

අප්‍රේල් 2018

**අපගේ  
හරය...  
අපගේ  
ශක්තියයි**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

පාර්ලිමේන්තු පනතක් මඟින් එවකට පැවති සාම්ප්‍රදායික ඉතිරිකිරීමේ ආයතන සතරක් ඒකාබද්ධ කරමින් 1972 දී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කරන ලදී. අපගේ පූර්වගාමිකයා වන 1832 ස්ථාපනය කරන ලද ලංකා ඉතිරිකිරීමේ බැංකුවෙන් (Ceylon Savings Bank) අප ආරම්භයේදීම සිය වසකට වඩා පැරණි ඉතිරිකිරීමේ උරුමයක් හිමිකර ගත්තෙමු.

පන්තිය, ජාතිය, හෝ ස්ත්‍රී පුරුෂ භාවය ගැන කිසිදු සැලකීමක් නොකොට සියලු ලාංකිකයන්ගේ ඉතුරුම් සංස්කෘතිය පෝෂණය කිරීම සඳහා 1988 අංක 30 දරණ බැංකුකරණ පනත යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බලපත්‍රලාභී විශේෂිත බැංකු බලපත්‍රය ලබා දී ඇත. සියලු ජනකොටස්වල අපගේ හිමිකම් සනාථ කරමින් අප මිලියන 20.4ක් වූ ගිණුම් සමුදායකට හිමිකම් කියන්නෙමු.

සියලු තැන්පතු සහ එයට අදාළ පොළිය සඳහා 100% ක රජයේ වගකීම සහිත ශ්‍රී ලංකාවේ එකම බැංකුව ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව රටෙහි සුරක්ෂිතම බැංකුවයි. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව මඟින් අඩුණ්ඩුව තුන්වෙනි වරටත් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රේණිගත කරන ලදී.

ජාතික ආර්ථිකය තුළ දැඩිව මුල්බැසගත් ආයතනයක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහා භාණ්ඩාගාරයට බදු, අයබදු, ගාස්තු සහ ලාභාංශ ගෙවීම් තුළින් ජාතියට මෙහෙවරක් සිදුකොට ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ව්‍යවස්ථාවට අනුව තම කැන්පතු වලින් අවම වශයෙන් 60% ක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනු ලබයි.

දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘති හා සාමාජීය හා ආර්ථික ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම මඟින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතිය ගොඩනැගීමට දායක වන අතරම, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ තිරසාර බව පවත්වා ගැනීමට දායක වෙයි.

දිගුකාලීන, තිරසාර ව්‍යාපාරික උපායමාර්ග සමඟ සන්නද්ධ වෙමින් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ ආයතනික කළමනාකාරීත්ව කණ්ඩායමකට උරුමකම් කියමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ මූල්‍ය ආරක්ෂාව ළඟා කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැප වී සිටියි.

### දැක්ම

ඔබගේ ඉතිරිකිරීම් සඳහා වඩාත් විශ්වසනීය හා වැඩිම ඉල්ලුමක් පවතින විකල්පය බවට පත්වීම.

### මෙහෙවර

ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් හා ආයෝජන අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීමට අවශ්‍ය පරිපූර්ණ මූල්‍ය විසඳුම් සැපයීම හා බැංකුව පිළිබඳව උනන්දු වන සියලුම පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් මුදුන් පැමිණවීම.

### වටිනාකම්

අපි ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේදී දැඩි විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය, අවංකභාවය සහ නිර්මාණශීලීත්වය කෙරෙහි තීරණාත්මකව ප්‍රතිචාර දක්වන්නෙමු.

# 148

## පාලනය

148

ආයතනික පාලනය

179

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වාර්තාව

183

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික වේතන කමිටුවේ වාර්තාව

185

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ වාර්තාව

187

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව

190

අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ වාර්තාව

192

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපායමාර්ගික කමිටුවේ වාර්තාව

194

අවදානම් කළමනාකරණය

# 227

## මූල්‍ය වාර්තා

238

මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

240

අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතික වාර්තාව

241

ස්වාධීන සහතිකකරණ වාර්තාව

248

ආදායම් ප්‍රකාශය

249

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

250

මූල්‍ය තත්ව ප්‍රකාශය

# 381

## අතිරේක තොරතුරු

### 382

නිමැවුම් හා සේවා

### 386

ආදායම් ප්‍රකාශය  
ඇමරිකානු ඩොලර් වලින්

### 387

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය  
ඇමරිකානු ඩොලර් වලින්

### 388

මූල්‍ය තත්ත්වය පිළිබඳ  
ප්‍රකාශය ඇමරිකානු  
ඩොලර් වලින්

### 389

2016 අංක 01 දරණ බැංකු  
පනතේ නියෝගයෙහි  
III උපලේඛන ප්‍රකාර  
බාසල් III හෙළිදරව් කිරීම්

### 402

ශ්‍රී ලංකා මහ බැංකුව  
විසින් නියම කරන ලද  
අනෙකුත් හෙළිදරව් කිරීම්  
අවශ්‍යතාවයන්

### 409

සංඛ්‍යාලේඛනාත්මක  
දර්ශකයන් 2009 - 2018

### 411

තැන්පතු විශ්ලේෂණය

### 412

අනුරූප බැංකු

### 413

විදේශ විනිමය  
නුවමාරු සමාගම්

### 415

යුරෝපීයරෝ  
සාමාජිකත්වය

### 416

මූල්‍ය සහ බැංකුකරණයට  
දාළ පාරිභාෂිත  
වචන මාලාව

### 228

මූල්‍ය දින දර්ශනය

### 229

අධ්‍යක්ෂ මණ්ඩලයේ  
වාර්ෂික වාර්තාව

### 236

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ  
අධ්‍යක්ෂවරුන්ගේ  
වගකීම සම්බන්ධ ප්‍රකාශය

### 243

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන  
විධායක නිලධාරීගේ සහ  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(මුදල් හා සැලසුම්) ගේ  
වගකීම පිළිබඳ ප්‍රකාශය

### 245

විගණකාධිපති වාර්තාව

### 247

මූල්‍ය ප්‍රකාශන වල  
අන්තර්ගතය

### 252

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

### 256

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

### 258

මූල්‍ය ප්‍රකාශනවලට  
සටහන්

### සුර්විකාව

වැදගත් සිදුවීම්  
මෙම වාර්තාව පිළිබඳව

4

4

5

### වැදගත් තොරතුරු

8

### පණිවුඩ

සභාපතිතුමාගේ පණිවුඩය  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක  
නිලධාරීතුමාගේ සමාලෝචනය

10

10

12

### අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

15

අපගේ තීරසාර ව්‍යාපාර ආකෘතිය

16

මෙහෙයුම් පරිසරය

18

අපගේ උපායමාර්ගය

33

පාර්ශවකරුවන්

54

ප්‍රමාණාත්මක කරුණු

60

### කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණ

65

මූල්‍ය ප්‍රාග්ධනය

66

නිෂ්පාදිත ප්‍රාග්ධනය

83

බුද්ධිමය ප්‍රාග්ධනය

88

මානව ප්‍රාග්ධනය

93

සමාජයීය සහ සබඳතා ප්‍රාග්ධනය

106

ස්වභාවික ප්‍රාග්ධනය

120

මූලික නිර්ණායකයන්ට අනුව ශෝච්‍ය  
වාර්තාකරණ මූලපිරීම් දර්ශකය (GRI)

125

### පාලනය

129

අධ්‍යක්ෂ මණ්ඩලය

130

ආයතනික කළමනාකාරිත්වය

134

විධායක කළමනාකාරිත්වය

136

ප්‍රධාන කළමනාකරුවන්

138

ආයතනික පාලනය පිළිබඳ ප්‍රකාශය

139

අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රකාශය

140

### මූල්‍ය වාර්තා

141

ආදායම් ප්‍රකාශය

142

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

143

මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශය

144

### ආයතනික තොරතුරු

146

**1** ඒකාබද්ධ  
වාර්ෂික වාර්තාව

**2** ඇමුණුම

# ආයතනික පාලනය

## අපගේ පාලන දර්ශනය

ආයතනික යහපාලනය යනු ආයතනයක් පාලනය වන ආකාරය සම්බන්ධයෙන් බලපෑම් සහගත මගපෙන්වීමක් අරමුණු කරගෙන කොටස්කරුවන්, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය හා අනෙකුත් සහභාගිත්ව කණ්ඩායම් අතර සබඳතාව නිර්වචනය කරන රාමුවකි. එය කොටස්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම, අනාවරණය හා විනිවිදභාවය ඉහළ නැංවීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම සහ කාර්යක්ෂම නෛතික හා නියාමන බලාත්මක කිරීමේ රාමුවක් සැපයීම අරමුණු කර ගෙන සිටී. ආයතනය තුළ ඇති ව්‍යාපාරික ආචාර ධර්මයන්හි උසස්ම ප්‍රමිතීන්, මනා ලෙස ගොඩනංවන ලද ප්‍රතිපත්ති හා ක්‍රමවේද හා ඵලදායී අධීක්ෂණ ක්‍රම මත ප්‍රශස්ත පාලන ක්‍රමවේදයක් කේන්ද්‍රගත වේ. එබැවින් ආයතනික යහපාලනයේ හරය වන්නේ එහි සියළුම පාර්ශවකරුවන්ට වගවීමයි.

ආයතනික යහපාලනය ජනිත විය යුත්තේ බැංකුවේ ආයතනික සංස්කෘතිය හා හර පද්ධතිය තුළින් බවත් එය නීති සම්පාදන අනුකූලතා හා යහ භාවිත ප්‍රතිපත්තිවලට වඩා වැඩි යමක් නියෝජනය කරන බවත් අපගේ විශ්වාසයයි. එබැවින් තිරසාර පදනමක් මත පොදු අභිලාෂයක් හා අනුකූල වෙමින් සහභාගිත්ව කණ්ඩායම්වල අභිලාෂ ආරක්ෂා කර ගැනීම උදෙසා ශක්තිමත් ආයතනික යහපාලනයක් අගයන සංස්කෘතියක් බැංකුව විසින් නිර්මාණය කර ඇත. එම නිසා අපගේ බැංකුකරණ සේවා සුරක්ෂිත හා ස්ථාවර බව සහතික කරනු වස් අප විසින් ජාත්‍යන්තර මට්ටමේ බැංකුකරණ භාවිත හා ශක්තිමත් ආයතනික රාමුවක් ස්ථාපිත කර ඇත්තෙමු. අපගේ පාර්ශවකරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් අප නිරන්තරයෙන් ක්‍රියා කරන බව සහතිකවනු වස් මෙම ප්‍රතිපත්ති අඛණ්ඩව සමාලෝචනය කෙරේ.

ආයතනික පාලනය බැංකුව තුළ පරිපූර්ණත්වය හා කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා උපකාරී වන මූලික සාධකයක් බව බැංකුව විශ්වාස කරන හෙයින් වඩාත් හොඳින් ක්‍රියාත්මකවීම සඳහා සාධාරණත්වය, වගවීම, වගකීම සහ විනිවිදභාවය යන ආයතනික පාලනයේ ප්‍රධාන ප්‍රතිපත්ති ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාවෙහි යොදවයි.

යහපත් ආයතනික පාලනයක් ක්‍රියාත්මක කිරීමෙහිලා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන අපගේ ප්‍රයත්නය වශයෙන් දිනෙන් දින ප්‍රබල හා බැඳුණු වෙමින් පරිනාමය වන නියාමන හා යහ පරිවයන් සමගින් ආයතනික යහපාලනය ක්‍රියාවට නැංවීමේ ප්‍රමාණාත්මක භාවය පිළිබඳ කාලානුරූපී ස්වයං ඇගයුම් උපාය මාර්ග ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් නිරන්තරයෙන් අනුගමනය කරනු ලබයි. එය, බැංකුවේ භාරකාරීත්ව භූමිකාව සඳහා පෙරමුණ ගැනීම සහ එම කාර්ය කළමනාකාරිත්වයට පවරාදීම, සම්පත් බෙදා හැරීම, අවදානම් කළමනාකරණය, අනුකූලතාව, කාර්ය සාධන ඇගයීම හා හානි පූර්ණය, සම්බන්ධිත පාර්ශව සමග ගනුදෙනු හා වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වේ.

## බැංකුවට අදාළ ප්‍රධාන නියාමන අවශ්‍යතා සහ ස්වේච්ඡා නීති සංග්‍රහ සහ බැංකුවේ ආයතනික පාලන රාමුවේ මූලධර්ම →

බැංකුවේ ආයතනික පාලන රාමුව නියාමන රාමුවක් මෙන්ම ස්වේච්ඡා නීති සංග්‍රහ මාලාවකින්ද බලාත්මක වී ඇත.

### නියාමන අවශ්‍යතා →

- 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන
- 1988 අංක 30 දරන බැංකුකරණ පනත හා එහි සංශෝධන
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇති විධාන විශේෂයෙන් ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන බැංකුකරණ පනත් විධාන
- 2017 අංක 24 දරන දේශීය අදායම් පනත
- 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත හා එහි සංශෝධන
- ශ්‍රී ලංකාවේ පොදු ව්‍යාපාර සඳහා ආයතනික පාලනයේ යහ භාවිත සංග්‍රහය

### බැංකුවට අදාළ ස්වේච්ඡා නීති සංග්‍රහ →

- පාලන සංග්‍රහය සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති යහ භාවිත සංග්‍රහය

## ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික පාලන රාමුව →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආයතනික පාලනයේ උසස් ප්‍රමිතීන්, ආචාරධර්ම හා අවංකභාවය වෙනුවෙන් කැපවී සිටී. බැංකුව පුරා තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන දැඩි පාලන පරිවයන් හා පැහැදිලි නියාමන ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශකත්වය සපයන, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, පැහැදිලිව නිර්වචනය කර ඇති ආයතනික පාලන රාමුවක් තුළ බැංකුව ක්‍රියාත්මක වේ. අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ ආයතනික පාලනය පිළිබඳ අග්‍ර ඒකකය වන අතර, බැංකුවේ කාර්යසාධනය සහ කටයුතු පිළිබඳ වගකීම සහ වගවීම මෙන්ම සඳාචාරාත්මක වර්ගවන්ගේ ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව බැංකුව කටයුතු කරන බවද සහතික කරයි. අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය දුරදර්ශී හා ඵලදායී පාලන රාමුවක් තුළ සිට පාර්ශවකරුවන්ගේ වටිනාකම් නිර්මාණය කිරීම ආරක්ෂා කිරීම සඳහා න්‍යායකත්වය හා උපාය මාර්ගික මගපෙන්වීම ලබාදේ. මෙය දිගුකාලීන තිරසාර සංවර්ධනය හා වර්ධනය සහතික කිරීම සඳහා අවදානම් තක්සේරු කිරීමට හා කළමනාකරණය කිරීමට උපකාර වේ. අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු, කළමනාකරණ කමිටු හා ආයතන කළමනාකරණ කමිටු එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම කළමනාකරණ කමිටුවල හා ආයතන කළමනාකරණයේ වගකීම වේ. බැංකුවේ පූර්ව නිගමනය කරන ලද අවදානම් මට්ටම තුළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීමේ වගකීම ප්‍රධාන ව්‍යාපාරික අංශ සහ උපකාරක සේවා සපයන අංශ වෙත පැවරී ඇත. බැංකුවේ ආයතනික පාලන ව්‍යුහය පිටු අංක 150 හි සඳහන් වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ යහපාලන රාමුව පහත ප්‍රතිපත්ති මත සකස් වී ඇත.

- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සියළුම මට්ටම්වල කටයුතු කළමනාකරණය කිරීමේදී වගකීම සහ වගවීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද උප කමිටු මගින් ඔවුන්ට පවරා ඇති විශේෂිත වගකීම් අධීක්ෂණය කෙරෙන බවට සහතිකවීම.
- බැංකුවේ ව්‍යාපාරික අරමුණු ඉටු කිරීමට උපකාරී වන ප්‍රශස්ත කළමනාකාරී ව්‍යුහය නිර්ණය කිරීම.
- ව්‍යාපාරික අරමුණු හා ජාතික ඉතුරුම්හි සැබෑ අරුත අතර සමබරතාව පවත්වාගැනීම සහ යෝග්‍ය පරිදි ඉහල කළමනාකරණය අතර වගකීම් බෙදාදීම.
- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශක්තිමත් බව හා සුරක්ෂිත බව සහතික කිරීම සඳහා විවක්ෂණශීලී අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති හා ව්‍යාපාරික ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක්කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සමඟ සුහදශීලී සම්බන්ධයක් පවත්වාගනිමින් නව අදහස් ඉදිරිපත් කිරීම හා එවන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීම.
- රජයේ යහපාලන රෙගුලාසි වලට අවනතවීම සහ අනුකූලවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාලන අධිකාරිය සමඟ සාකච්ඡා වලට සක්‍රීය ලෙස දායකවීම.
- අභ්‍යන්තර විගණනය, අනුකූලතාවය සහ අවදානම් කළමනාකරණ කාර්යයන් ඇතුළු අභ්‍යන්තර පාලන පද්ධති අධීක්ෂණය ව්‍යාපාර කටයුතු වලින් බැහැරව ස්වාධීනව ඉටු කිරීම.
- ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි සියලු අවශ්‍යතා, නීතිරීති හා නියෝග වලට අනුකූලවීම.
- බැංකුවේ මූලික කාර්යයන් පවත්වාගෙන යාමේ දී සමාජයීය වගකීම නිරතුරුව අවධාරණය කිරීම.

**ප්‍රතිපත්ති රාමුව →**

බැංකුවේ ප්‍රතිපත්ති රාමුව මනා ආයතනික පාලනයක් ඇති කිරීමෙහිලා වැදගත් වන ප්‍රධාන සාධකයකි. බාහිර නියාමන සමග අනුකූලවීම සඳහා පුළුල් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ පහසුකම් සලසා ඇත. අප ව්‍යාපාර කළයුතු ආකාරය සහ අනුකූලතාවය සඳහා වන අපගේ ප්‍රවේශය පිළිබිඹු වන ආකාරය සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂා හා අවදානම් කළමනාකරණය සාමූහිකව ඉන් නිර්වචනය කෙරේ. ප්‍රතිපත්ති ලේඛන සාමාන්‍යයෙන් ජාත්‍යන්තර යහපරිචයන් මත පදනම්ව සකස් කර තිබෙන අතර, බැංකුවේ ප්‍රමාණය, පද්ධතිමය වැදගත්කම හා සුවිශේෂී මෙහෙයුම් සන්දර්භයට අනුකූල වන පරිදි සකස් කර තිබේ.

**අනුකූලතාව →**


බැංකුවේ සියළුම ව්‍යාපාරික ක්ෂේත්‍රවල නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන හා අනුමත ප්‍රතිපත්තින්ට අනුකූලවීමේ තම වගකීම පිළිබඳව අධ්‍යක්ෂවරු දැනුවත් වී සිටිති. බැංකුව සියළුම අදාළ නෛතික හා ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුකූල වේ. අනුකූලතා ක්‍රියාවලිය ස්ථාපිත කිරීම ඇතුළුව එහි අනුකූලතාවයට සාධාරණ සහතිකයක් ලබාදීම සඳහා බැංකුව පාලන ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන අනුකූලතා නිලධාරියා විසින් මේ ක්‍රියාමාර්ග සඳහා පෙරමුණ ගනු ලබයි. අනුකූලතා නිලධාරියා විසින් කාර්තුවකට වරක් අනිවාර්ය බැංකුකරණ හා ව්‍යවස්ථාපිත අවශ්‍යතා පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවධානම් කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරනු ලබයි.

ආයතනික පාලනය

GRI 102-18

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලන ව්‍යුහය



→ පත්වීමේ ප්‍රවාහය      → වගකීම් ප්‍රවාහය      - - - - - → පරිපාලන ප්‍රවාහය      ↔ සංවාදය

**CMC** ආයතනික කළමනාකරණ කමිටුව  
**ALCO** වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව  
**CC** ණය කමිටුව  
**IC** ආයෝජන කමිටුව  
**PRC** කාර්යසාධන සමාලෝචන කමිටුව  
**BOSC** ශාඛා මෙහෙයුම් නියාමන කමිටුව

**ITSC** තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව  
**MKTC** අලෙවිකරණ කමිටුව  
**ORMC** මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව  
**PDC** නිමැවුම් ප්‍රවර්ධන කමිටුව  
**HRC** මානව සම්පත් කමිටුව  
**CPC-Major** ආයතනික ප්‍රසම්පාදන කමිටුව (ප්‍රධාන)

**CPC-Minor** ආයතනික ප්‍රසම්පාදන කමිටුව (අප්‍රධාන)  
**EC** සමකොටස් කමිටුව  
**TNIC** ටෙන්ඩර් සහ නව ආයෝජන කමිටුව  
**EPC** විධායක ප්‍රසම්පාදන කමිටුව

### ➔ අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ තීරණ ගැනීමේ ප්‍රධාන අධිකාරිය ලෙස ක්‍රියා කරන අතර, එකඟ වූ අවදානම් අභිරුචි මට්ටම් හා ප්‍රතිපත්ති රාමුව මත පදනම්ව උපායමාර්ගික දිශානතිය තීරණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. අධ්‍යක්ෂ මණ්ඩලය සිය වගකීම අත් නොහරිමින් සහ අභ්‍යන්තර පාලන ක්‍රම ක්‍රියාත්මක කරමින් හා අධීක්ෂණය කරමින් එදිනෙදා මෙහෙයුම් පවත්වාගෙන යාමේ වගකීම ආයතන කළමනාකාරිත්වයට පවරා ඇත. මේ ක්‍රියාවලිය අන්‍යෝන්‍ය ගරුත්වය සහ අවංකභාවය මත සිදුවේ.

අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ වගකීම් විස්තර කෙරේ. බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කරමින්, එහි ව්‍යාපාරික අකෘතියේ ප්‍රතිඵල දුරදර්ශීය අගයමින් සහ එම ප්‍රතිඵල හා විභව හුවමාරු කෙරෙහි මෙහෙයුම් පරිසරයේ බලපෑම තක්සේරු කරමින් බැංකුවේ අභිලාෂයන් සාක්ෂාත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කැපවී සිටී. රජයේ විධි නියෝගයක් සහිත මූල්‍ය අතරමැදියෙක් වශයෙන් "ඔබගේ ඉතුරුම් සඳහා වඩාත්ම විශ්වාසදායක සහ ජනප්‍රියතම තෝරාගැනීම" බවට පත්වීමේ එහි දැක්ම ළඟා කරගැනීමට බැංකුව අඛණ්ඩවම සමත් වන බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කැපවේ. එහෙයින් බැංකුව සිසුයෙන් වෙනස් වෙමින් පවතින ගනුදෙනුකරුවන්ගේ හා පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට කාර්යක්ෂමව කටයුතු කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික වේ.

වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය ඊට පවරා ඇති කාර්යයන් පිළිබඳ විග්‍රහ කරගැනීමට හැකිවන පරිදි ස්වකීය ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයෙන් සහ නිපුණතාවයෙන් හෙබි අත්දැකීම් බහුල වෘත්තීයවේදීන් වන අධ්‍යක්ෂවරු සත් දෙනෙකුගෙන් සමන්විත වේ. වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු සයදෙනෙක් ස්වාධීන නොවන සහ විධායක නොවන අධ්‍යක්ෂවරු වන අතර එක් අධ්‍යක්ෂවරයෙක් ස්වාධීන හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් වේ.

වර්තමාන අධ්‍යක්ෂවරුන්ගේ විස්තර සහ සුදුසුකම් පිටු අංක 131 සිට 133 හි දක්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල අනුකමීටුවල ඔවුන්ගේ සාමාජිකත්වය පිළිබඳ තොරතුරු පිටු අංක 154 හි සඳහන් වේ.

### ➔ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමවේදය

එකඟවූ රැස්වීම් කාලසටහනක් අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය අවම වශයෙන් සති හයකට වරකවත් රැස්වේ. අවශ්‍යතාවය අනුව අමතර රැස්වීම් කැඳවනු ලැබේ. අධ්‍යක්ෂවරුන් නීතිපතා රැස්වීම් වලට සහභාගී වන අතර සාකච්ඡා සඳහා සක්‍රීයව දායක වෙති. 2018 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට අදාළ පැමිණීමේ ලේඛණය පිටු අංක 152 දැක්වේ. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සමග සාකච්ඡා කර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ සහයෝග ඇතිව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල න්‍යාය පත්‍රය තීරණය කිරීමේ වගකීම සහාපතිකූලාට පැවරී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමගින්

රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීමට සතියකට පෙර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර බෙදා හරිනු ලැබේ. එළඹෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා නිසි පරිදි සූදානම් වීම සහ සාකච්ඡා කළ යුතු කරුණු මැනගැනීම මත පදනම්වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එමගින් අවස්ථාව හිමිවේ. විශේෂ අවස්ථාවලදී කෙටි දැනුම්දීමකින් හදිසි අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා යොමු කරනු ලැබේ. නැතහොත් රැස්වීම අතරතුර සභාගත කෙරේ. රැස්වීම් පිළිබඳ ප්‍රමාණාත්මක විස්තර සහිත වාර්තා සහ එහිදී ගනු ලබන තීරණ අධ්‍යක්ෂවරුන්ගේ පරිශීලනය සඳහා පවත්වාගෙන යනු ලැබේ.

### ➔ ගැටෙන අභිලාෂ (Conflict of Interest)

මනා විශ්වාසයෙන් යුතුව බැංකුවේ අභිලාෂ වෙනුවෙන් ක්‍රියාකිරීමටත් මූල්‍ය හෝ වෙනත් අභිලාෂ නිසා ඇති වන ගැටුම් වලින් වැළකී සිටීමටත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ කැපවී සිටී. අධ්‍යක්ෂවරුන්ට සලසා ඇති සෑම බැංකුකරණ පහසුකමක්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති බලතල වලට අනුකූල වේ. අධ්‍යක්ෂවරු වාර්ෂිකව සිය වත්කම් ප්‍රකාශ කරන අතර, අභිලාෂ ගැටීමක් සිදු නොවන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාවට නැංවේ.

### ➔ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන අනුව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අවම වශයෙන් සති හයකට වරක් පැවැත්වෙන අතර අවශ්‍යතාවය අනුව විශේෂ රැස්වීම් පැවැත්වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වසර තුළදී විශේෂ රැස්වීම් ඇතුළුව න්‍යාය පත්‍රානුකූල රැස්වීම් 17 ක් පවත්වා ඇත. වසර තුනක කාලයක් සඳහා උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක් සකස් කරන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කළමනාකාරිත්වය වෙත උපදෙස් ලබාදෙන අතර, එය වාර්ෂිකව සංශෝධනය කෙරේ. 2019 ජනවාරි 1 වනදා සිට පූර්ණ ලෙස ක්‍රියාවට නැංවෙන බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතිකය ඇතුළත් 2016 අංක 01 දරන ශ්‍රී ලංකා මහ බැංකු නියෝගය ක්‍රියාවට නැංවීම සඳහා සමාලෝචනයට ලක් කෙරෙන වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රාග්ධන කළමනාකරණය කෙරෙහි අඛණ්ඩවම අවධානය යොමු කරන ලදී. එසේම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කාර්තුවකට වරක් උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්මෙහි කාර්යසාධනය සහ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරන ලද අතර, වැඩිදුර අවධානය අවශ්‍ය කරුණු පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කරන ලදී.

**ආයතනික පාලනය**

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

**අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය සහ 2018 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම →**

අධ්‍යක්ෂවරයාගේ නම	වයස (අවුරුදු)		සාමාජික තත්ත්වය		ස්ථිතපුරුෂ භාවය		රැස්වීම් සඳහා පැමිණීම		
	60 ට අඩු	60ට වැඩි	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ/විධායක නොවන අධ්‍යක්ෂ	පුරුෂ	ස්ත්‍රී	පැමිණීමට සුදුසුකම්ලත්	පැමිණී	
අස්වින් ද සිල්වා මහතා - සභාපති (2018 නොවැම්බර් 12 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2015 පෙබරවාරි 9	15	15
ආර්. එම්. පී. රත්නායක මහතා - සභාපති (2019 පෙබරවාරි 19 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2018 නොවැම්බර් 19	2	2
ඩී. එල්. පී. ආර්. අබේරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ - (2018 ජූලි 11 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2012 පෙබරවාරි 9	9	6
සුරංග නාමුල්ලගේ මහතා - අධ්‍යක්ෂ (2018 දෙසැම්බර් 31 දක්වා)		X	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2015 පෙබරවාරි 9	17	16
අජිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ (2018 ජූලි 19 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2015 මාර්තු 20	10	9
ඒ. කේ. සෙනෙවිරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ - (2019 පෙබරවාරි 28 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2015 මැයි 27	17	14
චන්දිම හේමචන්ද්‍ර මහතා - අධ්‍යක්ෂ (2018 ජූලි 19 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2015 නොවැම්බර් 2	10	10
අනිල් රාජකරුණා මහතා - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (2018 දෙසැම්බර් 31 දක්වා)		X	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2015 නොවැම්බර් 2	17	17
මහේෂ් රාජපක්ෂ මහතා - අධ්‍යක්ෂ (2018 නොවැම්බර් 12 දක්වා)	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ		X	2018 ජූලි 19	4	3
ආචාර්ය ඩී. මනුෂ්‍යන්දරම් මහතා - අධ්‍යක්ෂ		X	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2018 ජූලි 19	6	6
යූ. ජී. ආර්. ආරියරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2018 අගෝස්තු 31	5	5

**වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය →**

අධ්‍යක්ෂවරයාගේ නම	වයස (අවුරුදු)		සාමාජික තත්ත්වය		ස්ථිතපුරුෂ භාවය		පත්වීම ලද දිනය
	60 ට අඩු	60ට වැඩි	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ/විධායක නොවන අධ්‍යක්ෂ	පුරුෂ	ස්ත්‍රී	
එච්. එන්. ජේ. චන්ද්‍රසේකර මහතා - සභාපති		X	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2019 ජනවාරි 31
අනිල් රාජකරුණා මහතා - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (2018 දෙසැම්බර් 31 දක්වා සහ 2019 පෙබරවාරි 22 වන දින නැවත පත් කරන ලදී.)		X	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2019 පෙබරවාරි 22
ආචාර්ය ඩී. මනුෂ්‍යන්දරම් මහතා - අධ්‍යක්ෂ	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2018 ජූලි 19
යූ. ජී. ආර්. ආරියරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	X		විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2018 අගෝස්තු 31
අජිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ (2018 ජූලි 19 දක්වා සහ 2019 පෙබරවාරි 22 වන දින නැවත පත් කරන ලදී.)		X	විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ	X		2019 පෙබරවාරි 22
නස්රි නිසාර් මහතා - අධ්‍යක්ෂ			විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ			2019 පෙබරවාරි 22
පී. අල්ම මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ			විධායක නොවන අධ්‍යක්ෂ	ස්වාධීන නොවන අධ්‍යක්ෂ			2019 පෙබරවාරි 28

**අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු**

මනා පාලන රාමුවක් බැංකුව තුළ ස්ථාපනය කිරීමේ අරමුණ ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය බලතල අනු කමිටු සයකට පවරා ඇත. එක් එක් නියමිත විෂයය පරිදි අදාළව මේ අනු කමිටු පිහිටුවා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව යන අනිවාර්ය කමිටු සහ අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපායමාර්ගික කමිටුව යන අනිවාර්ය නොවන කමිටු ද්විත්වය මෙම අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු සයට ඇතුළත් වන අතර සිය විෂයය පරිදි අදාළ කරුණු පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පවරා ඇත.

මෙම කමිටු පිහිටුවා ඇත්තේ නියාමන අවශ්‍යතා මෙන්ම ක්ෂේත්‍රයේ යහපරිවසන් පාදක කරගත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) ප්‍රකාරවය. මෙම අනු කමිටු විධිමත් ලෙස රැස්වන අතර, ඊට අදාළ පටිපාටි පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරේ. කමිටුවට අදාළ වගකීම්, 2018 වසර තුළදී සිදු කරන ලද ක්‍රියාකාරකම්, පැමිණීම සහ පැවැත්වූ රැස්වීම් සංඛ්‍යාව ආදී විස්තර ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වාර්තා පිටු අංක 179 සිට 193 දක්වා ඇතුළත් වේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සියළුම අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වල ලේකම්වරයා ලෙස කටයුතු කරයි. රැස්වීම් වාර්තාව සම්මත කරගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරේ.

2018 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වල සංයුතිය සහ රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වය →

නම සහ විශ්‍රාම ගත් දිනය	අධ්‍යක්ෂ ධුරයේ තත්වය	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපායමාර්ග කමිටුව
ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුව වර්ෂය තුළ පැවැත්විය යුතු අවම රැස්වීම් ගණන		4	4	2	4	අදාළ නැත	අදාළ නැත
අදාළ වර්ෂය තුළ පැවැති මුළු රැස්වීම් ගණන		7	11	3	6	7	3
අස්වීන් ද සිල්වා මහතා - සභාපති (2018 නොවැම්බර් 12 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	අදාළ නැත	10, (සභාපති 2015 මාර්තු 12 දින සිට 2018 නොවැම්බර් 12 දක්වා)	අදාළ නැත	අදාළ නැත	7, (සභාපති - 2017 පෙබරවාරි 03 දින සිට 2018 නොවැම්බර් 12 දක්වා)	3, (සභාපති - 2017 පෙබරවාරි 03 දින සිට 2018 නොවැම්බර් 12 දක්වා)
ආර්. එම්. පී. රත්නායක මහතා - සභාපති (2019 පෙබරවාරි 19 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	අදාළ නැත	1, (සභාපති 2018 නොවැම්බර් 26 දින සිට)	අදාළ නැත	අදාළ නැත	(සභාපති 2018 නොවැම්බර් 26 දින සිට)	(සභාපති 2018 නොවැම්බර් 26 දින සිට)
ඩී. එල්. පී. ආර්. අබේරත්න මහතා නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ (2018 ජූලි 11 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	4, (සභාපති 2015 නොවැම්බර් 30 දින සිට 2018 ජූලි 11 දක්වා)	4	2, (සභාපති 2017 පෙබරවාරි 30 දින සිට 2018 ජූලි 11 දක්වා)	අදාළ නැත	අදාළ නැත	2
ඒ. කේ. සෙනෙවිරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ (2019 පෙබරවාරි 28 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	4	අදාළ නැත	3	6, (සභාපති 2015 (නොවැම්බර් 30 දින සිට)	අදාළ නැත	අදාළ නැත
අනිල් රාජකරුණා මහතා - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (2019 දෙසැම්බර් 31 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	7	අදාළ නැත	1, (සභාපති 2018 අගෝස්තු 07 දින සිට)	6	අදාළ නැත	1
මෙහාරා ජයවර්ධන මිය - අධ්‍යක්ෂ (2018 නොවැම්බර් 12 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	3, (සභාපති 2018 අගෝස්තු 07 දින සිට 2018 නොවැම්බර් 12 දක්වා)	අදාළ නැත	අදාළ නැත	අදාළ නැත	අදාළ නැත	0
ආචාර්ය ඩී. ෂන්මුගසුන්දරම් මහතා - අධ්‍යක්ෂ	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	3	4	අදාළ නැත	අදාළ නැත	අදාළ නැත	අදාළ නැත
අජිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ (2018 ජූලි 19 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	අදාළ නැත	4	අදාළ නැත	අදාළ නැත	4	අදාළ නැත
යූ. ජී. ආර්. ආරියරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන අධ්‍යක්ෂ	අදාළ නැත	3	0	අදාළ නැත	1	අදාළ නැත
සුරංග නාමුල්ලගේ මහතා (2019 දෙසැම්බර් 31 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	අදාළ නැත	අදාළ නැත	අදාළ නැත	6	2	අදාළ නැත
වන්දිම හේමවන්ද මහතා (2018 ජූලි 19 දක්වා)	විධායක නොවන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ	අදාළ නැත	අදාළ නැත	2	අදාළ නැත	3	2

0 = සහභාගීවීම අවශ්‍ය නමුත් සහභාගී වී නොමැත.

### ආයතනික පාලනය

#### අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වල වත්මන් සංයුතිය →

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

පී. අල්ගම මහතා - සභාපති

අනිල් රාජකරුණා මහතා - සාමාජික

නසේරි නිසාර් මහතා - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

පී. අල්ගම මහතා - සභාපති

යූ. ජී. ආර්. ආරියරත්න මහතා - සාමාජික

ආචාර්ය ඩී. ෂන්මුගසුන්දරම් මහතා - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව

ජයාරාජ වන්දසේකර මහතා - සභාපති

අනිල් රාජකරුණා මහතා - සාමාජික

අජිත් පතිරණ මහතා - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව

අනිල් රාජකරුණා මහතා - සභාපති

යූ ජී ආර් ආරියරත්න මහතා - සාමාජික

ආචාර්ය ඩී ෂන්මුගසුන්දරම් මහතා - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව

ජයාරාජ වන්දසේකර මහතා - සභාපති

අනිල් රාජකරුණා මහතා - සාමාජික

අජිත් පතිරණ මහතා - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපාය මාර්ග කමිටුව

ජයාරාජ වන්දසේකර මහතා - සභාපති

යූ. ජී. ආර්. ආරියරත්න මහතා - සාමාජික

නසේරි නිසාර් මහතා - සාමාජික

අදාළ පාර්ශවයන්ගේ ගනුදෙනු පිළිබඳ කමිටුව

පී. අල්ගම මහතා - සභාපති

අනිල් රාජකරුණා මහතා - සාමාජික

අජිත් පතිරණ මහතා - සාමාජික

#### → කළමනාකරණ කමිටු

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වලට අමතරව බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටු ප්‍රඥප්තිය මත පදනම්ව කළමනාකරණ කමිටු කිහිපයක් පත් කරනු ලැබ තිබේ. යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) ප්‍රකාරව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සියළු කළමනාකරණ කමිටු වල සභාපති වශයෙන් කටයුතු කරයි. පහත වගුවේ දක්වා ඇති පරිදි කළමනාකරණ කමිටු විසින් බැංකුවේ මෙහෙයුම් වලට සම්බන්ධ තීරණාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලබයි.

කළමනාකරණ කමිටුව	අරමුණ සහ වගකීම්	සංයුතිය
ආයතනික කළමනාකරණ කමිටුව	ප්‍රතිපත්ති හා උපායමාර්ග සැකසීම හා සම්බන්ධ කරුණු අධීක්ෂණය, මෙහෙයුම් මට්ටමේදී ප්‍රතිපත්ති හා උපායමාර්ග ක්‍රියාවට නැංවීම	බැංකුව තුළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර හා ඊට ඉහළ තනතුරු හොඳවන සියළු නිලධාරීන්
වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව	ආදායම් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා බැංකුවේ වෙළඳපොළ සහ ද්‍රවශීලතා අවදානම පූර්ව නිශ්චිත අවදානම් අභිරුචි මට්ටමක් තුළ පවත්වා ගැනීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, ජාත්‍යන්තර මෙහෙයුම්, ණය, භාණ්ඩාගාර සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
අයෝජන කමිටුව	බැංකුවේ ආයෝජන ප්‍රතිපත්තිය කලින් කලට සමාලෝචනය කිරීම සහ බැංකුවේ සමස්ත අවදානම් අභිරුචි මට්ටම තුළ සිට බැංකුවේ ආයෝජන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, ජාත්‍යන්තර, මෙහෙයුම්, ණය, භාණ්ඩාගාර, නීති සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
ණය කමිටුව	බැංකුවේ ණය ප්‍රතිපත්තිය කලින් කලට සමාලෝචනය කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ආදායම් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා බැංකුවේ අවදානම් අභිරුචි මට්ටම තුළ සිට හිතකර ණය කළඹක් පවත්වාගෙන යාමෙහි නිරතවීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, ජාත්‍යන්තර, මෙහෙයුම්, ණය, භාණ්ඩාගාර, නීති සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
කාර්යසාධන සමාලෝචන කමිටුව	මූල්‍ය කාර්ය සාධනය, දැනට ක්‍රියාත්මක ක්‍රියාකාරකම් වල ප්‍රගතිය, ඉවත් කරනු ලබන කටයුතු සහ කාර්යය සාධනයට පහසුකම් සපයන වෙනත් ඕනෑම උපකාරක සේවාවක් සමාලෝචනය කිරීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සියළුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සියළු උපදේශකවරුන් සහ අංශ ප්‍රධානීන්, සියළුම සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, අනුකූලතා නිලධාරී සහ කමිටුව විසින් පත් කරන ලද වෙනත් ඕනෑම සාමාජිකයෙක්.

කළමනාකරණ කමිටුව	අරමුණ සහ වගකීම්	සංයුතිය
ශාඛා මෙහෙයුම් නියාමන කමිටුව	පවරා ඇති මූල්‍ය අධිකාරිය තුළ සිට ශාඛා මෙහෙයුම් ශක්තිමත් කිරීම අධීක්ෂණය කිරීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, නීති සහ පරිශ්‍ර අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව	මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කරන අතරම, බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණය කිරීම සහ අදාළ ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ අභ්‍යන්තර පාලනයන්හි අඛණ්ඩභාවය පවත්වා ගැනීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පර්යේෂණ හා සංවර්ධන, මෙහෙයුම්, මානව සම්පත් සංවර්ධන, තොරතුරු තාක්ෂණ, උපකාරක සේවා, පරිශ්‍ර, නීති, අවදානම් කළමනාකරණ, අනුකූලතා සහ තොරතුරු ආරක්ෂණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
නිමැවුම් සංවර්ධන කමිටුව	ඉහළ යන තරඟකාරීත්වයට මුහුණදීම සඳහා නවෝත්පාදක නිමැවුම් සංවර්ධනය ඔස්සේ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පර්යේෂණ හා සංවර්ධන, මෙහෙයුම්, ජාත්‍යන්තර බැංකු, තොරතුරු තාක්ෂණ, ශාඛා ණය, අලෙවි සහ සැලසුම් අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
මානව සම්පත් කමිටුව	බැංකුවේ උපායමාර්ගික අරමුණු වලට අනුකූලව මානව සම්පත් සංවර්ධනය කිරීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, මානව සම්පත් සංවර්ධන, ණය සහ නීති අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
අලෙවි කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ආයතනික කළමනාකාරීත්වයට අලෙවිකරණ උපදෙස්, විශේෂඥතාව සහ සහය ලබාදීම සහ බැංකුවේ සියළුම අලෙවිකරණ කටයුතු සමාලෝචනය කිරීම සහ ඒ සඳහා මඟ පෙන්වීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, මෙහෙයුම් සහ අලෙවි අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්

➔ වාර්ෂික ආයතනික පාලන වාර්තාව

2007 අංක 12 දරන බැංකු පනත් නියමය අනුව ප්‍රකාශයට පත් කළ යුතු බැංකුවේ වාර්ෂික ආයතනික පාලන වාර්තාව පිටු අංක 157 සිට 173 දක්වා වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් හඳුන්වාදෙන ලද ආයතනික පාලනය පිළිබඳ යහභාවිත ආචාරධර්ම හා සම්බන්ධ අනුකූලතා වාර්තාව පිටු අංක 174 සිට 178 දක්වා වේ.

සමාලෝචනයට ලක් කෙරෙන වර්ෂය තුළදී බැංකුව යහපත් ආයතන පාලනය ආශ්‍රිත සියළු අදාළ නීති, රීති, රෙගුලාසි සහ ආචාරධර්ම සමග අනුකූල වී තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ වගකීම ➔

අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ ඇතුළත් කර තිබෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සහ වගකීම් පහත සඳහන් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයට වෙන්වූ බලතල ➔

- ➔ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ හෝ දැනට බලාත්මක වෙනත් ඕනෑම නීතියක්/රෙගුලාසියක් මගින් පනවා ඇති සීමාවන්ට යටත්ව බැංකුවට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ අධිකාරිය ලෙස කටයුතු කිරීම.
- ➔ බැංකුවේ අනුමත ප්‍රසම්පාදන සංග්‍රහය හෝ දැනට ක්‍රියාත්මක වෙනත් අදාළ වන නීති/රෙගුලාසි වල අන්තර්ගත විධිවිධාන වලට යටත්ව මූල්‍ය කටයුතු පිළිබඳ සුදුසු තීරණ ගැනීම.

- ➔ සියළු මට්ටම් වලදී වඩා වාසිදායක ව්‍යාපාරික මූලපිරීම් ක්‍රියාවට නංවන බව සහතික කිරීම අරමුණු කරගෙන බැංකුවේ සියළු ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සකස් කිරීම.
- ➔ වාර්තා කැඳවීම, කමිටුවක් පත් කිරීම හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුදුසු යැයි තීරණය කරනු ලබන ඕනෑම ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඔස්සේ බැංකුවේ කාර්යසාධනය, කළමනාකරණය හෝ පරිපාලනයට අදාළ ඕනෑම කරුණක් පිළිබඳව සොයා බැලීම.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ➔

- ➔ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියාමනය/මාර්ගෝපදේශකත්වය අවශ්‍ය වන සාර්ව මට්ටමේ ඕනෑම කරුණකට සම්බන්ධවීම.
- ➔ බැංකුවේ සමස්ත කාර්යයන් ආශ්‍රිතව විධිමත් නිරීක්ෂණයක් සහ අධීක්ෂණයක් පවත්වා ගැනීම.
- ➔ ඕනෑම අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවක්, ඕනෑම අධ්‍යක්ෂවරයෙක්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරා ඇති බලතල ක්‍රියාත්මක කරන වෙනත් ඕනෑම කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
- ➔ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ කාර්යසාධනය නිරීක්ෂණය සහ ඇගයීම.
- ➔ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා වේතන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) අනුව පත් කිරීම් සහ උසස්වීම් ලබාදීම.

### ආයතනික පාලනය

#### අවදානම් කළමනාකරණයේදී අධ්‍යක්ෂ මණ්ඩල කාර්යභාරය →

අවදානම් කළමනාකරණය බැංකුවේ ව්‍යාපාරික උපායමාර්ග වල ඓක්‍ය අංශයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකනු ලබයි. අවදානම් කළමනාකරණයේදී දුරදර්ශී අධ්‍යක්ෂණය අධ්‍යක්ෂ මණ්ඩලය තුළ මුල් බැසගෙන ඇති අතර බැංකුවේ අවදානම් කළමනාකරණය හා අදාළ සිය වගකීම් ඉටු කිරීමේ බලය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත පවරනු ලැබ ඇත. ඒ අනුව, බැංකුව විසින් ශක්තිමත් අවදානම් කළමනාකරණ කාර්යරාමුවක්, අවදානම් අභිරුචි සීමා සහ බැංකුවේ අවදානම් පැතිකඩ නිරීක්ෂණය කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් නීතිපතා ඉදිරිපත් කරනු ලබන වාර්තා මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අවදානම් පැතිකඩ නිරීක්ෂණය කරනු ලබයි.

#### සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය →

ශ්‍රී ලංකා මහ බැංකු නියාමන සහ ආයතනික පාලන යහපරිච්ඡේද අනුව සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය එකිනෙකින් වෙන්ව පවතී. සභාපතිවරයා විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙක් වන අතර, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන කළමනාකරණ නිලධාරියෙක් වේ. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් නොවේ. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය මගින් සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය හා වගකීම් පැහැදිලිව විග්‍රහ කෙරේ.

අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබාදීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරීත්වයට පහසුකම් සැලසීම, ක්‍රමානුකූල බව පවත්වාගෙන යාම සහ බැංකුව මෙන්ම සමූහය තුළ යහපත් ආයතනික පාලනය පවත්වාගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සභාපතිවරයා වෙත පැවරෙන වගකීම් වේ. සිය කාර්යයන් ඉටු කිරීමේදී තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ප්‍රමාණවත් පරිදි තොරතුරු ලැබෙන බවට සභාපතිවරයා සහතික වේ. එසේම, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා එහි සාමාජිකයන්ගේ ඵලදායී සහභාගීත්වය සහතික කිරීම සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ විවෘත සන්නිවේදනයක් පවත්වා ගැනීම යන වගකීම්ද ඉටු කරයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි කළමනාකරණ කාර්යයන් සහ ප්‍රධාන ව්‍යාපාරික උපායමාර්ගික සැලැස්මේ සඳහන් උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත පැවරී තිබේ. දිගු කාලීන මෙන්ම කෙටි කාලයේ සිට මධ්‍ය කාලය තෙක් අදාළ වන උපායමාර්ගද එයට ඇතුළත් වේ. උපායමාර්ග ක්‍රියාවට නැංවීමේදී බැංකුවේ දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී කළමනාකරණ කණ්ඩායම වෙත නායකත්වය ලබාදෙයි. බැංකුවේ කටයුතු පවත්වාගෙන යාමේදී යහපත් ආයතනික පාලනය සහ උසස් ප්‍රමිතීන් හැම විටම අදාළ කරගන්නා බවද සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් සහතික කරනු ලබයි.

#### අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ කාර්යභාරය →

බැංකුව තුළ යහපත් ආයතනික පාලනයක් පවතින බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පටිපාටි අනුගමනය කරන බව සහ නීතිපතා සමාලෝචනය කෙරෙන බව සහතික කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වෙත පැවරී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ කාර්යභාරය කෙටියෙන් පහත දක්වා ඇත.

→ සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් වල වාර්තා පවත්වාගැනීම.

- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියාමන සහ ව්‍යවස්ථාපිත අනුකූලතාවය පවත්වාගෙන යන බවට සහතික කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරීත්වය සහතික කිරීම.
- අදාළ නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වෘත්තීය උපදෙස් ලබාදීම සහ ආයතනික පාලනය සහ වෙනත් ආශ්‍රිත කාර්යරාමු සමඟ අනුකූල වන බව සහතික කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු විසින් ගනු ලබන තීරණ සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය මතා ලෙස දැනුවත් බව සහතික කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් යනු ප්‍රධාන කළමනාකරණ පිරිසට ඇතුළත් තනතුරක් වන හෙයින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පත්කිරීම හෝ ඉවත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ උපදෙස් මත සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම සම්බන්ධ වේ.

#### අධ්‍යක්ෂවරුන් පත් කිරීම සහ නැවත පත් කිරීම →

රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අධ්‍යක්ෂවරුන් පත් කෙරෙන්නේ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන ප්‍රකාරවය. 2007 අංක 12 දරන ආයතනික පාලනය පිළිබඳ බැංකු පනත් නියාමනයේ විධිවිධාන ප්‍රකාරව අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කිරීමේ උපරිම කාල සීමාව වසර 9 කි.

අධ්‍යක්ෂවරු නැවත පත් කිරීමද සිදු කරනු ලබන්නේ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන වලට අනුකූලවය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිළිබඳ විස්තර සහ 2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩලය ආශ්‍රිතව සිදුවූ වෙනස්කම් පිටු අංක 152 හි දක්වා ඇත.

#### ➔ අධ්‍යක්ෂවරු පුහුණු කිරීම

අදාළ ව්‍යවස්ථා, වක්‍රලේඛ සහ වෙනත් ලේඛණ ඇතුළත් "බෝර්ඩ් පැක් සොලියුෂන්" (Board Pack Solution) මෘදුකාංගය ඔස්සේ පත්වීම ලැබීමේදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පුහුණුව ලබා දෙනු ලැබේ. එම ව්‍යුහ ආශ්‍රිතව යම් වර්ධනයක් හෝ වෙනසක් සිදුවුවහොත් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් ඒ බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දීම/සැලකිලිම සිදු කරනු ලබයි. අධ්‍යක්ෂවරු, නියාමන අධිකාරිය හෝ වෙනත් අධිකාරියක් විසින් සංවිධානය කරනු ලබන පුහුණු/දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහාද සහභාගී වෙති.

#### අධ්‍යක්ෂවරුන්ගේ වේතන සහ මට්ටම සහ වේතන සකස් කිරීම →

අධ්‍යක්ෂවරුන්ට ලබාදෙන වේතන තීරණය කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. කිසිදු අධ්‍යක්ෂවරයෙකු සිය වේතනය තීරණය කිරීමෙහිලා සම්බන්ධ නොවේ. වසර තුනකට වරක් සමාලෝචනය කෙරෙන සාමූහික ගිවිසුම මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා වේතන කමිටුව විසින් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ප්‍රධාන කළමනාකරණ පිරිසට අදාළ වේතන පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. බැංකුව විසින් ප්‍රධාන කළමනාකරණ පිරිස සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ නිර්දේශ මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන සහ එහි සංශෝධන වලට අනුකූලව අවසාන අනුමැතිය ලබාදෙන, රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් වගකීම පැවරෙන අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිදෙනෙකුගෙන් සමන්විත වේ.

### ➔ අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු ඇගයීම

2007 අංක 12 දරන බැංකු පනත් නියාමන සහ වෙනත් අදාළ වන නීති හා රෙගුලාසි මෙන්ම ආයතනික පාලනය පිළිබඳ යහපත්වයන් මගින් ඉදිරිපත් කෙරෙන වගකීම් ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු ප්‍රඥප්ති වලට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු විසින් සිය වගකීම් ඉටු කරනු ලබන බවට සහතිකවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වාර්ෂිකව ස්වයං-ඇගයීමක නිරත වේ. ඇගයීම් ක්‍රියාවලියේදී සෑම අධ්‍යක්ෂවරයෙක්ම අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධන ඇගයීම් පත්‍රිකාවක් සම්පූර්ණ කරන අතර, ඒවා අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව වෙත භාරදෙනු ලැබේ.

### ප්‍රධාන විධායක නිලධාරී ඇගයීම ➔

එකඟව නිර්ණායක මත අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව විසින් වාර්ෂිකව ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යසාධනය ඇගයීම සිදු කරනු ලබන අතර එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දෙනු ලැබේ.

### 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනය සහ එහි පසුකාලීන සංශෝධන ප්‍රකාරව ප්‍රකාශයට පත් කෙරෙන වාර්ෂික ආයතනික පාලන වාර්තාව ➔

ඉහත නියාමනය සමග බැංකුව අනුකූල වන ආකාරය පහත දැක්වේ.

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (1)	අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම	
3 (1) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය පහත කරුණු පිළිබඳව සහතික වෙමින් බැංකුවේ සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ශක්තිමත් කළ යුතුය.	
3 (1) (i) (අ)	බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් අනුමත කිරීම හා අධීක්ෂණය කිරීම සහ මේ පිළිබඳව තොරතුරු බැංකුවේ සියළු පිරිස් වෙත සන්නිවේදනය වන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් තීරණය කරනු ලබයි. මේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද 2018 - 2021 තුන් අවුරුදු උපායමාර්ගික සැලසුමට අන්තර්ගත කර ඇති අතර, ඒ පිළිබඳව සියළු ශ්‍රේණිවල සේවකයන් දැනුවත් කර ඇත.
3 (1) (i) (ආ)	අවම වශයෙන් ඉදිරි වසර තුන සඳහා බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපායමාර්ගය, සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ කළමනාකරණ ක්‍රියාපටිපාටි හා මැනිය හැකි ඉලක්ක සහිත යාන්ත්‍රණක් අනුමත කිරීම.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තුන් අවුරුදු (2018 - 2020) උපාය මාර්ගික ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාවට නංවා තිබෙන අතර එමගින් ව්‍යාපාරික උපායමාර්ග, මාර්ගෝපදේශ හා මැනිය හැකි අරමුණු ආවරණය කෙරේ. උපායමාර්ගික සැලැස්ම (2019 - 2021) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2018 දී අනුමත කරන ලදී.  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයට මුළු, යාන්ත්‍රණ, ප්‍රතිපත්ති, අවදානම් අභිරුචිය සහ සමස්ත අවදානම් උපායමාර්ගය අනුමත කරනු ලැබ තිබේ.
3 (1) (i) (ඇ)	ප්‍රධාන අවදානම් හඳුනාගැනීම සහ දුර්දර්ශී ලෙස අවදානම් කළමනාකරණය කරගැනීම සඳහා ගැලපෙන පද්ධති ක්‍රියාත්මක වන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.  බැංකුවට මුහුණ පෑමට සිදුවන මූලික අවදානම් හඳුනාගැනීම, පාලන ව්‍යුහ ස්ථාපිත කිරීම සහ මූලික අවදානම් තක්සේරුව, නිරීක්ෂණය හා කළමනාකරණය සඳහා පාලන පද්ධති ස්ථාපිත කිරීම ඔස්සේ බැංකුවේ අවදානම් ප්‍රතිපත්තිය නිර්දේශ කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත පවරනු ලැබ ඇත.  පහත වාර්තා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සපයයි.  ➔ අවදානම් කළමනාකරණ වාර්තාව පිටු අංක 194 සිට 226 දක්වා. ➔ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව පිටු අංක 187 සිට 189 දක්වා.

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (1) (i) (ඇ)	තැන්පත්කරුවන්, ණය ගැතියන්, ණය හිමියන්, කොටස්කරුවන් ඇතුළු සියළු පාර්ශවකරුවන් සමඟ සන්නිවේදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම අනුමත කිරීම.	අනුකූලවී ඇත. සියළු පාර්ශවකරුවන් ආවරණය කෙරෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සන්නිවේදන ප්‍රතිපත්තියක් බැංකුව සතුව ඇත.
3 (1) (i) (ඉ)	බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත්භාවය හා විශ්වාසනීයත්වය සමාලෝචනය කිරීම.	අනුකූලවී ඇත. බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත්භාවය හා විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වේ. විගණන අංශය සහ රාජ්‍ය විගණක විසින් මේ පිළිබඳව සමාලෝචනය කරනු ලබන අතර, එම සමාලෝචන මෙන්ම ඊට අදාළ කළමනාකරණ ප්‍රතිවාරද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනය කෙරේ.
3 (1) (i) (ඊ)	ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවල නිර්වචනය කර ඇති පරිදි ප්‍රධාන කළමනාකරණ පිරිස් හඳුනාගැනීම හා තනතුරු සඳහා පත් කිරීම.	අනුකූලවී ඇත. නම් කරන ලද සියළුම ප්‍රධාන කළමනාකරණ පිරිස් පත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව විසින් නිර්දේශ කරනු ලබන ආකාරයට සිදු කෙරේ.
3 (1) (i) (උ)	අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අධිකාරී ක්ෂේත්‍ර සහ ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම.	අනුකූලවී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ අධිකාරී ක්ෂේත්‍රය ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ වගන්ති අංක 7 යටතේ පාලනය වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව සකස් කර ඇති අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විෂයය ක්ෂේත්‍රය හා වගකීම් සවිස්තරාත්මකව දැක්වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අධිකාරී ක්ෂේත්‍ර හා ප්‍රධාන වගකීම් නිශ්චය කර ඇත.
3 (1) (i) (ඌ)	ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිපත්තියට ගැළපෙන පරිදි බැංකු කටයුතු යෝග්‍ය ලෙස අධීක්ෂණය කෙරෙන බව සහතික කිරීම.	අනුකූලවී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු විසින් මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලන, අවදානම් කළමනාකරණය එම කමිටුවලට පවරා ඇති අනෙකුත් අදාළ කරුණු පිළිබඳ වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. එසේම, සිය අධීක්ෂණය යටතේ පවතින විෂයයන් පිළිබඳව ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් විසින් නිතිපතා කරුණු දක්වනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔවුන්ගේ විෂයය පරිදි අයත් කරුණු පැහැදිලි කිරීම සඳහා ඔවුන් කැඳවනු ලබයි.
3 (1) (i) (එ)	අධ්‍යක්ෂවරුන් හා ප්‍රධාන කළමනාකරණ පිරිස් තෝරා ගැනීම, නාමයෝජනා කිරීම සහ පත්කර ගැනීම; මත ගැටුම් කළමනාකරණය; සහ දුර්වලතා නිර්ණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් ක්‍රියාත්මක කිරීම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලන පරිචයන්ගේ එළඳායීතාවය කලින් කලට ඇගයීම.	අනුකූලවී ඇත. 1995 වසරේ අංක 28 දරන පනත මගින් සංශෝධනය කරන ලද 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 30 වන ඡේදයේ කොන්දේසි වලට අනුව අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරු පත් කෙරේ. සිය පාලන පරිචයන් ඇගයීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය සාධනය ස්වයං ඇගයීමක් වාර්ෂිකව සිදු කෙරේ.
3 (1) (i) (ඒ)	ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා යෝග්‍ය අනුප්‍රාප්තික සැලැස්මක් බැංකුවට තිබෙන බව සහතික කිරීම.	අනුකූලවී ඇත. සුදානම්භාවය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රධාන කළමනාකරණ සැලැස්මක් බැංකුව තුළ ක්‍රියාත්මක වන අතර, 2018 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව විසින් සමාලෝචනය කරන ලදී.
3 (1) (i) (ඔ)	ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීම සහ ආයතනික අරමුණු කරා ළගාවීමේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා අවශ්‍යතාවය මත ප්‍රධාන කළමනාකරණ පිරිස් නිරතුරුව හමුවීම.	අනුකූලවී ඇත. ක්‍රියාකාරීත්වය, උපාය මාර්ග සහ තම වගකීම් ක්ෂේත්‍රයට අදාළ වෙනත් ඕනෑම කරුණක් ආශ්‍රිත ප්‍රගතිය ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් අධ්‍යක්ෂ මණ්ඩලය හා එහි අනු කමිටු රැස්වීම් වලදී සාකච්ඡා කෙරේ. ඊට අමතරව, සිය අධීක්ෂණය යටතේ පවතින ප්‍රධාන කරුණු පිළිබඳව ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කරනු ලබන අතර, ප්‍රතිපත්ති හා ආයතනික අරමුණු හා අදාළ භෞතික කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු විසින් ඔවුහු කැඳවනු ලබයි.
3 (1) (i) (ඔ)	නියාමන පරිසරය අවබෝධ කරගැනීම සහ බැංකුව විසින් නියාමකයන් සමඟ එළඳායී සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව සහතික කිරීම.	අනුකූලවී ඇත. ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් විසින් නියාමන ප්‍රවණතා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරනු ලබයි. ඊට අමතරව, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන), අනුකූලතා නිලධාරී සහ ප්‍රධාන අවදානම් නිලධාරී විසින් නියාමන ප්‍රවණතා පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු සාමාජිකයන් දැනුවත් කරනු ලබයි.

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (1) (i) (c)	<p>බාහිර විගණකවරුන්ගේ සේවය ලබාගැනීමේදී හා අධීක්ෂණය කිරීමේදී අවශ්‍ය සුපරීක්ෂාකාරී බවින් යුතුව කටයුතු කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකුව රාජ්‍ය බැංකුවක් වන හෙයින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තිය සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 37 වන වගන්තියේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා වේ. එසේම, විගණන ක්‍රමවේදයේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ ඵලදායීතාවය සමාලෝචනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සහ විගණකාධිපතිවරයාට සහයවීම සඳහා විගණකාධිපතිවරයා විසින් බාහිර විගණකවරයෙක් පත් කරගන්නේ නම් එසේ පත් කරගනු ලබන එවැනි ඕනෑම බාහිර විගණකවරයෙක් සම්බන්ධයෙන් විගණන පාලක භරණා විගණකාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව වෙත පැවරී තිබේ.</p>
3 (1) (ii)	<p>මෙම නිර්දේශවල නිර්දේශ අංක 3 (5) ප්‍රකාරව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීන් පත් කිරීම සහ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීන් සතු කාර්යභාරය හා වගකීම් නිර්වචනය කිරීම හා අනුමත කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>1995 වසරේ අංක 28 දරන පනතින් සංශෝධනය කරන ලද 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 11 (1) වගන්තිය ප්‍රකාරව සභාපතිවරයා පත් කරනු ලබන්නේ අමතෘතවරයා විසිනි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 26 (1) වගන්තියෙන් දක්වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා යෝග්‍ය හා නිසි පුද්ගලයෙකු පත්කරනු ලබන අතර, එම තැනැත්තා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බවට පත්වේ. සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යභාරය හා වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්වචනය කිරීම හා අනුමත කිරීම සිදු කර තිබේ. සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කාර්යභාරය සහ වගකීම් එකිනෙකින් වෙන්ව පවතින අතර පිටු අංක 156හි ඇතුළත් මෙම නිර්දේශවල නිර්දේශ අංක 3 (5) ප්‍රකාරව නිර්වචනය කිරීම හා අනුමත කිරීම සිදු කර ඇත.</p>
3 (1) (iii)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය නීති පතා හමුවිය යුතු අතර ආසන්න වශයෙන් මසකට වරක් වර්ෂයක් තුළ අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12 ක් පැවැත්විය යුතුය. එසේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවීමට සුදුසුකම් ඇති අධ්‍යක්ෂවරුන් බහුතරයකගේ ක්‍රියාකාරී සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. රැස්වීමකින් තොරව ලිඛිත යෝජනා හෝ ලියවිලි සංසරණය කිරීම මගින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් හැකිකාක් දුරට වැළකීමට කටයුතු කෙරේ.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ සක්‍රීය සහභාගිත්වයෙන් සෑම මසකම අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් විධිමත්ව පැවැත්වෙන අතර පැවැත්වූ රැස්වීම් සංඛ්‍යාව සහ අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිටු අංක 152 හි දැක්වේ. සංසරණය කිරීම ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම අවම කිරීමට බැංකුව හැකි සෑම පියවරක්ම ගෙන ඇත.</p>
3 (1) (iv)	<p>අධ්‍යක්ෂවරුන්ට බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධනය හා අවදානම් කළමනාකරණයට අදාළ කරුණු හා යෝජනා නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල න්‍යාය පත්‍රවලට ඇතුළත් කිරීමේ අවස්ථාව සහතික කිරීමට පියවර ගෙන ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වග බලා ගැනෙයි.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>ඊළඟ වසරේදී පැවැත්වීමට නියමිත අධ්‍යක්ෂ මණ්ඩල හා අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් වල තාවකාලික දින ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩල දින දර්ශණය පවතින වර්ෂය අවසාන වීමට මාසයකට පමණ පෙර සියළුම අධ්‍යක්ෂවරුන්ට ලැබීමට සලස්වනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ සහයෝගය ඇතිව සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල න්‍යාය පත්‍රය සකස් කරයි. සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව න්‍යාය පත්‍රය හා සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව හිමිවේ.</p>
3 (1) (v)	<p>සියළුම අධ්‍යක්ෂවරුන් හට සහභාගිවීමේ අවස්ථාව සලසමින් අවම වශයෙන් නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා දින 7 ක පූර්ව දැනුම්දීමක් ලබා දෙන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් සහතික වෙයි. සියළුම අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ කාලසීමාවක දැනුම් දීමක් සිදු කරනු ලැබේ.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>රැස්වීම් පිළිබඳ නිවේදනය, න්‍යාය පත්‍රය හා සාකච්ඡා කිරීමට නියමිත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමගින් රැස්වීමට දින සහකට පෙර අධ්‍යක්ෂවරුන් වෙත යොමු කෙරෙන අතර අදාළ කරුණු පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කිරීමට හා අත්‍යවශ්‍ය යෝජනා තිබෙනම් ඒවා ඉදිරිපත් කිරීමට කාලයක් අධ්‍යක්ෂවරුන්ට ලබාදීම එමගින් අපේක්ෂා කෙරේ.</p>
3 (1) (vi)	<p>නොකඩවා පූර්වගාමී රැස්වීම් 3 කට සහභාගි නොවූ හෝ මාස 12 ක කාල පරිච්ඡේදය තුළ පවත්වන ලද පූර්වගාමී රැස්වීම් වලින් අවම වශයෙන් රැස්වීම් 2/3 ක් සඳහා සහභාගි වී නොමැති අධ්‍යක්ෂවරුන්ගේ අධ්‍යක්ෂ ධුරය අවලංගු වන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් වග බලා ගැනෙයි.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>2007 අංක 12 දරන බැංකු පනත් නියමය ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ඔවුන්ගේ සහභාගිත්වයට අදාළව ඇගයීම සිදු කෙරේ. අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිටු අංක 152 හි දක්වා ඇත. ගත වූ මාස 12 තුළ පවත්වන ලද රැස්වීම් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට සහභාගි නොවූ හෝ අධ්‍යක්ෂ මණ්ඩල කුතුකට සහභාගි නොවූ කිසිදු අධ්‍යක්ෂවරයෙක් නොමැත.</p>

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (1) (vii)	1988 අංක 30 දරන බැංකු පනතෙහි 43 වන වගන්තියේ විධිවිධාන සපුරාලන ලේකම්වරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරෙයි.	අනුකූලවී ඇත.  1988 අංක 30 දරන බැංකු පනතේ 43 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා නීතිඥයෙකි. අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ ලේකම්වරයෙකු විසින් ඉටු කළ යුතු වගකීම් සහ ව්‍යවස්ථා සහ අනෙකුත් රෙගුලාසි වල නිශ්චිතව සඳහන් වන කාර්යයන් ඉටු කිරීම අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ මූලික වගකීම වේ.
3 (1) (viii)	අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය සහ අදාළ සියළු නීති හා රෙගුලාසි අනුගමනය කෙරෙන බව සහතික කිරීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවා ලබා ගැනීමට සියළු අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසා තිබිය යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමවේද අනුගමනය කරන බව සහ අදාළ නීති හා රෙගුලාසි සමග අනුකූල බව සහතික කිරීමේ වගකීම දරන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ උපදෙස් හා සේවා ලබාගැනීමට සියළු අධ්‍යක්ෂවරුන්ට හැකියාව ඇත.
3 (1) (ix)	අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා පවත්වාගෙන යා යුතු අතර, එකී වාර්තා ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට සාධාරණ කාල පරාසයක් තුළ සාධාරණ දැනුම් දීමක් මත පරීක්ෂා කිරීම සඳහා විවෘතව තිබිය යුතුය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලේකම්/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට අදාළ වාර්තා පවත්වාගෙන යනු ලබන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලබාදීම සිදු කරයි. ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පෙර රැස්වීමට අදාළ වාර්තාව සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම සිදුවේ. ඊට අමතරව, සුරක්ෂිත ඉලෙක්ට්‍රොනික් සබඳතාවක් ඔස්සේ පසුගිය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සහ වාර්තා පරිශීලනය කිරීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසා දී තිබේ.
3 (1) (x)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය සිය රාජකාරි කටයුතු ඉටුකිරීමේදී සැලකිලිමත් බවින් යුතුව හා විවක්ෂණශීලීව ක්‍රියා කරන්නේද යන්න රැස්වීම් වාර්තාවලින් දැන ගත හැකි වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳව ප්‍රමාණවත් පරිදි විස්තර සහිත වාර්තා තබාගත යුතුය.</p> <p>එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී සිදුකරන විවරණවල ගැඹුර ඇගයීම පිණිස නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ට ද මෙකී වාර්තා යොමු කළ යුතුය. එබැවින් අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන්හි පහත කරුණු පැහැදිලිව ඇතුළත් විය යුතු හෝ අදාළ විය යුතු හෝ වේ.</p> <p>(අ) සිය විවරණයන්හිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාවිතා කරන ලද දත්ත හා තොරතුරුවල සාරාංශයක්,</p> <p>(ආ) අධ්‍යක්ෂ මණ්ඩල විසින් සලකා බලනු ලැබූ කරුණු,</p> <p>(ඇ) නියමිත අවධානයෙන් හා විවක්ෂණශීලී බවින් යුතුව අධ්‍යක්ෂ මණ්ඩලය සිය වගකීම් ඉටුකර ඇත්දැයි විදහාපාන කරුණු විමර්ශනය කෙරෙන සාකච්ඡා සහ විසංවාදී හෝ එකඟ නොවන කරුණු,</p> <p>(ඈ) අධ්‍යක්ෂ මණ්ඩල උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සහ අදාළ නීති හා රෙගුලාසි කෙරෙහි අනුකූලතාවය පිළිබිඹු කෙරෙන සාක්ෂි සහ අදාළ විධායකයන්ගේ තහවුරු කිරීම්,</p> <p>(ඉ) බැංකුව නිරාවරණය වී සිටින අවදානම් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇති දැනුවත්භාවය හා අවබෝධය සහ සම්මත කරගෙන ඇති අවදානම් කළමනාකරණ පියවර පිළිබඳ දළ විශ්ලේෂණය,</p> <p>(ඊ) තිරණ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්මුතීන්,</p>	අනුකූලවී ඇත.  ලබාදී ඇති නිර්ණායක ආචරණය කෙරෙන පරිදි රැස්වීම් වාර්තා පවත්වාගෙන තිබේ.

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (1) (xi)	<p>සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලද කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක විය යුතුය.</p> <p>බැංකුව වෙනුවෙන් ඉටු විය යුතු සිය රාජකාරී ඉටු කිරීම සඳහා යම් අධ්‍යක්ෂවරයෙකුට/අධ්‍යක්ෂවරුන්ට සහාය වනු පිණිස ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය ඔස්සේ සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසා තිබේ.</p>
3 (1) (xii)	<p>සම්බන්ධිත පාර්ශ්ව හෝ වෙනත් ආයතන සමඟ කටයුතු කිරීමේදී හා එම ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමේ දී ආයතනය පිළිබඳව ඇති වගකීම් හා සට්ටනයන් ඇතිවීමෙන් හෝ පවතින බවට හැඟෙන පරිදි කටයුතු කිරීමෙන් වැළකීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>පත්වීම ලබාගන්නා අවස්ථාවේදී, වාර්ෂිකව හෝ වෙනස්කමක් සිදුවන සෑම අවස්ථාවකදීම අධ්‍යක්ෂවරු සිය අභිලාෂ පිළිබඳ ප්‍රකාශයක් සිදු කරති. අභිලාෂ ගැටෙන අවස්ථාවලදී අධ්‍යක්ෂවරු සාකච්ඡාවලට සහභාගිවීමෙන්, තම අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ සිදුවීම අනුමත කිරීමෙන් වැළකී සිටිය යුතු අතර, යම් හෙයකින් යම් අධ්‍යක්ෂවරයෙකු විසින් ඊට පටහැනිව කටයුතු කළහොත් එම අධ්‍යක්ෂවරයා ගණ පූරණය සඳහා නොසැලකේ.</p>
3 (1) (xiii)	<p>බැංකුවේ පාලනය හා එය යා යුතු දිශාව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි බලාධිකාරීය යටතේ පවතින බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා නියමිතව වෙන් කෙරුණු කටයුතු පිළිබඳ විධිමත් උපදේශනයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සිය වගකීම් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට වෙන් කර ඇති බලතල පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ සඳහන් වේ. ඊට අමතරව, සිය වගකීම් ඉටු කිරීමෙහිලා පහසුකම් සලසන ක්‍රමවේද සහ පාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.</p>
3 (1) (xiv)	<p>බැංකුව බුන්වත්වීමට ආසන්න හෝ එහි වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීමට හෝ එසේ වීමට ඉඩ ඇති බවට හෝ එහි තැන්පත්කරුවන්ට හා වෙනත් ණය ගිණියන්ට ගෙවිය යුතු ගෙවීම් අත්හිටුවීමට සිදුවන බව පෙනී යන්නේ නම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධ කිසිදු තීරණයක්/ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙරාතුව ඒ බව වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෙත දැන්විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුව බුන්වත් වන අතර, අදාළ වර්ෂය තුළදී බැංකුවේ බුන්වත්භාවය ආශ්‍රිතව ගැටළු පැන නැගුණේ නැත.</p>
3 (1) (xv)	<p>ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවයේ ප්‍රතිශතය සහ වෙනත් ආරක්ෂාකාරී පදනම් මත මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති මට්ටම් වලදී බැංකුව ප්‍රාග්ධනික බව තහවුරු කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගතයුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>නියාමන අවශ්‍යතා හා බැංකුවේ කලින් තීරණය කරන ලද අවදානම් අභිරුචිය සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය හා අනෙකුත් ප්‍රඥාගෝචර පියවර අධීක්ෂණය කෙරෙනු ලැබේ. බැංකුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා සමඟ අනුකූල වේ.</p>
3 (1) (xvi)	<p>මෙකී නියමයන් හි තෙවන නියමය හා බැංකුවේ අනුකූලතාවය විදහා දැක්වෙන වාර්ෂික ආයතනික පාලන වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි ප්‍රකාශයට පත් කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>මෙම වාර්තාව වාර්ෂික වාර්තාවේ 148 වන පිටුවේ දැක්වෙන ආයතනික පාලන වාර්තාවේ කොටසකි.</p>
3 (1) (xvii)	<p>එක් එක් අධ්‍යක්ෂවරයෙකු විසින් වාර්ෂිකව සිදු කළයුතු ස්වයං-ඇගයීමේ පටිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු අතර එවන් ඇගයීම් වල වාර්තා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුව එක් එක් අධ්‍යක්ෂවරයෙකු විසින් වාර්ෂිකව සිදු කළයුතු ස්වයං-ඇගයීමේ පටිපාටියක් අනුගමනය කරන අතර එය අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් පවත්වාගෙන යනු ලබයි. ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශයන්ට අනුව අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කිරීම සඳහා "සුදුසු හා යෝග්‍ය" බව සනාථ කෙරෙන ඇගයීමක් සෑම අධ්‍යක්ෂවරයෙක් සම්බන්ධයෙන්ම සිදු කෙරේ.</p>
3 (2)	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය</p> <p>3 (2) (i) අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව 7 ට වඩා අඩු හෝ 13 ට වඩා වැඩි නොවිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත වෙයි.</p>

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (2) (ii) (අ)	ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොඳවන අධ්‍යක්ෂවරයෙකු හැරුණු කොට වෙනත් අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂවරයෙකුගේ සේවා කාලය වසර නවයකට සීමා කර ඇති අතර, මේ වන විට කිසිදු අධ්‍යක්ෂවරයෙක් වසර නවයකට වඩා බැංකුවේ සේවය කර නොමැත. පත්වීම හා කාල සීමාව පිළිබඳ විස්තර මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 152 හි දැක්වේ.
3 (2) (ii) (ආ)	2008 ජනවාරි මස 01 දිනට වසර 09 සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම එවන් සේවා කාලයක් සම්පූර්ණ කරන අධ්‍යක්ෂවරයෙකු හට 2009 ජනවාරි මස 01 දින සිට ඇරඹෙන ඉදිරි වසර 3 ක උපරිම කාලයක් සඳහා සේවය කළ හැකිය.	අදාළ නොවේ.
3 (2) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව මුළු අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාවෙන් 1/3 නොඉක්මවන්නේ නම් බැංකුවේ සේවකයෙකු බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස (මෙහි මින් මතු විධායක අධ්‍යක්ෂ ලෙස හැඳින්වෙන) පත් කිරීමට, තෝරා පත් කිරීමට හෝ නම් කිරීමට හැකිය. එවන් අවස්ථාවකදී විධායක අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරුන්ගෙන් එක් අයෙකු බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විය යුතුය.	අදාළ නොවේ.  විධායක අධ්‍යක්ෂවරයෙක් පත්කිරීමේ විධිවිධාන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ඇතුළත්ව නැත.
3 (2) (iv)	අවම වශයෙන් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් 1/3 ක් හෝ මින් කවර හෝ ඉහළ අගයට සරිලන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) (අ) වගන්තිය ප්‍රකාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කෙරෙයි. කෙසේවුවත්, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය එක් ස්වාධීන විධායක අධ්‍යක්ෂවරයෙකුගෙන් හා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරු සය දෙනෙකුගෙන් සමන්විත වේ.  අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තර සඳහා කරුණාකර වාර්ෂික වාර්තාවේ පිටු අංක 233 බලන්න.
3 (2) (v)	ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නියෝජනය කිරීමට විකල්ප අධ්‍යක්ෂවරයෙකු පත් කරනු ලබන අවස්ථාවේදී එසේ පත් කරන ලද පුද්ගලයාද ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන නිර්නායකයන්ට අනුව පත් කරන ලද අයෙකු විය යුතුය.	අදාළ නොවේ.
3 (2) (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් පිළිගත හැකි වෘත්තීමය පසුබිමක් ඇති සහ/හෝ උපායමාර්ග, කාර්ය සාධනය හා සම්පත් ආදී කරුණු සම්බන්ධව ස්වාධීන තීරණයන්ට එල්ලීය හැකි අන්දැකීම් හා සුදුසු කුසලතාවයන්ගෙන් සපිරි පිරිසක් විය යුතුය.	අනුකූලවී ඇත.
3 (2) (vii)	සහපුරණයට අවශ්‍ය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපිරුණද, සපුරුණි විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපුරුණි මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩක් නොඉක්මවයි නම් එවන් අවස්ථාවකදී නියමාකාරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්විය නොහැකිය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සහපුරුණය 4 කි. එය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි වන අතර, සියළුම දෙනා විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.
3 (2) (viii)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිදරව් කෙරෙන සියලු ආයතනික සන්නිවේදනයන්හිදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් හඳුන්වා දිය යුතුය.	අනුකූලවී ඇත.  කරුණාකර පිටු අංක 152 වෙත යොමු වන්න.

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (2) (ix)	අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා විධිමත්, සැලකිල්ලට භාජනය වූ හා විනිවිද භාවයෙන් යුත් කාර්ය පටිපාටියක් පැවතිය යුතුය. එමෙන්ම ක්‍රමවත්ව අනුප්‍රාප්තිකයන් පත්කිරීම පිණිස ද පටිපාටියක් තිබිය යුතුය.	අනුකූලවී ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) (අ) වගන්තිය ප්‍රකාරව බැංකුවේ අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ විෂයභාර අමාත්‍යවරයා විසිනි.
3 (2) (x)	ක්ෂණික ලෙස පුරප්පාඩුවක් පිරවීම පිණිස පත් කරනු ලබන සියළු අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ පත්වීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මහා සභා රැස්වීමේදී පාර්ශවකරුවන්ගේ ඡන්ද විමසීමකට භාජනය විය යුතුය.	විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කිරීම් සිදු කරන හෙයින් අදාළ නොවේ.
3 (2) (xi)	අධ්‍යක්ෂවරයෙකු සිය තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් හෝ ඉවත් කරනු ලබන්නේ නම්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, එවන් ඉල්ලා අස්වීමකට හෝ ඉවත් කරනු ලැබීමකට බලපෑ හේතු ද සමඟ නිවේදනය කරමින් සහ හිමිකරුවන්ගේ අවධානයට යොමු කළ යුතු කරුණු වේද/නොවේද යන්න සහතික කරමින් ප්‍රකාශයක් නිකුත් කළයුතුය.	අදාළ නොවේ. බැංකුවේ පූර්ණ කොටස් හිමිකරු වන ශ්‍රී ලංකා රජය බැංකුව සිය විෂයය පරයට අයත් වන විෂයභාර අමාත්‍යවරයා මගින් අධ්‍යක්ෂවරු පත් කිරීම මෙන්ම ඉවත් කිරීමද සිදු කරනු ලබයි.
3 (2) (xii)	බැංකු අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු වෙතත් බැංකු අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම, තෝරා පත් කර ගැනීම හෝ නම් කිරීම එකී බැංකුව, පළමුව සඳහන් කළ බැංකුවේ පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් වන්නේ නම් පමණක් සිදු කළ යුතුය.	අදාළ නොවේ. 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් හිමිකාරීත්වය නියෝජනය කරමින් බැංකුවේ සේවකයෙකු වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා සැලසුම්) ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත.
3 (3) 3 (3) (i) (අ) සහ (ආ)	අධ්‍යක්ෂවරුන්ගේ හැකියා හා යෝග්‍ය බව ඇගයීමේ නිර්ණායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තැනැත්තෙකුගේ වයස අවුරුදු 70 නොඉක්මවා තිබිය යුතුය.	අනුකූලවී ඇත. වයස අවුරුදු 70 ඉක්මවූ අධ්‍යක්ෂවරු අධ්‍යක්ෂ මණ්ඩලයේ නොමැත.
3 (3) (ii)	යම් පුද්ගලයකු බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමේද ඇතුළුව සමාගම්/ආයතන 20 කට වඩා වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂ ධූර නොදැරිය යුතුය.	අනුකූලවී ඇත. කිසිදු අධ්‍යක්ෂවරයෙක් බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමේද ඇතුළුව සමාගම්/ආයතන 20 කට වඩා වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂ ධූර දරන්නේ නැත.
3 (4) 3 (4) (i) 3 (4) (ii)	අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පවරන ලද කළමනාකරණ කාර්යභාරය අධ්‍යක්ෂවරුන් විසින් දැනට ක්‍රියාත්මක වන බලතල පැවරීමේ ක්‍රියාපිළිවෙත සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කර පැහැදිලිව අවබෝධ කර ගත යුතුය. සමස්තයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සතු කාර්යභාරය ඉටු කිරීමේ හැකියාව අවම කිරීමට හෝ ඊට සැලකිය යුතු බාධාවක් වන මට්ටමකට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කටයුතු අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට හෝ ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් වලට පැවරීම නොකළ යුතුය.	අනුකූලවී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ කටයුතු හා වගකීම් පැවරීමේ ක්‍රමවේදය කලින් කලට සමාලෝචනය කරනු ලබයි. එසේම, අධ්‍යක්ෂ මණ්ඩලයට සිය කාර්යයන් එළඳාගීම් ඉටු කරගැනීමට උපකාරී වන අතරතුර බැංකුවේ අවශ්‍යතා සපුරාලීමට එමගින් හැකියාව ලැබෙන බව සහතික කරයි.
3 (4) (iii)	බැංකුවේ අවශ්‍යතාවලට අදාළ වන ලෙස බලතල පැවරීමේ කාර්ය පිළිවෙල පවතින බවට සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වරින්වර එය සමාලෝචනය කරනු ලබයි.	

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (5) 3 (5) (i)	<p><b>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී</b></p> <p>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන භූමිකා වෙනම පැවතිය යුතු අතර, එකම පුද්ගලයෙකු විසින් ඉටු නොකළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ භූමිකාව වෙනම පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉටු කරනු ලැබේ. සභාපතිවරයාගේ සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය මගින් විග්‍රහ කර ඇත.</p>
3 (5) (ii)	<p>සභාපති, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතු අතර, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වන්නේ නම් වඩාත් සුදුසුය.</p> <p>සභාපතිවරයා, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවන අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුදුසු පරිදි සීමා නිර්ණයන් ලේඛනගත කිරීමෙන් අනතුරුව ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කළ යුතුය.</p> <p>ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ තනතුර බැංකුවේ වාර්ෂික වාර්තාවේ අනාවරණය කළ යුතු වේ.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සභාපතිවරයා විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු පත් කරන ලදී. ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා පිළිබඳ තොරතුරු වාර්ෂික වාර්තාවේ පිටු අංක 131 හි දැක්වේ.</p>
3 (5) (iii)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි ආයතනික පාලන වාර්තාවෙහි, සභාපතිගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනන්‍යතාවයද, පවතින සම්බන්ධතාවල ස්වභාවයද හෙළිදරව් කළයුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ හා ප්‍රධාන විධායක නිලධාරීගේ අනන්‍යතාවය පිටු අංක 131 සිට 133 දක්වා පිටුවල සඳහන් කර ඇත.</p> <p>සභාපතිවරයා, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් අතර, කිසිදු භෞතික, මූල්‍ය, ව්‍යාපාරික හෝ පවුල් සබඳතාවයක් නොමැත.</p>
3 (5) (iv)	<p>සභාපති විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සැපයීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් ඉටු කරන බව හා කාර්යක්ෂමව කටයුතු කරන බව සහතික කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියළු ප්‍රධාන හා අවශ්‍ය කරුණු කාලෝචිතව සාකච්ඡාවට බඳුන් කරන බවට වගබලා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සභාපතිතුමා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් කාර්යක්ෂමව ඉටු කරන බවට වගබලා ගනියි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියලුම ප්‍රධාන කරුණු කාලීන අයුරින් සාකච්ඡාවට ගැනෙයි.</p>
3 (5) (v)	<p>සෑම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහාම න්‍යාය පත්‍රය සැකසීමේ හා අනුමත කිරීමේ මූලික වගකීම සභාපතිවරයා සතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සභාපතිවරයාගේ උපදෙස් අනුව අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් රැස්වීම් න්‍යාය පත්‍රය සකස් කරනු ලබයි.</p>
3 (5) (vi)	<p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡාවට ගැනෙන කරුණු සම්බන්ධයෙන් සියලු අධ්‍යක්ෂවරුන් නිසි ලෙස දැනුවත් කර ඇති බවට මෙන්ම අධ්‍යක්ෂවරුන් වෙත කලට වේලාවට ප්‍රමාණවත් තොරතුරු සැපයෙන බවටද සභාපති විසින් වග බලා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>ප්‍රමාණවත් කාලයකට පෙර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සංවිධානය කෙරෙන අතර, සාමාන්‍යයෙන් රැස්වීමට සහභාගී පමණ පෙර ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ඔස්සේ අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අධ්‍යක්ෂවරු වෙත ලබාදීමට කටයුතු කෙරේ. අදාළ පත්‍රිකා සමාලෝචනය කිරීම, වැඩිමහත් තොරතුරු ලබාගැනීම සහ රැස්වීමෙන් පසු, රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව පසු විපරම් කිරීම සඳහා අධ්‍යක්ෂවරුන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බව එමගින් සහතික කෙරේ.</p>
3 (5) (vii)	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු සඳහා පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීමට සියළුම අධ්‍යක්ෂවරුන් දිරිමත් කිරීමට සහ බැංකුවේ උපරිම යහපත පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගැනීම සභාපති විසින් කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සභාපතිගේ භූමිකාව සම්බන්ධ ඇගයීම හා අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය සම්බන්ධ සමස්ත ඇගයීම අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං ඇගයීමේ ක්‍රියාවලියට ඇතුළත් කර ඇත.</p>

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (5) (viii)	විශේෂයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙතින් කාර්යක්ෂම දායකත්වයක් ලබා ගැනීම උදෙසා සභාපති විසින් පහසුකම් සැලසිය යුතු අතර, විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර, සඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.	අනුකූලවී ඇත. සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වේ.
3 (5) (ix)	සභාපතිවරයා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සම්බන්ධව හෝ කිසිදු ආකාරයකින් අනෙකුත් විධායක රාජකාරී කටයුතු සෘජු අධීක්ෂණයට ලක්කිරීමෙහි නොයෙදිය යුතුය.	අනුකූලවී ඇත. සභාපතිවරයා විධායක නොවන මට්ටමෙන් කටයුතු කරන අතර, ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් අධීක්ෂණය කිරීම සඳහා විධායක කාර්යයන්හි නියුක්ත නොවේ.
3 (5) (x)	කොටස්ගිණිකරුවන් සමඟ සඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට යෝග්‍ය පියවර ගන්නා බවට හා කොටස් ගිණිකරුවන්ගේ මත/අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සන්නිවේදනය කෙරෙන බවට සභාපති වග බලා ගත යුතුය.	අනුකූලවී ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරනු ලැබූ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරෙන තැනැත්තෙකු මඟින් අධ්‍යක්ෂ මණ්ඩලයේදී කොටස් ගිණිකරුවන් නියෝජනය කෙරෙයි.
3 (5) (xi)	ප්‍රධාන විධායක නිලධාරියා, බැංකුවේ ඵදිනෙදා සිදුකෙරෙන මෙහෙයුම් හා ව්‍යාපාර කළමනාකරණයේ මුදුන් මට්ටමේ භාරකාරත්වය දරන විධායක ලෙස කටයුතු කරයි.	අනුකූලවී ඇත.
3 (6) 3 (6) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කළ කමිටු 3 (6) (ii), 3 (6) (iii) 3 (6) (iv) සහ 3 (6) (v) යන නියමයන් මඟින් දක්වා ඇති පරිදි සෑම බැංකුවක්ම අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු 4 ක් පිහිටුවිය යුතුය. ඒ සෑම අනු කමිටුවක්ම සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළ යුතුය. සියළුම අනු කමිටු සඳහා ලේකම්වරයෙකු පත් කළ යුතුවේ.	අනුකූලවී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු 06 ක් පිහිටුවා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටු සයෙහිම ලේකම් ලෙස කටයුතු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ හා උපාය මාර්ගික කමිටුව අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු සභාපතිවරුන් හරහා සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.
3 (6) (ii) 3 (6) (ii) (අ)	විගණන කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් නීති අදාළ වේ. කමිටුවේ සභාපතිවරයා ගණකාධිකරණයේ සහ/හෝ විගණනයෙහි සුදුසුකම් හා අත්දැකීම් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතුය.	අදාළ නොවේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති, විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකි. සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව පත් කර ඇත.
3 (6) (ii) (ආ)	කමිටුවේ සියළුම සාමාජිකයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් විය යුතුය.	අනුකූලවී ඇත.
3 (6) (ii) (ඇ)	පහත කරුණු සම්බන්ධයෙන් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. (i) අදාළ නීතිවලට අනුකූල වෙමින් විගණන සේවා සඳහා බාහිර විගණකවරයෙකු පත් කිරීම. (ii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින්වර විගණකවරුන් හට නිකුත් කරන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීම. (iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීම සහ	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව විගණකාධිපති බැංකුවේ බාහිර විගණකවරයා වශයෙන් කටයුතු කරයි. එබැවින් සඳහන් කර ඇති සියලුම කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත. එබැවින් අනුකූල වී තිබේ.

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
	<p>(iv) විගණන හවුල්කරු සමග බැඳීම වසර 5 නොඉක්මවයි නම් සහ පූර්ව කාලසීමාව සම්පූර්ණ කළ දින පටන් වසර 3 ක් ඉකුත්වීමට ප්‍රථම අදාළ විගණන හවුල්කරු හා යළි විගණන බැඳීමකට ඇතුළු නොවන්නේ නම් සේවා කාලය, විගණන ගාස්තු හා විගණකවරයාගේ ඉල්ලා අස්වීම හෝ සේවයෙන් පහකිරීම.</p>	<p>ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා වශයෙන් කටයුතු කරන හෙයින් අදාළ නොවේ. බාහිර විගණකවරයා සම්බන්ධයෙන් කමිටුවය වගකීමක් නොපැවරේ.</p>
<p>3 (6) (ii) (ඇ)</p>	<p>අදාළ වන ප්‍රමිති සහ යහභාවිතයන්ට අනුව විගණන ක්‍රියාවලීන්හිදී බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ කාර්යක්ෂමතාවය කමිටුව විසින් සමාලෝචනයට හා නිරීක්ෂණයට බඳුන් කළයුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>විගණකාධිපතිවරයා බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන බැවින් ස්වාධීනත්වය සහ විෂයය මූලිකත්වය පවත්වාගැනීම සිදු වෙයි. විගණන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්වලදී රජයේ විගණන අධිකාරී සමග සාකච්ඡා කරනු ලැබේ.</p>
<p>3 (6) (ii) (ඈ)</p>	<p>විගණන නොවන සේවා ලබාදීම සඳහා බාහිර විගණකවරයෙකු යොදා ගැනීම පිළිබඳ ප්‍රතිපත්තියක් කමිටුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.</p>	<p>විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන බැවින් අදාළ නොවේ.</p> <p>කෙසේවුවත්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රඥප්තිය ප්‍රකාරව, තමාට සහයවීම සඳහා විගණකාධිපතිවරයා තවත් බාහිර විගණකවරයෙකු පත් කරන්නේ නම් එමගින් විගණන සේවා සපයන ආයතනයේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ කාර්යක්ෂමතාවය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.</p>
<p>3 (6) (ii) (ඊ)</p>	<p>කමිටුව විසින් විගණනය ඇරඹීමට ප්‍රථම කමිටුව විසින් විගණනයේ ස්වභාවය හා විෂයය පර්යේෂණ පිළිබඳ බාහිර විගණකවරුන් සමග සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණිය යුතුය.</p>	<p>අදාළ නොවේ.</p> <p>විගණනයේ විෂය පථය හා සීමාව බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන විගණකාධිපති විසින් නිර්ණය කරනු ලබයි.</p>
<p>3 (6) (ii) (උ)</p>	<p>බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල, වාර්ෂික වාර්තාවේ ගිණුම්වල හා හෙළිදරව් කිරීම පිණිස සකසා ඇති ක්‍රමෝපායක වාර්තාවන්හි විශ්වසනීය බව හා ඒවායෙහි අන්තර්ගතය, සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ අධීක්ෂණය කරනු පිණිස කමිටුව විසින් බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනයට බඳුන් කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>විගණන කමිටුව විසින් කාර්තුමය මූල්‍ය ප්‍රකාශන සහ හෙළිදරව් කිරීම පිණිස පිළියෙල කර ඇති බැංකුවේ වාර්ෂික වාර්තාව, ප්‍රකාශයට පත්කිරීමට සූදානම් අවස්ථාවේදී සමාලෝචනයට බඳුන් කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ අවධානය පිණිස අභ්‍යන්තර විගණන අංශය විසින් ලබාදෙන සමාලෝචන වාර්තාවෙහි ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි වෙනස්කම්, ප්‍රධාන තීරණාත්මක ක්ෂේත්‍රයන්හි විචලන ආදිය පිළිබඳ මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් වේ.</p>
<p>3 (6) (ii) (ඌ)</p>	<p>අවසන් හා අතුරු විගණනවලින් පැන නගින කරුණු, ගැටළු හා සීමා සහ ඒ කරුණු ඇතුළුව විගණකවරයා විසින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන කරුණක් කමිටුව විසින් සාකච්ඡා කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් අවසන් හා අතුරු විගණනවලින් පැන නගින කරුණු, ගැටළු හා සීමා සාකච්ඡා කරනු ලබයි. විගණකාධිපතිවරයාගේ නියෝජිතයෝ කමිටු රැස්වීම් සඳහා සහභාගී වූහ.</p>
<p>3 (6) (ii) (ඬ)</p>	<p>කමිටුව විසින් බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය හා ඊට කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය සමාලෝචනයට ලක් කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>මුදල් පනතේ 14 (2) (ඇ) සහ 13 (7) (ඈ) යන වගන්ති යටතේ ඉදිරිපත් කරන ලද බාහිර විගණකවරයාගේ වාර්තාව සහ ඊට අදාළව කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනය කරනු ලබයි.</p>

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
<p>3 (6) (ii) (ඔ)</p>	<p>බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යභාරය සම්බන්ධයෙන් කමිටුව විසින් පහත සඳහන් පියවර ගත යුතුය.</p> <p>(i) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සම්පත්, කාර්ය භාරය හා විෂයය පරාස ආදියෙහි ප්‍රමාණවත් බව සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාමට අවශ්‍ය අධිකාරී බලය දෙපාර්තමේන්තුව සතුව පවතින බවට තෘප්තිමත් වීම.</p> <p>(ii) අභ්‍යන්තර විගණන වැඩසටහන් සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අවශ්‍ය විටෙක අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත යෝග්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම.</p> <p>(iii) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හා ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ යම් කාර්ය සාධන ඇගයීමක් සමාලෝචනය කිරීම.</p> <p>(iv) අභ්‍යන්තර විගණන කාර්යභාරය සඳහා පත්කළ ප්‍රධානියාගේ, ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පත්වීමක් හෝ සේවය අවසන් කිරීමක් නිර්දේශ කිරීම හා කුලී පදනම මත සේවය සපයන ආයතන පත් කිරීම/ඉවත් කිරීම නිර්දේශ කිරීම.</p> <p>(v) අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ වෙනත් සමාගම් හරහා සේවා සපයන්නන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුව දැනුවත් කෙරෙන බවට වග බලා ගැනීම සහ ඵලදායී ඉල්ලා අස්වූ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ බාහිර සමාගම් හරහා සේවා සපයනු ලබන සේවකයින්හට ඔවුන්ගේ ඉල්ලා අස්වීම් සම්බන්ධ හේතු සැපයීමට අවස්ථාව සැපයීම.</p> <p>(vi) අභ්‍යන්තර විගණන කාර්යයන් ස්වාධීනව සිදුකරනු ලබන බවට සහතිකවීම වස් එහි කටයුතු අපක්‍ෂපාතීව, ප්‍රචිතත්වයකින් හා නිසි වෘත්තීමය සැලකිල්ලකින් යුතුව සිදු කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අභ්‍යන්තර විගණන අංශය විසින් සකස් කරන ලද වාර්ෂික විගණන සැලැස්ම අනුමැතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කර ඇත. සැලැස්මට අදාළ විෂයය පරාස, කාර්යයන් සහ සම්පත් අවශ්‍යතා එහි ඇතුළත් වේ.</p> <p>අනුකූලවී ඇත.</p> <p>අභ්‍යන්තර විගණන කමිටුව විසින් අභ්‍යන්තර විගණන සැලැස්ම සහ අභ්‍යන්තර විගණන ක්‍රමවේදයන්හි ප්‍රතිඵල සමාලෝචනය කරනු ලබන අතර, වැඩි දියුණු කිරීම් සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සහතික වේ.</p> <p>අනුකූලවී ඇත.</p> <p>අනුකූලවී ඇත.</p> <p>වසර තුළදී එවැනි සිදුවීම්ක් පැන නැගුණේ නැත.</p> <p>අනුකූලවී ඇත.</p> <p>වසර තුළදී එවැනි සිදුවීම්ක් පැන නැගුණේ නැත.</p> <p>අනුකූලවී ඇත.</p> <p>බැංකුවේ පාලන ව්‍යුහය අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන) අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුව වාර්තා කරන අතර බැංකුවේ වෙනත් මෙහෙයුම් වලින් ස්වාධීන වේ.</p>
<p>3 (6) (ii) (ඔ)</p>	<p>කමිටුව විසින් සිදුකරන අභ්‍යන්තර විමර්ශනවල මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සැලකිල්ලට ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>කමිටුව විසින් අභ්‍යන්තර විමර්ශනවලදී සිදු කරන ලද මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කර ඇත. පිටු අංක 179 හි ඇති කමිටු වාර්තාව වෙත යොමු වන්න.</p>
<p>3 (6) (ii) (එ)</p>	<p>ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයෙක් සාමාන්‍යයෙන් රැස්වීම් වලට සහභාගී වෙති. විධායක අධ්‍යක්ෂවරුන් නොමැතිව කමිටුව විසින් බාහිර විගණකවරුන් සමග අවම වශයෙන් රැස්වීම් 2 ක් හෝ පවත්වා ඇත.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>2018 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් රැස්වීම් වාර 7 ක් පවත්වා ඇති අතර, රැස්වීම් 05 ක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහභාගීවී ඇත. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන) සාමාන්‍යයෙන් රැස්වීම් සඳහා සහභාගී වෙති. සියළුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.</p>

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (6) (ii) (ඒ)	<p>කමිටුවලට,</p> <p>(i) කමිටුවේ විෂයය ක්ෂේත්‍රයට අයත් ඕනෑම කරුණක් පිළිබඳව විමර්ශනය කිරීමේ පැහැදිලි බලයක්;</p> <p>(ii) ඒ සඳහා අවශ්‍ය සම්පත්;</p> <p>(iii) තොරතුරු ලබාගැනීමේ පුර්ණ හැකියාව සහ;</p> <p>(iv) අවශ්‍ය විටෙක අදාළ අන්දැකීම් සහිත බාහිර පාර්ශ්වයන්ට ආරාධනා කිරීමේ හා බාහිර පාර්ශ්වයන් වෙතින් වෘත්තීමය උපදෙස් ලබා ගැනීමේ අධිකාරිය තිබිය යුතුය.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය අනුව කමිටුවට ඕනෑම කරුණක් විමර්ශනය කිරීමට, තොරතුරු ලබාගැනීමට, වෘත්තීමය උපදෙස් ලබාගැනීමට, එහි කාර්යයන් පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් සපුරා ගැනීම ආදිය සඳහා අවශ්‍ය බලතල ලබා දී ඇත.</p> <p>පිටු අංක 179 හි සඳහන් කමිටු වාර්තාව බලන්න.</p>
3 (6) (ii) (ඵ)	<p>සාකච්ඡා කළයුතු කරුණු සම්බන්ධයෙන් නිසි දැනුම්දීමකින් පසුව නිරතුරුව කමිටුව රැස්ව, එහි වගකීම් හා රාජකාරී ඉටු කිරීම සම්බන්ධ නිගමන වාර්තාකර තබා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>වර්ෂය තුළ කමිටුව සත් වතාවක් රැස් වී තිබෙන අතර, ගනු ලැබූ තීරණ වාර්තා කර පවත්වාගෙන ඇත. සාකච්ඡා කළ යුතු කරුණු හා එහි කාර්යයන් හා වගකීම් ඉටු කිරීම පිළිබඳ නිගමන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු සාමාජිකයන් නිසි පරිදි දැනුවත් කර ඇත.</p>
3 (6) (ii) (ක)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු විස්තරාත්මකව හෙළිදරව් කළ යුතුය.</p> <p>(i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු;</p> <p>(ii) වර්ෂය තුළ පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව; සහ</p> <p>(iii) එම රැස්වීම් සඳහා එක් එක් අධ්‍යක්ෂවරයාගේ සහභාගිත්වය පිළිබඳ විස්තර</p>	<p>අනුකූලවී ඇත.</p> <p>කරුණාකර බලන්න.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ විෂය පථය පිටු අංක 179 හි ඇතුළත් වේ.</p> <p>වර්ෂය තුළ පවත්වන ලද රැස්වීම් සංඛ්‍යාව පිටු අංක 179 ඇතුළත් වේ.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිළිබඳ තොරතුරු වාර්ෂික වාර්තාවේ පිටු අංක 179 හි දැක්වේ.</p>
3 (6) (ii) (ග)	<p>කමිටුවේ ලේකම්, සමාගමේ ලේකම් හෝ අභ්‍යන්තර විගණන කාර්යයෙහි ප්‍රධානියා වන අතර, කමිටු රැස්වීම් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරන අතර, විස්තරාත්මක කමිටු වාර්තා පවත්වාගෙනයාම සිදු කෙරේ.</p>
3 (6) (ii) (ච)	<p>මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය හෝ වෙනත් කටයුතුවලදී සිදුවිය හැකි විෂමාවාර සම්බන්ධයෙන් සේවකයින්ට සිය රහස්‍යභාවය රැකගනිමින් කරුණු දැක්විය හැකි ආකාරය පිළිබඳ කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය. ඒ අනුව, එවන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන හා සාධාරණ විමර්ශන පැවැත්වීම සඳහා සුදුසු පියවර ගන්නා බවටත්, බාහිර විගණකවරුන් සමග බැංකුව පවත්වන සබඳතා අධීක්ෂණය සඳහා වන ප්‍රධාන නියෝජිත අධිකාරිය ලෙස ක්‍රියා කිරීමටත් කමිටුව වග බලා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>මෙම සියළු අංශ ආවරණය කරන පෙර දැනුම්දීමේ (විස්ට්‍රල් බ්ලෝටර්) ක්‍රියාවලියක් ස්ථාපිත අතර, සුදුසු පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැදගත් අනාවරණ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කර ඇත.</p> <p>බාහිර විගණන නිලධාරියා සමග බැංකුවේ පවතින සබඳතා අධීක්ෂණය කිරීමේ ප්‍රධාන නියෝජිත ආයතනය වශයෙන් ක්‍රියා කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවයි.</p>
3 (6) (iii)	<p>මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සම්බන්ධයෙන් පහත නීති අදාළ වේ.</p>	
3 (6) (iii) (අ)	<p>බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට, සමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වෙත අදාළ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා හා වෙනත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ චේතනය තීරණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසිනි.</p> <p>සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් වල චේතන සාමූහික එකඟතා ගිවිසුම මත සහ බැංකුවේ අනුමැතිය මත අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව විසින් තීරණය කරනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබයි.</p>

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (6) (iii) (ආ)	කමිටුව විසින් අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සඳහා අරමුණු හා ඉලක්ක ලබාදිය යුතුය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව සියළුම අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළුම අධ්‍යක්ෂවරු විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන හෙයින්ද පත් කරනු ලබන්නේ ඇමතිවරයා විසින් වන හෙයින්ද අධ්‍යක්ෂවරුන්ට මෙය අදාළ නොවේ. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහාම ඉලක්ක හා අරමුණු සකස් කරන්නේ උපායමාර්ගික ව්‍යාපාර සැලසුම පදනම් කරගෙන වන අතර ඒවා ප්‍රධාන කාර්යසාධන දර්ශක හා සම්බන්ධ වේ.
3 (6) (iii) (ඇ)	කමිටුව විසින්, දෙන ලද ඉලක්ක වලට අනුව ප්‍රධාන විධායක නිලධාරීගේ හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වල කාර්ය සාධනය කලින් කලට ඇගයීම සිදු කළ යුතු අතර වේතන, ප්‍රතිලාභ හා කාර්ය සාධනය මත ලබාදෙන වෙනත් දිරිදීමනා සංශෝධනය කිරීමේදී මූලික කරගත යුතු පදනම තීරණය කළ යුතුය.	අනුකූලවී ඇත.  කමිටුව විසින්, දෙන ලද ඉලක්ක වලට අනුව ප්‍රධාන විධායක නිලධාරීගේ හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වල කාර්යසාධනය ඇගයීමට ලක් කරන ලදී.
3 (6) (iii) (ඈ)	ප්‍රධාන විධායක නිලධාරී හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ලබන රැස්වීම් හැරුණු විට අනෙකුත් සෑම කමිටු රැස්වීමකටම ප්‍රධාන විධායක නිලධාරියා සහභාගී විය යුතුය.	අනුකූලවී ඇත.
3 (6) (iv)	නාමයෝජනා කමිටුව සම්බන්ධයෙන් පහත නීති අදාළ වේ.	
3 (6) (iv) (ඈ)	කමිටුව විසින් නව අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් තෝරා ගැනීම/පත් කිරීම සඳහා කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක කළයුතුය.	අදාළ නැත.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි.  11 වගන්තිය - අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් අධ්‍යක්ෂවරයෙකු එහි සභාපති වශයෙන් පත් කළයුතු වේ.  26 වන වගන්තිය - අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුදුසු හා යෝග්‍ය පුද්ගලයෙකු බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ යුතු අතර, එම තැනැත්තා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීද වේ.  ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් පත් කිරීම සම්බන්ධයෙන් අනුකූල වී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කිරීමේ කමිටුවේ නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් පත් කරනු ලැබේ.
3 (6) (iv) (ආ)	වත්මන් අධ්‍යක්ෂවරුන් යළි තෝරා පත් කිරීම, කමිටුව විසින් සලකා බලා නිර්දේශ කිරීම (හෝ නොකිරීම) සිදු කරනු ලබයි.	අදාළ නොවේ.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කෙරෙයි.
3 (6) (iv) (ඇ)	ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු සඳහා තෝරා පත් කිරීමේ හෝ උසස්කිරීමේ සුදුසුකම් සලකා බැලීමේ නිර්ණායක, කමිටුව විසින් සකස් කළ යුතුය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව සාමාන්‍යාධිකාරී පත් කරනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සමග පිළිගත් ක්‍රමවේදයක් මත පදනම්ව වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද උසස්වීම් ක්‍රමයක් බැංකුව තුළ ක්‍රියාත්මක කර තිබෙන අතර, ප්‍රධාන කළමනාකරණ තනතුරු වලට පත් කිරීම හෝ උසස් කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා එහි සඳහන් කර ඇත.
3 (6) (iv) (ඈ)	3 (3) නියාමනයෙහි අන්තර්ගත නිර්ණායක මගින් නියමිත ලෙස දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු හොඳවන පිරිස ඊට සුදුසු හා යෝග්‍ය බවට කමිටුව විසින් සහතික විය යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීගේ අත්සන් සහිත දිවුරුම් ප්‍රකාශ සහ සහතික කිරීමේ ප්‍රකාශ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් විසින් භාරගනී. ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස්වල මෙම ප්‍රකාශ, මානව සම්පත් අංශය විසින් භාරගන්නා අතර යෝග්‍යතාව ඇගයීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කෙරෙයි.

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (6) (iv) (ඉ)	විශ්‍රාම යාමට නියමිත අධ්‍යක්ෂවරුන්/ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් සඳහා අනුප්‍රාප්තික වැඩ පිළිවෙලක් සහ නව විශේෂඥතාවය/අතිරේක අවශ්‍යතා පිළිබඳව සලකා බලා කමිටුව විසින් වරින්වර නිර්දේශ ඉදිරිපත් කළයුතුය.	අනුකූලවී ඇත.  සභාපති, අධ්‍යක්ෂවරුන් හා ප්‍රධාන විධායක නිලධාරියාගේ පත්වීම් සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන සලසා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවේ නිර්දේශය මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් පත් කරනු ලබයි.
3 (6) (iv) (ඊ)	ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ සභාපති ධූරය දැරිය යුතුය. ආරාධනය පිට ප්‍රධාන විධායක නිලධාරී හට රැස්වීම් වලට සහභාගි විය හැකිය.	අදාළ නොවේ.  කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා විසිනි.
3 (6) (v)	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව:	
3 (6) (v) (අ)	පුළුල් අවදානම් ප්‍රභේද අධීක්ෂණය කරනු ලබන ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස්, ප්‍රධාන විධායක නිලධාරී සහ අවම වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් කමිටුව සමන්විත විය යුතුය.	අනුකූලවී ඇත.  විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ පුළුල් අවදානම් ප්‍රභේද අධීක්ෂණය කරනු ලබන ප්‍රධාන අවදානම් නිලධාරී කමිටුවට ඇතුළත් වේ.
3 (6) (v) (ආ)	කමිටුව විසින් බැංකුව මුහුණ දෙන සියළුම අවදානම්, එනම්, ණය, වෙළඳපොළ ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම සුදුසු අවදානම් දර්ශක හා කළමනාකාරීත්ව තොරතුරු මත පදනම්ව මාසිකව ඇගයිය යුතුය. පරිපාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්වල අවදානම් කළමනාකරණය, බැංකු පදනම හා සමූහ පදනම යන දෙයාකාරයෙන්ම සිදු කළ යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ නිර්දේශය මත ණය අවදානම් කළමනාකරණය, වෙළඳපොළ හා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති අනුමත කරනු ලැබ තිබේ. අවදානම් කළමනාකරණ අංශය විසින් අනුමත අවදානම් රුචි සීමා මත පදනම්ව ත්‍රෛමාසිකව මෙන්ම මාසිකව ද අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවදානම් වාර්තා ඉදිරිපත් කරනු ලබයි.
3 (6) (v) (ඇ)	කමිටුව විසින්, ණය කමිටුව, වත්කම් වගකීම් කමිටුව ආදී සියළුම කළමනාකරණ මට්ටම්වල කමිටුවල නිශ්චිත ගුණාත්මක හා ප්‍රමාණාත්මක අවදානම් සීමා සමාලෝචනය කෙරෙන අතර වරින්වර අවදානම් දර්ශක පිළිබඳ වාර්තා කරනු ලබයි.	අනුකූලවී ඇත.
3 (6) (v) (ඈ)	නිශ්චිත අවදානම් වලින් ඇතිවන ප්‍රතිඵල අවම කිරීම සඳහා කමිටුව විසින් නිවැරදි ක්‍රියාමාර්ග ගනු ලබයි.	අනුකූලවී ඇත.  කමිටුවේ නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන ලද දුරදර්ශී මට්ටම් ඉක්මවන ආකාරයේ අවදානම් පැන නගින අවස්ථාවලදී නියාමන හා ප්‍රතිපත්ති මට්ටමේ අවශ්‍යතා මත පදනම්ව එවැනි අවදානම් අවම කිරීම සඳහා කමිටුව විසින් ක්ෂණික නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබයි.
3 (6) (v) (ඉ)	යාවත්කාලීන කළ ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම්ද ඇතුළුව අවදානම් කළමනාකරණයේ සියළු අංශ ඇගයීම සඳහා කමිටුව අවම වශයෙන් ත්‍රෛමාසිකව රැස්වීම් යුතුය.	අනුකූලවී ඇත.  අදාළ වර්ෂය තුළ කමිටුව රැස්වීම් සසක් පවත්වා තිබේ. රැස්වීම් පිළිබඳ විස්තර හා පැමිණීම පිටු අංක 187 හි දක්වා ඇත.
3 (6) (v) (ඊ)	කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි සහ/හෝ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති පරිදි නිශ්චිත අවදානම් හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් නිසි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව කමිටුව විසින් යෝග්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.	අනුකූලවී ඇත.  වසර තුළ එවන් අවශ්‍යතාවයක් පැන නොනැගුණි.
3 (6) (v) (උ)	කමිටුව විසින් සෑම රැස්වීමක්ම පවත්වා සතියක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟතාවය සහ/හෝ උපදෙස් සඳහා අවදානම් ඇගයීම් වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත.	අනුකූලවී ඇත.  කමිටුවේ නිර්දේශ සහ අවදානම් කළමනාකරණ වාර්තා සමග රැස්වීමට අදාළ සවිස්තරාත්මක වාර්තාව රැස්වීමෙන් පසුව පැවැත්වෙන පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කෙරේ.

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (6) (v) (උෟ)	<p>බැංකුවේ සියළු ව්‍යාපාරික ක්ෂේත්‍ර ආශ්‍රිතව නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ අනුමත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව ඇගයීම පිණිස කමිටුව විසින් අනුකූලතා ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය. ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් අතුරෙන් තෝරාගන්නා ලද කැපවීමෙන් යුතු අනුකූලතා නිලධාරියෙකු විසින් අනුකූලතා ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු අතර, ඒ පිළිබඳව වරින්වර කමිටුවට වාර්තා කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුවේ සියළු ව්‍යාපාරික ක්ෂේත්‍ර ආශ්‍රිතව නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ අනුමත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව ඇගයීම පිණිස අනුකූලතා ක්‍රියාවලිය ස්ථාපිත කර තිබේ. මෙම කාර්යය පිළිබඳව ප්‍රධානත්වය දරනු ලබන්නේ අනුකූලතා නිලධාරියා විසිනි. අනුකූලතා නිලධාරියා විසින් කලින් කලට අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා ඉදිරිපත් කරනු ලබයි.</p>
3 (7) (i)	<p>3 (7) සම්බන්ධිත පාර්ශවවල ගනුදෙනු</p> <p>3 (7) (i) කිසියම් පුද්ගලයෙකු හා බැංකුව අතර කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැන නැගිය හැකි ඕනෑම ආකාරයේ අනියම් සටහන්වලට වැළැක්වීමට අවශ්‍ය පියවර අධ්‍යක්ෂ (ආ) i මණ්ඩලය විසින් ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය අභිලාෂ ගැටීම වළක්වාලීම අරමුණු කරගෙන සම්බන්ධිත පාර්ශවයන්ට වඩා වාසිදායක ලෙස සැලකීම සඳහා සම්බන්ධිත පාර්ශව, ඔවුන්ගේ ගනුදෙනු සහ ඒ ආශ්‍රිත සීමා ආවරණය කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සම්බන්ධිත පාර්ශව වල ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තියක් බැංකුව තුළ ක්‍රියාත්මක වේ.</p> <p>ඔවුන්ට ආදාළ සම්බන්ධිත පාර්ශව වල ගනුදෙනු තනි තනිව ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂවරුන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. ස්වයංක්‍රීය පද්ධතියක් ඔස්සේ මෙම ගනුදෙනු නිරීක්ෂණය කෙරේ.</p>
3 (7) (ii)	<p>අදාළ පාර්ශව සමග සිදු කරන ගනුදෙනු වල ස්වභාවය මේ නිර්දේශය තුළින් ආවරණය විය යුතුය.</p>	<p>සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම් යටතේ මේ පිළිබඳ තොරතුරු සටහන් අංක 47 හි දක්වා ඇත.</p>
3 (7) (iii)	<p>ඉහත 3 (7) (i) නියමයෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි ඒ හා සමාන ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන බැංකුවේ වෙනත් පාර්ශවයන්ට ලබා දෙන සැලකීමට වඩා වැඩි සැලකීමක් එවන් පාර්ශව වෙත පිරිනැමෙන ආකාරයෙන් ආශ්‍රිත පාර්ශව සමග ගනුදෙනුවල නියැලීමෙන් වළකින බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>එවැනි ගනුදෙනු හඳුනාගැනීමට කටයුතු කරන බවට අධ්‍යක්ෂවරුන්ගෙන් වාර්ෂිකව ප්‍රකාශ ලබා ගැනේ. ඒ හා සමාන ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන බැංකුවේ වෙනත් පාර්ශවයන්ට වඩා වැඩි සැලකීමක් ලබාදෙන ගනුදෙනු ග්‍රහණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කලින් කලට ඒ පිළිබඳව වාර්තා කරනු ලබයි.</p> <p>සාමාන්‍ය ව්‍යාපාරික පිළිවෙලට අනුව අදාළ පාර්ශව සමග කරන ලද ගනුදෙනු (ඇතොත්) ඒ පිළිබඳ පිටු අංක 337 හි ඇතුළත් මූල්‍ය ප්‍රකාශනයේ සම්බන්ධිත පාර්ශවයන්ගේ හෙළිදරව් කිරීම් මැයෙන් සටහන් අංක 47 මගින් දක්වා ඇත.</p>
3 (7) (iv)	<p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී අදාළ අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂවරුන්ගෙන් කුනෙන් දෙකකට නොඅඩු පිරිසකගේ ඡන්දයෙන් අනුමැතිය ලැබී ඇති විට හැර බැංකුවක් එහි අධ්‍යක්ෂවරයෙකුට හෝ එවැනි අධ්‍යක්ෂවරයෙකුගේ සමීප ඥාතියෙකුට කිසිදු ආකාරයක ප්‍රදානයක් ලබාදීමට කටයුතු නොකළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>එවැනි සිදුවීම් වාර්තාවී නොමැත.</p>
3 (7) (v) (a)	<p>(අ) බැංකුවක් මගින්, යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ සමීප ඥාතියෙකුට හෝ පුද්ගලයෙකුගේ සැලකිය යුතු උනන්දුවක් ඇති අරමුණක් වෙනුවෙන් කිසියම් ප්‍රදානයක් ලබාදී ඇති විටක, පසු කාලීනව එකී පුද්ගලයා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වුවහොත් එම පුද්ගලයා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමෙන් වසරක් ඇතුළත ඒ සඳහා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද හැකි වන පරිදි සුදුසු ඇපකරයක් ලබා ගැනීමට බැංකුව කටයුතු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>එවැනි සිදුවීම් වාර්තාවී නොමැත.</p>

ආයතනික පාලනය

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (7) (vi)	බැංකුවේ කාර්යමණ්ඩලයට අදාළ වන යෝජනා ක්‍රමයක් හැරුණු කොට වෙනත් කිසිදු ආකාරයක ප්‍රදානයක් හෝ "වඩා වාසිදායක සැලකීමක්" ලබාදීමට බැංකුවක් කටයුතු නොකළ යුතුය.	අනුකූලවී ඇත. එවැනි සිදුවීම් වාර්තා වී නොමැත.
3 (7) (vii)	ඉහත 3 (7) (v) සහ 3 (7) (VI) යන නියමන් යටතේ බැංකුවක් විසින් ලබාදෙන ලද ප්‍රදානයක් හෝ එවැනි ප්‍රදානයක කිසිදු කොටසක් හෝ ඊට අදාළ වන කිසිදු පොළියක් හෝ මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියෙන් තොරව ප්‍රේෂණය නොකළ යුතු අතර එවැනි අනුමැතියකින් තොරව සිදු කරනු ලබන ඕනෑම ප්‍රේෂණයක් බල රහිත හා එල රහිත වේ.	අනුකූලවී ඇත. එවැනි සිදුවීම් වාර්තාවී නොමැත.
3 (8) 3 (8) (i)	හෙළිදරව් කිරීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු සම්බන්ධයෙන් සහතික විය යුතුය.	
3 (8) (i) (a)	අධීක්ෂණ හා නියාමන අධිකාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආකෘති වලට අනුකූල වන ලෙස සහ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අදාළ වන පරිදි වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශ සහ ක්‍රමෝපායීක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ප්‍රකාශයට පත් කිරීම සහ	අනුකූලවී ඇත.
3 (8) (i) (b)	එවන් ප්‍රකාශ සංක්ෂිප්තව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුවත්පතකින් පළ කිරීම.	අනුකූලවී ඇත.
3 (8) (ii)	පහත සඳහන් අවම හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවෙහි සිදුකර ඇති බවට සහතික කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.	
3 (8) (ii) (අ)	නිශ්චිත හෙළිදරව් කිරීම් ඇතුළුව, අදාළ ගිණුම්කරණ ප්‍රමිති හා නියාමන උපදෙස් වලට අනුව විගණිත වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ඇති බවට සඳහන් කෙරෙන ප්‍රකාශයක්.	අනුකූලවී ඇත. මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල වගකීම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ පිටු අංක 229 සිට 235 වෙත යොමුවන්න.
3 (8) (ii) (ආ)	මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වාසනීය බව සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් සැපයීම අරමුණු කරගනිමින් මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කර ඇති බවට සහ බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති හා නියාමන උපදෙස් වලට අනුකූලව සිදු කෙරෙන බව තහවුරු කිරීම සඳහා වන බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවක්.	අනුකූලවී ඇත පිටු අංක 238 සිට 239 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශන සඳහා අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයට යොමුවන්න.
3 (8) (ii) (ඇ)	ඉහත 3 (8) (ii) (ආ) නියමයෙහි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි කාර්යක්ෂමතාව පිළිබඳ 2008 දෙසැම්බර් 31 දිනට පසුව පිළියෙල කර ප්‍රකාශයට පත් කළ බාහිර විගණන වාර්තාවෙහි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි ඵලදායීතාවය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය ලබාගත් බවට සහතිකයක්.	අනුකූලවී ඇත. පිටු අංක 240හි ඇති අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන තහවුරු වාර්තාවට යොමුවන්න.

අංශය	මූලධර්මය	අනුකූලතා මට්ටම 2018
3 (8) (ii) (අ)	අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු:	අනුකූලවී ඇත.
	(i) නම්, නිසි යෝග්‍යතාවය සහ දේපල	පිටු අංක 152 හි අධ්‍යක්ෂවරුන් පිළිබඳ පසුබිම් තොරතුරු දක්වා ඇත.
	(ii) බැංකුව සමග ඇති ගනුදෙනු සහ;	පිටු අංක 340 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 47(ඇ) සටහනට යොමුවන්න.
	(iii) බැංකුව විසින් ගෙවන ලද මුළු ගාස්තු/පාරිශ්‍රමික	පිටු අංක 340 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 47(ඇ) සටහනට යොමුවන්න.
3 (8) (ii) (ඉ)	3 (7) (iii) හි නියම කර ඇති පරිදි, සම්බන්ධිත පාර්ශවයන්ගේ එක් එක් කොටසකට ලබාදී ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන. අදාළ පාර්ශවවල එක් එක් කොටසකට ප්‍රදානය කර ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළ යුතුය.	අනුකූලවී ඇත. පිටු අංක 340 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශ යටතේ අංක 47(ඉ) සටහන මගින් අදාළ විස්තර දක්වා ඇත.
3 (8) (ii) (ඊ)	බැංකුව විසින් එහි ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වෙත ගෙවන ලද වේතන වල සමුච්චිත අගය සහ වේතන ආදී පුළුල් වර්ගීකරණ යටතේ දක්වා ඇති බැංකුව හා එහි ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් අතර සිදු කෙරුණු ගනුදෙනුවල සමුච්චිත අගය.	අනුකූලවී ඇත. පිටු අංක 340 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශ යටතේ අංක 47(ආ) සටහන මගින් අදාළ විස්තර දක්වා ඇත.
3 (8) (ii) (උ)	ආයතනික පාලන වාර්තාවේ මෙම නියාමන සමග අනුකූල වීම සම්බන්ධයෙන් බාහිර විගණකවරයාගේ වාර්තාව මණ්ඩලය ලබාගත් බවට සහතිකය	අනුකූලවී ඇත. බාහිර විගණකවරයාගේ සහතිකය ලබා ගෙන තිබෙන අතර, එය පිටු අංක 173 හි දක්වා ඇත.
3 (8) (ii) (ඌ)	දුරදර්ශී උපදෙස්, රෙගුලාසි, නීති, අභ්‍යන්තර පාලන සහ කිසියම් සැලකිය යුතු අනුකූල නොවීමේ අවස්ථාවක් නිවැරදි කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග යනාදිය ඇතුළත් වාර්තාවක්	අනුකූලවී ඇත. කරුණාකර පිටු අංක 236 සිට 237 හි සඳහන් මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශයට යොමු වන්න.
3 (8) (ii) (ඍ)	බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපුහුදුකම් පිළිබඳ නියාමන හා අධීක්ෂණ කරුණු හෝ බැංකු අධීක්ෂණ අංශයෙහි අධ්‍යක්ෂ විසින් පෙන්වා දෙන ලද, මෙකී නියාමයන්ට අනුකූල නොවන අවස්ථා සහ එසේ මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාවට හෙළිදරව් කළ යුතු යැයි නියම කරන ලද එවැනි කරුණු මෙන්ම එම කරුණු සම්බන්ධයෙන් බැංකුව විසින් ගනු ලැබූ පියවර ඇතුළත් ප්‍රකාශයක්	අදාළ නොවේ. අදාළ වර්ෂය තුළදී මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාව වෙත කිසිදු හෙළිදරව්වක් කළ යුතු බවට උපදෙස් දී නොමැත.
3 (9)	සංක්‍රාන්තික හා වෙනත් පොදු ප්‍රතිපාදන	අනුකූලවී ඇත. බැංකුව විසින් අදාළ සංක්‍රාන්තික ප්‍රතිපාදන සමග අනුකූල වී ඇත.

2007 අංක 12 දරන ආයතනික පාලන නියෝගය හා අනුකූලවීමේ අවශ්‍යතාව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරන නියෝගය හා අනුකූලවීමේ අවශ්‍යතාව සපුරානු වස්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කළ ක්‍රියා පටිපාටිත් හි නියුතුවීම් වලට යොදාගත හැකි සම්බන්ධිත සේවාවන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති 4,400 හි දැක්වෙන ප්‍රතිපත්ති අනුව විගණකාධිපති විසින් කාර්යපටිපාටිත් ක්‍රියාත්මක කර ඇත. 2019 මැයි මස 13 වෙනි දිනැති ඔහුගේ වාර්තාව මගින් දක්වන ලද කරුණු හා ඉහත හෙළිදරව් කරන ලද කරුණු අතර, සැලකිය යුතු වෙනස්කම් නොවූ අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉහත වාර්තා කරන ලද කරුණු හා සැලකිය යුතු පරස්පරතාවන් හඳුනා නොගැනිණි.

  
එම්. ඒ. ඩී. මුහන්දිරම්  
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්  
2019 මැයි මස 13 වන දින  
කොළඹ

  
ඡයරාජ වන්දසේකර  
සභාපති

ආයතනික පාලනය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිචයන් හා අනුකූලතාවය

කේත අංකය	මූලධර්ම	අනුකූලතා වට්ටම
A	<b>අධ්‍යක්ෂවරු</b>	
A.1	<b>අධ්‍යක්ෂ මණ්ඩලය</b> 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධනවල සඳහන් කර ඇති ආකාරයට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති ඇතුළු විධායක නොවන අධ්‍යක්ෂවරු සන්දේනකුගෙන් සමන්විත වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරු පස්දෙනෙක් පත් කරනු ලබන අතර, නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂවරු දෙදෙනා; එක් අයෙක් මුදල් අමාත්‍යාංශ ලේකම් හෝ ඔහුගේ අනුගාමිකයෙක් සහ අනෙක් අධ්‍යක්ෂවරයා තැපැල්පති හෝ ඔහු විසින් නාමයෝජනා කරන ලද පුද්ගලයෙක් වේ. බැංකුවේ තීරණ ගැනීමේ ප්‍රධාන අධිකාරිය ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියා කරන අතර සභාපතිවරයා විසින් එහි ප්‍රධානත්වය දරයි.	අනුකූල වී ඇත.
A.1.1	<b>විධිමත් රැස්වීම්</b> ව්‍යවස්ථානුකූලව වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩලය විධිමත්ව රැස්වී තිබේ. වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 17 ක් පවත්වා තිබේ. අදාළ ප්‍රඥප්තීන්ට අනුකූල වෙමින් වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු විධිමත්ව රැස් විය. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල විධිමත්තාවය සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ රාමුව සහ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාවය පළ කරනු ලැබ තිබෙන අතර ඒවා ලේඛණ ගත කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් පිළිබඳ තොරතුරු පිටු අංක 152 සිට 153 දක්වා ඇත.	අනුකූල වී ඇත.
A.1.2	<b>අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ වගකීම්</b> අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ඇතුළත් කර තිබෙන අතර, බැංකුවේ උපායමාර්ගික දිශානතිය සකස් කිරීම, අවදානම් අභිරුචිය තීරණය කිරීම, මූල්‍ය වාර්තාකරණය, නීති හා රෙගුලාසි සමග අනුකූලතාවය, මනා ආයතනික පාලනය, ආයතනික උපයාමාර්ගය ආශ්‍රිත තීරණය ව්‍යවහාරික සංවර්ධනය සහ බැංකුව ආරක්ෂා කරගැනීම එමගින් තීරණය කෙරේ.	අනුකූල වී ඇත.
A.1.3	<b>අධ්‍යක්ෂ මණ්ඩලය මෙරට නීතිය හා අනුකූලව කටයුතු කරයි.</b> මෙහෙයුම් ආශ්‍රිතව බැංකුවට අදාළ වන නීති, ශ්‍රී ලංකා මහ බැංකු නියාමන සහ මාර්ගෝපදේශ සහ ජාත්‍යන්තර යහපරිචයන් සමග බැංකුව අනුකූලවී ඇති බව සහතික කිරීම සඳහා අනුමත කරන ලද පරිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ. මෙයට ස්වාධීන උපදෙස් ලබාගන්නා ලෙසට හා ඊට අදාළ පිරිවැය බැංකුව විසින් දරන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදිය හැකි වන ආකාරයේ පරිපාටි ඇතුළත් වේ.	අනුකූල වී ඇත.
A.1.4	<b>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවා ලබාගැනීම සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පත් කිරීම හෝ ඉවත් කිරීම.</b> අධ්‍යක්ෂ මණ්ඩල පරිපාටි අනුගමනය කෙරෙන බව සහ අදාළ වන නීති හා රෙගුලාසි සමග අනුකූල වන බව සහතික කිරීමේ වගකීම පැවරෙන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ උපදෙස් සහ සේවා ලබාගැනීමට සියළුම අධ්‍යක්ෂවරුන්ට හැකියාව ඇත.  අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් යනු ප්‍රධාන කළමනාකරණ පිරිසට ඇතුළත් තනතුරක් වන හෙයින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පත්කිරීම හෝ ඉවත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ උපදෙස් මත සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම සම්බන්ධවන කරුණකි.  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 30 වන වගන්තිය ප්‍රකාරව බැංකුව විසින් දරනු ලබන යම් අලාභයක් හෝ හානියක් යම් අධ්‍යක්ෂවරයෙකුගේ විෂමාවාරයක් හෝ සිය වගකීම් සිතාමතා පැහැර හැරීමක් හේතුවෙන් සිදු නොවූයේ නම් කිසිදු අධ්‍යක්ෂවරයෙක් බැංකුව විසින් දරනු ලබන එවැනි යම් අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් වගකිව යුතු නැත.	අනුකූල වී ඇත.
A.1.5	<b>ස්වාධීන තීරණ</b> බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය බැඳියාවන්ගෙන් තොර අතර උපයාමාර්ග, කාර්ය සාධනය, සම්පත් බෙදාහැරීම, අවදානම් කළමනාකරණය, අනුකූලතාවය සහ හැසිරීම පිළිබඳ ප්‍රමිති ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් හැම විටම ස්වාධීන තීරණ වලට එළඹෙයි.	අනුකූල වී ඇත.
A.1.6	<b>අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සමාගමේ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි කාලය සහ ශ්‍රමය කැප කිරීම.</b> අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් හා අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් ප්‍රමාණවත් කාලයකට පෙර සංවිධානය කෙරෙන අතර අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමාලෝචනයට, අමතර තොරතුරු ඉල්ලා සිටීමට සහ රැස්වීමෙන් පසුව රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව පසු විපරමක යෙදීම සඳහා අධ්‍යක්ෂවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බව සහතික කිරීම සඳහා සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සතියකට පෙර ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයක් ඔස්සේ අදාළ පත්‍රිකා අධ්‍යක්ෂවරු අතර සංසරණය කෙරේ. විශේෂ අවස්ථාවන්හිදී රැස්වීමට ආසන්න දින වලදී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සංසරණය කිරීම සඳහා විධිවිධාන පවතී. ව්‍යාපාරික මෙහෙයුම්, අවදානම් හා පාලන සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් එමගින් සලසාදීමට අපේක්ෂිතය.	අනුකූල වී ඇත.

කේත අංකය	මූලධර්ම	අනුකූලතා වේටම
A.1.7	<p><b>යෝජනා සම්මත කරගැනීම සඳහා කැඳවීම්</b></p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව බැංකුවේ සුබසිද්ධිය පිණිස හේතු වන බව හැඟෙන අවස්ථාවකදී ඕනෑම අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් සිදු කරනු ලබන ලිඛිත ඉල්ලීම අනුව විශේෂ රැස්වීමක් කැඳවීමට සහාපතිවරයාට අවස්ථාව ඇත. එවැනි විශේෂ රැස්වීමක් පිළිබඳව රැස්වීමට දින සතරකට පෙර සියළුම අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතුය.</p>	අනුකූල වී ඇත.
A.1.8	<p><b>අධ්‍යක්ෂවරුන් සඳහා පුහුණුව</b></p> <p>පත්වීම ලැබීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රමාණවත් පුහුණුවක් හිමිවේ. විස්තර සඳහා පිටු අංක 156 බලන්න.</p>	
A.2	<p><b>සහාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් වගකීම් විභජනය</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ පැහැදිලිව නිර්වචනය කර ඇති පරිදි බලය හා අධිකාරිය සමතුලිත කරගැනීමේ අරමුණින් හා යහපරිචයන් ක්‍රියාවට නැංවීම සඳහා සහාපති හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරු එකිනෙකින් වෙන්කොට ඇත. බැංකුවේ සහාපති ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙක් වන අතර, ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් නොවේ.</p>	අනුකූල වී ඇත.
A.3	<p><b>සහාපතිගේ කාර්යභාරය</b></p> <p>යහපාලනය ආරක්ෂා කරගැනීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී කාර්යසාධනයට පහසුකම් සැපයීම අරමුණු කරගෙන සහාපති විසින් නායකත්ව කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ විවෘත සන්නිවේදනයක් පවත්වා ගැනීම සහ උපායමාර්ගික හා මෙහෙයුම් කටයුතු සඳහා දායකත්වය ලබාදීම සහාපතිවරයාගේ වගකීම වේ. රැස්වීම් න්‍යාය පත්‍රය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදේශකත්වයෙන් උපයාමාර්ග, කාර්යසාධනය, සම්පත් බෙදාහැරීම, අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවයට අදාළ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කෙරේ. න්‍යාය පත්‍රයේ අඩංගු කරුණු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු කාලෝචිත ආකාරයෙන් අධ්‍යක්ෂවරු වෙත ලබාදීම සිදු කෙරේ. සියළුම අධ්‍යක්ෂවරු සිය කාර්යයන් හා වගකීම් සහ අනු කමිටු ව්‍යුහය පිළිබඳව දැනුවත්ය. න්‍යාය පත්‍රයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ඵලදායී දායකත්වයක් සැපයීම සඳහා අධ්‍යක්ෂවරු දිරිමත් කෙරේ. අවධානයට ලක් කර ඇති කරුණු පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ මතය විමසා දැනගෙන රැස්වීම් වාර්තාවන්හි සඳහන් කෙරේ.</p>	අනුකූල වී ඇත.
A.4	<p><b>මූල්‍ය නිපුණත්වය</b></p> <p>ඇතැම් අධ්‍යක්ෂවරු මූල්‍ය/ගිණුම්කරණ පිළිබඳ වෘත්තීමය සුදුසුකම් දරන හෙයින් සහ/හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරී තනතුරු සහ/නැතහොත් අධ්‍යක්ෂ තනතුරු දරන පුද්ගලයන් වන හෙයින් මූල්‍ය සම්බන්ධ කරුණු වලදී මාර්ගෝපදේශකත්වය සැපයීම සඳහා අවශ්‍ය මූල්‍ය නිපුණත්වය හා දැනුම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.</p>	අනුකූල වී ඇත.
A.5	<p><b>අධ්‍යක්ෂ මණ්ඩලයේ තුලනය</b></p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව රාජ්‍ය බැංකු පිළිබඳ වගකීම දරන අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂවරුන්ගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ. සිය ස්වාධීනත්වය/ස්වාධීන නොවන බව පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව අත්සන් තබන ලද හා දාතම යොදා ඇති ප්‍රකාශයක් ඉදිරිපත් කරයි.</p>	අනුකූල වී ඇත.
A.6	<p><b>තොරතුරු සැපයීම</b></p> <p>සිය කාර්යභාරය හා වගකීම ඵලදායී අයුරින් ඉටු කිරීම සඳහා කළමනාකාරීත්වය විසින් සාමාන්‍යයෙන් දින සතකට පෙර අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වෙත අවශ්‍ය කාලීන තොරතුරු සපයනු ලබයි. සාකච්ඡා කළ කරුණු පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමාණවත් පරිදි දැනුවත් වී සිටින බවට සහාපතිවරයා සහතික වන අතර, අවශ්‍ය අවස්ථාවන්හිදී තොරතුරු සැපයීම සඳහා ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට රැස්වීමට සහභාගී වන ලෙස ඉල්ලා සිටී. කිසියම් අධ්‍යක්ෂවරයෙක් රැස්වීමකට සහභාගීවීමට අපොහොසත් වුවහොත් සාකච්ඡාවට ලක් කළ කරුණු පිළිබඳව ඊළඟ රැස්වීමට පෙර විධිමත්ව ලේඛණගත කරන රැස්වීම් ලද වාර්තා ඔස්සේ එම අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගැනේ. රැස්වීම් න්‍යාය පත්‍රය සහ අවශ්‍ය පත්‍රිකා සාමාන්‍යයෙන් රැස්වීමට දින සතකට පෙර සැපයෙන අතර, රැස්වීම් වාර්තාව රැස්වීම පවත්වා අවම වශයෙන් සති දෙකක් ඇතුළත සංසරණය කෙරේ.</p>	අනුකූල වී ඇත.
A.7	<p><b>අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම්</b></p> <p>රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සියළුම අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ රාජ්‍ය බැංකු වල ප්‍රධානත්වය දරන අමාත්‍යවරයා විසිනි. තොරතුරු සඳහා පිටු අංක 156 බලන්න.</p>	අනුකූල වී ඇත.
A.8	<p><b>නැවත පත්කිරීම</b></p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අභාවය, ඉල්ලා අස්වීම නිසා හෝ තනතුරෙන් පහ කිරීම හේතුවෙන් යම් අධ්‍යක්ෂවරයෙකුගේ ධුරය නියමිත දිනට පෙර පුරප්පාඩු වන්නේ නම් හැර සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයෙකුගේ ධුර කාලය වසර තුනකි. අධ්‍යක්ෂවරුන් පත්කිරීම සහ නැවත පත්කිරීම පිළිබඳ තොරතුරු සඳහා වන කොටසේ පිටුව 156 බලන්න.</p>	අනුකූල වී ඇත.

ආයතනික පාලනය

කේත අංකය	මූලධර්ම	අනුකූලතා මට්ටම
A.9	<p><b>අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය ඇගයීම</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වගකීම් සකුටුදායක ලෙස ඉටු කරන බව සහතික කරගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව සිය කාර්යසාධනය ආශ්‍රිතව ස්වයං ඇගයීමක් සිදු කරනු ලබයි. ඇගයීම් ක්‍රමවේදයේදී සෑම අධ්‍යක්ෂවරයෙකු විසින්ම අධ්‍යක්ෂ මණ්ඩල ඇගයීම් පත්‍රිකාවක් සම්පූර්ණ කළ යුතුය. රැස්කරගනු ලබන ප්‍රතිචාර අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර කමිටුවේ සමාලෝචනයෙන් පසුව ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කෙරේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුද එම ක්‍රියාපටිපාටිය අනුගමනය කරයි. වැඩි විස්තර සඳහා පිටු අංක 157 හි ආයතනික පාලනය වෙත යොමුවන්න.</p>	අනුකූල වී ඇත.
A.10	<p><b>අධ්‍යක්ෂවරුන් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම</b></p> <p>අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති තොරතුරු පහත දැක්වෙන පරිදි මෙම වාර්තාවේ සඳහන් කර ඇත.</p> <p>නම, සුදුසුකම්, ප්‍රවීණත්වය, ප්‍රමාණාත්මක ව්‍යාපාරික අභිලාෂ සහ පසුබිම තොරතුරු පිටු අංක 131 සිට 133 දක්වා ඇතුළත් කර ඇත..</p> <p>අධ්‍යක්ෂවරුන් විධායක හෝ විධායක නොවන අධ්‍යක්ෂවරුන්ද සහ/හෝ ස්වාධීන හෝ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන්ද යන්න පිටු අංක 152 සිට 153 දක්වා ඇතුළත් කර ඇත.</p> <p>සම්බන්ධිත පාර්ශව ආශ්‍රිත ගනුදෙනු පිටු අංක 340 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 47 (ඇ) සටහනෙහි ඇතුළත් කර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වල සාමාජිකත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් සඳහා සහභාගීත්වය පිටු අංක 152 හි සිට 154 දක්වා ඇතුළත් වේ.</p>	අනුකූල වී ඇත.
A.11	<p><b>සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ඇගයීම</b></p> <p>පිටු අංක 157 බලන්න.</p>	අනුකූල වී ඇත.
B	<p><b>අධ්‍යක්ෂවරුන්ගේ වේතන</b></p>	
B.1	<p><b>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන ප්‍රකාරව අධ්‍යක්ෂවරුන්ට ගෙවනු ලබන වේතන තීරණය කරනු ලබන්නේ විෂයය භාර අමාත්‍යවරයා විසිනි.</b></p> <p>ඔහුගේ/ඇයගේ වැටුප තීරණය කිරීම සඳහා කිසිදු අධ්‍යක්ෂවරයෙක් සම්බන්ධ වන්නේ නැත. වසර තුනකට වරක් සමාලෝචනයට ලක් කෙරෙන සාමූහික ගිවිසුම මත පදනම්ව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වේතන ප්‍රතිපත්තියක් බැංකුව තුළ ක්‍රියාත්මක වේ. කමිටු නිර්දේශ මත රාජ්‍ය බැංකු පිළිබඳ වගකීම දරන අමාත්‍යවරයාට නිර්දේශ ඉදිරිපත් කරනු ලබන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන වලට අනුකූලව එකී අමාත්‍යවරයා විසින් අනුමැතිය ලබාදෙනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරු කිදෙනෙකුගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව පිළිබඳ තොරතුරු සඳහා පිටු අංක 183හි සිට 184 දක්වා බලන්න.</p>	අනුකූල වී ඇත.
B.2	<p><b>වේතන වල සැකැස්ම හා මට්ටම</b></p> <p>රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව වේතන වල සැකැස්ම හා මට්ටම තීරණය කරනු ලබන්නේ විෂයයභාර අමාත්‍යවරයා විසිනි.</p>	අනුකූල වී ඇත.
B.3	<p><b>වේතන පිළිබඳ හෙළිදරව් කිරීම</b></p> <p>අධ්‍යක්ෂවරුන්ගේ වේතන වල සැකැස්ම හා මට්ටම පිටු අංක 156 හි දැක්වේ.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ සමස්ත වේතන පිළිබඳ තොරතුරු පිටු අංක 340 හි දැක්වෙන සටහන 47 (ඇ) හි දැක්වේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව පිළිබඳ තොරතුරු සහ එහි වාර්තාව සඳහා පිටු අංක 183 සිට 184 දක්වා බලන්න.</p>	අනුකූල වී ඇත.
C	<p><b>කොටස්ගිම්කරු සමග සබඳතා</b></p>	
C.1	<p><b>වාර්ෂික මහා සභා රැස්වීම් පුළුල් ලෙස භාවිතයට ගැනීම සහ සාමාන්‍ය රැස්වීම් පැවැත්වීම</b></p> <p>වාර්ෂික මහා සභා රැස්වීම් පුළුල් ලෙස භාවිතයට ගැනීම සහ සාමාන්‍ය රැස්වීම් පැවැත්වීම</p> <p>රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව විෂයයභාර අමාත්‍යවරයා සමග නිතිපතා රැස්වීම් පවත්වයි.</p>	අනුකූල වී ඇත.
C.2	<p><b>කොටස්ගිම්කරු සමග සන්නිවේදනය</b></p> <p>ශ්‍රී ලංකා රජය බැංකුවේ එකම කොටස්ගිම්කරු වේ. එබැවින්, බැංකුව සිය විෂයය පටයට අයත් වන මුදල් අමාත්‍යවරයා ඔස්සේ මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.</p>	අනුකූල වී ඇත.

කේත අංකය	මූලධර්ම	අනුකූලතා වේටම
C.3	<p><b>ප්‍රධාන හා ප්‍රමාණාත්මක ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම</b></p> <p>බැංකුවේ හෝ සමූහයේ ශුද්ධ වත්කම් පදනම කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි "ප්‍රධාන ගනුදෙනු" හෝ හෙළිදරව් කරන ලද ගනුදෙනු හැර වෙනත් ප්‍රමාණාත්මක සම්බන්ධිත පාර්ශව ආශ්‍රිත ගණුදෙනු කිසිවක් නොමැත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාව පිටු අංක 229 හි සිට 235 දක්වා වේ.</p> <p>මූල්‍ය ප්‍රකාශන ඇති 47 (අ) 340 හි ඇතුළත් කර ඇත..</p>	අනුකූල වී ඇත.
D	<p><b>වගවීම් හා විගණනය</b></p>	
D.1	<p><b>මූල්‍ය හා ව්‍යාපාරික වාර්තාකරණය (වාර්ෂික වාර්තාව)</b></p> <p>බැංකුවේ මූල්‍ය තත්වය, කාර්යසාධනය, ව්‍යාපාරික රාමුව, පාලන ව්‍යුහය, අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ අභියෝග, අවස්ථා හා අපේක්ෂා පිළිබඳ තුල්‍යාත්මක සහ වටහාගත හැකි සමාලෝචනයක් මෙම වාර්ෂික වාර්තාවෙන් ඉදිරිපත් කෙරේ. ප්‍රකාශයට පත් කිරීමට පෙර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනයට ලක් කෙරෙන මූල්‍ය ප්‍රකාශන ඇතුළත් වන මෙම වාර්ෂික වාර්තාව මෙන්ම අතුරු මූල්‍ය ප්‍රකාශනද සැබෑ හා සාධාරණ දැක්මක් ලබාදෙන බවටත් අදාළ නීති හා නියාමනයන්ට අනුකූලව සකස් කර ඇති බවටත් සහතිකවීම සඳහා බැංකුව විසින් සෑම පියවරක්ම ගන්නා ලදී. සංග්‍රහය මගින් දක්වා ඇති පහත හෙළිදරව් කිරීම් පහත ආකාරයට මෙම වාර්ෂික වාර්තාවේ දැක්වේ.</p> <ul style="list-style-type: none"> <li>→ කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණය සඳහා පිටු අංක 66 සිට 124 දක්වා බලන්න.</li> <li>→ අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සඳහා පිටු අංක 229 සිට 235 දක්වා බලන්න.</li> <li>→ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනය සඳහා පිටු අංක 236 සිට 237 දක්වා බලන්න.</li> <li>→ අභ්‍යන්තර පාලන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සඳහා පිටු අංක 238 සිට 239 දක්වා බලන්න.</li> <li>→ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මූල්‍ය හා සැලසුම්) වගකීම පිළිබඳ ප්‍රකාශය සඳහා පිටු අංක 243 සිට 244 දක්වා බලන්න.</li> <li>→ සම්බන්ධිත පාර්ශවවල ගනුදෙනු සඳහා පිටු අංක 339 සිට 341 දක්වා බලන්න.</li> </ul> <p>සමාලෝචනයට ලක් කෙරෙන වර්ෂය තුළදී බැංකුවේ ශුද්ධ වත්කම් වටිනාකම ඉහළ ගිය අතර එය පිටු අංක 341 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්ට අදාළ 48 සටහනෙහි හෙළිදරව් කර ඇත.</p>	අනුකූල වී ඇත.
D.2	<p><b>අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන</b></p> <p>බැංකුවේ උපායමාර්ග ලඟා කරගැනීම, සුදුසු අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් සහ කොටස්ගිම්කරුගේ ආයෝජන සහ බැංකුවේ වත්කම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මනා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා එහි අවදානම් අභිරුචිය තීරණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. අවදානම් කළමනාකරණයට අදාළ සිය කාර්යයන් ඉටු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වන අතර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ සහ අභ්‍යන්තර පාලන වල ඵලදායීතාවයට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල කාර්යභාරය ඉටු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහයවේ. අදාළ අනු කමිටු වල වගකීම් පිළිබඳ සාරාංශයක් එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුව පිළිබඳ වාර්තාවේ දැක්වේ. මෙම අනු කමිටු ස්ථාපිත කර තිබෙන්නේ 2007 අංක 12 දරන ආයතනික පාලනය පිළිබඳ බැංකු පනත, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිව සංග්‍රහය සහ බැංකුවේ ප්‍රතිපත්ති වලට අනුකූලවය. බැංකුවේ අවදානම් කළමනාකරණ අංශය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට අවශ්‍ය සහය ලබාදෙන අතර බැංකුව අවදානම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පිටු අංක 196 හි සිට 226 දක්වා සඳහන් වේ.</p>	අනුකූල වී ඇත.
D.3	<p><b>විගණන කමිටුව</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සාමාජිකයෙකි. සංග්‍රහය අනුව සකස් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ යොමු කිරීමේ අනුදේශ ප්‍රකාරව එහි විෂයය පරාසය සාරාංශයක් මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 179 සිට 182 දක්වා ඇතුළත් වේ. සංග්‍රහය මත පදනම්ව යොමු කිරීමේ අනුදේශ සකස් කෙරේ. අභ්‍යන්තර පාලන පිළිබඳ සමාලෝචනය අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරනු ලබන අතර එහි ප්‍රතිඵල නිතිපතා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කරනු ලබයි. අභ්‍යන්තර පාලන වල ඵලදායීතාවය පිළිබඳ බාහිර සහතික කිරීම බාහිර විගණකවරයා වන විගණකාධිපතිවරයා වෙතින් ලබාගැනේ. එම සහතික කිරීම මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 240 ඇතුළත් වේ.</p>	අනුකූල වී ඇත.
D.4	<p><b>සම්බන්ධිත පාර්ශව ආශ්‍රිත ගනුදෙනු පිළිබඳ සමාලෝචන කමිටුව</b></p> <p>බැංකුව විසින් 2019 මාර්තු මාසයේදී අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන කළමනාකරණ පිරිසට අදාළ සම්බන්ධිත පාර්ශවයන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධිත පාර්ශවයන්ගේ ගනුදෙනු සමාලෝචන කමිටුව ස්ථාපිත කරන ලදී.</p>	

ආයතනික පාලනය

කේත අංකය	මූලධර්ම	අනුකූලතා මට්ටම
D.5	<p><b>ව්‍යාපාර වර්ෂාව සහ අවාර ධර්ම සංග්‍රහය</b></p> <p>ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් ඇතුළු සියළුම සේවකයන්ට අදාළ වන පරිදි අභ්‍යන්තරීකව සකස් කරන ලදු ආධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපාර වර්ෂාව සහ ආවාර ධර්ම පද්ධතියක් බැංකුව සතුය. බැංකුවේ සියළුම නිලධාරීන් වාර්ෂිකව වත්කම් හා බැරකම් ප්‍රකාශයක් මානව සම්පත් සංවර්ධන අංශය වෙත ඉදිරිපත් කළ යුතුය. සියළුම අධ්‍යක්ෂවරු සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශය අදාළ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරති.</p> <p>කිසියම් උල්ලංඝනය කිරීමක් වෙතොත් ඒවා හඳුනාගැනීම හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ ප්‍රතිපත්ති හා ක්‍රමවේද බැංකුව විසින් ස්ථාපනය කරනු ලැබ තිබේ.</p> <p>ප්‍රසම්පාදන ක්‍රමවේද විනිවිදභාවයෙන් යුක්ත බව සහතික කරගැනීම සඳහා බැංකුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් ක්‍රියාවට නංවයි.</p>	අනුකූල වී ඇත.
D.6	<p><b>ආයතනික පාලන හෙළිදරව් කිරීම්</b></p> <p>ස්ථාපිත යහපත් ආයතනික පාලන ප්‍රතිපත්ති හා පරිචයන් සමග බැංකුව කෙතරම් දුරකට අනුකූල වී තිබේද යන්න අධ්‍යක්ෂවරු විසින් හෙළිදරව් කරනු ලැබිය යුතුය. යහපත් ආයතනික පාලන ප්‍රතිපත්ති හා පරිචයන් කෙරෙහි බැංකුවේ අනුකූලතාවය පහත දැක්වෙන වාර්තා වල සඳහන් වේ.</p> <p>පිටු අංක 148 සිට 173 දක්වා ඇති ආයතනික පාලන වාර්තාව.</p> <p>පිටු අංක 174 සිට 178 දක්වා ඇති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික යහපරිචයන් පිළිබඳ සංග්‍රහය කෙරෙහි අනුකූලතාව.</p>	අනුකූල වී ඇත.
E & F	<p><b>කොටස් හිමිකරු සහ අනෙකුත් ආයෝජකයන්</b></p> <p>පාර්ලිමේන්තු පනතකින්, එනම්, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත යටතේ බැංකුව සංස්ථාපනය කරන ලද අතර ශ්‍රී ලංකා රජය එහි එකම කොටස්හිමිකරු වේ. අවශ්‍ය අවස්ථාවන්හිදී විෂයයභාර අමාත්‍යවරයා ඔස්සේ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම්ව බැංකුව ශ්‍රී ලංකා රජය සමග නිරන්තර හා ව්‍යුහාත්මක සාකච්ඡා පවත්වයි.</p>	අනුකූල වී ඇත.
G.	<p><b>අන්තර්ජාලය හා සයිබර් ආරක්ෂාව</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියක් බැංකුව සතුය. බැංකුව විසින් ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරියෙක් පත් කරනු ලැබ තිබෙන අතර ඔහු සයිබර් ආරක්ෂණ අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවිය යුතු වෙනත් ක්‍රමවේදයක් වෙතොත් ඒ පිළිබඳව ස්වාධීනව නිරීක්ෂණය කර අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරයි. එසේම, බැංකුවට අදාළ සයිබර් අවදානම් කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපයාමාර්ග කමිටුව විසින් ඇගයීමට ලක් කරනු ලැබීමෙන් පසු ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කෙරේ. බැංකුව විසින් සෑම වසරකදීම අන්තර්ජාලය හා සයිබර් ආරක්ෂාව පිළිබඳ බාහිර හා අභ්‍යන්තර අවදානම් ඇගයීම් සතරක් පවත්වනු ලැබේ.</p>	අනුකූල වී ඇත.
H. H.1	<p><b>පරිසරය, සමාජය හා පාලනය</b></p> <p><b>ESG වාර්තාකරණය</b></p> <p>අවස්ථාවන් ග්‍රහණය කරගනිමින් සහ අවදානම් කළමනාකරණය කරන අතර වටිනාකම් නිර්මාණය කරගැනීම සඳහා වන සාකච්ඡා ප්‍රවේශයක් තිරසාර ව්‍යාපාරික ප්‍රවේශය තුළ අන්තර්ගත වේ. බැංකුව එහි ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ කරගන්නා තිරසාර ප්‍රවේශයේදී සිය කෙටි, මධ්‍යම හා දිගු කාලීන උපයාමාර්ග ඔස්සේ නිර්මාණය කරන ලද ආර්ථික, සමාජයීය හා පාරිසරික වටිනාකම් පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. තිරසාර වාර්තාකරණයේදී බැංකුව, පිළිගැනීම, තක්සේරු කිරීම සහ හෙළිදරව් කිරීම සිදු කළ යුතු අතර අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වකරුවන්හට වගවිය යුතු වේ. සංග්‍රහය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු තොරතුරු වාර්ෂික වාර්තාවේ පහත සඳහන් කොටස් වල දැක්වේ.</p> <ul style="list-style-type: none"> <li>→ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය - පිටු අංක 66 සිට 124 දක්වා බලන්න.</li> <li>→ ආයතනික පාලනය - පිටු අංක 148 සිට 178 දක්වා බලන්න.</li> <li>→ පාර්ශ්වකරුවන් පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.</li> <li>→ ප්‍රමාණාත්මක කරුණු - පිටු අංක 60 සිට 64 දක්වා බලන්න.</li> <li>→ මෙම වාර්ෂික වාර්තාව IIRC රාමුව හා GRI මාර්ගෝපදේශ වලට අනුකූල වේ.</li> </ul>	අනුකූල වී ඇත.

# අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වාර්තාව



## → කමිටුවේ සංයුතිය

2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව පහත නම් සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත විය.

ඩී එල් පී ආර් අබේරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2015 නොවැම්බර් 30 සිට 2018 ජූලි 11 දක්වා)

ඒ කේ සෙනවිරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2015 ජූනි 4 සිට 2018 අගෝස්තු 6 දක්වා - 2018 දෙසැම්බර් 31 දක්වා)

අනිල් රාජකරුණා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2015 නොවැම්බර් 30 සිට - 2018 දෙසැම්බර් 31 දක්වා)

ෂෙහාරා ජයවර්ධන මිය - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2018 අගෝස්තු 7 සිට 2018 නොවැම්බර් 12 දක්වා)

ආචාර්ය ඩී ෂන්මුගසුන්දරම් මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2018 අගෝස්තු 7 සිට)

කමිටුවේ වත්මන් සංයුතිය සහ වර්තමාන සාමාජිකයන් පිළිබඳ විස්තර පිටු අංක 154 හා 131 සිට 133 දක්වා ඇතුළත් වේ.

සංශෝධනය කරන ලද පරිදි 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් සත් දෙනෙකුගෙන් සමන්විත වන අතර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුකම්, නිපුණතා සහ අත්දැකීම් වලින් ඔවුහු පරිපූර්ණය.

## → ආරාධනය මත නීතිපතා රැස්වීම්වලට සහභාගී වන නිලධාරීන්

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන)  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම්)

## → කමිටුවේ ලේකම්

2013 ජූලි 11 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරයි.

## → රැස්වීම්

නම	සහභාගීවීමට සුදුසුකම්ලත් රැස්වීම් ගණන	සහභාගීවූ රැස්වීම් ගණන
ඩී එල් පී ආර් අබේරත්න මහතා	04	04
ඒ කේ සෙනවිරත්න මහතා	04	04
අනිල් රාජකරුණා මහතා	07	07
ෂෙහාරා ජයවර්ධන මිය	03	03
ආචාර්ය ඩී ෂන්මුගසුන්දරම් මහතා	03	03

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ මූල්‍ය වර්ෂය තුළ කමිටුව රැස්වීම් හතක් පවත්වන ලද අතර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය ප්‍රකාරව කමිටු රැස්වීම් ගණපූර්ණය තුනෙන් දෙකකි.

නිරීක්ෂකයෙකු ලෙස විගණකාධිපතිවරයා නියෝජනය කරමින් විගණන දෙපාර්තමේන්තුවේ විගණන විගණන අධිකාරී විගණන කමිටු රැස්වීම් පහකට සහභාගී වී තිබේ. අවශ්‍යතාවය පරිදි බැංකුවේ සාමාන්‍යාධිකාරී/විධායක නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ආරාධනාව මත කමිටු රැස්වීම් වලට සහභාගී වූහ.

## → අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ නීතිපතා අළුත් කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රඥප්තිය කමිටුවේ විෂයය පරාස පැහැදිලිව දක්වයි. බැංකු ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් 2018 වර්ෂයේදී කමිටුවේ ප්‍රඥප්තිය සමාලෝචනය කෙරිණ.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ බැංකු නියාමනයේ 3 (6) (ii) වගන්තිය හා එහි පසුකාලීන සංශෝධන, යහපාලනය සඳහා වන පොදු ව්‍යවසාය මාර්ගෝපදේශ වල විධිවිධාන සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිව සංග්‍රහයට අනුකූලවය.

කමිටුවට එහි වගකීම් ඉටු කිරීමෙහිලා මෙන්ම පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අධීක්ෂණ වගකීම් ඉටු කිරීමෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කමිටුව බලගන්වනු ලැබ තිබේ.

- (අ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශන වල පරිපූර්ණත්වය
- (ආ) බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයෙහි එළඳායීතාවය
- (ඇ) බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යයෙහි කාර්යසාධනය
- (ඈ) බැංකුවේ බාහිර විගණන කාර්යයෙහි කාර්යසාධනය

කමිටුවේ කාර්යයන් සහ වගකීම් මෙන්ම අධිකාරී බලතලද කමිටු ප්‍රඥප්තියේ දැක්වේ. කමිටුවේ කටයුතු සහ වගකීම් ඉටු කිරීමේදී ප්‍රඥප්තිය කෙරෙහි වන අනුකූලතාවය මැන බැලීම සඳහා කමිටුවට සහයවීම පිණිස ප්‍රඥප්ති පිරික්සුම් ලැයිස්තුව උපයෝගී කරගන්නා ලදී.

### අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වාර්තාව

#### වාර්තාකරණය

සිය ක්‍රියාකාරකම් පිළිබඳව රැස්වීම් සටහන් සමගින් කමිටුව සෘජුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය සහ අධ්‍යක්ෂ මණ්ඩලය අතර විවෘත සන්නිවේදන මාර්ගයක් සහතික කරයි. කමිටුවේ යොමු කිරීමේ විෂය පථය හා සීමාවන් සියළු ප්‍රමාණාත්මක ක්ෂේත්‍ර තුළ අනුකූල වන බව කමිටුව විශ්වාස කරයි.

#### 2018 වර්ෂයේ ක්‍රියාකාරකම්

##### මූල්‍ය වාර්තාකරණය →

හෙළිදරව් කිරීම සඳහා පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශන සහ කාර්තුමය වාර්තා වල අඛණ්ඩතාවය සහ අන්තර්ගත සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ නිරීක්ෂණය කිරීම සඳහා කමිටුව විසින් බැංකුවේ මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධියට පත්කිරීමට පෙර සමාලෝචනයට ලක් කරන ලදී. මූල්‍ය ප්‍රකාශන ඔස්සේ බැංකුවේ මූල්‍ය තත්ත්වය හා කාර්යාසාධනය පිළිබඳව සැබෑ සහ සාධාරණ අදහසක් ජනිත කරන බවට සාක්ෂි සැපයීම සඳහා කමිටුව ප්‍රධාන තීරණ ක්ෂේත්‍ර, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා පරිචයන්, විගණනය ඔස්සේ පැන නගින සැලකිය යුතු ගැලපීම්, අඛණ්ඩ ව්‍යාපාර උපකල්පනය සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිති සහ වෙනත් තේනතික අවශ්‍යතා සමග අනුකූලවීම කෙරෙහි කමිටුව අවධානය යොමු කළ යුතුය.

අභ්‍යන්තර විගණන අංශය විසින් නිරීක්ෂණ සමගින් ඉදිරිපත් කරන ලද “ මූල්‍ය ප්‍රකාශ සමාලෝචනය පිළිබඳ වාර්තාව” 2017 වර්ෂය සඳහා කමිටුව විසින් සමාලෝචනය කරන ලද අතර කාර්තුමය පදනමක් මත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශ කෙටුම්පතද සමාලෝචනය කරන ලදී.

#### ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 9 ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය →

කමිටුව විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 9 හි බලපෑම තක්සේරු කිරීම සහ ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කරන ලදී. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 9 ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇතිවන දින 1 බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකුව ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 9 යටතේ සංසදනාත්මක අගයන් සඳහා නැවත ප්‍රකාශයට පත් කරන ලද සිය මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කරන ලදී. බැංකුව විසින් 2017 දෙසැම්බර් 31 දිනට සිය මූල්‍ය ප්‍රකාශ නැවත ප්‍රකාශයට පත් කරන ලදී.

#### බාසල් III ක්‍රියාත්මක කිරීම →

2016 අංක 1 දරන ප්‍රාග්ධන හා ද්‍රවශීලතා අවශ්‍යතා පිළිබඳ බැංකු පනත් නියාමනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ අනුකූලතාවය වසර තුළදී කමිටුව විසින් සමාලෝචනය කරන ලදී. 2018 දෙසැම්බර් වන විට බැංකුව එම නියාමන අවශ්‍යතා සමග පූර්ණ වශයෙන් අනුකූල වී ඇත.

#### අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අගයුම් ක්‍රියාවලිය →

2016 අංක 1 දරන බැංකු පනත් නියාමනයෙහි 10 වන වගන්තිය ප්‍රකාරව බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අගයුම් ක්‍රියාවලියට අදාළ අඛණ්ඩතාවය, නිවැරදිභාවය සහ සාධාරණත්වය පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සිදු කළ යුතුය. අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අගයුම් ක්‍රියාවලියේ නියාමන අවශ්‍යතා ඉටු කිරීම සඳහා බැංකුව විසින් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයේ එළඳායකත්වය සමාලෝචනය කරන ලදී.

#### අවදානම් හා පාලන ක්‍රියාමාර්ග හඳුනාගැනීම

ව්‍යාපාර මෙහෙයුම් හා මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අවදානම් හා ඒවායේ බලපෑම හඳුනාගෙන තක්සේරු කිරීමට බැංකුව හා එහි පරිපාලනය බැඳී සිටිති. බැංකුව අවදානම මත පදනම්ව විගණන ප්‍රවේශයක් අනුගමනය කරන අතර 2007 අංක 1 දරන බැංකු පනත් නියාමනයේ 3 (8) (ii) (ආ) වගන්තියට සහ ශ්‍රී ලංකා ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් කර ඇති මූල්‍ය වාර්තාකරණයට අදාළ බැංකුවේ අභ්‍යන්තර පාලනවල එළඳායීතාවය කමිටුව විසින් තක්සේරු කරන ලදී.

පාලන පරිසරය සහ කැපී පෙනෙන අවදානම් ක්ෂේත්‍ර වල පාලනයේ ප්‍රමාණාත්මකභාවය ඇතුළු බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රමවේදය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනයට ලක් කරන ලදී. තව දුරටත් පැවතිය හැකි ගිණුම්කරණ හා මූල්‍ය වාර්තාකරණ දෝෂ, වත්කම් අවහවිතය, නීති උල්ලංඝනය කිරීම් සහ ආයතනික ආචාරධර්ම සංග්‍රහයට අනුකූල නොවීම අනාවරණය කරගැනීම සඳහා වන බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනය කෙරිණ.

අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සහ අභ්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව පිටු අංක 238 සිට 240 දක්වා වේ. මේ සම්බන්ධයෙන් කමිටුවේ මතය වන්නේ සාධාරණ සහතිකයක් ලබාදීමට සහ බැංකුව ඉහත කී අවශ්‍යතාවලට අනුකූල බවට සහතිකයක් ලබාදීමට අවශ්‍ය පටිපාටි සහ පරීක්ෂණ ක්‍රමවේද බැංකුව සතු වන බවයි.

#### අභ්‍යන්තර විගණන සහ පරීක්ෂා කිරීම්

අභ්‍යන්තර විගණන කටයුතු එය විගණනය කරන අනෙකුත් කටයුතු වලින් ස්වාධීන බවට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සහතික වේ. එසේම, කමිටුව විසින් අභ්‍යන්තර විගණන අංශයේ විෂයය පථය, ක්‍රියාකාරකම් හා සම්පත් වල ප්‍රමාණාත්මකභාවය සමාලෝචනය කරන ලද අතර අදාළ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය බලතල අංශය සතු බවටද කමිටුව සැහිමකට පත්වේ.

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් වාර්ෂික විගණන සැලැස්මට අනුකූලව ශාඛා, අංශ සහ අනෙකුත් ඒකක විගණනය කරන ලදී. විගණනය කළ යුතු වාර ගණන තක්සේරු කරන ලද අවදානම් මට්ටම මත තීරණය කෙරිණ. විගණන සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ අනුමැතිය ලැබී ඇත. 2018 සඳහා අනුමත විගණන සැලැස්ම 2018 වර්ෂය අවසන් වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලදී.

### අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වාර්තාව

ප්‍රතිපත්ති හා ක්‍රමවේද සමග අනුකූලත්වය සහ අභ්‍යන්තර පද්ධති වල ඵලදායකත්වය සහතික කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශය විගණන පරීක්ෂා සිදු කරන අතර කිසියම් අනුකූල නොවන අවස්ථාවක් වෙතොත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරයි. මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු පිළිබඳ ස්වාධීන සහ විෂයය මූලික වාර්තාවක් සැපයීම සඳහා එම විගණන පවත්වන ලදී.

අභ්‍යන්තර විගණන අංශය විසින් පවත්වන ලද විධිමත් විගණන පරීක්ෂා සහ තොරතුරු පද්ධති ආශ්‍රිත විගණන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනයට ලක් කෙරිණ. එසේම, 2017 නොවැම්බර් සිට 2018 නොවැම්බර් දක්වා කාලය අතරතුර පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තා සහ බැංකුවෙන් වංචනික ලෙස මුදල් ආපසු ගැනීමේ සිදුවීම් පිළිබඳ වාර්තාව කමිටුව විසින් සමාලෝචනය කරන ලද අතර විගණන හා සුපරීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ සේවක මණ්ඩල සාමාජිකයන්ගේ වසර සඳහා වන කාර්යසාධනය සමාලෝචනයට ලක් කර ඇත.

බැංකුවේ අභ්‍යන්තර විගණන අත්පොත අභ්‍යන්තර විගණන කාර්යයේ ක්‍රියාකාරීත්වය සාරාංශ කොට දක්වන අතර සාමාන්‍යයෙන් අභ්‍යන්තර විගණන පාලනය කෙරෙන ප්‍රතිපත්ති, ප්‍රමිති සහ පටිපාටි ඉන් නිරූපණය වේ.

අභ්‍යන්තර විගණන අංශයට සිය වගකීම් ඵලදායී හා ස්වාධීන ලෙස ඉටු කිරීමට සහයවීම සඳහා අභ්‍යන්තර විගණන ප්‍රඥප්තිය භාවිත කෙරේ. අභ්‍යන්තර විගණන අංශයේ විෂයය පථය, ක්‍රියාකාරකම්, වගකීම්, බලාධිකාරය, වාර්තාකරණ ක්‍රමවේද, ස්වාධීනත්වය සහ විෂයය මූලික භාවය ඇතුළත් වේ.

### ➔ බාහිර විගණනය

ව්‍යවස්ථාව අනුව බැංකුවේ බාහිර විගණකවරයා වන්නේ විගණකාධිපතිවරයාය. විධියක කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් තොරව බාහිර විගණන නිලධාරියා සමග අවම වශයෙන් දෙවරක් රැස්වීම් පවත්වා තිබේ. වැදගත් ඕනෑම කරුණක් පිළිබඳව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ස්වාධීනව කමිටුව හමුවීමේ අවස්ථාවද ඔවුන්ට සලසා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලදී විගණන ක්‍රමවේදයේ සාධනීයභාවය පිළිබඳව රාජ්‍ය විගණන පාලක සමග සාකච්ඡා කෙරේ. විගණන අරමුණ වෙනුවෙන් අවශ්‍ය සියළුම තොරතුරු හා ලිපි ලේඛණ සපයන බවට කමිටුව සහතික වේ.

කමිටුව වසර තුළදී,

- ➔ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය වාර්තා පිළිබඳ විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව, කළමනාකරණ ලිපිය සහ ඊට බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය සමාලෝචනය කරන ලද අතර අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව පසු විපරමක යෙදෙන ලදී.
- ➔ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වැදගත් වාර්තා සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කළ අතර අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය පියවර ගැනීම සඳහා මූල පුරන ලදී.

### ➔ අභ්‍යන්තර පාලන නිරීක්ෂණය

- ➔ විගණන වලදී හඳුනාගන්නා ලද ගැටළු නිවැරදි කිරීමේ පසු විපරම් ක්‍රමවේදය ශක්තිමත් කරන ලදී.
- ➔ විනයානුකූල කරුණු සහ පරීක්ෂණ පිළිබඳ කලින් කලට සිදු කෙරෙන සමාලෝචන
- ➔ වංචා/අක්‍රමිකතා ආශ්‍රිත පොදු සිදුවීම්, ඒවා නැවත ඇති නොවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම පිණිස සමාලෝචනය කිරීම.
- ➔ පරීක්ෂණ/විනය විමර්ශන කඩිනම් කිරීම සඳහා උපදෙස්

### ➔ අවාරධර්ම සහ පාලනය

බැංකුව තුළ ක්‍රියාත්මක මනා ආයතනික පාලන පරිචයන් කමිටුව විසින් අඛණ්ඩව සමාලෝචනය කරන ලද අතර එහි පැවැත්ම පිළිබඳව අවධාරණය කරන ලදී.

මීට අදාළව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා අවදානම් කළමනාකරණ සහ පෙර දැනුම්දීමේ ප්‍රතිපත්තිය බැංකුවේ අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමෙහිලා වැදගත් සාධක වේ. එය බැංකුවේ පාරදායකභාවය ඉහළ නැංවීම සහ එහි ක්‍රියාකාරකම් සහ කීර්ති නාමයට හානි සිදු කළ හැකි භාවිතයන් මර්දනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මෙන්ම වංචා, දූෂණ සහ වෙනත් ගැටළුකාරී අවස්ථා කල් තබා හඳුනාගැනීම එහි අරමුණ වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් කාර්තුමය පදනම මත සියළුම වංචා සිදුවීම් සමාලෝචනය කරන ලදී. කාර්තුමය සමාලෝචනයේදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සංඛ්‍යාලේඛණ තොරතුරු මෙන්ම එක් එක් වංචාව පිළිබඳ විස්තර, ඉන් අනතුරුව ගන්නා ලද පියවර සියුම් ලෙස පරීක්ෂාවට ලක් කරන ලද අතර අවශ්‍ය අවස්ථාවන්හිදී වංචාවේ දණ්ඩණය සහ නිවාරණ අංශ වලට අදාළව නියෝග නිකුත් කරන ලදී. ඕනෑම අවස්ථාවක ඕනෑම මූලික පරීක්ෂණයක් හා හෙළිදරව් කිරීමක් හා සම්බන්ධ තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සතු වේ.

### ➔ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

බැංකුවට අදාළ නව සහ සංශෝධිත ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති/ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අනුගමනය කිරීම පිළිබඳ තීරණ කමිටුව විසින් සමාලෝචනය හා සංශෝධනය කරන ලද අතර ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

### ➔ අනුකූලතාවය

නීති හා රෙගුලාසි සමග අනුකූලතාවය නිරීක්ෂණය කිරීම සඳහා වන ක්‍රමවේදයේ ඵලදායීතාවය සහ කළමනාකාරීත්ව විමර්ශන වල ප්‍රතිඵල සහ අනුකූල නොවන අවස්ථාවන්හි පසු විපරම් (විනයානුකූල පියවර ඇතුළු) පිළිබඳව කමිටුව විසින් සමාලෝචනය කරන ලදී.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වාර්තාව

➔ 2019 සහ ඉන් ඔබ්බට අවධානය

- සංකීර්ණ බාහිර හා අභ්‍යන්තර පරිසරයට ප්‍රතිචාර දැක්වීම සඳහා සහ සාධනීය ලෙස ක්‍රියාත්මකවීම සඳහා බැංකුව විසින් භාවිත කරන මූල්‍ය පද්ධති, ක්‍රියාවලි සහ අභ්‍යන්තර පාලන කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරන ලදී.
- බැංකුව කෙරෙහි වන බලපෑම ඇගයීම ඔස්සේ විගණකාධිපතිවරයාගේ ස්වාධීන සමාලෝචන මත පදනම්ව අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදු කිරීම හා නිරීක්ෂණය සිදු කරන ලදී.

➔ කමිටුවේ ඇගයීම

කමිටුව 2018 වසර සඳහා වන ස්වයං-තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර එහි කාර්යසාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.



ඒ කේ සෙනෙවිරත්න  
 සභාපති  
 අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව  
 2019 මාර්තු 14 දින  
 කොළඹ

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව		
උපායමාර්ගික අරමුණු	පාර්ශවකරුවන්	ප්‍රමාණාත්මක අවදානම්
ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය කිරීම	කොටස්ගිණිකරු	ණය අවදානම
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම	නියාමකයින් සහ රාජ්‍ය ආයතන	වෙළඳපොළ අවදානම
අවදානම් සංස්කෘතිය ශක්තිමත් කිරීම	ගණුදෙනුකරුවන්	මෙහෙයුම් අවදානම
		ද්‍රවශීලතා අවදානම
		අනුකූලතා අවදානම
		උපායමාර්ගික අවදානම
		කීර්තිනාමය පිළිබඳ අවදානම
		සයිබර් අවදානම
වැඩි විස්තර සඳහා පිටු අංක 40 සිට 50 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 140 දක්වා බලන්න.

# අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවේ වාර්තාව



## → කමිටුවේ සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව 2018 දෙසැම්බර් 31 දිනට විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය. 2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ සාමාජිකත්වය පහත පරිදි වේ.

ආර් එම් පී රත්නායක මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2018 නොවැම්බර් 26 සිට 2019 පෙබරවාරි 19 දක්වා)

අස්වින් ද සිල්වා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2015 මාර්තු 12 සිට 2018 නොවැම්බර් 12 දක්වා)

ඩී එල් පී ආර් අබේරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2015 මාර්තු 12 සිට 2018 ජූලි 11 දක්වා)

අපින් පතිරණ මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2015 නොවැම්බර් 30 සිට 2018 ජූලි 19 දක්වා)

ආචාර්ය ඩී ෂන්මුගසුන්දරම් මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2018 අගෝස්තු 7 සිට)

යූ ජී ආර් ආරියරත්න මහතා - විධායක නොවන/ස්වාධීන - සාමාජික (2018 අගෝස්තු 31 සිට)

කමිටුවේ වත්මන් සංයුතිය සහ වර්තමාන සාමාජිකයන්ගේ විස්තර පිළිවෙලින් 154 සහ 131 සිට 133 දක්වා පිටුවල ඇතුළත් වේ.

## → ආරාධනය මත නීතිපතා රැස්වීම් වලට සහභාගී වන නිලධාරීන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් කමිටුවට අවශ්‍ය තොරතුරු සපයන අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා සම්බන්ධ කරුණු සාකච්ඡා කෙරෙන අවස්ථාවන්හිදී හැර අනෙකුත් සියළුම රැස්වීම් වලට සහභාගී වේ.

අවශ්‍යතාවය සහ ආරාධනය මත සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන) සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය රැස්වීම් වලට සහභාගී වෙයි.

## → කමිටුවේ ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සංවර්ධන හා පාරිශ්‍රමික කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරයි.

## → රැස්වීම්

කමිටු තෙමොසිට පැවැත්වෙන නමුත් අවශ්‍යතාවය අනුව රැස්වීම් කැඳවනු ලැබේ. 2018 වසර තුළ රැස්වීම් 11ක් පවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවේ ප්‍රඥප්තියට අනුව කමිටුවේ අවම සභ්‍යපූර්ණය 2/3 කි.

වසර තුළ කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වය පහත පරිදිය.

නම	සහභාගීවීමට සුදුසුකම්ලත් රැස්වීම් ගණන	සහභාගීවූ රැස්වීම් ගණන
අස්වින් ද සිල්වා මහතා	10	10
ආර් එම් පී රත්නායක මහතා	01	01
ඩී එල් පී ආර් අබේරත්න මහතා	05	04
අපින් පතිරණ මහතා	06	04
යූ ජී ආර් ආරියරත්න මහතා	05	03
ආචාර්ය ඩී ෂන්මුගසුන්දරම් මහතා	05	04

## → අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු ප්‍රඥප්තිය

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සංස්ථාපනය කරන ලද්දේ 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 76 J (1) වගන්තිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනයේ 3 (6) (i) හා (iii) වගන්තිය යටතේ වන විධිවිධාන වලට අනුකූලවය. කමිටුව සෘජුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන අතර කමිටු රැස්වීම් පටිපාටි නීතිපතා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කර ඇත.

ප්‍රඥප්තිය අනුව කමිටුවේ කාර්යභාරය සහ වගකීම් පහත කරුණු වලින් සමන්විත වේ.

සාමූහික ගිවිසුම මත තීරණය කරනු ලබන වේතන හැර බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට අදාළ වේතන ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා සහ අනෙකුත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම කමිටුවේ වගකීම වේ.

කමිටුව විසින් බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත ඉලක්ක සහ අරමුණු ලබාදෙන අතර එසේ ලබාදුන් ඉලක්ක හා අරමුණ වලට සාපේක්ෂව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන

### අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවේ වාර්තාව

විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ කාර්යසාධනය කලින් කලට ඇගයීමට ලක් කරන ලද අතර වේතන, දීමනා සහ කාර්යසාධනය මත පදනම්ව අනෙකුත් දීමනා ප්‍රතිශෝධනය කිරීමේ පදනම තීරණය කරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ කාර්ය මණ්ඩලයට අදාළ වගන්ති හා කොන්දේසි වලට අමතරව කමිටුව විසින් සියළුම වැදගත් මානව සම්පත් ප්‍රතිපත්ති, ප්‍රවේශ සහ වැටුප් ආකෘති සමාලෝචනය කරන ලදී. එහිදී අවශ්‍ය තොරතුරු හා නිර්දේශ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙතින් ලබාගැනීමට පියවර ගන්නා ලදී.

#### ➔ 2018 වසර තුළ ක්‍රියාකාරකම්

2018 වසර තුළ කමිටුව සහභාගිවූ සහ ක්‍රියාත්මක කල වැදගත් ක්‍රියාකාරකම් පහත දැක්වේ.

- ➔ බැංකුවේ මානව සම්පත් ප්‍රතිපත්තිය සහ ආචාරධර්ම සංග්‍රහය සමාලෝචනය කිරීම
- ➔ 2017 වසර සඳහා ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ (සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සියළුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරු, සියළුම උපදේශකවරු, ප්‍රධාන අවදානම් නිලධාරී සහ අනුකූලතා නිලධාරී හැර සියළුම සහකාර සාමාන්‍යාධිකාරවරු) ප්‍රධාන කාර්යසාධන දර්ශක ඇගයීම
- ➔ බැංකුවේ අවශ්‍යතාවය මත පදනම්ව සේවකයන් සේවයට බඳවා ගැනීම, උසස් කිරීම සහ ශ්‍රේණිය උසස් කිරීම
- ➔ බැංකු නොවන ධාරාවේ සිට බැංකු ධාරාව වෙත හා එහි ප්‍රතිලෝමයට අදාළව තනතුරු වල සිදුවන වෙනස්කම් සමාලෝචනය කරන ලදී.
- ➔ බැංකුවේ කාර්යමණ්ඩල සුභ සාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය නැවත සලකා බලා වටිනාකම් එකතුකිරීමට පියවර ගැනීම.

- ➔ මානව සම්පත ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය විසින් යොමු කරනු ලැබූ අභියාචනා සලකා බැලීම
- ➔ විනයානුකූල ක්‍රියාමාර්ග සේවක මණ්ඩල උසස්වීම් කෙරෙහි ඇති කරන බලපෑම සමාලෝචනය කරන ලදී.
- ➔ බඳවාගැනීමේ පටිපාටිය සමාලෝචනය කිරීම
- ➔ පුහුණු සේවකයන් බඳවාගැනීම

#### ➔ 2019 සහ ඉන් ඔබ්බට අවධානය

- ➔ වේතන ප්‍රතිපත්ති ආශ්‍රිත අදාළ බව බැකුව විසින් පවත්වාගෙන යනු ලබන බවට අඛණ්ඩව සහතිකවීම
- ➔ නියුක්ත සේවක සංස්කෘතියක් ගොඩනැගීම සඳහා මානව සම්පත් උපායමාර්ගයක් සකස් කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම
- ➔ ප්‍රඥප්තියේ දැක්වෙන වගකීම් සපුරාලීම

#### ➔ කමිටු ඇගයීම

කමිටුව 2018 වසර සඳහා වන ස්වයං-තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර එහි කාර්යසාධනය එළඳායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

ආර් එම් පී රත්නායක  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව  
2019 මාර්තු 14 දින  
කොළඹ

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සංවර්ධන හා පාරිශ්‍රමික කමිටුව		
උපායමාර්ගික අරමුණු	පාර්ශවකරුවන්	ප්‍රමාණාත්මක අවදානම්
ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් ඉහළ නැංවීම	ගනුදෙනුකරුවන්	උපායමාර්ගික අවදානම
සේවක නියුතු වීම වැඩි දියුණු කිරීම	සේවකයින්	මෙහෙයුම් අවදානම
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම	කොටස්හිමිකරුවන්	කීර්තිනාමය පිළිබඳ අවදානම
ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය කිරීම	නියාමකයින් සහ රාජ්‍ය ආයතන	
අවදානම් සංස්කෘතිය ශක්තිමත් කිරීම		
වැඩි විස්තර සඳහා පිටු අංක 40 සිට 50 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 140 බලන්න.

# අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ වාර්තාව



## → කමිටුවේ සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව 2018 දෙසැම්බර් 31 දිනට විධායක නොවන අධ්‍යක්ෂවරු තිදෙනෙකුගෙන් සමන්විත විය.

2018 වසර තුළදී පහත නම සඳහන් අධ්‍යක්ෂවරු කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

අනිල් රාජකරුණා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2018 අගෝස්තු 07 සිට 2018 දෙසැම්බර් 31 දක්වා)

ඩී එල් පී ආර් අබේරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2017 පෙබරවාරි 3 සිට 2018 ජූලි 11 දක්වා)

ඒ කේ සෙනෙවිරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2017 පෙබරවාරි 3 සිට 2019 පෙබරවාරි 28 දක්වා)

චන්දිම හේමචන්ද්‍ර මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2018 ජනවාරි 18 සිට 2018 ජූලි 19 දක්වා)

යූ ජී ආර් ආර්යරත්න මහතා - විධායක නොවන/ස්වාධීන - සාමාජික (2018 අගෝස්තු 31 සිට)

කමිටුවේ වත්මන් සංයුතිය සහ වර්තමාන සාමාජිකයන්ගේ විස්තර පිළිවෙලින් 154 සහ 131 සිට 133 දක්වා පිටුවල ඇතුළත් වේ.

## → ආරාධනය මත නීතිපතා රැස්වීම් වලට සහභාගී වන නිලධාරීන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් කමිටුවට අවශ්‍ය තොරතුරු සපයන අතර රැස්වීම් වලට ආරාධනය මත සහභාගී වේ.

## → කමිටු ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවේ ලේකම් ලෙසද කටයුතු

## → රැස්වීම්

2018 දෙසැම්බර් 31න් අවසන්වූ මූල්‍ය වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටු රැස්වීම් තුනක් වත්වන ලද අතර අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටු ප්‍රඥප්තිය අනුව රැස්වීමක් සඳහා අවම ගණ පූරණය තුනෙන් දෙකකි.

වසර තුළ කමිටු සාමාජිකත්වය පහත පරිදි වේ.

නම	සහභාගීවීමට සූදුසුකම් ලත් රැස්වීම් ගණන	සහභාගීවූ රැස්වීම් ගණන
අනිල් රාජකරුණා මහතා	01	01
ඩී එල් පී ආර් අබේරත්න මහතා	02	02
ඒ කේ සෙනෙවිරත්න මහතා	03	03
චන්දිම හේමචන්ද්‍ර මහතා	02	02
යූ ජී ආර් ආර්යරත්න මහතා	01	-

## → අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටු ප්‍රඥප්තිය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 76 J (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනයේ දැක්වෙන බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ආයතනික පාලන මාර්ගෝපදේශ ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් තේරීමේදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය සහ පාලනය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව ස්ථාපිත කරන ලදී.

## → කමිටුවේ කාර්යභාරය හා වගකීම

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් තෝරාගැනීමට/පත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරී තනතුරු සඳහා පත් කිරීමට හෝ උසස්වීම් ලබාදීම සඳහා සපුරාලිය යුතු මූලික සුදුසුකම්, අත්දැකීම් සහ මූලික ගුණාංග තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවේ වගකීම වේ.

### අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ වාර්තාව

එසේම, 3 (3) නියාමනයේ සඳහන් කර ඇති හා ව්‍යවස්ථා ඔස්සේ සලසා ඇති විධිවිධාන වලට අනුකූලව අධ්‍යක්ෂවරු, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් එම තනතුරු දැරීම සඳහා සුදුසු හා යෝග්‍ය පුද්ගලයන් බව කමිටුව විසින් සහතික කරනු ලැබිය යුතුය. අමතර/නව ප්‍රවීණතා අවශ්‍යතායන් සහ විශ්‍රාම යන ප්‍රධාන කළමනාකරණ පිරිස් වෙනුවෙන් අනුප්‍රාප්තිකයන් පිළිබඳවද කමිටුව කලින් කලට සලකාබැලේ.

#### ➔ 2018 වසර තුළ ක්‍රියාකාරකම්

වසර තුළ කමිටුව සහභාගීවූ සහ ක්‍රියාත්මක කල වැදගත් ක්‍රියාකාරකම් පහත දැක්වේ.

- ➔ 2018 දී බැංකුව සඳහා යෝජිත නියමිත සේවක සංඛ්‍යාව සමාලෝචනය හා අනුමත කිරීම
- ➔ බැංකුවේ අනුප්‍රාප්තික සැලැස්ම සමාලෝචනය කිරීම
- ➔ බැංකු නොවන සහ බැංකු ධාරාවල විශේෂ ශ්‍රේණි තනතුරු සහ ප්‍රධාන කළමනාකරණ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම (සහකාර සාමාන්‍යාධිකාරී තනතුරු - විශේෂ ශ්‍රේණි සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීම)
- ➔ අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං-ඇගයීම් ක්‍රමය ඇගයීමට ලක් කිරීම

#### ➔ 2019 සහ ඉන් ඔබ්බට අවධානය

- ➔ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් හා සම්බන්ධ කරුණු පිළිබඳව සහ නියාමන අවශ්‍යතා සමග අනුකූලතාවය පිළිබඳව සමාලෝචනය කිරීම අඛණ්ඩව නිරීක්ෂණය කිරීම.
- ➔ බැංකුවේ අනුප්‍රාප්තික සැලැස්ම සහ ඒ සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාවය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම.
- ➔ ප්‍රඥප්තියේ වගකීම් ඉටු කිරීම

#### ➔ කමිටු ඇගයීම

කමිටුව 2018 වසර සඳහා වන ස්වයං-තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර එහි කාර්යසාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

අනිල් රාජකරුණා  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව  
2019 මාර්තු 14  
කොළඹ.

අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව		
උපායමාර්ගික අරමුණු	පාර්ශවකරුවන්	ප්‍රමාණාත්මක අවදානම්
ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය කිරීම	කොටස්ගිම්කරුවන්	උපායමාර්ගික අවදානම
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම	නියාමකයින් සහ රාජ්‍ය ආයතන	කීර්තිනාමය පිළිබඳ අවදානම
අවදානම් සංස්කෘතිය ශක්තිමත් කිරීම		අනුකූලතා අවදානම
වැඩි විස්තර සඳහා පිටු අංක 40 සිට 50 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 140 දක්වා බලන්න.

# අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව



## → කමිටුවේ සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වය පහත පරිදි වේ.

### අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්

ඒ කේ සෙනවිරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2015 නොවැම්බර් 30 සිට 2019 පෙබරවාරි 28 දක්වා)

සුරංග නාවුල්ලගේ මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2015 නොවැම්බර් 30 සිට 2018 දෙසැම්බර් 31 දක්වා)

අනිල් රාජකරුණා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2017 අගෝස්තු 14 සිට 2018 දෙසැම්බර් 31 දක්වා)

### අධ්‍යක්ෂ මණ්ඩල නොවන සාමාජිකයන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

ප්‍රධාන අවදානම් නිලධාරී

කමිටුවේ වත්මන් සංයුතිය සහ වර්තමාන සාමාජිකයන්ගේ විස්තර පිළිවෙලින් 154 සහ 131 සිට 133 දක්වා පිටුවල ඇතුළත් වේ.

## → ආරාධනය මත නීතිපතා රැස්වීම්වලට සහභාගී වන නිලධාරීන්

අවශ්‍ය අවස්ථාවන්හිදී රැස්වීම් වලට සහභාගී වන ලෙසට කමිටුව අනෙකුත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, සහකාර සාමාන්‍යාධිකාරීවරු, අනුකූලතා නිලධාරී සහ ප්‍රධාන කළමනාකාරවරුන්ට ආරාධනය කරන ලදී.

## → කමිටු ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරයි.

## → රැස්වීම්

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව කාර්තුමය පදනමක් මත රැස්වන නමුත් අවශ්‍යතාවය අනුව රැස්වීම් දින තීරණය කෙරේ. 2018 වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හයවතාවක් රැස්ව තිබෙන අතර අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු ප්‍රඥප්තිය අනුව රැස්වීමක් සඳහා අවම ගණ පූරණය තුනෙන් දෙකකි.

වසර තුළ කමිටු සාමාජිකත්වය පහත පරිදි වේ.

නම	සහභාගීවීමට සුදුසුකම්ලත් රැස්වීම් ගණන	සහභාගීවූ රැස්වීම් ගණන
ඒ කේ සෙනවිරත්න මහතා	06	06
සුරංග නාවුල්ලගේ මහතා	06	06
අනිල් රාජකරුණා මහතා	06	06

## → අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු ප්‍රඥප්තිය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනයේ දැක්වෙන බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ආයතනික පාලන මාර්ගෝපදේශ ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව ස්ථාපිත කරන ලදී.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරන ලද විෂයය ක්ෂේත්‍රයට පහත කරුණු ඇතුළත් වේ.

→ අවදානම් කළමනාකරණය සම්බන්ධ සිය වගකීම ඉටු කිරීමේදී හා ඵලදායී අවදානම් කළමනාකරණ රාමුවක් ස්ථාපනය කිරීමෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වීම.

- ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සහ බැංකුව විසින් අනුමත කරනු ලැබ ඇති වෙනත් අවදානම් ආශ්‍රිත ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හා බැංකුව පුරා පැතිරුණු අවදානම් කළමනාකරණ ව්‍යුහය කලින් කලට යාවත්කාලීන කිරීම.
- බැංකුව මුහුණ දෙන සියළුම ණය, වෙළඳපොළ, මෙහෙයුම් සහ උපායමාර්ගික අවදානම හඳුනා ගැනීම, තක්සේරු කිරීම, නිරීක්ෂණය කිරීම සහ ප්‍රමාණවත් පරිදි කළමනාකරණය සිදු කරන ලද බවට සහතික වීම.
- සියළුම තීරණාත්මක අවදානම් ක්ෂේත්‍රයන්හිදී ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ සම්පව කටයුතු කිරීම සහ කමිටුවට පවරා ඇති බලතල හා වගකීම් ව්‍යුහය තුළ සිට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම.
- නව මෙහෙයුම් ප්‍රවණතා ආශ්‍රිත අවදානම් හඳුනාගැනීම, සමාලෝචනය, වාර්තාකරණය සහ ඵල කරුණු කෙරෙහි අනුකූලතාවය.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති බාසල් III මාර්ගෝපදේශ ක්‍රියාවට නැංවීම හා අනුකූලතාවය සමාලෝචනය කිරීම.

### අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව

2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් එහි ප්‍රඥප්තිය සමාලෝචනය කරන ලදී. බැංකුව සම්බන්ධ අවදානම් හා අනුකූලතා පිළිබඳ ප්‍රතිපත්ති, වාර්තා හා යෝජනා කමිටුව විසින් සමාලෝචනය කෙරෙන අතර සිට බලතල වලට අයත් වන යෝජනා අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් අනුමත කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ පරීක්ෂාවට ලක් විය යුතු යෝජනා/වාර්තා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමද සිදුවේ.

අවදානම් කළමනාකරණය පිළිබඳ පරිච්ඡේද/කාණ්ඩ, බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් සහ ඒවායේ වැදගත්කම පිළිබඳව සවිස්තරාත්මක හැඳින්වීමක් ඉදිරිපත් කරයි. අවදානම් කළමනාකරණ, අනුකූලතා සහ වෙනත් අංශ වල සහයෝගයෙන් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සිය වගකීම් ඉටු කරයි.

#### ➔ 2018 වසර තුළ ක්‍රියාකාරකම්

බැංකුව කෙරෙහි අයහපත් ලෙස බලපෑ හැකි මෙහෙයුම්, ණය, වෙළඳපොළ, ද්‍රවශීලතාවය ආදී සියළුම ප්‍රධාන අවදානම් කමිටුව විසින් ඇගයීමට ලක් කරනු ලබයි. අවදානම් කළමනාකරණය සඳහා සිය ව්‍යවස්ථාමය, භාරකාර හා නියාමන වගකීම් ඉටු කිරීම සඳහා සිය ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සමීපව සබඳතාවයක් පවත්වාගෙන යන ලදී.

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයේ ඵලදායකත්වය වාර්ෂිකව විගණනය කරනු ලබයි.

වසර තුළ කමිටුව සහභාගී වූ සහ ක්‍රියාත්මක කළ වැදගත් ක්‍රියාකාරකම් පහත දැක්වේ.

- ➔ බැංකුවේ අවදානම් අතිරුචි, දරාගැනීමේ සීමා පිළිබඳ වාර්තා සහ බැංකුවේ අවදානමෙහි විවිධ පැතිකඩ (උදා: ණය අවදානම, වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, ද්‍රවශීලතා අවදානම, මානව සම්පත් අවදානම, තාක්ෂණික අවදානම, සයිබර් ආරක්ෂණ අවදානම ආදිය) පිළිබඳ අනෙකුත් වාර්තා සමාලෝචනය කිරීම.
- ➔ විවිධ අවදානම් සීමා සමාලෝචනය කිරීම සහ අවශ්‍ය අනුමැතිය ලබාගැනීම.

- ➔ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලියේ අන්තර්ගත විගණන අධීක්ෂණයට ලක්වූ කරුණු අනුව යමින් ක්ෂේත්‍රය තුළ අන්තර්ජාතික වශයෙන් පිළිගත් න්‍යායයන්, නියාමන අධිකාරිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන/මාර්ගෝපදේශ සහ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලිය ආශ්‍රිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රමිති වල ප්‍රමාණාත්මකභාවය පිළිබඳ සමාලෝචන.
- ➔ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය පරීක්ෂණ වලදී ඉදිරිපත් කරන ලද අධීක්ෂණයට ලක්වූ කරුණු (Supervisory Concerns) ආමන්ත්‍රණය කිරීම සඳහා බැංකුව විසින් ගන්නා ලද නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කිරීම.
- ➔ සම්බන්ධිත පාර්ශව වල ගනුදෙනු, මූල්‍ය වංචා, වංචා අවදානම් කළමනාකරණය - පෙර දැනුම්දීමේ ක්‍රියාවලිය වැනි බැංකුව මුහුණපාන ප්‍රධාන ගැටළු පිළිබඳව කලින් කලට නිකුත් කරන වාර්තා සමාලෝචනය කරන ලදී.
- ➔ බැංකුවේ අනුකූලතා ඇගයීම සහ උකස්, ණය, මනව සම්පත් කළමනාකරණය, ගනුදෙනුකරු හඳුනාගැනීමේ අවශ්‍යතාවය ආදී බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ අනුකූලතා තක්සේරු පිළිබඳ සමාලෝචනය.
- ➔ බාසල් III ප්‍රමිති සමග බැංකුවේ අනුකූලතා මට්ටම සමාලෝචනය කිරීම සහ අඛණ්ඩව නිරීක්ෂණය කිරීම.
- ➔ අනුකූලතා වැඩසටහන සහ අනුකූලතා අත්පොත පිළිබඳ වාර්ෂික සමාලෝචනය

#### ➔ 2019 සහ ඉන් ඔබ්බට අවධානය

- ➔ සාර්ව හා ක්ෂුද්‍ර සාධක, වෙළඳපොළ, දේශීය හා විදේශීය අවදානම් සාධක පිළිබඳ අඛණ්ඩ අවධානය
- ➔ බැංකුවේ අවදානම් හා අනුකූලතා උපායමාර්ග ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අඛණ්ඩ අධීක්ෂණය
- ➔ අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රය තුළ දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතා තක්සේරු කිරීම.
- ➔ ඩිජිටල්කරණය කරා ගමන් කරන සයිබර් අවදානම බැංකුවක් වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වීම.
- ➔ වෙළඳපොළ නැඟීයාවන්ට ගැලපෙන පරිදි වෙනස්වන නියාමන අවශ්‍යතා සහ අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවය කෙරෙහි වන බැංකුවේ ප්‍රවේශය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව

➔ කමිටු ඇගයීම

කමිටුව 2018 වසර සඳහා වන ස්වයං-තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර එහි කාර්යසාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.



ඒ කේ සෙනෙවිරත්න

සභාපති

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

2019 මාර්තු 14

කොළඹදී.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව		
උපායමාර්ගික අරමුණු	පාර්ශ්වකරුවන්	ප්‍රමාණාත්මක අවදානම්
ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් ඉහළ නැංවීම	ගනුදෙනුකරුවන්	ණය අවදානම්
සේවක නියුතු වීම වැඩි දියුණු කිරීම	සේවකයින්	වෙළෙඳ අවදානම්
අවදානම් සංස්කෘතිය ශක්තිමත් කිරීම	කොටස් හිමියන්	මෙහෙයුම් අවදානම්
ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය කිරීම	නියාමකයින් සහ රාජ්‍ය ආයතන	ද්‍රවශීලතා අවදානම්
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම	ව්‍යාපාර හවුල්කරුවන්	අනුකූලතා අවදානම්
	සමාජය සහ පරිසරය	කීර්තිනාමය පිළිබඳ අවදානම්
		උපායමාර්ගික අවදානම්
		සයිබර් අවදානම්
		අවිනිශ්චිත අවදානම්
		ආකෘති අවදානම්
වැඩි විස්තර සඳහා පිටු අංක 40 සිට 50 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 140 බලන්න.

# අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ වාර්තාව



## → කමිටුවේ සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව 2018 දෙසැම්බර් 31 දිනට විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ සාමාජිකත්වය පහත පරිදි වේ.

ආර් එම් පී රත්නායක මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2018 නොවැම්බර් 28 සිට 2019 පෙබරවාරි 19 දක්වා)

අස්වින් ද සිල්වා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2017 පෙබරවාරි 3 සිට 2018 නොවැම්බර් 12 දක්වා)

චන්දිම හේමචන්ද්‍ර මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2017 පෙබරවාරි 3 සිට 2018 ජූලි 19 දක්වා)

අජිත් පතිරණ මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2017 අගෝස්තු 14 සිට 2018 ජූලි 19 දක්වා)

සුරංග නාලල්ලගේ මහතා - විධායක නොවන/ස්වාධීන නොවන සාමාජික (2018 අගෝස්තු 7 සිට 2018 දෙසැම්බර් 31 දක්වා)

යූ.ජී.ආර්. ආරියරත්න මහතා - විධායක නොවන/ස්වාධීන - සාමාජික (2018 අගෝස්තු 31 සිට)

කමිටුවේ වත්මන් සංයුතිය සහ වර්තමාන සාමාජිකයන්ගේ විස්තර පිළිවෙලින් 154 සහ 131 සිට 133 දක්වා පිටුවල ඇතුළත් වේ.

## → ආරාධනය මත නීතිපතා රැස්වීම් වලට සහභාගී වන නිලධාරීන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) ආරාධනය මත කමිටුවේ රැස්වීම් වලට සහභාගී වූහ.

## → කමිටු ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරයි.

## → රැස්වීම්

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටු හතක් පවත්වා තිබේ. එක් රැස්වීමක් සඳහා ගණපුරණය සාමාජිකයන් දෙදෙනෙකි.

වසර තුළ කමිටු සාමාජිකත්වය පහත පරිදි වේ.

නම	සහභාගීවීමට සුදුසුකම්ලත් රැස්වීම් ගණන	සහභාගීවූ රැස්වීම් ගණන
අස්වින් ද සිල්වා මහතා	07	07
චන්දිම හේමචන්ද්‍ර මහතා	05	03
අජිත් පතිරණ මහතා	05	04
සුරංග නාලල්ලගේ මහතා	02	02
යූ.ජී.ආර්. ආරියරත්න මහතා	01	01

## → කමිටු ප්‍රඥප්තිය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 76 J (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනයේ දැක්වෙන බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ආයතනික පාලන මාර්ගෝපදේශ සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන ප්‍රකාරව බැංකුවේ ණය ප්‍රතිපත්තිය සහ ආයෝජන ප්‍රතිපත්තිය පිළිබඳව හා එහි සංශෝධන කලින් කලට සමාලෝචන සිදු කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී පවරන ලද අනුමත කිරීමේ බලතල වලට යටත්ව ණය පහසුකම් හා ආයෝජන අනුමත කිරීමෙහි නියුක්ත වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව ස්ථාපිත කරන ලදී.

## → කමිටුවේ කාර්යභාරය සහ වගකීම්

ප්‍රතිපත්ති, පටිපාටි සහ වෙනත් ඒ ආශ්‍රිත ප්‍රතිපත්ති මට්ටමේ ලේඛණ ඇතුළු ණය හා ආයෝජනය හා සම්බන්ධ බැංකුවේ උපාය මාර්ගික අරමුණු සමාලෝචනය කිරීම හා නිර්දේශ කිරීම සිදු කරයි.

මනා ශක්තිමත් සහ හිතකර ණය අවදානම් පිළිගැනීමක් සහ කළමනාකරණ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුවේ ණය ප්‍රතිපත්තිය සහ ආයෝජන ප්‍රතිපත්තිය ආශ්‍රිතව කාර්යක්ෂම හා ඵලදායී කළමනාකරණයක් පවත්වා ගැනීම තුළින් අධ්‍යක්ෂ මණ්ඩලයට සහයවීම.

වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවේ නිර්දේශයට අනුකූලව ණය හා අත්තිකාරම් සහ ආයෝජන වල මිලකරණය අනුමත කරන අතර ඒ පිළිබඳ උපදෙස් ලබා දෙයි.

බැංකුවේ ණය අංශයට අදාළව සුදුසු අවදානම් කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාවට නැංවීම සහ අභ්‍යන්තර පාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම සිදු කරයි.

අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ වාර්තාව

➔ 2018 වසර තුළ ක්‍රියාකාරකම්

බැංකුවේ ණය හා අයෝජන වල දිශානතිය සම්බන්ධයෙන් කාර්යක්ෂම හා ඵලදායී කාර්යසාධනයක් සහතික කිරීම සඳහා බැංකුවේ ණය දීමේ හා අයෝජන ප්‍රතිපත්ති සහ අවදානම් අභිරුචියට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන ණය හා ආයෝජන යෝජනා සහ අනෙකුත් නිශ්චිත වාර්තා කමිටුව විසින් අනුමත කරන ලදී.

➔ 2019 සහ ඉන් ඔබ්බට අවධානය

- ➔ අවදානම් අභිරුචියට මග පාදන අතරම හිතකර ණය පොතක් හා ආයෝජන පොතක් පවත්වා ගැනීම.
- ➔ බැංකුවේ ණය අංශයට අදාළව ක්‍රියාකාරී අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම.
- ➔ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත සීමාවන් කොරගි වන අනුකූලතාවය පිළිබඳ අධීක්ෂණය

➔ කමිටු ඇගයීම

කමිටුව 2018 වසර සඳහා වන ස්වයං-තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර එහි කාර්යසාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

ආර් එම් පී රත්නායක  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ ණය කමිටුව  
2019 මාර්තු 14  
කොළඹදී.

අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව		
උපායමාර්ගික අරමුණු	පාර්ශ්වකරුවන්	ප්‍රමාණාත්මක අවදානම්
පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම	ගනුදෙනුකරුවන්	උපායමාර්ගික අවදානම
ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධන කිරීම	කොටස් හිමිකරුවන්	ණය අවදානම
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම	නියාමකයින් සහ රාජ්‍ය ආයතන	අනුකූලතා අවදානම
අවදානම් සංස්කෘතිය ශක්තිමත් කිරීම		
වැඩි විස්තර සඳහා පිටු අංක 40 සිට 50 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 140 බලන්න.

# අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපායමාර්ගික කමිටුවේ වාර්තාව



## → කමිටුවේ සංයුතිය

2018 දෙසැම්බර් 31 දිනට අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

2018 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුවේ සාමාජිකත්වය පහත පරිදි වේ.

ආර් එම් පී රත්නායක මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2018 නොවැම්බර් 26 සිට 2019 පෙබරවාරි 19 දක්වා)

අස්වින් ද සිල්වා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සභාපති (2017 පෙබරවාරි 3 සිට 2018 නොවැම්බර් 12 දක්වා)

ඩී එල් පී ආර් අබේරත්න මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2017 පෙබරවාරි 3 සිට 2018 ජූලි 11 දක්වා)

වන්දිම හේමවන්ද මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2017 පෙබරවාරි 3 සිට 2018 ජූලි 19 දක්වා)

අනිල් රාජකරුණා මහතා - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2018 ඔක්තෝබර් 26 සිට 2018 දෙසැම්බර් 31 දක්වා)

ෂෙහාරා ජයවර්ධන මිය - විධායක නොවන/ස්වාධීන නොවන - සාමාජික (2018 ඔක්තෝබර් 26 සිට 2018 නොවැම්බර් 12 දක්වා)

කමිටුවේ වත්මන් සංයුතිය සහ වර්තමාන සාමාජිකයන්ගේ විස්තර පිළිවෙලින් 154 සහ 131 සිට 133 දක්වා පිටුවල ඇතුළත් වේ.

## → ආරාධනය මත නීතිපතා රැස්වීම්වලට සහභාගී වන නිලධාරීන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් කමිටුවට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන අතර ආරාධනයක් වශයෙන් සියළු කමිටු රැස්වීම් වලට සහභාගී විය.

සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) සහ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී ද ආරාධනය මත රැස්වීම් වලට සහභාගී වෙති.

## → කමිටු ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරයි.

## → රැස්වීම්

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ මූල්‍ය වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටු රැස්වීම් තුනක් පවත්වා තිබෙන අතර එක් රැස්වීමක් සඳහා ගණ පූරණය තුනෙන් දෙකකි.

වසර තුළදී කමිටු සාමාජිකත්වය රැස්වීම් වලට සහභාගීවූ ආකාරය පහත පරිදි වේ.

නම	සහභාගීවීමට සුදුසුකම්ලත් රැස්වීම් ගණන	සහභාගීවූ රැස්වීම් ගණන
අස්වින් ද සිල්වා මහතා	03	03
ඩී එල් පී ආර් අබේරත්න මහතා	02	02
වන්දිම හේමවන්ද මහතා	02	02
අනිල් රාජකරුණා මහතා	01	01
ෂෙහාරා ජයවර්ධන මිය	01	-

## → කමිටු ප්‍රඥප්තිය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 76 J (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනයේ දැක්වෙන බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ආයතනික පාලන මාර්ගෝපදේශ ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව ස්ථාපිත කරන ලදී.

තොරතුරු තාක්ෂණය කෙරෙහි බැංකුව විසින් විශ්වාසය තබනු ලැබීම සහතික කිරීම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අනුකූලව බැංකුවේ උපායමාර්ගික අරමුණු අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව ස්ථාපිත කරන ලදී .

## → කමිටුවේ කාර්යයන් සහ වගකීම්

නායකත්ව සහය, මෙහෙයුම් ව්‍යුහය හා බැංකුවේ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය, වටිනාකම් බෙදාහැරීම, තොරතුරු තාක්ෂණ අවදානම් කළමනාකරණය, සම්පත් කළමනාකරණය හා කාර්යසාධන කළමනාකරණය සහතික කිරීම සඳහා තොරතුරු තාක්ෂණ පාලන ව්‍යුහ ස්ථාපනය කිරීම හා අධීක්ෂණය කිරීම සිදු කිරීම.

බැංකුවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතීන්හි ව්‍යාපාර අඛණ්ඩතාවය සහ ඵලදායකත්වය තහවුරු කිරීම.

ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් හා අන්තර්ජාතික යහපරිච්ඡන්ට අනුකූලව තොරතුරු තාක්ෂණ පද්ධති වල සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමාණවත්තාවය හා ඵලදායකත්වය සහතික කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපායමාර්ගික කමිටුවේ වාර්තාව

➔ 2018 වසර තුළදී කමිටුව සහභාගීවූ ක්‍රියාකාරකම්

බැංකුවේ උපාය මාර්ග කාර්යක්ෂමතාව හා ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සහතික කරනු වස් බැංකුකරණ කටයුතු නැගී එන තාක්ෂණික ක්‍රමවේද සමග වඩා වඩා සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදෙමින් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිපත්ති අනුමත කරනු ලැබ ඇත. එසේම, කමිටුව ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂණය සඳහා අවශ්‍ය සියළුම ප්‍රතිපත්ති හා ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවට සහතික වේ.

➔ 2019 හා ඉන් ඔබ්බට අවධානය

- සයිබර් ආරක්ෂාව හා අදාළ කරුණු වලදී පෙරමුණ ගැනීම කෙරෙහි අඛණ්ඩ අවධානය
- ශක්තිමත්භාවයේ ප්‍රධාන කාර්යයක් ලෙස තොරතුරු තාක්ෂණ පාලන ව්‍යුහ පවත්වාගෙන යාම.
- නොමැදිහත්වීම සහ වර්ධනයේ ස්ථානීය අගය ආරක්ෂා කරගැනීම සඳහා නවෝත්පාදන හා වෙළඳපොළ විචලනයන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම.

➔ කමිටු ඇගයීම

කමිටුව 2018 වසර සඳහා වන ස්වයං-තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර එහි කාර්යසාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

ආර් එම් පී රත්නායක  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව  
2019 මාර්තු 14  
කොළඹ.

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව		
උපායමාර්ගික අරමුණු	පාර්ශවකරුවන්	ප්‍රමාණාත්මක අවදානම්
ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් ඉහළ නැංවීම	ගනුදෙනුකරුවන්	උපායමාර්ගික අවදානම
අවදානම් සංස්කෘතිය ශක්තිමත් කිරීම	සේවකයන්	සයිබර් අවදානම
ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධන කිරීම	කොටස් හිමිකරු	කීර්තිනාමය පිළිබඳ අවදානම
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම	නියාමකයින් සහ රාජ්‍ය ආයතන	අනුකූලතා අවදානම
		ආකෘති අවදානම
		මෙහෙයුම් අවදානම
වැඩි විස්තර සඳහා පිටු අංක 40 සිට 50 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 54 සිට 59 දක්වා බලන්න.	වැඩි විස්තර සඳහා පිටු අංක 140 දක්වා බලන්න.

# අවදානම් කළමනාකරණය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි මෙහෙයුම් හේතුවෙන් පැන නගින මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන අවදානම් වලට මුහුණ දෙයි. එබැවින්, එක් පසෙකින් ගනුදෙනුකරුවන්ගේ සහ ආයෝජකයන්ගේ අභිලාෂ සාක්ෂාත් කිරීම සහ අනෙක් පසෙන් නුබුන්වත්භාවය ආරක්ෂා කරගැනීම අතර තුලිතතාවයක් ඇති වන අයුරින් මෙම අවදානම් කළමනාකරණය කිරීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සමස්ත පරමාර්ථය වේ.

අවදානම් කළමනාකරණය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පමණක් සීමා නොවන අතර එහි පූර්ණ පරිපාලිත උපසමාගම වන NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම කරාද විහිදී යයි. මෙම උපසමාගම ප්‍රාථමික ගනුදෙනු ආශ්‍රිත ක්‍රියාකාරකම්හි නිරත වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු සමූහයේ මෙහෙයුම් වල ප්‍රමාණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන වශයෙන් බැංකුවේ අවදානම් කළමනාකරණය පිළිබඳව මෙම වාර්තාවෙන් කරුණු විග්‍රහ කෙරේ. (බැංකුව ඒකාබද්ධ වත්කම් සඳහා 98.6% ක් සහ ඒකාබද්ධ ප්‍රාග්ධනය සඳහා 97.7% ක දායකත්වයක් ලබාදෙයි.) වෙනස්වන ව්‍යාපාරික

පරිසරය, වඩා ඵලදායී ප්‍රවේශ සහ නියාමන අපේක්ෂා ආශ්‍රිතව සැකසෙන අවදානම් කළමනාකරණ කාර්යරාමුව ඔස්සේ බැංකුව මෙම අවදානම් කළමනාකරණය කරයි.

## ➔ අවදානම් කළමනාකරණ කාර්යරාමුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යරාමුව, අවදානම් කළමනාකරණය උදෙසා උපායමාර්ග, ප්‍රතිපත්ති සහ ක්‍රමවේද නිසි පරිදි සම්පාදනයට සහ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාකර දෙයි. අවදානම් කළමනාකරණයේ හිමිකම හා වගකීම මෙහෙයුම්හි නිරත සියළුදෙනා වෙත පැවරේ. මනා ආයතනික පාලන මූලධර්ම සමග බද්ධවූ "ත්‍රිත්ව ආරක්ෂක ආකෘතිය" (Three Lines of Defence) යන සංකල්පය බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යරාමුව නිර්මාණය කරයි.

පහත දැක්වෙන ප්‍රධාන ලේඛන විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යරාමුව ශක්තිමත් කරනු ලබයි:

<p>උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම (Strategic Business Plan – SBP)</p>	<p>උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම, බැංකුවේ උපායමාර්ගික අභිලාෂ ක්‍රියාවට නැංවීම සඳහා වන ප්‍රවේශය කැටි කර දක්වයි. අඛණ්ඩ තෙවසරක කාලසීමාවක් සඳහා සැලැස්ම සකස් කර තිබෙන අතර, එය ක්‍රියාවට නැංවීම ඔස්සේ පැන නගින ප්‍රමාණාත්මක අවදානම් එමගින් පිළිඹිබු වේ.</p>
<p>අවදානම් අභිරුචි ප්‍රකාශය (Risk Appetite Statement – RAS)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගැනීමට සූදානම් අවදානම් වර්ග සහ පරිමාණය (අවදානම් අභිරුචිය) මෙන්ම බැංකුව දරාගත යුතු උපරිම අවදානම් මට්ටම (අවදානම දරාගැනීමේ හැකියාව) අවදානම් අභිරුචි ප්‍රකාශයෙන් පැහැදිලි කෙරේ.</p>
<p>අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති කාර්යරාමුව (Risk Management Policy Framework)</p>	<p>අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති කාර්යරාමුව, බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රවේශය විග්‍රහ කරන අතර බැංකුව එහි උපායමාර්ගික ඉලක්ක ජයගැනීම සඳහා බැංකුවේ සමස්ත මෙහෙයුම් ආචරණය වන පරිදි පුළුල් අවදානම් කළමනාකරණයක් සහතික කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි.</p> <p>අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති කාර්යරාමුව පහත දැක්වෙන ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.</p> <ul style="list-style-type: none"> <li>➔ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> <li>➔ ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> <li>➔ වෙළඳපොල හා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> <li>➔ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> <li>➔ අවදානම් කළමනාකරණ හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය</li> <li>➔ ආතති පරීක්ෂණ ප්‍රතිපත්තිය</li> <li>➔ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රතිපත්තිය</li> </ul>

### අවදානම් කළමනාකරණය

ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම්, අනුකූලතාවය, කීර්ති නාමය සහ උපායමාර්ග වැනි පුළුල් පරාසයක මතු විය හැකි හා පවතින ප්‍රමාණාත්මක අවදානම් ක්ෂේත්‍ර රාශියක් ආවරණය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් අනුගමනය කරමින් අවදානම් කළමනාකරණ කාර්යයරාමුඛ

ක්‍රියාත්මක කෙරේ. එහිදී එම එක් එක් ක්ෂේත්‍රය සඳහා සුදුසු පරිදි පාලන ක්‍රමවේද ස්ථාපිත කෙරේ. ඒ අනුව, අවදානම් කළමනාකරණ සංස්කෘතිය ඔස්සේ බලගැන්වෙන ප්‍රතිපත්ති, ක්‍රමවේද සහ යටිතල පහසුකම් සමග පුළුල් අවදානම් කළමනාකරණ කාර්යයරාමුඛක් සමස්ත බැංකුව ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවේ.

මූලික අවදානම් වර්ග සහ එම අවදානම් කළමනාකරණය සඳහා වන ප්‍රවේශය

#### අවදානම් කළමනාකරණ කාර්යයරාමුඛ

උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම

අවදානම් අභිරුචි ලේඛනය

#### අවදානම් කළමනාකරණ ප්‍රවේශය

පාලනය

සංස්කෘතිය

ප්‍රතිපත්ති සහ ක්‍රමවේද

යටිතල පහසුකම්

#### ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර

ණය

වෙළෙඳපොළ

ද්‍රවශීලතාවය

මෙහෙයුම්

අනුකූලතාවය

කීර්තිනාමය

උපායමාර්ග

#### මතු වෙමින් තිබෙන අවදානම්

සයිබර් අවදානම්

නියාමන

ආකෘති

අවිනිශ්චිත

සටහන 1


### අවදානම් කළමනාකරණය

#### පාලනය →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි අවදානම් කළමනාකරණ පරිචයන් ඉහළ පාලන ප්‍රමිතියක් පිළිබිඹු කරන බව සහතික කිරීම සඳහා කැපවී සිටී. එය, අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට එල්ලායීව හා විවක්ෂණශීලීව අවදානම දැරීමට උපකාරී වේ. අධ්‍යක්ෂ මණ්ඩලය පාලන කාර්යයරාමුවේ ඉහළම මට්ටමේ ක්‍රියාත්මක වෙයි. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ

අවදානම් කළමනාකරණ කමිටුව (Board Integrated Risk Management Committee) විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයරාමුව අධීක්ෂණය කරනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලට සලකා බැලීම පිණිස බැංකුවේ අවදානම් අභිරුචිය සකස් කරනු ලබයි. අවදානම් අභිරුචි ප්‍රකාශය, ප්‍රතිපත්ති, බලය පැවරීම සහ කමිටු ව්‍යුහය ඔස්සේ සිදු කෙරෙන බැංකුවේ මෙහෙයුම් හා කාර්යයන් ආවරණය කෙරෙමින් බැංකුවේ අවදානම් පාලනය පුළුල්ව විහිදී යයි.

#### අවදානම් කළමනාකරණ පාලන ව්‍යුහය



සටහන 2

අවදානම් කළමනාකරණය

<p><b>අධ්‍යක්ෂ මණ්ඩලය</b></p> 	<p>බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින්, බැංකුව මුහුණදෙන විවිධ අවදානම් කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ කාර්යරාමුවක් සකස් කරන ලද බව, අභ්‍යන්තර ප්‍රතිපත්ති නිසි පරිදි ස්ථාපිත කර ඇති බව හා ඒවාට අනුකූල වී ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය, සිය අවදානම් අධීක්ෂණ භූමිකාව ඔස්සේ සහතික කරයි.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ සමස්ත අවදානම් අභිරුචිය අනුමත කරයි. එසේම, එය අඛණ්ඩව යෝග්‍ය වන බවත් සියළු ආකාරයේ අවදානම්, වෙළෙඳපොළ සහ සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබිඹු කරන බවත් සහතික කරන අතරම එය ක්‍රියාත්මක කරන ආකාරය අධීක්ෂණය කරයි.</p> <p>තවද, මනා අභ්‍යන්තර පාලනයක් සහතික කිරීමේ කාර්යරාමුවක් බැංකුව තුළ පවතින බව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කරනු ලබන අතර අවදානම පිළිබඳ දැනුවත්භාවය සහ අවදානම පදනම් කරගත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් බැංකුව තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වගකීමද අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ.</p>
<p><b>අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව</b></p> 	<p>අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඵලදායී අවදානම් කළමනාකරණ කාර්යරාමුවක් නිර්දේශ කිරීම ඔස්සේ ඊට පැවරී ඇති අවදානම් ආශ්‍රිත වගකීම් සපුරාලීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වෙයි. අවදානම් අභිරුචිය ස්ථාපිත කිරීම සහ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය (Internal Capital Adequacy Assessment Process – ICAAP) නිර්දේශ කිරීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ.</p> <p>අවදානම් කළමනාකරණ කාර්යරාමුව සමග බැංකුව අනුකූල වන ආකාරය අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලබයි. එසේම සියළුම කළමනාකරණ කමිටුවල ප්‍රමුඛත්වභාවය, නියාමන අධිකාරිය සමග සිදු කෙරෙන වැදගත් සන්නිවේදන කටයුතු සහ බැංකුවේ අවදානම් පැතිකඩ කමිටුව විසින් සමාලෝචනයට ලක් කරනු ලබයි.</p>
<p><b>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව</b></p> 	<p>බැංකුව අවදානම් කළමනාකරණය සඳහා යොදාගන්නා ප්‍රතිපත්ති සහ පරිචයන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් විවාදයට ලක් කරනු ලබයි. එසේම කමිටුව, අභ්‍යන්තර පාලන ක්‍රියාවලීන් සහ අභ්‍යන්තර විගණන කාර්යයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය නිරීක්ෂණය කරයි.</p> <p>කමිටුව තොරතුරු වල පූර්ණත්වය සහ සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතය සහතික කරන අතර නෛතික හෝ නියාමන අනුකූලතා ගැටලු නිරීක්ෂණය කරයි. එය අතුරු සහ වසර අවසාන මූල්‍ය ප්‍රකාශ, ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ කරයි. බාහිර විගණකවරු අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත සිය සොයාගැනීම් වාර්තා කරයි.</p>
<p><b>කළමනාකරණ කමිටු</b></p> 	<p>ණය කමිටුව, වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව, ආයෝජන කමිටුව, මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව ඇතුළු කළමනාකරණ කමිටු ප්‍රධාන අවදානම් කළමනාකරණය සඳහා සෘජුවම දායක වෙයි.</p> <p>අනෙකුත් කළමනාකරණ කමිටු වන තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව, ආයතනික කළමනාකරණ කමිටුව, කාර්යසාධන සමාලෝචන කමිටුව, අලෙවිකරණ කමිටුව, නිමැවුම් සංවර්ධන කමිටුව, මානව සම්පත් කමිටුව, ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචන කමිටුව, තොරතුරු තාක්ෂණ සමාලෝචන සහ තොරතුරු තාක්ෂණ ආරක්ෂණ කමිටුව, බැංකු ශාඛා මෙහෙයුම් නියාමන කමිටුව සහ ආයතනික ප්‍රසම්පාදන කමිටුව මගින් මානව සම්පත, ක්‍රියාවලි, පද්ධති සහ බාහිර අවදානම් සාධක වෙතින් බැංකුවට ඇති වන ප්‍රමාණාත්මක අවදානම කළමනාකරණය කරයි.</p>

අවදානම් හිමිකම සම්බන්ධයෙන් වගවීම සහතික කරන වගවීම ආශ්‍රිත ක්‍රීත්ව ආරක්ෂක ආකෘතිය බැංකුව විසින් භාවිත කරනු ලබයි. පූර්ණ අවසාන වටිනාකම් සමූහයක් ඉලක්ක කරගත් ප්‍රශස්ත දීර්ඝ කාලීන සහ අවදානම මගින් ප්‍රතිලාභ ජනනය කෙරෙන ආකාරයේ තීරණ ගැනීම සඳහා ව්‍යාපාරය මැනවින් ස්ථානගතව ඇති බව මෙම ආකෘතිය විසින් හඳුනාගැනේ. අවදානම සහ අනුකූලතාවය ව්‍යාපාර හිමියන්ට අවදානම කළමනාකරණය කරගැනීමේහිලා අවශ්‍ය මඟපෙන්වීම, උපදෙස් හා සහතිකයක් සපයන අතර විගණනය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ස්වාධීන සහතිකයක් ලබාදෙයි.

නියාමන අධිකාරීන් සහ බාහිර විගණකවරු අභ්‍යන්තර පාලන සහ අවදානම් කළමනාකරණය කාර්යරාමුව ශක්තිමත් කිරීම සඳහා වටිනා උපදෙස් ලබාදෙන අතර එය බැංකුවේ පාර්ශ්වකරුවන් වෙත සැපයෙන අතිරේක සහතිකයක් ලෙස හඳුන්වාදිය හැකිය.

### අවදානම් කළමනාකරණය

### අවදානම් කළමනාකරණයේ ත්‍රිත්ව ආරක්ෂණ

පළමු ආරක්ෂණ ස්ථරය	දෙවන ආරක්ෂණ ස්ථරය	තෙවන ආරක්ෂණ ස්ථරය
<p><b>ව්‍යාපාර ඒකක</b></p> <p>ශාඛා/මෙහෙයුම් අංශ</p> <p>සිය ව්‍යාපාරික ක්ෂේත්‍ර ආශ්‍රිතව පවත්නා අවදානම් හඳුනාගැනීමේ ඒවා ආමන්ත්‍රණය කිරීමට මෙන්ම මනා පාලන ක්‍රමවේද ක්‍රියාත්මක වන පරිසරයක කටයුතු කිරීමටද වග වේ.</p> <p>ශාඛා/මෙහෙයුම් අංශ වල සේවයේ නියුතු සියළු කාර්යමණ්ඩල ඔවුන් විසින් දරනු ලබන අවදානම් පිළිබඳව දැනුවත්/වගකියන අතර අභ්‍යන්තර පාලන/අවදානම් කළමනාකරණ පරිච්ඡේද සමග අනුකූල වෙයි.</p>	<p><b>අවදානම් කළමනාකරණ සහ අනුකූලතාවය</b></p> <p>අවදානම් කළමනාකරණ අංශය</p> <p>අවදානම් කළමනාකරණ කාර්යරාමුව සකස් කිරීමේදී නියුතු අවදානම් අධීක්ෂණ අංශය ලෙස කටයුතු කරයි.</p> <p>අනුකූලතා අංශය බැංකුවේ ව්‍යාපාරික මෙහෙයුම් වලට අදාළ නීති, රීති සහ රෙගුලාසි සමග අනුකූල වන ආකාරය අධීක්ෂණය කරයි.</p> <p>(අවදානම් කළමනාකරණ අංශය සහ අනුකූලතා අංශය ස්වාධීනව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට/අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.)</p>	<p><b>අභ්‍යන්තර විගණනය</b></p> <p>අභ්‍යන්තර විගණන අංශය</p> <p>අවදානම් කළමනාකරණ පරිච්ඡේද, අනුකූලතා කාර්ය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්වාධීන හා දෛනික විගණන පැවැත්වීම ඔස්සේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද, අවදානම් කළමනාකරණ කාර්ය සහ අනුකූලතා කාර්ය පිළිබඳ ප්‍රමාණවත්භාවය සහතික කරයි.</p> <p>(අභ්‍යන්තර විගණන අංශය සිය සොයාගැනීම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි.)</p>

සටහන 3

### අවදානම් සංස්කෘතිය →

නිශ්චිත රීති, රෙගුලාසි සහ වෙළෙඳපොළ පිළිබඳ පුරෝකථන නොමැති අවස්ථාවලදී අවදානම් අවබෝධ කරගැනීම සහ මනා විනිශ්චයකට එළඹීම සඳහා සේවා නියුක්තිකයන් තුළ ඇති කරන වටිනාකම්, කුසලතා සහ භාවිත සම්ප්‍රදායක් අවදානම් සංස්කෘතිය යනුවෙන් හඳුන්වාදිය හැකිය. සියළු මට්ටම් වලට අයත් සේවා නියුක්තිකයන් විසින් අදාළ ව්‍යාපාරික මෙහෙයුම් වලදී පැන නගින අවදානම් හඳුනාගනු ලබයි. අවදානම් සංස්කෘතිය, අවදානම සහ ඵල අතර තුලනය සහ අවදානම් හා ප්‍රාග්ධන මට්ටම් කළමනාකරණය සහතික කිරීම සඳහා උපකාර වන ප්‍රධාන සාධකයක් වේ.

### අවදානම් ප්‍රතිපත්ති සහ ක්‍රමවේද →

එක් එක් ප්‍රමාණාත්මක අවදානම කළමනාකරණය කරගැනීම සඳහා අවදානම් කළමනාකරණ කාර්යරාමුව සහ මෙහෙයුම් මට්ටමේ ප්‍රතිපත්ති සහ ක්‍රමවේද මාර්ගෝපදේශකත්වය සපයයි.

ප්‍රමාණාත්මක අවදානම් හඳුනාගැනීම සහ තක්සේරු කිරීම, අවදානම් අභිරුචිය සහ ප්‍රමාණාත්මක අවදානම් දරාගැනීම ප්‍රමාණනය කිරීම සහ බැංකුවට දරාගත නොහැකි අවදානම් ප්‍රතිඵල වර්ග පැහැදිලිව අවබෝධ කරගැනීම සඳහා භාවිත කළ යුතු මූලධර්ම හා භාවිතයන් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කාර්යරාමුව මගින් කැටිකොට දක්වයි.

### යටිතල පහසුකම් →

ප්‍රමාණාත්මක අවදානම් වර්ග කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන අත්‍යාවශ්‍ය පද්ධති, ක්‍රියාවලි සහ කුසලතා විසින් අවදානම් කළමනාකරණ කාර්යරාමුව ශක්තිමත් කරනු ලබයි.

ප්‍රධාන අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් අතරට පහත සාධක අයත් වේ.

- කළමනාකරණ තොරතුරු මත පදනම්ව අවදානම තක්සේරු කිරීම සඳහා වන ක්‍රියාවලිය
- බැංකුවට විශේෂිත ණය ශ්‍රේණිගත කිරීමේ සහ ලකුණු ලබාදීමේ පද්ධති සමග ණය අවදානම් කළමනාකරණ විසඳුම්
- ගනුදෙනු මට්ටමේදී සහ කළඹ මට්ටමේදී අවදානමට අනුරූප ඵල තක්සේරු කිරීම සඳහා වන ආකෘති
- වෙළෙඳපොළ අවදානම් තක්සේරුකරණ ආකෘති
- ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක (Key Operational Risk Indicator - KORIs)
- මෙහෙයුම් අලාභ ජනනය කළ සිදුවීම් සම්බන්ධ දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය
- අවදානම් හා පාලන ස්වයං - තක්සේරු ක්‍රියාවලිය (Risk and Control Self-Assessment (RCSA) process)
- අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය, අවදානම් අවබෝධ කරගැනීම, කළමනාකරණය කිරීම සහ ප්‍රමාණනය කිරීම සඳහා වන අනෙකුත් අවදානම් කළමනාකරණ පරිච්ඡේද (ආතති පරීක්ෂාව ඇතුළුව) සමඟ භාවිතයට ගැනෙන අතර එහි ප්‍රතිඵල, අවදානම් තීරණ, උපායමාර්ගික සැලසුම්කරණය සහ ප්‍රාග්ධන සැලසුම්කරණය සඳහා යොදාගැනේ.

### අවදානම් කළමනාකරණය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එහි මෙහෙයුම් අතරතුර හඳුනාගන්නා ප්‍රමාණාත්මක අවදානම් තක්සේරු කිරීම, අධීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන අවදානම් කළමනාකරණ කාර්යරාමුව ශක්තිමත් කිරීම උදෙසා අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීම් හඳුන්වාදීමට පියවර ගන්නා ලදී. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශන හා බාසල් කමිටුව විසින් හඳුන්වාදෙන ලද ජාත්‍යන්තර පරිච්ඡේද අනුකූලව අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, ක්‍රමවේද සහ පද්ධති ස්ථාපිත කර තිබේ.


#### අවදානම් අභිරුචිය →

අවදානම් අභිරුචි ප්‍රකාශය අවදානම් කළමනාකරණ කාර්යරාමුවේ ප්‍රධාන අංගයකි. බැංකුව සිය අභිමතාර්ථ ඉටු කරගැනීමේදී දැරීමට අපේක්ෂා කරන අවදානම් මට්ටම අවදානම් අභිරුචිය ලෙස හැඳින්වේ. එමගින් ව්‍යාපාරයේ ක්ෂේත්‍ර සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂා පිළිබිඹු වේ.

අවදානම් අභිරුචිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපාර සැලසුම් ක්‍රියාවලියේ ඵලදායී කොටසක් ලෙස හඳුන්වාදිය හැකිය. බැංකුවේ අවදානම් අභිරුචි ප්‍රකාශය එහි ව්‍යාපාර මෙහෙයුම් සහ අවදානම් එකිනෙකට බද්ධ කරමින් වටිනාකම ඉහළ නංවයි. එය දෛනික ව්‍යාපාර මෙහෙයුම් වලදී ව්‍යාපාරික අංශ විසින් දැරීමට සූදානම් අවදානම් මට්ටම පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා ඔවුන්ට පහසුකම් සලසයි. එවිට අවදානම කෙරෙහි අවධානය යොමු කරමින් වැඩි තීරණ ප්‍රමාණයකට එළඹීමට ඔවුන්ට හැකියාව ලැබේ.

බැංකුවේ වටිනාකම් සහ මූල්‍ය තත්ත්වය කෙරෙහි අවම වශයෙන් අභිතකර බලපෑම් ඇති කරන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පරාමිති භාවිත කරමින් බැංකුව ආයතනික මට්ටමේදී අවදානම් අභිරුචිය සකස් කිරීම සඳහා ඉහළ සිට පහළට යන ප්‍රවේශය අනුගමනය කරයි. ආයතනික මට්ටමේදී ප්‍රමාණාත්මක අවදානම් අභිරුචිය මගින් ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, ද්‍රවශීලතාවය, ලාභදායීතාවය සහ අනෙකුත් විවක්ෂණශීලී අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කෙරේ.

#### අවදානම් අභිරුචි කාර්යරාමුව ක්‍රියාත්මක කිරීම




සටහන 4

ප්‍රධාන වශයෙන් බැංකුවට ශුන්‍ය අවදානම් අභිරුචියක් පවත්නා අවදානම් ගුණාත්මක ප්‍රකාශ මගින් ආවරණය වේ. ව්‍යාපාරික මට්ටමේදී ණය, සාමාන්‍ය කොටස්, පොලී අනුපාතය, විදේශ විනිමය වෙළඳාම සහ මෙහෙයුම් ආශ්‍රිත අවදානම් කාණ්ඩ මගින් අවදානම් අභිරුචි සීමා තීරණය කෙරේ.

සීමා ව්‍යුහ, අයවැය ගත කරන ලද මට්ටම් සහ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක භාවිතයෙන් වඩා විවක්ෂණශීලී අවදානම් අභිරුචි මට්ටම් ස්ථාපිත කරගැනීම අරමුණු කරගෙන ආංශික සහ නිලමුද්‍රිත මට්ටමේදී ඉහළ සිට පහළට යන ප්‍රවේශය සහ පහළ සිට ඉහළට යන ප්‍රවේශය සංකලනය කෙරේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අවදානම් අභිරුචි ප්‍රකාශය වාර්ෂිකව නැතහොත් අවදානම් පරිසරයේ සිදුවූ අනපේක්ෂිත වෙනස්කම් හේතුවෙන් වසරකට වඩා අඩු කාලයකදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබයි. එය බැංකුවේ ව්‍යාපාරික උපායමාර්ගය, නියමන අවශ්‍යතා සහ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සමග අනුකූල වන බව සහතික කරගැනීම එහි අරමුණ වේ. අවදානම් අභිරුචි මට්ටම් තුළ රැඳෙමින් අවදානම් කළමනාකරණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන අතර එකී වගකීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත පවරා දී ඇත.

#### අවදානම් අභිරුචිය සන්නිවේදනය කිරීම



සටහන 5

අවදානම් කළමනාකරණ අංශය ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පරාමිති භාවිත කරමින් තර්ථ කාර්යසාධනය නිරීක්ෂණය කරන අතර එම නිරීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට/අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.

### අවදානම් කළමනාකරණය

බැංකුව ද්‍රවශීලතාවය සඳහා ස්ථාපිත කර තිබෙන අවදානම් අභිරුචිය සහ දරාගැනීමේ සීමා තුළ ක්‍රියාත්මක වේ. කෙසේවුවත් ලාභදායීතා දර්ශක පෙන්වාදෙන පරිදි ප්‍රධාන වශයෙන් 2018 වසර තුළදී ලාභදායීතාවය පහළයාම හේතුවෙන් අපේක්ෂිත අවදානම් අභිරුචි මට්ටම් කරා ළඟාවීමට බැංකුවට නොහැකි විය.

වෙළඳපොළ විචල්‍ය වල විචලනය, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ බලපෑම, ණය ආපසු ගෙවීමේ අයබද්ද සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ (SLFRS) ප්‍රමිති 9 අනුගමනය කිරීම ඇතුළු බහුවිධ සාධක හේතුවෙන් මෙලෙස ලාභදායීතාවය පහළ ගොස් තිබේ.

උපායමාර්ගික මට්ටමේ ප්‍රධාන අවදානම් දර්ශක		
දර්ශකය	අවදානම් මට්ටම	අවදානම් අභිරුචි සීමාව තුළ සිට
		උපරිම දරාගැනීමේ සීමාව තුළ සිට
		උපරිම දරාගැනීමේ සීමාවට පහළ මට්ටම
<b>ලාභදායීතාවය</b>		
වත්කම් මත ආදායම්		✓
සමකොටස් මත ආදායම		✓
<b>ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය</b>		
ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය පිළිබඳ අනුපාතිකය - ස්ථර 1		✓
ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය පිළිබඳ අනුපාතිකය - එකතුව		✓
උද්‍යාමය		✓
<b>ද්‍රවශීලතාවය</b>		
ද්‍රවශීලතාවය - ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතිකය		✓
ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය (සියළු මුදල් ඒකක සඳහා)		✓
ඉද්ධ ස්ථාවර අරමුදල් අනුපාතිකය		✓

සටහන 6



ප්‍රමාණාත්මක පවතින සහ මතුවෙමින් තිබෙන අවදානම් ඔස්සේ උපායමාර්ගික අභිමතාර්ථ සපුරාගැනීමෙහිලා එල්ල වන ආසන්නතම බලපෑම අවබෝධ කරගනිමින් ලාභදායීතාවය, ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය ආදී ප්‍රධාන කාර්යසාධන ක්ෂේත්‍ර මෙන්ම බැංකුවේ සමස්ත මෙහෙයුම් කෙරෙහි ඇතිවිය හැකි දැඩි බලපෑම අවම කිරීම සඳහා විවිධ ආකාරයේ අවදානම් වර්ග කළමනාකරණය උදෙසා උපකාර වන ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කාර්යරාමුව සකස් කිරීම බැංකුව විසින් ප්‍රවර්ධනය කරනු ලබයි.

### ණය අවදානම

කිසියම් ණයකරුවෙකු හෝ ප්‍රතිපාර්ශ්වයක් බැංකුවට ඉටු කළ යුතු මූල්‍ය හෝ ගිවිසුම්ගත වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත්වීම හෝ අසමත්වීම මත මූල්‍ය පාඩුවක් ඇතිවීමේ අවදානම ණය අවදානම ලෙස හැඳින්වේ.

ශේෂ පත්‍රයට ඇතුළත් ණය නිරාවරණ මෙන්ම ශේෂ පත්‍රයෙන් පරිබාහිර ණය නිරාවරණ හේතුවෙන්ද බැංකුව ණය අවදානමට ලක්වේ. ණය අවදානමට නිරාවරණයවීමේ උපරිම අගය බැංකුවේ සමස්ත වත්කම් වලින් 95.5% කි. බැංකුව මුහුණදෙන ණය අවදානම, ප්‍රතිපාර්ශ්වයන් විසින් ණය වගකීම පැහැර හැරීමේ අවදානම, සංකේන්ද්‍රණ අවදානම, ගිවිසුම් ප්‍රකාරව ණය නොපියවීමේ අවදානම යන අවදානම් වලින් සමන්විත වේ.

### ශේෂ පත්‍රයෙන් නිරාවරණය වන හා නොවන අවදානම →





සටහන 7

බැංකුව වලට හා අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය හා ලැබිය යුතු දෑ සහ ණය සුරැකුම් වල ආයෝජනය බැංකුව මුහුණපාන ණය අවදානමේ ප්‍රධාන ප්‍රභවයන් වේ.



අවදානම් කළමනාකරණය

ණය සහ ලැබිය යුතු දෑ - කළඹ මිශ්‍රය →





සටහන 8

පුද්ගල ණය කළඹ →



සටහන 9

ආයතනික ණය කළඹ →



සටහන 10

අවදානම් කළමනාකරණය

අවදානම සමාලෝචනය →

ණය අවදානම සමාලෝචනය

අවදානම් සාධකය	විස්තරය	නිරීක්ෂණය/කළමනාකරණය සඳහා භාවිත මෙවලම්	නිරාවරණය	බලපෑම
ප්‍රතිපාර්ශව විසින් ණය වගකීම පැහැර හැරීමේ අවදානම	බැංකුව සමග එළඹුණු ගිවිසුම් ප්‍රකාරව එකඟවූ පරිදි සිය වගකීම් ඉටු කිරීමට ප්‍රතිපාර්ශව අසමත්වීම හේතුවෙන් ඇති විය හැකි බලපෑම	→ පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක නිරීක්ෂණය කිරීම, → අක්‍රිය වත්කම් → ණය සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණය	ඉහළ	පහළ
සංකේන්ද්‍රණ අවදානම	කර්මාන්ත ක්ෂේත්‍රයක හෝ භූගෝලීය ප්‍රදේශයක ණය ආශ්‍රිත පාර්ශවකරුවන්ගේ අසම ව්‍යාප්තිය	→ හර්ෆින්ඩාල් හර්ෂ්මාන් (HHI) දර්ශකය → සීමා නිරීක්ෂණය → ආතති පරීක්ෂාව	මධ්‍යස්ථ	මධ්‍යස්ථ
ගිවිසුම් ප්‍රකාරව ණය නොපියවීමේ අවදානම	ණය පියවන අවස්ථාවේදී සිය ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අසමත්වීමෙන් ඇති විය හැකි අවදානම	→ ණය ශ්‍රේණිගත කිරීම/ලකුණු ලබාදීම → ආතති පරීක්ෂාව → සීමා නිරීක්ෂණය	මධ්‍යස්ථ	පහළ
ශේෂ වූ අවදානම	අනෙකුත් සියළුම අවදානම් ඉවත් කිරීමෙන්, අවම කරගැනීමෙන් සහ වෙනත් ආකාරයකින් වගවීමෙන් පසුව ශේෂ වූ අවදානම් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම	→ සුරැකුම්කරණය → තක්සේරු කිරීම/නැවත තක්සේරු කිරීම නිරීක්ෂණය කිරීම → ණය සඳහා වටිනාකම් අනුපාතික නිරීක්ෂණය කිරීම	මධ්‍යස්ථ	පහළ

\*ඉහළ ආතති මට්ටමකදී ඉපයීම් සහ ප්‍රාග්ධනය මත ඇති විය හැකි බලපෑම

වගුව 1


ප්‍රතිපාර්ශව විසින් ණය ගෙවීම පැහැර හැරීමේ අවදානම →

ණය අවදානම තුළ අන්තර්ගත වඩාත් වැදගත් සාධකය වන ප්‍රතිපාර්ශව විසින් ණය ගෙවීම පැහැර හැරීමේ අවදානම යන්නෙන් අදහස් වන්නේ බැංකුව සමග එළඹුණු ගිවිසුම් ප්‍රකාරව එකඟවූ පරිදි සිය වගකීම් ඉටු කිරීමට ප්‍රතිපාර්ශව අසමත්වීමේ අවදානම වේ.

ප්‍රතිපාර්ශව විසින් ණය ගෙවීම පැහැර හැරීමේ අවදානම අවම කරගැනීම සඳහා නියාමන අධිකාරිය සහ බාසල් අවශ්‍යතා යටතේ නිකුත් කරන ලද රෙගුලාසි සහ මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් කරන ලද ණය අවදානම් කළමනාකරණ ක්‍රමවේද සහ උපකරණ වලින් ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සමන්විත වේ. ප්‍රතිපාර්ශව විසින් ණය ගෙවීම පැහැර හැරීමේ අවදානම කළමනාකරණය සහ නිරීක්ෂණය කිරීම සඳහා ගනුදෙනුකරුවන් පිළිබඳ මූල්‍ය තත්ත්ව විශ්ලේෂණය, පවරන ලද බලතල සහ නිරාවරණ සීමා, ණය නිකුත් කිරීමෙන් පසු ණය නිරීක්ෂණය, අභ්‍යන්තර ණය ලකුණු ලබාදීමේ/ශ්‍රේණිගත කිරීමේ පද්ධති සහ ණය සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණය යන ක්‍රමවේද ස්ථාපිත කර ඇත.


2018 වර්ෂයේදී බැංකුවේ දළ අක්‍රිය ණය අනුපාතිකය 1.44% ක් ලෙස සටහන්වූ අතර එය ක්ෂේත්‍රයේ අක්‍රිය ණය අනුපාතිකය වූ 3.4% ට වඩා අඩු මට්ටමක පැවතිණ. කසේවුවත්, 2017දී වාර්තාවූ බැංකුවේ දළ අක්‍රිය ණය අනුපාතිකයට (එනම්, 1.34%) වඩා ඉහළ අගයක් ගෙන තිබිණ.

ණය මුදල සහ අක්‍රිය ණය අනුපාතිකය →



සටහන 11

**අක්‍රීය ණය අනුපාතිකය ආශ්‍රිත කාල විග්‍රහය →**



සටහන 12

**සංකේන්ද්‍රණ අවදානම →**



බැංකුවේ ණය කළඹෙහි අවදානම් පැතිකඩ අසාමාන්‍ය ලෙස අඩුවීමකට මගපාදමින් යම් තනි ප්‍රතිපාර්ශවයක්, රටක්, කර්මාන්තයක් හෝ නිමැවුමක් වෙත බැංකුවේ ණය නිරාවරණය අහිතකර ලෙස වැඩිවීමේ අවදානම සංකේන්ද්‍රණ අවදානම ලෙස හඳුන්වාදිය හැකිය.

ණය කළඹෙහි පවත්නා සංකේන්ද්‍රණය තක්සේරු කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ප්‍රධාන වශයෙන් හර්ෆින්ඩල් හර්ෂමාන් (HHI) දර්ශකය භාවිත කරනු ලබයි. රජයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම

සඳහා බැංකුව දක්වන දායකත්වය මත පදනම්ව බැංකුව තුළ ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය කෙරෙහි මධ්‍යස්ථ අවදානම් අහිරුපියක් පවතී. මහා පරිමාණ ණය පහසුකම් සියල්ලම පාහේ ප්‍රධාන කාර්යාලයේ ණය අංශය මගින් අයදුම් කෙරෙන හෙයින් බස්නාහිර ප්‍රාදේශිකය සම්බන්ධයෙන් ඉහළ භූගෝලීය සංකේන්ද්‍රණයක් පවතී.

සංකේන්ද්‍රණ අවදානම කළමනාකරණය කිරීම සඳහා බැංකුව විසින් කළඹ සම්බන්ධයෙන් වන සංකේන්ද්‍රණ සීමා නිරීක්ෂණය කිරීම සහ ආතති පරීක්ෂාව වැනි ක්‍රියාමාර්ග ගනු ලබයි.

**ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය →**





\*පෙර "පරිභෝජන" අංශය යටතේ වර්ගීකරණය කළ ණය නිමැවුම් "ඉදිකිරීම්" අංශය යටතේ නැවත වර්ගීකරණය කිරීම එම අංශයේ නිරාවරණයන් වැඩිවීමට හේතු වී ඇත.

සටහන 13

### අවදානම් කළමනාකරණය

#### භූගෝලීය සංකේන්ද්‍රණය →



සටහන 14

#### ණය නොපියවීමේ අවදානම →

ණය නොපියවීමේ අවදානම, ප්‍රතිපාර්ශ්ව විසින් ණය වගකීම පැහැරහැරීමේ අවදානම හා බැඳී පවතින අතර, ගිවිසුම ප්‍රකාරව ණය පියවීමේ කාලය අතර පවත්නා වෙනස හේතුවෙන්ද මෙම අවදානම මතු විය හැකිය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සහ වෙනත් වෙළෙඳ ගනුදෙනු ආශ්‍රිතව මතුවන ණය නොපියවීමේ අවදානම නිරීක්ෂණ කිරීම සඳහා පුළුල් සීමා කාර්යයරාමුඛව ස්ථාපිත කර තිබේ.

#### ශේෂ වූ අවදානම →

පාලන යාන්ත්‍රණ ඔස්සේ බැංකුවට ආවේණික අවදානම් අවම කළ පසු ඉතිරිවන අවදානම ශේෂ වූ අවදානම ලෙස හඳුනාගත හැක. ශක්තිමත් පාලන තන්ත්‍රයක් සහ අවදානම් වළක්වාලීමේ ක්‍රමවේද බැංකුවේ අවදානම් පාලන කාර්යයරාමුඛ කුලට අන්තර්ගත කර තිබෙන අතර පූර්ව නිශ්චිත ණය සඳහා වටිනාකම් අනුපාතික සමග පිළිගත් සුරැකුම්කරණය සහ දැඩි ණය අයකරගැනීමේ ක්‍රමවේද භාවිත කරමින් ශේෂ වූ අවදානම පිළිගත හැකි මට්ටමක පවත්වාගැනීමට කටයුතු කෙරේ.

පුද්ගලික ඇපකරුවන් මත පදනම් වූ පුද්ගලික ණය සංයුතියේ ඉහළ යාමත් සමග ණය ආශ්‍රිත ශේෂ වූ අවදානම ඉහළ ගොස් ඇත. කෙසේ වුවත්, ණය කළඹෙන් 26% ක් රාජ්‍ය වගකීම මත පදනම් වන අතර ණය කළඹෙන් 17% ක් දේපළ ඇප මගින් ආවරණය වේ.

#### ණය අවදානම් කළමනාකරණ ව්‍යුහය →



සටහන 15

### අවදානම් කළමනාකරණය

අවදානම් අභිරුචිය සහ සීමා ව්‍යුහය, ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, පවරන ලද අනුමත කිරීමේ සීමා සහ බැංකුවේ කමිටු ව්‍යුහය මත බැංකුවේ ණය අවදානම් කළමනාකරණ ව්‍යුහය ස්ථාපිත කර තිබේ.

ණය අවදානම් පාලනය, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේදී, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සහ අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ සහය ඇතිව ආරම්භ වේ. ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේදී ණය අවදානම් කළමනාකරණය පිළිබඳව අධීක්ෂණය කිරීමේ වගකීම ණය කමිටුව සහ ආයෝජන කමිටුව වෙත පැවරේ.

අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වෙත ණය අවදානම පිළිබඳව පැහැදිලි සහ පුළුල් අවබෝධයක් ලබාදීමේ වගකීම අවදානම් කළමනාකරණ අංශයේ ණය අවදානම් කළමනාකරණ ඒකකයට පැවරී ඇත. ණය අවදානම් කළමනාකරණ ඒකකයේ වගකීම් පහත පරිදි වේ.

- ප්‍රතිපත්ති අළුත් කිරීම/යාවත්කාලීන කිරීම
- ප්‍රමාණාත්මක අවදානම් ආකෘති සකස් කිරීම සහ පවත්වාගැනීම
- අවදානම් අභිරුචි සීමා නිරීක්ෂණය
- ගනුදෙනු හා කළඹ මට්ටම් වලදී ණය අවදානම් සමාලෝචනය
- ණය සමාලෝචන පැවැත්වීම
- ප්‍රධාන අවදානම් දර්ශක සහ පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක නිරීක්ෂණය කිරීම
- ණය කමිටුව, ආයෝජන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම

#### ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය →

ඵලදායී ණය අවදානම් කළමනාකරණය පුළුල්ව කළමනාකරණ ප්‍රවේශයක තීරණාත්මක සාධකයක් වන අතර බැංකුවේ දිගු කාලීන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වේ.

ණය ගුණාත්මකභාවය සහ ණය අවදානම් නිරාවරණය අවදානම් අභිරුචි මට්ටම් තුළ රඳෙමින් කළමනාකරණය කිරීම ඔස්සේ බැංකුවේ අවදානම අනුව ගණනය කරන ලද ආදායම් අනුපාතිකය උපරිම කරගැනීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණය අවදානම් කළමනාකරණයේ ඉලක්කය වේ.

කළඹ මට්ටමේදී මෙන්ම ගනුදෙනු මට්ටමේදී පවතින ණය අවදානම කළමනාකරණය කරගැනීම සඳහා බැංකුව අවදානම් කළමනාකරණ උපකරණ සහ ක්‍රමවේද පද්ධතියක් භාවිත කරයි.

#### අවදානම ශ්‍රේණිගත කිරීම →

ප්‍රතිපාර්ශ්වයන්ගේ ණය යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා බැංකුව ණය ශ්‍රේණිගත කිරීම භාවිත කරයි. බාසල් මාර්ගෝපදේශ මත පදනම්ව අවදානම ආශ්‍රිත ලකුණු ලබාදීම සහ අවදානම ශ්‍රේණිගත කිරීම සඳහා වන ක්‍රමවේද සකස් කර ඇති අතර ප්‍රමාණාත්මක සහ ගුණාත්මක අවදානම් පරාමිති සැලකිල්ලට ගනිමින් අවදානම් තක්සේරු කිරීමේ කාර්යරාමුව සම්බන්ධයෙන් ස්ථාවර ප්‍රවේශයක් අනුගමනය කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම ඔස්සේ ණය ගැතියන් සහ ණය පහසුකමට අදාළව ලබාදුන් ණය ශ්‍රේණිය පුළුල්ව තක්සේරු කෙරෙන අතර අභ්‍යන්තර ණය ශ්‍රේණි නමයක් අතුරින් ප්‍රතිපාර්ශ්වයට අදාළ ශ්‍රේණිය ලබාදීම සිදුවේ. ලබා දුන් ණය ශ්‍රේණිය ණය පද්ධතිය ඔස්සේ ස්වාධීන වලංගුකරණයක් සිදු කිරීමේදී අදාළ ගැණුම්කරුවන්ගේ අභ්‍යන්තර ශ්‍රේණිගත කිරීම බාහිර ශ්‍රේණිගත කිරීම සමඟ සැසඳීම සිදු කෙරේ.

යම් නිමැවුමක් වෙත ප්‍රතිපාර්ශ්වයකගේ ණය යෝග්‍යතාව පිළිබිඹු කෙරෙන තනි ලකුණක් සෑම ගනුදෙනුකරුවෙක් සඳහාම ලබාදෙන අතර අවදානම මත පදනම්වූ මිලකරණ ප්‍රතිපත්තිය පදනම් කරගෙන ගනුදෙනුකරුවන්ගේ ණය සඳහා අදාළ පොලී අනුපාත නිර්ණය කෙරේ.

#### සුරැකුම් කළමනාකරණය සහ තක්සේරුකරණය →


මූල්‍ය අවදානම අවම කිරීමේ විශ්වසනීය ක්‍රමවේදයක් සහ ණය පහසුකම් මත ඇපයක් ලෙස බැංකුව විසින් ණය පහසුකම් ලබාදීමේදී ණය සුරැකුම් ලබාගනු ලබයි. සුරැකුම් විවිධ ආකාරයෙන් පවතින අතර බැංකුව ණය පහසුකමේ ස්වරූපය මත පදනම්ව සුරැකුම් පිළිගනී.

සුරැකුමේ වටිනාකම, මූලික ණය මුදල, පොලිය, ජෛනික සහ වෙනත් ගාස්තු සම්පූර්ණයෙන් ආවරණය කිරීමට ප්‍රමාණවත් විය යුතුය. නිශ්චල දේපළ, උකස් කටයුතු සහ තැන්පතු මත ණය ලබාදීම හා අදාළ ණය සඳහා වටිනාකම් අනුපාතිකය සියළු ගිණ පියවීම සඳහා ප්‍රමාණවත් මට්ටමක පවත්වාගැනීමට බැංකුව වගබලා ගනී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන වලට අනුකූලව සකස් කර ඇති නිශ්චල දේපල තක්සේරු කිරීම හා නැවත තක්සේරු කිරීමට අදාළ ප්‍රතිපත්තිය මත පදනම්ව සුරැකුම් ලෙස පිළිගන්නා ලද දේපළ නැවත තක්සේරු කෙරේ.

ණය අවදානම් කළමනාකරණ ඒකකය විසින් ණය අවදානම අවම කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීම අරමුණු කරගෙන පූර්ව අනතුරු හැඟවීමේ දර්ශකයක් ලෙස නැවත තක්සේරු කිරීම සිදු කළ යුතු ණය පහසුකම් නිරීක්ෂණය කරනු ලබයි. 2018 වර්ෂයේදී ණය කළමනාකරණ 77.72% ක්, “ණය ප්‍රමාණය සහ දේපළ බලකර විකිණීමේ අගය අතර අනුපාතිකය” 50% කට වඩා අඩු මට්ටමක පවතින නිශ්චල දේපළ මත ප්‍රදානය කරන ලදී.

#### ණය කළඹ - සුරැකුම් වශයෙන් →



### අවදානම් කළමනාකරණය

#### නිශ්චල දේපල මත පදනම්වූ ණය පහසුකම් වලට අදාළ ණය සඳහා වටිනාකම් අනුපාතිකයෙහි ව්‍යාප්තිය

දෙසැම්බර් 31 දිනට	2018		2017	
	රු '000	සංයුතිය (%)	රු '000	සංයුතිය (%)
<b>ණය සඳහා වටිනාකම් අනුපාතිකය</b>				
50% ට වඩා අඩු	53,692,612	77.72	51,515,268	78.45
50% - 75%	13,748,040	19.90	12,160,610	18.52
75% ට වඩා වැඩි	1,647,432	2.38	1,988,195	3.03
	<b>69,088,084</b>	<b>100.00</b>	<b>65,664,073</b>	<b>100.00</b>

වගුව 2

#### ණය සමාලෝචන යාන්ත්‍රණය

ණය ලබාදීමේදී හා ලේඛණ ක්‍රියාවලියේ පවතින අඩුලුහුඬුකම් නිසි ලෙස හඳුනාගැනීම සහ ඒවා නිවැරදි කිරීම ඔස්සේ ණය අවදානම වළක්වාලීම සඳහා ඵලදායී මෙවලමක් ලෙස ණය සමාලෝචන යාන්ත්‍රණය බැංකුව විසින් භාවිත කරනු ලබයි. මෙම ක්‍රියාවලිය මගින් ණය කළඹෙහි සහ ණය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය පිළිබඳ තහවුරුවක් ලබාදෙයි.


බැංකුවේ ණය සමාලෝචන යාන්ත්‍රණ ක්‍රියාවලිය ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා මට්ටමේ ණය මෙහෙයුම් ආවරණය කරන අතර ණය අවදානම් කළමනාකරණ ඒකකය විසින් ණය ප්‍රදානය කරන ලද දිනයේ සිට මාස තුනක කාල සීමාව ඇතුළත ආයතනික ණය සහ පුද්ගල ණය කාණ්ඩයට අයත් රු. මිලියන 10 කට වැඩි වටිනාකමක් සහිත නියැදියක් තෝරාගෙන සමාලෝචනය කිරීමෙන් පසු ණය කමිටුවට වාර්තා කරයි.

#### හානිකරණ විධිවිධානය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 9 යටතේ හඳුන්වාදෙන ලද ණය පිළිබඳ අපේක්ෂිත මූල්‍ය අලාභය ගණනය කිරීමේ ක්‍රමවේදය (Expected Credit LEs) සමග මූල්‍ය උපකරණ ආශ්‍රිත ණය අලාභය වැඩි විචල්‍යතාවයකින් ඉහළ ගියේය. පෙර තීරණය කරන ලද සීමාවක් මත පදනම්ව තනි තනිව හෝ සාමූහික පදනම මත මූල්‍ය උපකරණ සඳහා පූර්ණ කාලීන අපේක්ෂිත ණය අලාභය හෝ මාස 12 කදී අපේක්ෂිත ණය අලාභය ගණනය කෙරේ. හානිකරණ විධිවිධානය සඳහා සම්මත අපේක්ෂිත ණය අලාභ ආකෘතියක් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී.

2018 ජනවාරි 01 වන දින ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 9 භාවිතයට ගැනීමේ තත්‍ව බලපෑමෙහි ප්‍රතිඵලයක් ලෙස ණය අලාභ සඳහා වෙන් කිරීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. 2018 වර්ෂයේදී බැංකුවේ ණය අලාභ සඳහා වෙන් කිරීමේ ආවරණ ප්‍රතිශතය 63% ක් ලෙස සටහන් වූ අතර එය 2017 වර්ෂයට සාපේක්ෂව 8% ක වර්ධනයකි.

#### හානිකරණ විධිවිධානය සහ අක්‍රිය ණය අනුපාතය



සටහන 17

#### වෙළෙඳපොළ අවදානම

වෙළෙඳපොළ අවදානම යනුවෙන් හැඳින්වෙන්නේ වෙළෙඳපොළ මිල ගණන් ආශ්‍රිත වෙනස්වීම් හේතුවෙන් ශේෂ පත්‍රයෙන් නිරාවරණය වන සහ නොවන බැංකුවේ මූල්‍ය වත්කම් සහ වගකීම් වල වටිනාකම උච්ඡාවචනය වීමේ අවදානමයි. මෙම මිල වෙනස්වීම් හටගන්නේ එක් එක් උපකරණයට හෝ ඒවා නිකුත් කරන පාර්ශවයට හෝ ප්‍රතිපාර්ශවයට ආවේණික වූ සාධක හේතුවෙන්ද නැතහොත් වෙළෙඳපොළ තුළ ගනුදෙනු වන සියළු උපකරණ වලට අදාළ සාධක නිසාද යන්න එහිදී නොසැලකේ. එබැවින් වෙළෙඳපොළ අවදානම ණය සුරැකුම් වෙළෙඳපොළ, කොටස් වෙළෙඳපොළ, විනිමය වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළෙඳපොළ යන ප්‍රධාන ආර්ථික වෙළෙඳපොළ සතරෙහි මිල අස්ථායීතාවය සමග බද්ධ වී තිබේ.

බැංකුව මෙම වෙළෙඳපොළ විචල්‍ය වල විචලනය හේතුවෙන් බැංකුවේ වෙළෙඳ හා බැංකු පොත් වල පොලී අනුපාත අවදානම, සමකොටස් මිල අවදානම, විනිමය අනුපාත අවදානම සහ වෙළෙඳ භාණ්ඩ මිල අවදානම යන අවදානම් වලට නිරාවරණය වේ. බැංකුව පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් ආයෝජනය කිරීමක් සිදු නොකරන හෙයින් බැංකුව භාණ්ඩ මිල අවදානමට සෘජුවම නිරාවරණය නොවේ. කෙසේ නමුත්, රන් හා බොරතෙල් වැනි වෙළෙඳ භාණ්ඩ වල මිල ගෝලීය වශයෙන් වෙනස්වීම් බැංකුවේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් කෙරෙහි වක්‍ර බලපෑමක් ඇති කරයි.

පොලී අනුපාත වල අවාසිදායක තත්ත්වයන්, සම කොටස් මිල සහ විදේශ විනිමය අනුපාත විසින් මූල්‍ය උපකරණ වල වෙළෙඳපොළ වටිනාකම, තර්ථ සහ ඵලදායී ඉපයීම් සහ මූල්‍ය උපකරණ කළඹක අනාගත මුදල් ප්‍රවාහය පහළ දමනු ලබයි.

**වෙළඳපොළ අවදානම් නිරාවරණය**

2018 දෙසැම්බර් 31 දිනට	වෙළඳපොළ අවදානම් මිනුම			ප්‍රාථමික වෙළඳපොළ අවදානම් සාධක		
	ඉදිරියට ගෙන ආ මුදල රු '000	වෙළඳ කළඹ රු '000	වෙළඳ නොවන කළඹ රු '000	පොලී අනුපාත අවදානම	විදේශ විනිමය අවදානම	සමකොටස්
<b>වෙළඳපොළ අවදානමට යටත් වන්නම්</b>						
මුදල් හා මුදල් වලට සමාන වෙනත් සාධක	3,434,524	-	3,434,524	✓		
බැංකු වල රැඳවූ මුදල්	17,588,445	-	17,588,445	✓	✓	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,740,106	4,740,106	-	✓	✓	
සාධාරණ අගයක් මත මනින ලද මූල්‍ය වත්කම්	16,680,382	16,680,382	-	✓		✓
ක්‍රමිකයවූ පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා ලැබිය යුතු දෑ	423,532,145	-	423,532,145	✓	✓	
ක්‍රමිකයවූ පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් මූල්‍ය උපකරණ	518,947,969	-	518,947,969	✓		
වෙනත් විස්තීරණ අදායම් මත සාධාරණ වටිනාකම් ඔස්සේ මනින ලද මූල්‍ය වත්කම්	6,184,430	6,184,430	-	✓		✓
	991,108,001	27,604,918	963,503,083			
<b>වෙළඳපොළ අවදානමට යටත් වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	77,119,146	-	77,119,146	✓		
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,533	1,533	-	✓	✓	
ක්‍රමිකයවූ පිරිවැය මත මූල්‍ය වගකීම් - තැන්පතුකරුවන්ට ගෙවිය යුතු	839,574,411	-	839,574,411	✓		
ක්‍රමිකයවූ පිරිවැය මත මූල්‍ය වගකීම් - ගැණුම්කරුවන්ට ගෙවිය යුතු	14,804,802	-	14,804,802	✓	✓	
නිකුත් කරන ලද ණය සුරැකුම්	52,389,133	-	52,389,133	✓	✓	
විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම්	3,830,795	-	3,830,795	✓		
	987,719,820	1,533	987,718,287			

**වගුව 3**

සිය තැන්පතු වලින් 60% ක් රාජ්‍ය සුරැකුම්පත් රඳවා තැබීම බැංකුව විසින් සපුරාලිය යුතු අනිවාර්ය අවශ්‍යතාවයකි. බැංකුව පොලී අනුපාත අවදානමට සහ ආදායම්/වියදම් අනුපාත වල සිදු වන වෙනස්කම් වලට නිරාවරණය කෙරෙමින් 2018 වර්ෂයේදී බැංකුව විසින් සිය තැන්පතු වලින් 60.9% ක් හා සමස්ත වත්කම් වලින් 50.6% ක් රාජ්‍ය සුරැකුම්පත් (වෙළඳ හා බැංකු පොත්) රඳවා තබන ලදී.

බැංකුවේ සමකොටස් ආයෝජනය සමස්ත ආයෝජන වලින් නොගිණිය යුතු අගයක් ගත් අතර (1.1%) ඉන් 33% ක් වෙළඳ කළඹෙහිද 67% ක් උපායමාර්ගික ආයෝජන වලද පැවතියේය. 2018 වර්ෂයේ අවසානය වන විට බැංකුවේ සමස්ත සමකොටස් ආයෝජනය 0.6% ක් ලෙස සටහන් විය.

බැංකුවේ විදේශ විනිමය මෙහෙයුම් අතරට විදේශ විනිමය වෙළඳාම, තැන්පතු භාරගැනීම, ප්‍රේෂණ, ණය ගැනීම, ණයදීම සහ ව්‍යුත්පන්න අයත්වේ.

**අවදානම් සමාලෝචනය ->**

පොලී අනුපාත අවදානම, විදේශ විනිමය අවදානම, සමකොටස් මිල අවදානම ආශ්‍රිතව බැංකුවේ වෙළඳපොළ අවදානම සමාලෝචනය කෙරේ. බැංකුව විවිධ ක්‍රමවේද සහ ආකෘති භාවිතයෙන් වෙළඳපොළ අවදානම් පැතිකඩ සමාලෝචනය කරයි.

### අවදානම් කළමනාකරණය

#### වෙළෙඳපොළ අවදානම සමාලෝචනය

අවදානම් සාධකය	විස්තරය	නිරීක්ෂණය/කළමනාකරණය සඳහා භාවිත වෙළුම්	නිරාවරණය	බලපෑම	
පොලී අනුපාත අවදානම	ප්‍රතිමිලකරණ අවදානම	බැංකුවේ ආයෝජන පොතෙහි වටිනාකම් මෙන්ම බැංකු පොතෙහි අනුපාත සංවේදී, ශේෂ පත්‍රයෙන් නිරාවරණය වන හා නොවන වත්කම් සහ වගකීම් වල අනුපාත වෙනස්වීම හෝ මුදල් ප්‍රවාහ අතර පවත්නා නොගැළපීම් හේතුවෙන් පැන නගින අවදානම	අනුපාත සංවේදී වත්කම් සහ අනුපාත සංවේදී වගකීම් වලට අදාළ ප්‍රතිමිලකරණ වෙනස්කම් ආශ්‍රිත සීමා නිරීක්ෂණය කිරීම	ඉහළ	ඉහළ
ආදායම් වක්‍ර අවදානම	දිගු කාලීන අනුපාත වෙනස්වීම් වලට වඩා අඩු හෝ වැඩි වශයෙන් කෙටි කාලීන අනුපාත වෙනස්වීමේ අවදානම	සංවේදීතාවය/අනුපාත කම්පන සමග ආතති පරීක්ෂාව	ඉහළ	ඉහළ	
පදනම් අවදානම	සමාන කල්පිරීමේ කාලයක් හෝ ප්‍රතිමිලකරණ දින සහිත අනුපාත සංවේදී වත්කම් සහ අනුපාත සංවේදී වගකීම්හි පොලී අනුපාත අතර අසමාන විචලන හේතුවෙන් පැන නගින අවදානම	අනුපාත සංවේදී වත්කම් සහ දරන අනුපාත සංවේදී වගකීම්හි අනුපාත කම්පන ආශ්‍රිත සංවේදීතාවය	ඉහළ	ඉහළ	
විදේශ විනිමය අවදානම	විදේශ විනිමය ස්ථානගත කිරීම් කල්පිරීම ආශ්‍රිත නොගැළපීම් හේතුවෙන් පැන නගින විනිමය අනුපාතවල අහිතකර වෙනස්කම් හේතුවෙන් ඉපයීම් සහ ප්‍රාග්ධනය මත ඇති විය හැකි බලපෑම	සීමා නිරීක්ෂණය අවදානමේදී විදේශ විනිමය වටිනාකම ආතති පරීක්ෂාව	ඉහළ	මධ්‍යස්ථ	
සමකොටස්	සමකොටස් වෙළෙඳපොළ මිලෙහි සිදුවන වෙනස්කම් මත පදනම්ව ඇති විය හැකි පාඩු	අවදානමේදී සමකොටස් වටිනාකම සීමා නිරීක්ෂණය දෛනිකව අලෙවිය සඳහා පවතින කළඹ සහ වෙළඳපළ ගනුදෙනු වලට අදාළ සාපරපතා සටහන් කරගැනීම	පහළ	පහළ	
වෙළඳ භාණ්ඩ	වෙළඳ භාණ්ඩවල (රන්) මිලෙහි සිදු වන වෙනස්කම් හේතුවෙන් ඇති වන සෘණ බලපෑම	උකස් අත්තිකාරම් සඳහා වන සුරැකුම් වල වටිනාකම කෙරෙහි වන බලපෑම	සෘජුව නිරාවරණය නොවේ		

\*ඉහළ ආතති මට්ටමකදී ඉපයීම් සහ ප්‍රාග්ධනය මත ඇති විය හැකි බලපෑම

වගුව 4

#### පොලී අනුපාත අවදානම →

පොලී අනුපාත වල ඇති විය හැකි වෙනස්කම් හේතුවෙන් බැංකුවේ ශුද්ධ වටිනාකම පහළ දැමීමට හේතුවන ඉපයීම් හා ප්‍රාග්ධනය පහළ යාමේ අවදානම පොලී අනුපාත අවදානම ලෙස හඳුන්වාදිය හැකිය. පොලී අනුපාත වල සිදු වන වෙනස්කම් මගින් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය කෙරෙහි ක්ෂණික බලපෑමක් ඇති කරයි. වෙළෙඳපොළ පොලී අනුපාත වල සිදු වන වෙනස්වීම් හේතුකොටගෙන බැංකුවක වත්කම්, වගකීම් සහ ශේෂ පත්‍රයෙන් නිරාවරණය නොවන සාධක වල ආර්ථිකමය වටිනාකම බලපෑමට ලක් වන හෙයින් පොලී අනුපාත ආශ්‍රිතව සිදු කෙරෙන වෙනස්කම් බැංකුවේ ශුද්ධ වටිනාකම කෙරෙහි දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරයි.

බැංකුවේ වෙළඳ පොතෙහි සිදු කෙරෙන ආයෝජන මෙන්ම බැංකු පොතෙහි අනුපාත සංවේදී වත්කම් සහ අනුපාත සංවේදී වගකීම් වල ප්‍රතිමිලකරණ කාල පරිච්ඡේද වල පවත්නා නොගැළපීම් ඔස්සේ පැන නගින පොලී අනුපාත අවදානමටද බැංකුව නිරාවරණය වේ.

පොලී අනුපාත අවදානම කළමනාකරණය කිරීම වෙළෙඳපොළ අවදානම් කළමනාකරණයේ තීරණාත්මක අංගයකි. ශුද්ධ පොලී ආදායම සහ ශුද්ධ පොලී ආන්තිකය පොලී අනුපාත වල විචලන මත පදනම් වේ. මුදල් ප්‍රවාහ වල (ස්ථාවර වත්කම් හෝ වගකීම්) හෝ ප්‍රතිමිලකරණ දින වල (පාවෙන වත්කම් හෝ වගකීම්) නොගැළපීම් බැංකුවේ ශුද්ධ පොලී ආදායම සහ ශුද්ධ පොලී ආන්තිකය වෙනස්වීම් වලට ලක් කරයි. වත්කම් මත ඉපයීම් සහ වගකීම් වලට අදාළ වියදම් වෙළෙඳපොළ පොලී අනුපාත වල විචලනය හා සමීප සම්බන්ධයක් දක්වයි.

බැංකුව මූලික වශයෙන් පොලී අනුපාත ප්‍රතිමිලකරණ වෙනස පිළිබඳ විශ්ලේෂණයක් මගින් පොලී අනුපාත අවදානම තක්සේරු කරයි.

නිශ්චිතව දක්වා ඇති කල්පිරීමේ කාල පරාසයක් තුළදී ප්‍රතිමිලකරණය වන ඉපයු වත්කම්හි පොලී ප්‍රමාණය සහ දරන වගකීම්හි පොලිය අතර වෙනස සහ පොලී අනුපාත ප්‍රතිමිලකරණ වෙනස එම විශ්ලේෂණය මගින් තක්සේරු කෙරේ.

**පොලී අනුපාත සංවේදී විශ්ලේෂණය**

	මාස 1 රු. මිලියන	මාස 1-3 රු. මිලියන	මාස 3-6 රු. මිලියන	මාස 6-12 රු. මිලියන	අවුරුදු 1-3 රු. මිලියන	අවුරුදු 1-3 රු. මිලියන	අවුරුදු 5 රු. මිලියන
අනුපාත සංවේදී වත්කම්	37,127	34,022	33,377	112,026	219,274	207,322	334,168
අනුපාත සංවේදී වගකීම්	225,453	268,398	165,580	288,286	25,333	10,836	-
කාල පරිච්ඡේද පරතරය	(188,326)	(234,376)	(132,203)	(176,260)	193,941	196,486	334,168
සමුච්චිත පරතරය	(188,326)	(422,702)	(554,905)	(731,165)	(537,224)	(340,738)	(6,570)
තරාජ්‍ය පරතරය අනුපාත සංවේදී වගකීම්වල ප්‍රතිශතයක් ලෙස -2018	-84%	-87%	-80%	-61%	766%	1,813%	-
තරාජ්‍ය පරතරය අනුපාත සංවේදී වගකීම්වල ප්‍රතිශතයක් ලෙස -2017	-88%	-88%	-52%	-37%	281%	1,431%	13,966%

වගුව 5

**වෙළෙඳ පොතෙහි පොලී අනුපාත අවදානම →**

2018 වසර අවසානයේදී බැංකුව විසින් එහි අයෝජන වලින් 2.6% ක් රාජ්‍ය සුරැකුම් වල ලාභ හෝ අලාභ මත සාධාරණ වටිනාකම් කළඹෙහිද (Fair Value Through Profit or Loss - FVTPL Portfolio) 0.5% කට වඩා අඩු ප්‍රමාණයක් වෙනත් විස්තීරණ ආදායම් මත සාධාරණ වටිනාකම් කළඹෙහිද (Fair Value Through Other Comprehensive Income - FVOCI Portfolio) රඳවා තබන ලදී. රාජ්‍ය සුරැකුම් වල ලාභ හෝ අලාභ මත සාධාරණ වටිනාකම් කළඹෙහි අවදානම ආසන්නතම වෙළෙඳපොළ මිල තක්සේරුව (Mark to Market valuation) සහ කළඹ ආශ්‍රිත ඉපයීම් ඔස්සේ තක්සේරු කරනු ලබයි. එසේම, කළඹට අදාළ කාල සීමාව මාසිකව නිරීක්ෂණය කෙරේ.

**බැංකු පොතෙහි පොලී අවදානම් අනුපාතය →**

බැංකු පොතෙහි වත්කම් හා වගකීම් වලට අදාළ විවිධ ප්‍රතිමිලකරණ ලක්ෂණ හේතුවෙන් මෙම අවදානම් ප්‍රතිඵල හටගනී. පොලී අනුපාත අවදානම විවක්ෂණශීලී මට්ටමක පවත්වාගැනීම බැංකුවේ නුබුන්වත්භාවය ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වේ.

**හිමිකම් කොටස් අවදානම →**

ආදායමේ සහ සංචිතයේ ඇති විය හැකි විචලන වලට බැංකුව නිරාවරණය කෙරෙමින් කොටස් වෙළෙඳපල සාධක හේතුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයෝජන වල වෙළෙඳපොළ වටිනාකම හීනවීමේ අවදානම සමකොටස් අවදානම ලෙස හැඳින්වේ. සාමාන්‍ය කොටස් මෙන්ම ඒක භාර වලට අදාළ ලැයිස්තුගත හා ලැයිස්තු ගත නොකරන ලද සමකොටස් උපකරණ වල ආයෝජනය කිරීමෙන් හටගන්නා සමකොටස් ස්ථානීය අවදානමට බැංකුව නිරාවරණය වේ.

බැංකුවේ ලැයිස්තුගත සමකොටස් කළඹ, ලාභ හෝ අලාභ මත සාධාරණ වටිනාකම් කළඹ සහ වෙනත් විස්තීරණ ආදායම් මත සාධාරණ වටිනාකම් කළඹ වලින් සමන්විත වන අතර සම කොටස් වල කෙතරම් දුරකට ආයෝජනය කෙරෙන්නේද යන්න කළමනාකරණය කෙරෙන්නේ අවදානම් සීමා කාර්යාරමුව සහ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය මගිනි.

**සමකොටස් කළඹ මට්ටම**

කළඹ වර්ගය	2018		2017		උපලබ්ධි නොවූ ආදායම් රු. '000
	පොතේ වටිනාකම රු. '000	වෙළෙඳපොළ වටිනාකම රු. '000	පොතේ වටිනාකම රු. '000	වෙළෙඳපොළ වටිනාකම රු. '000	
වෙළෙඳ කළඹ	3,367,973	1,878,919	3,521,949	2,357,336	(1,489,054)
අලෙවිය සඳහා පවතින කළඹ	3,107,875	3,750,515	3,107,875	4,440,951	642,640
මුළු අගය	6,475,848	5,629,434	6,629,824	6,798,287	(846,414)


ලැයිස්තුගත නොකළ ආයෝජනද ඇතුළත්ව

වගුව 6

මන්දගාමී ආර්ථික තත්ත්වයන්, වර්ධනය වූ අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය සහ විචලනය වන ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ හේතුවෙන් 2018 වර්ෂයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ දැඩි බලපෑමකට ලක් විය. 2018 වර්ෂයේදී වාර්තා වූ 2.3% ක වර්ධනයට සාපේක්ෂව කොළඹ සමකොටස් වෙළෙඳපොළ 4.98% (දර්ශක ඒකක 317) න් පහළ ගියේය. එසේම, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සහ වඩාත් ද්‍රවශීල කොටස් අන්තර්ගත S&P SL 20 දර්ශකයද 2018 වර්ෂයේදී 14.6% (දර්ශක ඒකක 537) ක පාඩුවක් සටහන් කරමින් අඛණ්ඩව පහළ ගියේය.

අවදානම් කළමනාකරණය

සමකොටස් කළඹෙහි සංයුතිය →



සටහන 18

විදේශ විනිමය අවදානම →

අතපේක්ෂිත හා අවාසිදායක විදේශ විනිමය අනුපාත උච්ඡාවචනයෙහි ප්‍රතිඵලයක් ලෙස යම් විදේශ මුදල් ඒකකයකින් දක්වන වත්කමක හෝ ආයෝජන සහ විදේශ මුදල් ඒකක භාවිතයෙන් සිදු කෙරෙන ගනුදෙනු වල වටිනාකම අඩු වීමේ අවදානම විදේශ විනිමය අවදානම වේ. 2018 වසර තුළදී එක්සත් ජනපද ඩොලරය හා ශ්‍රී ලංකා රුපියල අතර හුවමාරු අනුපාතය රුපියල් 153.33 හා 182.71 අතර පරාසයක උච්ඡාවචනය විය. (මූලාශ්‍රය: බ්ලූම්බර්ග්) වසර තුළදී රුපියල අවප්‍රමාණය වීම 19.2% ක් ලෙස සටහන් විය.

බැංකුව විසින් 2013 සහ 2014 වර්ෂ වලදී නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 ක මුළු වටිනාකමකින් යුත් බැඳුම්කර බැංකුවේ විදේශ විනිමය නිරාවරණයෙහි කොටසක් වේ. 2013 වර්ෂයේදී නිකුත් කරන ලද

එක්සත් ජනපද ඩොලර් මිලියන 750 ක බැඳුම්කරයට අදාළ ණය ආපසු ගෙවීම සාර්ථකව සිදු කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී බැංකුවට හැකි විය. කෙසේ වුවත්, බැංකුව විසින් එම මූල්‍ය වගකීම ඉටු කිරීම සඳහා පිළිගත් මූල්‍ය ආයතනයකින් එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ණය පහසුකමක් ලබාගන්නා ලදී. එම ණය පහසුකම පාවෙන පොලී අනුපාතයක් යටතේ, ලන්ඩන් අන්තර්බැංකු විසින් පිරිනමනු ලබන අනුපාතය (London Interbank Offered Rate - LIBOR) + 2% ක ආන්තිකයක් මත ලබාගන්නා ලදී.

ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 250 ක බැඳුම්කරය 2019 වර්ෂයේදී කල්පිරීමට නියමිත අතර මුල් මුදල නිදහස් කිරීමෙහිලා පැන නගින විදේශ විනිමය අවදානම අවම කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්සන් තබන ලද ව්‍යුත්පන්න ගිවිසුමක් (SAWP) මඟින් ආවරණය කෙරිණ. එසේම විදේශ මුදල් ඒකක වලින් ආයතනික ණය නිකුත් කිරීම හේතුවෙන් වසර තුළදී බැංකුවේ විදේශ විනිමය නිරාවරණය ඉහළ ගියේය.

විදේශ විනිමය කල් පිරීමේ පරතරය


කල් පිරීමේ පරතරය	මාස 1ට අඩු රු. '000	මාස 1-3 රු. '000	මාස 3-6 රු. '000	මාස 6-12 රු. '000	අවුරුදු 1-3 රු. '000	අවුරුදු 3-5 රු. '000	අවුරුදු 5 ට වැඩි රු. '000
එක්සත් ජනපද ඩොලර්	(4,360,211)	9,076,532	(8,984,000)	14,712,404	(11,513,547)	2,571,900	3,233,340
යුරෝ	(1,065,702)	(127,100)	(173,989)	5,649,578	-	-	-
මහා බ්‍රිතාන්‍ය පවුම්	(472,669)	(14,969)	(168,332)	1,078,399	-	-	-
සිංගප්පූරු ඩොලර්	1,336	-	-	-	-	-	-
ඔස්ට්‍රේලියානු ඩොලර්	(747,345)	(46,643)	355,165	992,454	-	-	-
ජපන් යෙන්	3,018,750	-	-	-	-	-	-
ස්විස් ෆ්‍රෑන්ක්	607	-	-	-	-	-	-

වගුව 7

විදේශ විනිමය අවදානම සියළු විදේශ මුදල් ඒකක වල අනාවාහ තත්ත්වය හා සම්බන්ධ වේ. බැංකුව, ශුද්ධ විදේශ විනිමය නිරාවරණය සැලකිල්ලට ගනිමින් ප්‍රමිතිගත මිනුම්කරණ ප්‍රවේශය යටතේ විදේශ විනිමය අවදානම උදෙසා ප්‍රාග්ධන වෙන් කිරීම් සිදු කරයි. භාණ්ඩාගාර මෙහෙයුම් ආශ්‍රිත විදේශ විනිමය අවදානමෙහි ප්‍රධාන දර්ශකයක් වන දෛනික ශුද්ධ විවෘත තත්ත්වය දෛනික පදනමක් මත නිරීක්ෂණය කෙරෙන අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 750 බැඳුම්කරයට අදාළ මුල් මුදල සහ කුපන ගෙවීම සඳහා බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් රැස් කිරීම හේතුවෙන් නිර්දේශිත මට්ටම ඉක්මවන අවස්ථා කිහිපයක් පමණක් (අදාළ අධිකාරීන්ගේ අනුමැතිය සහිතව) වාර්තා කෙරේ.

දෛනික ශුද්ධ විවෘත තත්ත්වය සහ අභ්‍යන්තර සීමා - 2018 →

USD '000



◆ දෛනික ශුද්ධ විවෘත තත්ත්වය ◆ අභ්‍යන්තර සීමාව

සටහන 19

පාලන ව්‍යුහය →

විකල්පයකින් හා ස්වාධීන වෙළඳපොළ අවදානම් පාලන කාර්යයන්ට වෘත්තීය බැංකුව සතු වන අතර, එය බැංකුවේ අවදානම් කළමනාකරණයේ ඓතිහාසික කොටසක් ලෙස හඳුන්වාදිය හැකිය. වෙළඳපොළ අවදානම් පාලනය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණ කමිටු වල ප්‍රධාන වගකීමක් වේ.

බැංකුවේ ලාභදායීතාවය, ප්‍රාග්ධන මට්ටම සහ අවදානම් පැතිකඩ කෙරෙහි වෙළඳපොළ අවදානම් සාධක විසින් ඇති කරනු ලබන බලපෑම කළමනාකරණය කිරීම සඳහා බැංකුවේ වෙළඳපොළ අවදානම් අභිරුචිය, මූලධර්ම, ප්‍රතිපත්ති, පටිපාටි, පාලන සහ වාර්තාකරණය නියාමන සහ ක්ෂේත්‍රයේ යහපරිචයන් සමඟ පූර්ණ වශයෙන් අනුකූල වේ.

බැංකුවේ අවදානම් අභිරුචිය මත පදනම්ව කාර්යසාධන/අවදානම් පරාමිති තුළ රැඳෙමින් ශේෂ පත්‍රය කළමනාකරණය කිරීමේ වගකීම පැවරෙන කළමනාකරණ මට්ටමෙන් ක්‍රියාත්මක වන ප්‍රධානතම කමිටුව වන්නේ හා වගකීම් කළමනාකරණ කමිටුවයි. ආයෝජන වල අවදානම් කළමනාකරණය කිරීම අරමුණු කරගෙන බැංකුවේ ආයෝජන කළඹ හෝ ඉන් කොටසක් හෝ ආයෝජනය කිරීම හෝ නිරායෝජනය කිරීම අනාවැකි හෝ සුදුසු යැයි සලකන ලද නම් ආයෝජන කමිටුව විසින් ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරනු ලබයි.

වෙළඳපොළ අවදානම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත පැහැදිලි හා පුළුල් අවබෝධයක් ලබාදීමේ වගකීම අවදානම් කළමනාකරණ අංශයේ වෙළඳපොළ අවදානම් නිරීක්ෂණ ඒකකය වෙත පැවරේ. වෙළඳපොළ අවදානම් නිරීක්ෂණ ඒකකයේ වගකීම් පහත දැක්වේ.

- ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම
- ප්‍රමාණාත්මක අවදානම් ආකෘති සකස් කිරීම සහ පවත්වා ගැනීම
- අවදානම් අභිරුචි සීමා සහ භාණ්ඩාගාර සීමා වලට සාපේක්ෂව භාණ්ඩාගාර මෙහෙයුම්, නිරාවරණ සහ තත්ත්ව සීමා නිරීක්ෂණය කිරීම
- දෛනික සමාලෝචන සිදු කිරීම සහ වෙළඳ කළඹ විශ්ලේෂණය කිරීම
- තත්ත්ව සීමා නිරීක්ෂණය කිරීම
- ගනුදෙනු හා කළඹ මට්ටම් වලදී අනෙකුත් අවදානම් නිරාවරණ සීමා නිරීක්ෂණය කිරීම

වෙළඳපොළ අවදානම් නිරීක්ෂණ ඒකකයේ කොටසක් වන භාණ්ඩාගාර මැදි පෙළ කාර්යාලය බැංකුවේ භාණ්ඩාගාර ඉදිරි පෙළ හා පසු පෙළ කාර්යාල වලින් බැහැරව ස්වාධීනව ක්‍රියාත්මක වන අතර දෛනික පදනමක් මත පූර්ව නිශ්චිත සීමාවන්ට අනුකූලව බැංකුවේ භාණ්ඩාගාර මෙහෙයුම් ආශ්‍රිත ඓතිහාසික අවදානම් සහ වෙළඳ අවදානම් නිරීක්ෂණය කිරීම, තක්සේරු කිරීම, විශ්ලේෂණය කිරීම සහ වාර්තා කිරීම එමඟින් සිදු කෙරේ. අදාළ නිරීක්ෂණ ස්වාධීන මතයක් සමඟින් ආයෝජන කමිටුව, වත්කම් හා කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරේ.

වෙළඳපොළ අවදානම් කළමනාකරණ ව්‍යුහය



සටහන 20

වෙළඳපොළ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය →

සිය අවදානම් අභිරුචිය සමඟ අනුකූල වන වෙළඳපොළ අවදානම් පැතිකඩක් පවත්වාගන්නා අතරතුර බැංකුව වෙළඳපොළ අවදානම් නිරාවරණ කළමනාකරණය සහ පාලනය කිරීම සිදු කරයි. ඒ සඳහා, කළඹ සහ ගනුදෙනු මට්ටම් වලදී වෙළඳපොළ අවදානම් නිරාවරණ නිරීක්ෂණය කිරීම සඳහා බැංකුව පුළුල් පරාසයක විනිදුණු ආකෘති, ක්‍රමවේද සහ මෙවලම් භාවිතා කරයි.

### අවදානම් කළමනාකරණය

#### සීමා නිරීක්ෂණය →

අවදානම පාලනය සහ වළක්වාලීම සඳහා උපකාරී වන ප්‍රධානතම යාන්ත්‍රණයක් වන්නේ මනාව සකස් කරන ලද අවදානම් සීමා කාර්යරාමුවකි. බැංකුව විසින් භාණ්ඩාගාර මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා අවදානම් අභිරුචි සහ පුළුල් වූ අවදානම් සීමා කාර්යරාමුවක් ස්ථාපිත කර තිබෙන අතර එය භාණ්ඩාගාර මැදි පෙළ කාර්යාලය විසින් නිරීක්ෂණය කරනු ලබයි.

මෙම සීමා රාමුව වාර්ෂික පදනමක් මත හෝ අවදානම් පරිසරය කෙරෙහි බලපෑමක් ඇති වන ආකාරයේ අභ්‍යන්තර හෝ බාහිර සිදුවීම් ඇතිවූ අවස්ථාවලදී සමාලෝචනයට ලක් කෙරේ. භාණ්ඩාගාර මෙහෙයුම් වෙළෙඳපොළ අවදානම් නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල/අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු අනුමැතිය ලබාගැනේ. අවදානම් සීමා, භාණ්ඩාගාර මෙහෙයුම් සහ වෙළඳ හා වෙළඳ තොරතුරු කළඹ ආවරණය කෙරෙන පැහැදිලි අධිකාරී සීමාවලින් සෑදී තිබේ. මෙම අවදානම් සීමා ව්‍යුහය ඉතා පුළුල් පරාසයක් ප්‍රමාණාත්මකව ආවරණය කෙරෙන පරිදි සකස් කර තිබෙන අතර එයින් භාණ්ඩාගාර ඉදිරිපෙළ කටයුතු අඛණ්ඩව හා සම්පූර්ණ ලෙස විමර්ශනය කිරීමට සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම සැලසේ.

භාණ්ඩාගාර මැදි පෙළ කාර්යාලය පොලී අනුපාත, සමකොටස් සහ විදේශ විනිමය අනුපාත වල උච්ඡාවචන, අවදානම් සීමා වලට අනුකූලව වඩා සමීපව දෛනික පදනමක් මත නිරීක්ෂණය කරයි. විදේශ විනිමය ගනුදෙනු, රාජ්‍ය සුදකුම් වෙළඳාම සහ පියවීමේ නිරාවරණ ආශ්‍රිත ප්‍රතිපාර්ශවික

අවදානම් සීමා දෛනිකව නිරීක්ෂණය කරනු ලබයි. එම සීමා ඉක්මවීම් පිළිබඳව ආයෝජන කමිටුව, වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරේ.


#### අවදානමේදී වටිනාකම (VaR) →

නිශ්චිත කාල පරාසයක් සහ දෙන ලද විශ්වාසභාවයේ මට්ටම තුළ වෙළෙඳපොළ අනුපාත සහ මිල සංචලනයන්හි ප්‍රතිඵලයක් ලෙස පැන නගින අවදානම් තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි අලාභ තක්සේරු කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදය වන්නේ "අවදානමේදී වටිනාකම" තක්සේරු කිරීමයි. සමකොටස් මිල අවදානම සහ විදේශ විනිමය අවදානම කළමනාකරණය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා බැංකුව විසින් අභ්‍යන්තරව අවදානමේදී වටිනාකම මැනීමේ ආකෘති සකස් කරගන්නා ලදී.

බැංකුව බාසල් III අනුව සමකොටස් ආශ්‍රිත අවදානමේදී වටිනාකම සහ විදේශ විනිමය ආශ්‍රිත අවදානමේදී වටිනාකම ගණනය කරන අතර එහිදී 99% ක විශ්වාසය තැබීමක් සහ දින 10 ක රඳවාගැනීමේ කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගැනේ. දින 365 ක කාල පරිච්ඡේදයකට අදාළ වන ඓතිහාසික දත්ත මේ සඳහා සලකා බැලෙන අතර, බැංකුවේ අවදානම් අභිරුචියට අනුකූලව එම දත්ත නිරීක්ෂණය කෙරේ. අනතුරුව අදාළ නිරීක්ෂණ අගයන් දෛනිකව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර මෙහෙයුම්)/භාණ්ඩාගාර ඉදිරිපෙළ කාර්යාලය වෙත වාර්තා කරනු ලැබේ. අදාළ සීමා ඉක්මවන සෑම අවස්ථාවක්ම වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව, ආයෝජන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරේ.

### අභිරුචි සීමා වලට සාපේක්ෂව කොටස් අවදානමේදී වටිනාකම - 2018 →


රු. මිලියන



සටහන 21

### විදේශ විනිමය අවදානමේදී වටිනාකම - 2018 →

USD



සටහන 22



### ➔ ද්‍රවශීලතා අවදානම

බැංකුවට එහි ගෙවීම් සම්බන්ධ වගකීම් සම්පූර්ණයෙන් ඉටු කිරීමට ප්‍රමාණවත් ද්‍රවශීල මුදල් ප්‍රමාණයක් පවත්වාගැනීමට හෝ ජනිත කිරීමට නොහැකි වීම හෝ එසේ කළ හැකි වන්නේ සැලකිය යුතු ආකාරයේ අවාසිදායක තත්ත්වයක් යටතේ වීම පාදක කරගෙන හටගන්නා අවදානම ද්‍රවශීලතා අවදානම ලෙස හැඳින්වේ. ගනුදෙනුකරුවන්, ප්‍රතිපාර්ශවයන්, නියාමන අධිකාරිය සහ වෙනත් පාර්ශවකරුවන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා ද්‍රවශීලතාවය කාර්යක්ෂම ආකාරයෙන් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. බැංකුවේ පූර්ව නිශ්චිත අවදානම් අභිරුචියට අනුකූලව ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කිරීමේ වගකීම භාණ්ඩාගාරය වෙත පැවරේ.

බැංකුවේ අවදානම් පැතිකඩ සහ වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නියාමන හා විවක්ෂණශීලී අවශ්‍යතා වලට අනුකූලව බැංකුව සුදුසු ද්‍රවශීලතා සීමා පවත්වාගෙන තිබේ.

ගුණාත්මකභාවයෙන් ඉහළ ද්‍රවශීලතා සම්පත් ප්‍රමාණවත් පරිදි පවත්වාගැනීම සහ ද්‍රවශීලතා අවදානම් අභිරුචිය පවත්වාගැනීම සඳහා සුදුසු හා ප්‍රමාණවත් අරමුදල් ප්‍රවාහයක් සහතික කිරීම පිණිස ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කරගැනීම සඳහා වන පාලන කාර්යයරාමුඛ සකස් කර ඇත. අභ්‍යන්තර සහ නියාමන ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා බැංකුවට උපකාර වන අවදානම කළමනාකරණය කරගැනීම සඳහා වන පාලන කාර්යයරාමුඛ, ප්‍රතිපත්ති සකස් කිරීම, සමාලෝචනය සහ පාලනය, විශ්ලේෂණය, ආතති පරීක්ෂාව, සීමා ස්ථාපිත කිරීම සහ නිරීක්ෂණය යන සංයෝජනයෙන් සමන්විත වේ.

### අරමුදල් සම්පාදන විවිධාංගීකරණය ➔



සටහන - 23

බැංකු ශාඛා ජාලය ඔස්සේ පුළුල් පරාසයක පැතිරුණු පුද්ගලික හා ආයතනික තැන්පත්කරුවන් සමුදායකට අයත් තැන්පතු රැසක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව බැංකුව සතු වන අතර, බැංකුව මූලික අරමුදල් සම්පාදනයේදී ස්ථාවර අරමුදල් ප්‍රභවයක් ලෙස ඒ කෙරෙහි විශ්වාසය තබයි. ඊට අමතරව බැංකුව අඩු පිරිවැයක් සහිත විදේශ මුදල් ණය ලබාගැනීම සඳහා පවතින අවස්ථාද ප්‍රයෝජනයට ගනිමින් සිටී.

2018 වර්ෂයේදී, සමස්ත අරමුදල් ආශ්‍රිත වගකීම් රුපියල් බිලියන 965.6 ක් ලෙස සටහන් වූ අතර, ඉන් 86.9% ක් තැන්පතු වලින් සමන්විත වේ. ණය ගැණුම්වලින් 7.6% ක් ප්‍රතික්‍රය ගිවිසුම් යටතේ සිදු කර තිබෙන අතර විදේශ මුදල් ණය ගැණුම් 4.8% ක් ලෙස සටහන් විය.

දිවයින පුරා විසිරී බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ පුද්ගල තැන්පතු (ඉතිරිකිරීමේ සහ ස්ථාවර තැන්පතු) වෙත ළඟාවීම සඳහා බැංකුවට ඇති හැකියාව හේතුවෙන් අරමුදල් සම්පාදනය ආශ්‍රිත සංකේන්ද්‍රණ අවදානම අවම වේ.

### පාලන ව්‍යුහය ➔

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේදී වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව ද්‍රවශීලතා අවදානම අධීක්ෂණය කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ද්‍රවශීලතාවය සහ බැංකුවේ වෙළඳපොළ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය බැංකුවේ ප්‍රධාන අවදානම් පාලන ලේඛනය වේ.

වෙළඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය විසින් නියාමන අනුපාතික, විවක්ෂණශීලී අනුපාතික සහ වත්කම් හා වගකීම් කල්පිරීමේ පැතිකඩ භාවිතයෙන් ද්‍රවශීලතා අවදානම නිරීක්ෂණය කරයි. එසේම, ද්‍රවශීලතා අර්බුද සහ ණය අර්බුද ආශ්‍රිත අවස්ථා හා ස්වභාවයන් මෙන්ම යම් අර්බුදකාරී අවස්ථාවක වහාම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වේගය/කාලය සැලකිල්ලට ගනිමින් කලින් කලට ආතති පරීක්ෂා සිදු කෙරේ. ආතති පරීක්ෂා වල ප්‍රතිඵල සහ ද්‍රවශීලතා අනුපාතික වත්කම් හා කළමනාකරණ කමිටුව සහ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මඟින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දෙයි.

### ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ➔

නියාමකයන් විසින් නිකුත් කරන ලද අදාළ ව්‍යවස්ථාපිත නියාමන සහ අවදානම් අභිරුචි කාර්යයරාමුඛ සමග අනුකූල වෙමින් බැංකුව ද්‍රවශීලතාවය කළමනාකරණය කරයි. නිරන්තරයෙන් සිය වත්කම් පදනම ශක්තිමත් කිරීම උදෙසා ආධාර වන සුදුසු ද්‍රවශීලතා ප්‍රමාණයක්, විවිධාංගීකරණයක් සහ කාල සීමාවක් බැංකුව සතුව පවතින බව ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය ඔස්සේ සහතික කෙරේ.

බැංකුව බාසල් III අවශ්‍යතා වලට අනුකූලව ද්‍රවශීලතා අවදානම් දර්ශක සහ මෙවලම් නිරීක්ෂණය කරමින් සිය ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය කරයි. නිමැවුම් ආශ්‍රිත අරමුදල් සම්පාදන විවිධාංගීකරණය සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අවදානම් අභිරුචි සීමා කෙරෙහි අනුකූලතාවය සහතික කිරීම අරමුණු කරගෙන අවදානම් කළමනාකරණ අංශය විසින් වැදගත් ප්‍රතිපාර්ශවයන් මෙන්ම වැදගත් නිමැවුම් සම්බන්ධයෙන්ද අරමුදල් සම්පාදන සංකේන්ද්‍රණය නිරීක්ෂණය කරනු ලබයි.

අවදානම් කළමනාකරණය

ද්‍රවශීලතා කළමනාකරණ ක්‍රියාවලිය

උපක්‍රමික (කෙටි කාලීන) ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය	ව්‍යුහාත්මක (දිගු කාලීන) ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය	සම්භව්‍යතා ද්‍රවශීල අවදානම් කළමනාකරණය
දෛනික ද්‍රවශීලතා තත්ත්ව අධීක්ෂණය කිරීම	ව්‍යුහාත්මක වශයෙන් මනා මූල්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම	පූර්ව අනතුරු හැඟවීම් දර්ශක අධීක්ෂණය කොට කළමනාකරණය කිරීම
ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතිකය අවදානම් අභිරුචියට අනුකූල බව සහතික කරගැනීම	ව්‍යුහාත්මක මට්ටමේ ද්‍රවශීලතා නොගැලපීම් හඳුනාගෙන කළමනාකරණය කිරීම	සම්භව්‍යතා අරමුදල් සැලසුම් පිහිටුවා පවත්වා ගැනීම
අන්තර්බැංකු සහ ප්‍රතික්‍රියා හිඟ මට්ටම් නිරීක්ෂණය කිරීම		
දෛනික මුදල් ප්‍රවාහ අවශ්‍යතා නිරීක්ෂණය කිරීම	වර්ගාත්මක කළමනාකරණය තීරණය කිරීම සහ අදාළ කරගැනීම	දෛනිකව ද්‍රවශීලතා ආතති පරීක්ෂා සහ සංසිද්ධි විශ්ලේෂණ සිදු කිරීම
කෙටි කාලීන මුදල් ප්‍රවාහ කළමනාකරණය කිරීම	දිගු කාලීන මුදල් ප්‍රවාහ කළමනාකරණය කිරීම	අවශ්‍ය නම් ද්‍රවශීලතා අවදානම් ආපදා කළමනාකරණ කමිටු කැඳවීම
දෛනික විදේශ විනිමය ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම	විවිධාංගීකරණය කළ අරමුදල් සංවිකල්ප පවත්වා ගැනීම	අපේක්ෂිත ආතති මට්ටම් අනුව ද්‍රවශීලතා ස්ථාවරත්වය මට්ටම් ස්ථාපනය කිරීම
වත්කම් හා කළමනාකරණ කමිටුව විසින් දන්වන ලද පරිදි ව්‍යුහාත්මක සහ සම්භව්‍යතා ද්‍රවශීලතා අවශ්‍යතා වලට අනුව තැන්පතු අනුපාත සකස් කිරීම	කාලීන අරමුදල් සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුම්දීම	ද්‍රවශීලතා ස්ථාවරත්වය කළම විවිධාංගීකරණය කිරීම පිළිබඳ උපදෙස් ලබාදීම
	විදේශ විනිමය ද්‍රවශීලතාවය තක්සේරු කිරීම	බාසල් III ද්‍රවශීලතා අවශ්‍යතා සමග අනුකූලතාවය සහතික කිරීම
	ද්‍රවශීලතා අවදානම් අභිරුචිය ස්ථාපිත කිරීම	
	ද්‍රවශීලතා මිල පිරිවැය සුදුසු පරිදි පැවරීම තහවුරු කරගැනීම	

වගුව 8

නියාමන අනුපාතික →

ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතිකය සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය මාසිකව නිරීක්ෂණය කෙරෙන අතර, ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතිකය කාර්තුමය පදනමක් මත නිරීක්ෂණය කෙරේ.

බැංකුව බාසල් III යටතේ සාර්ථකව ද්‍රවශීලතා අවශ්‍යතා පවත්වාගෙන තිබේ. ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය 100% ඉක්මවා ඇති අතර, ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතිකය අවම නියාමන අවශ්‍යතාවය 20% ඉක්මවා තිබේ. එම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවූයේ ඉහළ ද්‍රවශීලතාවයක් සහිත රාජ්‍ය සුරැකුම්පත් බැංකුවේ තැන්පතු වලින් 60%ක් තැන්පත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයයි.


බැංකුව බාසල් III යටතේ ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතිකය සඳහා වන නියාමන අවශ්‍යතාවය මැනවින් සපුරා ඇත. මෙම තත්ත්වය ළඟා කරගන්නා ලද්දේ වඩා ස්ථාවර පුද්ගල තැන්පතු පදනමක් හිමිකර ගැනීම මගිනි.

නියාමන අනුපාතික

	දෙසැම්බර් 2018 %	දෙසැම්බර් 2017 %	අවම නියාමන අවශ්‍යතාවය %
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතිකය – දේශීය බැංකු ඒකකය	54.88	73.44	20
ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය – රුපියල්	245.06	377.57	90
ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය – සියළු මුදල් ඒකක	321.29	376.18	90
ශුද්ධ ස්ථාවර වත්කම් අනුපාතිකය	147.00	135.45	90

වගුව 9

**නියාමන අනුපාතික වල ප්‍රවණතා →**



සටහන 24

**කල්පිරීමේ පරතරය**

කල් පිරීමේ පරතරය	මාස 3 දක්වා රු. '000	මාස 3-12 රු. '000	අවුරුදු 1-3 රු. '000	අවුරුදු 3-5 රු. '000	අවුරුදු 5ට වැඩි රු. '000	31.12.2018 දිනට මුළු වත්කම් රු. '000
<b>ගිවිසුම්ගත කල්පිරීමක් සහිත වත්කම් (පොලිය සහිත වත්කම්)</b>						
මුදල් හා මුදල් වලට සමාන වෙනත් සාධක	13,528	-	-	-	-	13,528
බැංකු වල රැඳවූ මුදල්	8,962,285	8,626,160	-	-	-	17,588,445
සාධාරණ වටිනාකම් මත මනින ලද ලාභ හෝ අලාභ ඔස්සේ හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම්	526,079	45,164	1,562,229	5,587,752	7,080,240	14,801,463
<b>ක්‍රමක්ෂය වූ පිරිවැය මත මූල්‍ය වත්කම්</b>						
- ණය හා අත්තිකාරම්	24,859,047	76,313,691	116,389,323	75,402,639	130,567,445	423,532,145
- ණය හා වෙනත් උපකරණ	36,694,607	60,416,015	100,748,159	124,717,849	196,371,339	518,947,969
සාධාරණ වටිනාකම් මත මනින ලද වෙනත් විස්තීරණ ආදායම් ඔස්සේ හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම්	93,693	2,417	574,676	1,614,189	148,939	2,433,915
	71,149,238	145,403,447	219,274,387	207,322,429	334,167,963	977,317,466
<b>වෙනත් වත්කම් (පොලිය රහිත වත්කම්)</b>						
මුදල් හා මුදල් වලට සමාන වෙනත් සාධක	3,420,996	-	-	-	-	3,420,996
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,740,106	-	-	-	-	4,740,106
සාධාරණ වටිනාකම් මත මනින ලද ලාභ හෝ අලාභ ඔස්සේ	469,730	1,409,189	-	-	-	1,878,919
සාධාරණ වටිනාකම් මත මනින ලද වෙනත් විස්තීරණ ආදායම් ඔස්සේ හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම්	-	-	-	-	3,750,515	3,750,515
පරිපාලිත ආශ්‍රිත ආයෝජන	-	-	-	-	1,700,000	1,700,000
දේපල, පිරිසහ සහ උපකරණ	-	-	-	-	13,465,755	13,465,755
වෙනත් වත්කම්	845,513	9,129,458	8,887,211	6,541,719	5,805,314	31,209,217
	9,476,345	10,538,647	8,887,211	6,541,719	24,721,584	60,165,507
<b>මුළු වත්කම්</b>	<b>80,625,583</b>	<b>155,942,094</b>	<b>228,161,598</b>	<b>213,864,148</b>	<b>358,889,547</b>	<b>1,037,482,973</b>

අවදානම් කළමනාකරණය

කල් පිරීමේ පරතරය	මාස 3 දක්වා රු. '000	මාස 3-12 රු. '000	අවුරුදු 1-3 රු. '000	අවුරුදු 3-5 රු. '000	අවුරුදු 5ට වැඩි රු. '000	31.12.2018 දිනට මුළු වත්කම් රු. '000
<b>ශීඝ්‍රමයෙන් කල්පිරීමක් සහිත වගකීම් (පොලිය සහිත වගකීම්)</b>						
බැංකුවලට ගෙවිය යුතු	58,368,770	6,718,543	12,031,832	-	-	77,119,146
කුමක්ෂය වූ පිරිවැය මත මූල්‍ය වගකීම්						
- තැන්පතුකරුවන්ට ගෙවිය යුතු	425,141,386	396,295,352	13,301,606	4,836,068	-	839,574,411
- අනෙකුත් ණය ගිණිහිටි ගෙවිය යුතු	14,619,083	185,718	-	-	-	14,804,802
නිකුත් කරන ලද ණය සුරැකුම්	-	46,389,133	-	6,000,000	-	52,389,133
	498,129,239	449,588,746	25,333,438	10,836,068	-	983,887,492
<b>අනෙකුත් වගකීම් (පොලිය රහිත වගකීම්)</b>						
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	1,533	-	-	1,533
විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීමේ වගකීම	-	-	-	-	3,830,795	3,830,795
නාමික බදු වගකීම්	-	-	-	-	582,463	582,463
වෙනත් වගකීම්	2,750,829	875,249	794,715	779,046	247,437	5,447,277
පරිපාලනයන්ට ගෙවිය යුතු	750	-	-	-	-	750
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	-	-	-	-	9,400,000	9,400,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	3,227,960	3,227,960
රඳවාගත් ආදායම්	-	-	-	-	4,622,080	4,622,080
වෙනත් සංචිත	-	-	-	-	26,482,625	26,482,623
	2,751,579	875,249	796,248	779,046	48,393,360	53,595,481
<b>මුළු වත්කම්</b>	<b>500,880,818</b>	<b>450,463,995</b>	<b>26,129,686</b>	<b>11,615,114</b>	<b>48,393,360</b>	<b>1,037,482,973</b>

වගුව 10


වෙනත් ද්‍රවශීලතා නිරීක්ෂණ මෙවලම් →

වත්කම් සහ වගකීම් කල්පිරීමේ පරතරය පිළිබඳ විශ්ලේෂණය අහිතකර ද්‍රවශීලතා මට්ටම් පුරෝකථනය කිරීමට උපකාරී වේ. ණය ගැණුම් ඉහළ දැමීම අරමුණු කරගෙන වර්ෂය තුළදී බැංකුව විසින් රාජ්‍ය සුරැකුම් කළමෙත් කොටසක් ඇපයට තබමින් අරමුදල් සම්පාදනය කරන ලදී.

අරමුදල් සම්පාදන සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය කිරීම සඳහා බැංකුව විසින් සමස්ත වත්කම් වලට සාපේක්ෂ ශුද්ධ ණය අනුපාතිකය, ගණුදෙනුකරුවන්ගේ තැන්පතු වලට සාපේක්ෂ ණය අනුපාතිකය, කෙටි කාලීන වගකීම් වලට සාපේක්ෂ ද්‍රවශීල වත්කම් අනුපාතිකය, සමස්ත වත්කම් වලට සාපේක්ෂ මිලට ගත් අරමුදල් අනුපාතිකය, සමස්ත ණය හා සාපේක්ෂ වගකීම් සහ විශාල වගකීම් (තාවකාලික ආයෝජන) වලට සාපේක්ෂ උපයන වත්කම් (තාවකාලික ආයෝජන) අනුපාතිකය නිරීක්ෂණය කරනු ලබයි.

කෙටි කාලීන වගකීම් වලට සාපේක්ෂ ද්‍රවශීල වත්කම් අනුපාතිකය සහ සමස්ත වත්කම් වලට සාපේක්ෂ මිලට ගත් අරමුදල් අනුපාතිකය හැර අනෙකුත් අනුපාතික වසර තුළදී ධනාත්මක ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය. ප්‍රතික්‍රමය ශීඝ්‍රමයට ණය ලබාගැනීම සහ ආයතනික තැන්පතු වල ඉහළයාම සමස්ත වත්කම් වලට සාපේක්ෂ මිලට ගත් අරමුදල් අනුපාතිකය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර තිබේ.

කොටස් ප්‍රවේශය යටතේ ද්‍රවශීලතා අනුපාතික →



සටහන 25

ද්‍රවශීලතා හදිසි අවශ්‍යතා සැලසුම →

යම් නිශ්චිත හෝ වෙළඳපොළ අර්බුද අවස්ථා වල බලපෑම දරාගැනීමට බැංකුව සතු හැකියාව ද්‍රවශීලතා හදිසි අවශ්‍යතා සැලසුම මගින් සහතික කෙරේ. බැංකුවේ ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහ භාණ්ඩාගාර බැඳුම්කර ඇප සුරැකුමක් (ප්‍රතික්‍රය ණය ගැණුම්) ලෙස භාවිත කරමින් අඩු පිරිවැයක් යටතේ ණය ගැනීමේ හැකියාව, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව තැන්පතු වලින් 60% ක් රාජ්‍ය සුරැකුම්පත් (ඉහළ ද්‍රවශීලතාවක් සහිත/අවදානම් රහිත වත්කම්) ආයෝජනය කිරීම මගින් වැඩිදියුණු කරයි.

වෙළඳපොළ අවදානම් නිරීක්ෂණ ඒකකය නිරන්තරයෙන් ද්‍රවශීලතා අවදානම නිරීක්ෂණය කරමින් ද්‍රවශීලතා දර්ශක සහ ආතති පරීක්ෂා සම්බන්ධයෙන් වාර්තා සපයයි. එම වාර්තා, අර්බුදකාරී අවස්ථා වලට ප්‍රතිචාර දැක්වීමට උපකාර වන උපායමාර්ග වලට අනුබල දෙන පූර්ව අනතුරු හැඟවීමක් ලෙස ක්‍රියාකරයි.

➔ මෙහෙයුම් අවදානම

මෙහෙයුම් අවදානම, ප්‍රමාණවත් නොවන හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලි, පුද්ගලයන් සහ පද්ධති හෝ බාහිර සිදුවීම් හේතුවෙන් පැන නගින අවදානම ලෙස නිර්වචනය කළ හැකිය. නෛතික අවදානම මෙහෙයුම් අවදානමට ඇතුළත් වුවත් කීර්ති නාමය හානි වීමේ අවදානම සහ උපායමාර්ගික අවදානම ඊට අයත් නොවේ. බැංකුව එහි දෛනික මෙහෙයුම් ඔස්සේ පුළුල් පරාසයක විවිදුණු මෙහෙයුම් අවදානමකට නිරාවරණය වේ.

බැංකුව මතු වෙමින් තිබෙන මෙහෙයුම් අවදානම් ආශ්‍රිත ගැටළු පිළිබඳව අවබෝධයෙන් සිටින අතර, තොරතුරු තාක්ෂණ බිඳවැටීම්, තොරතුරු තාක්ෂණ පද්ධති වල අන්තර්ගත දත්ත අත්සතු වීම, නියාමන අවදානම, සොරකම් සහ වංචා, බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීම ආශ්‍රිත අවදානම සහ ආකෘති ආශ්‍රිත අවදානම වැනි මෙහෙයුම් අවදානමට අදාළ පවතින සහ මතු වෙමින් තිබෙන ප්‍රවණතාවයන්ගේ බලපෑම සැලකිල්ලට ගනිමින් මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යය වාර්ෂිකව සමාලෝචනය කෙරේ.

පවතින සහ මතු වෙමින් තිබෙන මෙහෙයුම් අවදානම්

<p>තොරතුරු තාක්ෂණ බිඳවැටීම්</p>	<p>සයිබර් ප්‍රහාර, මිනිසා අතින් සිදුවන වැරදි සහ ජීව කාලය ඉකුත්වූ දෘඩාංග හේතුවෙන් ඇතිවිය හැකි අක්‍රමිකතා පදනම් කරගෙන තොරතුරු තාක්ෂණ බිඳවැටීම් ඇතිවේ. එවැනි බිඳවැටීම්හි පිරිවැය මූල්‍ය වශයෙන් ගණනය කිරීම අපහසු වන අතර බැංකුවේ සමස්ත දරාගැනීමේ හැකියාව කෙරෙහි බලපෑමක් ඇති කරයි.</p> <p>බැංකුව තොරතුරු තාක්ෂණ බිඳවැටීම් මගින් ජනිත වන බලපෑම අවම කිරීම සඳහා "ව්‍යාපාරික අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය" හා "ආපදා ප්‍රතිසාධන සැලැස්ම" භාවිත කරයි. අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් සහ නිසි නඩත්තුවක් සමගින් කාලෝචිත දෘඩාංග හා මෘදුකාංග පද්ධතියක් බැංකුව තුළ පවතින බව තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව විසින් සහතික කරනු ලබන අතර තොරතුරු ආරක්ෂණ අංශය ඒ සඳහා බැංකුව තුළ ක්‍රියාත්මක වන පාලන වල ඵලදායිතාවය නිරීක්ෂණය කරයි.</p>
<p>තොරතුරු තාක්ෂණ පද්ධති වල අන්තර්ගත දත්ත අත්සතු වීම</p>	<p>සයිබර් ප්‍රහාර, පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීම, හදිසි තොරතුරු නිරාවරණය කිරීම් සහ සේවකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රහස්‍ය දත්ත අත්සතු වීම සිදුවිය හැක.</p> <p>සංවේදී දත්ත සහ තොරතුරු වල රහස්‍යභාවය සහතික කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන ආකාරයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියක් බැංකුව තුළ ක්‍රියාවට නංවා තිබේ. තොරතුරු ආරක්ෂණ ඒකකය බැංකුව එවැනි අවදානමකට මුහුණපෑමට ඇති හැකියාව අවම කිරීම සඳහා ප්‍රතිපත්ති කාර්යයට මුළු ක්‍රියාත්මක කිරීම තහවුරු කරයි.</p>
<p>අනුකූලතා/නියාමන අවදානම</p>	<p>නියාමන අවදානමේ විෂයය පරාස ගෝලීය වශයෙන් අඛණ්ඩව පුළුල් වෙමින් තිබේ. ප්‍රාග්ධනය, තෝලනය, අරමුදල් සම්පාදනය සහ ද්‍රවශීලතාවය වැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව සිදු වන නියාමන වෙනස්කම් බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. නියාමන අධිකාරිය (ශ්‍රී ලංකා මහ බැංකුව) සහ රජය දේශීය හා ගෝලීය නියාමන ප්‍රමිතීන් හා අනුකූල වන ලෙස බැංකු වෙත අඛණ්ඩව උපදෙස් ලබාදෙයි.</p> <p>රෙගුලාසි වල විෂයය පරාස සැලකිය යුතු අකාරයෙන් පුළුල් වෙමින් තිබෙන හෙයින් දැනට ක්‍රියාත්මක රෙගුලාසි වලට අනුකූලවීම ප්‍රමාණවත් නොවන බව පෙනේ. එබැවින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව රෙගුලාසි ආශ්‍රිතව මතුවට ඇති විය හැකි වෙනස්කම් වලටද අනුකූලවීම සඳහා සූදානමින් සිටී.</p>
<p>සොරකම් සහ වංචා</p>	<p>සොරකම් සහ වංචා, සුලභව පැන නගින මෙහෙයුම් අවදානම ලෙස හඳුන්වාදිය හැකි අතර තාක්ෂණික දියුණුව සහ ඩිජිටල්කරණය සමග සයිබර් වංචා කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබේ. බැංකුවේ අභ්‍යන්තර පාලන ව්‍යුහය සොරකම් සහ වංචා අවම කිරීමෙහිලා පළමු ආරක්ෂණ ස්ථරය ලෙස ක්‍රියාත්මක වේ. බැංකුව විසින් වර්ෂය තුළදී, සයිබර් ප්‍රහාරකයන් වෙතින් ඵලදායී විය හැකි වංචා අවම කිරීම අරමුණු කරගෙන වැඩපිළිවෙල කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.</p>
<p>බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීම</p>	<p>බාහිර සේවා සපයන්නන්ගේ සේවය ලබාගැනීම ඉහළයාම හේතුවෙන් පැන නගින අවදානම බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීමේ අවදානම ලෙස හඳුන්වාදිය හැකිය. ඒ අනුව, බැංකුව තුළ ක්‍රියාත්මක වන බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීම පිළිබඳ ප්‍රතිපත්තියට අනුකූලව සහ බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීමට අදාළව ගිවිසුම් වලට ඵලඹීමේදී ඔවුන් පිළිබඳ තොරතුරු නිසි පරිදි ඇගයීම, තොරතුරු අනාවරණය නොකිරීම හා සම්බන්ධ ගිවිසුම් වලට ඵලඹීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබේ.</p>
<p>ආකෘති ආශ්‍රිත අවදානම</p>	<p>ආකෘති මත යැවීමේ ප්‍රවණතාවය ඉහළයාම ආකෘති පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගැනීම සහ ආකෘති අවදානම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මතුව තිබේ. දත්ත වල ගුණාත්මකභාවය, තාක්ෂණික හෝ ක්‍රියාත්මක කිරීමේ ගැටළු සහ දත්ත අතර පවතින සහසම්බන්ධ ආශ්‍රිත වෙනස්කම් වැනි සාධක මත පදනම්ව ආකෘති ආශ්‍රිත අවදානම පැන නගී.</p> <p>සුක්ෂම ආකෘති නිර්මාණය කිරීම, දත්ත වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ ආකෘති මගින් ජනනය කෙරෙන ප්‍රතිඵල ඔස්සේ මෙම අවදානම වළක්වාලීමට කටයුතු කෙරේ.</p>

### අවදානම් කළමනාකරණය

#### මෙහෙයුම් සමාලෝචනය →

බැංකුවට මුහුණපෑමට සිදු වන වැඩි අවධානයක් යොමු කළ යුතු අවදානම් මත පදනම්ව මෙහෙයුම් අවදානම සමාලෝචනය කෙරේ. මෙහිදී අවම බලපෑමකදී අවධානය යොමු කිරීමට හැකි වන පරිදි නිර්ණාත්මක ව්‍යාපාරික කාර්යයන් සඳහා දරාගැනීමේ මට්ටම් තීරණය කර ඇත.

මෙහෙයුම් අවදානම සමාලෝචනය කිරීම				
අවදානම් සාධකය	විස්තරය	නිරීක්ෂණය/කළමනාකරණය සඳහා භාවිත මෙවලම්	නිරාවරණය	බලපෑම
සොරකම් සහ වංචා අවදානම	අභ්‍යන්තර හෝ බාහිර පාර්ශව විසින් සිදු කරන ලබන වංචාකාරී ක්‍රියා	<ul style="list-style-type: none"> <li>→ වංචා ආශ්‍රිත අවදානම් කළමනාකරණය සහ ක්‍රියාවලිය</li> <li>→ අභ්‍යන්තර පාලනවිධි</li> <li>→ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නිරීක්ෂණය කිරීම</li> <li>→ අලාභ ජනනය කරන සිදුවීම් නිරීක්ෂණය</li> <li>→ අවදානම් පාලන ස්වයං - තක්සේරුව</li> </ul>	මධ්‍යස්ථ	මධ්‍යස්ථ
තොරතුරු තාක්ෂණ බිඳවැටීම්	අක්‍රිය හෝ ප්‍රමාණවත් නොවන ක්‍රියාවලි, පද්ධති සහ තොරතුරු තාක්ෂණය	<ul style="list-style-type: none"> <li>→ අභ්‍යන්තර පාලනවිධි</li> <li>→ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය</li> <li>→ ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය</li> <li>→ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නිරීක්ෂණය</li> <li>→ සිදුවීම් වාර්තාකරණය</li> </ul>	ඉහළ	මධ්‍යස්ථ
අනුකූලතා/නියාමන අවදානම	නියාමන අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම	<ul style="list-style-type: none"> <li>→ අනුකූලතා වැඩසටහන් සහ පරීක්ෂණ</li> <li>→ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නිරීක්ෂණය</li> <li>→ අනුකූලතා අවදානම සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය</li> </ul>	මධ්‍යස්ථ	මධ්‍යස්ථ
තෛතික අවදානම	තෛතික අවශ්‍යතා සමග අනුකූලවීමට අසමත්වීම/අනුකූලතාවය ප්‍රමාණවත් නොවීම	<ul style="list-style-type: none"> <li>→ සියළු ගිවිසුම්ගත වගකීම් ආශ්‍රිත තෛතික ගැටළු නිරාකරණය කිරීම</li> <li>→ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නිරීක්ෂණය</li> </ul>	මධ්‍යස්ථ	පහළ

\*ඉහළ ආතති මට්ටමකදී ඉපැයීම සහ ප්‍රාග්ධනය මත ඇති විය හැකි බලපෑම

සටහන 26

#### පාලන ව්‍යුහය →


බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යරාමුව මඟින් දැනට පවත්නා සහ මතු වෙමින් තිබෙන මෙහෙයුම් අවදානම් කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර මෙහෙයුම් ක්‍රියාවලියක් ඇති කිරීම සහ විධිමත් පාලන ව්‍යුහයක් පිළිබඳ විග්‍රහ කිරීම සිදු කෙරේ.

පහත දැක්වෙන ප්‍රතිපත්ති, මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යරාමුවට ශක්තිමත් කරයි.

- තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය
- ව්‍යාපාරික අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය පිළිබඳ ප්‍රතිපත්තිය
- වංචා අවදානම කළමනාකරණය සහ වංචා හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය
- බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීමට අදාළ ප්‍රතිපත්තිය

ඵලදායී පාලන ව්‍යුහය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අධීක්ෂණය යටතේ බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යරාමුව බලගැන්වේ. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සහයෙන් මෙහෙයුම් අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරේ.

#### අවදානම් පාලන ව්‍යුහය



සටහන 27

මෙහෙයුම් අවදානම් නිරීක්ෂණ කමිටුව මෙහෙයුම් අවදානම් කළමනාකරණය අධීක්ෂණය කිරීම සඳහා කැපවී සිටී. ඊට අදාළ පාලන ව්‍යුහය ඇතුළුව මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යයාලුව සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගැනීමේ වගකීම අවදානම් කළමනාකරණ අංශයේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය වෙත පැවරේ. මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය වෙත පැවරී තිබෙන වගකීම් පහත පරිදි වේ.

- ප්‍රතිපත්ති සාමලෝචනය කිරීම/යාවත්කාලීන කිරීම
- අවදානම් සහ පාලන ස්වයං තක්සේරුව, ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක, අලාභ ජනිත කරන සිදුවීම් පිළිබඳ දත්ත උපයෝගී කරගෙන මෙහෙයුම් අවදානම තක්සේරු කිරීම
- ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහ නිරීක්ෂණය කිරීම
- තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය නිරීක්ෂණය කිරීම
- බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීමට අදාළ අවදානම නිරීක්ෂණය කිරීම
- නව නිමැවුම්/ක්‍රියාවලි සාමලෝචනය කිරීම
- මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම

**මෙහෙයුම් අවදානම කළමනාකරණ ක්‍රියාවලිය →**

බැංකුව එහි සියළු මෙහෙයුම් ක්ෂේත්‍ර වෙතින් පැන නගින මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් අනුගමනය කරයි. බැංකුවේ මෙහෙයුම් සහ/හෝ බාහිර සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයන්, ක්‍රියාවලි සහ පද්ධති ආශ්‍රිතව මෙහෙයුම් අවදානම පැන නගී.

බැංකුවේ අවදානම් අභිරුචියට සාපේක්ෂව මෙහෙයුම් අවදානම් පැතිකඩ විග්‍රහ කෙරෙන අතර බැංකුවේ අවදානම් සංස්කෘතියෙහි කොටසක් ලෙස අවදානම් කළමනාකරණය ක්‍රියාවට නැගේ. අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සියළු මට්ටම් වල කැපවීම මත මෙම ක්‍රියාවලීන්හි ඵලදායිභාවය තීරණය වේ.

ශාඛා සහ අංශ වල සේවක මණ්ඩලය මෙහෙයුම් අවදානමේ ප්‍රාථමික හිමිකරුවන් වේ. ඔවුන්ට අදාළ වගකීම් ක්ෂේත්‍ර ආශ්‍රිත නෛසර්ගික අවදානම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා අවැසි ප්‍රමාණවත් පුහුණුවක් ඔවුන්ට ලබාදී ඇත. පද්ධති පාලන, ප්‍රවේශ පාලන, රාජකාරී බෙදා දැක්වීම, ගනුදෙනු වල නිවැරදිභාවයට අදාළ පැහැදිලි බලතල හා වගකීම්, ගනුදෙනු බලාත්මක සහ තහවුරු කිරීම ඔස්සේ ද්වන්ධ පාලනය, වත්කම් මත භෞතික පාලන, වාර්තා තබාගැනීම හා සම්බන්ධ නිසි ක්‍රමවේද, සැසඳීම්, විගණන හෝච්චාවන් සහ විගණන ලොග් පොත් බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණයේ පදනම වන එකී අභ්‍යන්තර පාලන පද්ධතියට අයත් වේ.

පද්ධති සහ පාලන ආශ්‍රිත දුර්වලතා නිවැරදි කිරීමේ අරමුණින් අවදානම් කළමනාකරණ අංශයේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය අවදානම් හඳුනාගනී.

බැංකුව මෙහෙයුම් අවදානම අවම කරගැනීම සඳහා විවිධ මෙවලම් සහ ක්‍රමවේද භාවිත කරයි.

**අලාභ ඇති කරන සිදුවීම් පිළිබඳ දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය →**


අලාභ ඇති කරන සිදුවීම් පිළිබඳ දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය, මනා මෙහෙයුම් අවදානම් කළමනාකරණයක ප්‍රධාන අංගයක් මෙන්ම වඩා දියුණු ප්‍රාග්ධන ගණනය කිරීමේ ආකෘති භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු නිර්ණායකයක් වශයෙන්ද බාසල් සංග්‍රහය මගින් හඳුන්වාදී තිබේ.

බැංකුවේ අලාභ ඇති කරන සිදුවීම් පිළිබඳ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය මගින් අභ්‍යන්තර මෙන්ම බාහිර පාඩු ඇති කරන ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. නිසි කලට නියාමන අධිකාරීන් වෙත වාර්තා කිරීම සහ හඳුනාගැනීම සඳහා සියළු භූගෝලීය පිහිටීම් වල සිට අභ්‍යන්තර අලාභ ඇති කරන සිදුවීම් පිළිබඳ දත්ත හඳුනාගැනීම සහ රැස්කිරීම සඳහා ලේඛණගත කරන ලද ක්‍රියාවලියක් බැංකුව සතුව තිබේ. එසේම, එවැනි අනෙකුත් ආයතන විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙහෙයුම් අලාභ ඇති කරන සිදුවීම්ද බැංකුවේ බාහිර අලාභ ඇති කරන සිදුවීම් පිළිබඳ දත්ත ගබඩාව මගින් ග්‍රහණය කෙරේ.

එලෙස රැස් කරන ලද තොරතුරු බාසල් මට්ටම II යටතේ වර්ගීකරණය කෙරෙන අතර වැඩිදියුණු කිරීම් සහ අවදානම අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සඳහා අදාළ සිදුවීම් ස්වභාවය, ඊට මූලික වූ සාධක සහ එවැනිනක් ඇතිවීමේ සම්භාවිතාව විශ්ලේෂණය කෙරේ.

2018 වර්ෂයේදී, ස්වයංක්‍රීය පරිසරයක් තුළ ක්‍රියාත්මක වන සේවා සපයන්නෙකුට ආවේණික වූ සිදුවීමක් වන ව්‍යාපාරික හා පද්ධති බිඳ වැටීම් සිදුවීමේ වාර ගණන ඉහළ ගොස් තිබිණ. වසර තුළදී අභ්‍යන්තර වංචා මගින් සිදුවූ හානිය හේතුවෙන් ඉහළ මූල්‍යමය බලපෑමක් වාර්තා විය. වංචා අවදානම කළමනාකරණය කිරීම සඳහා බැංකුවේ දැනට ක්‍රියාත්මක අභ්‍යන්තර පාලන වලට අමතරව වංචා අවදානම් කළමනාකරණ සහ whistle blowing ප්‍රතිපත්තියක්ද ස්ථාපිත කර තිබේ.


**අලාභ ජනනය කරන සිදුවීම්හි සංඛ්‍යාතය →**



- IF – අභ්‍යන්තර වංචා
- EF – බාහිර වංචා
- EPWS – සේවා නියුක්තිකයන්ගේ ක්‍රියාකාරකම් සහ රාජකාරී ස්ථානයේ ආරක්ෂාව
- CPBP – ගනුදෙනුකරුවන්, නිමැවුම් සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්
- DPA – භෞතික වත්කම්වලට හානි
- BDSF – ව්‍යාපාර බිඳවැටීම් සහ පද්ධති බිඳවැටීම්
- EDPM – ක්‍රියාත්මක කිරීම, සැපයීම සහ ක්‍රියාවලි කළමනාකරණය

### අවදානම් කළමනාකරණය


#### අලාභ ජනනය කරන සිදුවීම්හි උග්‍රතාවය →



සටහන 29

2018 මූල්‍ය වර්ෂය සඳහා වන මෙහෙයුම් අලාභ පසුගිය වර්ෂ තුන සඳහා විගණනය කරන ලද සාමාන්‍ය දළ ආදායමෙන් 0.16% ක්වූ අතර එය අභ්‍යන්තර අවදානම් මට්ටමට වඩා ඉතා අඩු මට්ටමක පැවතිණ. එම ප්‍රවණතාවය පසුගිය වසර පහක කාල පරිච්ඡේදය තුළ අලාභ ඉතා අවම මට්ටමක පවත්වාගැනීමේදී බැංකුවේ ඒකාග්‍රතාවය පෙන්නුම් කරයි.

#### අවදානම් අහිරු විය හා දරාගැනීමේ සීමාවට සාපේක්ෂව තත්‍ව මෙහෙයුම් අලාභ →



සටහන 30

#### ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නිරීක්ෂණය කිරීම →

සිදුවීමේ වාර ගණන සහ බලපෑම සම්බන්ධයෙන් වන අවදානම් සාධක පෙන්නුම් කරන හෙයින් අවදානම් නිරීක්ෂණය සහ අවදානම් වාර්තා කිරීම ඉහළ නැංවීම සඳහා ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක යොදා ගැනේ. යම් ක්‍රියාවක් ආශ්‍රිතව ඇතිවිය හැකි අවදානම, ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක මගින් තක්සේරු කෙරෙන අතර බැංකුවේ මූල්‍ය, මෙහෙයුම්, කීර්ති නාම, අනුකූලතා හෝ උපායමාර්ගික ගැටළු සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක ලෙසද ක්‍රියාත්මක වේ.

විගණන ගැටළු කළමනාකරණය, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය, තොරතුරු ආරක්ෂණ කළමනාකරණය, නිමැවුම් වල ගුණාත්මකභාවය, ක්‍රියාවලීන්හි ගුණාත්මකභාවය සහ අනුකූලතාවය යන ක්ෂේත්‍ර ආවරණය කෙරෙන අවදානම් න්‍යාසයක් ඔස්සේ මෙහෙයුම් අවදානම් පැතිකඩ හඳුනාගැනීම සහ තක්සේරු කිරීම අරමුණු කරගෙන බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක මගින් බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික මෙහෙයුම් සහ උපකාරක සේවා ආවරණය කෙරේ. මෙම කඩඉම් සීමා වාර්ෂිකව හෝ මෙහෙයුම් පරිසරයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන වර්ෂයක් තුළ එක් වරකට වඩා වැඩි කාලසීමාවකදී සංශෝධනය කෙරේ.

ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක උපයෝගී කරගනිමින් මෙහෙයුම් අවදානම් නිරීක්ෂණ ඒකකය විසින් මෙහෙයුම් අවදානම් පැතිකඩ නිරීක්ෂණය කරනු ලබන අතර, එම නිරීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

#### අවදානම් පාලන ස්වයං තක්සේරුව →

බැංකුව මුහුණපාන මෙහෙයුම් අවදානම, අවබෝධ කරගැනීම, පාලනය කිරීම සහ අධීක්ෂණය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන අවදානම් හඳුනාගැනීමේ සහ කළමනාකරණය කිරීමේ ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීමට හා සම්බන්ධීකරණය කිරීමට අවදානම් පාලන ස්වයං තක්සේරුව ඔස්සේ බැංකුවට අවස්ථාව සැලසෙන හෙයින් එය බැංකුවේ සමස්ත මෙහෙයුම් අවදානම් කාර්යයට මූලික කොටසක් ලෙස හඳුන්වාදිය හැකිය. අවදානම් සහ පාලන ස්වයං තක්සේරුව, ව්‍යාපාරික ක්‍රියාවලි හිමිකරුවන්/පළමු ආරක්ෂණ ස්ථරය ඔවුන්ගේ අවදානම් මැනවින් හඳුනාගනී යන පරිකල්පනය මත පදනම් වී තිබේ. ක්ෂණික අවධානය අවශ්‍ය අවදානම් පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරීමට සහ ව්‍යුහාත්මක ආකාරයකින් මෙහෙයුම් දුර්වලතා සලකා බැලීම කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීමට එය උපකාර වේ.

ක්‍රියාවලි මට්ටමේ අවදානම් හඳුනාගැනීම සහ ක්‍රියාවලි මට්ටමේදී බැංකුවේ අවදානම් නාම ලේඛණය යාවත්කාලීන කරගැනීම සඳහා අවදානම් පාලන තක්සේරුව සිදු කිරීමේදීද අවදානම් කළමනාකරණ අංශය විසින් ක්‍රියාවලි හිමිකරුවන් සමඟ සම්බන්ධීකරණය කරන ලදී.

#### ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි කළමනාකරණය →

ගුණාත්මකභාවයෙන් ඉහළ ගනුදෙනුකරු සේවාවක් සහතික කිරීම සඳහා ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි පිළිබඳ වාර්තාවක් පවත්වා ගැනීම සහ පැමිණිලි ලැබී ගතවන සම්මත කාල සීමාව තුළදී ඊට ප්‍රතිචාර දැක්වීම බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් වේ.

ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි බැංකුවේ මෙහෙයුම් දුර්වලතා සහ මෙහෙයුම් ආශ්‍රිත අවදානම් හඳුනාගැනීමේ ප්‍රභවයක් ලෙස මෙහෙයුම් අවදානම් ඒකකය විසින් සලකනු ලබයි. ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි වලට අදාළ දත්ත මෙහෙයුම් අවදානම් නිරීක්ෂණ ඒකකය විසින් කලින් කලට සමාලෝචනය කරනු ලබන අතර අදාළ තොරතුරු තවදුරටත් වළක්වාලීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කෙරේ.

**නව නිමැවුම් සහ ක්‍රියාවලි අවදානම් තක්සේරුව →**

බැංකුව එහි නව නිමැවුම් හඳුන්වාදීම සහ දැනටමත් හඳුන්වාදී තිබෙන නිමැවුම් සමාලෝචනය කිරීම සඳහා වන ක්‍රියාවලිය වඩා විධිමත් කර තිබේ. එක් එක් නිමැවුම සහ අදාළ මෙහෙයුම් ක්‍රියාකාරකම් ආශ්‍රිත මෙහෙයුම් අවදානම අවම කිරීම ඒ ඔස්සේ සහතික කෙරේ. නව නිමැවුම් බැංකුව තුළ හඳුන්වාදීම/ක්‍රියාත්මක කිරීමට ප්‍රථම එම නිමැවුම්, මාර්ග සහ ක්‍රියාවලි ආශ්‍රිතව පැන නගින මෙහෙයුම් අවදානම, මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් තක්සේරු කරනු ලබයි. තවදුරටත් එම නිමැවුම් මඟින් බැංකුව කෙරෙහි ඇති කරන මෙහෙයුම් අවදානම අවම කිරීම සඳහා මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් එවැනි හඳුන්වාදීම්/ක්‍රියාත්මක කිරීම්වලින් පසුවද සමාලෝචන සිදු කරනු ලබයි.

**තොරතුරු ආරක්ෂණ අවදානම් කළමනාකරණය →**


මූල්‍ය සේවා පද්ධති ආශ්‍රිතව සිදු වෙමින් තිබෙන තොරතුරු තාක්ෂණ ප්‍රගමනයන් මඟින් බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය බෙහෙවින් වෙනස් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන තොරතුරු ඔස්සේ ආරක්ෂණ කළමනාකරණ කාර්ය රාමුව මඟින් නිසි පාලනය, තොරතුරුවල නිරවද්‍යභාවය, පූර්ණත්වය සහ රහස්‍යභාවය අතින් සුරක්ෂිත බැංකු සේවාවක් ස්ථාපිත කිරීමෙහිලා අවැසි පරිසරය සකස් වේ.

බැංකුව සිය වැදගත් තොරතුරු වත්කම් ආරක්ෂා කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව, තොරතුරු ආරක්ෂණ අවදානම් කළමනාකරණය වඩා විවක්ෂණශීලීව සහතික කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්බන්ධ යටිතල පහසුකම් සහ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන ලදී.

ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහය ඇතිව මූලික ආරක්ෂණ ප්‍රමිතීන් (Baseline Security Standards - BSS) සමග අනුකූල වීමට සහ ISO (27001 : 2013) සහතිකය ලබාගැනීම සඳහාද පියවර ගෙන ඇත. තොරතුරු ආරක්ෂණ ඒකකය විසින් මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබන අතර, තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව ඔස්සේ එය නිරීක්ෂණය කෙරේ.

**තොරතුරු ආරක්ෂණ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන ක්ෂේත්‍ර**



සටහන 31

**ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය →**

බැංකුවේ සේවා, නිමැවුම් සහ මෙහෙයුම්, බිඳවැටීම් සහ බාධාවලින් තොරව අඛණ්ඩව සැපයිය යුතු බව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය පිළිබඳ ප්‍රතිපත්තිය මඟින් හඳුනාගැනේ. ස්වාභාවික විපත්, හදිසි අනතුරු, විදුලිය හා බලශක්තිය බිඳ වැටීම්, සන්නිවේදන, ගමනාගමන, ආරක්ෂක සහ සේවා ක්ෂේත්‍ර වල සිදුවිය හැකි බිඳ වැටීම්, පරිසර දූෂණය සහ හානිකර ද්‍රව්‍ය ඉතිරුම් වැනි පාරිසරික විපත්, සයිබර් ප්‍රහාර සහ වෙබ් අඩවි හා පරිගණක පද්ධති වලට නීති විරෝධීව ඇතුළුවීම් (අපහාරක ක්‍රියාකාරකම්) වැනි හදිසි අවස්ථා වලදී ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය සම්පත් සහ තොරතුරු, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ කාර්යරාමුව මඟින් විමසීමට ලක් කරනු ලබයි.

මීට අදාළව කලින් කලට සිදු කෙරෙන පරීක්ෂාවන් ඔස්සේ දැනට ක්‍රියාත්මක සැලසුමෙහි දුර්වලතා ප්‍රතිග්‍රහණය කරගැනීමට සහ එය වැඩිදියුණු කරගැනීම සඳහා අවස්ථාව සැලසේ. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් විසින් මූල්‍ය, මෙහෙයුම් සහ කීර්ති නාමය ආශ්‍රිත අලාභ අවම කරනු ලබයි.

**ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ ක්‍රියාවලිය**



සටහන 32

### අවදානම් කළමනාකරණය

#### අවදානම් පැවරීම →

එලදායී ලෙස පිරිවැය අවම කරගැනීමේ ක්‍රමවේදයක් හා අවදානම් පැවරීමේ උපායමාර්ගයක් ලෙස බාහිර පාර්ශව සේවයේ යෙදවීම උපයෝගී කරගැනේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බාහිර පාර්ශව සේවයේ යෙදවීම පිළිබඳ ප්‍රතිපත්තිය සහ වෙනත් නියාමන අවශ්‍යතා වලට අනුකූලව බැංකුවේ බාහිර පාර්ශව සේවයේ යෙදවීමේ මෙහෙයුම් සිදු කෙරේ.

එලෙස ව්‍යාපාරික මෙහෙයුම් සඳහා බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීම ආශ්‍රිත අවදානම් කළමනාකරණය කිරීම පරිපාලන අංශයේ පිහිටා ඇති බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීම නිරීක්ෂණය කිරීමේ ඒකකය විසින් සිදු කරනු ලබයි.

එම සේවා ලබාගන්නා සේවා සපයන්නන් එම කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමට සමත් බව තහවුරු කරගැනීම සඳහා බැංකුව පුළුල් වූ ඇගයීමක් සිදු කරයි. මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව විසින් බාහිර පාර්ශව සේවයේ යෙදවීමේ කාර්යයේ සහ පරිපාලන අංශය විසින් භාවිතා කරන අවදානම් කළමනාකරණ ක්‍රමවේද වල එළදායීතාව නිරීක්ෂණය කරනු ලබයි.

මෙහෙයුම් අවදානම් පැවරීමේ ක්‍රමවේදයක් ලෙස රක්ෂණය ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. රක්ෂණ සේවා සපයන්නෙකු වෙත රක්ෂණය කළ හැකි ප්‍රධාන අවදානම් පැවරීම එහිදී සිදුවේ. ස්වාභාවික විපත්, ගිනි ගැනීම් ආදිය හේතුවෙන් භෞතික වත්කම් වලට හානි සිදුවීම වැනි "දුලභව සිදුවන ඉහළ බලපෑමක්" සහිත සිදුවීම් ආවරණය කිරීම සඳහා රක්ෂණ මූලධර්ම භාවිත වේ.

බැංකුවට අදාළව පවතින හා මතුවෙමින් තිබෙන අවදානම් සැලකිල්ලට ගනිමින් රක්ෂණ ප්‍රතිපත්තියේ ප්‍රමාණවත්භාවය අධීක්ෂණ සාමාලෝචනය කෙරේ. රක්ෂණ ආවරණ කාර්යයන් පරිපාලන අංශය තුළ මධ්‍යගතවී තිබේ. මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව විසින් රක්ෂණ ක්‍රියාවලිහි එළදායීතාවය නිරීක්ෂණය කෙරේ.

අනුකූලතා අවදානම වළක්වාලීම සඳහා පියවර ගනී.

#### අනුකූලතා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය



සටහන 33

#### නෛතික අවදානම →

බාසල් නියාමන විසින් නිර්වචනය කරනු ලැබ ඇති පරිදි නෛතික අවදානම මෙහෙයුම් අවදානමෙහි කොටසක් වේ. වැරදි ලෙස සම්පාදනය කරන ලද කොන්ත්‍රාත් ගිවිසුම් සහ ඒවා ක්‍රියාත්මක කිරීම, දඩ සහ දණ්ඩණිය හානි වලට මග පාදන ලිඛිත ගිවිසුම් හෝ ප්‍රමාණවත් ආකාරයේ ලිඛිත ගිවිසුම් නොමැති වීම හේතුවෙන් අලාභ සිදුවීමේ අවදානම නෛතික අවදානම යන්නට ඇතුළත් වේ. පහත දැක්වෙන ක්‍රියාමාර්ග ඔස්සේ නෛතික අවදානම කළමනාකරණය කෙරේ.

- ගණුදෙනුකරුවන් හෝ සේවා සපයන්නන් වැනි තෙවන පාර්ශව සමඟ ගිවිසුම්ගත ව්‍යාපාරික සබඳතා වලට එළඹීමේදී ව්‍යාපාරික මෙහෙයුම් වලට අදාළ සියළුම නීති පූර්ණ වශයෙන් සැලකිල්ලට ගන්නා බව සහතික කිරීම
- එවැනි සියළු ගිවිසුම්ගත සබඳතා, අවශ්‍ය ලිපි ලේඛණ මත පදනම් වන බව සහතික කිරීම
- නිමැවුම් හා ක්‍රියාවලි හඳුන්වාදීමේදී/සමාලෝචනය කිරීමේදී නීති සහ රෙගුලාසි සමග අනුකූලතාවය සහතික කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

නෛතික අවදානම කළමනාකරණය කිරීමේ වගකීම නීති අංශයේ මඟපෙන්වීම යටතේ බැංකු ව්‍යාපාර කටයුතුවලට සෘජුවම සම්බන්ධ වන අභ්‍යන්තර පාර්ශවයන් වෙත පවරා තිබේ. නීති අංශය බැංකුවේ නීති අවදානම උපායමාර්ගිකව කළමනාකරණය කිරීමෙහි නියුක්තව සිටී.

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් නෛතික ක්‍රියාවලි සහ නීති පද්ධති හේතුවෙන් ඇති විය හැකි මෙහෙයුම් ආශ්‍රිත පාඩු සහගත සිදුවීම් කලින් කලට නිරීක්ෂණය කරන ලදුව මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරනු ලබයි.

#### අනුකූලතා අවදානම →

බැංකු ක්ෂේත්‍රය තුළ බලපැවැත්වෙන නීති හා රෙගුලාසි, ආචාර ධර්ම සංග්‍රහය සහ පරිචයන් ආශ්‍රිත ප්‍රමිති සමග අනුකූල නොවීම හේතුවෙන් සෘජුවම අනුකූලතා අවදානම පැන නගී. එබැවින් අනුකූලතා නිලධාරී ප්‍රමුඛ අනුකූලතා අංශය අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම වාර්තා කරමින් බැංකුවේ

### කීර්ති නාමයට හානි සිදුවීමේ අවදානම →

ව්‍යාපාරික පරිචයන් සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳව පාර්ශවකරුවන් තුළ පවතින සාණ ආකල්ප හේතුවෙන් බැංකුවේ ඉපැයීම් සහ තුඩුන්වත්භාවය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානම කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානම ලෙස හඳුන්වාදිය හැකිය. සිය මෙහෙයුම් වලට අදාළව මහජන විශ්වාසය පවත්වාගැනීම සඳහා කීර්ති නාමයට හානි සිදුවීමේ අවදානම කළමනාකරණය කරගැනීම මූල්‍ය ආයතනයකට ඉතා වැදගත් වේ. ප්‍රතිපත්ති, පටිපාටි, අවාර ධර්ම සංග්‍රහය සහ ව්‍යාපාර ආචාර ධර්ම මගින් කළමනාකරණය කෙරෙන පුළුල් පරාසයක පැතිරුණු අනෙකුත් අවදානම් රැසක් සමග කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානම බද්ධ වී තිබෙන හෙයින් සාමාන්‍යයෙන් අනෙකුත් සියළුම අවදානම් කළමනාකරණය සඳහා යොදාගන්නා පද්ධති සහ පාලන ක්‍රමවේද ඔස්සේ කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානමද කළමනාකරණය කිරීම පුළුල් ලෙස සිදු කෙරේ.

කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානම ආශ්‍රිතව ශුන්‍ය අවදානම් අහිරුවියක් බැංකුව සතුවේ. එබැවින් ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක, ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි පිළිබඳ විශ්ලේෂණය සහ ලකුණු ලබාදීමේ ප්‍රවේශය යටතේ භාවිත කෙරෙන පූර්ව නිශ්චිත ගුණාත්මක නිර්ණායක වැනි මෙලවම් උපයෝගී කරගනිමින් අවදානම් කළමනාකරණ අංශය විසින් කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානම නිරීක්ෂණය කරනු ලබයි.

### උපායමාර්ගික අවදානම →

අසාර්ථක ව්‍යාපාර සැලසුම් හෝ සුදුසු ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම, ව්‍යාපාරික පරිසරයේ සිදුවන වෙනස්කම් කෙරෙහි නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමට අසමත් වීම සහ බැංකුවේ ඉපැයීම් සහ ප්‍රාග්ධනය මත අහිතකර බලපෑම් ඇති කරමින් ප්‍රමාණවත් පරිදි සම්පත් වෙන් නොකිරීම හේතුවෙන් පාඩු සිදුවීමේ අවදානම උපායමාර්ගික අවදානම ලෙස හඳුන්වාදිය හැක. ඉදිරියේදී සාර්ථක විය හැකි ව්‍යාපාරික අවස්ථාවන් මගහැරීමටද උපායමාර්ගික අවදානමට අයත් වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැක්ම, මෙහෙවර සහ අවදානම් අහිරුවියට සමගාමී වන උපායමාර්ගික සැලසුම්කරණය සහ අයවැය ක්‍රියාවලියක් ඔස්සේ උපායමාර්ගය සකස් කිරීමේ වගකීම අංශ ප්‍රධානීන් වෙත පැවරේ. අයහපත් දේශීය හා ජාත්‍යන්තර පොදු ආර්ථික සහ වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන්ද උපායමාර්ගික අවදානම පැන නගී. ව්‍යාපාරික සැලැස්ම සකස් කිරීමේදී පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු යොදා ගැනේ.

අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ උපායමාර්ගික අවදානම හා සම්බන්ධ වගකීම අධීක්ෂණය කරයි. එසේම, නිරන්තරයෙන් සිදු කෙරෙන සමාලෝචන ඔස්සේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් උපායමාර්ගික අවදානම අධීක්ෂණය කරනු ලබයි. බැංකුව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය යටතේ උපායමාර්ගික අවදානම තක්සේරු කිරීම සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් මත පදනම්වූ ආකෘතියක් භාවිතා කරයි.

### → ප්‍රාග්ධන කළමනාකරණය

නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම, එහි තැන්පත්කරුවන්/ණය ගිණියන් වෙත මූල්‍ය සුරක්ෂිතතාව සැපයීම, අනාගත ව්‍යාපාරික පුළුල් කිරීම් සඳහා ඉඩහසර පවත්වාගැනීම සහ එහි ගිණිකරුවන් වෙත ප්‍රමාණවත් ආදායමක් උත්පාදනය කිරීම සඳහා බැංකුව විසින් ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයක් පවත්වාගනු ලැබීම අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍රී ලංකා රජය වෙත නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් සහ රඳවාගත් ආදායම් සහ සංචිත, කොටස්කරුවන්ගේ ගිණිකම් වලට අයත්වේ. වසර තුළදී ගිණිකරුවන්ගේ ගිණිකම් රුපියල් බිලියන 2.7 ක් දක්වා ඉහළ ගිය අතර, එය ගිණිකම් නොපෑ තැන්පතු සංචිත වලින් මාරු කරන ලදී. කොටස්කරුවන්ට ලැබීම් උත්පාදනය කරන අතුරු අවිචලන දරාගැනීම සඳහා බැංකුව සතු හැකියාව සහතික කිරීම සඳහා ප්‍රාග්ධන කළමනාකරණය අවදානම් කළමනාකරණ කාර්යරාමුවේ ඓතිහාසික අංශයක් බවට පත් කර ඇත. බැංකුවේ ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ හා අනුකූලව සිදු කෙරේ.

### අවම ප්‍රාග්ධන අවශ්‍යතා සහ ස්ඵරකෂක - ස්ඵර I →


2016 අංක 01 දරන බැංකු පනත නියමය මගින් අවම ප්‍රාග්ධන අනුපාතික ඉහළ නැංවීම සඳහා නිශ්චිත කාලරාමුවක් සමගින් 2017 ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි බාසල් III යටතේ බලපත්‍රලාභී බැංකු සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා හඳුන්වාදී ඇත. 2019 ජනවාරි 1 වන දින සිට එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බැංකුව 2018 වසර තුළදී ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සඳහා නියම කරන ලද අවම නියාමන අවශ්‍යතා ළඟා කරගැනීමට සමත් විය. 2017 දෙසැම්බර් 31 දිනට 11.93% ක් ලෙස සටහන්වූ සාමාන්‍ය සමකොටස් - ස්ඵර I අනුපාතිකය 2018 දෙසැම්බර් 31 දිනට 13.32% ක අගයක් වාර්තා කරමින් ඉහළ ගියේය. සුදුසු අතිරේක ස්ඵර I ප්‍රාග්ධන මෙවලම් නොමැති හෙයින් බැංකුවේ සාමාන්‍ය සමකොටස් ස්ඵර I අනුපාතිකය සමස්ත ස්ඵර I ප්‍රාග්ධන අනුපාතිකයට සමාන වේ.

අවදානම මත බර තබන ලද වත්කම් අවදානම් අහිරුවී සීමා තුළ පවත්වා ගැනීම සහ එය නිරීක්ෂණය කිරීම සඳහා බැංකුව විසින් පියවර ගන්නා ලදී. 2017 දෙසැම්බර් 31 දිනට 15.31%ක් ලෙස සටහන් වූ සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 2018 දෙසැම්බර් 31 දිනට 16.14% ක් දක්වා වර්ධනය විය.

බැංකුවේ පරිපාලනය වන NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම සමූහය මට්ටමේදී ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවයේ අනුපාතිකය කෙරෙහි ධනාත්මකව දායකත්වය දක්වයි. සමූහය මට්ටමේදී, 2018 දෙසැම්බර් 31 දිනට සමූහයේ සාමාන්‍ය සමකොටස් - ස්ඵර I අනුපාතිකය 14.14% ක් ලෙසද සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 16.88% ක් ලෙසද සටහන් විය.

### සමස්ත ප්‍රාග්ධන ස්ඵර I →



සටහන 34

### අවදානම් කළමනාකරණය

2018 වර්ෂය තුළදී බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවයේ අනුපාතිකය අවදානම් අභිරුචි සීමාවට වඩා පහළ මට්ටමක පැවතිණ. 100% ක රාජ්‍ය අයිතිය සහිත ඉතිරිකිරීමේ බැංකුවක් ලෙස බාහිර ප්‍රභවයන් ඔස්සේ ප්‍රාග්ධනය ඉපැයීම සඳහා බැංකුවට තිබෙන්නේ සීමාසහිත ඉඩකඩකි. බාසල් III යටතේ පවතින එකම නියාමන ප්‍රාග්ධන මෙවලම වන්නේ ශ්‍රී ලංකා රජය වෙත නිකුත් කරන කොටස් පමණි.

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව බාසල් III යටතේ නියාමන ප්‍රාග්ධනය ලෙස හඳුනාගැනීම සඳහා වන නිර්ණායක සපුරාලන ස්ථර II ප්‍රාග්ධනය ඉපැයීමට බැංකුවට අවස්ථාව නොමැත. එබැවින්, රඳවාගත් ආදායම් ප්‍රාග්ධනය ඉහළ නංවාගැනීම ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට ඇති මූලික ප්‍රභවය වේ.

වසර තුළදී පැවති ආර්ථික සහ වෙළඳපොළ තත්ත්වයන් සහ ව්‍යවස්ථාදායක වෙනස්කම් හේතුවෙන් ලාභදායී මට්ටම පහළ යාම ඉලක්කගත ප්‍රාග්ධන මට්ටම ළඟා කරගැනීමට නොහැකිවීමට ප්‍රධාන හේතුව වේ.

2017 අංක 24 දරන නව ආදායම් බදු පනත ප්‍රකාරව පොළීය මත අය කෙරෙන රඳවාගැනීමේ බදු ඉවත් කිරීම/සුරැකුම් මත හෝ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ඕනෑම පුද්ගලයෙකු වෙත ලබාදෙන වට්ටම් සහ 2018 අංක 35 දරන මූල්‍ය පනත යටතේ "ණය අයකරගැනීමේ අයබද්ද" හඳුන්වාදීම හේතුවෙන් බැංකුවේ ලාභදායීතාවය කෙරෙහි සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇති විය.

දැනට පවත්නා ප්‍රාග්ධන සීමාවීම් සැලකිල්ලට ගනිමින් කාර්යසාධනය සහ අවදානම අතර ප්‍රශස්ථ තුළනයක් ඇති කරගැනීම තුළින් ප්‍රාග්ධනය වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමටත් අවදානම මත බර තබන ලද වත්කම් මිශ්‍රය සහ අවදානම් පැතිකඩ ආශ්‍රිත වෙනස්කම් දැඩිව නිරීක්ෂණය කිරීමටත් බැංකුව කටයුතු කරයි.

එසේම, ප්‍රාග්ධන මට්ටම් වර්ධනය කරගැනීම සඳහා පාර්ශවකරුවන්ගේ සහයෝගය ලබාගැනීම අරමුණු කරගෙන බාසල් III යටතේ ඉහළ දැමූ ප්‍රාග්ධන ඉල්ලුම පිළිබඳව බැංකුව විසින් පාර්ශවකරුවන් දැනුවත් කරනු ලබයි.

### අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය - ස්ථර II →

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය, සියළු ප්‍රමාණාත්මක අවදානම් ග්‍රහණය කරගැනීම සඳහා වන මනා අවදානම් කළමනාකරණ කාර්යයරාමුවක් මෙන්ම අවදානම් අභිරුචිය, ආතති පරීක්ෂාව සහ ප්‍රාග්ධන සංකල්ප යන සාධක වලින් සමන්විත වේ. බැංකුවේ අවදානම් පැතිකඩට අනුරූපව අභ්‍යන්තර ප්‍රාග්ධන මට්ටමක් ස්ථාපිත කරගැනීම සඳහා ව්‍යාපාර කාර්යසාධනය, අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග සහ අවදානම් සංවේදී ප්‍රාග්ධනය වඩා තර්කානුකූල ආකාරයකින් සංයෝජනය කිරීමට එමගින් අවස්ථාව සැලසේ.

අධීක්ෂණ සමාලෝචන, ඇගයීම් ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර යහපරිචයන් පවත්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත නිකුත් කරන ලද බාසල් III ස්ථර II මාර්ගෝපදේශ පිළිබඳ නියාමන වලට අනුකූලවූ, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු වේ.

බැංකුවට සහ අපගේ නියාමන යාන්ත්‍රණයට බෙහෙවින් වැදගත් වන මූලධර්ම සතරකින් බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සමන්විත වේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවදානම ඒකාබද්ධ කරගැනීම, පුළුල්වූ අවදානම් තක්සේරුකරණය, අභ්‍යන්තර පාලන සමාලෝචනය, නිරීක්ෂණය, වාර්තාකරණය සහ අවදානම් ආතති පරීක්ෂාවට ලක් කිරීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වන අතර එය අධීක්ෂණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරේ.

අවදානම් තක්සේරුකරණය ස්ථර I මෙන්ම ස්ථර II අවදානමද ආවරණය කරයි. ස්ථර I නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවය හා අදාළ වන අතර, ස්ථර II ආර්ථික ප්‍රාග්ධනය හා අදාළ වේ. බැංකුව ස්ථර II යටතේ අවදානම තක්සේරු කිරීම සඳහා ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ප්‍රවේශද උපයෝගී කරගනී.

### නියාමන අනුපාතික - නියාමන අවමයට සාපේක්ෂව තර්ෂ අගය

අනුපාතික (%)	2018 දෙසැම්බර් 31 දිනට තත්‍ය අගය		2017 දෙසැම්බර් 31 දිනට තත්‍ය අගය		2017 දෙසැම්බර් 1 දිනට නියාමන අවමය	2018 දෙසැම්බර් 1 දිනට නියාමන අවමය	2019 දෙසැම්බර් 1 දිනට නියාමන අවමය
	බැංකුව	සමූහය	බැංකුව	සමූහය			
D-SIBs සඳහා පොදු සමකොටස් ස්ථර I, CCB සහ ප්‍රාග්ධන අධිභාරය	13.32	14.14	11.93	12.65	6.25	7.375	8.50
ස්ථර I + CCB සහ D-SIBs සඳහා ප්‍රාග්ධන අධිභාරය	13.32	14.14	11.93	12.65	7.75	8.875	10.00
සමස්ත ප්‍රාග්ධනය + CCB D-SIBs සඳහා ප්‍රාග්ධන අධිභාරය	16.14	16.88	15.31	16.00	11.75	12.875	14.00

වගුව 12

මෙහෙයුම් කාර්යක්ෂමතාවය, වර්ධනය සහ නුබුන්වත්භාවය ළඟා කරගැනීම සඳහා අවදානම් කළමනාකරණ ක්‍රමවේද සහ උපායමාර්ගික ව්‍යාපාර සැලසුම්කරණය සංයෝජනය කරමින් අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මගින් ඒකාබද්ධ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කෙරේ.

අවදානම් කළමනාකරණය

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ තක්සේරුවට අනුකූලව බැංකුවේ සමස්ත අවදානම් ආකාරීය ආවරණය කිරීම සඳහා උපකාර වන ප්‍රාග්ධන අවශ්‍යතාවය බැංකුව හඳුනාගන්නා ලදී. පුළුල් ලෙස ලේඛණගත කර තිබෙන අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මඟින් වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාකච්ඡාවට බඳුන්කර අනුමත කරනු ලැබ තිබේ.

ආතති පරීක්ෂාව →

ආතති පරීක්ෂාව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ ඓක්‍ය කොටසක් ලෙස හඳුන්වාදිය හැකිය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ආතති පරීක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මඟින් ආතති පරීක්ෂාව පිළිබඳ කාර්යයාමුව පාලනය වේ. ණය අවදානම, වෙළඳ පොතේ සහ බැංකු පොතේ පොලී අනුපාත අවදානම, මෙහෙයුම් අවදානම, ද්‍රවශීලතා අවදානම, සංකේන්ද්‍රණ අවදානම සහ ශේෂවූ ණය අවදානම වැනි සියළුම ප්‍රමාණාත්මක අවදානම් ආශ්‍රිතව සිදු කෙරෙන ආතති පරීක්ෂා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආතති පරීක්ෂා පිළිබඳ කාර්යයාමුවට ඇතුළත් වේ.

ආතති පරීක්ෂා සඳහා බැංකුව ඉහළයන සීඝ්‍රතා මට්ටම් තුනක් හඳුනාගෙන තිබේ. ඒ සුළු, මධ්‍ය සහ විශාල යනුවෙනි. (නැතහොත් පහළ, මධ්‍යම සහ ඉහළ)

බැංකුව ක්‍රියාත්මක වන පරිසරය තුළ සිදුවන අහිතකර ආර්ථික, දේශපාලනික සහ භෞතික වෙනස්කම් යටතේ ඇති විය හැකි විවිධ සීඝ්‍රතා සහිත අනපේක්ෂිත තත්ත්වයන් දරාගැනීම සඳහා බැංකුව සතු හැකියාව පිළිබඳ අවබෝධයක් ආතති පරීක්ෂාව මඟින් සැපයේ. බැංකුව, සංසිද්ධි විශ්ලේෂණය සහ සංවේදීතා විශ්ලේෂණය වැනි ආතති පරීක්ෂණ ක්‍රමවේද කිහිපයක් භාවිතා කරයි.

එක් ඒකක අගයක වෙනස ආදායම මත ඇති කරන බලපෑම වැනි පොලී අනුපාත, විදේශ විනිමය අනුපාත සහ සමකොටස් මිල ඇතුළු යම් නිශ්චිත මෙවලමක් හෝ කළඹක් කෙරෙහි වෙළඳපොළ සාධක වල විචලනයන් විසින් ඇති කරනු ලබන බලපෑම මැනීම සඳහා බැංකුව විසින් සංවේදීතා විශ්ලේෂණය භාවිත කරනු ලබයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන්නේ අහිතකර පොලී අනුපාත විචලන හේතුවෙන් වෙළඳ හෝ බැංකු පොත මත ඇතිවන බලපෑම හඳුනාගැනීම සඳහාය. කලින් කලට ඊට අදාළව වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා ඉදිරිපත් කෙරේ. බැංකුවේ වත්කම් හා වගකීම් කළමනාකරණය සහ මිලකරණ තීරණ සඳහා මෙම වාර්තා වැදගත් වේ.

සංවේදීතා විශ්ලේෂණය – වෙළඳ පොතේ ආදායම් වකු අවදානම තක්සේරු කිරීම – රාජ්‍ය සුරැකුම්

රු. '000	ලාභ හෝ පාඩු මත සාධාරණ වටිනාකම් කළඹ	විස්තීරණ ආදායම මත සාධාරණ වටිනාකම් කළඹ	සමස්ත
2018 වසර අවසානයට පැවති වියදම මත රාජ්‍ය සුරැකුම් කළඹෙහි උපලබ්ධ නොවූ ලාභය/(අලාභය)	(702,478.65)	(117,010.39)	(819,489.05)
ආසන්නතම වෙළඳපොළ මිල තක්සේරුවෙහි වෙනස්කම්			
ඉපැයුම් අනුපාතයේ 100 bps ක ඉහළයාම	(547,129.69)	(74,284.90)	(621,414.59)
ඉපැයුම් අනුපාතයේ 200 bps ක ඉහළයාම	(1,065,131.10)	(145,527.81)	(1,210,658.92)
ඉපැයුම් අනුපාතයේ 100 bps ක පහළයාම	578,282.40	77,476.61	655,759.01
ඉපැයුම් අනුපාතයේ 100 bps ක පහළයාම	1,189,918.70	158,305.09	1,348,223.79

වගුව 13

සංවේදීතා විශ්ලේෂණය – බැංකු පොතේ පොලී අනුපාත අවදානම

සෘණ පරතරය මත 100 bps ක කම්පන අනුපාතිකය	මාස 1 දක්වා	මාස 1-3	මාස 3-6	මාස 6-12	අවුරුදු 1-3	අවුරුදු 3-5	අවුරුදු 5 ට වැඩි	මුළු අගය
ස්වාධීන මට්ටම								
අනුපාත සංවේදී වත්කම්/වගකීම් අතර පරතරය	(188,326)	(234,376)	(132,203)	(176,260)	193,941	196,486	334,168	(6,570)
ශුද්ධ පොලී ආදායම මත බලපෑම (රු. මිලියන)	(1,806)	(1,958)	(833)	(459)	-	-	-	(5,056)
ඒකාබද්ධ මට්ටම								
අනුපාත සංවේදී වත්කම්/වගකීම් අතර පරතරය	(191,670)	(246,064)	(127,679)	(177,213)	199,789	202,650	336,017	(4,170)
ශුද්ධ පොලී ආදායම මත බලපෑම (රු. මිලියන)	(1,838)	(2,056)	(805)	(461)	-	-	-	(5,160)

වගුව 14

### අවදානම් කළමනාකරණය

කුමන ආකාරයේ වැරැදීමක් සිදු විය හැකිද, එය සිදු විය හැක්කේ කෙසේද සහ එය බැංකුව කෙරෙහි කුමන ආකාරයේ බලපෑමක් ඇති කරයිද යන්න හඳුනාගැනීම සඳහා ආතති පරීක්ෂා මගින් ලබාගන්නා ප්‍රතිඵල භාවිතා කෙරේ. පූර්ව විචාරී තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ආතති පරීක්ෂාවන්හි ප්‍රතිඵල පිළිබඳව සිදු කෙරෙන විශ්ලේෂණ ක්‍රියාවලි හිමිකරුවන්, කළමනාකරණ කමිටු සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරේ.

#### විවිධ ආතති මට්ටම් වලදී ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවයේ බලපෑම

අවදානම් ක්ෂේත්‍රය	සංසිද්ධිය	ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය පිළිබඳ අනුපාතිකය මත බලපෑම		
		පහළ (%)	මධ්‍යම (%)	ඉහළ (%)
ණය අවදානම	ණය අවදානම - ආර්ථික පසුබෑමක් හේතුවෙන් ණය ආපසු ගෙවීම පැහැර හැරීම (පහළ 10% මධ්‍යස්ථ 20% ඉහළ 30%)	(0.12)	(0.24)	(0.36)
වෙළඳපොළ අවදානම	පොලී අනුපාත අවදානම ඉහළ වත්කම් 200 bps, වගකීම් 100 bps මධ්‍යස්ථ වත්කම්/වගකීම් 200 bps ඉහළ වත්කම් 100 bps, වගකීම් 200 bps	(7.67)	(11.74)	(12.12)
	කොටස් මිල අවදානම : වෙළඳපොළ මිලගණන් වල පහළ යාම (පහළ 10% මධ්‍යස්ථ 20% ඉහළ 30%)	(0.21)	(0.42)	(0.63)
	විදේශ විනිමය අවදානම : ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම (පහළ 10% මධ්‍යස්ථ 15% ඉහළ 20%)	0.05	0.07	0.09
මෙහෙයුම් අවදානම	බාසල් II අලාභ ජනිත කරන සිදුවීම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද මෙහෙයුම් අලාභ වල ඉහළයාම	(0.02)	(0.03)	(0.05)

වගුව 15

#### අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා - ස්ථර III →

වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන පාර්ශවයන්ට බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ අවදානම් නිරාවරණ පිළිබඳව තක්සේරු කරගැනීමට අවස්ථාව ලබාදීම පිණිස බාසල් III කාර්යයාමුවේ සීමා වලට අනුකූලව අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා හඳුන්වාදී තිබේ.

2016 අංක 01 දරන බැංකු පනත ප්‍රකාරව අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සඳහා පිටු අංක 389 සිට 401 දක්වා බලන්න.

#### → අනාගත දැක්ම

බැංකු මෙහෙයුම් හා ක්ෂේත්‍රය ආශ්‍රිතව මතුවෙමින් තිබෙන අභියෝග සහ අවදානම් සැලකිල්ලට ගෙන දැනට පවතින සහ මතු වෙමින් තිබෙන පුළුල් පරාසයක විහිදුණු අවදානම් රැසක් ආවරණය කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කාර්යයාමුව අඛණ්ඩවම ශක්තිමත් කරමින් සිටී.

අවදානම් කළමනාකරණයේ යහපරිචයන් සහ නියාමන අවශ්‍යතා වලට අනුකූල වෙමින් අභ්‍යන්තර පාලන පද්ධතිය සහ අවදානම් කළමනාකරණ පරිචයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, තොරතුරු තාක්ෂණ පද්ධතිය වැඩි දියුණු කිරීම ඔස්සේ ගනුදෙනුකාර සේවාව ප්‍රවර්ධනය කිරීමට බැංකුව එහි උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්ම තුළ සිට පියවර ගනු ඇත.

# මූල්‍ය වාර්තා

228

මූල්‍ය දින දර්ශනය

229

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

236

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම සම්බන්ධ ප්‍රකාශය

238

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

240

අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතික වාර්තාව

241

ස්වාධීන සහතික වාර්තාව

243

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය

245

විගණකාධිපති වාර්තාව

247

මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගතය

248

ආදායම් ප්‍රකාශය

249

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

250

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

252

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

256

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

258

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

# මූල්‍ය දින දර්ශනය

## ➔ මූල්‍ය දින දර්ශනය 2018

2018 මාර්තුදිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා නිකුත් කිරීම	2018 මැයි 31
2018 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා නිකුත් කිරීම	2018 අගෝස්තු 29
2018 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා නිකුත් කිරීම	2018 නොවැම්බර් 29
2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා මූල්‍ය වාර්තා (විගණනය කළ) නිකුත් කිරීම	2019 මාර්තු 28

## ➔ යෝජිත මූල්‍ය දින දර්ශනය 2019

2019 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා නිකුත් කිරීම	2019 මැයි 31
2019 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා නිකුත් කිරීම	2019 අගෝස්තු 30
2019 සැප්තැම්බර් දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා නිකුත් කිරීම	2019 නොවැම්බර් 29
2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා(විගණනය කළ) නිකුත් කිරීම	2020 මාර්තු 31

# අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

## ➔ සාමාන්‍ය කරුණු

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ කටයුතු පිළිබඳ ඔවුන්ගේ සංකලිත වාර්තාව, 2018 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා, බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සමගින් එක්ව ඉදිරිපත් කරයි. එය පසුගිය වර්ෂ තුළ සහ අනාගතයේදීද වටිනාකම නිර්මාණය කරන ආකාරය සහ එය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර කෙරෙන බැංකුවේ උපාය මාර්ගික සැලැස්ම පිළිබිඹු වන බව අපි සහතික කරමු.

විගණන කමිටු මණ්ඩලය (BAC) විසින් සමාලෝචනය කර නිර්දේශ කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශන 2019 මාර්තු 14 වන දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන 2019 මාර්තු 14 වන දින නිකුත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. තවද, වාර්තාවෙහි 1988 අංක 30 දරන බැංකු පනත සහ ඒ සඳහා වූ සංශෝධන සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා සංස්ථාපිත පාලනය පිළිබඳ නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියමයේ උපදෙස් යටතේ අවශ්‍ය යම් හෙළිදරව් කිරීම් ද එයට පසුකාලීන සංශෝධනයද ඇතුළත් වේ. වාර්ෂික වාර්තාව සහ විගණකාධිපතිගේ වාර්තාව සමගින් මූල්‍ය ප්‍රකාශන පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2005 ජනවාරි 27 දිනැති චක්‍රලේඛ අංක PED/27 ප්‍රකාරව පාර්ලිමේන්තුව ඉදිරියේ සභාගත කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට 2019 මැයි 31 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතින් ශ්‍රී ලංකාවේදී සංස්ථාපිත කරන ලද අතර 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය පිරිනමන ලදී. බැංකුවට අධිකාරීත්වය ලබා ගැනීමට ලංකා (පුද්) සමාගම විසින් AA+(Ika) දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. එයට ෆිච් ඉන්කෝපරේෂන් විසින් B ස්ථාවර සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුච් රේටිංග් සේවා විසින් B ස්ථාවර යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ද පිරිනමා ඇත.

## ➔ ව්‍යාපාර සමාලෝචනය

### බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් ➔

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම සහ එසේ සංවලනය කරන ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජනකිරීමත්ය.

ඒ අනුව, සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ, බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුළ පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, වෙළඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර ගනුදෙනු සහ ආයෝජන, නියෝජිත බැංකුකරණය සහ මුදල් ප්‍රේෂණ පහසුකම්, උකස් ණය, විදේශ විනිමය ගනුදෙනු සහ අනෙකුත් මූල්‍ය සේවා ඇතුළත් වේ.

### දැක්ම, මෙහෙවර සහ වටිනාකම් ➔

බැංකුවේ දැක්ම, මෙහෙවර සහ වටිනාකම් මෙම වාර්ෂික වාර්තාවේ ඇතුළත කවරයෙහි දී ඇත. බැංකුවෙහි දැක්ම සහ මෙහෙවර තුළ දක්වා ඇති අරමුණු ළඟා කර ගන්නා අතරතුර එහි ක්‍රියාකාරකම්වලදී ඉහළ ආචාරධර්මානුකූල ප්‍රමිති පවත්වා ගනී. සියලු ස්ථිර සේවකයන් බැංකුවේ දැක්ම සහ මෙහෙවර කරා ළඟා වීමේ දැක්මෙන් යුතුව බැංකුවේ ආයතනික වර්ධාධර්ම සංග්‍රහයට සහ රජයේ ප්‍රතිඥාවට අනුකූලව කටයුතු කරයි.

### රජයේ සහතික වීම ➔

ශ්‍රී ලංකා රජය බැංකුවේ තැන්පත් කළ මුදල් සමඟ එහි පොලී මුදල් ආපසු ගෙවීමට සහතික වෙයි.

### බැංකුවේ පරිපාලිත සමාගම ➔

එන්එස්බී අරමුදල් කළමනාකරණ සීමිත සමාගම බැංකුවේ එකම පරිපාලිතය වන අතර එහි ප්‍රධාන ක්‍රියාකාරකම වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලයලත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස රජයේ සුරැකුම්පත් ගනුදෙනු කිරීමය. මූල්‍ය ප්‍රකාශන 47 (ආ) සටහනෙහි ගනුදෙනු පිළිබඳව විස්තර ලබා දී ඇත.

### සමූහයේ ව්‍යුහයේ වෙනස් වීම ➔

බැංකුව 2018 වසර තුළ අතිරේක රු. මිලියන 800ක් පරිපාලිතය තුළ ආයෝජනය කර ඇති අතර බැංකුවේ සහ සමූහයෙහි ප්‍රධාන ක්‍රියාකාරකම්වල ස්වභාවයේ සැලකිය යුතු වෙනස්කම් සිදු නොවීය.

### ව්‍යාපාර කාර්යසාධනය සමාලෝචනය ➔

2018 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ සමස්ත මූල්‍ය කාර්ය සාධනය සභාපතිතුමාගේ ලිපියේ (පිටු අංක 10) සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ (පිටු අංක 12) තුළ දක්වා ඇත. කළමනාකාරීත්ව සාකච්ඡා හා විශ්ලේෂණයේ 65 සිට 128 දක්වා පිටු තුළ සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල (248 පිටුව) දක්වා ඇති අතර, එමඟින් බැංකුවේ සහ සමූහයේ කටයුතුවල තත්ත්වය සහ මූලික ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයයි. මෙම වාර්තා වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.(පිටු අංක 248)

### ශාඛා ජාලය පුළුල් කිරීම ➔

දිවයින තුළ බැංකුවේ පැතිරීම පුළුල් කරමින්, සමාලෝචනය යටතේ ඇති වර්ෂය තුළ ශාඛා ජාලයට නව ශාඛා දෙකක් එක් කරන ලදී. වර්ෂය අවසානයේ දී බැංකුව සතු ශාඛා ජාලය ශාඛා 255ක් විය. පාරිභෝගික පහසුව වැඩි දියුණු කරමින් ATM ජාලය තවදුරටත් පුළුල් කරන ලදී. බැංකුව වසර තුළ දිවයින පුරා නව (ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර) ATM යන්ත්‍ර 24ක් (CRMs (මුදල් ප්‍රතිවක්‍රීකරණ යන්ත්‍ර) 21ක් සහ ATMs යන්ත්‍ර 03 ක්) ස්ථාපනය කරන ලද්දේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කළ හැකි බැංකුවල සාමාන්‍ය ATM යන්ත්‍ර හැර මුළු ATM යන්ත්‍ර ගණන 310ක් දක්වා වැඩි කරමිනි.

### අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

#### මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම →

සමූහයේ හා බැංකුවේ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති/ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (SLFRSS/LKASs) 1988 අංක 30 දරන බැංකු පනතේ නියමයන්ට සහ එයට වූ සංශෝධන හා විශේෂිත අනාවරණයන් ඇතුළුව නියමිත අවශ්‍යතාවන්ට අනුකූලව, පිළියෙල කර ඇත. 2018 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඉහත සඳහන් කළ මූල්‍ය ප්‍රකාශන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මුදල් සහ සැලසුම් විසින් සහතික කරන ලද අතර, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් විසින් අනුමත කරන ලද අතර, එය පිටු අංක 248 හි දැක්වේ. එය බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

#### ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වසර තුළ වෙනස් වීම් →

බැංකුව සහ සමූහය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (ශ්‍රී ල.මු.වා.ප්‍ර/ශ්‍රී ල.ගි.ප්‍ර) අනුකූලව එහි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇත. බැංකුව සහ සමූහය 2018 ජනවාරි 1 සිට (ශ්‍රී ල.මු.වා.ප්‍ර 9) - "මූල්‍ය උපකරණ", (ශ්‍රී ල.මු.වා.ප්‍ර 15) - "ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් තුළින් වූ ආදායම" සහ (ශ්‍රී ල.මු.වා.ප්‍ර 7) - "මූල්‍ය උපකරණ හෙළිදරව් කිරීම්" (සංශෝධන) සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුගත වී ඇත. බැංකුව සහ සමූහය විසින් (ශ්‍රී ල.මු.වා.ප්‍ර 9) පළමු වරට භාවිතා කිරීමේදී තෝරා ගන්නා ලද සංක්‍රාන්ති ක්‍රමය හේතුවෙන් සංසන්දනාත්මක තොරතුරු එහි අවශ්‍යතා පිළිබිඹු කිරීමට නැවත දක්වා ඇත. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම වාර්තාවේ පිටු අංක 258 සිට 276 හි ඇතුළත් වේ.

#### මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් →

2018 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ කටයුතුවල තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලය ගැන සත්‍ය සහ සාධාරණ මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙළ කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ. මූල්‍ය ප්‍රකාශනවල පිටු අංක 248 සිට 257 දක්වා වූ පිටු තුළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ල.මු.වා.ප්‍ර/ශ්‍රී ල.ගි.ප්‍ර) සහ 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන සහ 1971 අංක 30 දරන එන්.එස්.බී. පනතෙහි අවශ්‍යතාවලට අනුකූලව පිළියෙළ කර ඇති බව අධ්‍යක්ෂවරු විශ්වාස කරති. මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිටු අංක 236 සවිස්තරාත්මකව පැහැදිලි කරන අතර, එය අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාවේ සංකලිත කොටසකි.

#### විගණකවරුන්ගේ වාර්තාව →

2018 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය විගණකාධිපති විසින් සිදු කරන ලදී. 2018 වසර පුරාවටම, බැංකුව සහ එන්.එස්.බී. අරමුදල් කළමනාකරණ සමාගම සඳහා විගණනය කරගෙන යන ලදී. ඔවුන්ගේ වාර්තාවල හඳුනා ගන්නා ලද ගැටළු කඩිනම් ක්‍රියාමාර්ග සඳහා නිරන්තරව කළමනාකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මූල්‍ය වාර්තාකරණයේ නිවැරදි බව තහවුරු කර, මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය දත්ත සහ තොරතුරු සහිතව විගණකාධිපතිගේ පරීක්ෂාව සඳහා ලබා දෙන ලදී. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති මතය මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 245හි දැක්වේ.

#### ➔ ඉදිරි සංවර්ධනයන්

බැංකුවේ අනාගත සංවර්ධනයන් පිළිබඳ සාරාංශයක් 2018 සංකලිත වාර්ෂික වාර්තා වේ. සභාපතිතුමාගේ පණිවිඩයෙහි (පිටු අංක 10 හි), සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයෙහි (පිටු අංක 12 හි) සහ කළමනාකාරීත්ව සාකච්ඡා හා විශ්ලේෂණයේ 65 සිට 128 දක්වා පිටු තුළ දක්වා ඇත.

#### ➔ දළ ආදායම

2018 දී බැංකුවේ දළ ආදායම රුපියල් මිලියන 111,902 ක් (2017 - රුපියල් මිලියන 107,996) වූ අතර, සමූහයේ ආදායම රුපියල් මිලියන 112,760 ක් (2017 - රුපියල් මිලියන 108,235) ක් විය. දළ ආදායම්වල විශ්ලේෂණය මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 03 හි දක්වා ඇත.

#### ➔ ලාභාංශ සහ සංචිත

##### මූල්‍ය ප්‍රතිඵල සහ විසර්ජනයන් →

බැංකුවෙහි සහ සමූහයෙහි ආදායම් බදු වලට පෙර ලාභය පිළිවෙලින් රු.මිලියන 7,941 ක් සහ රු. මිලියන 7,944 ක් විය. එය පිළිවෙලින් (2017 - රු. මිලියන 14,135 සහ රු. මිලියන 13,751) ක් විය. බැංකුවෙහි සහ සමූහයෙහි බදු වලට පසු ලාභය පිළිවෙලින් රු. මිලියන 4,500.1 ක් සහ රු. මිලියන 4,500.2 ක් විය.

(2017 - රු. මිලියන 9,716.0 ක් සහ රු. මිලියන 9,156.4). බැංකුවට අදාළ ලාබවල විස්තර පහත වගුවෙහි දී ඇත.

	2018 රු. මිලියන	2017 රු. මිලියන
සියළු වියදම් ගෙවීමෙන් පසු හා ක්‍ෂයවීම්, ණය අලාභ සහ අසම්භව්‍යයන් සඳහා වෙන්කිරීමෙන් පසු (VAT, NBT, DRL) සහ ආදායම් බදු ගෙවීමට පෙර ලාභය	11,171	17,629
මූල්‍ය සේවා මත එකතු කල අගය මත බදු (VAT)	2,578	3,083
මූල්‍ය සේවා මත වූ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)	344	411
ණය ආපසු ගෙවීමේ අය බදු (DRL)	308	-
ආදායම් බදු සඳහා වෙන්කිරීම	3,441	4,419
බදු පසු ශුද්ධ ලාභය	4,500	9,716
වසර සඳහා වෙනත් බදු පසු ශුද්ධ විස්තීරණ ආදායම්	(1,320)	2,693
වසර සඳහා මුළු විස්තීරණ ආදායම	3,180	12,409

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

	2018 රු. මිලියන	2017 රු. මිලියන
<b>විසර්ජන</b>		
ව්‍යවස්ථාපිත සංචිතයට මාරු කිරීම්	(225)	(480)
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය	(45)	(96)
ඒකාබද්ධ අරමුදල සඳහා දායකත්වය/ලාභාංශ	(500)	(5,111)
සංචිත වලට මාරු කිරීම්	2,410	6,722

**බදු සඳහා ප්‍රතිපාදන →**

බැංකුව සඳහා එහි මෙහෙයුම් මත අදාළ වන ආදායම් බදු අනුපාතය 28% කි, බැංකුවේ මෙහෙයුම් මූල්‍ය සේවා මත 15%ක එකතු කළ අගය මත බද්දකට (VAT) සහ 2%ක ජාතිය ගොඩ නැගීමේ බද්දකට (NBT) යටත් වේ. බැංකුව 2018 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වන පරිදි මූල්‍ය සේවා මත 7%ක ණය ආපසු ගෙවීමේ අය බදුවලට (DRL) යටත් වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS 12) - "ආදායම් බදු" පිළිබඳ ගිණුම් ප්‍රමිතියට අනුකූලව වගකීම් ක්‍රමය යටතේ බැංකුව සියළු හඳුනාගත් තාවකාලික විෂමතා සඳහා විලම්බිත බදුසඳහා ප්‍රතිපාදන සිදුකොට ඇත. ආදායම් බදුවියදම් සහ විලම්බිත බදුකරණය පිළිබඳ තොරතුරු පිළිවෙළින් 286 සහ 317 පිටුවල 13 සහ 29 සටහන් යටතේ දක්වා ඇත.

**ලාභාංශ, බදු සහ අයබදු/ජාතියට දායකත්වය →**

බැංකුව 2018 වසරේදී බදු සහ අයබදු ලෙස රු. මිලියන 7,536 රජයට දායක කර ඇත (2017 - රු.මිලියන 13,440). මෙයට පහත දේ ඇතුළත්ය:

	2018 රු. මිලියන	2017 රු. මිලියන
ආදායම් බදු	3,441	4,419
එකතු කළ අගය මත බදු	2,578	3,083
ජාතිය ගොඩනැගීමේ බදු	344	411
විශේෂ ගාස්තු	320	320
ණය ආපසු ගෙවීමේ අය බදු	308	-
ඒකාබද්ධ අරමුදලට දායකත්වය	500	5,111
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය	45	96
ජාතිය සඳහා මුළු දායකත්වය	7,536	13,440

**සංචිත →**

2018 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මුළු සංචිත රු. මිලියන 34,333 ක් විය (2017 - රු. මිලියන 32,396). බැංකුවෙහි සංචිත පහත ඒවායින් සමන්විතය:

	2018 රු. මිලියන	2017 රු. මිලියන
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	3,228	3,003
ප්‍රත්‍යාගණන සංචිතය	7,793	7,793
රඳවා ගත් ඉපැයුම්	4,622	1,103
වෙනත් සංචිත	18,690	20,497
<b>මුළු සංචිත</b>	<b>34,333</b>	<b>32,396</b>

සංචිතවල වෙනස් වීම් පිළිබඳ තොරතුරු ගිණිකම්වල වෙනස් වීම් පිළිබඳ ප්‍රකාශයෙහි 252 පිටුවේ දක්වා ඇත.

**➔ තැපැල් දෙපාර්තමේන්තුව සඳහා සේවා ගාස්තු**

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා සේවා ගාස්තුව 2017 වෙන්කිරීම පදනම් කරගෙන 2018 වසර වෙනුවෙන් රු.මිලියන 147 ක් වෙන්කර ඇත.

**➔ විග්‍රාමික ප්‍රතිලාභ සහ වගකීම්**

බැංකුව විසින් විග්‍රාම අරමුදල් දෙකක් පවත්වා ගෙන යනු ලබයි. එනම් කාර්ය මණ්ඩල විග්‍රාම අරමුදල සහ කාර්ය මණ්ඩල විග්‍රාම අරමුදල II වශයෙනි. තවදුරටත් බැංකුව විසින් වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනන්දරු විග්‍රාම වැටුප් අරමුදල මෙන්ම විග්‍රාමික වෛද්‍යාධාර ක්‍රමයක් පවත්වාගෙන යනු ලබයි. විස්තර මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන්වල 322 සිට 330 දක්වා පිටු තුළ දක්වා ඇත.

**➔ දේපල, පිරිසත සහ උපකරණ සහ ප්‍රාග්ධන වියදම්**

2018න් අවසන් වූ වසර සඳහා බැංකුව සහ සමූහය සතු දේපල, පිරිසත සහ උපකරණවල අගය පිළිවෙළින් රුපියල් මිලියන 13,466ක් සහ රුපියල් මිලියන 13,469 ක් විය. (2017 දී රුපියල් මිලියන 12,396 ක් බැංකුවේ සහ රුපියල් මිලියන 12,399 ක් සමූහයේ විය). විස්තර මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් වල පහත පරිදි ඇත.

- ➔ මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 26: දේපල, පිරිසත සහ උපකරණ පිටු අංක 310
- ➔ මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 28: කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම් පිටු අංක 316
- ➔ මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 46.1: ප්‍රාග්ධන බැඳීම් පිටු අංකය 336.

### අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

වසර තුළ දේපල, පිරිසහ සහ උපකරණ සහ අස්පාෂ්‍ය වත්කම් (නොනිම් ප්‍රාග්ධන වැඩ ඇතුළුව) අත්පත් කර ගැනීමට බැංකුව විසින් දරන ලද මුළු ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 2,067 (2017 - රු. මිලියන 1,109) ක් වූ අතර සමූහය සඳහා රුපියල් මිලියන 2,067ක් විය (2017 - රු. මිලියන 1,111). ඒවායෙහි විස්තර මෙම වාර්ෂික වාර්තාවේ 312 සිට 314 දක්වා පිටුවල මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 26. (අ) සහ 26. (ආ) තුළදක්වා ඇත.

#### ➔ සිත්තකර දේපලවල වෙළඳපොල අගය

2017 දෙසැම්බර් මස වෘත්තීය සුදුසුකම්ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවේ සියලු සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලිවල ප්‍රත්‍යාගණනයක් සිදුකර, එය එම වසරේම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කරන ලදී. "බලපත්‍රලාභී විශේෂිත වූ බැංකුවල නියමල දේපල ආගණනය" පිළිබඳ 2014 අංක 1 දරන මහ බැංකු නියමය සමග අනුකූලව බැංකුවේ සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලිවල ප්‍රත්‍යාගණනය සිදු කරන ලදී. සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලිවල ආගණනය කළ වටිනාකම් එහි වෙළඳ පොළ අගයට වඩා නොවැඩි බව අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වේ.

#### ➔ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ කොටස්කාර ප්‍රකාශිත ප්‍රාග්ධනය ➔

බැංකුවේ අනුමත කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 10ක් වන අතර එය එකක් රුපියල් 10/- ක් වූ බිලියන 01 ක සාමාන්‍ය බිලියන 01 ක කොටස්වලින් සෑදී ඇත. බැංකුව හිමිකම් නොකී තැන්පතු සංචිත 2018 දෙසැම්බර් 31 දින භාණ්ඩාගාර ලේකම් වෙත ප්‍රාග්ධනීකරණය කරමින් එකක් රු.10.00 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 270 ක් නිකුත් කර ඇත. 2018 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 9.4කි (2017 - රු.බිලියන 6.7) භාණ්ඩාගාර ලේකම් ඔහුගේ නිල බලයෙන් නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය සියල්ල රඳවා ගනී. විස්තර මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 332 සහ 333 හි සටහන් 41 සහ 44 හි දක්වා ඇත.

#### කොටස්කරුවන් ➔

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එකම කොටස්කරු ශ්‍රී ලංකා රජයයි.

#### ණය ප්‍රාග්ධනය ➔

2014 සැප්තැම්බර්වලදී බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් වූ ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කරන ලදී. මෙය 2013 සැප්තැම්බර්වලදී නිකුත් කළ 2018 සැප්තැම්බර් වන විට කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 750ක් වූ බැඳුම්කරවලට අමතරවය. මෙය මේ තාක් දුරට බැංකුවක් විසින් විදේශීය ආයෝජකයන් වෙතින් තනි නිකුත් කිරීමකින් උත්පාදනය කළ වැඩිම විදේශ අරමුදල් ප්‍රමාණය වේ. ණය ප්‍රාග්ධනයෙහි විස්තර මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 321 හි සටහන් 35.1 හි දක්වා ඇත.

#### යටත්කාලීන ණයකර නිකුත් කිරීම ➔

2018 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ රු. බිලියන 06 ක යටත් කාලීන වගකීම 2016 දෙසැම්බර් 29 වන දින පුද්ගලික ස්ථානගත කිරීම මත නිකුත් කළතක්සේරු කර ඇති අන්‍යෝන්‍ය යටත්කාලීන සහ නැවත ලබා ගත හැකි රු. 100.00, ණයකරවලින් සමන්විතය. මෙම ණයකරයබැංකුවෙහි ස්ථරය 2 ප්‍රාග්ධනයට සුදුසුකම් ලබයි. මූල්‍ය තත්වය පිළිබඳප්‍රකාශනයේ දිනට ගෙවා අවසන් නොකළ ණයකරවල විස්තර මූල්‍ය ප්‍රකාශනවල 322 පිටුවෙහි යටත්කාලීන වගකීම්වල සටහන් 35.2 හි දක්වා ඇත.

#### ➔ විදේශ මුදල් ණයට ගැනීම

බැංකුව විසින් ඇ.ඩො. මිලියන 100ක ණය මුදලක් කොමර්ස් බැංකුත් ඊතැන්ස් වෙතින් ලබා ගෙන ඇති අතර 2018 ඔක්තෝබර් මාසයේ S.A. බැඳුම්කරය ආවරණය කර ඇත. විදේශ මුදලින් ණය ලබා ගැනීම පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනයෙහි 319 පිටුවේ 31.1 සටහන්වල දී ඇත.

#### ➔ කොටස් තොරතුරු

සමාලෝචනය යටතේ ඇති කාල පරිච්ඡේදය සඳහා පිළිවෙලින් සමූහයේ කොටසක මූලික ඉපයුම සහ කොටසකට ශුද්ධ වත්කම් අගය වූයේ වර්ෂය 2018 දී රු. 6.72 (වර්ෂ 2017 දී - රු. 15.67) සහ රු. 46.52 (2017 වර්ෂයේදී - රු. 58.35) කි. සටහන 14 හි මෙම තොරතුරු ඇති අතර කොටසකට මූලික සහ තනුක ඉපයුම් සඳහා සාමාන්‍ය කොටස්වල බර කැබු සාමාන්‍ය අගය පිටුව 288 සටහන් 48 හි සහ සාමාන්‍ය කොටසකට ශුද්ධ වත්කම් අගය පිළිබඳ විස්තර පිටුව 341 දක්වා ඇත.

#### ➔ ආයතනික සමාජ වගකීම

ආයතනික සමාජ වගකීම (CSR) යටතේ ක්‍රියාත්මක කළ වැඩසටහන් මෙම වාර්ෂික වාර්තාවේ 106 සිට 119 දක්වා පිටුවල විස්තර කර ඇත.

#### ➔ අධ්‍යක්ෂ මණ්ඩලය

#### 2018 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු ➔

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 11(1) වගන්තිය සහ 1995 අංක 28 දරන පනතින් එයට කළ සංශෝධන ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති සහ මුදල් අමාත්‍යාංශය සහ තැපැල්පති නියෝජනය කරමින් නිල බලයෙන් පත් වූ සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළුව හත් දෙනෙකුගෙන් සමන්විතය. මුදල් අමාත්‍යවරයා සභාපති සහ අනෙකුත් අධ්‍යක්ෂවරු හතර දෙනා පත් කරයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

2018 වසර තුළ පහත දැක්වෙන පුද්ගලයන් අධ්‍යක්ෂවරුන් විය.

අධ්‍යක්ෂවරයාගේ නම	පත් කළ දිනය	සාමාජික තත්ත්වය
ආර් එම් පී රත්නායක මහතා - සභාපති (2019 පෙබරවාරි 19 දක්වා)	2018 නොවැම්බර් 19	විධායක නොවන/ස්වාධීන නොවන
අස්වින් ද සිල්වා මහතා - සභාපති (2018 නොවැම්බර් 12 දක්වා)	2015 පෙබරවාරි 09 (2015 මාර්තු 04 රාජකාරි භාර ගත්තේය)	විධායක නොවන/ස්වාධීන නොවන
ඩී එල් පී ආර් අබේරත්න මහතා, අධ්‍යක්ෂ (නිල බලයෙන් - 2018 ජූලි 11 දක්වා)	2012 පෙබරවාරි 9 දක්වා (2012 මැයි 23 සිට 2012 අගෝස්තු 05 දක්වා වැඩබලන සභාපති) 2015 මාර්තු 10 යළි පත්කරන ලදී	විධායක නොවන/ස්වාධීන නොවන
එස් නාදල්ලගේ මහතා, අධ්‍යක්ෂ (2018 දෙසැම්බර් 31 දක්වා)	2015 පෙබරවාරි 09	විධායක නොවන/ස්වාධීන නොවන
අජිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ (2018 ජූලි 19 දක්වා)	2015 මාර්තු 20	විධායක නොවන/ස්වාධීන නොවන
ඒ කේ සෙනෙවිරත්න මහතා - අධ්‍යක්ෂ (නිල බලයෙන් - 2019 පෙබරවාරි 28 දක්වා)	2015 මැයි 27	විධායක නොවන/ස්වාධීන නොවන
අනිල් රාජකරුණා මහතා - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (2018 දෙසැම්බර් 31 දක්වා)	2015 නොවැම්බර් 02	විධායක නොවන/ස්වාධීන නොවන
වන්දිම සී හේමචන්ද්‍ර මහතා - අධ්‍යක්ෂ (2018 ජූලි 19 දක්වා)	2015 නොවැම්බර් 02	විධායක නොවන/ස්වාධීන නොවන
ෂෙහාරා ජයවර්ධන මිය - අධ්‍යක්ෂ (2018 නොවැම්බර් 12 දක්වා)	2018 ජූලි 19	විධායක නොවන/ස්වාධීන නොවන
ආචාර්ය ඩී ෂන්මුගසුන්දරම් මහතා - අධ්‍යක්ෂ	2018 ජූලි 19	විධායක නොවන/ස්වාධීන නොවන
යූ ජී ආර් ආර්යරත්න මහතා - අධ්‍යක්ෂ (නිල බලයෙන්)	2018 අගෝස්තු 31	විධායක නොවන/ස්වාධීන

වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය සහ සාමාජිකයන්ගේ පැතිකඩ පිළිබඳ විස්තර වාර්ෂික වාර්තාවේ පිටු අංක 152 සහ 131 හි දක්වා ඇත.

බැංකුවේ පරිපාලිත සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව →

සී/ස එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ්හි අධ්‍යක්ෂවරුන්ගේ නම් පහත පරිදි වේ:

- එච් එන් ජේ වන්දසේකර මහතා - සභාපති (2019 මාර්තු 14 සිට බලපැවැත්වෙන පරිදි)
- එස් ඩී එන් පෙරේරා මහතා - අධ්‍යක්ෂ
- අජිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ (2019 මාර්තු 14 සිට බලපැවැත්වෙන පරිදි)
- ඩී එස් කුඩාහෙට්ටි මහතා - අධ්‍යක්ෂ
- ආර් ඊ දන්ගල්ල මෙනෙවිය - අධ්‍යක්ෂ
- කේ ඩී ඒ ජී වික්‍රමසිංහ මහතා - අධ්‍යක්ෂ
- කේ ඩී එම් පී වීරසිංහ මහතා - අධ්‍යක්ෂ

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු →

මහ බැංකුව විසින් ආයතනික යහපාලනය පිළිබඳව නිකුත් කළ 2007 අංක 12 දරන බැංකු පනතේ විධානයන්ට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්පූර්ණ වගකීම සහ වගවීම බාරගන්නා අතරතුර, බැංකුවේ කටයුතු පිළිබඳ පාලනය සහතික කිරීම සඳහා අනිවාර්ය අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරක් පිහිටුවා ඇත. එනම්, අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරන කමිටුවයි.

අධ්‍යක්ෂ මණ්ඩලය තවත් ස්වේච්ඡා අනුකමිටු දෙකක්ද පත් කර තිබේ එනම්; අධ්‍යක්ෂ මණ්ඩලයට එහි රාජකාරි ඉටු කිරීමේදී සහාය වීමට අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ උපායමාර්ග කමිටුව. අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුවල යොමු කිරීමේ අනුදේශ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි නියාමන ආයතන මගින් කළ ආයතනික පාලන නිර්දේශ සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් බැංකු වෙත නිකුත් කළ ස්වේච්ඡා සංග්‍රහ සමග අනුකූල වීම තහවුරු කරයි.

2018 දෙසැම්බර් 31 දිනට අනිවාර්ය සහ ස්වේච්ඡා අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු යන දෙකේම සංයුතිය සහ රැස්වීම්වලදී අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්ව විස්තර පිටුව 152 සහ 153 හි හෙළිදරව් කර ඇති අතර මෙම අනුකමිටු වාර්තා පිටුව 179 සිට 193 දක්වා ඇතුළත් කර ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් →

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු රැස්වීම් යන ඒවායින් සමන්විත අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම්වල විස්තර සහ රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය වාර්ෂික වාර්තාවෙහි යහපාලන පාලන වාර්තාවේ පිටුව 152 සිට 153 දක්වා දැක්වේ.

කොන්ත්‍රාත්තු පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ බැඳියාව →

සෘජු සහ වක්‍ර යන දෙයාකාරයෙන්ම, අධ්‍යක්ෂවරුන්ගේ බැංකුව සමඟ වන කොන්ත්‍රාත්තු පිළිබඳ බැඳියාවන් මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 47(ඇ) හි දක්වා ඇත. මෙම බැඳියාවන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ප්‍රකාශ කර ඇත. අධ්‍යක්ෂවරුන් බැංකුව සමඟ වෙනත් කොන්ත්‍රාත්තු හෝ යෝජිත කොන්ත්‍රාත්තු පිළිබඳ කිසිදු සෘජු හෝ වක්‍ර බැඳියාවක් නැත.

### අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

#### බැංකුව මගින් නිකුත් කළ ණයකරවල අධ්‍යක්ෂවරුන්ගේ බැඳියාව/ඇල්ම ->

කිසිදු අධ්‍යක්ෂවරයකුගේ නමින් ලියාපදිංචි කළ ණයකර නොතිබේ.

#### අධ්‍යක්ෂවරුන්ගේ පාරිභෝගික සහ වෙනත් ප්‍රතිලාභ ->

2018 මූල්‍ය වර්ෂය සඳහා බැංකුව සහ සමූහය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වේතන සහ වෙනත් ප්‍රතිලාභ පිළිබඳ විස්තර පිටු අංක 340 හි මූල්‍ය ප්‍රකාශනවල සටහන 47 (අ) හි දක්වා ඇත.

#### සම්බන්ධිත පාර්ශව ගනුදෙනු ->

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අදාළ කර ගන්නා ලද සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 24 හි ප්‍රකාරව සම්බන්ධිත පාර්ශව ගනුදෙනු ලෙස වර්ගීකරණය කළ හැකි, ගනුදෙනු කිසිවක් තිබේ නම් ඒවාද අධ්‍යක්ෂවරුන් හෙළිදරව් කළ යුතුය. අධ්‍යක්ෂවරුන් විසින් හෙළිදරව් කරන ලද එම ගනුදෙනු, අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවෙහි කොටසක් වන මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 47 (ඉ) හි පිටු අංක 340 තුළ දැක්වේ.

#### → පරිසරය ආරක්ෂා කර ගැනීම

බැංකුවේ තිරසාර සංවර්ධනයට සහ වර්ධනයට වැදගත් වන පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ වැඩි දියුණු කිරීමට බැංකුව ගෙන ඇති මූලාශ්‍රයන් 120 සිට 124 දක්වා පිටුවල දක්වා ඇත. බැංකුව සහ සමූහය දැනීමේ තරමට කිසිදු පරිසරයට හානිකර හෝ කිසිදු අනතුරුදායක ක්‍රියාකාරකමක නියැලී නැත.

#### → ව්‍යවස්ථාපිත ගෙවීම්

අධ්‍යක්ෂ මණ්ඩලය, ඔවුන්ගේ දැනීමේ සහ විශ්වාසයේ තරමට, රජයට සහ සේවකයන් සම්බන්ධව ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් නිසි කලට සිදුකර ඇති බවට සැහීමට පත් වෙයි.

#### → වාර්තාකරණ දිනෙන් පසු සිද්ධි

පිටු අංක 342 හි මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 50 හි හෙළිදරව් කළ ඒවා හැර ගිණුම්වලට ගැලපීම් හෝ හෙළිදරව් කිරීම අවශ්‍ය අවස්ථා වාර්තා කරන දින සිට පැන නැගී නැත.

#### → අඛණ්ඩ පැවැත්ම

බැංකුව සතුව එහි ඉදිරි පැවැත්ම තුළ මෙහෙයුම් අඛණ්ඩව කර ගෙන යාමට ප්‍රමාණවත් සම්පත් තිබෙන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සමාලෝචනය කර තෘප්තිමත් වී ඇත. තවද, සීමා කිරීම් හෝ මෙහෙයුම් අඩු කිරීමට සැලසුම් වැනි බැංකුවේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි සැලකිය යුතු බලපෑම් ඇති කළ හැකි කිසිදු ප්‍රමාණාත්මක අවිනිශ්චිතතා පිළිබඳ අධ්‍යක්ෂවරුන් දැනුවත්ව නැත.

#### → අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධති

අධ්‍යක්ෂ මණ්ඩලය අවදානම් කළමනාකරණය කිරීම වෙනුවෙන් සමස්ත වගකීම භාර ගනී. මෙම අරමුණ සඳහා, අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී සහ පුළුල් අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ කළමනාකරණ තොරතුරු පද්ධතියක් බැංකුවේ ස්ථාපිත කර ක්‍රියාත්මක කර ඇත. බැංකුව නිරාවරණය වී ඇති අවදානම් ලිහිල් කිරීමට, ප්‍රමාණාත්මක දෝෂ හෝ අලාභවලට එදිරිව සාධාරණ තහවුරුවක් ලබා දීමට අභ්‍යන්තර පාලන පද්ධති ප්‍රතිනිර්මාණය කර ඇත.

බැංකුව මුහුණදුන් අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අඛණ්ඩව පවතින ක්‍රියාපටිපාටියක් ඇත. අවදානම් ලිහිල් කිරීමේදී බැංකුව මගින් ගන්නා ලද විශේෂ ක්‍රියාමාර්ග මෙම වාර්තාවේ අවදානම් කළමනාකරණ වාර්තාවේ පිටු 194 සිට 226 දක්වා සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ වාර්තාවේ පිටු 187 සිට 189 දක්වා විස්තරාත්මකව දක්වා ඇත.

#### → විගණකවරුන් පත් කිරීම සහ ඔවුන්ගේ වේතන

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව විගණකාධිපති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විගණක වේ.

2018 ගිණුම් කාලපරිච්ඡේදය තුළ විගණන ගාස්තු සහ ලබා දුන් වෙනත් සේවා සම්බන්ධයෙන් දරන ලද වියදම් පිටුව 286 හි මූල්‍ය ප්‍රකාශන වෙත සටහන 12 හි දක්වා ඇත.

#### → නියාමන අධීක්ෂණය

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නියාමන අධීක්ෂණ ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ නියෝගවලට අනුකූල වීම තහවුරු කිරීමට බැංකුවේ වාර්තා සහ කටයුතු පිළිබඳ කාලානුරූපව පරීක්ෂාවක් සිදු කරයි. එමෙන්ම එය පාර්ශ්වකරුවන්ගේ යහපත විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස අවශ්‍ය මට්ටමට අවශ්‍ය මූල්‍ය දර්ශක පවත්වාගෙන යන්නේදැයි තීරණය කරයි.

#### → ආයතනික පාලනය

බැංකුවේ පරිපාලන කටයුතු සිදු කිරීමේ දී හොඳම සංස්ථාපිත පාලන පරිචයන් සහ ක්‍රියාපටිපාටි සමග අනුකූල වීම තහවුරු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අවධානය යොමු කර ඇත. ඒ අනුව, අධ්‍යක්ෂවරුන් පහත දේ ප්‍රකාශ කර ඇත:

- (අ) බැංකුව එහි ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී අදාළ වන නීති සහ රෙගුලාසි සමග අනුකූල වී ඇති අතර, අදාළ නීති සහ රෙගුලාසි කඩ කරන කිසිදු ක්‍රියාවක නියැලී නැත.
- (ආ) ඔවුන් බැංකුව හා සම්බන්ධවන ප්‍රමාණාත්මක ඇල්මක් ඇති සියළු හෙළිදරව් ගිවිසුම් කර ඇති අතර ඔවුන් ප්‍රමාණාත්මක ඇල්ම ඇති කිසිදු කාරණයකට සම්බන්ධ වීමෙන් වැළකී ඇත.

(ඇ) ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය උපායමාර්ගික ව්‍යාපාර සැලසුම සමාලෝචනය කර ඉදිරි අනාගතය තුළ බැංකුවෙහි අනාගත ගමනාව වේගවත් කිරීමට ප්‍රමාණවත් සම්පත් තිබෙන බවට තෘප්තිමත් වී ඇත. එනිසා, බැංකුවේ සහ එහි පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පන මත පදනම්ව පිළියෙළ කර ඇත.

(ඈ) බැංකුව සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර ඇත.

(උ) බැංකුව මූල්‍ය, මෙහෙයුම් සහ අනුකූලතා පාලන, අවදානම් කළමනාකරණය ආවරණය කරන අභ්‍යන්තර පාලන විධික්‍රම පවත්වා ඇති අතර ඒවායේ ඵලදායිතාව සහ අනුගත වීම පිළිබඳ සාධාරණ සහතිකයක් ලබා ගෙන ඇත.

### → නව රෙගුලාසි කෙරෙහි යොමුව

බැංකුව 2019 ජනවාරි 1 සිට බලපැවැත්වෙන "කල්බදු" පිළිබඳ (ශ්‍රී ල.මු.වා.ප්‍ර 16) හි ප්‍රතිඵල තක්සේරුව පවත්වා ඇති අතර, නව ප්‍රමිතය යටතේ ප්‍රතිඵල තක්සේරු කිරීමට අවශ්‍ය කරන ආදර්ශය වැඩිදියුණු කර ඇත.

### → තිරසාර බව

එහි ව්‍යාපාර උපායමාර්ග ක්‍රමවත්ව සකස් කරන විට, බැංකුව තිරසාර බවේ පැති සලකා බලා ඇත. එහි විස්තර GRI දර්ශකය යටතේ පිටු 125 සිට 128 දක්වා අනාවරණය කර ඇත.

### → මානව සම්පත

බැංකුව සිය උසස් තත්ත්වයේ සේවාව ඔස්සේ තිරසාර අගය නිර්මාණය කිරීමට කැප වීමෙන් සහ ඉහළ අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කරන සේවකයන්ගේ උන්නතිය සඳහා සහ ඔවුන්ව රඳවා තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියාකරයි. බැංකුවේ මානව ප්‍රාග්ධනයෙහි සංවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කර ඇත. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා බැංකුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි 2018 වාර්ෂික වාර්තාවෙහි 93 පිටුවෙහි විස්තර කර ඇත.

### → තිබෙන නඩුකර (නිරවුල් නොවූ)

අධ්‍යක්ෂවරුන්ගේ සහ බැංකුවේ නීතිඥයන්ගේ මතය අනුව මූල්‍ය ප්‍රකාශ වෙත පිටුව 341 හි සටහන 49 අනාවරණය කර ඇති බැංකුවට එරෙහිව ඇති නඩුකරවල, බැංකුවේ මූල්‍ය තත්ත්වය හෝ එහි අනාගත මෙහෙයුම් කෙරෙහි ප්‍රමාණාත්මක බලපෑමක් නැත.

### → වාර්තාවේ අන්තර්ගතවල වගකීම භාර ගැනීම

අධ්‍යක්ෂ මණ්ඩලය මෙයින් වාර්තාවේ අන්තර්ගතවල වගකීම භාර ගනී.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය අනුව,



ජයරාජ වන්දනේසේකර  
සභාපති



M A P මහන්දිරම්  
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

2019 මාර්තු 14 දින  
කොළඹ

# මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම සම්බන්ධ ප්‍රකාශය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (බැංකුව) මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ සහ එහි පරිපාලනයේ (සමූහය) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව අධ්‍යක්ෂවරුන්ගේ වගකීම මෙම ප්‍රකාශයෙන් දක්වා ඇත.

## ➔ මූල්‍ය ප්‍රකාශ

බැංකුව සහ සමූහය සියලු ගනුදෙනුවල නිසි ගිණුම් තැබීම කරන බවට සහ අදාළ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූලව එක් එක් මූල්‍ය වර්ෂය අවසානයේදී බැංකුවේ සහ සමූහයේ කටයුතුවල තත්ත්වය පිළිබඳ සත්‍ය සහ සාධාරණ දැක්මක් ලබා දෙන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කරන බවට සහතික වීම සඳහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වග කියයි. මූල්‍ය ප්‍රකාශනවලට 2018 දෙසැම්බර් 31 වන දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, 2018 වසර සඳහා ආදායම් ප්‍රකාශය සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය,ගිණිකම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශ සහ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය සහ සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ එයට සම්බන්ධ සටහන් ඇතුළත්ය.

ඒ අනුව, බැංකුවේ සහ පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන පහත ඒවා පිළිබඳ සත්‍ය සහ සාධාරණ දැක්මක් ලබා දෙන බවට, අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි:

1. 2018 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ සහ එහි පරිපාලනයේ මූල්‍ය තත්ත්වය; සහ
2. එදිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ සහ එහි පරිපාලනයේ මූල්‍ය කාර්ය සාධනය.

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අධ්‍යක්ෂවරුන් පහත දේවල් පිළිබඳව තහවුරු කිරීම අවශ්‍යය:

1. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී යොදා ගන්නා ලද 258 සිට 276 දක්වා පිටුවල දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති පවතින මූල්‍ය වාර්තාකරණ රාමුවට අනුකූලව යෝග්‍ය ඒවා විය. මෙම ප්‍රතිපත්ති සංගත ලෙස භාවිතා කරන අතර ඒවායේ ප්‍රමාණාත්මක විතැන්වීම් තිබේ නම් නිසි පරිදි හෙළිදරව් කරන ලදී.
2. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ගනුදෙනුවේ ආකාරය සහ මූල්‍ය නිසි ලෙස පිලිබිඹු වන බව සහතික කිරීමට අවශ්‍ය අවස්ථාවලදී සාධාරණ සහ විවක්ෂණශීලී විනිශ්චයන් සිදු කර ඇත.
3. බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිත (SLFRSs/LKASs) අනුව පිළියෙළ කර ඇත.

1971 අංක 38 දරන මුදල් පනත, 1988 අංක 30 දරන බැංකු පනත, 1971 අංක 30 දරන NSB පනතේ 7 (1) වගන්ති විධිවිධාන ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ කටයුතු සහ ව්‍යාපාර පාලනය කිරීම සහ පරිපාලනය කිරීම අවශ්‍ය වේ. මූල්‍ය ප්‍රකාශන මත බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇති ආකෘතියට අනුකූල බව අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරයි.

සලකනු ලබන ඕනෑම කාල වකවානුවක සාධාරණ නිරවද්‍යතාවක් සහිතව, බැංකුවේ මූල්‍ය තත්ත්වය නිවැරදිව වාර්තා කරන සහ විස්තර කරන අදාළ ගිණුම්කරණ වාර්තා ලබා දෙමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ හැකියාව තහවුරු කරන බව සහතික කිරීම සඳහාද අධ්‍යක්ෂ මණ්ඩලය වග කිව යුතුය. මෙම වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශනවල අවංක බව සහ විෂය මූලික බව සඳහා වන වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය පිළිගනී (මූල්‍ය ප්‍රකාශන පිටු 248 සිට 257 දක්වා දක්වා ඇත). 2018 වර්ෂය සඳහා පිළියෙළ කළ මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත සහ 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන යන ඒවායෙහි අවශ්‍යතා සමග අනුකූල වේ.

## ➔ අභ්‍යන්තර පාලන

අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ සහ සමූහයේ වත්කම් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමට සහ රැකවරණය ලබා දීමට, වංචා සහ අනෙකුත් අසුඛකතා හෙළි කිරීමට වගකියන ලද අතරඵලදායී සහ විස්තීර්ණ අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ අභ්‍යන්තර විගණනයක් ඇතුළත් පූර්ව නිර්ණිත ක්‍රියාපටිපාටි සහ සීමා තුළ ක්‍රියාත්මක වන එහි ඵලදායීතාව නිරීක්ෂණය කිරීමේ ඵලදායී පද්ධතියක් ද පිහිටුවා ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය ප්‍රකාශන ඔවුන් විසින් ඔවුන්ගේ විධිමත් රැස්වීම්වලදී සහ විගණන කමිටු මණ්ඩලයේදීද සමාලෝචනය කරන බව සහතික කරයි. මෙම වාර්ෂික වාර්තාවේ 238 පිටුවේ මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය දී ඇති අතර බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපතිගේ සහතිකකරණ වාර්තාව 240 පිටුවෙහි දක්වා ඇත.

## ➔ විගණන වාර්තාව

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන ඇතුළුව සියලු වාර්තා විගණකාධිපති වෙත ලබා දී ඇති අතර සුදුසු යැයි ඔවුන් සලකන සියලු පරීක්ෂා කිරීම් සිදු කිරීමට සෑම ඉඩ ප්‍රස්තාවක්ම ලබා දෙන ලදී. විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීම් කර ඇති අතර විගණකාධිපතිගේ මතය ඔහු විසින් වාර්තා කළ පරිදි මෙම වාර්ෂික වාර්තාවෙහි 245 පිටුවේ දක්වා ඇත.

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම සම්බන්ධ ප්‍රකාශය

➔ අනුකූලතා වාර්තාව

අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ දැනුමේ සහ විශ්වාසයේ තරමට බැංකුව විසින් ගෙවිය යුතු සියලු බදු, තීරු බදු සහ අය බදු සහ රජයට සහ අනෙකුත් අදාළ නියාමන සහ ව්‍යවස්ථාපිත අධිකාරිවලට බැංකුවේ සහ සමූහයේ සේවකයන් වෙනුවෙන් සහ ඔවුන් සම්බන්ධව ගෙවිය යුතු සියලු දායකත්ව සහ බදු, සහ වෙනත් සියලු දත්තා ගෙවිය යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් බැංකුව සහ සමූහය විසින් කළ යුතු සහ ගෙවිය යුතු දේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දිනට ගෙවා ඇති බව හෝ අදාළ තැනදී වෙන් කර ඇති බව තහවුරු කරයි. තවද, වරලත් ගණකාධිකාරී ආයතනය නිකුත් කළ සංස්ථාපිත පාලන සංග්‍රහය පිළිබඳ යහපත් පරිචයන් සංග්‍රහය තුළ දැක්වීමට අවශ්‍ය මූල්‍ය තත්ත්වය, මෙහෙයුම් තත්ත්ව සහ නියාමන සහ වෙනත් සාධක සැලකීමෙන් පසුව අධ්‍යක්ෂ මණ්ඩලය එය තහවුරු කර ඇත. අධ්‍යක්ෂවරුන් 2018 දෙසැම්බර් 31 වර්ෂය සඳහා මූල්‍ය අයවැය හා මුදල් ප්‍රවාහ සමාලෝචනය කර ඇත.

බැංකුවට සහ සමූහයට ඉදිරි අනාගතයේදී මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට සහ මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ප්‍රවර්තන පදනම යොදා ගැනීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් තරම් සම්පත් ඇති බව සහ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති උපදෙස් සමග අනුකූල වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි,

එම් ඒ පී මුහන්දිරම්  
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2019 මාර්තු 14 දින  
කොළඹ

# මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

## ➔ වගකීම

මෙම වාර්තාව බැංකු පනතේ 2007 අංක 12 දරන නියමයේ, 3 (8) (සස) (ආ) වගන්තිය සමග අනුකූලව නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් නිකුත් කර ඇති යහපාලනය පිළිබඳ යහපත් ආචාර පරිචයන් සංග්‍රහය 2017 හි D.1.5 මූලධර්ම මත පදනම්ව පිළියෙළ කළ අභ්‍යන්තර පාලනය පිළිබඳ මෙම වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රමාණවත් තරම් සහ ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් පිහිටුවා පවත්වාගෙන යන බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය (මණ්ඩලය) වගකිව යුතුය. කෙසේ වුවද එවැනි පද්ධතියක් බැංකුවේ ව්‍යාපාර පරමාර්ථ ලඟා කර ගැනීම අසාර්ථක වීමේ අවදානම ඉවත් කරනවාට වඩා, පිළිගත හැකි අවදානම් පරාමිති තුළ බැංකුවේ සැලකිය යුතු අවදානම් ක්ෂේත්‍ර කළමනාකරණය කිරීමට සැලසුම් කෙරේ. ඒ අනුව අභ්‍යන්තර පාලන පද්ධතියට කළමනාකරණ සහ මූල්‍ය තොරතුරු සහ වාර්තාවල සැලකිය යුතු සාවද්‍ය ප්‍රකාශ සහ වාර්තා හෝ මූල්‍ය හානි හෝ වංචාවලට එරෙහිව පරම සහතිකයක් නොව සාධාරණ සහතිකයක් පමණක් සැපයිය හැකිය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව මුහුණ දෙන සැලකිය යුතු අවදානම් හඳුනා ගැනීම, ගණනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා දිනටම ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ස්ථාපනය කර ඇති අතර මෙම ක්‍රියාවලියට ව්‍යාපාර පරිසරයට හෝ නියාමන අවශ්‍යතාවලට සහ අනෙකුත් මාර්ගෝපදේශවල වෙනස් කිරීම් ඇති පරිදි සහ ඇති විට මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය වැඩි දියුණු කිරීම ඇතුළත්ය.

මෙම ක්‍රියාවලි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරන්තරව සමාලෝචනය කරනු ලබන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති අභ්‍යන්තර පාලන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන පිළිබඳ බැංකුවේ අධ්‍යක්ෂවරුන් සඳහා මාර්ගෝපදේශය සමග අනුකූල බව තහවුරු කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය එම මාර්ගෝපදේශයෙහි දී ඇති අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීම සඳහා වූ මූලධර්ම සැලකිල්ලට ගෙන අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීමට ලක් කර ඇත.

අභ්‍යන්තර පාලන පද්ධතිය මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳ සාධාරණ සහතිකයක් සැපයීමට තරම් යහපත් සහ ප්‍රමාණවත් බවද, බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල බවද අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වේ. කළමනාකාරිත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට අවදානම සහ පාලනය පිළිබඳ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට, බැංකුව විසින් මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම, මෙම අවදානම් ලිහිල් කිරීම සහ පාලනය කිරීම සඳහා යෝග්‍ය අභ්‍යන්තර පාලන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ නිරීක්ෂණය කිරීම මගින් සහාය වෙයි.

## ➔ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රමයේ සැලසුම සහ කාර්යක්ෂමතාවය යෙදීමේදී හා සමාලෝචනය කිරීමේ දී අනුගමනය කරන ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ

කාලාවර්තව මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැලසුම සහ ඵලදායීතාව සමාලෝචනය කිරීමේ පද්ධතියද මණ්ඩලය විසින් පිහිටුවනු ලැබ තිබේ. අනෙකුත් දේවල් අතර එහි මූලික ක්‍රියාවලිවල පහත දේවල් අඩංගුය:

- ➔ බැංකුවේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව තහවුරු කිරීමටත්, අනුමත ආයතනික අරමුණු, උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සහ අනුමත කර ඇති ව්‍යාපාර නියෝග සමග අනුකූල බව සහතික කිරීමට නියමිත විෂය පථයන් සහ කාර්යයන් සහිතව අධ්‍යක්ෂ මණ්ඩල අනුකූලව පිහිටුවා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC) විසින් බැංකුවේ අභ්‍යන්තර විගණක අංශය, බාහිර විගණකවරුන්, නියාමන අධිකාරීන් විසින් හඳුනා ගන්නා අභ්‍යන්තර පාලන ගැටලු වරින්වර සමාලෝචනය කරනු ලබන අතර එම අඩුපාඩු නිවැරදි කිරීමට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනියි. බැංකුවේ බාහිර විගණනය විගණකාධිපති විසින් සිදු කරනු ලැබේ. රජයේ විගණන අධිකාරී වෙත සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් සඳහා ආරාධනා කෙරේ.
- ➔ විගණනයෙහි විෂයපථය සහ ගුණාත්මක බව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු අභ්‍යන්තර විගණන කාර්යය සමාලෝචනය කරයි. මෙම වාර්ෂික වාර්තාවේ 179 පිටුවෙහි ඇති අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ 2018 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග දක්වා ඇත. බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය වාර්ෂික විගණන සැලසුම පරිදි ශාඛාවල, අංශවල සහ අනෙකුත් ඒකකවල විගණනය සිදු කරයි. විගණනය කරන වාර ගණන තක්සේරු කළ අවදානම් මට්ටම අනුව තීරණය කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විගණන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරනු ලැබේ. අභ්‍යන්තර විගණන අංශය ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සමග අනුකූලතාව සහ අභ්‍යන්තර පාලන පද්ධතිවල ඵලදායීතාව සහතික කිරීමට විගණන පරීක්ෂා සිදු කරන අතර කිනම් හෝ අනනුකූලතාවක් සම්බන්ධව එහි සොයා ගැනීම් වාර්තා කරයි. මෙහෙයුම් සහ කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳ ස්වාධීන සහ විෂය මූලික වාර්තාවක් සැපයීමට විගණන සිදු කෙරේ. විගණනවල සොයා ගැනීම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි වරින් වර පවත්වන රැස්වීම්වලදී සමාලෝචනය සඳහා යොමු කෙරේ. කමිටු රැස්වීම්වල සටහන් සමගින්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ක්‍රියාකාරකම් කාලාවර්ත පදනමකින් අධ්‍යක්ෂ මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කෙරේ.
- ➔ බැංකුවේ ප්‍රධාන අවදානම් ක්ෂේත්‍රවල සමස්ත කළමනාකරණය අධීක්ෂණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) පිහිටුවා ඇත. බැංකුවෙහි ක්‍රියාකාරකම්, අදාළ නීති, රෙගුලාසි සහ නියාමන උපදෙස්වලට අනුකූලව සිදු කරන බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන අනුකූලතා ඒකකයක්ද ස්ථාපනය කර ඇති අතර අනුකූල නොවීම පිළිබඳ යම් ගැටලු කාලාවර්තව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කෙරේ. අවදානම් තක්සේරුව පිළිබඳ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් කාලාවර්තව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.

### මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

→ බැංකුවේ එදිනෙදා ව්‍යාපාර මෙහෙයුම්වලදී බැංකුවේ ප්‍රධාන ක්ෂේත්‍රවල ඵලදායී කළමනාකරණ සහ අධීක්ෂණය සහතික කිරීමට කළමනාකරණ මට්ටමේ කමිටු ද නිසි සවිබලගැන්වීමක් සමගින් ක්‍රියාත්මකව ඇත. තක්සේරු කිරීම බැංකුව විසින් යොදන ක්‍රියාවලි පමණක් ආවරණය කරන අතර, එහි පරිපාලිතය විසින් කරගෙන යන ක්‍රියාවලි අඩංගු නොකරයි.

බැංකුව 2012 වසරේදී LKAS සහ SLFRS සමන්විත ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් යොදා ගන්නා ලදී. එකී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීමෙහි සිට, පිළිගැනීම, මැනීම, වර්ගීකරණය, සහ හෙළිදරව් කිරීම යන ඒවාවෙහි නව අවශ්‍යතා සමග අනුකූල වීමට ක්‍රියාවලිවල නිරීක්ෂණය සහ අභිවෘද්ධිය දියුණුව අඛණ්ඩව කර ගෙන යන ලදී.

අධ්‍යක්ෂ මණ්ඩලය 2018 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ල.මු.වා.ප්‍ර 9) හි අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඇත්තේ, "සිදු වූ ණය හානි ආකෘතිය" සමග සසඳන විට "මූල්‍ය උපකරණ" මත හානිපූරණය ගණනය කිරීම අපේක්ෂිත ණය හානි ආකෘතිය මත ගණනය කිරීමෙන් බැංකුවට සැලකිය යුතු බලපෑමක් ඇති වීම නිසාය.

(ශ්‍රී ල.මු.වා.ප්‍ර 9) යෙදීමෙන් පසු 2017 දෙසැම්බර් 31 වන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැනටමත් වාර්තා කර ඇති සංඛ්‍යාවන් වලට ඉහල බලපෑමක් ඇති කිරීමට අපේක්ෂා කරන අංශ හඳුනා ගැනීමට බැංකුව විසින් මෙසර්ස් අර්නස්ට් ඇන්ඩ් යන්ග්හි සහාය ඇතිව පරතර විශ්ලේෂණයක් සිදු කරන ලදී. එයට පසුව හා කාන්‍යාධිකාරී මණ්ඩලයේ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අනුව බැංකුව (ශ්‍රී ල.මු.වා.ප්‍ර 9) විසින් නියම කරන ලද අපේක්ෂිත ණය අලාභය ගණනය කිරීම සඳහා සංඛ්‍යානමය ආකෘති සකස් කරන ලදී. (ශ්‍රී ල.මු.වා.ප්‍ර 9) සමග අනුකූල වන ලෙස බැංකුව සිය මූල්‍ය ප්‍රකාශන යළි දක්වා තිබේ.

2019 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන "කල්බදු" (ශ්‍රී ල.මු.වා.ප්‍ර 16) හි අවශ්‍යතාවන් සැලකිල්ලට ගැනීම සහ මූල්‍ය ප්‍රකාශනවලට එහි බලපෑම තක්සේරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අධ්‍යක්ෂ මණ්ඩලය සිදු කර ඇත.


#### → තහවුරු කිරීම

ඉහත ක්‍රියාවලි මත පදනම්ව, මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳව සාධාරණ සහතිකයක් සැපයීමට බැංකුවේ මූල්‍ය වාර්තාකරණ පද්ධතිය නිර්මාණය කර ඇති බව සහ බාහිර අවශ්‍යතාවයන් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි.

#### → බාහිර විගණකවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනය කිරීම

බාහිර විගණකවරුන්, විගණකාධිපති 2018 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන සම්බන්ධයෙන් වූ ඉහත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනය කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ මූල්‍ය වාර්තාකරණය කෙරෙහි යොදන අභ්‍යන්තර පාලන පද්ධතියේ සැලසුම සහ ඵලදායිතාව සමාලෝචනය සඳහා යොදා ගන්නා ලද ක්‍රියාවලි සම්බන්ධ ඔවුන්ගේ වැටහීම සමග සංගත නොවන බව විශ්වාස කිරීමට තරම් හේතු වන කිසිවක් ඔවුන්ගේ අවධානයට යොමු නොවූ බව වාර්තා කර ඇත. මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශය කෙරෙහි ඔවුන්ගේ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවෙහි 240 පිටුවෙහි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි



ජයරාජ වන්දිසේකර  
සභාපති



ආචාර්ය ඩී ඡන්මුගසුන්දරම්  
සභාපති - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/අධ්‍යක්ෂ



අනිල් රාජකරුණා  
පේෂ්ඨ අධ්‍යක්ෂ

2019 මාර්තු 14 දින  
කොළඹ

# අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතික වාර්තාව



## ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்  
NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல. }  
My No. }

BAF/A/NSB/2018/14

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி }  
Date }

02-May 2019

බිජ්ජල්/ජී/එන්එස්බී/2018/14

2019 මැයි 02

සභාපති- ජාතික ඉතිරිකිරීමේ බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත අධ්‍යක්ෂ මණ්ඩලයට විගණකාධිපතිගේ සහතිකකරණ වාර්තාව

### ➔ හැඳින්වීම

මෙම වාර්තාව, 2018 දෙසැම්බර් 31 දින අවසන් වර්ෂය සඳහා වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනය ("ප්‍රකාශය") පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත සහතිකය ලබා දීමටයි.

### ➔ කළමනාකාරිත්වයේ වගකීම

කළමනාකාරිත්වය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් 2007 අංක 12 දරන බැංකු පනත් නියෝගයේ 3 (8) (ii) (ආ) වගන්තියට අනුකූලව නිකුත් කර ඇති "අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත බැංකුවේ අධ්‍යක්ෂවරුන් සඳහා මාර්ගෝපදේශ" අනුව ප්‍රකාශය සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වගකියයි.

### ➔ SLSAE 3050 සමග මගේ වගකීම් සහ අනුකූලත්වය

මගේ වගකීම වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කාර්යය මත පදනම්ව ප්‍රකාශය පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීමයි. මම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත බැංකු සඳහා සහතික වාර්තාව සහතික සම්බන්ධතාව පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති SLSAE 3050 සමග අනුකූලව මගේ නියැලීම සිදු කරන ලදී.

### ➔ සිදු කළ කාර්ය සාරාංශය

අධ්‍යක්ෂවරුන් සඳහා හෝ විසින් සකස් කරන ලද ලේඛන ප්‍රකාශය සහ බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රම සමාලෝචනය කිරීමේදී අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කර ඇති ක්‍රියාවලිය මැනවින් පිළිබිඹු වෙන ආකාරයට ප්‍රකාශය සකසා ඇත්ද යන්න ඇගයීම සඳහා මගේ මැදිහත්වීම සිදුකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට සහාය වන ආදර්ශ පදනමක් මත ලේඛන පැවැත්ම සහ බැංකු කාර්යමණ්ඩලයේ විමසීමවලට, අනුගමනය කරන ක්‍රියා පටිපාටීන් මූලිකවම සීමා වේ.

SLSAE 3050 අනුව, ප්‍රකාශය සියලුම අවදානම් සහ පාලන ආවරණය කරන්නේද යන්න පිළිබඳව හෝ බැංකු අවදානම සහ පාලන ක්‍රියාදාමයේ කාර්යක්ෂමතාව පිළිබඳ මතයක් සැකසීම සලකා බැලීමට මට අවශ්‍යතාවක් ඇති නොකරයි. එසේම SLSAE 3050 අනුව, වාර්ෂික වාර්තාවේ සඳහන් කිනම් හෝ සුවිශේෂී ගැටලුවක් සම්බන්ධයෙන් වැදගත් අභ්‍යන්තර පාලන අංශ සමඟ කටයුතු කිරීමට විස්තර කර ඇති ක්‍රියාපටිපාටි ඇත්ත වශයෙන්ම, ගැටලු විසඳන්නේද යන්න සලකා බැලීමටද මට අවශ්‍යතාවක් ඇති නොකරයි.

### ➔ මාගේ නිගමනය

ඉටු කරන ලද ක්‍රියා පටිපාටීන් මත පදනම්ව, වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති ප්‍රකාශය, බැංකුවේ මූල්‍ය වාර්තාකරණයෙහි අභ්‍යන්තර පාලනය සැලසුම් කිරීම සහ සම්පූර්ණත්වය පිළිබඳ සමාලෝචනයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳ මාගේ අවබෝධය හා සංගත නොවන බවට විශ්වාස කිරීමට හේතු වන කරුණු කිසිවක් මාගේ අවධානයට ලක් වී නොමැත.

W P C වික්‍රමරත්න  
විගණකාධිපති

GRI 102-56

# ස්වාධීන සහතික වාර්තාව



KPMG  
(Chartered Accountants)  
32A, Sir Mohamed Macan Markar Mawatha,  
P. O. Box 186,  
Colombo 00300, Sri Lanka.

Tel : +94 - 11 542 6426  
Fax : +94 - 11 244 5872  
 : +94 - 11 244 6058  
 : +94 - 11 254 1249  
Internet : www.kpmg.com/lk

## ➔ Independent Assurance Report to National Savings Bank

We have been engaged by the Directors of National Savings Bank (“Bank”) to provide reasonable assurance and limited assurance in respect of the Sustainability Indicators as identified below for the year ended 31 December 2018. The Sustainability Indicators are included in National Savings Bank’s Integrated Annual Report for the year ended 31 December 2018 (the “Report”).

The reasonable assurance sustainability indicators covered by our reasonable assurance engagement are:

Reasonable assurance sustainability indicators	Integrated Annual Report page
Financial highlights	8

The limited assurance sustainability indicators covered by our limited assurance engagement are:

Limited assurance – sustainability indicators	Integrated Annual Report page
Non-financial highlights	9
Information provided on following capitals	
Financial capital	66 – 82
Manufactured capital	83 – 87
Intellectual capital	88 – 92
Human capital	93 – 105
Social and relationship capital	106 – 119
Natural capital	120 – 124

## ➔ Our conclusions

Our conclusion has been formed on the basis of, and is subject to, the matters outlined in this Report. We believe that the evidence we have obtained is sufficient and appropriate to provide a basis for our conclusions.

## Reasonable assurance-sustainability indicators ➔

In our opinion, the Reasonable Assurance-Sustainability Indicators, as defined above, for the year ended 31 December 2018 are, in all material respects, prepared and presented in accordance with

KPMG, a Sri Lankan partnership and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity.

the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines.

## Limited assurance-sustainability indicators ➔

Based on the limited assurance procedures performed and evidence obtained, as described below, nothing has come to our attention that causes us to believe that the Limited Assurance-Sustainability Indicators, as defined above, for the year ended 31 December 2018, have not in all material respects, been prepared and presented in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines.

## ➔ Management’s responsibility

Management is responsible for the preparation and presentation of the Reasonable Assurance Sustainability Indicators and the Limited Assurance Sustainability Indicators in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines.

These responsibilities includes establishing such internal controls as Management determines are necessary to enable the preparation of the Reasonable Assurance Sustainability Indicators and the Limited Assurance Sustainability Indicators that are free from material misstatement whether due to fraud or error.

Management is responsible for preventing and detecting fraud and for identifying and ensuring that the Bank complies with laws and regulations applicable to its activities.

Management is also responsible for ensuring that staff involved with the preparation and presentation of the description and Report are properly trained, information systems are properly updated and that any changes in reporting encompass all significant business units.

## ➔ Our responsibility

Our responsibility is to express a reasonable assurance conclusion on the Bank’s preparation and presentation of the Reasonable Assurance Sustainability Indicators and a limited assurance conclusion on the preparation and presentation of the Limited Assurance Sustainability Indicators included in the Report, as defined above.

M.R. Mihular FCA	P.Y.S. Perera FCA	C.P. Jayatilake FCA
T.J.S. Rajakarier FCA	W.W.J.C. Perera FCA	Ms. S. Joseph FCA
Ms. S.M.B. Jayasekara ACA	W.K.D.C. Abeyratne FCA	S.T.D.L. Perera FCA
G.A.U. Karunaratne FCA	R.M.D.B. Rajapakse FCA	Ms. B.K.D.T.N. Rodrigo FCA
R.H. Rajan ACA	M.N.M.B. Shameel ACA	Ms. C.T.K.N. Perera ACA

Principals - S.R.I. Perera FCMA(UK), LLB, Attorney-at-Law, H.S. Goonewardene ACA

ස්වාධීන සහතික වාර්තාව



We conducted our assurance engagement in accordance with Sri Lanka Standard on Assurance Engagements SLSAE 3000: Assurance Engagements other than Audits or Reviews of Historical Financial Information (SLSAE 3000) issued by The Institute of Chartered Accountants of Sri Lanka.

We have complied with the independence and other ethical requirements of the Code of Ethics issued by the Institute of Chartered Accountants of Sri Lanka.

SLSAE 3000 requires that we plan and perform the engagement to obtain reasonable assurance about whether the Reasonable Assurance Sustainability Indicators are free from material misstatement and limited assurance about whether the Limited Assurance Sustainability Indicators are free from material misstatement.

**Reasonable Assurance Over Reasonable Assurance Sustainability Indicators →**

The procedures selected in our reasonable assurance engagement depend on our judgement, including the assessment of the risks of material misstatement of the Reasonable Assurance Sustainability Indicators whether due to fraud or error.

In making those risk assessments, we have considered internal control relevant to the preparation and presentation of the Reasonable Assurance Sustainability Indicators in order to design assurance procedures that are appropriate in the circumstances, but not for the purposes of expressing a conclusion as to the effectiveness of the Bank's internal control over the preparation and presentation of the Report.

Our engagement also included assessing the appropriateness of the Reasonable Assurance Sustainability Indicators, the suitability of the criteria, being the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines, used by the Bank in preparing and presenting the Reasonable Assurance Sustainability Indicators within the Report, obtaining an understanding of the compilation of the financial and non-financial information to the sources from which it was obtained, evaluating the reasonableness of estimates made by the Bank, and recomputation of the calculations of the Reasonable Assurance Sustainability Indicators.

**Limited Assurance on the Assured Sustainability Indicators →**

Our limited assurance engagement on the Limited Assurance Sustainability Indicators consisted of making enquiries, primarily of persons responsible for the preparation of the Limited Assurance Sustainability Indicators, and applying analytical and other procedures, as appropriate. These procedures included:

- interviews with Senior Management and relevant staff at corporate and selected site level concerning sustainability strategy and policies for material issues, and the implementation of these across the business;
- enquiries of management to gain an understanding of the Bank's processes for determining material issues for the Bank's key stakeholder groups;
- enquiries of relevant staff at corporate and selected site level responsible for the preparation of the Limited Assurance Sustainability Indicators;

- enquiries about the design and implementation of the systems and methods used to collect and report the Limited Assurance Sustainability Indicators, including the aggregation of the reported information;
- comparing the Limited Assurance Sustainability Indicators to relevant underlying sources on a sample basis to determine whether all the relevant information has been appropriately included in the Report;
- reading the Limited Assurance Sustainability Indicators presented in the Report to determine whether they are in line with our overall knowledge of, and experience with, the sustainability performance of the Bank;
- reading the remainder of the Report to determine whether there are any material misstatements of fact or material inconsistencies based on our understanding obtained as part of our assurance engagement.

The procedures performed in a limited assurance engagement vary in nature and timing from, and are less in extent than for, a reasonable assurance engagement, and consequently the level of assurance obtained in a limited assurance engagement is substantially lower than the assurance that would have been obtained had a reasonable assurance engagement been performed. Accordingly, we do not express a reasonable assurance conclusion on the Limited Assurance Sustainability Indicators.

**→ Purpose of our report**

In accordance with the terms of our engagement, this assurance report has been prepared for the Bank for the purpose of assisting the Directors in determining whether the Bank's Reasonable and Limited Assurance Sustainability Indicators are prepared and presented in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines and for no other purpose or in any other context.

**→ Restriction of use of our report**

Our report should not be regarded as suitable to be used or relied on by any party wishing to acquire rights against us other than the Bank, for any purpose or in any other context. Any party other than the Bank who obtains access to our report or a copy thereof and chooses to rely on our report (or any part thereof) will do so at its own risk. To the fullest extent permitted by law, we accept or assume no responsibility and deny any liability to any party other than the Bank for our work, for this independent assurance report, or for the conclusions we have reached.

Chartered Accountants  
Colombo

27 March 2019

# සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය

## ➔ අනුකූලතාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (බැංකුව) මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ සහ එහි පරිපාලනයේ (සමූහයේ) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන 2018 දෙසැම්බර් 31 වන දිනට පහත සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූලව පිළියෙළ කර ඉදිරිපත් කර ඇත:

- ➔ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එයට සිදුකළ සංශෝධන.
- ➔ 1971 අංක 38 දරන මුදල් පනත.
- ➔ 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනත.
- ➔ 1988 අංක 30 දරන බැංකු පනත හා එයට කළ සංශෝධන සහ එය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශන ආකෘති සහ තොරතුරු හෙළිදරව් කිරීම් තොරතුරුවලට අදාළ නියෝග සහ මාර්ගෝපදේශ.
- ➔ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLFRSs/LKASs) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්
- ➔ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ඇති සංස්ථාපිත පාලනය පිළිබඳ වඩා යහපත් පරිචය සංග්‍රහය 2017.
- ➔ සංස්ථාපිත පාලනය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියමය.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී භාවිත කර ඇති ආකෘති සහ සිදු කර ඇති හෙළිදරව් කිරීම්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 1 (LKAS 1) - "මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම" හි හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සමගද අනුකූල වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති නියමිත ආකෘති සමග අනුකූලය. බැංකුව සහ සමූහය එහි මූල්‍ය ප්‍රතිඵල එහි පරිශීලකයන්ට කාර්තුමය පදනමකින් ඉදිරිපත් කරයි.

බැංකුව සහ සමූහය විසින් නිසි ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව යොදා ගෙන ඇත. බැංකුව සහ සමූහය (ශ්‍රී ල.මු.ව.ප්‍ර 9) හි විෂය පථය අනුව මූල්‍ය උපකරණ සම්බන්ධයෙන් 2017 වර්ෂය සඳහා සංසන්දනාත්මක තොරතුරු නැවත ප්‍රකාශ කරයි. ඉහළ මට්ටමේ විනිශ්චයක් සහ සංකීර්ණතාවක් සහිත සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ඇස්තමේන්තු යොදා ගැනීම බැංකුවේ බාහිර විගණකවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සමග සාකච්ඡා කරන ලදී. ප්‍රවර්තන වසරේ ඉදිරිපත් කිරීම සමග අනුකූල වීම අවශ්‍ය සෑම විටම සංසන්දනාත්මක තොරතුරු නැවත දක්වා ඇති අතර, ප්‍රමාණාත්මක බැහැර වීම් ඇතිනම්, ඒවා හෙළිදරව් කර විස්තර කර ඇත.

2017 දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වූ මූල්‍ය උපකරණ "හඳුනා ගැනීම හා මිනුම් කිරීම" පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - LKAS 39 ගැනුවට මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය SLFRS 9 යොදා ඇත. මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය SLFRS 39 යටතේ 2017 දෙසැම්බර් 31 තෙක් "දරන ලද ණය අලාභ ආකෘතිය" පරිදි මූල්‍ය උපකරණ සැසඳීම මත ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - SLFRS 9

යෙදීම මත "අපේක්ෂිත අලාභ ආකෘතිය" මත මූල්‍ය උපකරණ වල හානිකරණ අලාභ ගණනය කිරීම මත බැංකුවට සැලකිය යුතු බලපෑමක් ඇති විය. මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - SLFRS 9 මගින් අවසර ලබා දී ඇති පරිදි පූර්ව කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන බැංකුව විසින් ප්‍රකාශිත කර තිබේ. ඒ අනුව, සංසන්දනාත්මක තොරතුරු නැවත ප්‍රකාශ කර ඇති අතර, එය මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 52 යටතේ හෙළිදරව් කර ඇත.

අපි අපගේ දැනුමේ තරමට මෙම වාර්තාවේ අඩංගු මූල්‍ය ප්‍රකාශන, සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් මූල්‍ය තොරතුරු, සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ සහ සමූහයේ වත්කම්, වගකීම්, මූල්‍ය තත්ත්වය, මෙහෙයුම්වල ප්‍රතිඵල සහ මුදල් ප්‍රවාහවල සියලු වැදගත් අංශ සාධාරණව නිරූපණය කරන බව සහ මූල්‍ය ප්‍රකාශනවල සත්‍ය සහ සාධාරණ දැක්මක් දී ඇති බව තහවුරු කරමු. තවද අපි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව කරගෙන යාමට බැංකුවට සහ සමූහයට ප්‍රමාණවත් සම්පත් ඇති බවත් මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අඛණ්ඩ පැවැත්ම පදනම යොදා ගෙන ඇති බවටත් තහවුරු කරමු.

## ➔ අභ්‍යන්තර පාලනය පිළිබඳ වගකීම සහ ක්‍රියාපටිපාටි

බැංකුව සහ එහි පරිපාලනයේ අභ්‍යන්තර පාලන ස්ථාපනය කිරීමට, ක්‍රියාත්මක කිරීමට, සහ පවත්වාගෙන යාමට අපි වගකිව යුතු වෙමු. වත්කම් ආරක්ෂා කිරීම, වංචා සහ/හෝ වැරදි මෙන්ම අනෙකුත් අක්‍රමිකතා වැළැක්වීම සහ හෙළිදරව් කිරීම සඳහා බැංකුවට සහ සමූහයට අදාළ වැදගත් තොරතුරු අපට දැන ගැනීමට හැකි බවත් සහතික කරමින් ඵලදායී අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි නිසි ස්ථානවල ඇති බව, සහ ඒවා අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය, ඇගයීම සහ යාවත්කාලීන කරන බව අපි සහතික කරමු. අපගේ දැනීමේ තරමට, අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි සැලසුම් කිරීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු අඩුපාඩු සහ දුබලතා නොවූ බවට අපි සැහීමට පත් වෙමු. අපි අපගේ ඇගයීම් මත පදනම්ව, අභ්‍යන්තර පාලනවල සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැලකිය යුතු අඩුපාඩු හෝ කැපී පෙනෙන දුබලතා සහ කළමනාකරණ හෝ අනෙකුත් සේවකයන් සම්බන්ධ වංචා නොවූ බව තහවුරු කරමු. මූල්‍ය වාර්තාකරණය සහ ක්‍රියාපටිපාටි සම්බන්ධව අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි අඛණ්ඩව අනුගමනය කරන බව සහතික කිරීමට බැංකුවේ අභ්‍යන්තර විගණකවරුන්ද කලින් කලට විමර්ශන සිදු කරයි. කෙසේ වෙතත්, ඕනෑම අභ්‍යන්තර පාලන හා ගිණුම්කරණ ක්‍රමයක් මගින් ලබාදෙන සහතිකය මුළුමනින්ම පිළිගැනීමේ යම් ආවේනික සීමාවන් පවතී.

### සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය

මූල්‍ය වාර්තාකරණය මත අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මෙම වාර්ෂික වාර්තාවේ 238 පිටුවේ දක්වා ඇත. විගණකාධිපතිවරයා විසින් බැංකුව විසින් යොදා ගන්නා ලද මූල්‍ය වාර්තාකරණය මත අභ්‍යන්තර පාලනයේ සඵලත්වය විගණනය කර ඇති අතර ඒ පිළිබඳ විකරණය නොකළ මතයක් ලබා දී ඇත. මෙම වාර්ෂික වාර්තාවේ 240 පිටුවේ එය දක්වා ඇත.

#### ➔ බාහිර විගණනය

බැංකුවේ සහ එහි පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරන ලදී. බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවෙහි 245 පිටුවෙහි දක්වා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අනෙක් කරුණුද සමඟින්, සියලු අභ්‍යන්තර විගණන සහ පරීක්ෂණ වැඩසටහන්, අභ්‍යන්තර පාලන පද්ධති සහ ක්‍රියා පටිපාටිවල කාර්යක්ෂමතාව සමාලෝචනය කළ අතරම සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාපිත සහ නියාමන අවශ්‍යතාවලට ඒවායේ අනුකූල බවද සමාලෝචනය කළ අතර, ඒවායේ විස්තර මෙම වාර්ෂික වාර්තාව තුළ 179 සිට 182 දක්වා පිටුවල ඇති විගණන කමිටු වාර්තාවේ දී ඇත. පූර්ණ ස්වාධීනත්වය සහතික කිරීමට විගණකාධිපතිට සහ අභ්‍යන්තර විගණකවරුන්ට, වැදගත් වන කරුණු සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සාමාජිකයන් වෙත පූර්ණ සහ නිදහස් ප්‍රවේශය ඇත.

#### ➔ තහවුරු කිරීම

අපි අපේ දැනුමේ තරමට පහත දේවල් තහවුරු කරමු.

- බැංකුව සහ සමූහය සියලු අදාළ විය හැකි නීති සහ රෙගුලාසි සහ අවශ්‍යතා සමඟ අනුකූල වී ඇත.
- සැලකිය යුතු අනුකූල නොවීමේ අවස්ථා නොමැත.
- මූල්‍ය ප්‍රකාශනවල 341 පිටුවේ 49 සටහනේ හෙළිදරව් කර ඇති තොරතුරු හැර බැංකුවට සහ සමූහයට එරෙහිව නඩු පැවරීම් නැත.
- බැංකුව සහ සමූහය විසින් ගෙවිය යුතු සියලු බදු, තීරු බදු, අය බදු සහ සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සහ බැංකුවේ සහ සමූහයේ සේවකයන් වෙනුවෙන් සහ ඔවුන් සඳහා ගෙවිය යුතු සියලු දායක මුදල් අය බදු සහ බදු 2018 දෙසැම්බර් 31 වන දිනට ගෙවා හෝ අවශ්‍ය පරිදි ප්‍රතිපාදනයන් කර ඇත.

ධම්මික පෙරේරා  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

කිත්සිරි විජයරත්න  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(මුදල් හා සැලසුම්)

2019 මාර්තු 14 දින  
කොළඹ

# විගණකාධිපති වාර්තාව



## ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல. }  
My No. }

BAF/A/NSB/FA/2018/13

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி } 27 March 2019  
Date }

සභාපති  
ජාතික ඉතිරි කිරීමේ බැංකුව

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ එහි පරිපාලනයේ 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

### 1. මූල්‍ය ප්‍රකාශන

#### 1.1 මතය ->

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ("බැංකුව") සහ එහි පරිපාලනයේ ("සමූහය") 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

බැංකුවේ සහ සමූහයේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### 1.2 මතය සඳහා පදනම ->

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම් ->

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ඈවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි. බැංකුවේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව, සමූහය වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

### 1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම ->

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

විගණකාධිපති වාර්තාව



ජාතික විගණන කාර්යාලය  
தேசிய கணக்காய்வு அலுவலகம்  
NATIONAL AUDIT OFFICE

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුණු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම් වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල යෝග්‍යතාවය අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක් කළ අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. වෙනත් තේනික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව →

- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.
- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා බැංකුව විසින් පවත්වාගෙන ගොස් තිබුණි.
- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

→ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව බැංකුවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට බැංකුව සම්බන්ධ වී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව යම් අදාළ ලිඛිත නීතියකට හෝ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.
- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව බැංකුව බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව බැංකුවේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

එච්. එම්. ගාමිණී විජේසිංහ  
විගණකාධිපති

# මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගතය

	පිටු අංකය
<b>මූලික මූල්‍ය ප්‍රකාශය</b>	
ආදායම් ප්‍රකාශය	248
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	249
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය	250
හිමිකමේ වෙනස්වීම දක්වන ප්‍රකාශය - බැංකුව	252
හිමිකමේ වෙනස්වීම දක්වන ප්‍රකාශය - සමූහය	254
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	256
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - පොදු</b>	
1. වාර්තාකරණ ඒකකය	258
2. ගිණුම්කරණ ප්‍රතිපත්ති	258
2.1 පිළියෙල කිරීමේ පදනම	258
2.2 ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ට ආදේශ වශයෙන් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 උපයෝගී කර ගැනීමේදී ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම් සහ සංක්‍රාන්තිමය හෙළිදරව් කිරීම්	261
2.3 සාධාරණ අගය මිනීම්	262
2.4 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - පොදු	262
2.5 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - වත්කම් හා වගකීම් හඳුනාගැනීම මූල්‍ය උපකරණ	263
2.6 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - මූල්‍ය උපකරණ සඳහා ආදායම් හා වියදම් හඳුනාගැනීම	275
2.7 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - බදුකරණය	275
2.8 මුදල් ප්‍රවාහ ප්‍රකාශය	276
2.9 නියාමන ප්‍රතිපාදන	276
2.10 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්	276
2.11 නිකුත් කරන ලද මුත් වාර්තාකරණ දිනට බල නොපැවැත්වෙන ගිණුම්කරණ ප්‍රමිතීන්	276
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - ආදායම් ප්‍රකාශය</b>	
3. දළ ආදායම	277
4. ශුද්ධ පොලී ආදායම	277
5. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	279
6. වෙළඳාම් කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	281
7. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	281
8. මූල්‍ය වත්කම් හඳුනාගැනීම අන්තර්වීම මගින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	282
9. වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	282
10. භානිකරණ වියදම්	283
11. සේවක මණ්ඩල වියදම්	284
12. වෙනත් වියදම්	286
13. බදු වියදම්	286
14. කොටසක ඉපයුම්	288
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වත්කම්</b>	
15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය	289
16. මුදල් හා මුදල් සමානාත්‍යත්	292
17. මහ බැංකුව වෙතැති ශේෂයන්	292
18. බැංකුවල ඇති තැන්පතු	292
19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	293

	පිටු අංකය
20. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	296
21. ක්‍රමසෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අන්තිකාරම්	299
22. ක්‍රමසෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	304
23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	305
24. පාලිත සමාගම්වල ආයෝජනය	310
25. ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	310
26. දේපල, පිරිසහ සහ උපකරණ	310
27. දේපල ආයෝජන	316
28. කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම්	316
29. විලම්බිත බදු වත්කම්/වගකීම්	317
30. වෙනත් වත්කම්	318
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - මූල්‍ය තත්ත්වය ප්‍රකාශය - වගකීම් සහ හිමිකම්</b>	
31. බැංකුවලට ගෙවිය යුතු	318
32. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	319
33. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	319
34. ක්‍රමසෂය පිරිවැය මත මූල්‍ය වගකීම්	320
34. තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	320
34. ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	320
34. වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	320
35. නිකුත්කළ ණය සුරැකුම්පත්	321
36. සේවාච්ඡාදන ප්‍රතිලාභ බැඳීම්	322
37. ප්‍රවර්තන බදු වගකීම්	330
38. වෙනත් ප්‍රතිපාදන	331
39. වෙනත් වගකීම්	331
40. පරිපාලිත සමාගම්වලට ගෙවිය යුතු	331
41. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	332
42. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	332
43. රඳවාගත් ඉපයීම්	333
44. වෙනත් සංචිත	333
45. පාලනය යටත් නොවන හිමිකම්	336
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්</b>	
46. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	336
47. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම	337
48. සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම	341
49. බැංකුවට හා සමූහයට විරුද්ධව ඇති නීති කෘතියන්	341
50. මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු සිදුවීම්	342
51. සංසන්දනාත්මක තොරතුරු	342
52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තිමය පිළිබඳ පැහැදිලි කිරීම	342
53. මූල්‍ය අවදානම් කළමනාකරණය	354
54. කල් පිරීමේ විශ්ලේෂණය	372
55. මූල්‍ය උපකරණවල සාධාරණ අගය	375
56. ප්‍රාග්ධන කළමනාකරණය (නියාමන වාර්තාකරණය අනුව)	380

# ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව			සමුහය		
		2018	2017	වෙනස	2018	2017	වෙනස
		රු. '000	නැවත අගයන ලද රු. '000	%	රු. '000	නැවත අගයන ලද රු. '000	%
<b>දළ ආදායම</b>	<b>3</b>	<b>111,902,078</b>	107,995,784	4	<b>112,760,454</b>	108,234,622	4
පොලී ආදායම		<b>110,506,931</b>	103,578,838	7	<b>111,718,948</b>	104,424,417	7
අඩුකළා: පොලී වියදම		<b>85,622,275</b>	78,444,825	9	<b>86,460,269</b>	78,987,596	9
<b>ශුද්ධ පොලී ආදායම</b>	<b>4</b>	<b>24,884,656</b>	25,134,013	(1)	<b>25,258,679</b>	25,436,821	(1)
ගාස්තු සහ කොමිස් ආදායම		<b>1,005,262</b>	782,776	28	<b>1,008,482</b>	785,077	28
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම		<b>141,196</b>	109,082	29	<b>144,685</b>	113,037	28
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>5</b>	<b>864,066</b>	673,694	28	<b>863,797</b>	672,040	29
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	6	<b>(707,433)</b>	1,206,408	(159)	<b>(1,062,421)</b>	1,520,740	(170)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	7	-	-	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම තුළින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	8	<b>6,906</b>	707,491	(99)	<b>6,906</b>	707,491	(99)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	9	<b>1,090,412</b>	1,720,272	(37)	<b>1,088,539</b>	796,897	37
<b>මුළු මෙහෙයුම් ආදායම</b>		<b>26,138,607</b>	29,441,877	(11)	<b>26,155,500</b>	29,133,988	(10)
අඩුකළා: හානිකරණ වියදම්	10	<b>871,049</b>	765,847	14	<b>870,994</b>	765,858	14
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>		<b>25,267,558</b>	28,676,030	(12)	<b>25,284,506</b>	28,368,130	(11)
<b>අඩුකළා - වියදම්</b>							
සේවක මණ්ඩල වියදම්	11	<b>9,262,705</b>	6,886,505	35	<b>9,302,548</b>	6,918,813	34
ක්ෂයවීම් හා ක්‍රමක්ෂය වියදම්		<b>638,795</b>	423,547	51	<b>639,779</b>	424,352	51
වෙනත් වියදම්	12	<b>4,194,979</b>	3,737,364	12	<b>4,160,782</b>	3,682,765	13
<b>මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ ණය ආපසු ගෙවීමේ බදු පෙර මෙහෙයුම් ලාභය</b>		<b>11,171,079</b>	17,628,615	(37)	<b>11,181,397</b>	17,342,200	(36)
අඩුකළා : මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු		<b>2,577,657</b>	3,082,619	(16)	<b>2,584,220</b>	3,168,299	(18)
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු		<b>343,688</b>	411,016	(16)	<b>344,563</b>	422,440	(18)
මූල්‍ය සේවා මත ණය ආපසු ගෙවීමේ බදු		<b>308,371</b>	-	100	<b>308,371</b>	-	100
<b>මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ ණය ආපසු ගෙවීමේ බදු පසු මෙහෙයුම් ලාභය</b>		<b>7,941,364</b>	14,134,980	(44)	<b>7,944,243</b>	13,751,461	(42)
ආශ්‍රිත සමාගම් වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස		-	-	-	-	-	-
<b>ආදායම් බදුවලට පෙර ලාභය</b>		<b>7,941,364</b>	14,134,980	(44)	<b>7,944,243</b>	13,751,461	(42)
අඩුකළා: ආදායම් බදු වියදම	13	<b>3,441,213</b>	4,419,019	(22)	<b>3,444,056</b>	4,595,065	(25)
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>4,500,151</b>	9,715,961	(54)	<b>4,500,187</b>	9,156,396	(51)
<b>ලාභය බෙදී යන ආකාරය</b>							
පාලක සමාගමේ හිමිකරුවන්ට		<b>4,500,151</b>	9,715,961	(54)	<b>4,500,187</b>	9,156,396	(51)
පාලනයට යටත් නොවන හිමිකම්		-	-	-	-	-	-
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>4,500,151</b>	9,715,961	(54)	<b>4,500,187</b>	9,156,396	(51)
<b>ලාභය මත කොටසක ඉපැයීම</b>							
සාමාන්‍ය කොටසක මූලික ඉපැයීම් (රු.)	14	<b>6.72</b>	15.67	(57)	<b>6.72</b>	14.77	(55)
සාමාන්‍ය කොටසක තනුක ඉපැයීම් (රු.)		<b>6.72</b>	15.67	(57)	<b>6.72</b>	14.77	(55)
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>4,500,151</b>	9,715,961	(54)	<b>4,500,187</b>	9,156,396	(51)

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව			සමූහය		
		2018	2017	වෙනස	2018	2017	වෙනස
		රු. '000	නැවත අගයන ලද රු. '000	%	රු. '000	නැවත අගයන ලද රු. '000	%
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>4,500,151</b>	9,715,961	(54)	<b>4,500,187</b>	9,156,396	(51)
<b>ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්</b>							
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ විනිමය වෙනස්කම්		-	-	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභ/(අලාභ)		(291,924)	290,074	(201)	(291,924)	290,074	(201)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත ශුද්ධ ලාභ/(අලාභ)		-	-	-	-	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස		-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ		(127,741)	693,559	(118)	(149,144)	858,802	(117)
අඩුකළා : වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණ ඉවත් කිරීම මත සාධාරණ අගය මත ලාභ/(අලාභ)		1,370	(690,388)	99	1,370	(690,388)	99
අඩුකළා : ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු අයිතමයන්ට අදාළ බදු වියදම්		-	-	-	-	-	-
<b>ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව</b>		<b>(418,295)</b>	293,245	(243)	<b>(439,698)</b>	458,488	(196)
<b>ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්</b>							
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණවල ආයෝජනයන්හි සාධාරණ අගයෙහි වෙනස්වීම		(690,435)	(36,752)	1,779	(690,435)	(36,752)	1,779
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අවදානම ආරෝපණය කිරීමේ සාධාරණ වෙනස්වීම		-	-	-	-	-	-
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගණනය		(210,861)	(2,072,425)	(90)	(211,258)	(2,072,155)	(90)
ප්‍රත්‍යාගණන අතිරික්තයෙහි වෙනස්වීම්		-	4,508,480	(100)	-	4,508,480	(100)
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස		-	-	-	-	-	-
අඩුකළා : ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකළ යුතු අයිතමයන්ට අදාළ බදු වියදම්		-	-	-	-	-	-
<b>ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව</b>		<b>(901,296)</b>	2,399,303	(138)	<b>(901,694)</b>	2,399,573	(138)
<b>වර්ෂයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු</b>		<b>(1,319,591)</b>	2,692,547	(149)	<b>(1,341,392)</b>	2,858,060	(147)
<b>වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම</b>		<b>3,180,560</b>	12,408,508	(74)	<b>3,158,795</b>	12,014,456	(74)
<b>ලාභය බෙදී යන ආකාරය</b>							
පාලක සමාගමේ හිමිකරුවන්		3,180,560	12,408,508	(74)	3,158,795	12,014,456	(74)
පාලනයට යටත් නොවන හිමිකම්		-	-	-	-	-	-
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>		<b>3,180,560</b>	12,408,508	(74)	<b>3,158,795</b>	12,014,456	(74)

258 පිටුවේ සිට 380 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

# මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනට	සටහන්	බැංකුව			සමුහය		
		2018	2017	වෙනස	2018	2017	වෙනස
		රු. '000	නැවත අගයන ලද රු. '000	%	රු. '000	නැවත අගයන ලද රු. '000	%
<b>වත්කම්</b>							
	16	3,434,524	3,849,530	(11)	3,436,929	3,853,989	(11)
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	177	94	89
බැංකුවල ඇති තැන්පතු	18	17,588,445	23,437,274	(25)	17,588,445	23,437,274	(25)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	1,360,714	248	4,740,106	1,360,714	248
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20						
- සාධාරණ අගයට ගණනය කළ		16,680,382	6,472,314	158	26,867,533	9,389,950	186
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-
ක්‍රමාන්‍ය පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අන්තිකාරම්	21	423,532,145	375,703,730	13	423,557,119	374,416,626	13
- ණය හා වෙනත් උපකරණ	22	518,947,969	555,468,618	(7)	522,973,159	559,319,752	(6)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	6,184,430	5,693,829	9	7,788,560	7,513,932	4
පාලිත සමාගම්වල ආයෝජනයන්	24	1,700,000	900,000	89	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	25	-	-	-	-	-	-
දේපල, පිරිසහ සහ උපකරණ	26	13,465,755	12,395,684	9	13,468,776	12,399,334	9
දේපල ආයෝජන	27	-	-	-	-	-	-
කීර්තිනාමය හා අස්පාලය වත්කම්	28	-	-	-	-	-	-
විලම්බිත බදු වත්කම්	29	-	-	-	73	-	100
වෙනත් වත්කම්	30	31,209,216	25,695,689	21	31,532,684	25,976,944	21
<b>මුළු වත්කම්</b>		<b>1,037,482,973</b>	<b>1,010,977,382</b>	<b>3</b>	<b>1,051,953,560</b>	<b>1,017,668,610</b>	<b>3</b>
<b>වගකීම්</b>							
බැංකු වලට ගෙවිය යුතු	31	77,119,146	48,596,591	59	83,615,264	49,352,574	69
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	1,533	956,937	(100)	1,533	956,937	(100)
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	33	-	-	-	-	-	-
ක්‍රමාන්‍ය පිරිවැය මත මූල්‍ය වගකීම්	34						
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		839,574,411	737,212,640	14	839,574,411	737,212,640	14
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු		14,804,802	12,837,008	15	21,750,178	17,545,212	24
නිකුත් කළ ණය සුරැකුම්පත්	35	52,389,133	162,709,027	(68)	52,389,133	162,709,027	(68)
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	36	3,830,795	3,711,431	3	3,832,777	3,712,665	3
ප්‍රවර්තන බදු වගකීම්	37	-	-	-	-	137,344	(100)
විලම්බිත බදු වගකීම්	29	582,463	507,063	15	582,463	507,138	15
වෙනත් වෙන්කිරීම්	38	-	-	-	-	-	-
වෙනත් වගකීම්	39	5,447,277	5,350,244	2	5,452,317	5,394,795	1
පාලිත සමාගම්වලට ගෙවියයුතු	40	750	750	-	-	-	-
<b>මුළු වගකීම්</b>		<b>993,750,308</b>	<b>971,881,691</b>	<b>2</b>	<b>1,007,198,076</b>	<b>977,528,332</b>	<b>3</b>

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනට	සටහන්	බැංකුව			සමූහය			
		2018	2017	වෙනස	2018	2017	වෙනස	
		රු. '000	නැවත අගයන ලද රු. '000	%	රු. '000	නැවත අගයන ලද රු. '000	%	
<b>හිමිකම්</b>								
	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	41	9,400,000	6,700,000	40	9,400,000	6,700,000	40
	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	42	3,227,960	3,002,952	7	3,227,960	3,002,952	7
	රඳවාගත් ඉපයීම්	43	4,622,080	1,102,798	319	5,198,451	1,679,540	210
	වෙනත් සංචිත	44	26,482,625	28,289,941	(6)	26,929,074	28,757,786	(6)
	අයිතිකරුවන්ගේ මුළු හිමිකම		43,732,665	39,095,691	12	44,755,484	40,140,278	11
	පාලනයට යටත් නොවන හිමිකම්	45	-	-	-	-	-	-
	මුළු හිමිකම		43,732,665	39,095,691	12	44,755,484	40,140,278	11
	මුළු හිමිකම් සහ වගකීම්		1,037,482,973	1,010,977,382	3	1,051,953,560	1,017,668,610	3
	අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	46	4,481,397	18,320,312	(76)	4,481,397	18,320,312	(76)
<b>නාමික තොරතුරු</b>								
	සේවක සංඛ්‍යාව		4,512	4,470				
	ශාඛා සංඛ්‍යාව		255	253				

සටහන : හානිකරණයෙන් හා ක්ෂය කිරීමෙන් පසු ශුද්ධ අගයන් දක්වා ඇත.

258 පිටුවේ සිට 380 දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.


**සහතික කිරීම**

ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශනවලින් 2018 දෙසැම්බර් 31 දිනට බැංකුවේ කටයුතු සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි ලාභය පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයන් පෙන්නුම් කරන බවට සහතික කරමි.



කිත්සිරි විජයරත්න  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම්)

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.  
අනුමත කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් කරන ලදී.



ජයරාජ වන්දසේකර  
සභාපති



අනිල් රාජකරුණා  
ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ



ධම්මික පෙරේරා  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

2019 මාර්තු 14

කොළඹ,  
ශ්‍රී ලංකාව

# හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

බැංකුව →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
<b>2017 ජනවාරි 01 දිනට ශේෂය</b>	<b>6,200,000</b>	<b>2,522,467</b>	<b>3,296,565</b>
ශ්‍රී. ල. මු. වා. ප්‍ර. 9 (SLFRS-9) යොදාගැනීම මත වූ බලපෑම	-	-	-
<b>2017 ජනවාරි 01 දිනට නැවත අගයන ලද ශේෂය</b>	<b>6,200,000</b>	<b>2,522,467</b>	<b>3,296,565</b>
2017 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	4,508,480
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	4,508,480
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු</b>			
වර්ෂය තුළ සංචිත වෙත/වෙතින් මාරුකිරීම්	-	480,485	(11,728)
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරුකිරීම්/නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය	500,000	-	-
<b>හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු</b>	<b>500,000</b>	<b>480,485</b>	<b>(11,728)</b>
<b>2017 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>6,700,000</b>	<b>3,002,952</b>	<b>7,793,317</b>
2018 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු</b>			
වර්ෂය තුළ සංචිතවලට මාරුකිරීම්	-	225,008	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරුකිරීම්/නිකුත්කළ කොටස් ප්‍රාග්ධනය	2,700,000	-	-
<b>හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු</b>	<b>2,700,000</b>	<b>225,008</b>	<b>-</b>
<b>2018 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>9,400,000</b>	<b>3,227,960</b>	<b>7,793,317</b>

258 පිටුවේ සිට 380 දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	වෙනත් සංචිත	රඳවාගත් ඉපැයුම්	මුළු හිමිකම
රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
1,378,818	1,850	16,466,570	2,379,307	32,245,580
-	-	-	(1,232,348)	(1,232,348)
1,378,818	1,850	16,466,570	1,146,959	31,013,232
-	-	-	9,715,961	9,715,961
(33,581)	290,074	-	(2,072,425)	2,692,547
(33,581)	290,074	-	7,643,536	12,408,508
-	-	2,000,000	(2,480,485)	(11,728)
-	-	-	(5,111,114)	(5,111,114)
-	-	-	(96,097)	(96,097)
-	-	392,891	-	892,891
-	-	2,392,891	(7,687,696)	(4,326,048)
1,345,237	291,924	18,859,461	1,102,798	39,095,691
-	-	-	4,500,151	4,500,151
(816,806)	(291,924)	-	(210,861)	(1,319,591)
(816,806)	(291,924)	-	4,289,290	3,180,560
-	-	-	(225,008)	-
-	-	-	(500,000)	(500,000)
-	-	-	(45,002)	(45,002)
-	-	(698,587)	-	2,001,413
-	-	(698,587)	(770,009)	1,456,411
528,430	-	18,160,874	4,622,080	43,732,665

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

සමුහය →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
2017 ජනවාරි 01 දිනට ශේෂය	6,200,000	2,522,467	3,296,565
ශ්‍රී. ල. මු. වා. ප්‍ර. 9 (SLFRS-9) යොදාගැනීම මත වූ බලපෑම	-	-	-
2017 ජනවාරි 01 දිනට නැවත අගයන ලද ශේෂය	6,200,000	2,522,467	3,296,565
2017 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම් (බදු පසු)	-	-	4,508,480
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	4,508,480
හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු			
වර්ෂය තුළ සංචිත වෙන/වෙනිත් මාරුකිරීම්	-	480,485	(11,728)
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ලාභාංශ මත රඳවාගැනීමේ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපැ තැන්පතු සංචිතයට මාරුකිරීම්/නිකුත්කළ කොටස් ප්‍රාග්ධනය	500,000	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	500,000	480,485	(11,728)
2017 දෙසැම්බර් 31 දිනට ශේෂය	6,700,000	3,002,952	7,793,317
2018 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-
හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු			
වර්ෂය තුළ සංචිතවලට මාරුකිරීම්	-	225,008	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ලාභාංශ මත රඳවාගැනීමේ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපැ තැන්පතු සංචිතයට මාරුකිරීම්/නිකුත්කළ කොටස් ප්‍රාග්ධනය	2,700,000	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	2,700,000	225,008	-
2018 දෙසැම්බර් 31 දිනට ශේෂය	9,400,000	3,227,960	7,793,317

258 පිටුවේ සිට 380 දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	වෙනත් සංචිත	රඳවාගත් ඉපැයුම්	මුළු හිමිකම
රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
1,096,758	1,850	16,960,532	3,708,614	33,786,788
-	-	-	(1,232,437)	(1,232,437)
1,096,758	1,850	16,960,532	2,476,177	32,554,351
-	-	-	9,156,396	9,156,396
131,662	290,074	-	(2,072,155)	2,858,060
131,662	290,074	-	7,084,241	12,014,456
-	-	2,090,699	(2,571,184)	(11,728)
-	-	-	(5,111,114)	(5,111,114)
-	-	-	(102,483)	(102,483)
-	-	-	(96,097)	(96,097)
-	-	392,891	-	892,891
-	-	2,483,590	(7,880,878)	(4,428,531)
1,228,420	291,924	19,444,122	1,679,540	40,140,278
-	-	-	4,500,187	4,500,187
(838,210)	(291,924)	-	(211,258)	(1,341,392)
(838,210)	(291,924)	-	4,288,929	3,158,795
-	-	9	(225,016)	-
-	-	-	(500,000)	(500,000)
-	-	-	-	-
-	-	-	(45,002)	(45,002)
-	-	(698,587)	-	2,001,413
-	-	(698,578)	(770,018)	1,456,411
390,210	-	18,745,544	5,198,451	44,755,484

# මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000
<b>මෙහෙයුම් කටයුතු වලින් ලත් මුදල් ප්‍රවාහ</b>				
පොලී ලැබීම්	108,759,712	98,133,606	109,734,424	98,979,184
පොලී ගෙවීම්	(85,287,503)	(72,290,143)	(86,068,354)	(72,832,914)
ශුද්ධ කොමිස් ලැබීම්	864,066	673,694	863,797	672,040
වෙළඳාම් ආදායම	546,667	1,044,274	563,393	1,070,689
සේවක මණ්ඩල ගෙවීම්	(8,944,003)	(6,976,586)	(8,983,846)	(7,008,894)
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, ණය ආපසු ගෙවීමේ බදු	(3,372,310)	(3,291,976)	(3,379,748)	(3,389,080)
වෙනත් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම්	283,187	691,445	281,314	690,422
වෙනත් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට ගෙවීම්	(3,731,927)	(3,411,069)	(3,697,730)	(3,356,470)
<b>මෙහෙයුම් වත්කම් හා වගකීම්වල වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය</b>	<b>9,117,889</b>	<b>14,573,245</b>	<b>9,313,250</b>	<b>14,824,977</b>
<b>මෙහෙයුම් වත්කම්වල (වැඩිවීම)/අඩුවීම</b>				
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	6,015,111	(4,455,574)	6,015,111	(4,455,574)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	(3,671,316)	1,657,805	(3,671,316)	1,657,805
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වත්කම්	(10,995,919)	14,276,771	(18,404,137)	18,659,670
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	(48,291,029)	(63,124,831)	(49,603,184)	(62,636,549)
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	37,230,245	(34,546,469)	37,060,618	(36,397,298)
මූල්‍ය ආයෝජන විකිණීම හා කල්පිරීම මගින් ලත් මුදල්	-	-	-	-
වෙනත් වත්කම්	(4,947,187)	(4,760,511)	(4,989,400)	(4,946,620)
	(24,660,094)	(90,952,809)	(33,592,308)	(88,118,565)
<b>මෙහෙයුම් වගකීම්වල වැඩිවීම/(අඩුවීම)</b>				
බැංකු වලට ගෙවිය යුතු	28,385,587	28,770,730	34,111,452	26,783,430
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	(956,937)	956,937	(956,937)	956,937
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවියයුතු	101,633,538	75,188,272	101,633,538	75,188,272
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වගකීම් - ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වගකීම් - වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	2,699,945	(21,197,538)	4,894,246	(22,078,851)
නිකුත්කළ ණය සුරැකුම්පත්	(107,552,900)	3,480,000	(107,552,900)	3,480,000
වෙනත් වගකීම්	(494,589)	(1,796,670)	(533,749)	(1,760,565)
	23,714,644	85,401,731	31,595,650	82,569,223
<b>ආදායම් බදු පෙර මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලත් ශුද්ධ මුදල් ප්‍රවාහ</b>	<b>8,172,439</b>	<b>9,022,167</b>	<b>7,316,592</b>	<b>9,275,634</b>
ගෙවූ ආදායම් බදු	(3,365,813)	(4,328,136)	(3,506,148)	(4,383,328)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලත් ශුද්ධ මුදල්</b>	<b>4,806,626</b>	<b>4,694,031</b>	<b>3,810,444</b>	<b>4,892,306</b>

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000
<b>ආයෝජන කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ</b>				
දේපල, පිරියත හා උපකරණ මිලදී ගැනීම්	(1,742,224)	(1,049,920)	(1,742,579)	(1,052,269)
දේපල, පිරියත හා උපකරණ විකිණීමෙන් ලත් මුදල්	7,474	7,189	7,474	7,189
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය උපකරණවල ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	(1,309,089)	1,232,344	(1,114,522)	1,289,898
මූල්‍ය ආයෝජන විකිණීම හා කල්පිරීම මගින් ලත් මුදල්	-	-	-	-
පාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජන අත්පත් කර ගැනීම මගින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	(800,000)	-	-	-
පාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජනයෙන් ලද ලාභාංශ	-	172,350	-	-
ආයෝජන ක්‍රියාකාරකම්වල යෙදවූ/වලින් ලත් ශුද්ධ මුදල්	(3,843,839)	361,963	(2,849,627)	244,817
<b>මූල්‍යනය කිරීමේ කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහ</b>				
යටත්කාලීන ණය නිකුත් කිරීම මගින් ලත් ශුද්ධ මුදල්	-	-	-	-
යටත්කාලීන ණය ආපසු ගෙවීම්	-	-	-	-
යටත්කාලීන ණය මත ගෙවූ පොලිය	(780,000)	(780,000)	(780,000)	(780,000)
පාලිත සමාගමේ කොටස් හිමියන්ට ගෙවූ ලාභාංශ	-	-	-	-
ලාභාංශ මත රඳවාගැනීමේ බදු	-	-	-	(84,983)
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/ විශේෂ බදු	(500,000)	(5,111,114)	(500,000)	(5,111,114)
මූල්‍යන කටයුතු වලින් ලද ශුද්ධ මුදල්	(1,280,000)	(5,891,114)	(1,280,000)	(5,976,097)
මුදල් හා මුදල් සමානයන්ගේ ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	(317,213)	(835,120)	(319,183)	(838,974)
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමානයන්	3,669,188	4,504,308	3,673,741	4,512,715
මුදල් හා මුදල් සමානයන්ගේ විනිමය වෙනස	-	-	-	-
වර්ෂය අවසාන දිනට මුදල් හා මුදල් වලට සමානයන්	3,351,975	3,669,188	3,354,558	3,673,741
<b>මුදල් හා මුදල් සමානයන් අයිතම සැසඳීම</b>				
අතැති මුදල්	699,401	944,759	699,411	944,769
බැංකුව වෙනැති ශේෂයන්	2,735,350	2,892,643	2,737,745	2,897,093
ඉල්ලුම් සහ කෙටිකාලීන තැන්පතු	-	12,224	-	12,224
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	177	94
බැංකුවලට ගෙවිය යුතු	(82,775)	(180,439)	(82,775)	(180,439)
	3,351,975	3,669,188	3,354,558	3,673,741

258 පිටුවේ සිට 380 දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

# මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

## 1 — වාර්තාකරණ ඒකකය →

### 1.1 ආයතනික තොරතුරු →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත යටතේ 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. එය 1988 අංක 30 දරන බැංකු පනත හා එහි සංශෝධන යටතේ නියාමනය වන බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. බැංකුවේ ලියාපදිංචි කාර්යාලය, අංක 255 "ඉතිරිකිරීමේ මන්දිරය" ගාලුපාර, කොළඹ 03, ශ්‍රී ලංකාව යන ලිපිනයෙහි පිහිටා ඇත.

2018 දෙසැම්බර් මස 31 දිනට බැංකුවේ මුළු සේවකයන් සංඛ්‍යාව 4,512 ක් විය. (2017 - 4,470).

සේවා සැපයුම් ස්ථාන ලෙස ශාඛා 255 ක්, හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 310 ක් ද බැංකුව සතුව පවතින අතර, නියෝජිත ජාල ලෙස තැපැල් කාර්යාල 653 ක් සහ උප තැපැල් කාර්යාල 3,409 ක් බැංකුව සතුව පවතී.

### 1.2 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන →

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලට බැංකුව (මව් සමාගම) සහ එහි පූර්ණ අයිතියට යටත් එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් නම්වූ පාලිත සමාගම ඇතුළත් වේ.

බැංකුවෙහි පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතුවේ. බැංකුව සමූහයෙහි අවසන් පරිපාලකයා වේ. බැංකුවේ සහ එහි පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන සඳහා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන පොදු මූල්‍ය වර්ෂයක් පාදක වෙයි. සෑම වසරකදීම පාර්ලිමේන්තුවේ දී සභාගත කිරීම පිණිස, දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන මාස දොළහක කාලපරිච්ඡේදය සඳහා "බැංකුවේ" සහ "සමූහයේ" මූල්‍ය ප්‍රකාශන බැංකුව විසින් පිළියෙල කරනු ලබයි.

### 1.3 මූලික ක්‍රියාකාරකම් සහ මෙහෙයුම්වල ස්වභාවය →

**GRI 102-2**

#### බැංකුව →

පෙර පරිදිම, ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරිකිරීම ප්‍රගුණ කරවීමත් එසේ එක්රැස් කරගන්නා ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජනය කිරීමත් බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් විය. තැන්පතු භාර ගැනීම, ආයතනික සහ පාරිභෝගික ණය, ව්‍යාපාර මූල්‍යයනය, රාජ්‍ය ව්‍යාපෘති සඳහා ණය, උකස් ණය, අන්තර්ජාල බැංකුකරණය, එස් එම් එස් බැංකුකරණය යනාදී මූල්‍ය විසඳුම් රැසක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් සැපයෙයි. 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාර බැංකුව එහි තැන්පතු වලින් අවම වශයෙන් 60% ක් රාජ්‍ය සුදකුම්පත්හි ආයෝජනය කිරීමට බැඳී සිටී.

#### පාලිත සමාගම →

බැංකුවේ පූර්ණ අයිතියට යටත් පාලිත සමාගමක් වන එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කටයුතු කරන අතර, රජයේ සුදකුම්පත් ගනුදෙනු කිරීමෙහි යෙදී සිටියි.

සමාලෝචිත වර්ෂය තුළ සමූහයෙහි මූලික ක්‍රියාකාරකම්වල ස්වභාවයේ වෙනසක් නොවීණි.

## 2 — ගිණුම්කරණ ප්‍රතිපත්ති →

ගිණුම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී වෙනත් ආකාරයකට දක්වා ඇති බවට සඳහනක් නොවේ නම්, සෑම කාලපරිච්ඡේදයකදීම පහත සඳහන් කර ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති උපයෝගී කරගනු ලැබ ඇත. බැංකුවේ මෙම ප්‍රතිපත්ති නොකඩවාම සමූහය විසින් උපයෝගී කරගනු ලැබ ඇති අතර ඉන් පරිබාහිර අවස්ථාවන් ඒ අනුව හෙළිදරව් කර ඇත.

### 2.1 ගිණුම් පිළියෙල කිරීමේ පදනම →

#### 2.1.1. අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශය →

ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම දක්වන ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ මූල්‍ය ප්‍රකාශනවලට සටහන් යනාදියෙන් සමන්විත බැංකුවේ මූල්‍ය ප්‍රකාශන හා සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRs සහ LKAS) අනුකූලව වන අතර, එය 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන වලටද අනුකූල වේ. මුදල් ප්‍රවාහ තොරතුරු හැරුණු කොට සෛස් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඇත්තේ උපවිත පදනමටය.

මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී භාවිත කරන ලද ආකෘතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකුවල වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශනය කිරීම සඳහා නිර්දේශ කර ඇති ආකෘතියට ද අනුකූල වේ.

#### 2.1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වගකීම →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි හා එහි සංශෝධනවල ප්‍රතිපාදන ප්‍රකාර, බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමයි.

#### 2.1.3 මූල්‍ය ප්‍රකාශන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය →

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2019 මාර්තු මස 14 වන දින අනුමත කරන ලදී.

2.1.4 මිනුම්කරණ පදනම →

පහත අයිතමයන් හැරුණු කොට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගය මත ගණනය කර ඇති බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය පදනම මත පිළියෙල කර ඇත.

- (i) වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සටහන් අංක 23)
- (ii) ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සටහන් අංක 19 හා 32)
- (iii) ලාභ හෝ අලාභ මගින් හඳුනාගනු ලැබූ මූල්‍ය වත්කම් සහ වගකීම්
- (iv) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් (සටහන් අංක 20)
- (v) අත්පත් කර ගැනීමේදී පිරිවැයට මනිනු ලබන හා පසුව සාධාරණ අගය මත ප්‍රත්‍යාගණිත අගයන් අනුව මිනුම් කරනු ලබන ඉඩම් හා ගොඩනැගිලි (සටහන් අංක 26)
- (vi) නිශ්චිත ප්‍රතිලාභ වගකීම් වර්තමාන වටිනාකමෙන් සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය ඉන් අඩු කිරීමෙන් පසු සේවක නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වගකීම් හඳුනාගනු ලබයි. (සටහන් අංක 36)

2.1.5 ක්‍රියාකාරී සහ ඉදිරිපත් කරනු ලබන ව්‍යවහාර මුදල →

සමූහයේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන මූලික ආර්ථික පරිසරයේ ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් (රු.) වලින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇති අතර, විශේෂයෙන් දක්වා ඇති අවස්ථාවලදී හැරුණු කොට සියලුම අගයන් ආසන්න දහස් ස්ථානයට වටයා ඇත. සමාලෝචිත වර්ෂය තුළ සමූහයේ ඉදිරිපත් කළ වාර්තා වල ක්‍රියාකාරී හා ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපාර මුදල් හි වෙනසක් වාර්තා නොවීය.

2.1.6 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම →

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ඉදිරිපත් කර ඇති බැංකුවේ සහ සමූහයේ වත්කම් හා වගකීම්, ඒවායෙහි ස්වභාවය අනුව වර්ගකර, කල්පිරීමේ රටාව හා සාපේක්ෂ ද්‍රවශීලතා අනුපිළිවෙල පිළිබිඹු වන අයුරින් ලැයිස්තුගත කර ඇත.

මූල්‍ය ප්‍රකාශනවලට බලපාන උද්ධමන සාධක සම්බන්ධයෙන් ගැලපීමක් සිදුකර නොමැත. බැංකුවේ හා සමූහයේ වත්කම් හා වගකීම් වල කල්පිරීමේ රටාවන්හි විශ්ලේෂණය සටහන් අංක 54 (පිටු අංක 372 සිට 374) හි දක්වා ඇත.

හඳුනාගත් අගයන් හිලව් කිරීමට, නෛතිකව බලාත්මක කළ හැකි අයිතියක් ඇති විට සහ ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එක්වරම වත්කම් උපලබ්ධි කිරීමට සහ වගකීම් පියවීමට අපේක්ෂාවක් ඇති විට පමණක් මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලව් කළ ශුද්ධ අගය වාර්තා කරයි. කිසියම් ගිණුම්කරණ ප්‍රමිතියක් හෝ අර්ථකථනයක් මගින් අවශ්‍ය හෝ ඉඩ දී ඇති විටක සහ සමූහයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති මගින් විශේෂයෙන් දක්වා ඇති විටක හැරුණුවිට ආදායම් ප්‍රකාශයේ ආදායම් සහ වියදම් හිලව් කර නොදක්වයි.

2.1.7 අඛණ්ඩ පැවැත්ම →

අඛණ්ඩ පදනමක් මත ඉදිරියට පැවතීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳව කළමනාකාරිත්වය විසින් තක්සේරුවක් සිදුකර ඇති අතර, ඉදිරි අනාගතයේදී ව්‍යාපාර කටයුතුවල නිරතවීමට එය සතු ශක්‍යතාව පිළිබඳ සැහීමට පත් වී ඇත.

තවද අඛණ්ඩ පැවැත්ම සඳහා බැංකුවට ඇති හැකියාව පිළිබඳ සෑක පහළ වන සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සාධකයක් කළමනාකාරිත්වයට හමු වී නොමැත. එහෙයින් අඛණ්ඩ පැවැත්ම යන පදනම මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තව දුරටත් සිදු කෙරෙයි.

2.1.8 ප්‍රමාණාත්මකභාවය සහ සමාහරණය →

සෑම ප්‍රමාණාත්මක සමාන අයිතම පන්තියක්ම මූල්‍ය ප්‍රකාශන වල වෙන් වෙන්ව ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ල.ගි.ප්‍ර. 1) "මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම" මගින් ඉඩ දී ඇති පරිදි අසමාන ස්වභාවයේ අයිතමයන් හෝ කාර්යයන් ප්‍රමාණාත්මක නොවන දෑ ලෙස නොසලකයි නම් පමණක් ඒවා වෙන වෙනම ඉදිරිපත් කරනු ලබයි.

2.1.9 සංසන්දනාත්මක තොරතුරු →

ප්‍රවර්තන කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගැනීම සඳහා සහ කාලපරිච්ඡේද දෙක සංසන්දනය කිරීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මූල්‍ය ප්‍රකාශනයෙහි පසුගිය කාලපරිච්ඡේදයට අදාළ සංසන්දනාත්මක තොරතුරු ප්‍රමාණාත්මකව, විස්තරාත්මකව හෙළිදරව් කර ඇත. වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් අරභයා මෙන්ම ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සමග අනුරූපවීමට අවශ්‍ය අවස්ථාවලදී සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ග කර දක්වා ඇත. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 - මූල්‍ය උපකරණ ප්‍රමිතිය අනුගමනය කර ගැනීම ප්‍රකාර 2017 වර්ෂයේ සන්සන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කර තිබේ. පිටු අංක 342 හි මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 51 යටතේ අදාළ විස්තර ඉදිරිපත් කර ඇත.

2.1.10 වැටයීම් →

"මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම" පිළිබඳ ශ්‍රී ල.ගි.ප්‍ර. 01 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් මගින් අනුමත පරිදි වෙනයම් අයුරකින් දක්වා ඇති අවස්ථාවලදී හැරුණු විට මූල්‍ය ප්‍රකාශනයන්හි දක්වා ඇති අගය ආසන්න රුපියල් දහසට වටයා ඇත.

2.1.11 හිලව් කිරීම →

මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලව් කර ශුද්ධ අගය මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි සඳහන් කරනු ලබන්නේ හඳුනාගත් අගයන් හිලව් කිරීම නෛතිකව බලාත්මක කළ හැකි වූ හා ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එක්වරම වත්කම් උපලබ්ධි කර වගකීම් පියවීමට අදහස් කරන විට පමණි. ගිණුම්කරණ ප්‍රමිතියක්/අර්ථකථනයක් (අන්තර්ජාතික මූල්‍ය වාර්තාකරන ප්‍රමිතීන් අර්ථකථන කමිටුව සහ ප්‍රමිතීන් අර්ථකථන කමිටුව විසින් නිකුත් කරන ලද) සහ බැංකුවේ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක් මගින් නිශ්චිතව අනුමත කර හෝ අවශ්‍ය බව දක්වා ඇති විටකදී හැර ආදායම් සහ වියදම්, ආදායම් ප්‍රකාශයේ හිලව් කරනු නොලැබේ.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

#### 2.1.12 සැලකිය යුතු ගිණුම්කරණ තීන්දු, ඇස්තමේන්තු හා උපකල්පන →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් හා අනුකූලව වන පරිදි බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී වත්කම්, වගකීම්, ආදායම් හා වියදම්වල අගයන් තීරණය කිරීම සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතය සම්බන්ධයෙන් තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන උපයෝගී කර ගැනීමට කළමනාකාරීත්වයට සිදු වේ.

ඇස්තමේන්තු හා උපකල්පන අඛණ්ඩව සමාලෝචනයට භාජනය කරයි. ගිණුම් ඇස්තමේන්තුවල යම් සංශෝධනයක් වෙතොත් එම සංශෝධනය කෙරෙන කාලපරිච්ඡේදය තුළදී, එම සංශෝධන ඉදිරි කාලපරිච්ඡේදයකට බලපාන්නේ නම්, ඉදිරි කාලපරිච්ඡේදවලදී ද ගිණුම්ගත කරනු ලැබේ.

බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අගයන් මත වැඩිම බලපෑමක් ඇති කිරීමට හැකි ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතයේ දී යොදාගත් සැලකිය යුතු තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන පහත දක්වා ඇත.

#### අ. සැලකිය යුතු ගිණුම්කරණ තීන්දු →

මෙම මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන ඇති අගයන් සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කරලන අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති වලදී ගනු ලබන තීන්දු, පිළිබඳව තොරතුරු පහත සටහන් අංක 2.1.12.1 මගින් දැක්වේ.

#### 2.1.12.1 මූල්‍ය වත්කම් සහ වගකීම් වර්ගීකරණය →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 අනුව පහත නිර්ණායක මත පදනම්ව ක්‍රමක්‍ෂය පිරිවැය, වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගය, ලාභය හෝ අලාභ මගින් සාධාරණ අගය යන විවිධ කාණ්ඩවලට මූල්‍ය වත්කම් වර්ග කිරීමට හා මිනීමට සමූහයේ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති මගින් අවකාශය සැලසේ.

- පිටු අංක 264 හි සටහන් අංක 2.5.1.4.1 හි දක්වා ඇති මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනික ව්‍යාපාරික ආකෘතිය
- පිටු අංක 264 හි සටහන් අංක 2.5.1.4.2 හි දක්වා ඇති මූල්‍ය වත්කම්හි ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ගුණාංග

#### ආ. උපකල්පන සහ අවිනිශ්චිතතා තක්සේරු කිරීම →

සැලකියයුතු වෙනස්වීම්වලට තුඩු දිය හැකි අන්දමේ උපකල්පන හා අවිනිශ්චිතතා තක්සේරු පිළිබඳ තොරතුරු පහත සටහන් අංක 2.1.12.2 සිට 2.1.12.9 මගින් දක්වා ඇත.

#### 2.1.12.2 මූල්‍ය උපකරණ වල සාධාරණ අගය →

මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි වාර්තා කර ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වල සාධාරණ අගයන්, සක්‍රීය වෙළඳපොළ තුළින් ලබාගත නොහැකි විට, එය තීරණය කිරීම සඳහා ගණිතමය ආකෘතීන් භාවිතය ද ඇතුළත් තක්සේරුකරණ ක්‍රමවේද යොදා ගැනෙයි. මෙකී ආකෘතීන් සඳහා යෙදවුම්, නිරීක්ෂණය කළහැකි වෙළඳපොළ දත්ත වෙතින් හැකි අවස්ථාවලදී ලබා ගන්නා අතර, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්ත නොමැති විට සාධාරණ අගයක් ස්ථාපිත කර ගැනීමට තීන්දුවක් ගත යුතු වේ.

මූල්‍ය උපකරණ අගය කිරීම පිණිස යොදාගන්නා ක්‍රමවේද සහ සාධාරණ අගයන්හි දුරාවලිය සටහන් අංක 55 මගින් මූල්‍ය ප්‍රකාශනයෙහි පිටු අංක 375 හි සවිස්තරාත්මකව දක්වා ඇත.

#### 2.1.12.3 මූල්‍ය වත්කම් මත හානිකරණ අලාභ →

සියලුම මූල්‍ය වත්කම් කාණ්ඩ, ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 සහ ශ්‍රී.ල.ගි.ප්‍ර.39 යටතේ හානිකරණ අලාභ මිනීම සඳහා විශේෂයෙන්ම හානිකරණ අලාභ නිශ්චය කිරීමේදී ඉදිරි මුදල් ප්‍රවාහ වල අගය හා කාල වකවානුව සහ ඇප වටිනාකම්වල අගය පිළිබඳව නිසි තීන්දු ගැනීම අවශ්‍ය වේ.

ඒ අනුව, ආදායම් ප්‍රකාශයෙහි හානිකරණ අලාභ වාර්තා කළ යුතු දැයි තක්සේරු කිරීම පිණිස මූල්‍ය තත්ත්ව පිළිබඳව වාර්තා කරනු ලබන සෑම දිනයකදීම සමූහය විසින් එහි සැලකිය යුතු ණය හා අත්තිකාරම් පිළිබඳව තනි තනිව සමාලෝචනය කෙරෙයි. හානිකරණ අලාභ නිශ්චය කිරීමේ දී විශේෂයෙන්ම අනාගත මුදල් ප්‍රවාහ වල කාලය හා වටිනාකම තීරණය කිරීමට කළමනාකාරීත්වයේ තීන්දු අවශ්‍ය වේ. මෙකී ඇස්තමේන්තු පදනම් වනුයේ සාධක රාශියක් පිළිබඳ උපකල්පන ගණනාවක් මත වන හෙයින් සත්‍ය ප්‍රතිඵල මීට වෙනස් විය හැකිය.

හානිකරණය සඳහා කේවල ඇගයීමට ලක් කරනු ලබන මූල්‍ය වත්කම් සහ ඉදිරියේදී ලැබෙනැයි අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහවල වත්මන් අගය පිළිබඳ කළමනාකාරීත්වයේ නිසි ඇස්තමේන්තුව මත කේවල හානිකරණ ප්‍රතිපාදන පදනම් වේ. මෙම මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී ණයකරුගේ මූල්‍ය තත්ත්වය හා පාදක වූ ඇපවල ශුද්ධ උපලබ්ධි අගය පිළිබඳ කළමනාකාරීත්වය විසින් සලකා බැලෙයි. සෑම හානිකරණ වත්කමක්ම එහි වටිනාකම හා ප්‍රායෝගික උපාය මාර්ග, ආපසු ලබාගත හැකි යැයි සැලකෙන මුදල් ප්‍රවාහවල ඇස්තමේන්තුව මත ඇගයීමට ලක් කෙරෙයි.

පහත පරිදි සාමූහික හානිකරණ ප්‍රතිපාදන ස්ථාපිත කර ඇත.

- කේවල වශයෙන් නොසැලකෙන සමජාතීය ණය හා අත්තිකාරම් කාණ්ඩ
- කේවල වශයෙන් සැලකූ නමුත් කේවල වශයෙන් හානිකරණය වී නොමැති වත්කම් කාණ්ඩ

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 අනුව සමූහයේ අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම, විචල්‍ය යෙදවුම් විකල්ප සහ ඒ මත වන අන්තර්ගැපීමට පාදක උපකල්පන ගණනාවකින් යුත් සංකීර්ණ ආකෘතිවල ප්‍රතිඵලයකි. ගිණුම්කරණ තීන්දු හා ඇස්තමේන්තු ගණයෙහි ලා සැලකෙන අපේක්ෂිත ණය පාඩු ආකෘතිවලට පහත සාධක ඇතුළත් වේ.

- ණය අවදානමෙහි සැලකියයුතු වැඩිවීමක් වී ඇත්දැයි ගුණාත්මක ඇගයීම සඳහා සමූහයේ නිර්ණායක සහ අපේක්ෂිත ජීවකාල ණය පාඩු පදනම මත මතිනු ලබන මූල්‍ය වත්කම් සඳහා වන දීමනා
- සාමූහික පදනමක් මත අපේක්ෂිත ණය පාඩු අගයනු ලබන අවස්ථාවේ මූල්‍ය වත්කම් වර්ගීකරණය
- විවිධ සංඛ්‍යාත්මක සූත්‍ර සහ යෙදවුම් විකල්ප ඇතුළත් අපේක්ෂිත ණය පාඩු ආකෘති සංවර්ධනය

- දළ දේශීය නිෂ්පාදිත වර්ධනය, උද්ධමනය, පොලී අනුපාතික, විනිමය අනුපාතික, විරැකියාව, ණය පැහැර හැරීමේ සම්භාවිතාවය (PD) හැරුණුවිට නිරාවරණයවීම් (EAD) හා පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව (LGD) ආදී සර්ව ආර්ථික යෙදවුම් අතර සම්බන්ධතාවය තීරණය කිරීම.
- ආර්ථික යෙදවුම්, අපේක්ෂිත ණය පාඩු ආකාරී වලට අදාළ කර ගැනීම සඳහා ඉදිරි දැක්මැති සාර්ව ආර්ථික සංසිද්ධීන් හා එහි සම්භාවිතාව පිළිබඳ බර තැබීම් තෝරා ගැනීම.

2.1.12.4 දේපල, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය →

බැංකුවේ හා සමූහයේ සිත්තකර ඉඩම් හා ගොඩනැගිලි ඒවායේ ප්‍රත්‍යාගණන අගයට පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 13) "සාධාරණ අගය මැනීමට" අනුකූලව සිත්තකර ඉඩම් හා ගොඩනැගිලිවල සාධාරණ අගය තීරණය කිරීම සඳහා සමූහය විසින් ස්ථායීතාවය වෘත්තීය තක්සේරුකරුවන් යොදවන ලදී.

සිත්තකර ගොඩනැගිලි සහ ඉඩම්වල සාධාරණ අගය තීරණය කිරීම සඳහා භාවිතා කල ක්‍රමවේද හා ප්‍රධාන උපකල්පන මූල්‍ය ප්‍රකාශනවලට සටහන් අංක 2.3 හි තවදුරටත් විස්තර කර දක්වා ඇත.

2.1.12.5 දේපල, පිරියත හා උපකරණවල ඵලදායී ජීවකාලය →

සමූහය, දේපල, පිරියත හා උපකරණවල සුන්බුන් වටිනාකම, ඵලදායී ජීවකාලය හා ක්ෂය ක්‍රමය, සෑම වාර්තාකරණ දිනකම සමාලෝචනය කරයි. මෙම අගයන්, අනුපාත හා ක්‍රම ඇස්තමේන්තු කිරීමේ දී කළමනාකාරිත්වයේ තීරණ භාවිතා කෙරෙන හෙයින් ඒවායෙහි අගයන් අවිනිශ්චිතතාවයකින් යුක්ත වෙයි.

2.1.12.6 මූල්‍ය නොවන වත්කම් හානිකරණය →

සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදීම විලම්බිත බදු වත්කම් හැර අනෙකුත් වත්කම් හානිකරණය වූ බවට කිසියම් හෝ හැඟවීමක් ඇත්දැයි සමූහය විසින් අගයනු ලබයි. එබඳු හැඟවීමක් ඇත්නම් හෝ වත්කමක් සඳහා වාර්ෂික හානිකරණ පරීක්ෂාවක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නම්, සමූහය විසින් වත්කමෙන් නැවත අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම ඉක්මවයි නම්, එම වත්කම හානිකරණය වී ඇතැයි සලකනු ලබන අතර, එම වත්කමේ අගය නැවත අයකරගත හැකි අගය දක්වා කපා හරියි.

2.1.12.7 විලම්බිත බදු වත්කම් →

විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලබන්නේ එම බදු අලාභ අයකර ගත හැකි, බදු වන අනාගත ලාභ ලැබීමේ භව්‍යතාවක් ඇතිතාක් දුරට පමණි. හඳුනාගත හැකි විලම්බිත බදු වත්කමේ අගය තීරණය කිරීම පිණිස අනාගතයේ විය හැකි බදු වන ලාභයන්හි කාලසීමාව හා ප්‍රමාණය සහ අනාගත බදු සැලසුම්කරණ උපායමාර්ග මත පදනම්ව තීරණ ගත යුතු වේ.

2.1.12.8 නිර්වචිත ප්‍රතිලාභ වගකීම් →

ආයුගණක තක්සේරු උපයෝගී කරගනිමින් නිර්වචිත ප්‍රතිලාභ සැලසුම්වල පිරිවැය සහ එම වගකීම්වල වර්තමාන අගය තීරණය කෙරෙයි. වට්ටම් අනුපාත, වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාත, ඉදිරි වැටුප් වැඩිවීම්,

සේවක මර්ත්‍යතාව හා ඉදිරි විශ්‍රාම වැටුප් වැඩිවීම් පිළිබඳ උපකල්පන ආයුගණක තක්සේරුව හා සම්බන්ධ වේ.

යෝග්‍ය වට්ටම් අනුපාතය තීරණය කිරීමේදී ශ්‍රී ලංකා රාජ්‍ය බැඳුම්කර පොලී අනුපාත, කළමනාකරණය විසින් සලකා බලනු ලැබෙයි.

පොදුවේ භාවිත මර්ත්‍යතා චක්‍ර අනුව මර්ත්‍යතා අනුපාතිකය තීරණය වෙයි. අපේක්ෂිත අනාගත උද්ධමන අනුපාත හා බැංකුවේ අපේක්ෂිත අනාගත වැටුප් වර්ධක මත ඉදිරි වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිවීම් තීරණය වෙයි.

මෙම සැලසුම්වල දීර්ඝ කාලීන ස්වභාවය හේතුකොට ගෙන එම ඇස්තමේන්තු සැලකිය යුතු අවිනිශ්චිතතාවයකින් යුක්ත වෙයි.

2.1.12.9 ප්‍රතිපාදන, බැඳියාවන් හා අසම්භාව්‍යයන් →

සමූහයේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී සමූහයට එරෙහි නෛතික හිමිකම් ඉල්ලීම් ඉදිරිපත්වූ විට එම හිමිකම් ඉල්ලීම් සාර්ථක වීමේ ඉඩකඩ සම්බන්ධයෙන්, ප්‍රතිපාදන සැලසීම කළමනාකාරිත්වය විසින් තීරණය කරයි. නීතිමය හිමිකම් සම්බන්ධ ක්‍රියාමාර්ග අවසන් කිරීමට ගතවන කාලසීමාව මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගලායෑමේ ප්‍රමාණය ද අවිනිශ්චිත වේ. මේ සඳහා ගතවන කාලසීමාව සහ පිරිවැය අවසාන වශයෙන් තීරණය වනුයේ අදාළ නෛතික බලසීමාව මතය.

2.2 ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ට ආදේශ වශයෙන් ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 උපයෝගී කර ගැනීමේදී ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම් සහ සංක්‍රාන්තිමය හෙළිදරව් කිරීම් →

2.2.1 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 - මූල්‍ය උපකරණ →

2014 දෙසැම්බර් මස නිකුත් කරන ලද ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර.39 ආදේශ කරනු ලබන අතර 2018 ජනවාරි 01 දින හෝ ඉන් පසුව ඇරඹෙන වාර්ෂික වාර්තාකරණ කාල පරිච්ඡේදය සඳහා අදාළ වේ. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 යටතේ අනුමත ප්‍රතිපත්තිමය විකල්පයක් ලෙස ශ්‍රී ල.ගි.ප්‍ර.39 අනුව ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ කටයුතු ඉදිරියට ද යොදා ගැනීමට සමූහය තීරණය කරන ලදී.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 යටතේ ඇති ප්‍රතිපත්තිමය විස්තර පිටු අංක හි සටහන් අංක 2.5 මගින් දක්වා ඇත.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 හි දී ඇති විකල්ප යටතේ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 හි විෂය පථය තුළ 2017 වර්ෂය සඳහා මූල්‍ය උපකරණවල සන්සන්දනාත්මක තොරතුරු සමූහය විසින් නැවත අගයන ලදී. සංක්‍රාන්තිමය හෙළිදරව් කිරීම් පහත දක්වා ඇත.

2.2.1.1 හිමිකම් මත දින 01 බලපෑම →

හිමිකම් මත දින 01 බලපෑම පිටු අංක 353 හි සටහන් අංක 52.6 මගින් දක්වා ඇත.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

#### 2.2.1.2 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ආදේශනයේදී මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ශේෂයන් සැසඳුම →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ආදේශනයේදී මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ශේෂයන් සැසඳුම පිටු අංක 345 සිට 351 දක්වා සටහන් අංක 52.2 හා 52.3 මගින් දක්වා ඇත.

#### 2.2.1.3 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ආදේශනයේදී භානිකරණ දීමනා ශේෂයන් සැසඳුම →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ආදේශනයේදී භානිකරණ දීමනා ශේෂයන් සැසඳුම පිටු අංක 352 හි සටහන් අංක 52.4 මගින් දක්වා ඇත.

#### 2.2.1.4 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ආදේශනයේදී සංචිත සහ රඳවාගත් ඉපයීම් සැසඳුම →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ආදේශනයේදී සංචිත සහ රඳවාගත් ඉපයීම් සැසඳුම පිටු අංක 353 හි සටහන් අංක 52.5 මගින් දක්වා ඇත.

#### 2.2.2 ශ්‍රී ල.මු.වා.ප්‍ර. 7 මූල්‍ය උපකරණ - හෙළිදරව් කිරීම් →

ශ්‍රී ල.ගි.ප්‍ර. 39 හා ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 අතර පවතින වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා ශ්‍රී ල.මු.වා.ප්‍ර. 7 යාවත්කාලීන කරන ලදුව සමූහය විසින් 2018 ජනවාරි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි එය ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 සමගින් අනුගමනය කරනු ලබයි. සංක්‍රාන්තමය හෙළිදරව්කිරීම් ආදී වෙනස්කම් උපකල්පන හා යෙදවුම් ආදී අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම් පිළිබඳ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු යනාදිය පිටු අංක 269 හි සහ 342 හි සටහන් අංක 2.5.2 යටතේ දක්වා ඇත.

#### 2.2.3 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15 - ගනුදෙනුකරුවන් සමඟ ඇති ගිවිසුම් මඟින් වූ ආදායම →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15 2018 ජනවාරි මස 1 වන දින සිට බලපැවැත්වෙන අතර එහි ප්‍රමුඛ සිද්ධාන්තයක් නම්, ගනුදෙනුකරුවන්ගේ පොරොන්දු භාණ්ඩ හෝ සේවා පැවරුම නිරූපණය කිරීම පිණිස ආයතනයකට ආදායම හඳුනාගත යුතුවේ. මෙම ප්‍රමුඛ සිද්ධාන්තය පහත දක්වා ඇති පරිදි පියවර 5 ක ආකෘතියක් යටතේ දැක්විය හැකිය.

- ගනුදෙනුකරු සමඟ ගිවිසුම් හඳුනාගැනීම
- ගිවිසුමකට කාර්යසාධන බැඳීම හඳුනාගැනීම
- ගනුදෙනුවේ මිල තීරණය කිරීම
- ගිවිසුමෙහි කාර්යසාධන බැඳීමවලට ගනුදෙනුවල මිල පැවරීම
- ආයතනය විසින් කාර්යසාධන බැඳීම් ඉටු කර ඇති විට ආදායම හඳුනාගැනීම

මෙම උපදෙස් අනුගමනය කිරීමේදී ගනුදෙනුකරු සමඟ එළඹ ඇති ගිවිසුමෙහි සඳහන් සාධක හා ව්‍යාපාරික පරිසරය මත පදනම්ව තීන්දු ගතයුතු වේ. 2018 ජනවාරි මස 01 දිනෙන් ඇරඹුණු වර්ෂය සඳහා ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15 අනුගමනය කිරීම මඟින් බැංකුවට හා සමූහයට එහි ගාස්තු හා කොමිස් ආදායම අතින් සැලකිය යුතු බලපෑමක් ඇති නොවිණි.

#### 2.3 සාධාරණ අගය මිනීම →

"සාධාරණ අගය" වූ කලී විධිමත් ගනුදෙනුවකදී වත්කමක් විකිණීමට හෝ වගකීමක් ගෙවා නිදහස් වන මිල සඳහා ගෙවීමේදී හෝ එසේ නොමැති විටක මනිනු ලබන දින වෙළඳපළ පාර්ශ්වකරුවන් අතර සිදුවන නිසි ගනුදෙනුවකදී සමූහයට ඒදිනට පිවිසිය හැකි වඩා ප්‍රතිලාභදායී වෙළෙඳපළකදී ලැබෙන මිලකි. වගකීමක සාධාරණ අගය එහි කාර්යසාධනමය නොවන අවදානම පිළිබිඹු කරයි.

යම් උපකරණයක් සඳහා සක්‍රීය වෙළෙඳපළක් තුළ ප්‍රකාශිත මිල භාවිත කරමින් සමූහය විසින් එකී උපකරණයෙහි සාධාරණ අගයට මනිනු ලබයි. අධික ව පදනමක් මත මිලකරණ තොරතුරු සැපයීමට ප්‍රමාණවත් ධාරිතාවක් හා නිව්‍යාවයක් සහිත වත්කමක හෝ වගකීමක ගනුදෙනු සිදුවන්නේ නම්, එකී වෙළෙඳපළ සක්‍රීය යැයි සැලකෙයි.

සක්‍රීය වෙළෙඳපළක් තුළ ප්‍රකාශිත මිලකරණයක් නොවේ නම් නිරීක්ෂණය කළ හැකි අදාළ යෙදවුම්වල භාවිතය උපරිම කරවන සහ නිරීක්ෂණය කළ නොහෙන යෙදවුම්වල භාවිතය අවම කරවන තක්සේරු විධික්‍රම සමූහය විසින් භාවිත කෙරෙයි. මිලකරණ ගනුදෙනුවකදී වෙළෙඳපළ පාර්ශ්වකරුවන් ආර්ථික අතින් ඔවුන්ගේ උපරිම යහපත තකා කටයුතු කරන්නේ නම්, වත්කම හෝ වගකීම මිලකරණයේදී ඔවුන් සාධාරණ අගයෙහි දූරාවලිය උපයෝගී කරගනු ඇතැයි යන උපකල්පනය මත වත්කමක/වගකීමක සාධාරණ අගය මනිනු ලැබේ.

වෙනස්වීම් සිදුවී ඇති වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී සාධාරණ අගයෙහි දූරාවලි මට්ටම් අතර මාරුවීම් සමූහය විසින් හඳුනාගනු ලබයි.

මූල්‍ය නොවන වත්කමක සාධාරණ අගය මැනීමේදී වත්කමක් එහි ඉහළම/හොඳම භාවිතය තුළින් හෝ එලෙස ඉහළම/හොඳම ලෙස භාවිත කරනු ලබන වෙනත් වෙළෙඳපළ පාර්ශ්වකරුවෙකුට විකිණීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමට වෙළෙඳපළ පාර්ශ්වකරුවකු සතු හැකියාව සලකා බලනු ලබයි.

මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ අගය මිනීමේ/විශ්ලේෂණයක් පිටු අංක සිට 375 සිට 380 දක්වා සටහන් අංක 55 හි දක්වා ඇත.

#### 2.4 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - පොදු →

##### 2.4.1 ඒකාබද්ධ කිරීමේ පදනම →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 10) "ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන" සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 27) "තනි මූල්‍ය ප්‍රකාශන" ප්‍රකාර බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන, බැංකුවේ සහ එහි පාලිතයේ මූල්‍ය ප්‍රකාශන වලින් සමන්විත වේ.

2.4.1.1 පරිපාලිත සමාගම →

බැංකුව වෙත පාලනය පැවරෙන දින පටන් පාලිතයෙහි මූල්‍ය ප්‍රකාශන මුද්‍රමනින්ම ඒකාබද්ධ කෙරෙන අතර, එබඳු පාලනයක් අවසන් වනතුරු ඒකාබද්ධ කිරීම සිදුවෙයි. පාලනයක් පවතින්නේ බැංකුවට එකී පාලිත සමාගමේ ක්‍රියාකාරකම් වලින් ප්‍රතිලාභ ලබාගත හැකිවන පරිදි, එහි මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්ති පාලනය කිරීමට බලයක් ඇති විටදීය. ඒකාබද්ධ කිරීමේදී භාවිතා වන බැංකුවේ පරිපාලිතයෙහි මූල්‍ය ප්‍රකාශන, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි මූල්‍ය ප්‍රකාශන වාර්තාකරණ කාලපරිච්ඡේදය අදාළ වන අතර ඊට සමාන ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිත කරමින් පිළියෙල කරනු ලබයි.

2.4.1.2 ඒකාබද්ධ කිරීමේදී ඉවත් කරනු ලැබූ ගනුදෙනු →

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සියලුම අන්තර් සමාගම් ශේෂයන්, ආදායම් හා වියදම් මෙන්ම එවැනි අන්තර් සමාගම් ගනුදෙනුවලින් පැන නගින ලද උපලබ්ධි නොවූ ලාභ සහ අලාභ සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පිටු අංක 338 හි දක්වා ඇති පාලිත සමාගම සමග ගනුදෙනුවලට අදාළ සටහන් අංක 47 (අ) වෙත යොමු වන්න.

2.4.1.3 විදේශ මුදල් ගනුදෙනු සහ ශේෂ →

විදේශීය ව්‍යවහාර මුදලින් කරනු ලබන ගනුදෙනු, එකී ගනුදෙනු සිදුවූ අවස්ථාවේදී පැවති විනිමය අනුපාතික මත වාර්තාකරන/ක්‍රියාකාරී මුදල් වර්ගය වන ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලබයි.

ශේෂපත්‍ර දිනට විදේශ ව්‍යවහාර මුදලින් සමන්විත මූල්‍ය වත්කම් හා වගකීම් වාර්තාකරණ දිනට පවතින මධ්‍යම විනිමය අනුපාතය යොදාගනිමින් ශ්‍රී ලංකා රුපියල් වලට යළි පරිවර්තනය කරනු ලබයි. මූල්‍ය අයිතම පියවීම මත හෝ මුලින් වාර්තා කළ අනුපාතයකට වඩා වෙනස් අනුපාත වලට මූල්‍ය අයිතම පරිවර්තනය මත පැන නගින සියලුම විනිමය වෙනස්කම්, එකී වෙනස්කම් පැනනගින කාලපරිච්ඡේදය තුළ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබෙයි.

ඓතිහාසික පිරිවැයට අගය කරනු ලබන මූල්‍ය නොවන විදේශ මුදලින් ප්‍රකාශිත අයිතම, ආරම්භක ගනුදෙනු සිදු වූ දින පැවති විනිමය අනුපාත භාවිතයට ගනිමින් පරිවර්තනය කරනු ලබේ. විදේශ මුදලින් ප්‍රකාශිත සාධාරණ අගයට අගය කරනු ලබන මූල්‍ය නොවන අයිතම සාධාරණ අගය තීරණය කළ දින පැවති විනිමය අනුපාත භාවිතයට ගනිමින් පරිවර්ථනය කරනු ලැබේ.

විදේශ මුදල් බැංකු ඒකකයෙහි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වාර්තා කරන දිනයේ දී පැවති මධ්‍යම විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරනු ලබයි. ඉහත ප්‍රතිපත්තියට අනුව විදේශ මුදල් බැංකු ඒකකයෙහි ගනුදෙනු වාර්තා කර ඇති අතර, ඉන් ජනිතවූ ලාභ/අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇත.

2.5 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - වත්කම් හා වගකීම් හඳුනාගැනීම →

මූල්‍ය උපකරණ →

2018 ජනවාරි මස 1 දින හෝ ඉන් පසුව එළඹෙන වාර්ෂික කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 "මූල්‍ය උපකරණ" මගින් ශ්‍රී ල.ගි.ප්‍ර 39 ආදේශ වෙයි. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 යටතේ අනුමත ප්‍රතිපත්තිය විකල්පයක් ලෙස ශ්‍රී ල.ගි.ප්‍ර 39 ප්‍රකාර ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ අඛණ්ඩවල යොදාගැනීමට බැංකුව තීරණය කරන ලදී.

2.5.1 මූල්‍ය උපකරණ - මූලික හඳුනාගැනීම්, වර්ගීකරණය සහ පසු අගය කිරීම →

2.5.1.1 හඳුනා ගැනීමේ දිනය →

සමූහය විසින් ආරම්භයේදී ණය හා අත්තිකාරම්, තැන්පතු හා යටත්කාලීන වගකීම් යනාදිය ඒවා ඇති වූ දිනට හඳුනාගනු ලැබෙයි. ගනුදෙනුකරුවන්ට ලබාදෙන ණය හා අත්තිකාරම් හඳුනාගනු ලබන්නේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට අරමුදල් බැර වූ පසුවය. ගනුදෙනුකරුවන්ගේ අරමුදල් බැංකුවට ලැබූ පසුව තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ශේෂ ලෙස බැංකුව හඳුනාගනී.

අනෙකුත් සියලුම මූල්‍ය උපකරණ (සාමාන්‍ය ක්‍රමයට මිලදී ගැනීම් හා මූල්‍ය වත්කම් විකිණීම ඇතුළත්ව) මූලිකව ගනුදෙනු කරන දිනට එනම්, උපකරණවල ගිවිසුම්ගත ප්‍රතිලාභ සඳහා සමූහය පාර්ශ්වකරුවකු වන දිනට හඳුනා ගැනේ.

2.5.1.2 මූල්‍ය උපකරණ හඳුනාගැනීම හා මූලික ගණනය කිරීමේ →

මූලික ගණනය කිරීම් සඳහා මූල්‍ය උපකරණ වර්ගීකරණය කිරීම තීරණය වනුයේ, පිටු අංක 264 හි සටහන් අංක 2.5.1.4.1 සහ 2.5.1.4.2 මඟින් විස්තර කර ඇති පරිදි උපකරණ කළමනාකරණය කිරීමේ ව්‍යාපාරික ආකෘතිය සහ ගිවිසුම්ගත කොන්දේසි මතය.

ලාභය හෝ පාඩුව හරහා වාර්තා කළ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වලදී හැරුණුවිට මූල්‍ය උපකරණ මූලික ගණනය කිරීමේදී ඒවායේ සාධාරණ වටිනාකමට (සටහන් අංක 55 හි හි නිර්වචන අයුරින්) මනිනු ලබන අතර ඊට වෙළඳ ගනුදෙනු පිරිවැය එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කෙරෙයි. වෙළඳාම් මගින් ලැබීම් ගනුදෙනු මිලට මනිනු ලබයි. මූලික ගණනය කිරීමේ මූල්‍ය උපකරණවල සාධාරණ අගය වෙළඳ ගනුදෙනු මිලෙන් වෙනස් වන අවස්ථාවේදී බැංකුව සහ සමූහය විසින් පහත සඳහන් පරිදි දින 1 ලාභය හෝ අලාභය සඳහා ගිණුම්කරණය කෙරෙයි.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

#### 2.5.1.3 දින 1 ලාභය හෝ අලාභය →

නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළහි දත්ත ඇතුළත් විවලයයන් මත වූ ඇගයීමේ ශිල්පක්‍රම පදනම්ව ගණනය කළ සාධාරණ අගය හෝ එකම නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ ගනුදෙනු පදනම් කරගෙන නිර්ණය කළ සාධාරණ අගය ගනුදෙනු මිලෙන් වෙනස් වන විට වෙනස සමූහය විසින් වහාම හඳුනාගනී. නිරීක්ෂණය කළ නොහැකි දත්ත උපයෝගී කර ගනිමින් සාධාරණ අගය තීරණය කරනු ලබන අවස්ථාවල දී යෙදවුම් දත්ත නිරීක්ෂණය කළ හැකි වන විට හෝ අයිතමය හඳුනා නොගන්නා විට ගනුදෙනු කරන මිල හා ආකෘතියෙහි අගය අතර වෙනස විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි පමණක් හඳුනාගනු ලබයි.

පොදු යෝජනා ක්‍රමයක් යටතේ සහනදායී පොලී අනුපාතයට සේවකයන්ට ප්‍රදානය කරන ලද ණය වලින් ජනිත වන දින 1 අලාභය සේවකයන්ගේ ඉදිරියට ඇති සේවා කාලය හෝ ණය කාලසීමාව යන දෙකෙන් අඩු අගයට පොලී අදායම් හා පුද්ගල වියදම් හි සඵල පොලී අනුපාතය භාවිතයෙන් හඳුනාගනු ලබයි.

#### 2.5.1.4 මූල්‍ය වත්කම් වර්ගීකරණය සහ අගය කිරීම →

2018 ජනවාරි 1 වන දින පටන් බැංකුව විසින් පහත කවරාකාරයෙන් හෝ මනින ලදුම් වත්කම්වල ගිවිසුම්ගත කාලසීමා කළමනාකරණය කිරීමේ ව්‍යාපාරික ආකෘතිය මත පදනම්ව එහි සියලු මූල්‍ය වත්කම් වර්ගීකරණය කෙරෙයි.

- ක්‍රමය පිරිවැය
- වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය
- ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගය

සටහන් අංක 2.5.1.6 හි විස්තර කොට ඇති පරිදි බැංකුව හා සමූහය විසින් ව්‍යුත්පන්න සහ ලාභය හෝ අලභය හරහා සාධාරණ අගයට අගය කරන වෙළඳ කළඹ වර්ගීකරණය කර අගය කරනු ලබයි. බැංකුව විසින් ලාභ හෝ අලභ මගින් සාධාරණ අගයට මූල්‍ය උපකරණ නියම කරනු ලබන අතුරින් එමගින් අගය කිරීමේ හෝ හඳුනාගැනීමේ අසමානතා සැලකිය යුතු ලෙස අඩු කෙරෙයි.

2017 දෙසැම්බර් 31 දින වන තුරු ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ප්‍රකාරව සමූහය විසින් එහි මූල්‍ය වත්කම් පහත සඳහන් කාණ්ඩ අතුරින් එකකට වර්ගීකරණය කෙරිණි.

- ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කරන මූල්‍ය වත්කම් සහ එකී කාණ්ඩ යටතේ
  - වෙළෙඳාම සඳහා තබාගෙන ඇති
  - ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්
- ණය සහ ලැබිය යුතු මුදල්
- කල්පිරෙන තෙක් තබාගෙන ඇති
- විකිණීමට ඇති

ශ්‍රී.ල.ගි.ප්‍ර. 39 සිට ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 දක්වා නැවත වර්ගීකරණය කිරීමේ හා මැනීමේ බලපෑම පිළිබඳ විස්තර පිටු අංක 342 සිට 354 දක්වා වූ සටහන් අංක 52.2 හි සංක්‍රාන්ති හෙළිදරව් කිරීම් යටතේ දක්වා ඇත.

වර්ගීකරණයෙහි සවිස්තරාත්මක වර්ගීකරණය සහ මූල්‍ය වත්කම්වල පසු අගය කිරීම මිනීම පිටු අංක 289 හි සටහන් අංක 15 හි දැක්වේ.

#### 2.5.1.4.1 ව්‍යාපාරික ආකෘති ඇගයීම →

සිය අරමුණු ඉටුකර ගැනීමට මූල්‍ය වත්කම් කළමනාකරණය කරන අයුරු හොඳින්ම පිළිබිඹු වන මට්ටමට බැංකුව සහ සමූහය විසින් එහි ව්‍යාපාරික ආකෘතිය තීරණය කරනු ලබයි.

බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය, උපකරණයෙන් උපකරණය යන පදනම නොව වඩාත් ඉහළ මට්ටමේ කළඹ එකතුව මත ඇගයීමට ලක් වන අතර, පහත සඳහන් නිරීක්ෂණය කළහැකි සාධක මත පදනම් වේ.

- ව්‍යාපාරික ආකෘතියෙහි කාර්ය සාධනය සහ එකී ව්‍යාපාරික ආකෘතිය තුළ රඳවා ගනු ලබන මූල්‍ය වත්කම් අගයන අයුරු හා ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් වෙත වාර්තා කරනු ලබන අයුරු.
- ව්‍යාපාරික ආකෘතියෙහි කාර්ය සාධනයට බලපානු ලබන අවදානම් (සහ එකී ව්‍යාපාරික ආකෘතිය තුළ රඳවා ගනු ලබන මූල්‍ය වත්කම්) හා විශේෂයෙන්ම එකී අවදානම් කළමනාකරණය කරන අයුරු.
- ව්‍යාපාරයේ කළමනාකරුවන් හානිපූරණය කෙරෙන අයුරු (උදා : වශයෙන් කළමනාකරණය කරනු ලබන වත්කම්වල සාධාරණ වටිනාකම මත නැතහොත් රැස් කරනු ලබන ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ මත හානිපූරණය කෙරේද)
- අපේක්ෂිත වාර ගණන, වටිනාකම හා විකුණුම් සිදු කරනු ලබන කාලසීමාව යනාදිය ද බැංකු මගින් කරනු ලබන ඇගයීමේදී වැදගත් අංගයක් වේ.

ආතති සිදුවීම් හා වියහැකි නරකම සිදුවීම් සැලකිල්ලට නොගෙන පිළිගත හැකි අපේක්ෂිත සිදුවීම් මත පදනම්ව ව්‍යාපාරික ආකෘතිය ඇගයීම සිදුකෙරේ. මූලික හඳුනාගැනීමෙන් පසුව බැංකුවේ මුල් අපේක්ෂාවට වඩා වෙනස් අයුරින් මුදල් ප්‍රවාහ හඳුනාගනු ලැබේ නම්, එකී ව්‍යාපාරික ආකෘතියෙහි රඳවාගනු ලබන සෞඛ්‍ය මූල්‍ය වත්කම් වල වර්ගීකරණය බැංකුව විසින් වෙනස් නොකරන අතර අලුතින් ජනිත හෝ අලුතින් මිලට ගනු ලැබූ මූල්‍ය වත්කම් අගය කිරීමේදී එකී විස්තර අන්තර්ගත කරනු ලැබේ.

#### 2.5.1.4.2 ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ හුදු මුල් මුදල සහ පොළිය ගෙවීමේ ඇති ඇගයීම (SPPI Test) →

වර්ගීකරණ ක්‍රියාවලියේ දෙවන පරීක්ෂාව වශයෙන් මුල් මුදල හා පොළිය ගෙවීම සම්බන්ධයෙන් පමණක් අදාළ වේදැයි හඳුනාගැනීම පිණිස බැංකුව විසින් මූල්‍ය වත්කම්වල ගිවිසුම්ගත නියමයන් අගයනු ලබයි.

මෙම පරීක්ෂාවේදී මුල් මුදල නිර්වචනය කරනු ලබන්නේ මූලික හඳුනාගැනීමේදී මූල්‍ය වත්කමෙහි සාධාරණ අගය ලෙස වන අතර, මූල්‍ය වත්කමෙහි ජීවකාලය තුළ එය වෙනස් වියහැකිය. (උදා: වශයෙන් මුල් මුදල යළි ගෙවීම හෝ අධිමිල/වට්ටම් ක්‍රමයෙහි මත)

ණයදීමේ ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් පොලී සම්බන්ධ සාධක වන්නේ ණය අවදානම සහ මුදල්වල කාලීන අගය පිළිබඳ සලකා බැලීමයි. ඉහත කී ඇගයීම සිදුකිරීම පිණිස මූල්‍ය වත්කම පවතින මුදල් වර්ගය සහ පොලී අනුපාතිකය අදාළ වන කාලසීමාව ආදී කරුණු බැංකුව විසින් සලකා බලා විනිශ්චයකට එළඹෙයි.

මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

අවදානමට ඇති අවම නිරාවරණයවීම් හෝ වෙනස්වීම් හඳුන්වාදෙනු ලබන ගිවිසුම්ගත නිරාවරණයවීම් වලට වඩා මූලික ණයදීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොමැති ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ, හිත මුදල් මත පමණක් මුල් මුදල් හා පොලී ගෙවීම් වලට තුඩු නොදෙයි. එවන් අවස්ථාවලදී මූල්‍ය වත්කම් සාධාරණ අගය මත ලාභ අලාභ අනුව ගණනය කළ යුතු වේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති විවිධ මූල්‍ය වත්කම් කාණ්ඩ පිළිබඳ විස්තර සඳහා සටහන් අංක 2.5.1.4.3 සිට 2.5.1.4.5 දක්වා යොමු වන්න.

2.5.1.4.3 ක්‍රමාකෘති පිරිවැයට මනින ලද මූල්‍ය වත්කම් ->

පහත සඳහන් කොන්දේසි දෙකම සපුරාලන්නේ නම් සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නියම නොකෙරේ නම්, මූල්‍ය වත්කම ක්‍රමාකෘති පිරිවැයට ගණනය කරනු ලැබෙයි.

- > ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම් සඳහා වත්කම් රඳවාගැනීම අරමුණ වන ව්‍යාපාරික ආකෘතියක් තුළ වත්කම රඳවාගනු ලැබීම.
- > මූල්‍ය වත්කම්වල ගිවිසුම්ගත කොන්දේසි නිශ්චිත දිනයන්හි ගෙවිය යුතු සම්පූර්ණ මුදලෙහි මුල් මුදල හා පොළිය ගෙවීම් පමණක් වන මුදල් ප්‍රවාහ ඇතිකරවීම.

ක්‍රමාකෘති පිරිවැයට මනින ලද මූල්‍ය වත්කම් පහත දැක්වේ.

(අ) මුදල් හා මුදල්වලට සමානයන් ->

මුදල් හා මුදල්වලට සමානයන් පිළිබඳ විස්තර පිටු අංක 292 හි සටහන් අංක 16 හි දැක්වේ.

(ආ) මහ බැංකුව වෙතැති ශේෂයන් ->

මහ බැංකුව වෙතැති ශේෂයන් පිළිබඳ විස්තර පිටු අංක 292 හි සටහන් අංක 17 හි දැක්වේ.

(ඇ) බැංකුවල ඇති තැන්පතු ->

බැංකුවල ඇති තැන්පතු පිළිබඳ විස්තර පිටු අංක 292 හි සටහන් අංක 18 හි දැක්වේ.

(ඈ) ක්‍රමාකෘති පිරිවැයට මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් ->

ක්‍රමාකෘති පිරිවැයට මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් පිළිබඳ විස්තර පිටු අංක 299 හි සටහන් අංක 21 හි දැක්වේ.

(ඉ) ක්‍රමාකෘති පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ ->

ක්‍රමාකෘති පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ පිළිබඳ විස්තර පිටු අංක 304 හි සටහන් අංක 22 හි දැක්වේ.

2.5.1.4.4 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් ->

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන ණය හා හිමිකම් උපකරණ යනාදිය වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් වලට ඇතුළත්ය.

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් පිළිබඳව පහත සඳහන් සටහන් (අ) සහ (ආ) මගින් දැක්වේ.

(අ) වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද ණය උපකරණ ->

ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම සඳහා වත්කම් රඳවාගැනීම අරමුණු වන ව්‍යාපාරික ආකෘතියක් තුළ වත්කම රඳවාගනු ලබන්නේ නම් හෝ ගෙවියයුතු මුළු මුදලින් මුල් මුදල හා පොළිය ගෙවීම ගෙවීම පමණක් නියෝජනය කරනු ලබන වත්කමක මුදල් ප්‍රවාහ විකිණීම සිදු කරනු ලබන්නේ නම්, වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ණය උපකරණ ගණනය කරනු ලබයි.

ඉහත විස්තර පිටු අංක 305 සිට 309 දක්වා සටහන් අංක 23 මගින් දැක්වේ.

(ආ) වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නියම කරන ලද හිමිකම් උපකරණ ->

මූලික හඳුනාගැනීමේදී වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද හිමිකම් උපකරණ ලෙස උපාය මාර්ගික හා ව්‍යවස්ථාපිත අරමුණු උදෙසා රඳවාගන්නා හිමිකම් ආයෝජන අතරින් ඇතැම්වා යළි වෙනස් නොකළ හැකි සේ වර්ගීකරණය කිරීමට සමුහය තීරණය කරනු ලබයි.

ඉහත විස්තර පිටු අංක 305 සිට 309 දක්වා සටහන් අංක 23 හි දැක්වේ.

2.5.1.4.5 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් ->

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අනුව ක්‍රමාකෘති පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් හැර අනෙකුත් සියලු මූල්‍ය වත්කම් ලාභ හෝ අලාභ හරහා සාධාරණ අගයට දක්වනු ලබයි. කොන්ත්‍රාත්තූමය මුදල් ප්‍රවාහ රැස්කිරීමට හෝ මූල්‍ය වත්කම් විකිණීම සඳහා යන කරුණු හේතුවෙන් රඳවා නොගන්නා බැවින් සාධාරණ අගය යන පදනම මත අගයනු ලබන වෙළඳාම සඳහා රඳවාගන්නා හෝ කළමනාකරණය කරන මූල්‍ය වත්කම් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට මූලිකව හඳුනාගැනීමෙන් නියම කරන ලද මූල්‍ය වත්කම් පහත සාකච්ඡාවට භාජනය කර ඇත.

(අ) ලාභය/අලාභය මගින් සාධාරණ අගයට නියම කරන ලද මූල්‍ය වත්කම් ->

ලාභය/අලාභය මගින් සාධාරණ අගයට නියම කරනු ලබන මූල්‍ය වත්කම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ අගයෙහි වෙනස්කම්, "ලාභය/අලාභය හරහා සාධාරණ අගයට නියම කරනු ලබන මූල්‍ය වත්කම් සහ වගකීම් මත ශුද්ධ ලැබීම් හෝ අලාභයන්හි" වාර්තා කරනු ලබයි. උපයනු ලබන පොළිය සඵල පොලී අනුපාත උපයෝගී කර ගනිමින් "පොලී ආදායම්" හි උපවිභව වන අතර මුදල ලැබීමේ අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම "වෙනත් මෙහෙයුම් ආදායම්හි" වාර්තා කෙරෙයි.

කාලපරිච්ඡේදය අවසානයේදී ලාභය/අලාභය මගින් සාධාරණ අගයට ගණනය කිරීමේදී මූලිකව හඳුනාගනු ලබන නියම කරන ලද මූල්‍ය වත්කම් සමුහය සතුව නැත.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

#### 2.5.1.5 මූල්‍ය වගකීම් වර්ගීකරණය සහ පසුව මිනීම →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ප්‍රකාර මූල්‍ය ඇප සහ ණය බැඳීම් හැරුණු විට අනෙක් මූල්‍ය වගකීම්, සමූහය විසින් පහත කාණ්ඩ අතුරින් එකකට වර්ගීකරණය කෙරෙයි.

- ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම්
  - වෙළඳාම සඳහා රඳවාගත්
  - ලාභ/අලාභ මගින් සාධාරණ අගයට නම් කළ
- ක්‍රමානුකූල පිරිවැයට මනින ලද මූල්‍ය වගකීම්

මූල්‍ය වගකීම්හි පසු කාලීන මිණුම් ඒවායෙහි වර්ගීකරණය මත පදනම් වේ. මූල්‍ය වර්ගීකරණයෙහි ලා පැවති ශ්‍රී ල.ගි.ප්‍ර. 39 නිර්නායක බොහොමයක් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 යටතේ ද පවතී.

#### 2.5.1.5.1 ලාභය/අලාභය මගින් සාධාරණ අගයට මනින ලද මූල්‍ය වගකීම් →

වාර්තාකරන කාලය අවසානයේදී ලාභ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ කිසිම මූල්‍ය වගකීමක් සමූහය සතුව නැත.

#### 2.5.1.5.2 ක්‍රමානුකූල පිරිවැයට ගණනය කළ මූල්‍ය වගකීම් →

සමූහය විසින් එළඹ ඇති ගිවිසුම්වලට අනුව, දරා සිටින්නාට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට බැඳියාවක් පවතින විට හෝ බැඳියාවක් පියවීම සඳහා නිශ්චිත හිමිකම් කොටස් සංඛ්‍යාවක් නිශ්චිත මුදලකට හෝ නිශ්චිත වෙනත් මූල්‍ය වත්කම් අගයකට හුවමාරු වන අවස්ථාවක් හැරුණු විට, සමූහය විසින් නිකුත් කරන ලද ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් නොකළ මූල්‍ය වගකීම්, "බැංකු වලට ගෙවියයුතු", "වෙනත් තැන්පත්කරුවන්ට ගෙවිය යුතු", "ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු" හෝ "නිකුත් කළ ණය සුරැකුම්පත්" මෙම වර්ගීකරණයට අයත්ය.

උපකරණයේ ගිවිසුම්ගත කොන්දේසි ප්‍රකාර සමූහය විසින් ප්‍රධාන උපකරණ මූල්‍ය වගකීම් හෝ හිමිකම් උපකරණ ලෙස වර්ගීකරණය කෙරෙයි.

මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් එම මූල්‍ය වගකීම් ක්‍රමානුකූල පිරිවැයට මනිනු ලබයි. අත්පත් කර ගැනීමට අදාළ වට්ටම් හෝ අධි මිල සහ සඵල පොලී අනුපාතිකයෙහි අත්‍යන්ත කොටසක් වන ශාස්ත්‍ර හා පිරිවැය ද සැලකිල්ලට ගනිමින් ක්‍රමානුකූල පිරිවැය ගණනය කරනු ලබයි. සඵල පොලී අනුපාතික ක්‍රමානුකූල පිරිවැය ප්‍රකාශයෙහි "පොලී වියදම්" යටතේ හඳුනා ගනී. සඵල පොලී අනුපාතික ක්‍රමානුකූල ක්‍රියාවලිය හරහා වගකීම් හඳුනා ගැනීම අත්හරින විට ලාභ හා අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

(අ) බැංකු වලට ගෙවිය යුතු →  
බැංකු වලට ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 318 හි සටහන් අංක 31 මගින් දැක් වේ.

(ආ) තැන්පත්කරුවන්ට ගෙවිය යුතු →  
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 320 හි සටහන් අංක 34 මගින් දැක්වේ.

(ඇ) ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු →  
ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 320 හි සටහන් අංක 34 මගින් දැක්වේ.

(ඈ) වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු →  
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 320 හි සටහන් අංක 35 මගින් දැක්වේ.

(ඉ) නිකුත් කළ ණය සුරැකුම්පත් →  
නිකුත් කළ ණය සුරැකුම්පත් පිළිබඳ විස්තර පිටු අංක 321 හි සටහන් අංක 35 මගින් දැක්වේ.

#### 2.5.1.6 ව්‍යුත්පන්න වත්කම් සහ වගකීම් →

ව්‍යුත්පන්න වත්කම් සහ වගකීම් මූලික වශයෙන් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට වාර්තාකරණ ලද ව්‍යුත්පන්න සහ අවදානම් කළමනාකරණ අරමුණු සඳහා රඳවාගත් ව්‍යුත්පන්න ලෙස වර්ගීකරණය කෙරෙයි.

#### 2.5.1.6.1 ලාභ/අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න →

ව්‍යුත්පන්න වූ කලී පහත සඳහන් ගුණාංග තුනෙන්ම සමන්විත මූල්‍ය උපකරණයක් හෝ වෙනත් ගිවිසුමකි.

- මූල්‍ය නොවන විචල්‍ය අතින් ගිවිසුමෙහි පාර්ශ්වයකට එය සීමා නොවේ නම්, නිශ්චිත පොලී අනුපාත, මූල්‍ය උපකරණ මිල, වෙළෙඳ ද්‍රව්‍ය මිල, විදේශ විනිමය අනුපාත, මිල හෝ අනුපාත දර්ශක, ණය ශ්‍රේණිගත කිරීම් හෝ ණය දර්ශක හෝ වෙනත් විචල්‍ය වල වෙනස්කම්වලට ප්‍රතිචාර ලෙස එහි අගය වෙනස් වෙයි.
- ඊට මූලික ශුද්ධ ආයෝජන හෝ වෙළෙඳපළ සාධක වල වෙනස්වීම් වලට සමාන ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂිත වෙනත් ගිවිසුම් වර්ගවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු මූලික ශුද්ධ ආයෝජන අවශ්‍ය නොවේ.
- එය ඉදිරි දිනයකදී පියවනු ලැබේ.

බැංකුව විවිධ පාර්ශ්ව සමග ව්‍යුත්පන්න ගනුදෙනුවලට එළඹෙයි. පොලී අනුපාත හුවමාරු, ණය පැහැර හැරීම් හුවමාරු, විවිධ විනිමය හුවමාරු, ඉදිරි විදේශ හුවමාරු ගිවිසුම් සහ පොලී අනුපාත විකල්ප, විදේශ ව්‍යවහාර මුදල් හා හිමිකම් කොටස් ඊට ඇතුළත්ය. ව්‍යුත්පන්න සාධාරණ අගයට වාර්තා කරන අතර එම අගය ධන වන විට වත්කම් ලෙස සලකන අතර, සාධාරණ අගය සෘණ වන විට වගකීම් ගණයෙහිලා සැලකෙයි. එවන් ව්‍යුත්පන්නවල සාධාරණ අගය සහ නාමික අගය සටහන් අංක 19 හි වෙන් වෙන්ව හෙළිදරව් කර ඇත. ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය අදාළ කර නොගන්නේ නම් ව්‍යුත්පන්න වල සාධාරණ අගයෙහි වෙනස්වීම්, ශුද්ධ වෙළෙඳ ආදායම් හි ඇතුළත් කෙරෙයි.

ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ හෙළිදරව් කිරීම් පිටු අංක 293 - 295 දක්වා සටහන් අංක 19 හි දක්වා ඇත.

2.5.1.6.2 අවදානම් කළමනාකරණ අරමුණු සහ ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය සඳහා රඳවාගන්නා ව්‍යුත්පන්න →

වෙළෙඳ වත්කම් හා වගකීම් ලෙස වර්ගීකරණය නොකළ සියලු ව්‍යුත්පන්න වත්කම් හා වගකීම්, අවදානම් කළමනාකරණ අරමුණු සඳහා රඳවා ගන්නා ව්‍යුත්පන්න වලට අයත්වේ. අවදානම් කළමනාකරණ අරමුණු සඳහා රඳවා ගන්නා ව්‍යුත්පන්න මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට මනිනු ලබයි.

2.5.1.6.2.1 සාධාරණ අගයෙහි ඉදිරි ගිවිසුම් →

ලාභයට/අලාභයට බලපෑම් ඇති කරලිය හැකි බැඳීමක හෝ යම් වත්කමක හෝ වගකීමක සාධාරණ අගය වෙනස්වීමෙහි ඉදිරි ගිවිසුමක ඉදිරි ගිවිසුම් උපකරණ ලෙස ව්‍යුත්පන්න නියම කර ඇති විට එකී ව්‍යුත්පන්නවල සාධාරණ අගයෙහි වෙනස්කම් ඉදිරි ගිවිසුම් අවදානමට දායක විය හැකි ඉදිරි ගිවිසුම් අයිතම ලෙස වහාම හඳුනා ගනු ලැබෙයි.

ඉදිරි ගිවිසුම් ව්‍යුත්පන්න කල්පිරී හෝ විකුණා අවසන් කර හෝ ක්‍රියාත්මක කර ඇති විට හෝ සාධාරණ අගයන් ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ සඳහා වන නිර්ණායක සඳහා ඉදිරි ගිවිසුම තවදුරටත් අදාළ නොවන විට හෝ ඉදිරි ගිවිසුම් නියම කිරීම් අවලංගු කර ඇති විටක ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය නවතාලනු ලැබේ. කෙසේ වුවද නීති රෙගුලාසි හේතු මත නවීකරණය සඳහා අවශ්‍ය කොන්දේසි හැර සෙසු වෙනස්වීම් නොමැතිව දෙපාර්ශ්වයම මගින් පොදු පාර්ශ්වයන් සඳහා ව්‍යුත්පන්න නවීකරණය කෙරෙයි නම්, එබඳු ව්‍යුත්පන්න කල් ඉකුත්වී හෝ අවසන් වී ඇතැයි නොසැලකේ.

සඵල පොලී ක්‍රමවේද උපයෝගී කරගනු ලබන ඉදිරි ගිවිසුම්ගත අයිතමයක් ඉදිරියට පවත්වා නොගැනීමේ සීමාව දක්වා සිදු කරනු ලබන ගැලපීම් ක්‍රමාලය ලාභ/අලාභ ලෙස ගනු ලබන අතර අයිතමයන් එහි අවශේෂ ජීව කාලය සඳහා සඵල පොලී අනුපාතය යළි ගණනය කෙරෙයි.

2.5.1.6.2.2 මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම් →

ලාභය/අලාභයට බලපෑ හැකි හඳුනාගනු ලැබූ වත්කම්/වගකීම් ආශ්‍රිත එක්තරා අවදානමකට හේතුවිය හැකි මුදල් ප්‍රවාහවල ඉදිරි ගිවිසුම් විචල්‍යතාව සම්බන්ධ ඉදිරි ගිවිසුම් උපකරණ ලෙස ව්‍යුත්පන්න නියම කළ විට ව්‍යුත්පන්න වල සාධාරණ අගයන්වල සඵලදායී කොටසක් වෙනත් විස්තීර්ණ ආදායම් හි හඳුනාගනු ලබන අතර ගිම්කම් තුළ ඉදිරි ගිවිසුම් සංවිනයෙහි ඉදිරිපත් කෙරෙයි. ව්‍යුත්පන්න වල සාධාරණ අගයන් හි වෙනස්වීම් වල සඵලදායී නොවන කොටස් එවෙලෙහිම ලාභ/අලාභ තුළ හඳුනා ගැනෙයි.

වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනා ගැනෙන අගය, එකම කාලසීමාව තුළ ලාභයට/අලාභයට බලපාන මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම් ලෙස වෙනත් විස්තීර්ණ ආදායම් හා ලාභය/අලාභය පිළිබඳ ප්‍රකාශයෙහි ආශ්‍රිත අයිතමයක් ලෙස නැවත වර්ගීකරණය ගැළපුම් වශයෙන් ලාභයට/අලාභයට නැවත වර්ගීකරණය කෙරෙයි.

ඉදිරි ගිවිසුම් ව්‍යුත්පන්න කල් ඉකුත් වී හෝ විකුණා අවසන් කර හෝ ක්‍රියාත්මක කර ඇත්නම් හෝ මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය සඳහා වන නිර්ණායක සඳහා ඉදිරි ගිවිසුම් තවදුරටත් අදාළ නොවන විට හෝ ඉදිරි ගිවිසුම් නියම කිරීම් අවලංගු කර ඇති විටක ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය නවතාලනු ලැබේ. කෙසේ වුවද නීතිමය/රෙගුලාසිමය හේතු මත නවීකරණය සඳහා අවශ්‍ය කොන්දේසි හැර සෙසු වෙනස්වීම් නොමැතිව දෙපාර්ශ්වයම මගින් පොදු ප්‍රතිපාර්ශ්වයකට ව්‍යුත්පන්න නවීකරණය කෙරෙයි නම්, එවිට ව්‍යුත්පන්න කල් ඉකුත්වී/අවසන් වී ඇතැයි නොසැලකේ.

2.5.1.6.3 බද්ධ ව්‍යුත්පන්න →

බද්ධ ව්‍යුත්පන්න වූ කලී තනි ව්‍යුත්පන්නකට එක් අයුරකින් සමාන සංයුක්ත උපකරණයක මුදල් ප්‍රවාහවල වෙනස්වීම් සහිත ගිවිසුම්, ව්‍යුත්පන්න නොවන දෙමුහුන් උපකරණයක කොටසකි. වෙනත් අවස්ථාවකදී මූල්‍ය නොවන විචල්‍ය සම්බන්ධයෙන් නම්, නිශ්චිත පොලී අනුපාතිකයකට, මූල්‍ය උපකරණ මිලකට, පාරිභෝගික මිලකට, විදේශ විනිමය අනුපාතිකයකට, මිල හෝ අනුපාත දර්ශකයකට, ණය ශ්‍රේණිගත කිරීමට/ණය දර්ශකය හෝ වෙනත් විචල්‍ය මත ගිවිසුම් මගින් නවීකරණය විය යුතුව තිබූ මුදල් ප්‍රවාහ සියල්ල හෝ ඇතැම් වා ගිවිසුමෙහි එක් පාර්ශ්වයකට විශේෂ නොවන ලෙස තැබීමට බද්ධ ව්‍යුත්පන්න ඉවහල් වේ. මූල්‍ය උපකරණයකට සම්බන්ධ නමුත් ගිවිසුම් අනුව එකී උපකරණයක් ස්වාධීනව මාරු කළ හැකි හෝ එකී උපකරණයක් වෙනස් ප්‍රතිපාර්ශ්වයක් සහිත නම් එය වෙනත් මූල්‍ය උපකරණයක් වන බද්ධ ව්‍යුත්පන්නයක් නොවේ.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අනුව ව්‍යුත්පන්න, වෙනත් ගිවිසුමක් හා බද්ධ වී තිබිය හැකිය. පහත පරිදි වේ නම්, මූල්‍ය වගකීම් සහ මූල්‍ය නොවන ධාරක ගිවිසුම්වල බද්ධ ව්‍යුත්පන්න වෙන් වෙන් ව්‍යුත්පන්න ලෙස සමූහය විසින් සලකනු ලබයි.

- ධාරක ගිවිසුම, ලාභ/අලාභ මගින් සාධාරණ අගයට නොපැවතීම
- වෙනම ගිවිසුමක රඳවා තිබුණේ නම්, බද්ධ ව්‍යුත්පන්නයක කොන්දේසි, ව්‍යුත්පන්න නිර්ණායක වලට සරිලනු ඇත.
- බද්ධ ව්‍යුත්පන්නයක ආර්ථික ගුණාංග හා අවදානම් ධාරක ගිවිසුමෙහි ආර්ථික ගුණාංග හා අවදානම්වලට සමීප සම්බන්ධයක් නොපවතී.

වාර්තා කරනු ලබන දිනට සමූහයට බද්ධ ව්‍යුත්පන්න නොපවතී.

2.5.1.7 මූල්‍ය වත්කම් හා වගකීම් නැවත වර්ගීකරණය →

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අනුව මූල්‍ය වත්කම් ඒවායේ මූලික හඳුනාගැනීමෙන් අනතුරුව අත්පත් කර ගැනීම, ඉවතලීම හෝ ව්‍යාපාරික ක්‍රියාදාමයක් නැවතීම යනාදිය ඇතුළත්ව එවන් මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපාරික ආකෘතියක අරමුණ සමූහය විසින් වෙනස් කරනු ලබන දුර්ලභ අවස්ථාවලදී පමණක් හැර ඒවායේ මූලික හඳුනාගැනීමට පසුව නැවත වර්ගීකරණය නොකෙරෙයි.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ප්‍රකාර නැවත වර්ගීකරණය කිරීම්වලට අවසර නොමැති හෙයින් මූල්‍ය වගකීම් නැවත වර්ගීකරණය නොකෙරෙයි.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

ව්‍යාපාරික ක්‍රියාදායමක් බැංකුව විසින් අත්පත් කර ගැනීම, ඉවතලීම හෝ නැවතීම යනාදී දුර්ලභ අවස්ථාවකදී හැර 2018 ජනවාරි මස 1 වන දින සිට බැංකුව හා සමූහය විසින් මූල්‍ය වත්කම් ඒවායේ මූලික හඳුනා ගැනීමෙන් අනතුරුව නැවත වර්ගීකරණ නොකරන ලදී. 2017 වර්ෂයේදී සන්සන්දනාත්මක අගය යළි ප්‍රකාශිත කිරීමට මූල්‍ය උපකරණ යළි සැකසීම හැර බැංකුව විසින් එහි මූල්‍ය වත්කම් හෝ වගකීම් කිසිවක් 2018 ජනවාරි මස 1 දිනට නැවත වර්ගීකරණ කර නැත.

#### 2.5.1.7.1 මූල්‍ය වත්කම් නැවත වර්ගීකරණ මිනීම →

2.5.1.7.1.1 ලාභ/අලාභ මගින් සාධාරණ අගයට මූල්‍ය උපකරණ නැවත වර්ගීකරණ →

- වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගය නව දළ ධාරණ අගය බවට පත් වෙයි. නව දළ ධාරණ අගය මත පදනම්ව සඵල පොලී අනුපාතිකය ගණනය කෙරෙයි. සාධාරණ අගයෙහි පසුකාලීන වෙනස්කම් වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබෙයි.
- ක්‍රමාකාර පිරිවැය නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගය නව ධාරණ අගය බවට පත් වෙයි. නව දළ ධාරණ අගය මත පදනම්ව සඵල පොලී අනුපාතිකය ගණනය කෙරෙයි.

2.5.1.7.1.2 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මූල්‍ය උපකරණ නැවත වර්ගීකරණය →

- ලාභ/අලාභ මගින් සාධාරණ අගය වෙනත් විස්තීර්ණ ආදායම්හි සමුච්චිත ශේෂය, නැවත වර්ගීකරණ දිනට ලාභයට/අලාභයට නැවත වර්ගීකරණය කෙරෙයි.
- ක්‍රමාකාර පිරිවැය මූල්‍ය වත්කම්, සාධාරණ අගයට නැවත වර්ගීකරණ කරයි. වෙනත් විස්තීර්ණ ආදායම්හි සමුච්චිත ශේෂය, ඉවත් කර නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගයට ගැලපීම් කරයි. ගලපන ලද අගය, ක්‍රමාකාර පිරිවැය බවට පත් වෙයි.

මූලික හඳුනාගැනීමේදී තීරණය කරන ලද සඵල පොලී අනුපාතිකය හා දළ ධාරණ අගය, නැවත වර්ගීකරණ ප්‍රතිඵල ලෙස ගලපනු නොලබයි.

#### 2.5.1.7.1.3 ක්‍රමාකාර පිරිවැයට මූල්‍ය උපකරණ නැවත වර්ගීකරණය →

- වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය වත්කම සාධාරණ අගයට යළි මනිනු ලබන අතර වෙනස වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලබයි. මූලික හඳුනාගැනීමේදී තීරණය කරනු ලබන සඵල පොලී අනුපාතික, නැවත වර්ගීකරණයෙහි ප්‍රතිඵල ලෙස කලපනු නොලබයි.
- ලාභ/අලාභ මගින් සාධාරණ අගය නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගය නව ධාරණ අගය බවට පත් වෙයි. ක්‍රමාකාර පිරිවැය සහ ධාරණ අගය අතර වෙනස ලාභ සහ අලාභ ලෙස හඳුනාගනු ලැබෙයි.

#### 2.5.1.8 මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හඳුනා නොගැනීම →

##### 2.5.1.8.1 මූල්‍ය වත්කම් →

වත්කම මගින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය ඉකුත්වී ඇති විට හෝ වත්කම වෙනත් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ වත්කමෙහි සියලුම අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් සැලකියයුතු මට්ටමකට වෙනත් පාර්ශ්වයකට පවරා හෝ සමූහය විසින් වත්කමට අදාළ සියලුම අවදානම් හා ලාභ සැලකියයුතු මට්ටමකට රඳවාගෙන පවරා නොමැති මුත් වත්කමෙහි පාලනය පවරා ඇති විට, සමූහය විසින් මූල්‍ය වත්කමක් (හෝ අදාළ අවස්ථාවලදී මූල්‍ය වත්කමක කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක කොටසක්) හඳුනාගනු නොලබයි.

මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම තුළ වත්කමක ධාරණ අගය (වත්කමක හඳුනා ගනු නොලබන කොටසට වෙන් කරන ලද ධාරණ අගය) සහ ලද මුදල්වල (ලද නව වත්කම් අඩු කිරීම නව වගකීම් ඇතුළත්ව) වෙනස සහ වෙනත් විස්තීර්ණ ආදායමෙහි හඳුනා ගන්නා ලද සමුච්චිත ලැබීම්/අලාභ, ලාභයට/අලාභයට හඳුනාගනු ලබයි.

කෙසේ වුවද ධාරණ අගයට වෙනස් විස්තීර්ණ ආදායම් හි නියම කරන ලද ගිණිකම් ආයෝජන සුදකුම් සම්බන්ධයෙන් වෙනත් විස්තීර්ණ ආදායම් හි හඳුනාගනු ලබන සමුච්චිත ලැබීම්/අලාභ, ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 අනුව එවන් සුදකුම් හඳුනා ගැනීම මත ලාභයට/අලාභයට හඳුනාගනු නොලබයි. සමූහය විසින් ජනිත/රඳවාගනු ලැබූ මාරු කරන ලද මූල්‍ය වත්කම්වල පොළීය හඳුනාගනු නොලැබීමට හසුවන අතර වෙනත් වත්කමක්/වගකීමක් ලෙස හඳුනාගනු ලැබෙයි.

මූල්‍ය තත්ත්වය පිළිබඳ වත්කම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති වත්කම් මාරු කරනු ලබන ගනුදෙනුවලට සමූහය ඇතුළත් වන නමුත් මාරු කරන ලද වත්කම්වල සියලු අවදානම් සහ ප්‍රතිලාභ සියල්ල හෝ සැලකිය යුතු ප්‍රමාණයක් හෝ කොටසක් රඳවා ගනු ලබයි.

එවන් අවස්ථාවලදී මාරු කරන ලද වත්කම් හඳුනා ගනු නොලබයි. මාරු කරන ලද වත්කම් මත සංගාමී මුළු ඉදිරි ගිවිසුම්වල ශීඝ්‍රතාව සමග වත්කම් නොවන පාර්ශ්වයකට විකුණු විට සමූහය විසින් එවන් වත්කම්වල සියලු අවදානම් හා ප්‍රතිලාභ ගිණිකම් සියල්ල හෝ සැලකිය යුතු ප්‍රමාණයක් රඳවා ගන්නා හෙයින් විකුණුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනුවලට සමාන සුරැකින මූල්‍ය ගනුදෙනුවක් ලෙස එකී ගනුදෙනුව සලකනු ලබයි.

වත්කම මගින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ මුදල් ප්‍රවාහ මුළුමනින්ම තෙවන පාර්ශ්වයකට ගෙවීමට බැඳීමක් ඇති කරගත් විට සමූහය විසින් වත්කමට අදාළ සියලුම අවදානම් හා ලාභ සැලකිය යුතු මට්ටමකට රඳවාගෙන හෝ පවරා නොමැති මුත් වත්කමෙහි පාලනය පවරා ඇති විට වත්කමෙහි කටයුතු සම්බන්ධයෙන් සමූහයේ සහභාගීත්වයේ ප්‍රමාණය අනුව අදාළ වත්කම හඳුනාගනු ලබයි. එබඳු අවස්ථාවලදී සමූහය විසින් ආශ්‍රිත වගකීමක් ද හඳුනාගනු ලබයි. සමූහය විසින් රඳවාගනු ලැබූ අයිතීන් හා වගකීම් පිළිබඳව වන ආකාරයට පවරන ලද වත්කම් හා ආශ්‍රිත වගකීම් මනිනු ලබයි.

##### 2.5.1.8.2 මූල්‍ය වගකීම් →

වගකීම් යටතට ගැනෙන ගිවිසුම්ගත බැඳියාව ඉකුත් වී හෝ අවලංගු වී හෝ නිදහස් කර ඇති විට මූල්‍ය වගකීම් හඳුනාගැනීම සමූහය විසින් අත් හරිනු ලබයි.

2.5.1.9 මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් නවීකරණය →

2.5.1.9.1 මූල්‍ය වත්කම් →

මූල්‍ය වත්කම් පිළිබඳ කොන්දේසි නවීකරණය කෙරෙයි නම්, නවීකරණය කරන ලද වත්කම්වල මූල්‍ය ප්‍රවාහ සැලකිය යුතු ලෙස වෙනස් වන්නේදැයි සමූහය ඇගයීමට ලක් කරයි. මුදල් ප්‍රවාහ සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නම්, මුල් මූල්‍ය වත්කමෙහි සිට මුදල් ප්‍රවාහවලට ඇති ගිවිසුම්ගත අයිතින් කල් ඉකුත් වී ඇති බවට සැලකෙයි. මෙහිදී හඳුනාගත් මුල් මූල්‍ය වත්කම් ඉවත් කර නව මූල්‍ය වත්කමක් සාධාරණ අගයට හඳුනාගනු ලබයි.

ශ්‍රී.ල.මු.ව්‍යා.ප්‍ර. 9 ට අනුව, ක්‍රමයෙන් පිරිවැයට පවතින නවීකරණය වූ වත්කම්වල මූල්‍ය ප්‍රවාහ සැලකිය යුතු ලෙස වෙනස් නොවේ නම්, එකී නවීකරණය, හඳුනාගත් මූල්‍ය වත්කම් ඉවත් කිරීමකට තුඩු නොදෙයි.

මේ අවස්ථාවේදී මූල්‍ය වත්කම් දළ ධාරණ අගයට, සමූහය විසින් නැවත ගණනය කර එම දළ ධාරණ අගය ගැලපීම තුළින් ඇති වන ලාභය/අලාභය නවීකරණ ලාභය/අලාභය ලෙස ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගනී. ණයකරුගේ මූල්‍ය අපහසුතා හේතුවෙන් එවන් නවීකරණය කිරීමක් සිදුවන්නේ නම්, අදාළ ලාභය/අලාභය හානිකරණ පාඩු සමගින් ඉදිරිපත් කෙරෙයි. අනෙක් අවස්ථාවන්හිදී එය පොලී අදායමක් ලෙස ඉදිරිපත් කෙරෙයි.

2.5.1.9.2 මූල්‍ය වගකීම් →

පවතින මූල්‍ය වගකීමක් එකී ණයකරුගේම වෙනත් මූල්‍ය වගකීමකින් ආදේශ වන විට, පවත්නා කොන්දේසි සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නම් සහ පවතින වගකීමක කොන්දේසි සැලකිය යුතු ලෙස නවීකරණය වන්නේ නම්, එවන් හුවමාරු කිරීමක්/ නවීකරණය කිරීමක් මුල් වගකීමෙහි ඉවත් කිරීමක් සිදුවන අතර එය නව වගකීමක් ලෙස හඳුනා ගැනෙයි. මෙහිදී නවීකරණය වූ කොන්දේසි මත පදනම් වූ නව මූල්‍ය වගකීමක් සාධාරණ අගයට හඳුනාගනු ලබයි. ඉවත් වූ මූල්‍ය වගකීමෙහි සහ නවීකරණය වූ කොන්දේසි සහිත නව මූල්‍ය වගකීමෙහි ධාරණ අගයෙහි වෙනස ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගනු ලබයි.

2.5.1.10 මූල්‍ය උපකරණ ගිලවී කිරීම →

හඳුනාගනු ලැබූ අගයන් ගිලවී කිරීමට දැනට ක්‍රියාත්මක කළහැකි නීතිමය අයිතියක් වේ නම් පමණක් සහ ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එකවර වත්කම් උපලබ්ධිවීමට හෝ වගකීම් පියවීමට අරමුණක් වේ නම්, මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ගිලවී කර ශුද්ධ අගය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වාර්තා කෙරෙයි.

2.5.1.11 ක්‍රමයෙන් පිරිවැය සහ දළ ධාරණ අගය →

මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වගකීමක ක්‍රමයෙන් පිරිවැය යනු මූලික හඳුනාගැනීමේ පිරිවැයෙන් මුල් ආපසු ගෙවීම් අඩුකර, මූලික අගය හා කල් පිරුණු අගය අතර වෙනස සඵල පොලී අනුපාත ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් ගණනය කළ සමුච්චිත ක්‍රමයෙන් එකතුකර හෝ අඩුකර මනිනු ලබන මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්වල අගයයි. මූල්‍ය වත්කම්වලට අපේක්ෂිත ණය පාඩු දීමනා ද ගලපනු ලබයි.

මූල්‍ය වත්කමක දළ ධාරණ අගය වූ කලී, කිසියම් අපේක්ෂිත ණය පාඩු දීමනාවක් සඳහා ගැලපීමට ප්‍රථම මූල්‍ය වත්කමක ක්‍රමයෙන් පිරිවැයයි.

2.5.1.12 මූල්‍ය උපකරණවල සාධාරණ අගය →

සාධාරණ අගයෙහි දුරාවලිය ඇතුළත්ව මූල්‍ය උපකරණවල සාධාරණ අගය මිනීම පිළිබඳ අංක 262 හා 375 යන පිටුවල සටහන් අංක 2.3 හි හා 55 හි දක්වා ඇත.

2.5.2 මූල්‍ය වත්කම් හානිකරණය →

2.5.2.1 මූල්‍ය වත්කම් හානිකරණය (2018 ජනවාරි 1 දිනට පෙර අදාළ වන ප්‍රතිපත්ති) →

සෑම වාර්තා කරනු ලබන දිනයකදීම සමූහය විසින් යම් මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණය වූ බවට විෂය මූලික සාක්ෂි ඇත්දැයි තක්සේරු කරනු ලබයි. වත්කමක මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සිදුවන සිද්ධියකදී හෝ සිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස අගය අඩු වීම පිළිබඳ විෂය මූලික සාක්ෂි ඇති විට දී සහ එහි අලාභ භාවයෙන්/හානි වලින් මූල්‍ය වත්කමෙහි හෝ මූල්‍ය වත්කම් සමූහයෙහි ඇස්තමේන්තු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයන්ට විශ්වාසනීයව තක්සේරු කළ හැකි බලපෑමක් ඇති විට පමණක් මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක හානිකරණය වී ඇති බවට සලකනු ලබයි.

ණයකරුවකු හෝ ණයකරුවන් කණ්ඩායමක් සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා අත්විඳින බවට හෝ ඔවුන් බංකොලොත් වීමේ හෝ වෙනත් මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට ණය හෝ පොලී හෝ මූලික ගෙවීම් පැහැරහැරීමේ සම්භාවිතාවයක් ඇති බවට හා ගිත මුදල්වල වෙනස්වීම් හෝ ණය ගෙවීම් පැහැර හැර සහ සමගාමී ආර්ථික තත්ත්වයන්හිදී තක්සේරු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි ගණනය කළ හැකි අඩු වීමක් පෙන්නුම් කරන දත්ත, අගය අඩු කිරීම්වල විෂය මූලික සාක්ෂි අතරට ඇතුළත් විය හැකිය.

මූල්‍යමය වත්කම් (ගිම්කම් සුරැකුම් ඇතුළුව) හානිකරණය වී ඇති බවට දැක්විය හැකි විෂය මූලික සාක්ෂි පහත පරිදි විය හැකිය.

- ණයකරුගේ හෝ ණය නිකුත්කරන්නාගේ සැලකිය යුතු මූල්‍යමය දුෂ්කරතා
- ණය පහසුකම් පිළිබඳ කාර්ය සටහන් යළි සකස් කිරීම
- අහිතකර මූල්‍ය අනුපාත සහ තෝලන අනුපාත
- බාහිර ණය වර්ගීකරණ පහත හෙළීම
- ණයකරුගේ පැහැර හැරීම්
- සමූහය විසින් වෙනත් අවස්ථාවකදී නොසලකන කොන්දේසි මත ණය හෝ අත්තිකාරම් ප්‍රතිව්‍යුහගත කිරීම
- ණයකරු හෝ ණය ගිමියා බුන්වත් වීමට ඉඩ ඇති බව පෙන්නුම් කරන දර්ශක
- සුරැකුම් සඳහා සක්‍රීය වෙළඳපළක් අහිමිවීම හෝ
- සමූහයේ පැහැරහැරීම් හා සහසම්බන්ධ වන සමූහයේ ණයකරුවන්ගේ/ණයගිමියන්ගේ ගෙවීම් තත්ත්වයන්ගේ අවාසිදායක වෙනස්වීම් හෝ ආර්ථික තත්ත්වයන්ගේ අවාසිදායක වෙනස්වීම් ආදී සමූහයට අදාළ වන වෙනත් නිරීක්ෂණය කළ හැකි දත්ත.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

පොදුවේ ගත්විට, 20% ක අඩු වීමක් සමූහය විසින් "සැලකිය යුතු" ගණයෙහිලා ද මාස 06 ක කාලසීමාව "දීර්ඝ වූ" ගණයෙහිලා ද සලකනු ලබයි. කෙසේ වුවද, නිශ්චිත වාතාවරණයන් යටතේ මීට වඩා අඩු ප්‍රතිශතයක අඩුවීමක් හෝ කෙටි කාලසීමාවක් වුවද යෝග්‍ය විය හැකිය.

- (i) ක්‍රමයෙන් පිරිවැයට පවත්වාගෙන යන මූල්‍ය වත්කම් භානිකරණය කේවල සහ සාමූහික භානිකරණ ඇගයීම පිළිබඳ විස්තර පිටු අංක 299 හි සටහන් අංක 21 මගින් දැක්වේ.
- (ii) විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන භානිකරණය පිළිබඳ සවිස්තරාත්මක කරුණු පිටු අංක 305 හි සටහන් අංක 23 මගින් දැක්වේ.

#### 2.5.2.2 මූල්‍ය වත්කම් භානිකරණය (2018 දිනෙන් පසුව අදාළ වන ප්‍රතිපත්ති) →

##### 2.5.2.2.1 භානිකරණයෙහි කේවල තක්සේරුව →

පෙර තීරණය කරන ලද සීමාවකට (වෙන් වෙන් වශයෙන් ගත්විට වදගත් වන මූල්‍ය වත්කම්) වඩා ඉහළ මූල්‍ය වත්කම් සඳහා භානිකරණ පාඩුවක් සිදුවී ඇති බවට විෂයානුබද්ධ සාක්ෂි පවතී නම්, වත්කමෙහි ධාරණ අගය සහ අනාගත මුදල් ප්‍රවාහ (අනාගත අපේක්ෂිත ණය පාඩු ඉවත් කළ විට) වල තක්සේරුගත වත්මන් අගය අතර වෙනස, අලාභ අගය ලෙස මනිනු ලබයි.

සුරැකුම් ලෙස තබා ඇති මූල්‍ය වත්කම්වල තක්සේරුගත ඉදිරි මුදල් ප්‍රවාහවල වත්මන් අගය ගණනය කිරීම මගින් පූර්වාචරණය කිරීම හෝ නොකිරීම කෙසේ වුවද වත්කම අත්පත් කර ගැනීම හා විකිණීම සඳහා වන පිරිවැය අඩුකර පූර්වාචරණය කිරීමේ ප්‍රතිඵල ලෙස ඇති වන මුදල් ප්‍රවාහ පිළිබිඹු වේ. පිටු අංක 301 හි ඇති සටහන් අංක 21 (ඇ) මගින් කේවල භානිකරණ තක්සේරුව පිළිබඳ විස්තර දැක්වේ.

##### 2.5.2.2.2 වෙන් වෙන්ව ගත් විට සැලකිය යුතු වෙන් වෙන්ව භානිකරණය නොවූ ණය →

අපභානය නොවූ නමුත් වෙන් වෙන්ව ගත් විට සැලකිය යුතු ණය ආරම්භයේ පටන් සැලකිය යුතු ණය ක්‍ෂයවීම් තිබී ඇත්දැයි යන නිර්ණායක මත පදනම්ව 1 වන හෝ 2 වන අදියර යටතේ භානිකරණය සඳහා සාමූහිකව අගයනු ලබයි.

බැංකුවේ සැලකිය යුතු ණය අපභානයන් සනිටුහන් කර ගැනීමේදී පහත නිර්ණායක සලකා බලනු ලබයි.

- දැනට පවතින මූල්‍ය උපකරණවලට අදාළ කොන්දේසි හෝ අනුපාතිකවල මූලාරම්භයට වඩා ඇති සැලකිය යුතු වෙනස්කම්
- විශේෂිත මූල්‍ය උපකරණ හෝ සමාන මූල්‍ය උපකරණවල ණය අවදානම පිළිබඳ බාහිර වෙළඳපොළ දර්ශකවල සැලකිය යුතු වෙනස්කම්
- ණයකරුවෙකුගේ ණය/හිමිකම් කොටස් උපකරණවල අගයෙහි වෙනස්කම් ආදී ණයකරුට සම්බන්ධ වෙනත් තොරතුරු
- ණයකරු සඳහා සහ/අපේක්ෂිත අභ්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම හෝ අභ්‍යන්තර වශයෙන් ණය අවදානම ඇගයීමට යොදා ගනු ලබන වර්ගාත්මක ලකුණුවල පහත වැටීම.

- ණයකරුවෙකුට සිය බැඳියාවන් පියවීමට ඇති හැකියාවට සැලකිය යුතු බලපෑම් සිදු කරන දැනට පවතින හෝ ඉදිරියට පුරෝකථනය කළ අහිතකර ව්‍යාපාරික වෙනස්වීම්, මූල්‍ය හෝ ආර්ථික තත්ත්වයන්.
- ආදායමෙහි තනා හෝ අපේක්ෂිත අඩුවීම, මෙහෙයුම් අවදානම ඉහළයාම, කාරක ප්‍රාග්ධන හිඟය, වත්කමෙහි ගුණාත්මක බව අඩුවීම, තෝලනය ඉහළ යාම, ද්‍රවශීල කළමනාකාරිත්වයට අදාළ ගැටළු නිසා ණයකරුගේ මෙහෙයුම් ප්‍රතිඵල වල සහ හෝ අපේක්ෂිත සැලකිය යුතු වෙනස්වීම්.
- එකම ණයකරුගේ වෙනත් මූල්‍ය උපකරණ මත ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය වීම.
- ණය බැඳීම්වලට මුහුණදීමට ණයකරුවෙකු සතු හැකියාවෙහි සැලකිය යුතු වෙනස්වීම්වලට තුඩු දෙන ණයකරුගේ නියාමන, ආර්ථික හෝ තාක්ෂණික පරිසරයෙහි සිදුවන සහ හෝ අපේක්ෂිත සැලකිය යුතු අහිතකර වෙනස්වීම්

##### 2.5.2.2.3 අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපත්තිය →

ශ්‍රී.ල.හි.ප්‍ර. 39 වෙනුවට ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 ආදේශවීම නිසා, ඇති වූ අලාභ ප්‍රවේශය ඉදිරි දැක්මැති අපේක්ෂිත ණය පාඩු ප්‍රවේශයට ආදේශවීම හේතුවෙන් බැංකුවේ ණය පාඩු භානිකරණ ප්‍රතිපාදන පූර්ණ වෙනසකට බඳුන් වී ඇත.

2018 ජනවාරි 1 දින සිට ලාභ/අලාභ මගින් සාධාරණ අගයට රඳවා නොගත් වෙනත් මූල්‍ය වත්කම් හා සියලුම ණය සඳහා අපේක්ෂිත ණය පාඩු දීමනා මෙම කොටසෙහි "මූල්‍ය උපකරණ" ලෙස දක්වා ඇති ණය බැඳීම් සහ මූල්‍ය ඇපකර ගිවිසුම් සමගින් බැංකුව විසින් වාර්තා කරනු ලැබ ඇත. ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 යටතේ හිමිකම් උපකරණ භානිකරණයට ලක් නොවේ.

ආරම්භයේ පටන් සැලකිය යුතු ණය අවදානම් වර්ධනයක් නොමැති විටකදී හැර ණය පාඩු දීමනාව මාස 12 කට අපේක්ෂිත ණය පාඩු ලෙස ගණනය වෙයි. එසේ නොමැති වූ විට වත්කමක පීචකාලය තුළ පැන නැගීමට ඉඩ ඇති ණය පාඩු මත පදනම්ව අපේක්ෂිත ණය පාඩු දීමනාව තීරණය වෙයි.

ණය අවදානමෙහි සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇත්දැයි යන්න තීරණය කිරීම සඳහා වූ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ පිටු අංක 272 හි සටහන් අංක 2.5.2.2.7 හි දක්වා ඇත. මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු යනු වාර්තාකරනු ලබන දිනෙන් මාස 12 ක් තුළ මූල්‍ය උපකරණ මත පැහැර හැරීමේ සිදුවීම් මගින් අපේක්ෂිත ණය පාඩු මගින් නියෝජනය කරනු ලබන පීචකාල අපේක්ෂිත ණය පාඩුවල කොටසකි.

සලකනු ලබන මූල්‍ය උපකරණ කළමනාකරණ ස්වභාවය මත පදනම්ව පීචකාල අපේක්ෂිත ණය පාඩු සහ මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු යන ද්විත්වයටම කේවල පදනම මත හෝ සාමූහික පදනම මත ගණනය කෙරෙයි.

මූල්‍ය උපකරණවල අවශේෂ පීචකාලය පුරාවට ණය පැහැර හැරීම් සිදුවීමේ අවදානම වෙනස්වීම සලකා බලමින් බැංකුව විසින් සෑම වාර්තාකරණ කාලසීමාවක් අවසානයේදීම යම් මූල්‍ය උපකරණයකට ණය අවදානම මූලික හඳුනාගැනීමේ පටන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතිදැයි ඇගයීමක් කිරීමේ ප්‍රතිපත්තියක් ස්ථාපිත කර ඇත.

මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

එබඳු ක්‍රියාවලි මත පදනම්ව බැංකුව විසින් 1 අදියර, 2 අදියර, 3 අදියර ලෙස ණය කාණ්ඩ ගත කරනු ලබයි.

1 අදියර

ණය පළමුව හඳුනාගනු ලැබූ විට බැංකුව විසින් මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු මත පදනම් වූ දීමනාවක් හඳුනාගනු ලබයි. ණය අවදානම යහපත් වී ඇති විට සහ 2 වන අදියරෙන් ණය නැවත වර්ගීකරණය කර එම පහසුකම් 1 වන අදියරේ ණය වලට ඇතුළත් කරයි.

2 අදියර

ආරම්භයේ පටන් ණය අවදානමෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් ලබන විට බැංකුව විසින් ජීවකාල අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබයි. ණය අවදානම යහපත් වී 3 වන අදියරෙන් නැවත වර්ගීකරණය කර ණය පහසුකම් 2 වන අදියරේ ණය යටතට අයත් වේ.

ගනුදෙනුකාර ගිවිසුම්ගත ගෙවීම් සිදුකළයුතු කාලසීමාව දින 30 ඉක්මවන අවස්ථාවලදී පහත 3 අදියර යටතේ වර්ගීකරණය කර ඇති ණය පහසුකම්වලදී හැර ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 හි ප්‍රකාශිත උපකල්පනයට යටත්ව ණය පහසුකම් ලබා දෙයි.

3 අදියර

ගනුදෙනුකාර ගිවිසුම්ගත ගෙවීම් සිදු කළයුතු කාලසීමාව දින 90 ඉක්මවන අවස්ථාවලදී ශ්‍රී ල.මු.වා.ප්‍ර.9 හි ප්‍රකාශිත උපකල්පනවලට යටත් ණය පහසුකම්

- > දෙවරකට වඩා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළු ණය
- > සියලුම නැවත සැලසුම් කළ ණය
- > ශ්‍රී ලංකා මහ බැංකු නියාමන ප්‍රකාර අක්‍රීය ලෙස වර්ගීකරණය කරන ලද සියලු ණය පහසුකම්/ගනුදෙනුකාරවන්
- > ගනුදෙනුකරුවකුගේ හෝ උපකරණයක අවදානම් ශ්‍රේණිගත කිරීම, ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතයන්ගෙන් මගින් B+ දක්වා පහත දැමූ අවස්ථාවලදී සහ/හෝ බැංකුවල අභ්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය මාපාංක 2 කින් පහත දැමූ අවස්ථාවලදී
- > අක්‍රීය ණය පහසුකම්/ගනුදෙනුකාර ණය අවදානම් කැපීපෙනෙන ලෙස වර්ධනය (සටහන් අංක 2.5.2.2.7 වෙත යොමු වන්න)

මූල්‍ය වත්කම්, උදෙසා මුළු හිඟ මුදල හෝ ඉන් කොටසක් හෝ යළි අයකර ගැනීමට බැංකුව සතු සාධාරණ අපේක්ෂාවන් නොපවතින විටදී මූල්‍ය වත්කම් හි දළ ධාරණ අගය අඩු කෙරෙයි. මෙය මූල්‍ය වත්කම් (අර්ධ වශයෙන්) හඳුනාගැනීම අත්හැරීමක් යැයි සැලකේ.

2.5.2.2.4 අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම ->

සඵල පොලී අනුපාතිකයට ආසන්න වට්ටම් අගයක් යොදාගෙන අපේක්ෂිත මුදල් පාඩු මිනීමට බැංකුව විසින් අපේක්ෂිත ණය පාඩු ගණනය කරනු ලබයි. මුදල් හිඟය යනු ගිවිසුම් අනුව ආයතනයකට ගෙවිය යුතු මුදල් ප්‍රවාහ හා ගිවිසුම ප්‍රකාර යම් ආයතනයක් විසින් ලබා ගැනීමට අපේක්ෂිත මුදල් ප්‍රවාහ අතර පරතරයයි.

අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීමේ යාන්ත්‍රණය පහත සඳහන් පරිදි සැකෙවින් දක්වා ඇති අතර ප්‍රධාන සාධක පහත පරිදි වේ.

-> පැහැරහැරීමේ සම්භාවිතාවය (PD)

මෙය වූ කලී යම් කාලසීමාවක් තුළ ණය ගෙවීම පැහැර හැරීමේ හැකියාව පිළිබඳ ඇස්තමේන්තුවයි. යම් ණය පහසුකමක් මීට පෙර හඳුනාගෙන නොතිබිණි නම් සහ තවමත් කළඹට අයත් නම්, ඇගයීමට බඳුන් වූ කාල පරිච්ඡේදය තුළ නිශ්චිත කාලසීමාවකදී පමණක් පැහැර හැරීම සිදුවිය හැකිය.

-> පැහැරහැරීමට නිරාවරණය වීම (EAD)

මෙය වූ කලී ගිවිසුම් මත හෝ වෙනත් හේතූන් මත මුල් මුදල සහ පොළිය ආපසු ගෙවීමට අතපසු වූ ගෙවීම්වල සමුච්චිත පොළිය ද ඇතුළුව වාර්තා කළ දිනට පසුව නිරාවරණයවීම්හි අපේක්ෂිත වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ඉදිරි පැහැර හැරීම් දිනකදී නිරාවරණය වීමේ තක්සේරුවයි.

-> පැහැරහැරීමකදී සිදුවියහැකි පාඩුව (LGD)

මෙය වූ කලී යම් අවස්ථාවකදී පැහැර හැරීමක් සිදුවූ විටක උද්ගත වන පාඩුව ඇස්තමේන්තු කිරීමයි. කිසියම් පාර්ශ්වයක් ඇප සුරැකුම් උපලබ්ධිවීම් ද ඇතුළුව ණය ගිවිසුමට විසින් ලබා ගැනීමට අපේක්ෂිත සහ ලබාගැනීමට නියමිත ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ අතර වෙනස මත එය පදනම් වේ. එය සාමාන්‍යයෙන් පැහැර හැරීමට නිරාවරණය වීමෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරනු ලබයි.

ඊට ප්‍රථම කාලසීමාවක් තුළ ඇරයුම් කිරීමට බැංකුව සතුව නීතිමය අයිතියක් වේ නම් හැර ණය පාඩු තීරණය කරනු ලබන උපරිම කාලසීමාව, මූල්‍ය උපකරණයකට ගිවිසුම්ගත ජීව කාලයයි.

හානිකරණ පාඩු සහ මුදාහැරීම්, මූල්‍ය වත්කම්වල දළ ධාරණ අගයෙහි ගැලපීමක් ලෙස ගණනය කරනු ලබන අතර නවීකරණය මගින් ජනිත වූ අලාභ/ලැබීම් වලින් වෙන්කර හෙළිදරව් කරනු ලබයි.

අපේක්ෂිත ණය පාඩු ක්‍රමවේද යාන්ත්‍රණ පහත සැකෙවින් දක්වා ඇත.

1 අදියර

වාර්තා කරනු ලබන දිනෙන් පසුව එළඹෙන මාස 12 ක කාලසීමා තුළ පැවතිය හැකි මූල්‍ය උපකරණ මත ආපසු ගෙවීම් පැහැර හැරීම්වල ප්‍රතිඵල ලෙස ඇති වියහැකි අපේක්ෂිත ණය පාඩු, ජීව කාලය පුරා අපේක්ෂිත ණය පාඩුවල කොටසක් ලෙස මාස 12 ක් තුළ අපේක්ෂිත ණය පාඩු ගණනය කෙරෙයි. වාර්තා කරන දිනට පසුව එළඹෙන මාස 12 තුළ අපේක්ෂිත, පැහැර හැරීමේ සම්භාවිතාව පදනම් කරගෙන මාස 12 ක් තුළ අපේක්ෂිත ණය පාඩු ගණනය කරයි. එම අපේක්ෂිත මාස 12 ක් තුළ පැහැර හැරීමේ අවදානම් පැහැර හැරීම් නිරාවරණ පුරෝකථනයට යොදා ගනිමින් අපේක්ෂිත පැහැර හැරීම් නිසා ඇති වන අලාභය හෝ ගුණිත කර මුල් සඵල පොලී අනුපාතිකයට ආදේශකයක් ලෙස යොදා ගනු ලැබෙයි.

2 අදියර

ආරම්භයේ පටන් ණය අවදානමෙහි කැපී පෙනෙන වර්ධනයක් ණය මගින් පෙන්නුම් කර ඇති විට බැංකුව විසින් ජීව කාල අපේක්ෂිත ණය පාඩු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරයි. එහිදී අදාළ කරගනු ලබන යන්ත්‍රණය ඉහත විස්තර කර ඇති කරුණු වලට සමාන වන නමුත් උපකරණයෙහි ජීව කාලය අරභයා පැහැර හැරීමේ සම්භාවිතාව සහ පැහැර හැරීම මත අලාභ තක්සේරු කෙරෙයි. මුල් සඵල පොලී අනුපාතිකය ආසන්න වශයෙන් සැලකීමෙන් අපේක්ෂිත මුදල් හිඟ වට්ටම් කෙරෙයි.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

#### → 3 අදියර

භානිකරණය වී ඇතැයි සැලකෙන ණය සඳහා බැංකුව විසින් ජීවකාල අපේක්ෂිත ණය පාඩු හඳුනාගනු ලබයි. මෙම ක්‍රමවේදයේ, ණය පැහැරහැරීමේ සම්භාවිතාව 100% ලෙස සලකන අතර අනෙකුත් දෑ අදියර 2 වත්කම් සඳහා වූ ක්‍රමවේදයට සමාන වේ.

#### 2.5.2.2.5 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මනින ලද ණය උපකරණ →

වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට මනින ලද ණය උපකරණ සඳහා අපේක්ෂිත ණය පාඩු මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි මූල්‍ය වත්කම්වල ධාරණ අගය අඩු නොකෙරෙයි. ඒ වෙනුවට ක්‍රමක්‍ෂය පිරිවැයට වත්කම් අගය කිරීමෙන් ඇති වන වෙන් කිරීමට සමාන අගයක් සමුච්චිත භානිකරණ අගයක් ලෙස වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලබන අතර අදාළ අනෙක් සටහන ආදායම් ප්‍රකාශයට ගලපනු ලබයි. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගත් සමුච්චිත පාඩු වත්කම ඉවත් කිරීමේදී නැවත ආදායම් ප්‍රකාශයට ගලපනු ලබයි.

#### 2.5.2.2.6 ප්‍රක්ෂේපිත තොරතුරු →

අපේක්ෂිත ණය පාඩු ආකෘතියේ දී බැංකුව විසින් ආර්ථික සාධක ලෙස පහත සඳහන් ආකාරයේ පුළුල් පරාසයක ප්‍රක්ෂේපිත තොරතුරු මත රඳා පවතී.

- දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය
- විරැකියා අනුපාත
- උද්ධමනය අනුපාත
- විනිමය හුවමාරු අනුපාතික
- පොලී අනුපාත

අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන යෙදවුම් සහ ආකෘති සෑම විටකම මූල්‍ය ප්‍රකාශනයෙහි දිනට වෙළඳපළ හැසිරෙන ආකාරය මුළුමනින්ම ග්‍රහණය කරගනු නොලැබේ. මෙය පිළිබිඹු කිරීම සඳහා එවන් සැලකිය යුතු වෙනස්වීම් පවතින අවස්ථාවලදී තාවකාලික ගැලපුම් ලෙස ප්‍රමාණාත්මක ගැලපුම් සිදුකරයි.

#### 2.5.2.2.7 ණය අවදානය සැලකිය යුතු ලෙස වර්ධනය වීම →

යම් උපකරණයක් හා උපකරණ කළඹක් මාස 12 අපේක්ෂිත ණය පාඩු හෝ ජීවකාල අපේක්ෂිත ණය පාඩු සඳහා බඳුන්වී දැයි තීරණය කරගනු පිණිස අපේක්ෂිත ණය පාඩු යටතට ගැනෙන සියලු වත්කම් බැංකුව විසින් අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබයි. මූලික හඳුනා ගැනීමේ පටන් ණය අවදානමෙහි සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇත්දැයි බැංකුව විසින් තක්සේරු කරනු ලබයි. පහත සඳහන් නිර්ණායක වලින් එකක් හෝ සපුරාලන ලද විට ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව බැංකුව විසින් සලකනු ලබයි.

- ගෙවීමට නියමිතව දින 30 ඉක්මවූ ගනුදෙනුකාර ගිවිසුම්ගත ගෙවීම්
- බාහිර ණය වර්ගීකරණ නියෝජිතයන්ගෙන් මගින් ගනුදෙනුකාර/ උපකරණයක අවදානම් ශ්‍රේණිගත කිරීම B+ දක්වා පහත දමා ඇති විටක
- ප්‍රතිව්‍යුහගත පහසුකම්
- ගනුදෙනුකරුවෙකු/පහසුකමක් නිරීක්ෂක ලැයිස්තුවට මාරු කිරීම ආදී වත්කමක ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය කරනු ලබන ද්විතීයික ගුණාත්මක දර්ශක

- සාධාරණ හා එකඟවිය හැකි ඉදිරි ආර්ථික කොන්දේසි පිළිබඳ පුරෝකථන ගනුදෙනුකරුවන්/ගනුදෙනුකාර කණ්ඩායම්, කළඹ හෝ උපකරණවලට සෘජුවම බලපාන අවස්ථාවලදී.
- භූගෝලීය පිහිටීම හෝ ස්වාභාවික විපත් ආශ්‍රිතව ඇති වන කැපී පෙනෙන වෙනස්වීම් මගින් ගනුදෙනුකරුවකුගේ/ගනුදෙනුකාර කණ්ඩායම හෝ උපකරණයක කාර්යසාධනය කෙරෙහි සෘජුවම බලපාන අවස්ථාවලදී
- ඇප සුරැකුම් වල අගය සැලකිය යුතු ලෙස අඩු වූ විට/එය උපලබ්ධිවීමේ හැකියාව අවිනිශ්චිත වූ විට
- ගනුදෙනුකරුවකු නීතිමය බේරුම් කිරීමකට යටත් වන විට/එය ණය පහසුකම්වල කාර්යසාධනයට සැලකිය යුතු ලෙස බලපාන විට
- ආයතනික ගනුදෙනුකරුවන්ගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නිරතුරුව වෙනස්වීමට භාජනය වන විට
- මුල් අවස්ථාවේදී එකඟ වූ දින පටන් වසර 2 කින් හෝ ඊට වැඩි කාල සීමාවකින් ව්‍යාපාරික මෙහෙයුම්/ව්‍යාපෘති ආරම්භය කල්පැම
- ගෙවීම් සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම, ගෙවීම් විලම්භනය, ගිවිසුම් අත්හැරීම යනාදිය මගින් සහන ලබාදීමට හේතු වන ආකාරයේ කොන්දේසි වෙනස්වීම
- ගනුදෙනුකරු මියගිය විට/බුන්වත් වූ විට
- ගනුදෙනුකරු හා සම්බන්ධවීමට හෝ ගනුදෙනුකරු සොයා ගැනීමට බැංකුව අපොහොසත් වන අවස්ථාවලදී
- පෙර වර්ෂය හා සසඳනවිට ගනුදෙනුකරුගේ බදු පෙර ලාභය සහ/හෝ පිරිවැටුම 50% කින් අඩු වන අවස්ථාවලදී
- පෙර වර්ෂය හා සසඳනවිට ශුද්ධ වටිනාකම 25% කට වඩා ඉහළ ප්‍රතිශතයකින් පහළ ගිය අවස්ථාවලදී

#### 2.5.2.2.8 ණය භානිකරණය වූ හා පැහැරහැරී වත්කම් පිළිබඳ නිර්වචනය →

පහත සඳහන් අවස්ථාවලදී සමූහය විසින් වෙනත් ගනුදෙනුකරුවන් ලබා දෙන ණය හා අත්තිකාරම් පැහැර හැරීම් ලෙස සලකනු ලබයි.

- සුරැකුම් උපලබ්ධි කිරීම (සුරැකුම් කිසිවක් රඳවාගෙන ඇත්නම්) ආදී ක්‍රියාමාර්ග වලට යොමුවීම හැර ණයකරු විසින් අදාළ බැඳීම් මුළුමනින්ම ගෙවීමට අපොහොසත් අවස්ථාවලදී හෝ
- ණයකරු තම ගිවිසුම්ගත ගෙවීම් කළ යුතු දිනය ඉක්මවා දින 90 ක් ඉකුත් වී තිබීම.

වැඩිමනත් වශයෙන්, සමූහය විසින් යම් ආයෝජනයකට පවරා ඇති බාහිර ණය ශ්‍රේණිගත කිරීම, පැහැර හැරීමක් වන විට 3 වන අදියර යටතේ මූල්‍ය ආයෝජන වර්ගීකරණය කරනු ලබයි.

#### 2.5.3 දේපල, පිරිසත හා උපකරණ →

දේපල, පිරිසත හා උපකරණ පිළිබඳ විස්තර පිටු අංක 310 හි සටහන් අංක 26 මගින් දැක්වේ.

#### 2.5.4 අස්පාශ්‍ය වත්කම් →

අස්පාශ්‍ය වත්කම් පිළිබඳ විස්තර පිටු අංක 316 හි සටහන් අංක 28 මගින් දැක්වේ.

2.5.5 මූල්‍ය නොවන වත්කම් හානිකරණය →

සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදීම විලම්බිත බදු වත්කම් නොවන වත්කම් හානිකරණය වූ බවට කිසියම් හෝ සළකුනක් ඇත්දැයි සමූහය විසින් අගයනු ලබයි. එබඳු හැඟවීමක් ඇත්නම් හෝ වත්කමක් සඳහා වාර්ෂික හානිකරණ පරීක්ෂාවක සිදුකිරීම අවශ්‍ය වන්නේ නම්, සමූහය විසින් වත්කමෙන් නැවත අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම ඉක්මවයි නම්, එම වත්කම හානිකරණය වී ඇතැයි සලකනු ලබන අතර, වත්කමේ ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම අඩු කරයි.

2.5.6 විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් →

2.5.6.1 නිර්වචන විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් →

2.5.6.1.1 සේවක විශ්‍රාම අරමුදල - I →

1995 ඔක්තෝබර් 01 දිනට ප්‍රථම බැංකුවට බැඳුණු ස්ථීර කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා නිර්වචන විශ්‍රාම සැලසුම් ක්‍රමයක් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා වෙනම පාලනය කෙරෙන අරමුදලක් වෙත බැංකුව විසින් සාමාජිකයන්ගේ දායකත්වය ලබාදෙනු ලබයි. පුරෝකථන ඒකක ණය ජීව ගණක තක්සේරු කිරීමේ ක්‍රමය භාවිතා කරමින් නිර්වචන විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙත වෙනම තීරණය කරනු ලබයි. ජීව ගණක ලාභ හා අලාභ ඒවා ඇතිවන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

නිර්වචන ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනා නොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීව ගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචන ප්‍රතිලාභ බැඳීම් හි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචන ප්‍රතිලාභ වගකීමෙහි අගය, බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීව ගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විශ්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි චේතනාමය, සීමා වෙයි.

ජීව ගණක හා උපදේශන ජීව ගණක පිළිබඳව ඇමෙරිකානු ඇකඩමියේ සාමාජික පියල් එස්. ගුණතිලක මහතා FSA (USA) විසින් 2018 දෙසැම්බර් 31 දිනට නවතම ජීව ගණක ඇගයීමක් සිදුකරන ලදී.

2018 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොළී/වට්ටම් අනුපාතය (වාර්ෂිකව)	12.00%
ජීවන වියදම් දීමනාවේ ඉහළයාම (වාර්ෂිකව)	4.50%
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළයාම (වාර්ෂිකව)	6.50%

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ. මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාවද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව ද බැංකුවේ හෙළිදරව් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.

සේවක විශ්‍රාම අරමුදල - I පිළිබඳ විස්තර පිටු අංක 323 සිට 325 දක්වා සටහන් අංක 36 (අ) 1 හි දැක්වේ.

2.5.6.1.2 අරමුදල් නොයෙදූ විශ්‍රාම වගකීම →

ජීවගණක ඇගයීම සිදු කළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි. 2018 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 2,596 ක අතීත සේවා පිරිවැය හිගයක් ජීවගණක ඇගයීම් තක්සේරුවෙහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන අතර, එය මුළුමනින්ම ප්‍රතිපාදනය කර ඇත. අරමුදල් නොයෙදූ විශ්‍රාම වගකීමෙහි විස්තර පිටු අංක 323 සිට 325 දක්වා සටහන් අංක 36 (අ) 1 හි දැක්වා ඇත.

2.5.6.1.3 සේවක විශ්‍රාම අරමුදල - II →

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් අනතුරුව බැංකු සේවයට බැඳුණු ස්ථීර කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා, බැංකුව විසින් අදාළ සාමාජිකයාගේ මාසික දළ වැටුපින් 12% ක දායකත්වයක් වෙතම පාලනය වන අරමුදලක් වෙත මාසිකව දායක කළ යුතු වන නිර්වචන විශ්‍රාම ප්‍රතිලාභ සැලසුමක් බැංකුව විසින් ස්ථාපනය කර මෙහෙයවනු ලබයි.

පුරෝකථන ඒකක ප්‍රතිලාභ, ජීවදත්ත ඇගයීම් ක්‍රමයක් භාවිතා කරමින් නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාම සැලසුම් යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙතම තීරණය කරනු ලබයි. ආයු ගණනයෙන් ඇති වූ ලාභ හා පාඩු, ඒවා පැන නගිනු ලබන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

නිර්වචන ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනා නොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීව ගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචන ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචන ප්‍රතිලාභ වගකීමෙහි අගය, බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීව ගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විශ්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි චේතනාමය, සීමා වෙයි.

ජීවගණක හා උපදේශන ජීවගණක පිළිබඳව ඇමෙරිකානු ඇකඩමි සාමාජික පියල් එස්. ගුණතිලක මහතා FSA (USA) විසින් 2018 දෙසැම්බර් 31 දිනට නවතම ජීව ගණක ඇගයීමක් සිදුකරන ලදී.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

2018 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොලී/වට්ටම් අනුපාතය (වාර්ෂිකව)	12.00%
පීචන වියදම් දීමනාවේ ඉහළයාම (වාර්ෂිකව)	4.50%
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළයාම (වාර්ෂිකව)	6.50%

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ. මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාවද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව ද බැංකුවේ හෙළිදරව් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.

සේවක විශ්‍රාම අරමුදල - II හි විස්තර පිටු අංක 325 සිට 327 හි සටහන් අංක 36 (අ) 2 මගින් දැක්වේ.

#### 2.5.6.1.4 වැන්දඹු හා අනන්දරු විශ්‍රාම අරමුදල →

2013 දෙසැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි බැංකුව විසින් සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයන් වෙනුවෙන් වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන ලදී. සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයින්හට ඔවුන්ගේ කැමැත්ත අනුව වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාව ඇත. බැංකුව විසින් මෙම අරමුදල සඳහා දායක නොවන අතර බැංකු සේවකයන් විසින් ඔවුන්ගේ මූලික වැටුපින් 5% ක් මාසිකව දායක මුදල් ලෙස ගෙවනු ලබයි.

#### 2.5.6.2 විශ්‍රාම පාරිතෝෂික →

සේවක විශ්‍රාම වැටුප් II යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීමත් සමග 1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු සේවකයින් සේවක විශ්‍රාම වැටුප් II යෝජනා ක්‍රමයට ඇතුළත් වේ. එහෙයින් ඔවුන් සේවා පාරිතෝෂික ක්‍රමය යටතේ හිමිවන අයිතීන් හා වරප්‍රසාද සඳහා හිමිකම් නොකියයි. කෙසේ වුවද, මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා අවම වශයෙන් මාස 120 ක අඛණ්ඩ සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව පවතී. එහෙයින් වසර 10 ක සේවා කාලය සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාම යනු ලබන හෝ විශ්‍රාම යාම හැරුණු කොට වෙනත් හේතු මත වසර 05 කට පසු සේවා කාලය අවසන් වන සේවකයින්හට 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා ගෙවීමේ පනත යටතේ සේවාවසාන පාරිතෝෂික දීමනා හිමිකර ගැනීමේ අවස්ථාව හිමි වේ. මේ යටතේ සිය සේවය අවසන් කරන ලද මූල්‍ය වර්ෂයේ අවසන් මාසය සඳහා ගෙවන ලද දළ වැටුප මෙන් මාස 1/2 ක අනුපාතයක් යටතේ අඛණ්ඩ සේවයේ නියැළුණු සෑම වසරක් වෙනුවෙන්ම පාරිතෝෂික දීමනා ගෙවනු ලබයි.

කළමනාකාරිත්වයේ අදහස හා පසුගිය අන්දැකීම්වලට අනුව එබඳු සිදුවීමක් ඇතිවීමේ සම්භාවිතාවය විරලය. වාර්තා කරන දිනට සැලකිය යුතු වගකීමක් වාර්තා නොවුනහොත්, සේවා පාරිතෝෂික සඳහා මූල්‍ය ප්‍රකාශයෙහි ප්‍රතිපාදන වෙන් කරනු නොලැබෙයි. 1983 අංක 12 දරන සේවා

පාරිතෝෂික ගෙවීමේ පනත යටතේ ඉහත දැක්වූ අන්දමේ සිදුවීමක් මත සේවකයෙකුහට සේවා පාරිතෝෂික ගෙවීම සිදු කළහොත්, එය ගෙවූ වර්ෂයේ ආදායම් ප්‍රකාශයෙහි පාරිතෝෂික වියදමක් ලෙස හඳුනාගනු ලබයි.

#### 2.5.6.3 විශ්‍රාමික සේවක වෛද්‍ය ප්‍රතිලාභ →

විශ්‍රාමික සේවකයින් වෙනුවෙන් බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යනු ලබයි. මේ සැලසුම යටතේ ඇති වත්කම් බැංකුවේ සෙසු වත්කම් වලින් ස්වාධීනව පවත්වා ගෙන යනු ලබන අතර, එම අරමුදලෙහි භාරකාර ඔප්පුවෙහි ප්‍රතිපාදන ප්‍රකාර බැංකුවේ කළමනාකාරිත්වය හා සේවකයින් නියෝජනය කරනු ලබන කළමනාකාර/ භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කරනු ලබයි.

වරින් වර සිදු කරනු ලබන පිලිබඳ විස්තර මත බැංකුවේ කළමනාකාරිත්වය විසින් තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණය බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර සැලසුම් ක්‍රමය වෙත දායක කරනු ලබයි. ඒ අනුව 2018 වර්ෂයේ ලාභයෙන් රුපියල් මිලියන 135.6 ක් මේ සඳහා ප්‍රතිපාදනය කර ඇත.

විශ්‍රාමික සේවක වෛද්‍ය ප්‍රතිලාභ පිළිබඳ විස්තර පිටු අංක 327 හි සටහන් අංක 36 (අ) 3 මගින් දැක්වේ.

#### 2.5.6.4 නිර්වචිත දායකත්ව සැලසුම් →

නිර්වචිත දායකත්ව සැලසුම් පිළිබඳ විස්තර පිටු අංක 284 හි සටහන් අංක 11 මගින් දැක්වේ.

#### 2.5.7 වෙනත් වගකීම් →

වෙනත් වගකීම් පිළිබඳ විස්තර පිටු අංක 331 හි සටහන් අංක 39 මගින් දැක්වේ.

#### 2.5.8 ප්‍රතිපාදන →

අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස සමූහය හමුවේ ප්‍රවර්තන බැඳීමක් (නෛතික හෝ සම්මුතික) ඇති වීම හා එකී බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ වලින් යුතු සම්පත් පිටතට ගලායාම අවශ්‍යවීම හවස වන විටක සහ බැඳීම් ප්‍රමාණයෙහි විශ්වසනීය ඇස්තමේන්තුවක් කළ හැකි විටකදී ප්‍රතිපාදන හඳුනාගනු ලබයි. කිසියම් ප්‍රතිපාදනයකට අදාළ වියදම්, ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබන්නේ කිසියම් ප්‍රතිපූරණයක් වේ නම් එය අඩු කිරීමෙන් අනතුරුවය.

#### 2.5.8.1 වංචා සහගතව මුදල් ආපසු ගැනීම් වෙනුවෙන් සිදුකළ ප්‍රතිපාදන →

2018 දෙසැම්බර් 31 දිනට හඳුනාගනු ලැබූ වංචා සහගත මුදල් ආපසු ගැනීම්වලට අදාළ මුළු වටිනාකම රු.මිලියන 110.3 ක් විය. රු. මිලියන 81.3 ක ප්‍රතිපාදන මේ වනවිටත් ගිණුමෙහි පවතී.

#### 2.5.9 අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන් →

මේ යටතට බැංකු ඇපකර, ණයවර ලිපි, නොලැබූ ණය පහසුකම්, වෙනත් වකු ණය පහසුකම් සහ ප්‍රාග්ධන බැඳියාවන් ඇතුළත් වේ. බැංකු ඇපකර වූ කලී, ණය උපකරණයක නියාමනවලට අනුව යම් ණයකරුවෙකු නිසි දිනට ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ඇති වියහැකි අලාභය වෙනුවෙන් සමූහය විසින් නිශ්චිත ගෙවීමක් සිදු කිරීමට අදාළ ගිවිසුමය.

නොගෙවූ ණය බැඳියාවන්, ණයවර ලිපි යනු බැඳියාවට අදාළ කාලසීමාව තුළ ඇති බැඳියාවන් යටතේ බැංකුව විසින් පූර්ව නිශ්චිත කොන්දේසි යටතේ ගනුදෙනුකරු හට ණයක් ලබාදිය යුතු අවස්ථාය.

2018 ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී.ල.මු.හි.ප්‍ර. 9 යටතේ හානිකරණ ඇගයීම්වලට මෙකී ගිවිසුම් යටතේ වේ.

අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන් පිළිබඳ විස්තර පිටු අංක 336 හි සටහන් අංක 46 හි දක්වා ඇත.

**2.5.10 කොටසක් සඳහා ඉපයීම් →**

කොටසක මූලික සහ තනුක ඉපයීම් පිළිබඳ විස්තර පිටු අංක 288 හි සටහන් අංක 14 හි දක්වා ඇත.

**2.6 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - මූල්‍ය උපකරණ සඳහා ආදායම් හා වියදම් හඳුනාගැනීම →**

ආදායම විශ්වසනීය ලෙස අගය කළ හැකි සහ ආර්ථික ප්‍රතිලාභ, බැංකුව වෙත ගලාප්වීමේ සම්භාවිතාව ඇති තාක් දුරට ආදායම හඳුනාගනු ලබයි. ආදායම් සහ වියදම් පිළිබඳ විස්තර පිටු අංක 277 සිට 288 දක්වා සටහන් අංක 3 සිට 14 හි දක්වා ඇත.

**2.6.1 පොළිය සහ සමාන ආදායම් සහ වියදම් →**

පොලී ආදායම් සහ වියදම් පිළිබඳ පිළිබඳ විස්තර පිටු අංක 277 සිට 279 දක්වා සටහන් අංක 03 හා 04 හි දක්වා ඇත.

**2.6.2 ගාස්තු සහ කොමිස් ආදායම →**

ගාස්තු සහ කොමිස් ආදායම විස්තර පිටු අංක 279 හි සටහන් අංක 5 මගින් දැක්වේ.

**2.6.3 ශුද්ධ වෙළඳ ආදායම →**

වෙළඳාම මගින් ලත් ශුද්ධ ලාභ/(අලාභ) පිටු අංක 281 හි සටහන් අංක 06 මගින් දැක්වේ.

**2.6.4 ලාභාංශ ආදායම →**

ආදායමක් ලැබීමට ඇති අයිතිය තහවුරු වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලැබෙයි. සාමාන්‍යයෙන් මෙය ලැයිස්තුගත කොටස සඳහා ලාභාංශ රහිත දිනයයි. ලාභාංශ ආදායම් පිළිබඳ විස්තර පිටු අංක 282 හි සටහන් අංක 09 මගින් දැක්වේ.

**2.6.5 කුලී ආදායම →**

කුලී ආදායම, උපචිත ආදායම මත ලාභයට හෝ අලාභයට හඳුනාගනු ලැබෙයි. කුලී ආදායම පිළිබඳ විස්තර පිටු අංක 282 හි සටහන් අංක 09 මගින් දැක්වේ.

**2.7 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - බදුකරණය →**

**2.7.1 ප්‍රවර්තන බදුකරණය →**

ප්‍රවර්තන බදු පිළිබඳ විස්තර පිටු අංක 286 හි සටහන් අංක 13 මගින් දැක්වේ.

**2.7.2 විලම්බිත බදුකරණය →**

විලම්බිත බදු පිළිබඳ විස්තර පිටු අංක 286 හා 317 හි පිළිවෙලින් සටහන් අංක 13 හා 29 මගින් දැක්වේ.

**2.7.3 මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු →**

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතෙහි 25 (අ) වගන්තිය සහ එහි සංශෝධන ප්‍රකාර මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු ගණනය කෙරෙයි.

ආර්ථික ක්‍ෂයවීම් හා සේවක පාරිශ්‍රමික සඳහා ගලපන ලද මෙහෙයුම් ලාභයෙන් මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට පෙර, 15% ක් මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු ලෙස ගෙවිය යුතුවේ.

**2.7.4 මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු →**

2014 අංක 10 දරන ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු ගණනය කරනු ලබයි. මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු සඳහා වූ බදු පදනම මත, මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු 2% ක් ගෙවිය යුතුය.

**2.7.5 මූල්‍ය සේවා මත ණය ආපසු ගෙවීමේ බදු →**

2018 අයවැය මගින් දක්වා ඇති පරිදි 2018 අංක 35 දරන නව මුදල් පනත මගින් ණය ආපසු ගෙවීමේ බදු ලෙස නම් කරන ලද නව බද්දක් තාවකාලික බද්දක් ලෙස (ඔක්තෝබර් 01 දින සිට 2021 දෙසැම්බර් 31 දින දක්වා) බැංකු හා මූල්‍ය ආයතන මත පනවා ඇත. මූල්‍ය සේවා මත ණය ආපසු ගෙවීමේ බදු ගෙවිය යුතු අනුපාතය 7% වන අතර ඊට මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදුවලට අයත් පදනමම අයත් වේ.

**2.7.6 ආර්ථික සේවා ගාස්තු →**

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සහ එහි සංශෝධන යටතේ 2006 අප්‍රේල් 1 දින සිට ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතු වේ. මීට ප්‍රථම මෙය 2004 අංක 11 දරන මුදල් පනත හා 2005 අංක 11 දරන මුදල් පනත යටතේ 2004.04.01 දින සිට 2006.04.01 දින දක්වා ක්‍රියාත්මක විය. අදාළ පිරිවැටුම මත 0.25% ක අනුපාතිකයක් අදාළ වේ. හිමිකම් නොකී ආර්ථික සේවා ගාස්තු වේ නම්, එය ඉදිරියට ගෙන ගිය හැකි අතර ඉදිරි පස් අවුරුදු කාලය තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට එය හිලවී කළ හැකිය. 2017 අයවැය යෝජනා අනුව 2017.01.01 දින සිට ක්‍රියාත්මක වූ පරිදි අදාළ පිරිවැටුම මත 0.50% ක් දක්වා අදාළ අනුපාතිකය වැඩිවිය යුතු අතර, ප්‍රවර්තන වර්ෂය ද ඇතුලුව වසර 03 ක් දක්වා අදාළ කාල පරිච්ඡේදය සීමා කළයුතු වේ.

2004 අංක 11 දරන මුදල් පනතේ ප්‍රතිපාදන හා එහි සංශෝධන ප්‍රකාර, ආර්ථික සේවා ගාස්තුව, 2004.04.01 දින සිට හඳුන්වා දෙන ලදී. දැනට ආර්ථික සේවා ගාස්තුව, නිදහස් පිරිවැටුමින් 0.25% ක් ගෙවිය යුතු වන අතර ආදායම් බදු වෙතින් එය අඩු කරනු ලැබේ. හිමිකම් නොකී ආර්ථික සේවා ගාස්තු වේ නම් එය ඉදිරියට ගෙන යා හැකි අතර ඉදිරි පස් අවුරුදු කාලය තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට එය හිලවී කළ හැකිය.

### මූල්‍ය ප්‍රකාශනවලට සටහන්

#### 2.8 මුදල් ප්‍රවාහ ප්‍රකාශය →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ල.ගි.ප්‍ර. 7) අනුව මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරනු ලැබ ඇත්තේ සෘජු ක්‍රමය පදනම් කර ගෙනය. මුදල් හා මුදල් සමානයන්, කිසියම් මුදල් ප්‍රමාණයකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි, කෙටි කාලීන, ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු ආයෝජනවලින් සමන්විත වන අතර, ඒවායේ වටිනාකම වෙනස්වීමේ අවධානම නොසැලකිය යුතු තරම් වේ. අතැති මුදල්, බැංකු වල තැන්පත් කර ඇති මුදල් ශේෂයන් හා කෙටි දැනුම් දීමකින් ලබා ගත හැකි මුදල්, මුදල් හා මුදල් සමානයන්ට අයත් වේ.

මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිටු අංක 256 හි දක්වා ඇත.

#### 2.9 නියාමන ප්‍රතිපාදන →

##### 2.9.1 තැන්පතු සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය →

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය මත පදනම්ව අදාළ වන ව්‍යවස්ථාපිත අනුපාතිකය වන 0.10% ක් ලෙස, බැංකුව විසින් අදාළ තැන්පතු පදනම මත රක්ෂණ වාරිකය ගණනය කරයි. රක්ෂණ නියාමන මගින් දක්වා ඇති පරිදි සෑම කාර්තුවක් අවසානයේ සිටම දින 15 ක කාලසීමාවක් ඇතුළත අදාළ වාරිකය බැංකුව විසින් ප්‍රේෂණය කරනු ලැබේ.

##### 2.9.2 බෝග රක්ෂණ අයබදු (CIL) →

2013 අංක 12 දරන මුදල් පනතෙහි 14 වන වගන්තියෙහි ප්‍රතිපාදන ප්‍රකාර 2013 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බෝග රක්ෂණ අයබද්ද හඳුන්වා දෙනු ලැබූ අතර, එය ජාතික රක්ෂණ භාරකාර අරමුදලට ගෙවිය යුතු වේ. මේ වන විට බදු පසු ලාභයෙන් 1% ක් බෝග රක්ෂණ අයබදු ලෙස ගෙවිය යුතුය.

#### 2.10 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් →

වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් පිළිබඳ විස්තර පිටු අංක 342 හි සටහන් අංක 50 මගින් දැක්වේ.

#### 2.11 නිකුත් කරන ලද මුත් වාර්තාකරණ දිනට බල නොපැවැත්වෙන ගිණුම්කරණ ප්‍රමිතීන් →

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කර ඇති පහත සඳහන් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්, බැංකුව හා සමූහය විසින් දැනට උපයෝගී කර ගනු ලබන ගිණුම්කරණ ප්‍රතිපත්ති මත බලපෑමක් ඇති කළ හැකි අතර, අනාගත මූල්‍ය ප්‍රකාශ කෙරෙහි ද බලපෑමක් ඇති කළ හැකිය.

##### 2.11.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 16) - කල් බදු →

කල් බදු හඳුනාගැනීම, ගණනය කිරීම, ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මෙම ප්‍රමිතීන් මගින් දැක්වෙයි. මෙහි අරමුණ වන්නේ කල් බදු හිමියා සහ කල්බදු ගැණුම්කරු විසින් එම ගනුදෙනු විශ්වසනීය ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ලබන බවට වගබලා ගැනීමයි. යම් ආයතනයක මූල්‍ය ප්‍රවාහය, මූල්‍ය තත්ත්වය හා ක්‍රියාකාරීත්වය මත කල් බදු මගින් ඇති කරලන බලපෑම තක්සේරු කිරීමට මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්හට මෙම තොරතුරු ඉවහල් වේ. මෙම ප්‍රමිතිය මගින් පහත ප්‍රමිතීන් හා අර්ථකථන අවලංගු වේ.

- (අ) LKAS 17 කල් බදු
- (ආ) IFRIC 4 යම් එකඟවීමක් කල් බදු වලින් සමන්විතදැයි තීරණය කිරීම
- (ඇ) SIC - 15 මෙහෙයුම් කල් බදු දිරිගැන්වීම් සහ
- (ඈ) SIC 27 කල් බදුවල නෛතික ස්වරූපයට අයත් ගනුදෙනු ඇගයීම

2019 ජනවාරි 1 දින හෝ ඉන් පසුව ආරම්භ වන වාර්ෂික වාර්තා කිරීම පරිච්ඡේද සඳහා ආයතන විසින් මෙම ප්‍රමිතිය යොදා ගනු ලැබෙයි. එම ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකුව හා සමූහයට අදාළව සැලකිය යුතු ශුද්ධ බලපෑමක් නැත.

**3 — දළ ආදායම →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

සමූහයට ආර්ථික ප්‍රතිලාභ ගලාඒම හා ආදායම, විශ්වසනීය ලෙස ගණනය කිරීමට හැකි මට්ටම දක්වා දළ ආදායම් හඳුනාගනු ලබයි. ආදායම් හඳුනා ගැනීමට පුරුම වෙනත් විශේෂිත නිර්ණායක ඒ ඒ ආදායමට අදාළ සටහන් යටතේ දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
පොලී ආදායම	<b>110,506,931</b>	103,578,838	<b>111,718,948</b>	104,424,417
ගාස්තු හා කොමිස් ආදායම	<b>1,005,262</b>	782,776	<b>1,008,482</b>	785,077
වෙළෙඳාම් කටයුතුවලින් ශුද්ධ ලාභය/(අලාභය)	<b>(707,433)</b>	1,206,408	<b>(1,062,421)</b>	1,520,740
ලාභය/අලාභය මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය උපකරණවලින් ශුද්ධ සාධාරණ අගය ලාභ/(පාඩු)	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනා ගැනීම අත්හැරීම තුළින් ශුද්ධ ලාභ/(අලාභ)	<b>6,906</b>	707,491	<b>6,906</b>	707,491
වෙනත් මෙහෙයුම් ශුද්ධ ආදායම්	<b>1,090,412</b>	1,720,272	<b>1,088,539</b>	796,897
<b>දළ ආදායම</b>	<b>111,902,078</b>	107,995,784	<b>112,760,454</b>	108,234,622

**4 — ශුද්ධ පොලී ආදායම →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

**පොලී ආදායම සහ පොලී වියදම හඳුනා ගැනීම**

ක්‍රමයෙන් පිරිවැයට ගණනය කරන ලද සියලු මූල්‍ය උපකරණ සඳහා හා වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ලෙස වර්ග කරන ලද පොලී සහිත මූල්‍ය වත්කම් සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණ සඳහා පොලී ආදායම හෝ වියදම වාර්තා කරනුයේ සඵල පොලී අනුපාත භාවිතයෙනි. මෙය මූල්‍ය උපකරණයෙන් අපේක්ෂිත ජීව කාලය තුළ හෝ ඊට අඩු කාලසීමාවක් තුළ තක්සේරු කළ ඉදිරි මූල්‍ය ගෙවීම් හෝ ලැබීම් සුදුසු විටකදී මූල්‍ය වත්කමෙහි හෝ වගකීමෙහි පවතින ශුද්ධ අගයට නිශ්චිතව අඩුකරන අනුපාතයයි. මෙම ගණනය කිරීම සඳහා මූල්‍ය උපකරණයෙහි සියලුම ගිවිසුම් ප්‍රකාර කොන්දේසි (උදාහරණ වශයෙන් කලින් ගෙවීමේ විකල්ප) සැලකිල්ලට ගනු ලබන අතර මූල්‍ය උපකරණයට සෘජුවම සම්බන්ධ හා සඵල පොලී අනුපාතයෙහි සංකලිත කොටසක් වන කිසියම් ගාස්තු හෝ වර්ධක පිරිවැය මීට ඇතුළු වන මුත් අනාගත ණය පාඩු ඊට අන්තර්ගත නොවේ.

සමූහය විසින් එහි ගෙවීම් හෝ ලැබීම්වල තක්සේරු අගයන් සංශෝධනය කෙරෙයි නම්, මූල්‍ය වත්කම් හෝ වගකීම් හි ධාරණ අගයද ගලපනු ලබයි. මුල් සඵල පොලී අනුපාත මත පදනම්ව අදාළ ගැළපීම් වලින් පසු ධාරණ අගය ගණනය කෙරෙන අතර, ධාරණ අගයෙහි වෙනස වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස වාර්තා කරනු ලබයි. කෙසේ වුවද, ලද මුදලෙහි ඉහළ ගිය අයකර ගැනීම් හැකියාවෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුව විසින් අනාගත මුදල් ලැබීම් පිළිබඳ තක්සේරු පසුව වැඩි කරනු ලබන නැවත වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් සඳහා තක්සේරුව වෙනස් කළ දින සිටම එම වැඩිකිරීම්වල බලපෑම සඵල පොලී අනුපාතයට කළ ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.


හානිකරණ අලාභය හේතු කොට ගෙන මූල්‍ය වත්කමක හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක වාර්තා කළ අගය අඩුවූ විටද හානිකරණ අලාභය ගණනය කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොලී අනුපාතයම භාවිත කරමින් පොලී ආදායම හඳුනාගැනීම සිදු කෙරෙයි.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්


4. ශුද්ධ පොලී ආදායම (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>4. (අ) පොලී ආදායම →</b>				
මුදල් හා මුදල් සමානාස්‍රය	27,501	51,967	27,501	51,967
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	1,867,470	710,462	1,867,470	710,462
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කරන ලද	814,915	1,337,694	1,489,010	1,854,041
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	49,905,753	42,645,354	49,866,308	42,478,728
- ණය හා වෙනත් උපකරණ	57,733,319	58,265,141	58,150,208	58,603,901
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	157,972	568,219	318,450	725,318
<b>මුළු පොලී ආදායම</b>	<b>110,506,931</b>	<b>103,578,838</b>	<b>111,718,948</b>	<b>104,424,417</b>
<b>4. (ආ) පොලී වියදම් →</b>				
බැංකුවට ගෙවිය යුතු	5,305,589	2,916,210	5,544,866	3,183,899
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	68,955,361	60,161,942	68,955,361	60,161,942
- ණය පුරුදුකිරීමට ගෙවිය යුතු	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	927,510	2,246,794	1,526,227	2,521,876
නිකුත් කළ ණය පුරුදුකිරීම	10,433,816	13,119,880	10,433,816	13,119,880
<b>මුළු පොලී වියදම්</b>	<b>85,622,275</b>	<b>78,444,825</b>	<b>86,460,269</b>	<b>78,987,596</b>
<b>ශුද්ධ පොලී ආදායම</b>	<b>24,884,656</b>	<b>25,134,013</b>	<b>25,258,679</b>	<b>25,436,821</b>

පොලී ආදායම →



පොලී වියදම් →



4. ශුද්ධ පොලී ආදායම (සම්බන්ධයි) →

4. (ඇ) රජයේ සුරැකුම්පත් වලින් ලත් ශුද්ධ පොලී ආදායම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
පොලී ආදායම	57,237,192	58,878,205	58,460,191	59,870,757
(අඩු කළා): පොලී වියදම්	-	-	-	-
රජයේ සුරැකුම්පත් වලින් ලත් ශුද්ධ පොලී ආදායම	57,237,192	58,878,205	58,460,191	59,870,757

4. (ඇ) ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු වන රජයේ සුරැකුම්පත් සඳහා රඳවා ගත් බදුවලට හිමි කාල්පනික බදු බැර →

2006 අංක 10 දරන සශෝධිත දේශීය ආදායම් බදු පනතෙහි 137 වන වගන්තිය ප්‍රකාර 2018.03.31 දක්වා රජයේ සුරැකුම්පත් මගින් සිදු කරන වෙළෙඳපොළ ගනුදෙනු වලින් උපයන පොලී ආදායමින් 1/9 ක කොටසකට සමාන කාල්පනික බදු බැර සඳහා හිමිකම සමූහය වෙත ඇත. 2017 අංක 24 දරන ආදායම් බදු පනතේ ප්‍රතිපාදන ප්‍රකාර කාලපනික බදු බැර සඳහා 2018 අප්‍රේල් 01 දින සිට සමූහයට හිමිකමක් නැත.

ඒ අනුව 2018.03.31 දක්වා රජයේ සුරැකුම්පත් මගින් සිදු කරන ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලින් සමූහය උපයන ශුද්ධ ආදායම මූල්‍ය ප්‍රකාශවල දළ අගය දක්වා ඇති අතර, එහි ප්‍රතිඵල ලෙස කාල්පනික බදු බැර බැංකුව සඳහා රුපියල් මිලියන 1,235 ක්ද (2017 රු. මිලියන 4,787) සමූහය සඳහා රුපියල් මිලියන 1,243.5 (2017 රු. මිලියන 4,815) ක්ද වේ.

4. (ඉ) ලැබිය යුතු කාල්පනික බදු →

අය කර ගත හැකි මුදල් අඩු කිරීමෙන් අනතුරුව ලැබිය යුතු කාල්පනික බදු ප්‍රමාණය, පිටු අංක 318හි මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 30 හි දක්වා ඇත.

5 — ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගනුදෙනුකරුවන්ට සපයනු ලබන විවිධ වූ සේවාවන්ගෙන් සමූහය, ගාස්තු සහ කොමිස් ආදායම උපයාගන්නා අතර, එම සේවාවන් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකිය.

(අ) යම් කාලසීමාවක් පුරා සපයනු ලබන සේවාවන්ගෙන් උපයාගන්නා ගාස්තු හා කොමිස් ආදායම:

යම් කාලසීමාවක් පුරා සපයනු ලැබූ සේවාවන් වෙනුවෙන් ලැබෙන ගාස්තු සහ කොමිස් ආදායම එම කාලසීමාව පුරා උපචිත කර හඳුනාගනු ලැබේ.

(ආ) ගනුදෙනු සේවා සැපයීම වෙනුවෙන් ලද ගාස්තු හා කොමිස් ආදායම:

තෙවන පාර්ශව වෙනුවෙන් සිදුකරන ගනුදෙනු සාකච්ඡා කිරීම් හෝ යළි සලකා බැලීම් වලින් ලද ගාස්තු හා කොමිස් ආදායම් එම ගනුදෙනු සම්පූර්ණ වීමෙන් අනතුරුව හඳුනාගනු ලබයි. කිසියම් කාර්යයක් ඉටුකිරීම හා සම්බන්ධවී ඇති ගාස්තු හෝ ගාස්තු කොටස් එම කාර්යය ඉටුකිරීමෙන් අනතුරුව හඳුනාගනියි.


ගනුදෙනු හා සේවා ගාස්තු වලට අදාළ ගාස්තු හා කොමිස් වියදම් එම සේවාවන් ලැබීමෙන් පසුව හඳුනාගනියි. ගාස්තු හා කොමිස් වියදම් උපචිත පදනමට ගිණුම්ගත කරයි.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්


5. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ගාස්තු හා කොමිස් ආදායම	1,005,262	782,776	1,008,482	785,077
ගාස්තු හා කොමිස් වියදම	(141,196)	(109,082)	(144,685)	(113,037)
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	<b>864,066</b>	<b>673,694</b>	<b>863,797</b>	<b>672,040</b>
<b>උපයන ලද්දේ</b>				
ණය	849,434	660,273	849,434	660,273
කාඩ්පත්	(53,299)	(43,413)	(53,299)	(43,413)
වාණිජ හා ප්‍රේෂණ	-	-	-	-
ආයෝජන බැංකුකරණය	17,640	6,644	17,640	6,644
තැන්පතු	24,999	23,110	24,999	23,110
ඇපකර	9,302	8,465	9,302	8,465
වෙනත්	15,990	18,616	15,720	16,961
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	<b>864,066</b>	<b>673,694</b>	<b>863,797</b>	<b>672,040</b>

ගාස්තු හා කොමිස් ආදායම →



ගාස්තු හා කොමිස් වියදම →



**6** — වෙළෙඳාම් කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →

**ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

පොලී ආදායම හැරුණු විට විදේශ විනිමය හුවමාරුවෙන් ලත් ආදායම, ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් වලට අදාළ ලාභාංශ සහ සියලුම ලාභ/අලාභ වෙළෙඳාම් කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)ට ඇතුළත්ය.

ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
විදේශ විනිමය බැංකුවලින්	-	-	-	-
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන්	171,015	200,639	171,015	200,639
ස්ථාවර ආදායම් සුරැකුම්පත්	(591,815)	973,468	(946,802)	1,287,800
හිමිකම් සුරැකුම්පත්	(309,451)	334,601	(309,451)	334,601
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	22,817	(302,300)	22,817	(302,300)
<b>එකතුව</b>	<b>(707,433)</b>	<b>1,206,408</b>	<b>(1,062,421)</b>	<b>1,520,740</b>

**7** — ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →

**ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

ලාභය හෝ අලාභය මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්වල සාධාරණ අගයහි වෙනස්වීම් වලින් ලත් සියලු උපලබ්ධි නොවූ ලාභ හා අලාභ මීට අයත් වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් මත ලාභ	-	-	-	-
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් මත අලාභ	-	-	-	-
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වගකීම් මත ලාභ	-	-	-	-
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වගකීම් මත අලාභ	-	-	-	-
<b>එකතුව</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

8 — මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම මගින් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ක්‍රමානුකූලව පිරිවැයට හඳුනාගැනීම අත්හරින ලද වත්කම් සහ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් වලට අදාළ ලාභයෙන් අලාභය අඩු කළ විට මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම මගින් ලත් ශුද්ධ ලාභ/(අලාභ) ගණනය වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
හඳුනාගැනීම				
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට	-	-	-	-
ක්‍රමානුකූලව පිරිවැයට	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගයට	6,906	707,491	6,906	707,491
එකතුව	6,906	707,491	6,906	707,491

9 — වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ) →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

i දේපල, පිරිසක, උපකරණ ඉවත් කිරීමෙන් ලද ලාභය/(අලාභය)

ඉවත් කරනු ලබන දිනට වත්කම්වල ධාරණ අගය හා ශුද්ධ විකුණුම් මිල අතර වෙනස මගින් දේපල, පිරිසක, උපකරණ ඉවත් කිරීමෙන් ලද ලාභ/(අලාභ) තීරණය වේ. සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ හිමිකම විකුණුම්කරු වෙත මාරු කරනු ලබන වර්ෂයේදී මෙය වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

ii විදේශ විනිමය ලාභ/(අලාභ)

සෑම වාර්තාකරණ දිනකටම විදේශ විනිමය තත්ත්වය යළි පරිවර්තනය කෙරෙයි. විනිමය අනුපාතික වෙනස්වීම මත ඇතිවන ලාභ/(අලාභ) ඒවා පැන නගින කාලපරිච්ඡේදයේ ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබයි.

iii ලාභාංශ ආදායම

ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් වලින් ඉපයෙන ලාභාංශ හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ආයෝජිත දේපල ලාභ/අලාභ	-	-	-	-
දේපල, පිරිසක, උපකරණ විකිණීමෙන් ලත් ලාභ/අලාභ	(25,884)	2,826	(25,884)	2,824
විදේශ විනිමය යළි අගය කිරීමෙන් ලත් ලාභ/(අලාභ)	843,326	111,687	843,326	111,687
ලියා හරින ලද ණය අයකර ගැනීම	-	-	-	-
අඩුකළා - ලියා හරින ලද ණය	-	-	-	-
ලාභාංශ ආදායම	162,601	1,086,057	162,601	163,743
කුලී ආදායම	15,738	15,643	13,864	13,769
වෙනත් ආදායම	94,631	504,059	94,632	504,874
එකතුව	1,090,412	1,720,272	1,088,539	796,897

10 — හානිකරණ වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් මගින් ඇගයීමට ලක් කරන සියලු මූල්‍ය උපකරණ වෙනුවෙන් සිදුකළ හානිකරණ ප්‍රතිපාදනයේ වෙනස්වීම් සමූහය විසින් හඳුනාගනු ලබයි. සියලු මූල්‍ය වත්කම් ප්‍රභේද ඔස්සේ ශ්‍රී ල.මු.වා.ප්‍ර 09 හා ශ්‍රී ල.ගි.ප්‍ර. 39 යටතේ හානිකරණ අලාභ මිනීමේදී විශේෂයෙන්ම ණය අවදානමෙහි සැලකියයුතු වැඩිවීම් ඇගයීම, අනාගත මුදල් ප්‍රවාහ ප්‍රමාණය හා කාලය ඇස්තමේන්තු කිරීම, හානිකරණ අලාභ වලදී සුරැකුම් අගය තීරණය කිරීම යනාදිය සම්බන්ධයෙන් නිසි තීරණවලට එළඹිය යුතුය. මෙය ඇස්තමේන්තු සාධක ගණනාවක් මගින් මෙහෙයවනු ලබන අතර වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස විවිධ මට්ටමේ දීමනා ලැබිය හැක. බැංකුවේ අපේක්ෂිත ණය අලාභ ගණනය කිරීම් විවලය යෙදවුම් සහ ඒවායෙහි අන්තර් සම්බන්ධතාවයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පාදක වන උපකල්පන ගණනාවක් සහිත සංකීර්ණ ආකෘතියක නිමයුමකි. හානිකරණ ඇගයීම වෙනුවෙන් උපයෝගී කරගත් ක්‍රමවේදය මූල්‍ය ප්‍රකාශයෙහි සටහන් අංක 21 (ඇ) මගින් විස්තර කෙරෙයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
හානිකරණ ගාස්තු	851,462	639,183	851,407	639,194
කපාහැරීම	19,587	126,664	19,587	126,664
<b>මුළු හානිකරණ ගාස්තු</b>	<b>871,049</b>	<b>765,847</b>	<b>870,994</b>	<b>765,858</b>
හානිකරණ ගාස්තු මුදල් හා මුදල්වලට සමානයන්				
1 අදියර	130	(28)	130	(28)
බැංකුවල ඇති තැන්පතු 1 අදියර	2,191	469	2,191	469
ක්‍රමකෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අන්තිකාරම් (සටහන් අංක 21 (ඇ))				
1 අදියර	483,565	102,057	483,565	102,057
2 අදියර	143,916	16,730	143,916	16,730
3 අදියර	484,055	510,307	484,055	510,307
ක්‍රමකෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ (සටහන් අංක 21 (ආ))				
1 අදියර	(262,395)	9,649	(262,450)	9,660
2 අදියර	-	-	-	-
3 අදියර	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් [සටහන් අංක 23 (ආ)]	-	-	-	-
අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන් (සටහන් අංක 46)	-	-	-	-
පාලිත සමාගම්වල ආයෝජන [සටහන් අංක 24 (අ)]	-	-	-	-
ආශ්‍රිත සමාගම් හා බද්ධ ව්‍යාපාරවල ආයෝජන (සටහන් අංක 25)	-	-	-	-
දේපල, පිරිසත, උපකරණ (සටහන් අංක 26)	-	-	-	-
දේපල ආයෝජන (සටහන් අංක 27)	-	-	-	-
<b>එකතුව</b>	<b>851,462</b>	<b>639,183</b>	<b>851,407</b>	<b>639,194</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

11 — සේවක මණ්ඩල වියදම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

i නිර්වචන දායකත්ව සැලසුම

සමූහය විසින් නිර්වචන දායකත්ව සැලසුමක් මෙහෙයවනු ලබයි. නිශ්චිත දායකත්ව සැලසුමක් වෙත දැක්විය හැකි දායකත්වය තීරණය වනුයේ සේවකයින් විසින් සමූහය වෙත ලබා දෙන සේවයට සමානුපාතිකව වන අතර, එය "සේවක මණ්ඩල වියදම්" යටතේ වාර්තා කරනු ලබයි. ගෙවිය යුතු දායකත්ව මුදල්, වගකීමක් ලෙස වාර්තා කරනු ලබයි. සමූහය විසින් පහත සඳහන් නිර්වචන දායකත්ව සැලසුම් වෙනුවෙන් එහි දායකත්වය දක්වනු ලබයි.

(අ) සේවක අර්ථසාධක අරමුදල

බැංකුව හා සේවකයින් විසින් සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අතිකාල දීමනා හැරුණු විට) පිළිවෙලින් 12% ක් හා 8% ක් බැගින් අර්ථසාධක අරමුදලට දායක වනු ලබයි. බැංකුවේ අර්ථසාධක අරමුදල වූ කලී සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අනුමැතිය ලද අරමුදලකි. බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් හට වාර්ෂිකව 8% ක ප්‍රතිලාභයක් සහතික කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන සේවක අර්ථසාධක අරමුදලට එන්.එස්.බී. ෆන්ඩ් මැනේජමන්ට් පුද්ගලික සමාගම සහ එහි සේවකයින් විසින් 12% සහ 8% බැගින් පිළිවෙලින් දායක කරනු ලබයි.

(ආ) සේවක භාරකාර අරමුදල

සමූහය විසින් අතිකාල දීමනා හැර සේවකයින්ගේ මාසික දළ වැටුපින් 3% ක් සේවක භාරකාර මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන සේවක භාරකාර අරමුදලට දායක කරනු ලබයි.

ii නිර්වචන ප්‍රතිලාභ සැලසුම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං.ගි.ප්‍ර. 19) සේවක ප්‍රතිලාභවලට අනුව සෑම නිර්වචන ප්‍රතිලාභ සැලසුමකම මත පදනම්ව ඒ ඒ නිර්වචන ප්‍රතිලාභ සැලසුම සඳහා වෙන වෙනම කරනු ලබන ජීවගණක තක්සේරුවක් මත දායකත්වය ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබෙයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
වැටුප් සහ ප්‍රසාද දීමනා	7,493,963	5,582,332	7,525,513	5,610,084
නිශ්චිත දායකත්ව/ප්‍රතිලාභ සැලසුම් සඳහා දායකත්වය	682,797	505,189	684,250	506,243
නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් සඳහා ප්‍රතිපාදන (සටහන් අංක 36)	826,392	585,425	826,743	585,669
කොටස් මත පදනම් වූ වියදම්	-	-	-	-
වෙනත්	259,553	213,558	266,043	216,818
එකතුව	9,262,705	6,886,505	9,302,548	6,918,813

11. (අ) දායකත්වය - සේවක විශ්‍රාම වැටුප් අරමුදල - I →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
වියදම් ලෙස හඳුනාගත් මුදල	522,936	392,077	522,936	392,077

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජීවගණක සංගමයෙහි අධිසාමාජික පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා 2018 දෙසැම්බර් 31 දිනට ජීව ගණක ඇගයීම් සිදුකරන ලදී. [යොමුව සටහන් අංක 36 (අ) 1 පිටු අංක 323]

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

11. සේවක මණ්ඩල වියදම් (සම්බන්ධයි) →

11. (ආ) දායකත්වය - සේවක විශ්‍රාම වැටුප් අරමුදල - II →

	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	<b>167,786</b>	97,240	<b>167,786</b>	97,240

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා බැංකුව විසින් සේවක විශ්‍රාම වැටුප් අරමුදල - II ස්ථාපිත කර ඇත. ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජීවගණක සංගමයෙහි අධිසාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා 2018 දෙසැම්බර් 31 දිනට ජීව ගණක ඇගයීම සිදුකරන ලදී. [සටහන් අංක 36 (අ) 1 පිටු අංක 325].

11. (ඇ) දායකත්වය - විශ්‍රාමික සේවක වෛද්‍යාධාර ක්‍රමය →

	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	<b>135,670</b>	96,108	<b>135,670</b>	96,108

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා විශ්‍රාමික සේවක වෛද්‍යාධාර ක්‍රමය ස්ථාපිත කර ඇත. ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජීවගණක සංගමයෙහි අධිසාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා 2018 දෙසැම්බර් 31 දිනට ජීව ගණක ඇගයීම සිදුකරන ලදී. [සටහන් අංක 36 (අ) 3 පිටු අංක 327].

11. (ඈ) දායකත්වය - විශ්‍රාම පාරිතෝෂිකය →

	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	-	-	<b>351</b>	244

පාලිත සමාගමෙහි සේවක මණ්ඩලය විශ්‍රාම වැටුප් ක්‍රමයට හිමිකම් නොලබන අතර ඔවුන් 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත යටතේ ප්‍රතිපාදන සඳහා හිමිකම් ලබයි. (පිටු අංක 329 - සටහන් අංක 36 (අ) 4)

නිශ්චිත ප්‍රතිලාභ බැඳියාවන් සඳහා මුළු ප්‍රතිපාදන →

	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
නිශ්චිත ප්‍රතිලාභ බැඳියාවන් සඳහා මුළු ප්‍රතිපාදන	<b>826,392</b>	585,425	<b>826,743</b>	585,669

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

12 — වෙනත් වියදම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දැරියයුතු වන පිරිවැය සහ ආදායමට සම්බන්ධ නිශ්චිත අයිතමවල ඉපයීම් අතර සෘජු සම්බන්ධතාව මත පදනම්ව ආදායම් ප්‍රකාශයෙහි වෙනත් මෙහෙයුම් වියදම් හඳුනාගනු ලබයි. කාර්යක්ෂම තත්ත්වයන් යටතේ දේපළ, පිරිසහ හා උපකරණ පවත්වාගෙන යාමේදී හා ව්‍යාපාර කටයුතු ඉටු කිරීමේදී පැන නගින සියලු වියදම් වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී ආදායම් ප්‍රකාශයෙහි දක්වා ඇත. පසුගිය සිදුවීමක් හේතුවෙන් සමූහය වෙත වත්මන් බැඳීමක් ඇති විට (නෛතික හෝ සම්ප්‍රයුක්ත) එකී බැඳීම් පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ මුර්තිමත් කෙරෙන සම්පත් පිටතට ගලායාමක් අවශ්‍ය වියහැකි අතර එමගින් බැඳීමේ ප්‍රමාණය පිළිබඳ පිළිගත හැකි ඇස්තමේන්තුවක් කළ හැකි වන අතර සෛෂ්‍ය වියදම්වලට අදාළ ප්‍රතිපාදන හඳුනාගනු ලබයිග දේපළ පිරිසහ හා උපකරණ සහ අස්පාශ්‍ය වත්කම් ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වියදම් අනෙකුත් වියදම් වලින් වෙන්කර ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලැබේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
අධ්‍යක්ෂ මණ්ඩල පාරිශ්‍රමිකයන්	1,890	1,929	2,895	3,089
විගණක පාරිශ්‍රමිකයන්	4,087	5,478	4,677	5,988
විගණිත නොවන ගාස්තු විගණකවරුන් සඳහා	-	-	-	-
වෘත්තීය හා නෛතික වියදම්	21,369	25,126	21,369	25,126
මෙහෙයුම් අයබදු වියදම්	-	-	-	-
භාණ්ඩාගාරයට ගෙවූ විශේෂ ගාස්තු	320,000	320,000	320,000	320,000
කාර්යාල පරිපාලන හා ආයතනික වියදම්	3,267,647	2,828,558	3,272,909	2,832,989
වෙනත්	579,986	556,273	538,931	495,573
එකතුව	4,194,979	3,737,364	4,160,782	3,682,765

13 — බදු වියදම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ල.ගි.ප්‍ර. 12) හි ආදායම් බදු අනුව, බදු වියදම් යනු කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය තීරණය නිශ්චය කිරීමේදී ප්‍රවර්තන බද්ද සහ විලම්බිත බදු සඳහා ඇතුළත් කරනු ලබන සමාහාර අගයයි. හිමිකම් හෝ වෙනත් විස්තීර්ණ ආදායම්හි සෘජුවම දක්වනු ලබන අයිතමවලට අදාළ වන සීමාව හැරුණුවිට ආදායම් බදු ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

ප්‍රවර්තන බදුකරණය

ප්‍රවර්තන වර්ෂය මෙන්ම ඊට පෙර වර්ෂ සඳහා දේශීය ආදායම් බදු කොමසාරිස් වෙත ගෙවිය යුතු හෝ අය කර ගත යුතු ප්‍රමාණයන්ගෙන් ප්‍රවර්තන බදු වත්කම් හා වගකීම් සමන්විත වේ. එම ප්‍රමාණ ගණනය කිරීම සඳහා යොදා ගන්නා ලද බදු අනුපාත හා බදු නීති, ශේෂපත්‍ර දිනට හෝ ඉන් පසුව නීතිගත කර ඇත. ඒ අනුව, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත හා එහි පරිශීෂ්ඨයන්හි ප්‍රතිපාදනයන්ට අනුව පහත අනුපාත යොදා ගනිමින් වර්ෂයට අදාළ ලාභය මත පදනම්ව බදු සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

විලම්බිත බදුකරණය

වගකීම් ක්‍රමය උපයෝගී කරගනිමින් වාර්තාකරණ දිනට වත්කම් හා වගකීම් වල බදු පදනම සහ මූල්‍ය වාර්තා කිරීමේ අරමුණ පිණිස හඳුනාගන්නා අගය අතර, ඇති සියලුම තාවකාලික වෙනස්වීම් මත විලම්බිත බද්ද සඳහා ප්‍රතිපාදනය කෙරේ.

සියලුම අඩුකළ හැකි තාවකාලික වෙනස්වීම් වලට අදාළ විලම්බිත බදු වත්කම් හඳුනාගෙන ඇත. පාවිච්චි නොකළ බදු අලාභ හා පාවිච්චි නොකළ බදු බැර අයකර ගැනීමට ප්‍රමාණවත් අනාගත බදු වන ලාභ ලැබෙනැයි ගම්‍ය වනතාක් දුරට ඉදිරියට ගෙන ආ පාවිච්චි නොකළ බදු අලාභ සහ පාවිච්චි නොකළ බදු බැර සඳහා විලම්බිත බදු වත්කමක් හඳුනාගත යුතුය.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

13. බඳු වියදම් (සම්බන්ධයි) →

සෑම වාර්තාකරන දිනකටම විලම්බිත බඳු වත්කමක ධාරණ අගය සමාලෝචනය කරනු ලබන අතර, විලම්බිත බඳු වත්කමෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම කපාහැරීමට උපයෝගී කර ගැනීමේ වාසිය ලැබීමට ප්‍රමාණවත් තරම් බඳු වන ලාභ ලැබෙනැයි තවදුරටත් භවය නොවන තෙක් විලම්බිත බඳු වත්කමේ ධාරණ අගය අඩු කරනු ලබයි. හඳුනාගනු නොලැබ ඇති විලම්බිත බඳු වත්කම් සෑම වාර්තාකරන දිනක දීම යළි තක්සේරු කරන අතර අනාගත බඳු වන ලාභ වලින් විලම්බිත බඳු වත්කම් අයකර ගැනීමට ඇති හැකියාව දැන් භවය වන තාක් දුරට හඳුනාගනු ලබයි.

වාර්තාකරණ දිනට නීතිගත කර ඇති හෝ ඉන්පසුව බොහෝ දුරට නීතිගත තත්වයට පත්ව ඇති බඳු අනුපාත සහ බඳු නීති පදනම් කරගෙන වත්කම් උපලබ්ධි වූ හෝ වගකීම් පියවූ වර්ෂයට උපයෝගී කර ගැනීමට අපේක්ෂිත බඳු අනුපාතය මත විලම්බිත බඳු වත්කම් හා වගකීම් මනිනු ලැබේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>ප්‍රවර්තන බඳු වියදම්</b>				
ප්‍රවර්තන වර්ෂය	<b>3,359,383</b>	4,328,136	<b>3,362,374</b>	4,503,829
පසුගිය වර්ෂ සඳහා (අධි)/උණ වෙන් කිරීම්	<b>6,430</b>	-	<b>6,430</b>	(310)
<b>විලම්බිත බඳු වියදම්</b>				
බඳු අනුපාතිකවල වෙනසෙහි බලපෑම	-	-	-	-
තාවකාලික වෙනස්වීම් [යොමුව සටහන 13 (ආ)]	<b>75,400</b>	90,883	<b>75,252</b>	91,546
පෙර වර්ෂයේ ප්‍රතිපාදන	-	-	-	-
<b>එකතුව</b>	<b>3,441,213</b>	4,419,019	<b>3,444,056</b>	4,595,065
සඵල බඳු අනුපාතිකය (%)	<b>43.33</b>	31.50	<b>43.35</b>	33.68
සඵල බඳු අනුපාතිකය (විලම්බිත බඳු හැර) (%)	<b>42.38</b>	30.85	<b>42.41</b>	33.00

13. (අ) බඳු වියදම් සැසඳුම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>බඳු පෙර ලාභය</b>	<b>7,941,364</b>	14,028,719	<b>7,944,243</b>	13,645,212
වර්ෂය සඳහා ආදායම් බඳු (විනිශ්චිත ලාභය මත 28%)	<b>2,223,582</b>	3,928,041	<b>2,224,388</b>	3,820,659
පෙර වර්ෂවල ප්‍රවර්තන බඳු ගැලපීම්				
එකතුකළා : බඳු කටයුතු සඳහා අඩු කළ නොහැකි වියදම් මගින් බඳු සඳහා ඇතිවූ බලපෑම	<b>1,884,775</b>	2,854,015	<b>1,888,211</b>	2,881,503
අඩුකළා : බඳු කටයුතු සඳහා අඩු කළ හැකි වියදම් මගින් බඳු සඳහා ඇතිවූ බලපෑම	<b>748,974</b>	2,453,920	<b>750,225</b>	2,198,334
<b>වර්ෂය සඳහා බඳු වියදම</b>	<b>3,359,383</b>	4,328,136	<b>3,362,374</b>	4,503,829

\* ශ්‍රී ලංකා වි.ප්‍ර. 9 ට අනුව බැංකුව විසින් බඳු වියදම්වල බලපෑම යළි ප්‍රකාශිත නොකරන ලදී.

13. (ආ) ආදායම් ප්‍රකාශයට ගළපන ලද විලම්බිත බඳු (බැර)/වියදම සකස් වී ඇත්තේ පහත පරිදිය: →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
විලම්බිත බඳු වත්කම්	-	-	<b>(148)</b>	-
විලම්බිත බඳු වගකීම්	<b>75,400</b>	90,883	<b>75,400</b>	91,546
<b>ආදායම් ප්‍රකාශයට ගළපන ලද විලම්බිත බඳු බඳු (බැර)/වියදම</b>	<b>75,400</b>	90,883	<b>75,252</b>	91,546

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

14 — කොටසක ඉපයුම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමූහය විසින් එහි සාමාන්‍ය කොටස්වල මූලික හා තනුක කොටසක ඉපයීම් දත්ත ඉදිරිපත් කරනු ලබයි. බැංකුවේ සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට අදාළ වන වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය එම වර්ෂය තුළ බලාත්මක හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් ගණනින් බෙදීමෙන් මූලික කොටසක ඉපයුම ගණනය කරනු ලැබේ. සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට අදාළ වන වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය වර්ෂය තුළ බලාත්මක හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් ගණනින් බෙදා ඊට සියළුම තනුකික භවය සාමාන්‍ය කොටස් සඳහා වූ බලපෑම ගැලපීමෙන් තනුක කොටසක ඉපයුම ගණනය කෙරෙයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
සාමාන්‍ය කොටස් හිමිකරුවන් සඳහා වන ශුද්ධ ලාභය	4,500,151	9,715,961	4,500,187	9,156,396
සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට බෙදාහරින ලද ශුද්ධ ලාභය තනුකවීමේ බලපෑම සඳහා ගැලපීමෙන් පසු	4,500,151	9,715,961	4,500,187	9,156,396
කොටසක මූලික ඉපයුම් සඳහා හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	670,000	620,000	670,000	620,000
තනුක වීමේ බලපෑම	-	-	-	-
තනුක වීමේ බලපෑම ගැලපීමෙන් පසු හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	670,000	620,000	670,000	620,000
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම්	6.72	15.67	6.72	14.77
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම්	6.72	15.67	6.72	14.77

14. (අ) කොටසක මූලික හා තනුක ඉපයුම් සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව →

	පවතින සාමාන්‍ය කොටස් සංඛ්‍යාව		බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ජනවාරි 01 දිනට නිකුත් වූ කොටස් සංඛ්‍යාව	670,000	620,000	670,000	620,000
එකතුකළා : වර්ෂය තුළ නිකුත් කළ කොටස් සංඛ්‍යාව (සටහන් අංක 41)	270,000	50,000	-	-
කොටසක මූලික හා තනුක ඉපයුම් සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	940,000	670,000	670,000	620,000

\* බැංකුව විසින් 2018.12.31 දින සාමාන්‍ය කොටස් මිලියන 270 ක් නිකුත් කර ඇත.

15 — ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.ගි.ව.ප්‍ර.9) මූල්‍ය උපකරණ අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ වර්ගීකරණය යටතේ මූල්‍ය උපකරණවල ධාරන අගය පහත පරිදි සාරාංශගත කර ඇත.

15. (අ) බැංකුව - 2018 →

	ක්‍රමයෙහි පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගය රු '000	එකතුව රු '000
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානයන්	3,434,524	-	-	3,434,524
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	17,588,445	-	-	17,588,445
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	4,740,106	4,740,106
ණය සහ අත්තිකාරම්	423,532,145	-	-	423,532,145
ණය උපකරණ	518,947,969	14,801,463	2,433,915	536,183,346
හිමිකම් උපකරණ	-	1,878,919	3,750,515	5,629,434
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>963,503,083</b>	<b>16,680,382</b>	<b>10,924,536</b>	<b>991,108,000</b>

	ක්‍රමයෙහි පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	එකතුව රු '000
<b>වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	77,119,146	-	77,119,146
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	1,533	1,533
<b>මූල්‍ය වගකීම්</b>			
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	839,574,411	-	839,574,411
- ණය සුරැකුපත් හිමියන්ට ගෙවියයුතු	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	14,804,802	-	14,804,802
නිකුත් කළ ණය සුරැකුම්පත්	52,389,133	-	52,389,133
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	<b>983,887,492</b>	<b>1,533</b>	<b>983,889,025</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි) →

15. (ආ) බැංකුව - 2017 →

	ක්‍රමය පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගය රු '000	එකතුව රු '000
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානයන්	3,849,530	-	-	3,849,530
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	23,437,274	-	-	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	650	1,360,064	1,360,714
ණය සහ අත්තිකාරම්	375,703,730	-	-	375,703,730
ණය උපකරණ	555,468,618	4,114,978	1,252,878	560,836,474
හිමිකම් උපකරණ	-	2,357,336	4,440,951	6,798,287
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>958,459,152</b>	<b>6,472,964</b>	<b>7,053,893</b>	<b>971,986,009</b>

	ක්‍රමය පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගය රු '000	එකතුව රු '000
<b>වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	48,596,591	-	-	48,596,591
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	956,937	-	956,937
<b>මූල්‍ය වගකීම්</b>				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	737,212,640	-	-	737,212,640
- ණය සුරැකුපත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	12,837,008	-	-	12,837,008
නිකුත් කළ ණය සුරැකුම්පත්	162,709,027	-	-	162,709,027
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	<b>961,355,267</b>	<b>956,937</b>	<b>962,312,204</b>	

15. (ඇ) සමූහය - 2018 →

	ක්‍රමය පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගය රු '000	එකතුව රු '000
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානයන්	3,436,929	-	-	3,436,929
මහ බැංකුව වෙතැති ශේෂයන්	177	-	-	177
බැංකුවල ඇති තැන්පතු	17,588,445	-	-	17,588,445
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	4,740,106	4,740,106
ණය සහ අත්තිකාරම්	423,557,119	-	-	423,557,119
ණය උපකරණ	522,973,159	24,988,614	4,037,045	551,998,818
හිමිකම් උපකරණ	-	1,878,919	3,751,515	5,630,434
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>967,555,829</b>	<b>26,867,533</b>	<b>12,528,666</b>	<b>1,006,952,028</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි) →

15. (අ) සමූහය - 2018 (සම්බන්ධයි) →

	ක්‍රමසංඛ්‍යා පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	එකතුව රු '000
<b>වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	83,615,264	-	83,615,264
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	1,533	1,533
<b>මූල්‍ය වගකීම්</b>			
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	839,574,411	-	839,574,411
- ණය සුරැකුපත් හිමියන්ට ගෙවියයුතු	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	21,750,178	-	21,750,178
නිකුත් කළ ණය සුරැකුම්පත්	52,389,133	-	52,389,133
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	<b>997,328,986</b>	<b>1,533</b>	<b>997,330,518</b>

15. (අ) සමූහය - 2017 →

	ක්‍රමසංඛ්‍යා පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගය රු '000	එකතුව රු '000
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානයන්	3,853,989	-	-	3,853,989
මහ බැංකුව වෙතැති ශේෂයන්	94	-	-	94
බැංකුවල ඇති තැන්පතු	23,437,274	-	-	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	1,360,714	1,360,714
ණය සහ අත්තිකාරම්	374,416,626	-	-	374,416,626
ණය උපකරණ	559,319,752	7,032,614	3,071,981	569,424,346
හිමිකම් උපකරණ	-	2,357,336	4,441,951	6,799,287
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>961,027,735</b>	<b>9,389,950</b>	<b>8,874,646</b>	<b>979,292,330</b>

	ක්‍රමසංඛ්‍යා පිරිවැය රු '000	ලාභාලාභ මඟින් සාධාරණ අගයට නම් කරන ලද රු '000	එකතුව රු '000
<b>වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	49,352,574	-	49,352,574
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	956,937	956,937
<b>මූල්‍ය වගකීම්</b>			
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	737,212,640	-	737,212,640
- ණය සුරැකුපත් හිමියන්ට ගෙවියයුතු	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	17,545,212	-	17,545,212
නිකුත් කළ ණය සුරැකුම්පත්	162,709,027	-	162,709,027
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	<b>966,819,453</b>	<b>956,937</b>	<b>967,776,390</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

16 — මුදල් හා මුදල් සමානයන් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වටිනාකම වෙනස්වීම නොවැදගත් හැකි තරම් වන අවදානමකට යටත් අතැති මුදල්, බැංකුවල ඇති තැන්පතු, කෙටි දැනුම් දීමකින් ලබාගත හැකි මුදල් යනාදිය මුදල් හා මුදල් සමානයන් යන්නට ඇතුළත්ය. මුදල් හා මුදල්වලට සමානයන්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ක්‍රමාංකය පිරිවැයෙන් හානිකරණය අඩුකර දක්වයි. ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9 මූල්‍ය උපකරණ ප්‍රකාර බැංකුවල ඇති තැන්පතු, කෙටි දැනුම්දීමකින් ලබාගත හැකි මුදල් හානිකරණයට යටත්ය.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
අතැති මුදල්	699,401	944,759	699,411	944,769
බැංකුවල ඇති ශේෂයන්	2,735,350	2,892,643	2,737,745	2,897,093
කෙටි දැනුම් දීමකින් ආපසු ලබා ගතහැකි මුදල්	-	12,224	-	12,224
දළ එකතුව	3,434,750	3,849,627	3,437,155	3,854,086
අඩුකළා - හානිකරණය	(227)	(97)	(227)	(97)
ශුද්ධ එකතුව	3,434,524	3,849,530	3,436,929	3,853,989

17 — මහ බැංකුව වෙතැති ශේෂයන් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති ව්‍යවස්ථාපිත ශේෂයන්	-	-	177	94
එකතුව	-	-	177	94

18 — බැංකුවල ඇති තැන්පතු →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව සහ සමූහය එහි කෙටිකාලීන බැඳීම් කළමනාකරණය සඳහා යොදවනු ලබන හා සාධාරණ අගය වෙනස්වීමේ අවදානම නොසැලකිය හැකි තරම් වන බැංකුවල ඇති කෙටිකාලීන තැන්පතු මේ යටතට අයත් වේ. ඒවා මූල්‍ය ප්‍රකාශයන්හි ඒවායේ නාමික අගයට හෝ දළ වටිනාකමෙන් හානිකරණය අඩුකර අවශ්‍ය තැන්හි දක්වා ඇත. අදාළ බැංකුවේ බාහිර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9 මූල්‍ය උපකරණ ප්‍රකාර සමූහය විසින් හානිකරණ ප්‍රතිපාදන ගණනය කර ඇත.

18. බැංකුවල ඇති තැන්පතු (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>ශ්‍රී ලංකාවේ බැංකු වල ඇති තැන්පතු</b>				
ලංකා බැංකුව	4,968,528	13,607,749	4,968,528	13,607,749
මහජන බැංකුව	-	27,509	-	27,509
කොමර්ෂල් බැංකුව	294,392	4,409,474	294,392	4,409,474
ජාතික සංවර්ධන බැංකුව	2,606,216	3,578,552	2,606,216	3,578,552
සෙලාන් බැංකුව	8,683,222	1,724,471	8,683,222	1,724,471
ඩී එල් සී සී බැංකුව	633,275	90,350	633,275	90,350
කොළඹ යුනියන් බැංකුව	405,834	-	405,834	-
<b>දළ එකතුව</b>	<b>17,591,466</b>	<b>23,438,104</b>	<b>17,591,466</b>	<b>23,438,104</b>
අඩුකළා - හානිකරණය	(3,021)	(830)	(3,021)	(830)
<b>ශුද්ධ එකතුව</b>	<b>17,588,445</b>	<b>23,437,274</b>	<b>17,588,445</b>	<b>23,437,274</b>

19 — ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පොලී අනුපාතික, මූල්‍ය උපකරණවල මිල, වෙළඳ ද්‍රව්‍ය මිල, විදේශ විනිමය අනුපාතික, ණය අවදානම් හා දර්ශක වල වෙනස්වීම් මත අගය, සකස් කර ගන්නා මූල්‍ය උපකරණ, ව්‍යුත්පන්නයන් වේ. ඉදිරි රැකුම් උපකරණ ලෙස නම් කර නොමැති විට ව්‍යුත්පන්න වෙළඳාම සඳහා ඇති ලෙස වර්ගීකරණය වෙයි. සමූහය විසින් පොලී අනුපාතික (Swaps) හා විදේශ විනිමය ඉදිරි ගිවිසුම් යනාදී ව්‍යුත්පන්න භාවිතා කරනු ලබයි.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න

ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත වන ව්‍යුත්පන්න හැරුණු විට සෙසු ව්‍යුත්පන්න සාධාරණ අගයට වාර්තා කරන අතර, එකී සාධාරණ අගය ධනාත්මක වන්නේ නම් වත්කම් ලෙස සලකන අතර සාධාරණ අගය සෘණාත්මක වන්නේ නම් වගකීම් ලෙස සැලකෙයි. ව්‍යුත්පන්නවල සාධාරණ අගයේ වෙනස්වීම්, වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ආදායම්වලට ඇතුළත් වේ.

ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත ව්‍යුත්පන්න

විදේශ විනිමය අනුපාතික හෝ පොලී අනුපාතික සම්බන්ධ අවදානම් රැකුම්ගත කිරීම සඳහා සමූහය විසින් ව්‍යුත්පන්න ගිවිසුම් වලට එළඹෙයි. මෙකී ව්‍යුත්පන්න සාධාරණ අගයට මනිනු ලබයි. ඉදිරි රැකුම් කාර්යක්ෂම වන අවස්ථාවලදී, සාධාරණ අගයට මනිනු ලැබූ ව්‍යුත්පන්න සහ පිරිවැයට/ක්‍රමයෙන් පිරිවැයට මනිනු ලබන මූල්‍ය වත්කම් හෝ වගකීම් මගින් මූල්‍ය ප්‍රකාශනය තුළ පැන නගින අස්ථාවර භාවය ඉවත් කිරීම සඳහා සමූහය විසින් ඉදිරි රැකුම් ගිණුම්කරණ නොගැලපීම් යොදා ගනී.

මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්

වාර්තා කරනු ලබන සෑම කාලසීමාවක් අවසානයේදීම මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සාධාරණ අගයට ගණනය කරනු ලබයි.

මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් ලෙස නම් කෙරෙන සහ එසේ නම් කිරීමට පුදුසු වන ව්‍යුත්පන්නයන්හි සාධාරණ අගයෙහි වෙනස්කම්වල සඵල කොටස, මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සාධාරණ අගයේ ලාභ/අලාභ යටතේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දක්වනු ලැබේ. එසේ සඵල නොවන කොටසකට අදාළ සාධාරණ අගයෙහි කිසියම් ලාභයක් හෝ අලාභයක් ආදායම් ප්‍රකාශයෙන් එක්වරම හඳුනාගනු ලැබේ.

ඉදිරි රැකුම් අයිතම මගින් ලාභය හෝ අලාභයට බලපෑමක් ඇති කෙරෙන කාල සීමාවන්හි දී වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති සමුච්චිත ලාභ හෝ අලාභ, ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කරනු ලබයි. කෙසේ වුවද ඉදිරි රැකුම්ගත පුරෝකථන ගනුදෙනුවල ප්‍රතිඵල ලෙස මූල්‍ය නොවන වත්කම් හෝ මූල්‍ය නොවන වගකීම්ක් හඳුනා ගැනෙන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි කලින් හඳුනාගන්නා ලද ලාභ හා අලාභ, හිමිකම් වෙතින් ඉවත්කර වත්කමෙහි හෝ වගකීමෙහි මූලික පිරිවැය ගණනය කිරීමෙහි ඇතුළත් කරනු ලබයි.

ඉදිරි රැකුම්ගත උපකරණයක් කල් ඉකුත්වන විට හෝ විකුණනු ලබන විට හෝ ඉදිරි රැකුමක් තවදුරටත් අදාළ ගිණුම්කරණ නිර්ණායක සමග අනුකූල නොවන විට ආදායම් ප්‍රකාශයෙහි පුරෝකථන ගනුදෙනුව හඳුනා ගැනෙන තෙක් ඒ වන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති කිසියම් සමුච්චිත ලාභයක් හෝ අලාභයක් හිමිකම් වෙත රඳවා ගැනෙයි. පුරෝකථන ගනුදෙනුවක් තවදුරටත් සිදු වෙතැයි අපේක්ෂා නොකරන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබ ඇති සමුච්චිත ලාභය හෝ අලාභය, එක්වරම ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කරනු ලබයි.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සම්බන්ධයි) →

19.1 ව්‍යුත්පන්න වත්කම් →

බැංකුව සහ සමූහය →

දෙසැම්බර් 31 දිනට	වත්කම්	නාමික වටිනාකම	වත්කම්	නාමික වටිනාකම
	2018 රු '000	2018 රු '000	2017 රු '000	2017 රු '000
පොලී අනුපාත ව්‍යුත්පන්න විදේශ විනිමය ව්‍යුත්පන්න				
විනිමය හුවමාරු කිරීම් (SWAPS) - [සටහන් - (19.2 බී)]	4,740,106	45,551,031	1,360,064	28,106,213
විදේශ විනිමය ඉදිරි ගිවිසුම	-	-	650	306,400
එකතුව	4,740,106	45,551,031	1,360,714	28,412,613

19.2 විදේශ විනිමය හුවමාරු (SWAPS) →

2013 සැප්තැම්බර් 18 දින පස් අවුරුදු විදේශ ණය ගැනීමක් මගින් බැංකුව ඇ.ඩො.මි. 750 ක් රැස්කර ගෙන ඇති අතර එයට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව සමග වාර්ෂිකව සහ මාසිකව අලුත් කිරීමේ පදනම මත පිළිවෙලින් ඇ.ඩො.මි. 183.425 ක් සහ ඇ.ඩො.මි. 187.5 ක් වන හුවමාරු ගිවිසුම් දෙකකට එළඹ ඇත.

2014 සැප්තැම්බර් 10 දිනද පස් අවුරුදු විදේශ ණය ගැනීමක් මගින් බැංකුව තවත් ඇ.ඩො.මි. 250 ක් රැස්කර ගෙන ඇති අතර එයට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව සමග මාසිකව අලුත් කිරීමේ පදනම මත ඇ.ඩො.මි. 249.31 ක් වන හුවමාරු ගිවිසුමකට එළඹ ඇත.

හුවමාරු ගිවිසුමෙහි අරමුණ වනුයේ ශ්‍රී.ල.රු./ඇ.ඩො. හුවමාරු අනුපාතික වෙනස්වීම් මත ඉහත විදේශ විනිමය ණය සම්බන්ධයෙන් පැන නැගිය හැකි අවදානම රැකුම්ගත කිරීමයි.

හුවමාරු ගිවිසුම් (SWAPS) පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.

19.2 (අ) හුවමාරු ගිවිසුම් (SWAPS) 1 →

විස්තර	ඉදිරි රැකුමෙහි විස්තර
ඉදිරි රැකුම් උපකරණ	හුවමාරු ගිවිසුම් - 1 2018 සැප්තැම්බර් 12 වන දින ඇ.ඩො.මිලියන 183.425 හුවමාරු ගිවිසුම අවසන් විය.
ඉදිරි රැකුම්ගත අයිතම	පස් අවුරුදු ඇ.ඩො.මි. 750 ජ්‍යෙෂ්ඨ බැඳුම්කරය (අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු පොලිය සමග) 2018 සැප්. 18 දින මුල් මුදල මුළුමනින් ගෙවන ලදී.
මුදල් ප්‍රවාහ ඇතිවේ යැයි බලාපොරොත්තු වන කාලපරිච්ඡේදය	හුවමාරු ගිවිසුම් - 1 අවසන් විය.
වර්ෂය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් හි හඳුනාගත් අගය	හුවමාරු ගිවිසුම් - 1 අවසන් විය. හුවමාරු ගිවිසුම් - 1 ශ්‍රී.ල.රු.මි. 291.924 ක් මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංචිතයට හර කරන ලදී.
2018 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත අයිතමවල සාධාරණ අගය	නොමැත
2018 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත උපකරණවල සාධාරණ අගය	හුවමාරු ගිවිසුම් - 1 නොමැත
මීට පෙර ඉදිරි රැකුම් උපකරණ ගිණුම්කරණය කරන ලද එහෙත් එය සිදුවීම තවදුරටත් අපේක්ෂා නොකරන පුරෝකථනය කරන ලද ගනුදෙනු	නොමැත
කාලපරිච්ඡේදය තුළ ගිණුම් වලින් ලාභ හෝ අලාභ වශයෙන් නැවත වර්ගීකරණය කළ වටිනාකම	නොමැත

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සම්බන්ධයි) →

19.2 (ආ) හුවමාරු ගිවිසුම් (Swaps) 3 →

විස්තර	ඉදිරි රැකුමෙහි විස්තර
ඉදිරි රැකුම් උපකරණ	<p>හුවමාරු ගිවිසුම්</p> <p>ප්‍රතිපාර්ශ්වය - ශ්‍රී ලංකා මහ බැංකුව                      කාල්පනික අගය - ඇ.ඩො.මිලියන 249.31                      මුළු විදේශ ණය මුදලින් 99.72%                      අධි මිලට ඇ.ඩො.මිලියන 249.31 ක කාල්පනික අගයක් සඳහා බැංකුව විසින් මහ බැංකුව සමග ඉහත ගිවිසුම 2018 ජනවාරි 25 වන දින අලුත් කරන ලදී.</p>
ඉදිරි රැකුම්ගත අයිතම	පස් අවුරුදු ඇ.ඩො.මි. 250 ජ්‍යෙෂ්ඨ බැඳුම්කරය (අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු පොලිය සමග) මුල් මුදල 2019 සැප්තැම්බර් 10 දින මුළුමනින් ආපසු ගෙවිය යුතුය.
මුදල් ප්‍රවාහ ඇතිවේ යැයි බලාපොරොත්තු වන කාලපරිච්ඡේදය	වාර්ෂිකව
වර්ෂය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් හි හඳුනාගත් අගය	නොමැත
2018 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත අයිතමවල සාධාරණ අගය	රු. මිලියන 45,677.1
2018 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත උපකරණවල සාධාරණ අගය	නොමැත
මීට පෙර ඉදිරි රැකුම් උපකරණ ගිණුම්කරණය කරන ලද එහෙත් එය සිදුවීම තවදුරටත් අපේක්ෂා නොකරන පුරෝකථනය කරන ලද ගනුදෙනු	නොමැත
වර්ෂය තුළ ගිමිකම් වලින් ලාභ හෝ අලාභ වශයෙන් නැවත වර්ගීකරණය කළ අගය	නොමැත

19.2 (ඇ) විනිමය හුවමාරු ගිමිකම් වලට අදාළව වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබූ වටිනාකම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
හුවමාරු ගිවිසුම් - 01	(291,924)	290,074	(291,924)	290,074

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

20 — ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය වත්කමක් ප්‍රධාන වශයෙන් අත්පත් කරගෙන ඇත්තේ නුදුරු කාලයේදී විකිණීමේ හෝ ප්‍රතිමිලදී ගැනීමේ අරමුණින් හෝ කෙටිකාලී ලාභාපේක්ෂාවන් එක්ව කළමනාකරණය කරනු ලබන ආයෝජන කළඹක කොටසක් ලෙස රඳවා තබාගෙන ඇති විට හෝ සාධාරණ අගයට වාර්තා කර ඇති විට ඒවා ලාභය/අලාභය මගින් හඳුනාගනු ලැබූ මූල්‍ය වත්කමක් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. ඉදිරි රැකුම් ගිවිසුම් යටතේ ඉදිරි රැකුම් උපකරණ ලෙස නම් නොකරන ලද ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ද මෙම කාණ්ඩයට ඇතුළත් වේ. ශ්‍රී ලං.මු.වා.ප්‍ර. 9 - මූල්‍ය උපකරණ අනුව වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට හෝ ක්‍රමයෙන් පිරිවැයට මතිනු ලබන්නේ නම් හැර මූල්‍ය වත්කම් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට මතිනු ලබයි.

ලාභය/අලාභය හරහා හඳුනාගනු ලබන මූල්‍ය වත්කම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ අගයෙහි වෙනස්වීම්, වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභ/අලාභ යටතේ හඳුනාගනු ලබන අතර ගිවිසුම්වල කොන්දේසි ප්‍රකාර හෝ ගෙවීම් සිදු කිරීමේ අයිතිය ස්ථාපිත වූ පොලී ආදායම් හා වියදම් ශුද්ධ පොලී ආදායමෙහි වාර්තා කරයි. ලාභාංශ ආදායම හා උපලබ්ධි ලාභ/අලාභ වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභ/අලාභ යටතේ වාර්තා කෙරෙයි.

නුදුරු කාලයේදී විකිණීමට ඇති අපේක්ෂාව තව දුරටත් අදාළ වන්නේ දැයි තීරණය කිරීමට සමූහය විසින් ව්‍යුත්පන්නයන් නොවන ලාභය/අලාභය මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් අගයනු ලබයි. සක්‍රීය වෙළඳපළක් නොමැතිවීම හේතුවකට ගෙන මෙම මූල්‍ය වත්කම් වෙළඳාම් කිරීමට අපොහොසත් වනවිට සහ නුදුරු අනාගතයේදී ඒවා විකිණීම සඳහා වන කළමනාකරණ අපේක්ෂාව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති විට, සමූහයට ඉතා විරල අවස්ථාවන්හි දී පමණක් මෙම මූල්‍ය වත්කම් නැවත වර්ගීකරණය සඳහා සලකා බැලිය හැකිය.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
සාධාරණ අගයට ගණනය කළ ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත්	-	-	661,361	499,798
භාණ්ඩාගාර බැඳුම්කර	14,801,463	4,114,978	24,327,253	6,532,816
ගිම්කම් සුරැකුම්පත් [යොමුව සටහන 20 (ආ)]	1,878,919	2,357,336	1,878,919	2,357,336
උප එකතුව	16,680,382	6,472,314	26,867,533	9,389,950
සාධාරණ අගයට ගණනය කළ	-	-	-	-
එකතුව	16,680,382	6,472,314	26,867,533	9,389,950

20. (අ) විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
සුරැකුම්කරණය තුළින් සුරැකුම් ලෙස ගිවිසින ලද	-	-	9,595,990	2,848,477
තබා නොමැති	16,680,382	6,472,314	17,271,543	6,541,473
දළ එකතුව	16,680,382	6,472,314	26,867,533	9,389,950
ව්‍යවහාර මුදල් වශයෙන් ශ්‍රී ලංකා රුපියල්	16,680,382	6,472,314	26,867,533	9,389,950
ඇමෙරිකානු ඩොලර්	-	-	-	-
දළ එකතුව	16,680,382	6,472,314	26,867,533	9,389,950

20. ලාභ/අලාභ මඟින් හඳුනාගත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (ආ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය →

දෙසැම්බර් 31 දිනට	2018			2017		
	කොටස් ගණන	පිරිවැය රු '000	වෙළෙඳ අගය රු '000	කොටස් ගණන	පිරිවැය රු '000	වෙළෙඳ අගය රු '000
<b>1. බැංකු රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය</b>						
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී	991,418	139,295	114,013	485,180	76,303	65,245
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී (ඡන්දය රහිත)	273,294	33,862	25,963	268,731	33,862	27,901
ඩී එල් සී සී බැංකුව	430,000	85,787	39,990	430,000	85,787	52,723
හැටන් නැෂනල් බැංකුව (ඡන්දය රහිත)	287,649	49,599	48,469	284,964	49,599	54,946
ලංකා ඔරිකස් ලීසිං සමාගම	2,860	323	257	28,060	3,171	3,191
එල් ඩී එල් සී ෆිනැන්ස් පීඑල්සී	4,550,000	50,340	15,470	4,550,000	50,340	17,096
සම්පත් බැංකුව (ඡන්දය රහිත)	534,925	142,425	125,707	128,723	31,222	40,106
යුනියන් බැංකු පීඑල්සී	245,000	6,009	2,695	245,000	6,009	3,174
		507,640	372,564		336,293	264,382
<b>2. ආහාරපාන සහ දුම්කොළ ක්ෂේත්‍රය</b>						
කාගිල්ස් සිලෝන් පීඑල්සී	-	-	-	114,320	21,003	22,608
					21,003	22,608
<b>3. රසායනික හා ඖෂධ ක්ෂේත්‍රය</b>						
සී අයි සී හෝල්ඩින්ග්ස් පීඑල්සී	135,839	15,558	5,379	135,839	15,558	8,959
සී අයි සී හෝල්ඩින්ග්ස් පීඑල්සී (ඡන්දය රහිත)	13,700	1,183	411	13,700	1,183	704
හේකාබ් පීඑල්සී	447,211	83,786	58,137	447,211	83,786	64,341
		100,527	63,927		100,527	74,004
<b>4. ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රය</b>						
ඇක්සෙස් ඉන්ජිනියරින් පීඑල්සී	3,470,023	132,692	48,927	3,470,023	132,692	80,975
කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී	1,234,706	275,603	68,650	1,234,706	275,603	107,193
		408,295	117,577		408,295	188,168
<b>5. විවිධාංගකෘත ක්ෂේත්‍රය</b>						
එයිටිකන් ස්පෝන්සර් පීඑල්සී	2,493,516	294,681	119,190	2,593,516	306,499	138,738
බුඩුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී	13,017,669	65,088	24,734	14,367,669	71,838	36,938
සිලෝන් නියටර්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී	10,133	802	1,728	74,585	13,073	13,282
හේලිස් පීඑල්සී	123,026	41,512	23,006	123,026	41,512	29,196
හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී	650,000	69,656	57,720	-	-	-
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී	1,039,610	174,244	166,026	2,660,190	465,818	391,140
රිවර්ඩ් පිරිස් ඇන්ඩ් කම්පනි පීඑල්සී	6,463,907	60,911	67,871	6,463,907	60,911	82,450
වැලිබල් එන් පීඑල්සී	3,269,832	75,511	55,587	3,143,693	72,975	55,020
		782,405	515,862		1,032,626	746,764

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

20. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (ආ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2018			2017		
	කොටස් ගණන	පිරිවැය රු '000	වෙළඳ අගය රු '000	කොටස් ගණන	පිරිවැය රු '000	වෙළඳ අගය රු '000
<b>6. හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය</b>						
ඒමියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටිස් පීඑල්සී	1,366,132	106,609	58,607	1,366,132	106,609	71,324
එයිටීකන් ස්පෝර්ට්ස් හොටෙල් හෝල්ඩින්ග්ස් පීඑල්සී	2,102,133	188,903	56,759	2,102,133	188,903	61,110
සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී	3,975,017	128,776	47,700	3,975,017	128,776	62,888
ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී	5,541,205	103,475	43,221	5,541,205	103,475	48,216
ලයිට් හවුස් හොටෙල්ස් පීඑල්සී	1,175,667	71,492	34,330	1,175,667	71,492	52,080
මහවැලි ඊව් හොටෙල්ස් පීඑල්සී	133,300	4,884	1,733	133,300	4,884	2,373
මාරවිල රිසෝට්ස් පීඑල්සී	699,556	5,915	1,259	1,900	16,063	3,569
කිත්ගස්බරි පීඑල්සී	2,871,666	65,038	43,649	4,669,876	105,764	62,337
ජෙට්වින්ග් සිමිතා ලිමිටඩ්	1,300,000	19,500	15,600	1,300,000	19,500	19,500
		<b>694,592</b>	<b>302,858</b>		<b>745,466</b>	<b>383,397</b>
<b>7. ආයෝජන භාර</b>						
රේණුකා හෝල්ඩින්ග්ස් පීඑල්සී (ජන්දය රහිත)	466,438	11,307	6,857	466,438	11,307	8,302
		<b>11,307</b>	<b>6,857</b>		<b>11,307</b>	<b>8,302</b>
<b>8. ඉඩම් සහ දේපළ ක්ෂේත්‍රය</b>						
මීටර්සීස් රියැලිටි(සිලෝන්) පීඑල්සී	943,473	23,777	15,567	943,473	23,777	16,419
		<b>23,777</b>	<b>15,567</b>		<b>23,777</b>	<b>16,419</b>
<b>9. නිෂ්පාදන ක්ෂේත්‍රය</b>						
ටීජේ ලංකා පීඑල්සී	425,429	14,110	13,826	40,095	1,480	1,348
ලංකා සෙරමික් පීඑල්සී	89,191	12,069	11,675	89,191	12,069	13,229
රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී	1,748,679	221,888	130,452	1,748,679	221,888	197,981
ටෝකියෝ සිමෙන්ට් කම්පනි (ලංකා) පීඑල්සී	688,992	29,030	17,363	688,992	29,029	44,964
ටෝකියෝ සිමෙන්ට් කම්පනි(ලංකා)පීඑල්සී (ජන්දය රහිත)	611,060	22,602	14,054	611,060	22,602	35,649
ඇලුමෙක්ස් පීඑල්සී	121,295	2,074	1,637	16,150	277	294
		<b>301,773</b>	<b>189,007</b>		<b>287,345</b>	<b>293,465</b>
<b>10. බලශක්ති ක්ෂේත්‍රය</b>						
රිසස් එනර්ජි පීඑල්සී	-	-	-	203,341	4,653	3,639
එල් ඩී එල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී	4,606,600	46,066	38,695	4,606,600	46,066	46,066
		<b>46,066</b>	<b>38,695</b>		<b>50,719</b>	<b>49,705</b>

20. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (ආ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2018			2017		
	කොටස් ගණන	පිරිවැය රු '000	වෙළඳ අගය රු '000	කොටස් ගණන	පිරිවැය රු '000	වෙළඳ අගය රු '000
11. විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රය ඩයලොග් ඇක්සියාටා පීඑල්සී	3,738,360	81,332	37,757	3,790,960	94,332	49,105
		81,332	37,757		94,332	49,105
12. වෙළඳ ක්ෂේත්‍රය බ්‍රවුන්ස් සහ සමාගම පීඑල්සී	985,000	315,149	60,085	985,000	315,149	77,820
		315,149	60,085		315,149	77,820
13. ඒකක භාර කොම්ට්‍රස්ට් ඉක්විටි ෆන්ඩ්	556,793	10,000	9,869	556,793	10,000	11,139
සී බැන්ක් යුනිට් ට්‍රස්ට්	7,604,797	85,110	148,294	7,604,797	85,110	172,058
		95,110	158,163		95,110	183,197
<b>එකතුව</b>		<b>3,367,973</b>	<b>1,878,919</b>		<b>3,521,949</b>	<b>2,357,336</b>

21 — ක්‍රමාංකය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ණය හා බැංකුවට ලැබිය යුතු පහත දෑ හැර සක්‍රීය වෙළඳපළක මිල ප්‍රකාශ කර නොමැති ස්ථාවර හෝ නිශ්චය කළහැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් අයත් වේ.

- සමූහය විසින් වහාම හෝ නුදුරු කාලයේදී විකිණීමට අපේක්ෂිත හෝ මූලික හඳුනා ගැනීමේදී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ දෑ.
- සමූහය විසින් මූලික හඳුනා ගැනීමේදී වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මනින ලද මූල්‍ය වත්කම් ලෙස නම් කළ දෑ
- ණය ඉකුත්වීම හේතුවෙන් හැරුණුකොට සමූහයට එහි මූලික ආයෝජනය ප්‍රමාණවත් ලෙස මුළුමනින්ම නැවත අයකරගත නොහැකි දෑ

ණය හා බැංකුවට ලැබිය යුතු යන්නට බැඳුණු වටිනාකම් අයත් වේ. මූලික ගණනය කිරීම් වලින් අනතුරුව ණය හා ලැබිය යුතු දෑ, සඵල පොලී අනුපාතික භාවිත කරමින් අගය අඩුවීම සඳහා ප්‍රතිපාදන තබමින් ක්‍රමාංකය පිරිවැයට ගණනය කරනු ලබයි. ක්‍රමාංකය පිරිවැයට ගණනය කරනු ලබන්නේ සඵල පොලී අනුපාතිකයෙහි සංකලිත කොටසක් වන ගාස්තු සහ පිරිවැය හා අත්පත් කර ගැනීමේදී අත්වන කිසියම් වට්ටමක් හෝ අධිමිලක් සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශයේ පොලී ආදායම් යටතට ක්‍රමාංකය අන්තර්ගත වේ. හානිකරණය මගින් උද්ගතවූ අලාභ ආදායම් ප්‍රකාශයෙහි ණය සහ අනෙකුත් අලාභ හානිකරණ. යටතේ වාර්තා කරනු ලබයි.

2018 ජනවාරි මස 01 දින සිට පහත සඳහන් කොන්දේසි ද්විත්වයට අදාල වන අවස්ථාවලදී බැංකුව විසින් ණය හා අත්තිකාරම් ක්‍රමාංකය පිරිවැයට පමණක් මනිනු ලබයි.

- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම පිණිස මූල්‍ය වත්කම් රඳවා ගැනීමේ අරමුණ ඇතිව ව්‍යාපාරික ආකෘතියක් තුළ මූල්‍ය වත්කම් රඳවා ගනු ලබයි.
- මූල්‍ය වත්කම් වල ගිවිසුම්ගත නියමයන් මගින් ගෙවියයුතු "මුල් මුදල මත පොලිය හා මුල් මුදලෙහි පූර්ණ ගෙවීම්" (SPPI) සඳහා මූල්‍ය ප්‍රවාහ නිශ්චිත දිනවල එළඹේ.

ව්‍යාපාරික ආකෘතියෙහි විස්තර පිටු අංක 264 හි දක්වා ඇති සටහන් අංක 2.5.1.4.1 හා 2.5.1.4.2 හි දැක්වේ.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

21. ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>දළ ණය හා අත්තිකාරම්</b>				
හානිකරණය නොවන ණය	<b>28,819,417</b>	28,589,141	<b>28,844,390</b>	27,302,037
1 අදියර	<b>385,683,843</b>	340,653,973	<b>385,683,843</b>	340,653,973
2 අදියර	<b>6,470,038</b>	3,988,238	<b>6,470,038</b>	3,988,238
3 අදියර	<b>6,405,157</b>	5,207,152	<b>6,405,157</b>	5,207,152
<b>දළ ණය හා අත්තිකාරම්</b>	<b>427,378,455</b>	378,438,504	<b>427,403,428</b>	377,151,400
<b>අඩුකළා - පහත පරිදි සමුච්චිත හානිකරණය</b>				
1 අදියර	<b>1,610,731</b>	1,127,166	<b>1,610,731</b>	1,127,166
2 අදියර	<b>272,348</b>	128,432	<b>272,348</b>	128,432
3 අදියර	<b>1,963,230</b>	1,479,175	<b>1,963,230</b>	1,479,175
<b>මුළු හානිකරණය</b>	<b>3,846,309</b>	2,734,773	<b>3,846,309</b>	2,734,773
<b>ශුද්ධ ණය හා අත්තිකාරම්</b>	<b>423,532,145</b>	375,703,730	<b>423,557,119</b>	374,416,626

21. (අ) නිමැවුම් අනුව විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>නිමැවුම් අනුව</b>				
වෙළෙඳ මූල්‍ය	-	-	-	-
ශ්‍රී ලංකා මහ බැංකු භාණ්ඩාගාර බිල්පත්	-	-	-	-
කල් බදු කුලී හා ලැබිය යුතු දෑ	-	-	-	-
උකස්	<b>30,530,726</b>	23,874,051	<b>30,530,726</b>	23,874,051
සේවක මණ්ඩල ණය	<b>6,103,442</b>	5,057,767	<b>6,103,442</b>	5,057,767
<b>කාලීන ණය</b>				
කෙටි කාලීන	<b>6,080,407</b>	1,458,560	<b>6,080,407</b>	1,458,560
දිගු කාලීන	<b>380,231,640</b>	340,380,153	<b>380,231,640</b>	340,380,153
<b>වෙනත්</b>				
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	-	-	-
රජයට ණය ලබාදීම්	<b>2,075,000</b>	2,075,000	<b>2,075,000</b>	2,075,000
ප්‍රතිච්ඡිද්‍යුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	<b>2,357,240</b>	5,592,973	<b>2,382,213</b>	4,305,869
<b>දළ එකතුව</b>	<b>427,378,455</b>	378,438,504	<b>427,403,428</b>	377,151,400

21. ක්‍රමඝෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි) →

21. (ආ) ව්‍යවහාර මුදල් වශයෙන් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ව්‍යවහාර මුදල් වශයෙන්				
ශ්‍රී ලංකා රුපියල්	408,075,240	350,356,753	408,100,213	349,069,649
ඇමරිකානු ඩොලර්	19,303,215	28,081,751	19,303,215	28,081,751
දළ එකතුව	427,378,455	378,438,504	427,403,428	377,151,400

21. (ඇ) කර්මාන්ත වශයෙන් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
කර්මාන්ත වශයෙන්				
කෘෂිකාර්මික සහ ධීවර	20,817,480	14,990,754	20,817,480	14,990,754
නිෂ්පාදන	-	-	-	-
සංචාරක	38,746	49,042	38,746	49,042
ප්‍රවාහන	1,356,593	1,040,305	1,356,593	1,040,305
ඉදිකිරීම්/නිවාස	116,223,402	107,478,175	116,223,402	107,478,175
වාණිජ	-	-	-	-
නව ආර්ථිකය	-	-	-	-
වෙනත්				
මූල්‍ය හා ව්‍යාපාරික සේවා	26,413,837	27,452,914	26,413,837	27,452,914
යටිතල	76,286,787	76,080,169	76,286,787	76,080,169
බලශක්ති	6,801,197	8,525,567	6,801,197	8,525,567
අධ්‍යාපනය	36,362,632	31,844,099	36,362,632	31,844,099
පුද්ගලික/ලකස්/වෙනත්	143,077,781	110,977,478	143,102,754	109,690,374
දළ එකතුව	427,378,455	378,438,504	427,403,428	377,151,400

21. (ඈ) වර්ෂය තුළ හානිකරණයන්ගේ වෙනස්වීම් →

රිඤ්ඤකරණ ප්‍රතිපත්ති

කේවල හානිකරණ ඇගයීම

ක්‍රමඝෂය පිරිවැයට පවතින (බැංකුවලින් අයවිය යුතු මුදල්, ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ මෙන්ම කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන වැනි) මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, වෙන් වෙන්ව ගත්විට හෝ සාමූහිකව ගත්විට සැලකිය යුතු මූල්‍ය වත්කම්වල හානිකරණය පිළිබඳ හෝ වෙන් වෙන්ව ගත්විට සැලකිය යුතු නොවන මූල්‍ය වත්කම් වල හානිකරණය පිළිබඳ විෂයය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් පළමුව ඇගයීමක් සිදුකරනු ලබයි. වෙන් වෙන්ව ඇගයීමක් සිදුකරන ලද මූල්‍ය වත්කම්වල හානිකරණය සම්බන්ධයෙන් විෂය මූලික සාක්ෂි නොමැති බවට සමූහය තීරණය කරන්නේ නම් එකී වත්කම් සමාන ණය අවදානම් ලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කණ්ඩායමකට ඇතුළත් කර, ඒ සියල්ලම හානිකරණය පිළිබඳ සාමූහික ඇගයීමකට ලක් කරයි.

### මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

## 21. ක්‍රමකෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි) →

### 21. (අ) වර්ෂය තුළ භානිකරණයන්ගේ වෙනස්වීම් (සම්බන්ධයි) →

වෙන් වෙන් වශයෙන් භානිකරණය සම්බන්ධව කළ ඇගයීමේදී භානිකරණය පිළිබඳ අගය අඩුවීම් ඇති බවට හෝ දිගටම පවතින බවට හඳුනා ගන්නා මූල්‍ය වත්කම් මෙකී සාමූහික ඇගයීමට යොදා නොගනී.

භානිකරණයක් සිදුවී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්නම්, වත්කමෙහි ධාරණ අගය සහ තක්සේරු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයෙහි වත්මන් අගය (දැනට ඇති නොවූණු අනාගතයේදී ඇති විය හැකි බවට අපේක්ෂිත ණය පාඩු හැරුණු කොට) අතර වෙනස අනුව එකී අලාභය මනිනු ලබයි. වත්කමෙහි ධාරණ අගය ගැලපීම ගිණුමක් මගින් අඩු කරනු ලබන අතර, ආදායම් ප්‍රකාශයෙහි එම අලාභය වාර්තා කරනු ලබයි. භානිකරණය වන්නා වූ අලාභ ගණනය කිරීමේ අරමුණ සඳහා අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොලී අනුපාතය භාවිතා කරමින් වත්කමෙහි අඩුකළ ධාරණ අගය මත පොලී ආදායම නොකඩවා උපවින කිරීම සිදු කරයි. .පොලී සහ සමාන ආදායම්හි. කොටසක් ලෙස පොලී ආදායම වාර්තා කෙරෙයි.

ඇස්තමේන්තු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි වත්මන් අගය මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොලී අනුපාත මත වට්ටම් කරනු ලබයි. යම් ණය මුදලක පොලී අනුපාතය විචල්‍ය නම්, භානිකරණ අගය ගණනය කිරීම සඳහා වත්මන් සඵල පොලී අනුපාතය යොදා ගනී. සමූහය විසින් ගනුදෙනු කළ හැකි වත්කම්, ණය හා ලැබිය යුතු දෑ ලෙස නැවත වර්ගීකරණය කර ඇත්නම් භානිකරණ අලාභ ගණනය කිරීම සඳහා යොදා ගන්නේ නැවත වර්ගීකරණ දිනයේදී තීරණය කරනු ලබන නව සඵල පොලී අනුපාතයයි. සුරැකුම් වශයෙන් තබන ලද මූල්‍ය වත්කම්වල ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන වටිනාකමට ගණනය කිරීමේදී එම උකස් තබන ලද දේපළ විකිණීමට හැකි හෝ නොහැකි වුවද, අදාළ මුදල් ප්‍රවාහයෙන් තීරණය වන්නේ එම සුරැකුම් ලබාගැනීමේ හා විකිණීමේ පිරිවැය අඩුකළ වටිනාකමය.

අනාගතයේදී යළි අයකර ගතහැකි බවට යථාර්ථවාදී අදහසක් නොමැතිවිට සහ සියලු සුරැකිකයන් උපලබ්ධි වී ඇති විට හෝ සමූහයට මාරුකර ඇති විට ණය ඊට අනුබද්ධ ගැලපීම් මගින් ලියා හැරීම සිදුකරනු ලැබේ. පසුකාලීන වර්ෂයකදී භානිකරණය සඳහා අදාළ ගැලපීම් සිදුකිරීමෙන් පසු සිදුවූ සිද්ධියක් නිසා තක්සේරු කරන ලද භානිකරණ අලාභය ඉහළ යාමක් හෝ පහළ යාමක් සිදුවුවහොත් ගැලපුම් ගිණුම ගලපා මීට පෙර හඳුනාගත් භානිකරණ පාඩුව වැඩිකිරීම හෝ අඩුකිරීම සිදු කරනු ලබයි. අනාගතයේදී, ලියාහරින ලද භානිකරණයන් අය කර ගනු ලැබුවහොත් එය ණය අලාභ වියදම් වෙත බැර කරනු ලබයි.

#### සාමූහික භානිකරණ ඇගයීම

වෙන් වෙන්ව අගයනු ලබන මූල්‍ය වත්කමක් සම්බන්ධයෙන් භානිකරණය පිළිබඳ විෂය මූලික සාක්ෂි නොමැති බවට සමූහය විසින් තීරණය කරනු ලැබුවහොත් සමාන ණය අවදානම් ගුණාංග පවතින මූල්‍ය වත්කම් සහිත කාණ්ඩයක වත්කමක් ලෙස එම මූල්‍ය වත්කම ඇතුළත් කර භානිකරණය සම්බන්ධයෙන් සාමූහිකව ඇගයීමට ලක් කරනු ලැබේ.

භානිකරණය පිළිබඳව සාමූහිකව අගයනු ලබන මූල්‍ය වත්කම් කාණ්ඩයක අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කරනුයේ කාණ්ඩයේ වත්කම් වලට සමාන ණය අවදානම් ලක්ෂණ සහිත වත්කම් වල අතින් අලාභ අත්දැකීම් මත පදනම් වෙමිනි. අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි තක්සේරු කළ වෙනස්වීම්, වසරින් වසර නිරීක්ෂණය කළ හැකි අන්තචලට, සම්බන්ධ වෙනස්වීම් (විඳිකියා අනුපාත, දේපළ මිල, පාරිභෝගික භාණ්ඩ මිල, ගෙවීමේ තත්ත්වයන් හෝ කාණ්ඩයට ඇති වූ අලාභ හා ඒවායේ ප්‍රමාණය දක්වන වෙනත් කරුණු ආදියේ වෙනස්වීම්) පිළිබිඹු කරයි. තක්සේරු කරන ලද අලාභ හා සත්‍ය අලාභ අත්දැකීම් අතර වෙනස්කම් අවම කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේද හා උපකල්පන තීරණය වුවද සමාලෝචනය කෙරෙයි.

#### ණය හා ලැබිය යුතු දෑ කපා හැරීම

ශ්‍රී ල.ගි.ප්‍ර.39 යටතේ වූ බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 යටතේද එලෙසම පවතී. අයකරවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගෙන අවසන් වූ පසුව සහ ආපසු ණය අයකර ගැනීමේ යථාර්ථවාදී පසුබික් නොමැති අවස්ථාවලදී සාමාන්‍යයෙන් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් ණය කපා හරිනු ලැබේ. ණය සඳහා සුරැකුම් ඇති විට සාමාන්‍යයෙන් සුරැකුම් උපලබ්ධියෙන් මුදල් ලැබීමෙන් පසු කරනු ලැබේ. කපා හැරිය යුතු දීමනාව සමුච්චිත අලාභ දීමනාව වඩා වැඩිවන අවස්ථාවකදී එකී වෙනස, දීමනාවට එක් වියයුතු එකතුවක් ලෙස පළමුව සලකනු ලබන අතර අනතුරුව දළ ධාරණ අගයට එරෙහිව යොදාගනු ලැබේ. කපාහැරීමක් පසුව හඳුනාගත හොත් එය වෙනත් මෙහෙයුම් ආදායමට බැර කෙරෙයි.

21. ක්‍රමඝෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි) ->

21. (අ) වර්ෂය තුළ හානිකරණයන්ගේ වෙනස්වීම් (සම්බන්ධයි) ->

සුරැකුම් තක්සේරුකරණය

මූල්‍ය වත්කම්වල අවදානම අවම කර ගැනීම පිණිස සමූහය විසින් හැකි අවස්ථාවලදී සුරැකුම් උපයෝගී කරගනු ලබයි. මුදල්, රත්රන්, රාජ්‍ය සුරැකුම්පත් යනාදී විවිධ ස්වරූපයෙන් සුරැකුම් පවතියි. මෙලෙස සුරැකුම් ලෙස රඳවාගනු ලබන මූල්‍ය වත්කම් ආගණනය කිරීම සඳහා බැංකුව විසින් හැකිතාක් දුරට සක්‍රීය වෙළඳපළ දත්ත උපයෝගී කර ගනු ලබයි.

හානිකරණ ප්‍රතිපත්ති පිළිබඳ විස්තර පිටු අංක 269 හි සටහන් අංක 2.5.2 මගින් දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>1 අදියර</b>				
ජනවාරි 01 දිනට ශේෂය	1,127,166	1,025,110	1,127,166	1,025,110
ආදායම් ප්‍රකාශයට ගැලපීම	483,565	102,056	483,565	102,056
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	1,610,731	1,127,166	1,610,731	1,127,166
<b>2 අදියර</b>				
ජනවාරි 01 දිනට ශේෂය	128,432	111,702	128,432	111,702
ආදායම් ප්‍රකාශයට ගැලපීම	143,916	16,730	143,916	16,730
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	272,348	128,432	272,348	128,432
<b>3 අදියර</b>				
ජනවාරි 01 දිනට ශේෂය	1,479,175	968,868	1,479,175	968,868
ආදායම් ප්‍රකාශයට ගැලපීම	503,642	636,971	503,642	636,971
වර්ෂය තුළ කපාහැරීම්	(19,587)	(126,664)	(19,587)	(126,664)
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	1,963,230	1,479,175	1,963,230	1,479,175

21. (ඉ) කල්බදු කුලී ලැබීම් ->

කල්බදු කුලී ලැබීම් යටතේ හෙළිදරව් කිරීමට කිසිදු අයිතියක් නොමැත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

22 — ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමූහයට කල්පිරීම තෙක් රඳවා ගැනීමට අදහස් කරන හා හැකියාව තිබෙන ක්‍රමණය පිරිවැය - ණය ගණනය කරන මූල්‍ය වත්කම් හා වෙනත් උපකරණ නිශ්චිත කල්පිරීම් සීමා හා නිශ්චිතව තීරණය කළ හැකි ගෙවීම් සීමා සමග ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් මූලික මිනීමෙන් අනතුරුව ක්‍රමණය පිරිවැය - ණය ගණනය කරන මූල්‍ය වත්කම් හා වෙනත් උපකරණ, සඵල පොලී අනුපාතික යොදා ගනිමින් භානිකරණය අඩුකර ක්‍රමණය පිරිවැයට මනිනු ලබයි. සඵල පොලී අනුපාතිකයෙහි අත්‍යන්ත කොටසක් වන අත්පත් කර ගැනීමෙහිලා අදාළ වාරික සහ ගාස්තු හෝ වට්ටම් සැලකිල්ලට ගනිමින් ක්‍රමණය පිරිවැයට ගණනය කරනු ලබයි. ආදායම් ප්‍රකාශයෙහි පොලී හා සමාන ආදායම් හි ක්‍රමණය ඇතුළත් වේ. එවන් ආයෝජන වලින් පැන නගින භානිකරණය ආදායම් ප්‍රකාශයෙහි භානිකරණ ගාස්තු යටතේ හඳුනා ගැනෙයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	21,005,363	35,115,115	21,005,363	35,115,115
භාණ්ඩාගාර බැඳුම්කර	484,786,616	450,001,836	488,460,612	453,653,149
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	178,560	59,156,126	178,560	59,156,126
ආයතනික ණය උපකරණ	7,653,898	7,813,406	8,005,137	8,013,326
භාරකාර සහතිකපත්	5,332,605	3,653,603	5,332,605	3,653,603
දළ එකතුව	518,957,041	555,740,085	522,982,276	559,591,319
අඩුකළා - භානිකරණය	(9,072)	(271,467)	(9,117)	(271,567)
ශුද්ධ එකතුව	518,947,969	555,468,618	522,973,159	559,319,752

22. (අ) විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
සුරැකුම්කරණය මගින්				
සුරැකුම් ලෙස ගිවිසින ලද	69,160,408	48,382,000	72,546,833	51,689,909
තබා නොමැති	449,796,633	507,358,085	450,435,443	507,901,410
දළ එකතුව	518,957,041	555,740,085	522,982,276	559,591,319
ව්‍යවහාර මුදල් වශයෙන්				
ශ්‍රී ලංකා රුපියල්	518,778,481	496,583,959	522,803,716	500,435,193
ඇමෙරිකානු ඩොලර්	178,560	59,156,126	178,560	59,156,126
දළ එකතුව	518,957,041	555,740,085	522,982,276	559,591,319

22. ක්‍රමඝෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ (සම්බන්ධයි) →

22. (ආ) වර්ෂය තුළ හානිකරණ සංවලන →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
<b>1 අදියර</b>				
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	271,467	261,818	271,567	261,907
ආදායම් ප්‍රකාශයට ගැලපීම	(262,395)	9,649	(262,450)	9,660
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	9,072	271,467	9,117	271,567

2 වන හා 3 වන අදියර සඳහා හානිකරණ සංවලන නොමැත

23 — වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

හිමිකම් හා ණය සුරැකුම්පත්, විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන යන්නට අයත් වේ. වෙළඳාම සඳහා දරා සිටින හෝ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ ආයෝජන ලෙස වර්ගීකරණය නොවූණු ආයෝජන මේ යටතට අයත් වේ. මේ යටතට ගැනෙන ණය සුරැකුම්පත් වනුයේ, නිශ්චිතව නොදක්වන කාලසීමාවක් තුළ රඳවා තබාගෙන ද්‍රව්‍යීලතා අවශ්‍යතා මත හෝ වෙළඳපළ තත්ත්වයන්ගේ වෙනස්වීම් වලට ප්‍රතිචාර ලෙස විකිණිය හැකි ණය සුරැකුම්පත්ය.

මූලික ගණනය කිරීම් වලින් අනතුරුව විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන පසුව සාධාරණ අගයට ගණනය කරනු ලබයි. විකිණීම සඳහා පවතින ආයෝජන යටතේ ඇති ප්‍රකාශිත වෙළඳපළ මිලක් නොමැති හා සාධාරණ අගය විශ්වාසදායී ලෙස ගණනය කළ නොහැකි හිමිකම් කොටස් ආයෝජන පිරිවැයට ගණනය කරනු ලබයි.

විකිණීම සඳහා පවතින ආයෝජන සංචිතයේ හිමිකම් යටතේ උපලබ්ධි නොවූ ලාභ හා පාඩු සෘජුවම හඳුනා ගැනෙයි. ආයෝජනයක් සිදු කිරීමෙන් අනතුරුව උත්පාදිත හා ඊට පෙර හිමිකම් යටතේ ගණනය කළ සමුච්චිත ලාභ හෝ අලාභ මූල්‍ය ආයෝජනවලින් ලද ශුද්ධ ලාභ/(අලාභ) යටතේ ආදායම් ප්‍රකාශයෙහි වාර්තා කෙරෙයි. එකම සුරැකුමක් යටතේ අයෝජන කිහිපයක් සමූහය සතුටු විට ඒවායෙහි විකිණීමේ කටයුතු පැමිණි පිළිවෙලට සිදු කරනු ලබයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන රඳවා තබාගෙන ඇති අතර උපයා ගන්නා පොලීය, සඵල පොලී අනුපාතික භාවිතයෙන් ලද පොලී ආදායම ලෙස වාර්තා වෙයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන රඳවා ගන්නා අතරතුර උපයනු ලබන ලාභාංශ, ගෙවීම් සිදු කිරීමේ අයිතිය තහවුරු වූ පසුව, ආදායම් ප්‍රකාශයෙහි වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ වාර්තා කරනු ලැබේ. එවන් ආයෝජනයන්හි අගය අඩුවීමෙන් පැන නගින පාඩු, ආදායම් ප්‍රකාශයෙහි මූල්‍ය ආයෝජන මත අගය හානිකරණය වීමේ අලාභ යටතේ ගණනය කරන අතර, විකිණීම සඳහා පවතින ආයෝජන සංචිතයෙන් ඉවත් කරනු ලැබේ.

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් හානිකරණය

විකිණීම සඳහා පවතින ආයෝජනවල ඇතුළත් ණය සුරැකුම්පත් ඇතුළු මූල්‍ය ආයෝජන සම්බන්ධයෙන්, යම් ආයෝජනයක අගය අඩු වී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් සෑම වාර්තාකරණ දිනයකදීම ඇගයීමක් සිදුකරනු ලබයි.

විකිණීම සඳහා පවතින ලෙස වර්ගකර ඇති ණය උපකරණ සම්බන්ධයෙන් ක්‍රමඝෂය පිරිවැය පවතින මූල්‍ය වත්කම් වලට සමාන නිර්ණායක මත පදනම්ව හානිකරණය පිළිබඳ විෂය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් වෙන් වෙන් වශයෙන් ඇගයීම් කරනු ලබයි. කෙසේ වුවද, අඩු වූ අගය ලෙස වාර්තා වන්නේ ක්‍රමඝෂය පිරිවැය සහ වත්මන් සාධාරණ අගය අතර වෙනස ලෙස ගණනය වන සමුච්චිත අලාභයෙන් ආදායම් ප්‍රකාශයෙහි මුල් වාර්තා කළ එම ආයෝජනය මත හානිකරණය අඩුකළ පසු ලැබෙන අගයයි. අනාගත පොලී ආදායම, අඩු කරන ලද ධාරණ අගය මත පදනම් වන අතර, හානිකරණ අලාභය මැනීමේ අරමුණින් අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් සඳහා යොදාගත් පොලී අනුපාතය භාවිතයෙන් උපචිත කරනු ලැබේ. පොලී ආදායම, පොලී හා සමාන ආදායමෙහි කොටසක් ලෙස වාර්තා වේ. පසුකාලීන කාලසීමාවකදී, ණය උපකරණයේ සාධාරණ අගය ඉහළ ගියහොත් සහ එම ඉහළ යාම ආදායම් ප්‍රකාශයෙහි හානිකරණයක් වාර්තා වුවාට පසු හටගත් ණය සිද්ධියකට සම්බන්ධ නම්, හානිකරණ අලාභය, ආදායම් ප්‍රකාශය හරහා ප්‍රති ගැලපීමක් කරනු ලබයි.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි) ->

විකිණීම සඳහා පවතින ආයෝජනයක් ලෙස වර්ග කළ හිමිකම් ආයෝජන සම්බන්ධයෙන් ගත්විට ආයෝජනයක සාධාරණ අගය එහි පිරිවැයට වඩා සැලකිය යුතු හෝ දීර්ඝකාලීන පහත වැටීමේදී විෂය මූලික සාක්ෂි සඳහා ඇතුළත් වේ. මෙහිදී "සැලකිය යුතු" ලෙස බැංකුව සාමාන්‍යයෙන් අදහස් කරන්නේ 20% ක ප්‍රතිශතයක් වන අතර, "දීර්ඝ කාලීන" ලෙස සලකන්නේ සාමාන්‍යයෙන් මාස 6 කට වඩා වැඩි කාලසීමාවකි. හානිකරණය පිළිබඳ සලකන විට අත්පත්කර ගැනීමේ පිරිවැය සහ වත්මන් සාධාරණ අගය අතර වෙනස ලෙස ගණනය කරනු ලබන සමුච්චිත අලාභයෙන්, වෙනත් විස්තීර්ණ ආදායම් මින් පෙර වාර්තා කළ එම ආයෝජනය මත හානිකරණ ප්‍රමාණය අඩුකර, හිමිකම් කාණ්ඩයෙන් ඉවත් කර ආදායම් ප්‍රකාශයෙහි වාර්තා කරනු ලබයි. ආදායම් ප්‍රකාශය හරහා හිමිකම් ආයෝජනය මත වූ හානිකරණ අලාභයන් ප්‍රති ගැලපීම් සිදු නොකෙරෙයි. හානිකරණයෙන් පසු සාධාරණ අගයෙහි ඉහළයාම් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

ගිණුම්කරණ ප්‍රතිපත්ති (2018.01.01 දිනෙන් පසුව අදාළ වන)

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් ගණයට හිමිකම් සහ ණය සුරැකුම්පත් අයත්වේ. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය ලෙසින් වර්ගීකරණය කරනු ලබන හිමිකම් ආයෝජන, උපාය මාර්ගික ආයෝජන ලෙස පවතින අයිතමයන්ය. වෙළඳපළ තත්ත්වයන්ගේ වෙනස්වීම් වලට ප්‍රතිචාර ලෙසින් හෝ ද්‍රවශීලතාව අවශ්‍යතාවන්ට ප්‍රතිචාර ලෙසින් විකුණනු ලබන මෙම ප්‍රභේදයට අයත් ණය සුරැකුම්පත් නිශ්චිත නොවන කාලපරිච්ඡේදයකට රඳවා ගැනීමට අපේක්ෂා කරනු ලබන අයිතමයන්ය.

මූලික මිනුමෙන් පසුව වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් පසුව සාධාරණ අගයට මනිනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් පහත පරිදි ප්‍රභේද දෙකකට වර්ග කළ හැකිය.

i වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති හිමිකම් උපකරණ

මූලික හඳුනාගැනීමෙන් පසුව, ශ්‍රී ල.ගි.ප්‍ර. 32 මූල්‍ය උපකරණ යටතේ හිමිකම් යන්නෙහි නිර්වචනයට සරිලන අවස්ථාවලදී බැංකුව විසින් ඇතැම් විටෙක එහි හිමිකම් ආයෝජන වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති හිමිකම් උපකරණ ලෙස ආපසු හැරවිය නොහැකි පරිදි වර්ගීකරණය කරනු ලබයි. එවන් වර්ගීකරණයක් උපකරණයෙන් උපකරණය යන පදනම මත තීරණය වෙයි.

උපලබ්ධි නොවූ ලැබීම් හා අලාභ, වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතයෙහි සෘජුවම හිමිකම් ලෙස හඳුනාගනු ලබයි. මෙකී හිමිකම් උපකරණ මත ඇති වන ලැබීම් හා අලාභ යළි ලාභයක් ලෙස කිසි විටෙක ප්‍රතිවක්‍රීකරණය කරනු නොලබයි. උපකරණයෙහි පිරිවැයෙහි කොටසක් ලෙස යළි අයකර ගැනීමෙහිදී එකී අරමුදලින් බැංකුව ප්‍රතිලාභ ලබන අවස්ථාවලදී හැර ගෙවීමේ අයිතිය ස්ථාපිත කර ගන්නා අවස්ථාවලදී ලාභාංශ, වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස ලාභයට/අලාභයට හඳුනාගනු ලබයි. එබඳු අවස්ථාවලදී එකී ලැබීම්, වෙනත් විස්තීර්ණ ආදායම්හි වාර්තා කරනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති හිමිකම් උපකරණ හානිකරණ ඇගයීමට යටත් නොවේ.

කෙසේ වෙතත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය යටතේ ඇති ප්‍රකාශිත වෙළඳපොළ මිලක් නොමැති සහ සාධාරණ අගය විශ්වසනීය ලෙස මිනිය නොහැකි හිමිකම් ආයෝජන පිරිවැයට මනිනු ලබයි.

ii වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති ණය උපකරණ

පහත කොන්දේසි ද්විත්වයටම අනුකූල වන අවස්ථාවලදී වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මනිනු ලබන ණය උපකරණ සඳහා බැංකුව විසින් ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9 යටතේ නව වර්ගීකරණය අදාළ කරගනු ලබයි.

- > ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස් කිරීම සහ මූල්‍ය වත්කම් විකිණීම මගින් සාක්ෂාත් කරගත හැකි අරමුණු සහිත උපකරණ ව්‍යාපාරික ආකෘතියක් යටතේ රඳවාගනු ලබයි.
- > මූල්‍ය වත්කම් ගිවිසුම්ගත නියමයන් SPPI පරීක්ෂාවට බඳුන් වෙයි.

ශ්‍රී ල.ගි.ප්‍ර. 39 යටතේ විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජන ලෙස පෙර වර්ගීකරණය කරන ලද වත්කම් මෙකී උපකරණ ගණනට වැඩි වශයෙන් වැටේ.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් මත උපයන ලද පොලිය, සඵල පොලී අනුපාතකය උපයෝගී කර ගනිමින් පොලී ආදායමට හඳුනාගනු ලබයි. එවන් ආයෝජනවලින් පැන නගින අලාභ, ආදායම් ප්‍රකාශයෙහි හානිකරණ ගාස්තු යටතේ හඳුනාගනු ලැබෙයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
හාණ්ඩාගාර බිල්පත් [සටහන 23 (ඇ)]	-	1,171,488	-	1,171,488
හාණ්ඩාගාර බැඳුම්කර [සටහන 23 (ඇ)]	<b>2,433,915</b>	81,390	<b>4,037,045</b>	1,900,493
හිමිකම් සුරැකුම්පත්				
නිල ලැයිස්තුගත හිමිකම් සුරැකුම්පත් [සටහන 23 (ඉ)]	<b>3,447,888</b>	3,876,570	<b>3,447,888</b>	3,876,570
නිල ලැයිස්තුගත නොවන හිමිකම් සුරැකුම්පත් (සටහන 23.ඒ)	<b>302,627</b>	564,381	<b>303,627</b>	565,381
ආයතනික ණය උපකරණ	-	-	-	-
(අඩුකළා): හානිකරණය	-	-	-	-
<b>වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ශුද්ධ මූල්‍ය වත්කම්</b>	<b>6,184,430</b>	5,693,829	<b>7,788,560</b>	7,513,932

23. (අ) විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු '000	2017 රු '000	2018 රු '000	2017 රු '000
සුරැකුම්කරණය මගින්				
සුරැකුම් ලෙස ගිවිසින ලද	-	-	<b>1,524,097</b>	1,690,832
තබා නොමැති	<b>6,184,430</b>	5,693,829	<b>6,264,463</b>	5,823,100
<b>දළ එකතුව</b>	<b>6,184,430</b>	5,693,829	<b>7,788,560</b>	7,513,932
ව්‍යවහාර මුදල් අනුව				
ශ්‍රී ලංකා රුපියල්	<b>6,184,430</b>	5,693,829	<b>7,788,560</b>	7,513,932
ඇමෙරිකානු ඩොලර්	-	-	-	-
<b>දළ එකතුව</b>	<b>6,184,430</b>	5,693,829	<b>7,788,560</b>	7,513,932

23. (ආ) වර්ෂය තුළ හානිකරණ සංවලන →

වර්ෂය තුළ හානිකරණ සංවලන වාර්තා නොවීය.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

23. (අ) ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බිල්පත් →

	2018 - බැංකුව සහ සමූහය			2017 - බැංකුව සහ සමූහය		
	ප්‍රකාශිත අගය	ආයෝජන පිරිවැය	සාධාරණ අගය	ප්‍රකාශිත අගය	ආයෝජන පිරිවැය	සාධාරණ අගය
	රු '000	රු '000	රු '000	රු '000	රු '000	රු '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බිල්පත්	-	-	-	1,200,000	1,164,059	1,171,488
					1,164,059	1,171,488

23. (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර →

	2018 - බැංකුව			2017 - බැංකුව		
	ප්‍රකාශිත අගය	ආයෝජන පිරිවැය	සාධාරණ අගය	ප්‍රකාශිත අගය	ආයෝජන පිරිවැය	සාධාරණ අගය
	රු '000	රු '000	රු '000	රු '000	රු '000	රු '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බිල්පත්	2,426,000	2,454,815	2,433,915	76,000	74,709	81,390
		2,454,815	2,433,915		74,709	81,390

	2018 - සමූහය			2017 - සමූහය		
	ප්‍රකාශිත අගය	ආයෝජන පිරිවැය	සාධාරණ අගය	ප්‍රකාශිත අගය	ආයෝජන පිරිවැය	සාධාරණ අගය
	රු '000	රු '000	රු '000	රු '000	රු '000	රු '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර	3,951,000	4,267,031	4,037,045	1,751,000	2,037,829	1,900,493
		4,267,031	4,037,045		2,037,829	1,900,493

23. (ඉ) නිල ලැයිස්තුගත ආයෝජන - හිමිකම් සුරැකුම්පත් - බැංකුව සහ සමූහය →

	2018			2017		
	කොටස් ගණන	පිරිවැය	සාධාරණ අගය	කොටස් ගණන	පිරිවැය	සාධාරණ අගය
	රු '000	රු '000	රු '000	රු '000	රු '000	රු '000
හැටන් නැෂනල් බැංකු පිළිබඳව	11,346,652	1,655,816	2,428,184	11,262,707	1,655,816	2,773,004
ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිබඳව	13,158,700	445,642	307,913	13,158,700	445,642	369,522
පිපල්ස් ලීසිං කම්පනි පිළිබඳව	43,668,157	784,405	711,791	43,668,157	784,405	734,044
		2,885,863	3,447,888		2,885,863	3,876,570

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

23. (ඊ) නිල ලැයිස්තුගත නොවන ආයෝජන - හිමිකම් සුරැකුම්පත් →

	2018 - බැංකුව			2017 - බැංකුව		
	කොටස් ගණන රු '000	පිරිවැය රු '000	සාධාරණ අගය රු '000	කොටස් ගණන රු '000	පිරිවැය රු '000	සාධාරණ අගය රු '000
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේටඩ් නිවිස් පේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	245,136	16,452,126	164,521	506,890
(අඩුකළා) : හානිකරණය		-	-		-	-
		222,012	302,627		222,012	564,381

	2018 - සමූහය			2017 - සමූහය		
	කොටස් ගණන රු '000	පිරිවැය රු '000	සාධාරණ අගය රු '000	කොටස් ගණන රු '000	පිරිවැය රු '000	සාධාරණ අගය රු '000
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේටඩ් නිවිස් පේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	245,136	16,452,126	164,521	506,890
ආයෝජනය - ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යාංශය	100,000	1,000	1,000	100,000	1,000	1,000
(අඩුකළා) : හානිකරණය		-	-		-	-
		223,012	303,627		223,012	565,381

නිල ලැයිස්තුගත නොකළ විකිණීම සඳහා පවතින හිමිකම් කොටස් සියල්ල (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැරුණු විට) ඒවායේ සාධාරණ අගය පිළිගත හැකි පරිදි ඇස්තමේන්තු කළ නොහැකි නිසා, පිරිවැයට වාර්තා කර ඇත. මෙකී ආයෝජන සඳහා වෙළෙඳපලක් නොමැති අතර, ඒවා දීර්ඝ කාලීනව රඳවා ගැනීමට බැංකුව අපේක්ෂා කරයි. නිරීක්ෂණය කළහැකි දත්ත පදනම් කරගත් ඇගයීම් ආකෘතියක් යොදා ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොටස් ආයෝජනයන්හි සාධාරණ අගය තීරණය කර ඇත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

24 — පාලිත සමාගම්වල ආයෝජනයන් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පාලිත සමාගම්වල ආයෝජන, හානිකරණය වෙනුවෙන් දීමනා අඩු කළ පසු පිරිවැයට ගණනය කර බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි දැක්වේ. කිසියම් හානිකරණ ඇඟවීමක් ඇත්දැයි තීරණය කිරීම පිණිස සෑම වාර්තාකරන දිනකදීම පාලිත සමාගම්වල ශුද්ධ වත්කම්, සමාලෝචනය කරනු ලබයි. කිසියම් හානිකරණයක් සිදුවී ඇති බවට ඇඟවීමක් වේ නම්, ආයෝජනයේ යළි අයකරගත හැකි අගය ඇස්තමේන්තු කරනු ලබන අතර, ශුද්ධ වත්කම්වල අලාභයෙහි මට්ටමට හානිකරණ අලාභය හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	2018		2017		2018		2017	
	%	%	පිරිවැය* රු '000	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව ** රු '000	පිරිවැය * රු '000	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව ** රු '000	පිරිවැය * රු '000	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව ** රු '000
<b>නිල ලැයිස්තුගත නොවන ගිණිකම් කොටස්</b>								
එන්.එස්.බී.ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්	100	100	1,700,000	2,722,821	900,000	1,944,586		
(එකක් රු.10 බැගින්වූ සාමාන්‍ය කොටස් 170,000,000)								
අඩුකළා : හානිකරණය			-	-	-	-		
<b>ශුද්ධ එකතුව</b>			<b>1,700,000</b>	<b>2,722,821</b>	<b>900,000</b>	<b>1,944,586</b>		

\* වර්ෂය තුළ රු. මිලියන 800 ක් වටිනා කොටස් පාලිත සමාගම් විසින් නිකුත් කරන ලදී.  
\*\* පාලිත සමාගම්වල ආයෝජන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුකරණය, ශුද්ධ වත්කම් මත 2018 දෙසැම්බර් 31 දිනට විගණිත මූල්‍ය ප්‍රකාශ මත පදනම්ව සිදුකර ඇත.

24. (අ) වර්ෂය තුළ හානිකරණ සංවලන →

2018 වර්ෂය තුළ හානිකරණ සංවලන වාර්තා නොවීය.

25 — ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය →

ආශ්‍රිත බද්ධ ව්‍යාපාරවල ආයෝජනයන් වාර්තා නොවීය.

26 — දේපල, පිරිසත සහ උපකරණ →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

හඳුනාගැනීමේ පදනම

වත්කමෙහි පිරිවැය විශ්වාසනීය ලෙස ගණනය කළ හැකි නම් සහ වත්කම් හා සබැඳි අනාගත ප්‍රතිලාභ, සමූහය වෙත ගලා ඒමේ සම්භාවිතාවයන් ඇති විටක දේපල, පිරිසත හා උපකරණ පොත්වල හඳුනාගනු ලබයි. වත්කම අත්පත් කර ගැනීමට සෘජුවම අදාළ වන පිරිවැයද ඇතුළත්ව දේපල, පිරිසත හා උපකරණ මූලිකවම පිරිවැයට ගණනය කරනු ලබයි.

මිනීමේ පදනම

වත්කමක් ලෙස හඳුනා ගැනීමට සුදුසුකම් ලබන දේපල, පිරිසත හා උපකරණ අයිතමයක් මුල් වරට එහි පිරිවැයට මනිනු ලබයි. පිරිවැය යන්නට වත්කම අත්පත් කර ගැනීම සඳහා සෘජුව අදාළ කලහැකි පිරිවැය සහ පසුකාලීන පිරිවැය ඇතුළත් වේ. තමන් විසින්ම ඉදිකල වත්කමක පිරිවැය යන්නට සෘජු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැය සහ වත්කම කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාකාරීවීය හැකි තත්ත්වයට ගෙන ඒමට සෘජුව අදාළ කලහැකි අනෙකුත් පිරිවැය මෙන්ම වත්කම ස්ථානගත කර ඇති වැඩ බිමෙන් ගලවා දැමීම, ඉවත් කිරීම සහ භූමිය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වන පිරිවැයෙහි මුල් ඇස්තමේන්තුව සහ ප්‍රාග්ධනික කරන ලද ණය ගැණුම් පිරිවැය ඇතුළත් වේ. පරිගණක උපකරණවල ක්‍රියාකාරිත්වයේ සංකලිත කොටසක් වන මිලදී ගත් පරිගණක මෘදුකාංග, පරිගණක උපකරණ යටතේ ප්‍රාග්ධනික කරයි. දේපල, පිරිසත හා උපකරණ අයිතමයක කොටස් විවිධ වූ ඵලදායී ජීවකාල වලින් යුක්ත වන විට එම කොටස් වෙන් වෙන් වූ දේපල, පිරිසත හා උපකරණ අයිතමයන් ලෙස හඳුනාගනු ලැබේ.

පිරිවැය ආකෘතිය

සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි හැරුණුවිට සෙසු දේපල, පිරිසත හා උපකරණ සඳහා සමූහය විසින් පිරිවැය ආකෘතිය උපයෝගී කරගනු ලබන අතර, මිලදී ගැනීමේ හෝ ඉදිකිරීමේ පිරිවැය සහ ඒ සම්බන්ධ අමතර පිරිවැයද ඇතුළත්ව, සමූච්චිත ඝෟෂ හා සමූච්චිත හානිකරණ අලාභ අඩුකල පසු අගයට වර්තා කරනු ලබයි.

26. දේපල, පිරිසන සහ උපකරණ (සම්බන්ධයි) →

ප්‍රත්‍යාගණන ආකෘතිය

සමූහය විසින් සමස්ත සිත්තකර ඉඩම් හා ගොඩනැගිලි කාණ්ඩයටම ප්‍රත්‍යාගණන ආකෘති උපයෝගී කරගනු ලබයි. ප්‍රත්‍යාගණනය කරනු ලබන දිනට වත්කමෙහි සාධාරණ අගයෙන් පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ සමුච්චිත හානිකරණ අලාභයන් අඩුකල පසු අගය වන ප්‍රත්‍යාගණන අගයට එම දේපල පවත්වාගෙන යනු ලබයි. ශේෂපත්‍ර දිනට ඇති සාධාරණ අගය හා ධාරණ අගය අතර, සැලකිය යුතු වෙනසක් නොමැති බව සහතික කරනු වස් වක්‍රීය පදනම මත සමූහයෙහි සිත්තකර ඉඩම් හා ගොඩනැගිලි සෑම තෙවසරකටම වරක් ප්‍රත්‍යාගණනය කරනු ලබයි. වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමේදී ධාරණ අගයෙහි සිදුවන කිසියම් වැඩිවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන අතර, ප්‍රාග්ධන සංචිතය යටතේ හිමිකම්වලට එකතු කිරීම හෝ ආදායම් ප්‍රකාශයට සටහන් කරන ලද එම වත්කමට අදාළ පෙර ප්‍රත්‍යාගණන අඩුවීමක් ප්‍රතිවර්තනය කිරීම සඳහා යොදාගනු ලබයි.

මෙබඳු වාතාවරණයක් යටතේ, ඇතිවන ඉහළයාම පෙර ලියා හැරීමේ අගය දක්වා ආදායමක් ලෙස වාර්තා කරනු ලබයි. ධාරණ අගයෙහි යම් අඩුවීමක් වේ නම්, එය ආදායම් ප්‍රකාශයෙහි වියදමක් ලෙස හඳුනා ගත යුතුය. කෙසේ වුවද එම වත්කමට අදාළව ප්‍රාග්ධන සංචිතයෙහි පවතින යම් බැර ශේෂයක් වේ නම්, එම අගය තෙක් ප්‍රත්‍යාගණනය අඩුවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් වෙත හර කරනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන එම අඩුවීම මඟින් ප්‍රාග්ධන සංචිත යටතේ සමුච්චිත හිමිකම් වල අගය අඩුවෙයි. යම් වත්කමකට අදාළව ප්‍රත්‍යාගණන සංචිතයෙහි ඉතිරි වන යම් ශේෂයක් වේ නම්, එය විශ්‍රාම යාම මත හෝ එම වත්කම් ඉවත් කිරීම මත රඳවාගනු ලබන ඉපැයීම් වෙත සෘජුවම මාරු කරනු ලබයි.

හඳුනාගැනීම අත්හැරීම

විකුණා බැහැර කිරීමේදී හෝ එය පාවිච්චි කිරීමෙන් අනාගත ප්‍රතිලාභ කිසිවක් අපේක්ෂා නොකරන විට දේපල, පිරිසන හා උපකරණ පොත් වලින් ඉවත් කරනු ලැබේ. වත්කම් ඉවත් කිරීමේදී පැන නඟින කිසියම් ලාභයක් හෝ අලාභයක් (වත්කමෙහි ධාරණ අගය සහ බැහැරලීමේ ශුද්ධ අගය අතර, වෙනස ලෙස ගණනය කෙරෙයි) එම වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයෙහි "වෙනත් මෙහෙයුම් ආදායම්" යටතේ හඳුනාගනු ලබයි.

ප්‍රාග්ධනික කල හැකි කෙරීගෙන යන වැඩ

ප්‍රාග්ධනික කිරීමට අපේක්ෂා කරන, ගොඩනැගිලි ඉදිකිරීම්, ප්‍රධාන යන්ත්‍රෝපකරණ සහ පද්ධති වැඩි දියුණු කිරීම සඳහා දරන ලද ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් මේ යටතට අයත් වේ. මේවා මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ සමුච්චිත හානිකරණ අලාභ අඩු කරන ලද පිරිවැයට දක්වා ඇත. කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයට ක්‍රියා කල හැකි තත්ත්වයට සහ ස්ථානයට පත්වූ පසු එම ප්‍රාග්ධනික කල හැකි කෙරීගෙන යන වැඩ, අදාළ වත්කම වෙත මාරු කරනු ලැබේ.

ණය පිරිවැය

බැංකුව විසින් දේපල, පිරිසන හා උපකරණ අත්පත් කර ගැනීමට අදාළ ප්‍රාග්ධනික කලහැකි ණය පිරිවැය නොවීය.

ක්ෂයවීම්

දේපල පිරිසන සහ උපකරණ පිරිවැය, ඒවායේ තක්සේරු කල ඵලදායී ජීවකාලය තුළ අවශේෂ වටිනාකම දක්වා සරළ මාර්ග ක්‍රමය උපයෝගී කරගනිමින්, ක්ෂයවීම් ගණනය කර ලාභ/අලාභ යටතේ වාර්තා කරනු ලබයි. ඉඩම් වල ක්ෂයවීමක් නොසැලකෙයි. හඳුනාගනු ලැබූ වත්කම් කාණ්ඩවලට අදාළ ක්ෂයවීම් අනුපාතික පහතින් දක්වා ඇත.

කුලියට/බදු දීම සඳහා ගොඩනැගිලිවලට සිදුකරනු ලබන වැඩිදියුණු කිරීම්

2017 ජනවාරි 1 දින සිට කුලියට/බදු දීම සඳහා ගොඩනැගිලිවලට සිදුකරනු ලබන වැඩිදියුණු කිරීම් ප්‍රාග්ධනික කිරීම සඳහා බැංකුව විසින් තීරණය කර ඇත. එදින සිට බලපැවැත්වෙන පරිදි බදු කාලසීමාව තුළදී එකී වැඩිදියුණු කිරීම් ක්‍රමක්ෂය කරනු ලැබේ.

වත්කම් වර්ගය	වාර්ෂික ක්ෂයවීම් අනුපාතිකය
කල්බදු දේපල, කුලියට/බදු දීම සඳහා සිදුකරනු ලබන වැඩිදියුණු කිරීම්	බදු කාලසීමාව තුළදී
සිත්තකර ගොඩනැගිලි	වාර්ෂිකව 2.5% බැගින්
කාර්යාල හා විවිධ උපකරණ සහ ලීබඩු හා සවිකිරීම්	වාර්ෂිකව 10% බැගින්
මෝටර් වාහන	වාර්ෂිකව 20% බැගින්
පරිගණක දෘඩාංග	වාර්ෂිකව 20% බැගින්
පරිගණක මෘදුකාංග	වාර්ෂිකව 25% බැගින්

2017 ජනවාරි 01 දින සිට බල පැවැත්වෙන පරිදි පරිගණක දෘඩාංග මත ක්ෂයවීමේ අනුපාතිකය අයිතමයේ ඵලදායී ජීව කාලය සලකා බලමින් 25% සිට 20% දක්වා සංශෝධනය කර ඇත.

සමූහය විසින් පරිහරණය කිරීමට හැකි දින සිට භාවිතයෙන් ඉවත් කරන දිනය දක්වා ක්ෂයවීම් ප්‍රතිපාදනය කරයි.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

26. දේපල, පිරිසක සහ උපකරණ (සම්බන්ධයි) →

26. (අ) දේපල, පිරිසක සහ උපකරණ - බැංකුව - 2018 →

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	පරිගණක මෘදුකාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ-ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>								
2018 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	10,020,133	548,011	2,270,025	958,764	1,734,483	349,602	186,111	16,067,129
එකතු කිරීම්	346,816	125,447	382,245	390,052	349,027	16,068	457,471	2,067,126
ඉවත් කිරීම්	(132,650)	(38,514)	(33,354)	(6,490)	(122,695)	(14)	(134,735)	(468,452)
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	10,234,299	634,944	2,618,916	1,342,326	1,960,815	365,656	508,847	17,665,803
<b>අඩුකළා : සමුච්චිත ක්‍ෂයවීම්</b>								
2018 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	77,296	1,659,278	578,456	1,079,467	276,948	-	3,671,444
වර්ෂය තුළ අයකිරීම්	52,203	18,781	208,131	187,796	136,893	34,992	-	638,795
ඉවත් කිරීම්	-	-	(32,061)	-	(78,116)	(14)	-	(110,191)
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	52,203	96,077	1,835,348	766,251	1,138,244	311,926	-	4,200,048
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-	-	-
2018 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	10,182,095	538,867	783,568	576,075	822,571	53,730	508,847	13,465,755

26. දේපල, පිරිසක සහ උපකරණ (සම්බන්ධයි) →

26. (අ) දේපල, පිරිසක සහ උපකරණ - බැංකුව - 2017 →

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	පරිගණක මෘදුකාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ-ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>								
2017 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	5,565,220	488,317	2,061,817	639,336	1,650,968	344,735	77,280	10,827,673
ගැලපීම්	(1,500)	1,500	(128)	-	-	-	(15,785)	(15,913)
එකතු කිරීම්	43,065	58,194	393,032	319,428	122,621	4,878	167,681	1,108,899
ප්‍රත්‍යාගණනය	4,496,752	-	-	-	-	-	-	4,496,752
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(83,404)	-	-	-	-	-	-	(83,404)
ඉවත්කිරීම්	-	-	(184,696)	-	(39,106)	(11)	(43,065)	(266,878)
2017 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	10,020,133	548,011	2,270,025	958,764	1,734,483	349,602	186,111	16,067,129
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>								
2018 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	41,214	65,881	1,732,391	482,065	988,753	240,447	-	3,550,751
වර්ෂය තුළ අයකිරීම්	42,190	11,415	111,180	96,391	125,860	36,512	-	423,547
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(83,404)	-	-	-	-	-	-	(83,404)
ඉවත්කිරීම්	-	-	(184,293)	-	(35,146)	(11)	-	(219,450)
2017 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	77,296	1,659,278	578,456	1,079,467	276,948	-	3,671,444
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-	-	-
2017 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	10,020,133	470,715	610,747	380,308	655,016	72,654	186,111	12,395,684

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

26. දේපල, පිරිසක සහ උපකරණ (සම්බන්ධයි) →

26. (අ) දේපල, පිරිසක සහ උපකරණ - සමූහය - 2018 →

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	පරිගණක මෘදුකාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ-ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>								
2018 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	10,020,133	548,011	2,275,565	961,134	1,736,518	349,601	186,111	16,077,074
එකතු කිරීම්	346,816	125,447	382,504	390,052	349,123	16,068	457,471	2,067,481
ඉවත් කිරීම්	(132,650)	(38,514)	(33,354)	(6,490)	(122,695)	(14)	(134,735)	(468,452)
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	10,234,299	634,944	2,624,715	1,344,696	1,962,946	365,655	508,847	17,676,103
<b>අඩුකළා: සමූච්චිත ක්‍ෂයවීම්</b>								
2018 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	77,296	1,662,384	580,479	1,080,633	276,948	-	3,677,740
වර්ෂය තුළ අයකිරීම්	52,203	18,781	208,890	187,875	137,038	34,992	-	639,779
ඉවත්කිරීම්	-	-	(32,061)	-	(78,116)	(14)	-	(110,191)
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	52,203	96,077	1,839,213	768,354	1,139,554	311,926	-	4,207,328
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-	-	-
2018 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	10,182,096	538,867	785,502	576,342	823,392	53,729	508,847	13,468,776

26. දේපල, පිරිසක සහ උපකරණ (සම්බන්ධයි) →

26. (අ) දේපල, පිරිසක සහ උපකරණ - සමූහය - 2017 →

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	පරිගණක මෘදුකාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ-ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>								
2017 ජනවාරි 01 දිනට								
ආරම්භක ශේෂය	5,565,220	488,317	2,065,843	641,306	1,652,758	344,734	77,444	10,835,623
ගැලපීම්	(1,500)	1,500	(128)	-	-	-	(15,949)	(16,077)
එකතු කිරීම්	43,065	58,194	394,787	319,828	122,914	4,878	167,681	1,111,347
ප්‍රත්‍යාගණනය	4,496,752	-	-	-	-	-	-	4,496,752
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(83,404)	-	-	-	-	-	-	(83,404)
ඉවත්කිරීම්	-	-	(184,937)	-	(39,154)	(11)	(43,065)	(267,167)
2017 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	10,020,133	548,011	2,275,565	961,134	1,736,518	349,601	186,111	16,077,074
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>								
2017 ජනවාරි 01 දිනට								
ආරම්භක ශේෂය	41,214	65,881	1,735,142	484,035	989,810	240,447	-	3,556,529
වර්ෂය තුළ අයකිරීම්	42,190	11,415	111,776	96,444	126,015	36,512	-	424,352
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(83,404)	-	-	-	-	-	-	(83,404)
ඉවත්කිරීම්	-	-	(184,534)	-	(35,192)	(11)	-	(219,737)
2017 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	77,296	1,662,384	580,479	1,080,633	276,948	-	3,677,740
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-	-	-
2017 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	10,020,133	470,715	613,181	380,655	655,886	72,653	186,111	12,399,334

\* බදුකර දේපල, බදු/කුලියට දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි යටතට 2018 දෙසැම්බර් 31 දිනට ඇතුළත් බදු/කුලියට දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි ආශ්‍රිත නොවීම් වැඩි අගය රු. මිලියන 54.2 කි.

\*\* කාර්යාලීය උපකරණ, ලී බඩු හා සවිකිරීම් සඳහා 2018 දෙසැම්බර් 31 දිනට රුපියල් 240,976 ක් අගයට සවිලන කාර්යාල උපකරණ ආශ්‍රිත කෙටිගෙන යන වැඩ ද ඇතුළත්ය.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

26. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි) →

26. (අ) ප්‍රත්‍යාගණනය →

වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවෙහි ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදී. අනේ දුරින් සිදුවූ මෑත කාලීන වෙළඳපල ගනුදෙනුවලදී හෝ සක්‍රීය වෙළඳපොලෙහි නිරීක්ෂණය කළ හැකි මිල සැලකිල්ලට ගනිමින් ප්‍රත්‍යාගණනය සිදු කරන ලදී. ඒ අනුව රුපියල් මිලියන 4,478.48 ක ප්‍රත්‍යාගණන අතිරික්තයක් 2017 වසරේදී ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරන ලදී. එමෙන්ම පෙර වර්ෂය හා සසඳන විට රුපියල් මිලියන 11.73 ක් ඊට ගලපා තිබිණි.

26. (අ) බැංකුවේ ඉඩම් හා ගොඩනැගිලි →

ඉඩම් හා ගොඩනැගිලි ශේෂයට රුපියල් මිලියන 8,076.4 ක සිත්තක්කර ඉඩම් අගයක් ඇතුළත්ය.

26. (ඉ) වගකීම් සඳහා ඇප ලෙස සහතික කරන ලද දේපල, පිරියත හා උපකරණ →

දේපල, පිරියත හා උපකරණ කිසිවක් වගකීම සඳහා ඇප වශයෙන් තබා නොමැත.

26. (ඊ) සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරියත හා උපකරණ →

වාර්තාකරණ දින දක්වා භාවිතයේ පවතින සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරියත හා උපකරණවල මූලික පිරිවැය පහත දක්වා ඇති පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
පරිගණක දෘඩාංග	1,367,141	1,370,615	1,368,083	1,371,270
කාර්යාල උපකරණ, ලී බඩු හා සවිකිරීම්	310,827	271,677	311,475	271,975
අස්පාශ්‍ය වත්කම්	470,562	433,977	472,531	435,946
වෙනත් - විවිධ උපකරණ	431,765	27,840	432,679	28,754

27 — දේපල ආයෝජන →

බැංකුව හා සමූහය සතුව මෙබඳු දේපල නොමැත.

28 — කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මිලදී ගත් පරිගණක මෘදුකාංගවල වටිනාකම සමූහයේ අස්පාශ්‍ය වත්කම් ගණනයට ඇතුළත් වේ.

හඳුනාගැනීමේ පදනම

අස්පාශ්‍ය වත්කමක් හඳුනාගනු ලබන්නේ, එහි පිරිවැය විශ්වසනීය ලෙස මැනීමට හැකි විට සහ ඊට අදාළව අනාගතයේදී අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ සමූහයට ගලා ඒමේ හිඟතාවයක් ඇති විටදීය.

මැනීමේ පදනම

වෙන් වෙන්ව අත්පත් කර ගන්නා අස්පාශ්‍ය වත්කම් මුල් වරට හඳුනා ගැනීමේදී අගය කරනු ලබන්නේ ඒවායේ පිරිවැයටයි. ව්‍යාපාර සංයෝජනයේදී අත්පත් කර ගත් අස්පාශ්‍ය වත්කම් වල පිරිවැය වනුයේ එසේ අත්පත් කර ගත් දිනට ඒවායේ සාධාරණ අගයයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව අස්පාශ්‍ය වත්කම් පිරිවැයෙන් සමුච්චිත ක්‍රමක්‍ෂය සහ යම් සමුච්චිත ප්‍රත්‍යාගණන හානිකරණ අලාභයක් අඩු කල පසු අගයට ඉදිරියට ගෙනයා යුතුයි.

**28. කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම් (සම්බන්ධයි) →**

**එල්දායි ජීවකාලය හා ක්‍රමඝෂය වීම්**

සමූහය අස්පාශ්‍ය වත්කම්වල එල්දායි ජීවකාලය සීමිත හෝ අසීමිත ද යන්න තක්සේරු කරනු ලබයි. සීමිත ජීව කාලයකින් යුත් අස්පාශ්‍ය වත්කම් ඒවායේ එල්දායි ජීව කාලය තුළ ක්‍රමඝෂය කරනු ලබයි. සීමිත ජීව කාලයක් ඇති අස්පාශ්‍ය වත්කමක ක්‍රමඝෂය කාලපරිච්ඡේදය සහ ක්‍රමඝෂය, ක්‍රමය අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම සමාලෝචනය කළ යුතුවේ. වත්කම්වල අපේක්ෂිත එල්දායි ජීව කාලයක් හෝ වත්කම් වල අන්තර්ගත අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ පාරිභෝජන රටාවේ වෙනස්වීම් සඳහා ගිණුම් තබනු ලබන්නේ සුදුසු පරිදි ක්‍රමඝෂය කාලසීමාව හෝ ක්‍රමඝෂය ක්‍රමය වෙනස් කිරීමෙනි. මේවා ගිණුම්කරණ ඇස්තමේන්තු වල වෙනස්කම් වශයෙන් සලකනු ලැබේ. සීමිත ජීව කාලයක් ඇති අස්පාශ්‍ය වත්කම්වල ක්‍රමඝෂය වියදම ආදායම් ප්‍රකාශනයේ අදාළ අස්පාශ්‍ය වත්කම්වල කාර්යයට අනුරූප වියදම් කාණ්ඩය යටතේ හඳුනාගනු ලබයි.

**හඳුනා ගැනීම අත්හැරීම**

අස්පාශ්‍ය වත්කමක් හඳුනා ගැනීම අත්හරිනු ලබන්නේ එය ඉවත් කිරීමකදී හෝ එය භාවිතා කිරීම මගින් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ නොලැබෙන විටදීය. අස්පාශ්‍ය වත්කම් ඉවත් කිරීමෙන් පැන නගින ලාභය හෝ අලාභය (ශුද්ධ විකුණුම් මිල සහ වත්කමේ ධාරණ අගය අතර වෙනස ලෙස ගණනය කරනු ලබන) වත්කම ඉවත් කළ වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

අසීමිත එල්දායි ජීවකාලයක් සහිත අස්පාශ්‍ය වත්කම් සමූහය සතුව නොපවතී. සමූහයේ පරිගණක මෘදුකාංගවල තක්සේරු කරන ලද එල්දායි ජීවකාලය වසර 4 කි. (වාර්ෂිකව 25% බැගින්)

සටහන් අංක 26 හි දක්වා ඇති දේපළ, පිරිසහ හා උපකරණ යටතේ හෙළිදරව් කර ඇති පරිගණක මෘදුකාංග හැරුණු විට බැංකුව හා සමූහය සතුව කිසිදු අස්පාශ්‍ය වත්කමක් නොමැත.

**29 — විලම්බිත බදු වත්කම්/වගකීම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

විලම්බිත බදුකරණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පිටු අංක 286 හි සටහන් අංක 13 හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>29. (අ) විලම්බිත බදු වත්කම් →</b>				
ආරම්භක ශේෂය	-	-	(75)	588
වර්ෂය සඳහා හඳුනාගත් ගෙවීම්				
- ලාභය හා අලාභය	-	-	148	(588)
- වෙනත් විස්තීර්ණ ආදායම් ශේෂය	-	-	-	-
<b>අවසාන ශේෂය</b>	<b>-</b>	<b>-</b>	<b>73</b>	<b>-</b>
<b>29. (ආ) විලම්බිත බදු වගකීම් →</b>				
විලම්බිත බදු වගකීම්	507,063	416,180	507,063	415,592
ආදායම් ප්‍රකාශය	75,400	90,883	75,400	91,546
<b>ශුද්ධ විලම්බිත බදු වගකීම්</b>	<b>582,463</b>	<b>507,063</b>	<b>582,463</b>	<b>507,138</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

30 — වෙනත් වත්කම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>පිරිවැය</b>				
කල්පිත බදු/ලැබිය යුතු රඳවා ගැනීමේ බදු (සටහන 4. ඇ)	5,761,291	7,184,079	5,769,803	7,212,333
ලැබිය යුතු දෑ	4,714,573	2,195,402	5,029,529	2,448,402
පොලී සඳහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු දෑ (ජ්‍යෙෂ්ඨ පුරවැසි)	12,066,623	8,150,352	12,066,623	8,150,352
තැන්පතු සහ කලින් ගෙවීම්	273,541	363,458	273,541	363,458
මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අත්තිකාරම් (සටහන - අ)	4,160,000	4,480,000	4,160,000	4,480,000
විශ්‍රාම අරමුදල II සඳහා ගෙවන ලද අත්තිකාරම් (සටහන 36)	260,021	46,384	260,021	46,384
විවිධ ණය ගැතියෝ	17,633	27,436	17,633	27,436
පෙර ගෙවූ සේවක ණය - දින 01 පොලිය	3,790,398	3,115,069	3,790,398	3,115,069
වෙනත් ලැබිය යුතු දෑ	165,136	133,509	165,136	133,509
<b>එකතුව</b>	<b>31,209,216</b>	<b>25,695,689</b>	<b>31,532,684</b>	<b>25,976,944</b>

සටහන (අ)

මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම අනුව බැංකුව විසින් 2012 වර්ෂයේ රුපියල් මිලියන 6,000 ක් සහ 2013 වර්ෂයේ රුපියල් මිලියන 2,000 ක් අත්තිකාරම් වශයෙන් මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අතර, මහා භාණ්ඩාගාරය විසින් තහවුරු කරන ලද පරිදි එය 2014 වර්ෂයේ පටන් වර්ෂ 6 ක කාලයක් තුළ ලාභයට එරෙහිව ගලපනු ලැබේ. 2016 ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි වර්ෂ 10 ක කාලයක් තුළ ලාභයට එරෙහිව රුපියල් මිලියන 5,333 ක ශේෂය ගැලපීමට මහා භාණ්ඩාගාරය එකඟවී ඇත. අනතුරුව 2017 ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි වර්ෂ 15 ක කාලයක් තුළ ලාභයට එරෙහිව රුපියල් මිලියන 4,800 ක ශේෂයක් ගැලපීමට භාණ්ඩාගාරය එකඟ වී ඇත.

31 — බැංකුවලට ගෙවිය යුතු →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

අයිරා පහසුකම්, ඒකික ණය, බැංකුවලින් ණය ගැනීම් සහ පාලිත සමාගමෙහි ප්‍රතිමිලදී ගැනුම් මීට ඇතුළත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් තැන්පතු ඒවායෙහි ක්‍රමානුකූල පිරිවැයට ගණනය කරනු ලබයි. මේවා මත ගෙවිය යුතු/ගෙවූ පොලිය ආදායම් ප්‍රකාශනයෙහි පොලී වියදම් යටතේ හඳුනාගනු ලැබේ. වාර්තා කරනු ලබන දිනට පවතින විදේශ විනිමය ණය, එදිනට පවතින මූල්‍ය විනිමය අනුපාතයෙන් ව්‍යවහාරික මුදල් වලට පරිවර්තනය කෙරෙයි. වාර්තා කරන දිනට යළි පරිවර්තනය කිරීම මත පැන නගින විදේශ මුදල් අගයෙහි වෙනස ලාභය හෝ අලාභය යටතේ හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
විදේශ විනිමය ණය ගැනීම් (සටහන 31.1)	18,183,425	-	18,183,425	-
ප්‍රති මිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	58,852,946	48,416,152	65,349,064	49,172,135
වෙනත් පහසුකම්	82,775	180,439	82,775	180,439
<b>එකතුව</b>	<b>77,119,146</b>	<b>48,596,591</b>	<b>83,615,264</b>	<b>49,352,574</b>

31. බැංකුවලට ගෙවිය යුතු (සම්බන්ධයි) →

31.1 විදේශ විනිමය ණය ගැනීම් →

ණය දෙනු ලබන ආයතනය	ණය වටිනාකම (ඇ.ඩො.)	ණය ලබාගත් දිනය	කල්පිරෙන දිනය
කොමර්ස් බැංකු ආරක්ෂා කිරීමේ කමිටුවේ බැංකුවේ එස්.ඒ.	මිලියන 100	31.10.2018	31.10.2021

32 — ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ →

බැංකුව සහ සමූහය

දෙසැම්බර් 31 දිනට	වගකීම් 2018 රු. '000	කල්පිත අගය 2018 රු. '000	වගකීම් 2017 රු. '000	කල්පිත අගය 2017 රු. '000
පොලී අනුපාතික ව්‍යුත්පන්න පොලී අනුපාතික ව්‍යුත්පන්න හුවමාරු ගිවිසුම්	1,533	2,000,000	-	-
විදේශ විනිමය ව්‍යුත්පන්න විනිමය හුවමාරු ගිවිසුම් (සටහන් අංක 19.2)	-	-	817,737	38,201,771
විනිමය හුවමාරු ඉදිරි ගිවිසුම්	-	-	139,200	3,064,600
එකතුව	1,533	2,000,000	956,937	41,266,371

32.1 පොලී අනුපාතික හුවමාරු ගිවිසුම් (Swap) →

විස්තරය	පොලී අනුපාතික හුවමාරු ගිවිසුම් තොරතුරු
පොලී අනුපාතික හුවමාරු ගිවිසුම් උපකරණ	සමපාර්යවිකය - ඩී. එල්. සී. සී. බැංකුව කාලිපිත අගය - ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,000
පොලී අනුපාතික හුවමාරු ගිවිසුම් අයිතමය	ඩී. එල්. සී. සී. බැංකුව වෙතින් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත කාලීන ණය මිලියන 2,000
මුදල් ප්‍රවාහ ජනිත වීමට අපේක්ෂිත කාලසීමාව	අර්ධ වාර්ෂික පොලී ගෙවීම
ගිවිසුම අවසන් කිරීම	2021 පෙබරවාරි 20
පාදක පොලී අනුපාතිකය	සාමාන්‍ය බර තැබූ මූලික ණය අනුපාතිකය මාස 06 (AWPLR)

33 — ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව හා සමූහය සතුව ලාභය/අලාභය මගින් හඳුනාගත් මූල්‍ය වගකීම් යටතට ගැනෙන උපකරණ නොමැත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

34 — ක්‍රමානුකූල පිරිවැය මත මූල්‍ය වගකීම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

කාලීන තැන්පතු සහ ඉතුරුම් තැන්පතු වෙනත් තැන්පත්කරුවන්ට ගෙවිය යුතු දෑ යන්තම අයත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් තැන්පතු ඒවායෙහි ක්‍රමානුකූල පිරිවැයට ගණනය කරනු ලබයි. තැන්පතු මත ගෙවූ/ගෙවිය යුතු පොලී ආදායම් ප්‍රකාශයෙහි පොලී වියදම් යටතේ හඳුනාගනු ලැබේ.

ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත්

අනාගතයේ නිශ්චිත දිනයක ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම යටතේ විකුණන ලද සුරැකුම්පත්, මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙහි වාර්තා කිරීම අත්හැරීම සිදු නොකරනු ලබයි. මන්දයත්, එම ගිවිසුමෙහි සියලු සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් රඳවා ගන්නා බැවිනි. ඊට අදාළව ගිවිසුම මුදල්, ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙහි සමූහයට ලබාදුන් ණයක් ලෙස පිළිබිඹු කරමින් මූල්‍ය වගකීම් වශයෙන් දක්වනු ලබයි. මෙහිදී අනුදෙනුවෙහි ආර්ථික යථා ස්වභාවය පිළිබිඹු කරමින් උපවිත පොලිය, ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් යටතේ වගකීමක් ලෙස ඇතුළත් කෙරෙයි. විකුණුම් මිල සහ ප්‍රතිමිලදී ගැනීම් මිල අතර වෙනස පොලී වියදම් ලෙස සලකනු ලබන අතර, ගිවිසුමෙහි කාලසීමාව පුරාවට සඵල පොලී අනුපාතය භාවිතයෙන් උපවිත කරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ණය සුරැකුම්පත් ගිවිසුමට ගෙවිය යුතු	839,574,411	737,212,640	839,574,411	737,212,640
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු එකතුව	14,804,802	12,837,008	21,750,178	17,545,212
<b>එකතුව</b>	<b>854,379,213</b>	<b>750,049,648</b>	<b>861,324,589</b>	<b>754,757,852</b>

\* ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම යටතේ විකුණන ලද සුරැකුම්පත්, වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු කාණ්ඩය නියෝජනය කරයි.

34.1 තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>34.1 (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය →</b>				
ඉතුරුම් තැන්පතු	198,321,926	188,191,882	198,321,926	188,191,882
ස්ථාවර තැන්පතු	641,252,485	549,020,758	641,252,485	549,020,758
<b>එකතුව</b>	<b>839,574,411</b>	<b>737,212,640</b>	<b>839,574,411</b>	<b>737,212,640</b>

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>34.1. (ආ) ව්‍යවහාරික මුදල් වශයෙන් විශ්ලේෂණය →</b>				
ශ්‍රී ලංකා රුපියල්	828,694,912	727,849,199	828,694,912	727,849,199
ඇමරිකානු ඩොලර්	7,341,154	5,924,264	7,341,154	5,924,264
යුරෝ	1,314,681	1,211,334	1,314,681	1,211,334
මහා බ්‍රිතාන්‍ය පවුම්	1,195,739	1,207,599	1,195,739	1,207,599
ඕස්ට්‍රේලියානු ඩොලර්	1,027,574	1,020,083	1,027,574	1,020,083
ජපන් යෙන්	351	161	351	161
<b>එකතුව</b>	<b>839,574,411</b>	<b>737,212,640</b>	<b>839,574,411</b>	<b>737,212,640</b>

**35** — නිකුත්කළ ණය සුරැකුම්පත් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
බැංකුව විසින් නිකුත් කළ				
නිකුත්කළ ජ්‍යෙෂ්ඨ බැඳුම්කර (සටහන් අංක 35.1)	<b>46,382,722</b>	156,702,616	<b>46,382,722</b>	156,702,616
යටත්කාලීන වගකීම් (සටහන් අංක 35.2)	<b>6,006,411</b>	6,006,411	<b>6,006,411</b>	6,006,411
වෙනත් පරිපාලන සමාගම් විසින් නිකුත් කළ	-	-	-	-
එකතුව	<b>52,389,133</b>	162,709,027	<b>52,389,133</b>	162,709,027
එක් වසරක් තුළ ගෙවිය යුතු	<b>46,389,133</b>	118,401,527	<b>46,389,133</b>	118,401,527
වසරකින් පසුව ගෙවිය යුතු	<b>6,000,000</b>	44,307,500	<b>6,000,000</b>	44,307,500
එකතුව	<b>52,389,133</b>	162,709,027	<b>52,389,133</b>	162,709,027

**35.1 ජ්‍යෙෂ්ඨ බැඳුම්කර (Senior Notes) නිකුත් කිරීම්** →

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

දීර්ඝ කාලීන අරමුදල් අවශ්‍යතා මත බැංකුව විසින් ජාත්‍යන්තර බැඳුම්කර (ඇමරිකානු ඩොලර් ඒකක) මඟින් ණයට ගනු ලබන අරමුදල් මේ මඟින් නියෝජනය වෙයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් නිකුත් කරන ලද ජ්‍යෙෂ්ඨ බැඳුම්කර ඒවායෙහි ක්‍රමය පිරිවැයට ගණනය කරනු ලබයි. ගෙවන ලද/ගෙවිය යුතු පොලිය, ලාභ හෝ අලාභ යටතේ හඳුනාගනු ලබයි.

වාර්තාකරණ දිනට පවතින විදේශ මුදල් ණය සුරැකුම්පත්, එදිනට පවතින මධ්‍ය විනිමය හුවමාරු අනුපාතය භාවිතයෙන් ව්‍යවහාරික මුදල් වලට පරිවර්තනය කෙරෙයි. වාර්තාකරණ දිනට යළි පරිවර්තනය කිරීම මත පැන නගින විදේශ මුදල් අගයෙහි වෙනස ලාභය හෝ අලාභය යටතේ හඳුනාගනු ලැබේ.

කාණ්ඩය	ප්‍රකාශිත අගය	පොලී අනුපාතිකය %	ආපසු ගෙවීමේ දිනය	නිකුත් කළ දිනය	කල් පිරෙන දිනය	වාර්ෂික ඵලදායිතාව		බැංකුව		සමූහය	
						2018 %	2017 %	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000
බැංකුව විසින් නිකුත් කළ											
ඇමරිකන් ඩොලර් මිලියන 750 ක ජ්‍යෙෂ්ඨ බැඳුම්කර (Senior notes)	ඇ.ඩො. මිලියන 750	8.875	කල් පිරීමේදී	2013 සප්තැම්බර් 18	2018 සප්තැම්බර් 18	<b>8.88</b>	8.88	-	117,831,970	-	117,831,970
ඇමරිකන් ඩොලර් මිලියන 250 ක ජ්‍යෙෂ්ඨ බැඳුම්කර (Senior notes)	ඇ.ඩො. මිලියන 250	5.150	කල් පිරීමේදී	2014 සප්තැම්බර් 10	2019 සප්තැම්බර් 10	<b>5.21</b>	5.21	<b>46,382,722</b>	38,870,646	<b>46,382,722</b>	38,870,646
								<b>46,382,722</b>	156,702,616	<b>46,382,722</b>	156,702,616

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

35. නිකුත් කළ ණය සුරැකුම්පත් (සම්බන්ධයි) →

35.2 යටත්කාලීන වගකීම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සඳහා සමූහය විසින් ණයට ගනු ලැබූ අරමුදල් මේ මගින් නියෝජනය වේ. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට සමූහය විසින් නියම කරනු ලබන අවස්ථාවලදී හැරුණුකොට මූලික හඳුනාගැනීමෙන් අනතුරුව මෙම අරමුදල් සඵල පොලී අනුපාතික ක්‍රමය උපයෝගී කරගනිමින් එහි ක්‍රමාංකය පිරිවැයට ගණනය කරනු ලබයි.

ණයකර නිකුත් කිරීමේදී මූලික අරමුණ වනුයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත ඉහළ නැංවීම සඳහා හා බැංකුවෙහි වත්කම් හා වගකීම් කළඹ අතර, කල්පිරීමේ නොගැලපීම් අඩුකිරීම සඳහා බැංකුවේ ප්‍රාග්ධනය ඉහළ නංවාලීමයි.

බැංකුව මෙම නිකුතුවල මුළු ප්‍රතිපාදන භාවිතය තුළින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වල වත්කම් සංචිතය ව්‍යාප්ත කර ගැනීමට අදහස් කරයි.

2018 දෙසැම්බර් 31 දින බැංකුවේ යටත්කාලීන වගකීම්, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි ප්‍රතිපාදන යටතේ පෞද්ගලික ස්ථාපන ලෙස 2016 දෙසැම්බර් 29 දින නිකුත් කරන ලද රු. 100/- ශ්‍රේණිගත කළ සුරැකුම් රහිත යටත්කාලීන සහ නිදහස් කළ හැකි ණයකර රු. 6,000,000,000 වලින් සමන්විත වේ. එන්. එස්. බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් මෙම යටත්කාලීන වගකීම් නිකුත් කිරීමේ භාරකාරීත්වය දරයි. ලංකා ෆිච් රේටින් ආයතනය මෙම වගකීම AA+(lka) යටතට වර්ගීකරණය කර ඇත.

කාණ්ඩය	නාමික අගය	පොලී අනුපාතිකය	ආපසු ගෙවීමේ නියමයන්	නිකුත් කළ දිනය	කල් පිරීමේ දිනය	වාර්ෂික ඵලදායිතාව		බැංකුව		සමූහය	
						2018 %	2017 %	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000	2018 රු. '000
බැංකුව විසින් නිකුත් කළ											
ස්ථාවර අනුපාතිකය 13%	6,000,000	13% වා.පො.	අර්ධ වාර්ෂිකව	2016 දෙසැම්බර් 29	2021 දෙසැම්බර් 29	13.42	13.42	6,000,000	6,000,000	6,000,000	6,000,000
								6,000,000	6,000,000	6,000,000	6,000,000

නිකුත් කරන්නාගේ විසුරුවා හැරීමකදී, ඉහත වගකීම් නිකුත් කරන්නාගේ සියලුම ණය හිමියන් සහ තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් වලට යටත් වනු ඇත.

36 — සේවාවසාන ප්‍රතිලාභ බැඳීම →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ජීවගණක තක්සේරු කළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීරණ ආදායම්හි හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I සඳහා ප්‍රතිපාදන [සටහන් 36.(අ).1.]	2,596,088	2,750,601	2,596,088	2,750,601
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II සඳහා ප්‍රතිපාදන [සටහන් 36 (අ).2.]	-	-	-	-
විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිපාදන [සටහන් 36.(අ).3.]	1,234,707	960,830	1,234,707	960,830
පාරිභෝගික සඳහා ප්‍රතිපාදන [සටහන් 36.(අ).4.]	-	-	1,982	1,234
එකතුව	3,830,795	3,711,431	3,832,777	3,712,665

36. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම (සම්බන්ධයි) →

36. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් →

බැංකුව සතුව සේවාවසාන ප්‍රතිලාභ යෝජනා ක්‍රම දෙකක් පවතී. ඒවා 1995 ඔක්තෝබර් 01 දිනට ප්‍රථම සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I සහ 1995 ඔක්තෝබර් 01 දිනට පසුව සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II ලෙස දැක්විය හැකි අතර, විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක්ද බැංකුව සතුව පවතී.

මෙකී යෝජනා ක්‍රමවල වත්කම්, බැංකුවේ වත්කම් වලින් ස්වාධීනව පවතින අතර, අදාළ අරමුදල්වල නීතිරීති/භාර ඔප්පුවල ප්‍රතිපාදන ප්‍රකාර කළමනාකාරිත්වය හා බැංකු සේවකයින් නියෝජනය වන කළමනාකරුවන්/භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කෙරෙයි.

මෙම අරමුදල්වල පාලිත නීති ප්‍රකාර අවම වශයෙන් වසර 02 කට වරක් ජීවගණක තක්සේරුවක් සිදු කළ යුතු වන අතර, සාමාජිකයින් විසින් පත් කල බැංකුවේ විගණන කටයුතුවලින් ස්වාධීන වූ වරලත් ගණකාධිකාරී ආයතනයක් හෝ ආයතන මගින් සිදු කරනු ලබන වාර්ෂික විගණන වලට මෙකී අරමුදල් බඳුන් වේ.

36. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I →

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය 1 →

ජීවගණක ඇගයීම, ඇමරිකා එක්සත් ජනපද ජීවගණක සංගමයෙහි අධි සාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2018 දෙසැම්බර් 31 දින සිදු කරන ලදී.

2018 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබූ ශුද්ධ වත්කම්/(වගකීම්)				
නිශ්චිත ප්‍රතිලාභ බැඳීමහි වත්මන් අගය	(16,184,005)	(16,303,208)	(16,184,005)	(16,303,208)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	13,587,917	13,552,607	13,587,917	13,552,607
එකතුව	(2,596,088)	(2,750,601)	(2,596,088)	(2,750,601)
(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගත් අගය				
ප්‍රවර්තන සේවා පිරිවැය	117,515	137,244	117,515	137,244
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	405,421	254,833	405,421	254,833
ගැලපීම්	-	-	-	-
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	522,936	392,077	522,936	392,077
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය				
ප්‍රතිපාදන ගැලපීම්	-	-	-	-
ප්‍රත්‍යාස්‍ථ (ලාභ)/අලාභ	801,418	526,139	801,418	526,139
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(1,105,366)	1,062,775	(1,105,366)	1,062,775
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	149,435	(90,866)	149,435	(90,866)
සැලසුම්ගත වත්කම් මත පොලී ආදායමෙහි වෙනස	-	-	-	-
එකතුව	(154,513)	1,498,048	(154,513)	1,498,048

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

36. සේවාචසාන ප්‍රතිලාභ බැඳීම (සම්බන්ධයි) →

36. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I (සම්බන්ධයි) →

	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>(අ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ</b>				
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	13,552,607	13,198,392	13,552,607	13,198,392
සැලසුම්ගත වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	1,387,932	1,479,280	1,387,932	1,479,280
තරා සේවා දායකත්වය	522,936	392,077	522,936	392,077
ගෙවූ ප්‍රතිලාභ	(1,726,123)	(1,608,008)	(1,726,123)	(1,608,008)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(149,435)	90,866	(149,435)	90,866
<b>සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය</b>	<b>13,587,917</b>	<b>13,552,607</b>	<b>13,587,917</b>	<b>13,552,607</b>
<b>(ඉ) නිර්වචන ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ</b>				
නිර්වචන ප්‍රතිලාභ බැඳීමෙහි ආරම්භක ශේෂය	16,303,208	14,450,945	16,303,208	14,450,945
පොලී පිරිවැය	1,793,353	1,734,113	1,793,353	1,734,113
ප්‍රවර්තන සේවා පිරිවැය	117,515	137,243	117,515	137,243
ගෙවූ ප්‍රතිලාභ	(1,726,123)	(1,608,008)	(1,726,123)	(1,608,008)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(1,105,366)	1,062,775	(1,105,366)	1,062,775
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	801,418	526,140	801,418	526,140
<b>නිර්වචන ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය</b>	<b>16,184,005</b>	<b>16,303,208</b>	<b>16,184,005</b>	<b>16,303,208</b>
<b>(ඊ) සැලසුම්ගත වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය</b>				
භාණ්ඩාගාර බැඳීම්කර	6,918,796	7,438,650	6,918,796	7,438,650
භාණ්ඩාගාර බිල්පත්	-	237,424	-	237,424
ස්ථාවර තැන්පතු	501,333	267,939	501,333	267,939
ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලටගත් සුරැකුම්පත්	139,087	242,285	139,087	242,285
ණයකර	5,816,455	4,699,545	5,816,455	4,699,545
භාරකාර සහතිකපත්	103,063	100,000	103,063	100,000
බැංකු තැන්පතු	82	52	82	52
වෙනත් වත්කම්	109,101	566,712	109,101	566,712
<b>එකතුව</b>	<b>13,587,917</b>	<b>13,552,607</b>	<b>13,587,917</b>	<b>13,552,607</b>

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I 2018	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I 2017
<b>(උ) ජීවගණක උපකල්පන</b>		
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය (%)	6.50	6.50
වට්ටම් අනුපාතිකය (%)	12.00	11.00
ජීවන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම (%)	4.50	4.50
මර්ත්‍යතාව	GA 1983 මර්ත්‍යතා වගුව	GA 1983 මර්ත්‍යතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 57	අවුරුදු 57
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව	මාසිකව

36. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි) →

36. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I →

සේවක පිරිවැටුම් අනුපාතිකය

වයස	2018 %	2017 %
20	2	2
25	1.5	1.5
30	1	1
35	1	1
40	1	1
45	1	1
50	1	1
55	-	-

(උ9) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම, පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

	බැංකුව සහ සමූහය 2018		බැංකුව සහ සමූහය 2017	
	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I		විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	16,239,064	16,131,138	16,333,406	16,274,156
වට්ටම් අනුපාතිකය	15,206,625	17,289,679	15,240,433	17,513,994

36. (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II →

ජීවගණක ඇගයීම ඇමරිකා එක්සත් ජනපද ජීවගණක සංගමයෙහි අධි සාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2018 දෙසැම්බර් 31 දින සිදු කරන ලදී.

2018 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයෝගයට ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය, ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
දෙසැම්බර් 31 දිනට				
(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)				
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගය	(1,918,831)	(1,481,223)	(1,918,831)	(1,481,223)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	2,178,685	1,527,607	2,178,685	1,527,607
ගැලපීම්	167	-	167	-
එකතුව	260,021	46,384	260,021	46,384
(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ප්‍රමාණය				
ප්‍රවර්තන සේවා පිරිවැය	172,533	106,574	172,533	106,906
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	(4,747)	(9,334)	(4,747)	(9,334)
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	167,786	97,240	167,786	97,572

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

36. සේවාචසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි) →

36. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
(අ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය				
ප්‍රතිපාදන ගැලපීම්	-	-	-	-
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	463,865	16,090	463,865	16,090
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(355,768)	236,887	(355,768)	236,887
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(15,379)	4,947	(15,379)	4,947
සැලසුම්ගත වත්කම් මත පොලී ආදායමෙහි වෙනස	-	-	-	-
එකතුව	92,718	257,924	92,718	257,924
(අ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ				
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	1,527,607	1,086,586	1,527,607	1,086,586
සැලසුම්ගත වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	167,682	130,046	167,682	130,046
තර්ථ සේවා දායකත්වය	473,974	321,223	473,974	321,223
ගෙවූ ප්‍රතිලාභ	(5,957)	(5,302)	(5,957)	(5,302)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	15,379	(4,947)	15,379	(4,947)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	2,178,685	1,527,607	2,178,685	1,527,607
(ඉ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ				
නිර්වචිත ප්‍රතිලාභ බැඳීමෙහි ආරම්භක ශේෂය	1,481,223	1,005,930	1,481,223	1,005,930
පොලී පිරිවැය	162,935	120,712	162,935	120,712
ප්‍රවර්තන සේවා පිරිවැය	172,533	106,906	172,533	106,906
ගෙවූ ප්‍රතිලාභ	(5,957)	(5,302)	(5,957)	(5,302)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(355,768)	236,887	(355,768)	236,887
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	463,865	16,090	463,865	16,090
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය	1,918,831	1,481,223	1,918,831	1,481,223
(ඊ) සැලසුම්ගත වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය				
භාණ්ඩාගාර බැඳුම්කර	1,864,180	1,376,780	1,864,180	1,376,780
භාණ්ඩාගාර බිල්පත්	37,418	-	37,418	-
ස්ථාවර තැන්පතු	225,867	140,747	225,867	140,747
ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	74,632	2,161	74,632	2,161
ඉතුරුම්	56	1,006	56	1,006
වෙනත් වත්කම්	(23,468)	6,913	(23,468)	6,913
එකතුව	2,178,685	1,527,607	2,178,685	1,527,607

36. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි) →

36. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි) →

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II 2018	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II 2017
(උ) ජීවගණක උපකල්පන		
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය (%)	6.50	6.50
වට්ටම් අනුපාතිකය (%)	12.00	11.00
ජීවන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම (%)	4.50	4.50
මර්තයතාව	GA 1983 මර්තයතා වගුව	GA 1983 මර්තයතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 57	අවුරුදු 57
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව	මාසිකව

සේවක පිරිවැටුම් අනුපාතිකය

වයස	2018 %	2017 %
20	2	2
25	1.5	1.5
30	1	1
35	1	1
40	1	1
45	1	1
50	1	1
55	-	-

(උඉ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මඟින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම, පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

	බැංකුව සහ සමූහය			
	2018		2017	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	2,153,504	1,718,957	1,666,712	1,323,749
වට්ටම් අනුපාතිකය	1,636,760	2,274,599	1,244,336	1,784,570

36. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමය →

ජීවගණක ඇගයීම ඇමරිකා එක්සත් ජනපද ජීවගණක සංගමයෙහි අධි සාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2018 දෙසැම්බර් 31 දින සිදු කරන ලදී.

2018 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය, ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

36. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි) →

36. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2018 රු. '000	2017 රු. '000
(අ) මූල්‍ය වත්කම් පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)		
නිර්වචන ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගය	(1,523,918)	(1,230,477)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	289,211	283,336
අඩුකලා සේවක දායකත්වය	-	(13,689)
එකතුව	(1,234,707)	(960,830)
(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති වටිනාකම		
ප්‍රවර්තන සේවා පිරිවැය	24,475	9,393
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	111,195	86,715
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	135,670	96,108
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති වටිනාකම		
ප්‍රතිපාදන ගැලපීම්	(28,608)	-
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	467,826	235,163
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(132,004)	94,023
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(10,960)	(12,733)
එකතුව	296,254	316,452
(ඈ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.		
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	283,336	300,986
සැලසුම්ගත වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	21,010	25,820
තර්ථ සේවය දායකත්වය	135,670	96,108
සහභාගිකරුවන්ගේ තර්ථ දායකත්වය	8,688	6,114
ගෙවූ ප්‍රතිලාභ	(170,454)	(158,425)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	10,960	12,733
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	289,211	283,336
(ඉ) නිර්වචන ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.		
නිර්වචන ප්‍රතිලාභ බැඳීමෙහි ආරම්භක ශේෂය	1,230,477	937,788
ප්‍රතිපාදන ගැලපීම්	(28,608)	-
පොලී පිරිවැය	132,206	112,535
ප්‍රවර්තන සේවා පිරිවැය	24,475	9,393
ගෙවූ ප්‍රතිලාභ	(170,454)	(158,425)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(132,004)	94,023
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	467,826	235,163
නිර්වචන ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය	1,523,918	1,230,477

36. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි) →

36. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2018 රු. '000	2017 රු. '000
(ඊ) සැලසුම්ගත වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය.		
භාණ්ඩාගාර බැඳුම්කර	214,229	154,270
ස්ථාවර තැන්පතු	73,275	99,224
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලට ගත් සුරැකුම්පත්	10,075	7,615
භාරකාර සහතිකපත්	31,666	83,342
ඉතුරුම්	51	484
වෙනත් ගෙවීම්	(40,084)	(61,599)
එකතුව	289,211	283,336
(උ) ජීවගණක උපකල්පන		
වෛද්‍ය පිරිවැය උද්ධමන අනුපාතිකය (%)	5.00	5.00
වට්ටම් අනුපාතිකය (%)	12.00	11.00

36. (අ) 4 පාරිතෝෂික සැලසුම - බැංකුව සහ සමූහය →

බැංකුව →

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II පිහිටුවීමත් සමග 1995 ඔක්තෝබර් 01 දින හෝ ඊට පසු සේවයට බැඳුණු සේවකයින් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයන් වන බැවින්, සේවාවසාන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයෙහි අයිතීන් හා වරප්‍රසාද සඳහා හිමිකම් කියනු නොලබයි. කෙසේ වුවද විශ්‍රාම ප්‍රතිලාභ සඳහා හිමිකම් කීමට ප්‍රථම සේවා පාරිතෝෂික ගෙවීමක් ඇති වීම බැංකුව ඒවා මුදල් පදනම යටතේ හඳුනාගනී.

සමූහය →

පාලිත සමාගමෙහි කාර්ය මණ්ඩලය විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කියනු නොලබයි. එහෙයින් 1983 අංක 12 දරන පාරිතෝෂික පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර ඔවුන් පාරිතෝෂික සැලසුමෙහි සාමාජිකත්වය අඛණ්ඩව දරනු ලබයි.

	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
(අ) ශුද්ධ ප්‍රතිලාභ වියදම් (සේවක මණ්ඩල වියදම් යටතේ හඳුනාගත්)				
ප්‍රවර්තන සේවා පිරිවැය	-	-	202	119
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	-	-	149	125
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	-	-	351	244
(ආ) සේවා පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන				
ජනවාරි 01 දිනට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	-	-	1,234	1,260
පොලී වියදම	-	-	149	125
ප්‍රවර්තන සේවා පිරිවැය	-	-	202	119
ගෙවූ ප්‍රතිලාභ	-	-	-	-
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	-	-	397	(270)
දෙසැම්බර් 31 දිනට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	-	-	1,982	1,234

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

36. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි) →

36. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

36. (අ) 4 පාරිතෝෂික සැලසුම - බැංකුව සහ සමූහය (සම්බන්ධයි) →

	සමූහය		
	2018 %	2017 %	
(අ) ජීවගණක උපකල්පන			
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	8.33	6.59	
වට්ටම් අනුපාතිකය	12.11	10.63	
මර්ත්‍යතාව	0	0	
සේවක පිරිවැටුම් අනුපාතිකය සහ ඉදිරි සේවා කාලයෙහි සාමාන්‍යය			
වයස් කාණ්ඩය	30-34	35-39	>40
සේවක පිරිවැටුම් අනුපාතිකය	0%	0%	0%
ඉදිරි සේවා කාලයෙහි සාමාන්‍යය - වර්ෂ	29	25	17

(අ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචන ප්‍රතිලාභ බැඳීම්වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

මූල්‍ය ප්‍රකාශනයෙහි සඳහන් වන අගයන් උපයෝගී කරගනු ලබන මූල්‍යමය හා මූල්‍ය නොවන උපකල්පනවල වෙනස්වීම්වලට අතිශයින්ම සංවේදී වේ. සංවේදීතා විශ්ලේෂණයක් පහත පරිදි සිදු කෙරිණි.

	සමූහය			
	2018		2017	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	349	(295)	219	(183)
වට්ටම් අනුපාතිකය	(284)	296	(191)	226

උපකල්පන

මූල්‍ය උපකල්පන - වට්ටම් අනුපාතිකය, වැටුප් වර්ධක අනුපාතිකය

ජනවිකාස මත පදනම්වූ උපකල්පන - මර්ත්‍යතාව, සේවක පිරිවැටුම, ආබාධිත බව, විශ්‍රාම ගැනීමේ වයස

37 — ප්‍රවර්තන බදු වගකීම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ජනවාරි 01 දිනට ශේෂය	-	-	137,344	17,153
වර්ෂය සඳහා අයකිරීම්	-	-	2,991	175,692
වර්ෂය තුළ ගෙවීම්	-	-	(168,197)	(55,501)
දෙසැම්බර් 31 දිනට ශේෂය	-	-	(27,862)	137,344

සටහන: ප්‍රවර්තන බදු වත්කම වෙනත් වත්කම්වල වර්ගීකරණය කර ඇත.

**38** — වෙනත් ප්‍රතිපාදන →

වෙනත් ප්‍රතිපාදන යටතේ හෙළිදරව් කිරීමට අගයක් නොමැත.

**39** — වෙනත් වගකීම් →

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

පොලී, ගාස්තු සහ වියදම්, විශ්‍රාම වැටුප්, නිවාඩු මුදල් කිරීම් හා වෙනත් වියදම් සඳහා සිදු කරනු ලබන ප්‍රතිපාදන වෙනත් වගකීම් යටතට අයත් වේ. වාර්තාකරණ දිනට ගෙවියයුතු අගයන් අනුව මෙම වගකීම් වාර්තා ගත කර ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
විවිධ ණයගිම්යෝ	172,333	119,903	172,333	119,903
ක්‍රමයෙන් නොවූ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු (Swaps) දින 1 ලාභ/අලාභ (සටහන් අංක 19.2)	-	1,099,322	-	1,099,322
ගෙවිය යුතු වැටුප් ආශ්‍රිත දෑ	935,974	654,455	935,974	654,455
ගෙවිය යුතු වෙනත් බදු	646,009	771,153	646,009	771,153
ගෙවිය යුතු වෙනත්	3,692,960	2,705,412	3,698,001	2,749,963
<b>එකතුව</b>	<b>5,447,277</b>	<b>5,350,244</b>	<b>5,452,317</b>	<b>5,394,795</b>

**40** — පාලිත සමාගම්වලට ගෙවිය යුතු →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමට ගෙවිය යුතු	750	750	-	-
<b>එකතුව</b>	<b>750</b>	<b>750</b>	<b>-</b>	<b>-</b>

සටහන - පිටු අංක 338 හි ආශ්‍රිත පාර්ශව ගනුදෙනු - සටහන් අංක 47 (ආ) වෙත යොමුවන්න.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

41 — ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>අනුමත කළ</b>				
ජනවාරි 01 දිනට එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් බිලියන 01	<b>10,000,000</b>	10,000,000	<b>10,000,000</b>	10,000,000
<b>නිකුත් කළ හා ගෙවා නිමි ශේෂය ජනවාරි 01 දිනට</b>				
එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 670	<b>6,700,000</b>	6,200,000	<b>6,700,000</b>	6,200,000
<b>වර්ෂය තුළ සාමාන්‍ය කොටස් නිකුතුව</b>				
එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 270	<b>2,700,000</b>	500,000	<b>2,700,000</b>	500,000
<b>එකතුව</b>	<b>9,400,000</b>	6,700,000	<b>9,400,000</b>	6,700,000

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 47 වගන්තියෙහි උප වගන්ති 3 අනුව, බැංකුව විසින් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 270 ක් හිමිකම් නොපෑ තැන්පතු සංචිතය උපයෝගී කරගනිමින් භාණ්ඩාගාර ලේකම් වෙත 2018 දෙසැම්බර් 31 දින නිකුත් කරන ලදී. (පිටු අංක 334 හි හිමිකම් නොපෑ තැන්පතු සංචිතය සටහන් අංක 44.1 වෙත යොමු වන්න.)

42 — ව්‍යවස්ථාපිත සංචිත අරමුදල →

1988 අංක 30 දරන බැංකු පනතෙහි 20 (1) වගන්තියෙහි දැක්වෙන උපදෙස් පරිදි ව්‍යවස්ථාපිත අරමුදල පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% කට සමාන වන තෙක් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට හෝ ලාභය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පෙර බදු පසු ලාභයෙන් 5% ක් ද, ඉන් අනතුරුව එම සංචිත අරමුදල බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන වන තෙක් එම ලාභයෙන් 2% ක්ද වශයෙන් වෙන් කරමින් ව්‍යවස්ථාපිත සංචිත අරමුදල ගොඩනගනු ඇත.

1988 අංක 30 දරන බැංකු පනතෙහි 20 (2) වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති අරමුණු සඳහා පමණක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලෙහි ශේෂය භාවිතා කරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>ආරම්භක ශේෂය</b>	<b>3,002,952</b>	2,522,467	<b>3,002,952</b>	2,522,467
<b>වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 5%</b>	<b>225,008</b>	480,485	<b>225,008</b>	480,485
<b>අවසන් ශේෂය</b>	<b>3,227,960</b>	3,002,952	<b>3,227,960</b>	3,002,952

43 — රඳවාගත් ඉපැයීම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ජනවාරි 01 දිනට ශේෂය	1,102,798	2,379,307	1,679,540	3,708,614
ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුගමනය කිරීමේ බලපෑම	-	(1,232,348)	-	(1,232,437)
ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 යටතේ නැවත ගණනය කළ ආරම්භක ශේෂය	1,102,798	1,146,959	1,679,540	2,476,177
වර්ෂය සඳහා ලාභය	4,500,151	9,715,961	4,500,187	9,156,396
වෙනත් විස්තීර්ණ ආදායම්	(210,861)	(2,072,425)	(211,258)	(2,072,155)
වෙනත් සංචිත වෙත මාරු කිරීම්	(225,008)	(2,480,485)	(225,016)	(2,571,184)
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය	(45,002)	(96,097)	(45,002)	(96,097)
ලාභාංශ මත රඳවා ගැනීමේ බදු	-	-	-	(102,483)
ලාභාංශ	(500,000)	(5,111,114)	(500,000)	(5,111,114)
දෙසැම්බර් 31 දිනට ශේෂය	4,622,080	1,102,798	5,198,451	1,679,540

44 — වෙනත් සංචිත →

බැංකුව 2018 →

	2018 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවීම්/මාරුකිරීම් රු. '000	2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	17,740,879	-	17,740,879
ප්‍රත්‍යාගණන සංචිතය	7,793,317	-	7,793,317
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	1,345,237	(816,806)	528,430
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	291,924	(291,924)	-
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 44.1, 44.2 )	1,118,586	(698,587)	419,999
එකතුව	28,289,941	(1,807,316)	26,482,625

බැංකුව 2017 →

	2017 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවීම්/මාරුකිරීම් රු. '000	2017 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	15,740,879	2,000,000	17,740,879
ප්‍රත්‍යාගණන සංචිතය	3,296,565	4,496,752	7,793,317
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	1,378,818	(33,581)	1,345,237
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	1,850	290,074	291,924
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 44.1, 44.2 )	725,695	392,891	1,118,586
එකතුව	21,143,806	7,146,136	28,289,941

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

44. වෙනත් සංචිත (සම්බන්ධයි) →

සමූහය 2018 →

	2018 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවිම/මාරුකිරීම් රු. '000	2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	17,740,879	-	17,740,879
ප්‍රත්‍යාගණන සංචිතය	7,793,317	-	7,793,317
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	1,228,420	(838,210)	390,211
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	291,924	(291,924)	-
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 44.1, 44.2, 44.3 )	1,703,246	(698,578)	1,004,668
<b>එකතුව</b>	<b>28,757,786</b>	<b>(1,828,712)</b>	<b>26,929,074</b>

සමූහය 2017 →

	2017 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවිම/මාරුකිරීම් රු. '000	2017 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	15,740,879	2,000,000	17,740,879
ප්‍රත්‍යාගණන සංචිතය	3,296,565	4,496,752	7,793,317
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	1,096,758	131,662	1,228,420
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	1,850	290,074	291,924
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 44.1, 44.2, 44.3 )	1,219,656	483,590	1,703,246
<b>එකතුව</b>	<b>21,355,707</b>	<b>7,402,077</b>	<b>28,757,786</b>

44.1 හිමිකම් නොපෑ තැන්පතු සංචිතය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ආරම්භක ශේෂය	1,116,401	723,509	1,116,401	723,509
කොටස් ප්‍රාග්ධනයට මාරුකිරීම්	(2,700,000)	(500,000)	(2,700,000)	(500,000)
වර්ෂය තුළ මාරුකිරීම්	2,001,414	892,892	2,001,414	892,892
<b>අවසාන ශේෂය</b>	<b>417,815</b>	<b>1,116,401</b>	<b>417,815</b>	<b>1,116,401</b>

1995 අංක 28 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 30 වන වගන්තියෙන් සංශෝධිත 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 47 වන වගන්තිය ප්‍රකාර දස වසරක කාලයක් ඉතුරුම් තැන්පතු හෝ ස්ථාවර තැන්පතු ගිණුමක නිශ්ක්‍රීයව පවතින අරමුදල්, හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරු කළ යුතුය. ඒ අනුව 2018 වර්ෂය තුළ රුපියල් මිලියන 2,001.4 ක ශුද්ධ අගයක් එම සංචිතයට මාරු කර තිබේ.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

44. වෙනත් සංචිත (සම්බන්ධයි) →

44.2 විශේෂ සංචිතය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ආරම්භක ශේෂය	2,185	2,186	2,185	2,186
වර්ෂය තුළ මාරුකිරීම්	(1)	(1)	(1)	(1)
අවසාන ශේෂය	2,184	2,185	2,184	2,185

නිශ්ක්‍රීය අරමුදල් එකතුව රු. 10/- ට වඩා අඩු අවස්ථාවලදී ගනුදෙනුකරුවන්ගේ නිදි ගිණුම්වලින් මාරු කරන අරමුදල්, විශේෂ සංචිතය මගින් නියෝජනය වෙයි.

විශේෂ සංචිත හා හිමිකම් නොපැ සංචිත ප්‍රාග්ධනීකරණය කළහැකි අතර, එලෙස ප්‍රාග්ධනීකෘත අගයට සරිලන කොටස් භාණ්ඩාගාර ලේකම් නමට නිකුත් කළ හැකිය. නිකුත් කළ සහ ගෙවා නිමි කොටස් ලෙස මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වන රුපියල් මිලියන 9,400 ක කොටස් ප්‍රාග්ධනය හිමිකම් නොපැ තැන්පතු සංචිතය වරින්වර ප්‍රාග්ධනීකරණය කළින් නිකුත් කරන ලදී.

44.3 විශේෂ අවදානම් සංචිතය (එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්) →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ආරම්භක ශේෂය	-	-	584,660	493,961
වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 25%	-	-	9	90,699
අවසාන ශේෂය	-	-	584,669	584,660

ප්‍රාථමික අලෙවිකරු පද්ධතියෙහි අඛණ්ඩතාවය සුරක්ෂිතව හා ස්ථාවරත්වය වර්ධනය පිණිසත්, ප්‍රාථමික අලෙවිකරු ප්‍රාග්ධන සංචිතය ගොඩනැංවීම සඳහාත් 2004 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඔවුන්ගේ බදු පසු ලාභයෙන් යම් ප්‍රතිශතයක් පහත පරිදි වාර්ෂිකව විශේෂ අවදානම් සංචිතයට මාරු කළ යුතු වේ.

- I. රුපියල් මිලියන 400 ට වඩා අඩු ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වාර්ෂිකව බදු පසු ලාභයෙන් 50% ක්.
- II. රුපියල් මිලියන 400 ට වඩා වැඩි ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වාර්ෂිකව බදු පසු ලාභයෙන් 25% ක්.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
වෙනත් සංචිත				
වෙනත් සංචිත එකතුව	419,999	1,118,586	1,004,668	1,703,246

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

45 — පාලනය යටත් නොවන හිමිකම →

පාලනය යටත් නොවන හිමිකම යටතේ හෙළිදරව් කළයුතු අගයක් නොමැත.

46 — අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ල.ගි.ප්‍ර. 37 හි නිර්වචන ආකාරයට අවිනිශ්චිත අනාගත සිදුවීමක් මගින් පැවැත්ම තහවුරු කෙරෙන අතීත සිදුවීම් වලින් පැන නැගිය හැකි බැඳීමක් හෝ ආර්ථික ප්‍රතිලාභ ගලායාමේ භව්‍යතාවයක් නොමැති හෝ බැඳීමේ ප්‍රමාණය විශ්වාසනීය ලෙස මැනිය නොහැකි ප්‍රවර්තන බැඳීමක්, අසම්භාව්‍ය වගකීමක් ලෙස හැඳින්වේ.

ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලනු පිණිස, බැංකුව ආපසු හැරවිය නොහැකි විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්වලට සම්බන්ධ වේ. මේ අතර මූල්‍ය ඇපකර, ණයවර ලිපි සහ ණයදීම සඳහා වෙනත් ලබා නොගත් බැඳීම් ඇතුළත් වේ. ණයවර ලිපි සහ ඇපකර මගින් සාමාන්‍යයෙන් ආනයනයට හෝ අපනයනයට අදාළ නිශ්චිත කටයුතු වලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමට බැංකුව වෙත බැඳීමක් ඇති කරයි. ණය සම්බන්ධයෙන් එක හා සමාන අවදානමක් ඇපකර සහ ණය පොරොන්තු ලිපි මගින් ඇති කෙරෙයි.

අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ හඳුනාගෙන නොමැති අතර, එම සිදුවීම විරල නොවන විට මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
භාවිතයට නොගත් ණය පහසුකම් වෙත බැඳීම්	1,579,548	14,963,565	1,579,548	14,963,565
වෙනත් බැඳීම්- වක්‍ර ණය පහසුකම්	57,525	78,648	57,525	78,648
ප්‍රාග්ධන බැඳීම් (සටහන 46.1)	678,624	1,260,213	678,624	1,260,213
	<b>2,315,697</b>	<b>16,302,426</b>	<b>2,315,697</b>	<b>16,302,426</b>
<b>අසම්භාව්‍ය වගකීම්</b>				
සංලේඛන ණය	277,937	276,003	277,937	276,003
ඇපකර	1,887,763	1,741,883	1,887,763	1,741,883
	<b>2,165,700</b>	<b>2,017,886</b>	<b>2,165,700</b>	<b>2,017,886</b>
<b>බැඳීම් සහ අසම්භාව්‍යතා එකතුව</b>	<b>4,481,397</b>	<b>18,320,312</b>	<b>4,481,397</b>	<b>18,320,312</b>

46.1 ප්‍රාග්ධන බැඳීම් →

මූල්‍ය ප්‍රකාශයන්හි ප්‍රතිපාදන වෙන් නොකරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රාග්ධන වියදම් පහත පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
අනුමත කළ සහ ගිවිසුම්ගත කළ	498,624	1,187,213	498,624	1,187,213
අනුමත කළ නමුත් ගිවිසුම්ගත නොකළ	180,000	73,000	180,000	73,000
	<b>678,624</b>	<b>1,260,213</b>	<b>678,624</b>	<b>1,260,213</b>

47 — සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සහනදායී අනුපාතික යටතේ සියලුම කාර්ය මණ්ඩලයට පොදුවේ අදාළ වන යෝජනා ක්‍රම යටතේ, ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් සිදු කරන ලද ගනුදෙනු හැර සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම ශ්‍රී ල.ගි.ප්‍ර. 24 අනුව සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම් ලෙස නිර්වචනය කරනු ලබන පාර්ශව සමග බැංකුව විසින් වාණිජ අනුපාතිකයන් ප්‍රකාර සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනු ක්‍රියාත්මක කරන ලදී.

47. (අ) රජය සහ රාජ්‍ය පාලිත ආයතන සමඟ ගනුදෙනු →

ශ්‍රී ලංකා රජය හා රාජ්‍ය පාලිත ආයතන සමඟ වර්ෂය සඳහා හා මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි දිනට පවතින මූල්‍ය ගනුදෙනු, සාමූහික පදනමක් යටතේ පහත හෙළිදරව් කර ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>වත්කම්</b>				
රජයට දුන් ණය	2,075,000	2,075,000	2,075,000	2,075,000
රාජ්‍ය සුරැකුම්පත් මත සිදු කරන ලද ආයෝජන	523,205,915	550,064,186	538,670,193	556,857,496
රජයේ හා රජයේ පාලිතයන්ගේ ආයෝජන	148,027,411	151,145,775	148,027,411	151,145,775
ප්‍රති විකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්	1,432,088	1,660,634	1,432,088	1,672,197
ලැබිය යුතු බදු/(කාල්පනික බදු)	5,761,291	7,184,079	5,769,803	7,212,333
තැපැල්පතියේ ජංගම ගිණුම	376,392	351,107	376,392	351,107
රජයට වෙනත් අත්තිකාරම් ගෙවීම්	4,160,000	4,480,000	4,160,000	4,480,000
රජයෙන් ලැබිය යුතු දෑ - අනෙකුත්	14,942,050	8,426,009	14,942,050	8,426,009
	<b>699,980,147</b>	<b>725,386,790</b>	<b>715,452,937</b>	<b>732,219,917</b>
<b>වගකීම්</b>				
ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	60,456,305	21,708,120	60,456,305	27,297,637
<b>බදු ගෙවීම්</b>				
ආදායම් බදු	3,441,213	4,419,019	3,444,056	4,595,065
එකතු කළ අගය මත බදු	2,577,657	3,082,619	2,584,220	3,168,299
ජාතිය ගොඩනැංවීමේ බදු	343,688	411,016	344,563	422,440
ණය ආපසු ගෙවීමේ බදු	308,371	-	308,371	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/අයබදු	500,000	5,111,114	500,000	5,111,114
	<b>7,170,929</b>	<b>13,023,768</b>	<b>7,181,210</b>	<b>13,296,918</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

47. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →

47. (ආ) පරිපාලිත සමාගම සමග ගනුදෙනු (සී/ස එන්. එස්. බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්) →

බැංකුව ඉහත සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙහි රු. මිලියන 800 ක් ගිණුම් වර්ෂය තුළ ආයෝජනය කර ඇත. වර්ෂය තුළ සමාගම විසින් සිය අරමුදල්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර සහ ප්‍රති මිලදී ගැනීම් උපකරණවල විධිමත් පදනමකින් ආයෝජනය කර ඇත. බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනයන් සමාගම මගින් සිදුකර ඇති අතර ඒ සඳහා සේවා ගාස්තු වශයෙන් රු. මිලියන 39.4 ක් ගෙවා ඇත. (2017 - රු. මිලියන 58.7)

බැංකුව විසින් එන්. එස්. බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් සමඟ වාර්තාකරණ දින වන විට පහත ශේෂයන් පවත්වා ගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2018 රු. '000	2017 රු. '000
<b>වත්කම්</b>		
අන්තර් සමාගම් ජංගම ගිණුම	41	51
ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්	-	1,564,600
ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත් මත ලැබියයුතු පොලී	-	1,326
වෙනත් ලැබීම්	164	955
<b>වගකීම්</b>		
වෙනත් ගෙවීම්	750	750

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව	
	2018 රු. '000	2017 රු. '000
<b>ආදායම්</b>		
කුලී ආදායම	1,874	1,874
පොලී ආදායම් - ප්‍රතිවර්තන මිලදී ගැනීම් මත	7,885	170,401
<b>වියදම්</b>		
සේවා ගාස්තු	39,421	58,747
(RTGS) තත්කාලීන දළ පියවීම් පද්ධති ගාස්තු	992	695
අන්තරාකරු ගාස්තු	6,000	6,000
භාරකාර ගාස්තු	500	500
ප්‍රතිමිලදී ගැනීම් මත පොලී වියදම්	46,105	-

47. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →

47. (අ) බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු →

වර්ෂාවසානයට බැංකුව හා බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු සාරාංශයක් පහතින් දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල් යෝජනා ක්‍රමය</b>				
<b>වගකීම්</b>				
ස්ථාවර තැන්පතු	186,800	-	186,800	-
ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	-	36,637	-	36,637
ණයකර	125,000	125,000	125,000	125,000
<b>වත්කම්</b>				
ප්‍රතිමිලදී ගැනීම් මත ණය	-	28,068	-	28,068
<b>වගකීම්</b>				
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I</b>				
ස්ථාවර තැන්පතු	394,810	394,810	394,810	263,813
ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	139,087	139,087	139,087	242,643
ණයකර	1,700,000	1,700,000	1,700,000	1,700,000
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II</b>				
ස්ථාවර තැන්පතු	106,617	140,373	106,617	140,373
ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	74,548	3,137	74,548	3,137
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය</b>				
ස්ථාවර තැන්පතු	61,619	101,405	61,619	101,405
ප්‍රති චක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	10,075	8,253	10,075	8,253
<b>වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල</b>				
ස්ථාවර තැන්පතු	24,147	19,763	24,147	19,763
ප්‍රති චක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	11,100	5,078	11,100	5,078

බැංකුව හා බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් අතර සිදුවන ආදායම් ප්‍රකාශන ගනුදෙනු ආශ්‍රිත වර්ෂාවසානයට ගණනය කරන ලද සාරාංශයක් පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>පොලී ආදායම</b>				
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල	27,468	8,508	27,468	8,508
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල I	13,628	29,084	13,628	29,084
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල II	62	-	62	-
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය	44	-	44	-
<b>පොලී වියදම</b>				
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල	17,426	47,514	17,426	47,514
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල I	232,218	265,482	232,218	265,482
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල II	10,129	8,290	10,129	8,290
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය	5,210	8,429	5,210	8,429
වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල	1,011	1,864	1,011	1,864

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

47. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →

47. (අ) ප්‍රධාන කළමනාකාරිත්වය සමඟ ගනුදෙනු →

- (i) බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ පරිපාලන සමාගමේ අධ්‍යක්ෂවරයා හොඳවන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන් ප්‍රධාන කළමනාකාරිත්වයට ඇතුළත් වේ.
- (ii) ප්‍රධාන කළමනාකාරිත්වය විසින් ලබා ගත් ණය හා අත්තිකාරම් පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2018 රු. '000	2017 රු. '000
ණය හා අත්තිකාරම්	<b>80,358</b>	82,294

(iii) සභාපතිතුමා, අධ්‍යක්ෂකවරුන් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ගේ 2018 වර්ෂය තුළ, පාරිශ්‍රමික සහ ගාස්තු රුපියල් මිලියන 94.84 ක් විය. (2017 වර්ෂයේදී එය රු. මිලියන 69.11 කි.)

47. (ඉ) සම්බන්ධිත පාර්ශවයන්ට දෙන ලද ශුද්ධ ප්‍රතියෝජනය →

(ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන ලද 2007 අංක 12 දරන ආයතනික යහපාලන විධානයේ අංක 3 (8) (11) (ඉ) ට අනුව හෙළිදරව් කිරීමකි.)

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2018 රු. '000	2017 රු. '000
ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත ලබාදුන් ණය හා අත්තිකාරම්	<b>80,358</b>	82,294
ශුද්ධ ප්‍රතියෝජන එකතුව	<b>80,358</b>	82,294
නියාමන ප්‍රාග්ධනය	<b>36,859,411</b>	32,808,403
ශුද්ධ ප්‍රතියෝජනය, බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස	<b>0.2</b>	0.3

47. (ඊ) වෙනත් සම්බන්ධිත පාර්ශව වෙතින් ලැබියයුතු →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් - එන්ට්‍රස්ට් සෙකුරිටීස් පී.එල්.සී	<b>38,910</b>	31,300	<b>38,910</b>	31,300
එන්ට්‍රස්ට් සෙකුරිටීස් වෙතින් ලැබියයුතු	<b>153,596</b>	96,068	<b>153,596</b>	96,068
එකතුව	<b>192,506</b>	127,368	<b>192,506</b>	127,368

47. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →

47. (උ) වෙනත් සම්බන්ධිත පාර්ශවයන්ට ගෙවියයුතු →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
වෙනත් ගෙවීම් - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටිස් පිළිබඳව	716,608	633,133	716,608	633,133
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටිස් පිළිබඳව	-	-	208,790	142,824
<b>එකතුව</b>	<b>716,608</b>	<b>633,133</b>	<b>925,398</b>	<b>775,957</b>

48 — සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ලවය ලෙස යොදා ගත් වටිනාකම කොටස් හිමිකරුවන්ගේ අරමුදල්	43,732,665	39,095,691	44,755,484	40,140,278
හරය ලෙස යොදා ගත් සාමාන්‍ය කොටස් සංඛ්‍යාව මුළු කොටස් ගණන	940,000	670,000	940,000	670,000
සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් අගය (රු.)	46.52	58.35	47.61	59.91

49 — බැංකුවට හා සමූහයට විරුද්ධව ඇති නීති කෘතියන් →

බැංකුකරණ ව්‍යාපාරයේ ස්වභාවය අනුව නීති කෘතියන් යනු නොවැළැක්විය හැකි සිදුවීමකි. එවැනි නෛතික හිමිකම් සමඟ කටයුතු කිරීම සඳහා බැංකුවට ස්ථාපිත කෙටුම්පතක් ඇත. ප්‍රතිඵලයන්හි නිශ්චිතභාවය සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් ලබාගත් පසු සහ අලාභයන් සාධාරණ අගයකට තක්සේරු කළ පසු, අදාළ නෛතික හිමිකම්වලින් මූල්‍ය ස්ථාවරයට විය හැකි අහිතකර බලපෑම් සඳහා බැංකුව තම ගිණුම්වලට ගැලපීම් සිදුකරනු ලබයි. ප්‍රතිඵලයන්හි අවිනිශ්චිතභාවය හේතු කොට ගෙන මූල්‍ය ප්‍රකාශනවලට කිසිදු ගැලපීමක් සිදු නොකළ, වර්ෂ අවසානයට ඇති බැංකුවට විරුද්ධ නොවිසඳුනු නඩු පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2018 රු. '000	2017 රු. '000
<b>විනිශ්චය සහා / අධිකරණ</b>		
කම්කරු විනිශ්චය සහා	11	5
කම්කරු කොමිෂන් සභා	0	0
කාර්මික අධිකරණය	2	0
මහේස්ත්‍රාත් අධිකරණය	4	4
දිස්ත්‍රික් අධිකරණය	53	30
මහාධිකරණය, සිවිල් අභියාචන මහාධිකරණය, පළාත්බද මහාධිකරණය	3	4
අභියාචනාධිකරණය	5	6
ශ්‍රේෂ්ඨාධිකරණය	1	1

### මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

#### 50 — මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු සිදුවීම් →

##### ගිණුම්කරණ ප්‍රතිපත්ති

වාර්තා කරනු ලබන දින හා මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමැතිය ලද දින අතර සිදුවන වාසිදායක හා අවාසිදායක සිදුවීම් වාර්තාකරණ දිනට පසු සිදුවීම් ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ල.ගි.ප්‍ර. 10) හි වාර්තා කරන දිනට පසු සිදුවීම් ප්‍රකාර වාර්තා කරනු ලබන දිනට පසු ඇතිවූ සැලකිය යුතු සියලුම සිදුවීම් අවශ්‍ය පරිදි සැලකිල්ලට ගෙන සුදුසු ගැලපුම්/හෙළිදරව් කිරීම්, මූල්‍ය ප්‍රකාශයන්හි සිදුකර ඇත.

පහත හෙළිදරව් කරන ලද සිදුවීම් හැරුණු කොට වාර්තාකරණ දිනට පසුව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම් හෝ ගැලපීම් කළයුතු ආකාරයේ සිදුවීම් සිදුවී නොමැත.

#### ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සමග ඒකාබද්ධ කිරීම →

2016 අයවැය යෝජනා මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සමග ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ගරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ අතර, වාර්තාකරන දින වනවිට බැංකුව එම යෝජනාව පිළිබඳ ඇගයීමේ නියැලී සිටියි.

#### 51 — සංසන්දනාත්මක තොරතුරු →

ශ්‍රී.ල.මු.වා.09 මූල්‍ය උපකරණ සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආකෘතිය හා අනුකූල වන පරිදි අවශ්‍ය අවස්ථාවලදී සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ගීකරණය කරනු ලබයි.

#### 52 — ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තිය පිළිබඳ පැහැදිලි කිරීම →

ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9, "මූල්‍ය උපකරණ", අනුමතමය කිරීමෙන් සංක්‍රාන්ති දිනට ඇතිවූ බලපෑම පහත සඳහන් සටහන් මගින් දැකවෙන අතර 2017 වර්ෂය සඳහා සංසන්දනාත්මක තොරතුරු නැවත අගයව ඇත. ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුගත කිරීමේ බලපෑම එනම් (මුල් දින බලපෑම) ශ්‍රී ල.ගි.ප්‍ර. 39 යටතේ ඇති දරාගත් ණය පාඩු ගණනය කිරීම වෙනුවට ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 හි අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම් ආදේශ කිරීමේ බලපෑම රඳවාගත් ඉපයීම්වලට (කොටස් හිමියන්ගේ හිමිකම්) ගැලපීම් කර ඇත.

##### නැවත වර්ගීකරණය →

කොටස් හිමියන්ගේ හිමිකම් වලට බලපෑමක් නොමැතිව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි කාණ්ඩ අතර ශේෂ සංචලනය මෙකී ගැලපීම් මගින් පිළිබිඹු කෙරෙයි. නැවත වර්ගීකරණයෙහි ප්‍රතිඵල ලෙස ශේෂයෙහි ධාරණ අගයට කිසිදු වෙනසක් ඇති නොවිනි.

##### ප්‍රතිමිතීම් →

අපේක්ෂිත ණය පාඩු ඇතුළත් මෙකී ගැලපීම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි කොටස් හිමියන්ගේ හිමිකම් කෙරෙහි බලපාන අතරම අයිතමවල ධාරණ අගයෙහි වෙනස්වීම් ඇති කරලීමටද බලපානු ලබයි.

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->

52.1 ආදායම් ප්‍රකාශ සැසඳීම ->

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	පැහැදිලි සටහන	බැංකුව			සමූහය				
		2017 රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිතීම	2017 රු '000	නැවත අගයන ලද 2017 රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිතීම	නැවත අගයන ලද 2017 රු '000
ආදායම	A	107,816,909	-	178,876	107,995,784	108,055,746	-	178,876	108,234,622
පොලී ආදායම		103,399,962	-	178,876	103,578,838	104,245,541	-	178,876	104,424,417
පොලී වියදම		78,444,825	-	-	78,444,825	78,987,596	-	-	78,987,596
ශුද්ධ පොලී ආදායම		24,955,137	-	-	25,134,013	25,257,944	-	-	25,436,821
ගාස්තු සහ කොමිස් ආදායම		782,776	-	-	782,776	785,077	-	-	785,077
ගාස්තු සහ කොමිස් වියදම		109,082	-	-	109,082	113,037	-	-	113,037
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම		673,694	-	-	673,694	672,040	-	-	672,040
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)		1,206,408	-	-	1,206,408	1,520,740	-	-	1,520,740
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)		-	-	-	-	-	-	-	-
මූල්‍ය ආයෝජන මගින් ශුද්ධ ලාභ/(අලාභ)	C	707,491	(707,491)	-	-	707,491	(707,491)	-	-
ලාභ/අලාභ මගින් මූල්‍ය උපකරණ මගින් සාධාරණ අගයට ශුද්ධ ලාභ/(අලාභ)		-	-	-	-	-	-	-	-
ක්‍රමිකව පිරිවැයට මගින් ලද මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම මත ශුද්ධ ලාභ/(අලාභ)		-	-	-	-	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම තුළින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	C	-	707,491	-	707,491	-	707,491	-	707,491
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)		1,720,272	-	-	1,720,272	796,897	-	-	796,897
මුළු මෙහෙයුම් ආදායම්		29,263,002	-	-	29,441,878	28,955,112	-	-	29,133,988
නානිකරණ වියදම්	B	693,233	-	72,614	765,847	693,233	-	72,625	765,858
ශුද්ධ මෙහෙයුම් ආදායම		28,569,769	-	-	28,676,030	28,261,880	-	-	28,368,130
අඩුකළා - වියදම්									
සේවක මණ්ඩල වියදම්		6,886,505	-	-	6,886,505	6,918,813	-	-	6,918,813
ක්‍රමයවීම හා ක්‍රමිකව වියදම්	C	-	423,547	-	423,547	-	424,352	-	424,352
වෙනත් වියදම්	C	4,160,911	(423,547)	-	3,737,364	4,107,116	(424,352)	-	3,682,765
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු පෙර මෙහෙයුම් ලාභය		17,522,354	-	-	17,628,615	17,235,951	-	-	17,342,200
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු		3,082,619	-	-	3,082,619	3,168,299	-	-	3,168,299
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු		411,016	-	-	411,016	422,440	-	-	422,440
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පසු මෙහෙයුම් ලාභ/(අලාභ)		14,028,719	-	-	14,134,980	13,645,212	-	-	13,751,461
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස		-	-	-	-	-	-	-	-
ආදායම් බදුවලට පෙර ලාභය		14,028,719	-	-	14,134,980	13,645,212	-	-	13,751,461
අඩුකළා: ආදායම් බදු වියදම්		4,419,019	-	-	4,419,019	4,595,065	-	-	4,595,065
වර්ෂය සඳහා ලාභය		9,609,700	-	-	9,715,961	9,050,147	-	-	9,156,396
ලාභය බෙදී යන ආකාරය									
පාලක සමාගමේ හිමිකරුවන්ට		9,609,700	-	-	9,715,961	9,050,147	-	-	9,156,396
පාලනයට යටත් නොවන හිමිකම්		-	-	-	-	-	-	-	-
ලාභය මත කොටසක ඉපයීම									
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)		15.50	-	-	15.67	14.60	-	-	14.77
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)		15.50	-	-	15.67	14.60	-	-	14.77
වර්ෂය සඳහා ලාභය		9,609,700	-	-	9,715,961	9,050,147	-	-	9,156,396

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->

52.1 ආදායම් ප්‍රකාශ සැසඳීම (සම්බන්ධයි) ->

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	පැහැදුම් සටහන	බැංකුව			සමූහය				
		නැවත වර්ගීකරණය		ප්‍රතිමිනුම	නැවත වර්ගීකරණය		ප්‍රතිමිනුම		
		2017 රු '000	2017 රු '000	2017 රු '000	2017 රු '000	2017 රු '000	2017 රු '000		
වර්ෂය සඳහා ලාභය		9,609,700	-	-	9,715,961	9,050,147	-	-	9,156,396
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළයුතු වෙනත් විස්තීර්ණ ආදායම්									
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභ/අලාභ	C	290,074	-	-	290,074	290,074	-	-	290,074
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ		-	693,559	-	693,559	-	858,802	-	858,802
අඩුකළ: වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණ ඉවත් කිරීම මත සාධාරණ අගය මත ලාභ/අලාභ	C	-	(690,388)	-	(690,388)	-	(690,388)	-	(690,388)
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් යළි මිනීම මත ලාභ/අලාභ	C	656,807	(656,807)	-	-	822,050	(822,050)	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මිනින ලද ණය උපකරණ මත ආයෝජනයෙන් ලැබෙන ශුද්ධ ලාභ/අලාභ		-	-	-	-	-	-	-	-
අඩුකළ: විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් විකිණීම මත ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද සාධාරණ අගයෙහි ලාභ	C	(690,388)	690,388	-	-	(690,388)	690,388	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළයුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	D	256,492	36,752	-	293,245	421,735	36,752	-	458,488
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකළයුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව									
ප්‍රකාශනීය අතිරික්තයෙහි වෙනස්වීම්		4,508,480	-	-	4,508,480	4,508,480	-	-	4,508,480
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ගිණිකම් උපකරණවල ආයෝජනීය සාධාරණ අගයෙහි වෙනස්වීම්		-	(36,752)	-	(36,752)	-	(36,752)	-	(36,752)
සේවාච්ඡාදන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගන්තය		(2,072,425)	-	-	(2,072,425)	(2,072,155)	-	-	(2,072,155)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකළයුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව		2,436,055	(36,752)	-	2,399,303	2,436,325	(36,752)	-	2,399,573
වර්ෂයට දාළ වෙනත් විස්තීර්ණ ආදායම් - බඳු පසු		2,692,547	-	-	2,692,547	2,858,060	-	-	2,858,060
වර්ෂයට දාළ මුළු විස්තීර්ණ ආදායම්		12,302,247	-	-	12,408,508	11,908,207	-	-	12,014,456
ලාභය බෙදී යන ආකාරය									
පාලක සමාගමේ ගිණිකරුවන්		12,302,247	-	-	12,408,508	11,908,207	-	-	12,014,456

සටහන

- A: ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුගමනය කිරීමත් සමග ශ්‍රී ල.ගි.ප්‍ර.39 යටතේ භානිකරණය වූ ණය සඳහා හඳුනාගනු ලැබූ පොලී ආදායම් සංශෝධනය වී ඇත.
- B: ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුගමනය කිරීමත් සමග ශ්‍රී ල.ගි.ප්‍ර.39 යටතේ ඇතිවූ ණය පාඩු, අපේක්ෂිත ණය පාඩු මගින් ආදේශ වෙයි.
- C: ආදායම් ප්‍රකාශයෙහි රේඛීය අයිතම නාමය වෙනස්වීම් මත
- D: ශ්‍රී ල.ගි.ප්‍ර. 39 යටතේ විකිණීම සඳහා පවතින කාණ්ඩය ලෙසින් කර ඇති ගිණිකම් උපකරණවල සාධාරණ අගයෙහි වෙනස්වීම් ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 හි හඳුනාගැනීම් අත් හරින ලද්දේ ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකෙරෙන අයිතම යටතේ නැවත වර්ගීකරණය කෙරෙයි.

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) →

52.2 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳුම - 2017 →

දෙසැම්බර් 31 දිනට	සටහන	පැහැදිලි සටහන		මූල්‍ය වාර්තා		මූල්‍ය වාර්තා		ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9 කාණ්ඩය	
		පැහැදිලි සටහන	ශ්‍රී ල.මු.ව.ප්‍ර. 9 කාණ්ඩය	2017 විගණනය කළ රු '000	2017 නැවත වර්ගීකරණය කළ රු '000	ප්‍රතිමිනුම	2017 නැවත අගයන ලද රු '000		
<b>වත්කම්</b>									
මුදල් හා මුදල්වලට සමානයන්	16	E	L & R	3,849,627	-	(97)	3,849,530	AC	
මහ බැංකුව වෙනුම් ශේෂයන්	17		L & R	-	-	-	-	-	
බැංකුවල ඇති තැන්පතු	18	F	L & R	23,438,104	-	(830)	23,437,274	AC	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19		Hedging	1,360,714	-	-	1,360,714	FVOCI	
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්			HFT	6,472,314	(6,472,314)	-	-		
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20								
- සාධාරණ අගයට ගණනය කළ				-	6,472,314	-	6,472,314	FVPL	
- සාධාරණ අගයට නම් කළ				-	-	-	-		
ණය හා ලැබියයුතු දෑ - බැංකු			L & R	27,714,565	(27,714,565)	-	-		
ණය හා ලැබියයුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්			L & R	360,309,866	(360,309,866)	-	-		
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්									
- ණය හා අත්තිකාරම්	21	G		-	376,557,423	(853,693)	375,703,730	AC	
- ණය හා වෙනත් උපකරණ	22	H		-	555,740,085	(271,467)	555,468,618	AC	
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	I		-	5,693,829	-	5,693,829	FVOCI	
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන			AFS	5,693,829	(5,693,829)	-	-		
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන			HTM	544,273,077	(544,273,077)	-	-		
පාලිත සමාගම්වල ආයෝජන	24		n/a	900,000	-	-	900,000	n/a	
දේපල, පිරිසිදු සහ උපකරණ	26	J	n/a	12,015,376	380,308	-	12,395,684	n/a	
අස්පාශය වත්කම්			n/a	380,308	(380,308)	-	-		
විලම්බිත බදු වත්කම්				-	-	-	-		
වෙනත් වත්කම්	30		n/a	25,695,689	-	-	25,695,689	n/a	
<b>මුළු වත්කම්</b>				<b>1,012,103,470</b>	<b>-</b>	<b>(1,126,087)</b>	<b>1,010,977,382</b>		
<b>වගකීම්</b>									
බැංකු වලට ගෙවිය යුතු	31	K	AC	180,439	48,416,152	-	48,596,591	AC	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32		Hedging	956,937	-	-	956,937	FVOCI	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්				-	-	-	-		
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්	34			-	-	-	-		
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු				-	737,212,640	-	737,212,640	AC	
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු				-	-	-	-		
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		L		-	12,837,008	-	12,837,008	AC	
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු			AC	737,212,640	(737,212,640)	-	-		
වෙනත් ණය ගැනීම්			AC	217,955,777	(217,955,777)	-	-		
නිකුත් කළ ණය සුරැකුම්පත්	35	M		-	162,709,027	-	162,709,027	AC	
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	36			-	3,711,431	-	3,711,431	n/a	
ප්‍රවර්තන බදු වගකීම්				-	-	-	-		
විලම්බිත බදු වගකීම්	29		n/a	507,063	-	-	507,063	n/a	
වෙනත් වගකීම්	39	N	n/a	9,062,425	(3,712,181)	-	5,350,244	n/a	
යටත්කාලීන වගකීම්			n/a	6,006,411	(6,006,411)	-	-		
පාලිත සමාගම්වලට ගෙවියයුතු	40			-	750	-	750	n/a	
<b>මුළු වගකීම්</b>				<b>971,881,691</b>	<b>-</b>	<b>-</b>	<b>971,881,691</b>		

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->

52.2 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳුම - 2017 (සම්බන්ධයි) ->

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව						
		පැහැදිලි සටහන	ශ්‍රී ල.ගි.ප්‍ර. 39 කාණ්ඩය	2017 විගණනය කළ රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිනුම	2017 නැවත අගයන ලද රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 කාණ්ඩය
<b>ගිමිකම්</b>								
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	41		n/a	6,700,000	-	-	6,700,000	n/a
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	42		n/a	3,002,952	-	-	3,002,952	n/a
රඳවාගත් ඉපයීම්	43		n/a	2,228,885	-	(1,126,087)	1,102,798	n/a
වෙනත් සංචිත	44		n/a	28,289,941	-	-	28,289,941	n/a
අයිතිකරුවන්ගේ මුළු ගිමිකම්				40,221,778	-	(1,126,087)	39,095,691	
<b>මුළු ගිමිකම්</b>				40,221,778	-	(1,126,087)	39,095,691	
<b>මුළු ගිමිකම් සහ වගකීම්</b>				1,012,103,470	-	(1,126,087)	1,010,977,382	

දෙසැම්බර් 31 දිනට	සටහන	සමූහය						
		පැහැදිලි සටහන	ශ්‍රී ල.ගි.ප්‍ර. 39 කාණ්ඩය	2017 විගණනය කළ රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිනුම	2017 නැවත අගයන ලද රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 කාණ්ඩය
<b>වත්කම්</b>								
මුදල් හා මුදල්වලට සමානයන්	16	E	L & R	3,854,086	-	(97)	3,853,989	AC
මහ බැංකුව වෙනැති ශේෂයන්	17		L & R	94	-	-	94	-
බැංකුවල ඇති තැන්පතු	18	F	L & R	23,438,104	-	(830)	23,437,274	AC
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19		Hedging	1,360,714	-	-	1,360,714	FVOCI
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්			HFT	9,389,950	(9,389,950)	-	-	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20							
- සාධාරණ අගයට ගණනය කළ				-	9,389,950	-	9,389,950	FVPL
- සාධාරණ අගයට නම් කළ				-	-	-	-	
ණය හා ලැබියයුතු දෑ - බැංකු			L & R	27,971,234	(27,971,234)	-	-	
ණය හා ලැබියයුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්			L & R	358,766,093	(358,766,093)	-	-	
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්								
- ණය හා අත්තිකාරම්	21	G		-	375,270,319	(853,693)	374,416,626	AC
- ණය හා වෙනත් උපකරණ	22	H		-	559,591,319	(271,567)	559,319,752	AC
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	I		-	7,513,932	-	7,513,932	FVOCI
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන			AFS	7,713,852	(7,713,852)	-	-	
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන			HTM	547,924,390	(547,924,390)	-	-	
පාලිත සමාගම්වල ආයෝජන	24		n/a	-	-	-	-	n/a
දේපල, පිරිසිදු සහ උපකරණ	26	J	n/a	12,018,679	380,655	-	12,399,334	n/a
අස්පාශ්‍ය වත්කම්			n/a	380,655	(380,655)	-	-	
විලම්බිත බදු වත්කම්				-	-	-	-	
වෙනත් වත්කම්	30		n/a	25,976,944	-	-	25,976,944	n/a
<b>මුළු වත්කම්</b>				1,018,794,797	-	(1,126,186)	1,017,668,610	

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) →

52.2 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳුම - 2017 (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	සටහන	සමූහය						
		පැහැදුම් සටහන	ශ්‍රී ල.ඕ.ප්‍ර. 39 කාණ්ඩය	2017 විගණනය කළ රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිතීම	2017 නැවත අගයන ලද රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 09 කාණ්ඩය
<b>වගකීම්</b>								
බැංකු වලට ගෙවිය යුතු	31	K	AC	828,433	48,524,141	-	49,352,574	AC
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32		Hedging	956,937	-	-	956,937	FVOCI
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්				-	-	-	-	
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්	34							
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු				-	737,212,640	-	737,212,640	AC
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු				-	-	-	-	
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		L		-	17,545,212	-	17,545,212	AC
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු			AC	737,212,640	(737,212,640)	-	-	
වෙනත් ණය ගැනීම්			AC	222,771,969	(222,771,969)	-	-	
නිකුත් කළ ණය සුරැකුම්පත්	35	M		-	162,709,027	-	162,709,027	AC
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම්	36			-	3,712,665	-	3,712,665	n/a
ප්‍රවර්තන බදු වගකීම්				137,344	-	-	137,344	
විලම්බිත බදු වගකීම්	29		n/a	507,138	-	-	507,138	n/a
වෙනත් වගකීම්	39	N	n/a	9,107,460	(3,712,665)	-	5,394,795	n/a
යටත්කාලීන වගකීම්			n/a	6,006,411	(6,006,411)	-	-	
පාලිත සමාගම්වලට ගෙවියයුතු	40			-	-	-	-	n/a
<b>මුළු වගකීම්</b>				<b>977,528,331</b>	<b>-</b>	<b>-</b>	<b>977,528,332</b>	
<b>හිමිකම්</b>								
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	41		n/a	6,700,000	-	-	6,700,000	n/a
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	42		n/a	3,002,952	-	-	3,002,952	n/a
රඳවාගත් ඉපැයීම්	43		n/a	2,805,727	-	(1,126,086)	1,679,540	n/a
වෙනත් සංචිත	44		n/a	28,757,786	-	-	28,757,786	n/a
අයිතිකරුවන්ගේ මුළු හිමිකම්				41,266,465	-	(1,126,186)	40,140,278	
<b>මුළු හිමිකම්</b>				<b>41,266,465</b>	<b>-</b>	<b>(1,126,186)</b>	<b>40,140,278</b>	
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>				<b>1,018,794,797</b>	<b>-</b>	<b>(1,126,186)</b>	<b>1,017,668,610</b>	

L&R - ණය හා ලැබියයුතු දෑ ද HFT - වෙළඳාම සඳහා රඳවාගත්, AFS - විකිණීම සඳහා පවතින, HTM - කල්පිරීම තෙක් රඳවාගත්, FVPL - ලාභ/අලාභ මගින් සාධාරණ අගය, FVOCI - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය, n/a - අදාළ නොවේ

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->

52.3 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳීම - 2016 (සම්බන්ධයි) ->

දෙසැම්බර් 31 දිනට	බැංකුව						
	පැහැදුම් සටහන	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 39 කාණ්ඩය	2016 විගණනය කළ රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිතීම	2016 නැවත අගයන ලද රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 කාණ්ඩය
<b>වත්කම්</b>							
මුදල් හා මුදල්වලට සමානයන්	E	L & R	4,619,699	-	(125)	4,619,574	AC
මහ බැංකුව වෙනැති ශේෂයන්		L & R	-	-	-	-	
බැංකුවල ඇති තැන්පතු	F	L & R	19,013,572	-	(361)	19,013,211	AC
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ		Hedging	2,728,445	-	-	2,728,445	FVOCI
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්		HFT	20,290,588	(20,290,588)	-	-	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ			-	20,290,588	-	20,290,588	FVPL
- සාධාරණ අගයට නම් කළ			-	-	-	-	
ණය හා ලැබියයුතු දෑ - බැංකු		L & R	31,834,072	(31,834,072)	-	-	
ණය හා ලැබියයුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්		L & R	291,976,942	(291,976,942)	-	-	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	G		-	312,539,632	(970,044)	311,569,588	AC
- ණය හා වෙනත් උපකරණ	H		-	517,095,780	(261,818)	516,833,962	AC
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	I		-	6,227,764	-	6,227,764	FVOCI
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන		AFS	6,227,764	(6,227,764)	-	-	
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන		HTM	505,824,398	(505,824,398)	-	-	
පාලිත සමාගම්වල ආයෝජන		n/a	150,000	-	-	150,000	n/a
දේපල, පිරිසිදු සහ උපකරණ	J	n/a	7,119,651	157,271	-	7,276,922	n/a
දේපල ආයෝජන			-	-	-	-	
අස්පාශ්‍ය වත්කම්		n/a	157,271	(157,271)	-	-	
විලම්බිත බදු වත්කම්			-	-	-	-	
වෙනත් වත්කම්		n/a	21,761,440	-	-	21,761,440	n/a
<b>මුළු වත්කම්</b>			<b>911,703,842</b>	<b>-</b>	<b>(1,232,348)</b>	<b>910,471,495</b>	

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->

52.3 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳුම - 2016 (සම්බන්ධයි) ->

දෙසැම්බර් 31 දිනට	සමුහය						
	පැහැදුම් සටහන	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 39 කාණ්ඩය	2016 විගණනය කළ රු '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිනුම	2016 නැවත අගයන ලද රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 කාණ්ඩය
<b>වගකීම්</b>							
බැංකු වලට ගෙවිය යුතු	K	AC	115,391	19,631,900	-	19,747,292	AC
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ		Hedging	-	-	-	-	FVOCI
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්			-	-	-	-	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්							
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු			-	657,280,315	-	657,280,315	AC
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු			-	-	-	-	
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	L		-	34,479,828	-	34,479,828	AC
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු		AC	657,280,315	(657,280,315)	-	-	
වෙනත් ණය ගැනීම්		AC	207,039,909	(207,039,909)	-	-	
නිකුත් කළ ණය සුරැකුම්පත්	M		-	158,934,592	-	158,934,592	AC
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්			-	1,896,930	-	1,896,930	n/a
ප්‍රවර්තන බදු වගකීම්				-	-	-	
විලම්බිත බදු වගකීම්		n/a	416,180	-	-	416,180	n/a
වෙනත් වගකීම්	N	n/a	8,600,056	(1,896,930)	-	6,703,126	n/a
යටත්කාලීන වගකීම්		n/a	6,006,411	(6,006,411)	-	-	
පාලිත සමාගම්වලට ගෙවියයුතු			-	-	-	-	n/a
<b>මුළු වගකීම්</b>			<b>879,458,262</b>	<b>-</b>	<b>-</b>	<b>879,458,263</b>	
<b>හිමිකම්</b>							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය		n/a	6,200,000	-	-	6,200,000	n/a
වාචස්ථාපිත සංචිත අරමුදල		n/a	2,522,467	-	-	2,522,467	n/a
රඳවාගත් ඉපයීම්		n/a	2,379,307	-	(1,232,348)	1,146,959	n/a
වෙනත් සංචිත		n/a	21,143,806	-	-	21,143,806	n/a
අයිතිකරුවන්ගේ මුළු හිමිකම්			32,245,580	-	(1,232,348)	31,013,232	
<b>මුළු හිමිකම්</b>			<b>32,245,580</b>	<b>-</b>	<b>(1,232,348)</b>	<b>31,013,232</b>	
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>			<b>911,703,842</b>	<b>-</b>	<b>(1,232,348)</b>	<b>910,471,495</b>	

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තිය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) →

52.3 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳුම - 2016 (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	සමූහය						
	පැහැදිලි සටහන	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 39 කාණ්ඩය	2016 විගණනය කළ රු '000	තැවත වර්ගීකරණය	ප්‍රතිමිතූම	2016 තැවත අගයන ලද රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 කාණ්ඩය
<b>වත්කම්</b>							
මුදල් හා මුදල්වලට සමානයන්	E	L & R	4,627,629	-	(125)	4,627,504	AC
මහ බැංකුව වෙනැති ශේෂයන්		L & R	477	-	-	477	
බැංකුවල ඇති තැන්පතු	F	L & R	19,013,572	-	(361)	19,013,211	AC
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ		Hedging	2,728,445	-	-	2,728,445	FVOCI
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්		HFT	27,303,207	(27,303,207)	-	-	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ			-	27,303,207	-	27,303,207	FVPL
- සාධාරණ අගයට නම් කළ			-	-	-	-	
ණය හා ලැබියයුතු දෑ - බැංකු		L & R	31,834,072	(31,834,072)	-	-	
ණය හා ලැබියයුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්		L & R	291,178,121	(291,178,121)	-	-	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	G		-	311,740,811	(970,044)	310,770,767	AC
- ණය හා වෙනත් උපකරණ	H		-	519,096,175	(261,907)	518,834,268	AC
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	I		-	7,922,677	-	7,922,677	FVOCI
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන		AFS	8,122,516	(8,122,516)	-	-	
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන		HTM	507,624,954	(507,624,954)	-	-	
පාලිත සමාගම්වල ආයෝජන		n/a	-	-	-	-	n/a
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය			-	-	-	-	n/a
දේපල, පිරිසිදු සහ උපකරණ	J	n/a	7,121,823	157,271	-	-	n/a
දේපල ආයෝජන			-	-	-	-	n/a
අස්පාශ්‍ය වත්කම්		n/a	157,271	(157,271)	-	7,279,094	n/a
විලම්බිත බදු වත්කම්		n/a	588	-	-	588	n/a
වෙනත් වත්කම්		n/a	21,890,777	-	-	21,890,777	n/a
<b>මුළු වත්කම්</b>			<b>921,603,453</b>	<b>-</b>	<b>(1,232,437)</b>	<b>920,371,017</b>	

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->

52.3 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ සැසඳුම - 2016 (සම්බන්ධයි) ->

දෙසැම්බර් 31 දිනට	සමූහය						
	පැහැදුම් සටහන	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 39 කාණ්ඩය	2016 වර්ෂයේ මුදල '000	නැවත වර්ගීකරණය	ප්‍රතිමිතීම නැවත අගයන ලද මුදල '000	2016 අගයන ලද මුදල '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 කාණ්ඩය
වගකීම්							
බැංකු වලට ගෙවිය යුතු	K	AC	2,858,673	19,631,900	-	22,490,574	AC
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ		Hedging	-	-	-	-	FVOCI
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්							
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්							
- කැන්පත්කරුවන්ට ගෙවියයුතු			-	657,280,315	-	657,280,315	AC
- ණය සුරැකුම්පත් ගිණිගන්වන ලද ගෙවියයුතු			-	-	-	-	
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	L		-	40,069,345	-	40,069,345	AC
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු		AC	657,280,315	(657,280,315)	-	-	
වෙනත් ණය ගැනීම්		AC	212,629,427	(212,629,427)	-	-	
නිකුත් කළ ණය සුරැකුම්පත්	M		-	158,934,592	-	158,934,592	AC
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම්			-	1,898,190	-	1,898,190	n/a
ප්‍රවර්තන බදු වගකීම්			17,153	-	-	17,153	
විලම්බිත බදු වගකීම්		n/a	416,180	-	-	416,180	n/a
වෙනත් වගකීම්	N	n/a	8,608,506	(1,898,190)	-	6,710,316	n/a
යටත්කාලීන වගකීම්		n/a	6,006,411	(6,006,411)	-	-	
පාලිත සමාගම්වලට ගෙවියයුතු			-	-	-	-	n/a
<b>මුළු වගකීම්</b>			<b>887,816,665</b>	<b>-</b>	<b>-</b>	<b>887,816,666</b>	
ගිණිකම්							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය		n/a	6,200,000	-	-	6,200,000	n/a
වාග්චේතන සංචිත අරමුදල		n/a	2,522,467	-	-	2,522,467	n/a
රඳවාගත් ඉපයීම්		n/a	3,708,614	-	(1,232,437)	2,476,177	n/a
වෙනත් සංචිත		n/a	21,355,707	-	-	21,355,707	n/a
අයිතිකරුවන්ගේ මුළු ගිණිකම්			33,786,788	-	(1,232,437)	32,554,351	
<b>මුළු ගිණිකම්</b>			<b>33,786,788</b>	<b>-</b>	<b>(1,232,437)</b>	<b>32,554,351</b>	
<b>මුළු ගිණිකම් සහ වගකීම්</b>			<b>921,603,453</b>	<b>-</b>	<b>(1,232,437)</b>	<b>920,371,017</b>	

පැහැදුම් සටහන

E: මුදල් හා මුදල්වලට සමානයන්

ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 යටතේ අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපාදනවලට මුදල් හා මුදල්වලට සමානයන් යටත් වේ.

F: බැංකුවල ඇති තැන්පතු

ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 යටතේ අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපාදනවලට බැංකුවල ඇති තැන්පතු යටත් වේ.

G: ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම් - ණය හා අත්තිකාරම්

2018 ජනවාරි 01 දින සිට බැංකුව/වෙනත් ගනුදෙනුකරුවන්ට ලැබියයුතු දෑ ලෙස මින් පෙර වර්ගීකරණය කරන ලද මූල්‍ය වගකීම්, ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වගකීම් - ණය හා අත්තිකාරම් ලෙස නැවත වර්ගීකරණය කර ඇත. මෙකී වගකීම්, මුල් මුදල හා පොලී ගෙවීම් සඳහා පමණක්, (SPPI) යන නිර්ණායකයෙහි අවශ්‍යතා සපුරාලයි. එම අයිතම සක්‍රීය ලෙස වෙළඳාම් කටයුතු සඳහා භාවිත නොවූ අතර, විකිණීමේ අරමුණක් රහිතව මුදල් ප්‍රවාහ රැකවීමේ අදහසින් රඳවාගනු ලැබීණි.

H: ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම් - ණය හා වෙනත් උපකරණ

2018 ජනවාරි 01 දින සිට කල්පිරීම නොකර රඳවාගත් මූල්‍ය ආයෝජන ලෙස මින් පෙර වර්ගීකරණය කරන ලද මූල්‍ය වගකීම්, ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වගකීම් - ණය හා වෙනත් උපකරණ ලෙස නැවත වර්ගීකරණය කර ඇත. මෙකී වගකීම්, මුල් මුදල හා පොලී ගෙවීම් සඳහා පමණක්, (SPPI) යන නිර්ණායකයෙහි අවශ්‍යතා සපුරාලයි. එම අයිතම සක්‍රීය ලෙස වෙළඳාම් කටයුතු සඳහා භාවිත නොවූ අතර, විකිණීමේ අරමුණක් රහිතව මුදල් ප්‍රවාහ රැකවීමේ අදහසින් රඳවාගනු ලැබීණි.

I: වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම්

විකිණීම සඳහා පවතින කාණ්ඩය යටතේ මින් පෙර වර්ගීකරණය කරන ලද මූල්‍ය වගකීම්, වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මිනින ලද මූල්‍ය වගකීම් ලෙස නැවත වර්ගීකරණය කර ඇත.

J: දේපල, පිරිසහ සහ උපකරණ

මින් පෙර අස්පාලය වත්කම් යටතේ වර්ගීකරණය කරන ලද පරිගණක මෘදුකාංග, දේපල, පිරිසහ සහ උපකරණ යටතේ නැවත වර්ගීකරණය කර ඇති අතර, අස්පාලය වත්කම් මගින් පරිගණක මෘදුකාංග පමණක් නියෝජනය කෙරෙයි.

K: බැංකුවලට ගෙවියයුතු

වෙනත් ණය ගැනීම් යටතේ මින් පෙර වර්ගීකරණය කරන ලද ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම් - බැංකු, බැංකුවලට ගෙවිය යුතු කාණ්ඩය යටතේ නැවත වර්ගීකරණය කර ඇත.

L: ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම් - වෙනත් ණයකරුවන්ට ගෙවියයුතු

වෙනත් ණය ගැනීම් යටතේ මින් පෙර වර්ගීකරණය කරන ලද ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම් - වෙනත්, වෙනත් ණයකරුවන්ට ගෙවියයුතු, කාණ්ඩය යටතේ නැවත වර්ගීකරණය කර ඇත.

M: නිකුත් කළ ණය සුරැකුම්පත්

යටත්කාලීන වගකීම් සහ වෙනත් ණය ගැනීම් යටතේ මින් පෙර වර්ගීකරණය කරන ලද යටත්කාලීන වගකීම් සහ නිකුත් කළ ජ්‍යෙෂ්ඨ බැඳුම්කර, නිකුත් කළ ණය සුරැකුම්පත්, ලෙස නැවත වර්ගීකරණය කර ඇත.

N: වෙනත් වගකීම්

සේවාචසාන ප්‍රතිලාභ බැඳීම්වත් හා පාලිත සමාගම්වලට ගෙවියයුතු යන අයිතම මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වෙන වෙනම හෙලිදරව් කර ඇති අතර මින් පෙර කවර අවස්ථාවකදී වුවද එය වෙනත් වගකීම් යටතේ හෙලිදරව් කරනු ලැබීණි.


මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) →

52.4 හානිකරණ දීමනා සැසඳීම - බැංකුව →


දෙසැම්බර් 31 දිනට	හානිකරණ ප්‍රතිපාදන						
	2017 විගණනය කළ	නැවත වර්ගීකරණය	2017 නැවත අගයන ලද (හානිකරණ බලපෑම නැග) රු '000	ශ්‍රී ල.ගි.ප්‍ර. 39 අනුව රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 09 අනුව රු '000	ප්‍රති මිනීම මත ශුද්ධ බලපෑම රු '000	2017 නැවත අගයන ලද රු '000
	රු '000			රු '000	රු '000	රු '000	රු '000
<b>වත්කම්</b>							
මුදල් හා මුදල්වලට සමානයන්	3,849,627	-	3,849,627	-	97	97	3,849,530
මහ බැංකුව වෙනුම් ගේෂය	-	-	-	-	-	-	-
බැංකුවල තැන්පතු	23,438,104	-	23,438,104	-	830	830	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,360,714	-	1,360,714	-	-	-	1,360,714
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	6,472,314	(6,472,314)	-	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ	-	6,472,314	6,472,314	-	-	-	6,472,314
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-	-	-	-
ණය හා ලැබියයුතු දෑ - බැංකු	27,714,565	(27,714,565)	-	-	-	-	-
ණය හා ලැබියයුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	360,309,866	(360,309,866)	-	-	-	-	-
ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	-	376,557,423	376,557,423	2,298,341	2,734,773	436,432	376,120,990
- ණය හා වෙනත් උපකරණ	-	555,740,085	555,740,085	-	271,467	271,467	555,468,618
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	-	5,693,829	5,693,829	-	-	-	5,693,829
විකිණීම සඳහා පවතින - මූල්‍ය ආයෝජන	5,693,829	(5,693,829)	-	-	-	-	-
කල්පිරීම තෙක් රඳවාගත් - මූල්‍ය ආයෝජන	544,273,077	(544,273,077)	-	-	-	-	-
	<b>973,112,096</b>	<b>-</b>	<b>973,112,096</b>	<b>2,298,341</b>	<b>3,007,167</b>	<b>708,826</b>	<b>972,403,270</b>

හානිකරණ ප්‍රතිපාදන →



හානිකරණ ප්‍රතිපාදන - මූල්‍ය වත්කම්

2017 - ශ්‍රී ල.ගි.ප්‍ර. 39 ට සාපේක්ෂව ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 →



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තීය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) →

52.5 ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 සංක්‍රාන්තීය මගින් රඳවාගත් ඉපයීම් මත ඇතිවූ බලපෑම පහත පරිදි වේ.

	බැංකුව රු '000	සමූහය රු '000
2017 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ල.ගි.ප්‍ර. 39 යටතේ අවසාන ශේෂය	2,228,885	2,805,727
<b>ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුගමනය තුළින් ප්‍රතිමිනුම් ගැලපීම්</b>		
ණය හා ආයෝජන මත ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුව අපේක්ෂිත ණය පාඩුව හඳුනාගැනීම	(1,126,087)	(1,126,186)
2018 ජන.01 දිනට ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 ආරම්භක ශේෂය	1,102,798	1,679,541

52.6 හිමිකම් මත දින - 01 බලපෑම →

දෙසැම්බර් 31 දිනට	බැංකුව				මුල් දින බලපෑම (01.01.2018 දිනට)
	ශ්‍රී ල.ගි.ප්‍ර.39 අනුව හානිකරණ ප්‍රතිපාදන රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුව			
		හානිකරණ ප්‍රතිපාදන රු '000	හානිකරණ ණය මත උපචිත පොලී ගැලපීම් රු '000	එකතුව රු '000	
මුදල් හා මුදල්වලට සමානයන්	-	97	-	97	97
බැංකුවල තැන්පතු	-	830	-	830	830
ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	2,298,341	2,734,773	417,260	3,152,034	853,693
- ණය හා වෙනත් උපකරණ	-	271,467	-	271,467	271,467
<b>එකතුව</b>	<b>2,298,341</b>	<b>3,007,167</b>	<b>417,260</b>	<b>3,424,428</b>	<b>1,126,087</b>

දෙසැම්බර් 31 දිනට	සමූහය				මුල් දින බලපෑම (01.01.2018 දිනට)
	ශ්‍රී ල.ගි.ප්‍ර.39 අනුව හානිකරණ ප්‍රතිපාදන රු '000	ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුව			
		හානිකරණ ප්‍රතිපාදන රු '000	හානිකරණ ණය මත උපචිත පොලී ගැලපීම් රු '000	එකතුව රු '000	
මුදල් හා මුදල්වලට සමානයන්	-	97	-	97	97
බැංකුවල තැන්පතු	-	830	-	830	830
ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	2,298,341	2,734,773	417,260	3,152,034	853,693
- ණය හා වෙනත් උපකරණ	-	271,566	-	271,566	271,566
<b>එකතුව</b>	<b>2,298,341</b>	<b>3,007,266</b>	<b>417,260</b>	<b>3,424,527</b>	<b>1,126,186</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

52. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) සංක්‍රාන්තිය පිළිබඳ පැහැදිලි කිරීම (සම්බන්ධයි) ->


52.6 හිමිකම් මත දින - 01 බලපෑම (සම්බන්ධයි) ->

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය මත බලපෑම - බැංකුව ->

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2018 අංක 4 දරන නියාමනය ප්‍රකාර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ගණනය කිරීමේ අරමුණින් ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9, මූල්‍ය උපකරණ - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් අනුගමනය කිරීම සඳහා බැංකුව විසින් 2018 ජනවාරි 01 දිනට ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 මගින් පැන නගින අතිරේක ණය පාඩු ප්‍රතිපාදන කඩිත් කඩ කෙරෙයි. එහෙයින් 2018 දෙසැම්බර් 31 දිනට ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ගණනය කිරීමේ අදහසින් බැංකුවේ රඳවාගත් ඉපයීම් වලට එරෙහි දින - 01 බලපෑමෙන් 25% ක් (රු. මිලියන 281.5) සඳහා පමණක් බැංකුව විසින් අයකර ඇත. මෙකී ගැලපීම හේතුවෙන් ස්ථර 1 ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 0.13% කින් අඩු වීණි.

ශ්‍රී ල.මු.වා.ප්‍ර.9 හි භානිකරණ ණය මත උපචිත පොලිය සහ භානිකරණ ප්‍රතිපාදන සංයුතිය ->

දින - 01 බලපෑම ->



53 — මූල්‍ය අවදානම් කළමනාකරණය ->

අවදානම් කළමනාකරණ ව්‍යුහය ->

විවිධ අවදානම් සහ එබඳු අවදානම් හඳුනාගැනීමේ යාන්ත්‍රණ, අවදානම් කළමනාකරණය කිරීමේ සහ අවම කිරීමේ සඵලදායී විධික්‍රම ආචරණය කෙරෙන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, ජාතික ඉතිරිකිරීමේ බැංකු ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ව්‍යුහයට අයත් වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලනය යටතේ බැංකුවේ අවදානම් කළමනාකරණ ව්‍යුහය පවතින අතර අවදානම් කළමනාකරණ වගකීම ඉටු කරලීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වනු පිණිස අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවක් පිහිටුවා ඇත. අවදානම් කළමනාකරණ අංශය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා ස්වාධීනව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. බැංකුවේ අවදානම් කළමනාකරණයෙහි ප්‍රමාණවත් බව සහ සඵලදායී බව තහවුරු කිරීම පිණිස මෙම කළමනාකරණ කමිටු විසින් අදාළ ව්‍යාපාරික අංශ සහ අවදානම් කළමනාකරණ අංශයෙන් වරින්වර ලැබෙන වාර්තා සුපරීක්ෂාකාරී අවධානයෙන් යුතුව සමාලෝචනයට බඳුන් කරනු ලබයි.

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->

අවදානම් කළමනාකරණ ව්‍යුහය (සම්බන්ධයි) ->

පහත කළමනාකරණ කමිටු අතිශයින් නිවැරදිව සෑම අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයකම අවධානම් කරුණු සම්බන්ධීකරණය කිරීමට වගකීමට බැඳේ.

- > සංයුක්ත කළමනාකරණ කමිටුව
- > වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව
- > ණය කමිටුව
- > ආයෝජන කමිටුව
- > මෙහෙයුම් කාර්ය සමාලෝචන කමිටුව
- > ශාඛා මෙහෙයුම් මාර්ගෝපදේශ කමිටුව
- > තොරතුරු තාක්ෂණ මාර්ගෝපදේශ කමිටුව
- > අලෙවි කමිටුව
- > මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව
- > මානව සම්පත් කමිටුව
- > සංයුක්ත ප්‍රතිසම්පාදන කමිටුව

අභ්‍යන්තර විගණන අංශය මගින් අවදානම් කළමනාකරණ පාලන හා ක්‍රියාපටිපාටි නීතිපතා හා අහඹු ලෙස සමාලෝචනය කෙරෙන අතර, එම ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කෙරෙයි.

අවධානයට ලක්කෙරෙන පුළුල් අවදානම් ප්‍රභේද ->

මූල්‍ය උපකරණ වලින් පැන නගින මතු සඳහන් ප්‍රධාන අවදානම් ප්‍රභේද වලට බැංකුව නිරාවරණය වෙයි.

- 53.1 ණය අවදානම
  - 53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය
    - 53.1.1 (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම්
    - 53.1.1 (ආ) ණය කළඹ කළමනාකරණය
    - 53.1.1 (ඇ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් (ගෙවියයුතු දිනය පසුව) ණය ගුණාත්මකතාව
    - 53.1.1 (ඈ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය ගුණාත්මකතාව - අදියර වශයෙන්
- 53.2 ද්‍රවශීලතා අවදානම
  - 53.2.1 ද්‍රවශීලතා වත්කම් සංකේන්ද්‍රණය
  - 53.2.2 කල්පිරීම තෙක් ඉතිරිව ඇති ගිවිසුම්ගත කාලසීමාව
  - 53.2.3 ඉදිරි අරමුදල් සැපයීමට සහය සලසන මූල්‍ය වත්කම්
- 53.3 වෙළඳපොළ අවදානම
  - 53.3.1 වෙළඳපොළ අවදානම වෙළඳාම් හා වෙළඳාම් නොවන කටයුතු සඳහා නිරාවරණයවීම්
  - 53.3.2 විදේශ විනිමය අවදානම
  - 53.3.3 හිමිකම් අවදානම
  - 53.3.4 පොලී අනුපාතික අවදානම
- 53.4 මෙහෙයුම් අවදානම

53.1 ණය අවදානම ->

ශේෂ පත්‍රයෙන් පරිබාහිර හෝ ශේෂ පත්‍රය තුළ බැංකු මෙහෙයුම් වලින් ඇති විය හැකි, ප්‍රතිපාර්ශ්වයන් හෝ ණයකරුවන් මූල්‍ය හෝ ගිවිසුම්ගත බැඳීම් ඉටු නොකිරීමට අසමත්වීම තුළින් අලාභ ඇතිවීමේ හැකියාව, ණය අවදානමයි. ලබා නොගත් ණය බැඳීම් මගින් පැන නගින ණය අවදානම් ශේෂපත්‍රයෙන් පරිබාහිර අවදානම් වන අතර, පාරිභෝගික ණය, ආයතනික ණය, බැංකු හා මූල්‍ය ආයතන සඳහා පිරිනමන ණය, රජයට හා රාජ්‍ය ආයතන වෙත පිරිනමන ණය ආදී මූල්‍ය නිමැයුම් හි කල්පිත අගය තුළින් පැන නගින අවදානම් ශේෂපත්‍රය තුළ දැක්වෙන අවදානම් වේ.

බැංකුවේ ණය අවදානම් නිරාවරණය වීම ->

බැංකුවේ දෙවන ප්‍රධානතම ව්‍යාපාරය මත ඇති සමස්ත ණය නිරාවරණය වීම්, 40.8% කි. (අවදානම් රහිත සුරැකුම්හි ආයෝජනය, මුළු වත්කම් වලින් 50.6% කි.) එහෙයින්, බැංකුව විසින් ණය අවදානම, ප්‍රධාන වර්ගයේ අවදානමක් ලෙස සලකන නමුදු බැංකුවට බලපාන ණය අවදානමෙහි ප්‍රමාණය සන්සන්දනාත්මකව බැඳූ විට අඩුය.

බැංකුවට බලපාන ණය නිරාවරණය වීම් ප්‍රධාන ප්‍රභේද 2 ක් මත හට ගනී. එනම්, බැංකුවලට ණයදීම් හා ආයතනික, සිල්ලර ණයකරුවන්, රජය හා රාජ්‍ය ආයතන වැනි වෙනත් ගනුදෙනුකරුවන්ට ණය දීම්ය.

53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය ->

53.1.1 (අ) ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් මූල්‍ය වත්කම් ප්‍රභේද අනුව ->

මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව ණය අවදානමට ඇති උපරිම හා ශුද්ධ නිරාවරණයවීම් පහත වගුව මගින් දැක්වේ. (ශුද්ධ නිරාවරණයවීම් ගණනය කිරීමේදී, ලබාගෙන ඇති ඇපකර වල සාධාරණ අගය, අවදානම් රහිත වත්කම් වල ආයෝජන සහ රජයේ ඇපකර සහ භානිකරණ ප්‍රතිපාදන වටිනාකම් අඩුකර ඇත.)

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →



53.1 ණය අවදානම (සම්බන්ධයි) →

53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි) →

53.1.1.1. (අ) ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් මූල්‍ය වත්කම් ප්‍රභේද අනුව (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	සටහන	2018		2017	
		ණය අවදානමට උපරිම නිරාවරණයවීම රු '000	ශුද්ධ නිරාවරණයවීම රු '000	ණය අවදානමට උපරිම නිරාවරණයවීම රු '000	ශුද්ධ නිරාවරණයවීම රු '000
		බැංකුව			
මුදල් හා මුදල්වලට සමානයන්	16	3,434,524	2,735,123	3,849,530	2,904,771
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-
බැංකුවල තැන්පතු	18	17,588,445	17,588,445	23,437,274	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	4,740,106	1,360,714	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
- සාධාරණ අගයට ගණනය කළ		16,680,382	1,878,919	6,472,314	2,357,336
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්	21	423,532,145	159,585,358	375,703,730	120,925,759
- ණය හා අත්තිකාරම්					
- ණය හා වෙනත් උපකරණ	22	518,947,969	12,978,764	555,468,618	11,461,687
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	6,184,430	3,750,515	5,693,829	4,440,951
දළ එකතුව		991,108,001	203,257,231	971,986,009	166,888,492

ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් - බැංකුව →



- ශුද්ධ නිරාවරණය නොවීම
- ශුද්ධ නිරාවරණය වීම
- A වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්
- B ණය හා වෙනත් උපකරණ
- C ණය හා අත්තිකාරම්
- D ලාභ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්
- E ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ
- F බැංකුවල තැන්පතු
- G මුදල් හා මුදල් සමානයන්

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.1 ණය අවදානම (සම්බන්ධයි) →

53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි) →

53.1.1. (අ) ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් මූල්‍ය වත්කම් ප්‍රභේද අනුව (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2018				2017	
	පැහැදිලි සටහන	ණය අවදානමට උපරිම නිරාවරණයවීම රු '000	ශුද්ධ නිරාවරණයවීම රු '000	ණය අවදානමට උපරිම නිරාවරණයවීම රු '000	ශුද්ධ නිරාවරණයවීම රු '000	
<b>සමූහය</b>						
මුදල් හා මුදල්වලට සමානයන්	16	<b>3,436,929</b>	<b>2,737,518</b>	3,853,989	2,909,220	
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	<b>177</b>	<b>177</b>	94	94	
බැංකුවල තැන්පතු	18	<b>17,588,445</b>	<b>17,588,445</b>	23,437,274	23,437,274	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	<b>4,740,106</b>	<b>4,740,106</b>	1,360,714	1,360,714	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20					
- සාධාරණ අගයට ගණනය කළ		<b>26,867,533</b>	<b>1,878,919</b>	9,389,950	2,357,336	
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්						
- ණය හා අත්තිකාරම්	21	<b>423,557,119</b>	<b>159,585,358</b>	374,416,626	120,925,759	
- ණය හා වෙනත් උපකරණ	22	<b>522,973,159</b>	<b>13,329,958</b>	559,319,752	11,661,509	
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	<b>7,788,560</b>	<b>3,751,515</b>	7,513,932	4,441,951	
<b>දළ එකතුව</b>		<b>1,006,952,028</b>	<b>203,611,997</b>	979,292,331	167,093,857	

53.1.1 (ආ) ණය කළඹ කළමනාකරණය →

ණය සුරැකුම් සහ අනෙකුත් ණය ප්‍රසාරණය →

ප්‍රතිපාර්ශවකරුවන්ගේ ණය අවදානමේ තක්සේරුව මත අවශ්‍ය වන ණය සුරැකුම් වල අගය සහ වර්ගය තීරණය වෙයි. ණය සුරැකුම්වල වර්ගය අනුව පිළිගැනීම සහ තක්සේරුව අනාවරණය වන පරිදි නිර්ණායක සකස් කර ඇත.

බැංකුව විසින් පිළිගනු ලබන ප්‍රධාන සුරැකුම් වර්ග පහත දක්වා ඇත.

අ. ආයතනික ණය - රාජ්‍ය ඇපකර, ස්ථාවර වත්කම් හා ජංගම වත්කම් මත උකස්, භාණ්ඩ තොග, ආයතනික හා පුද්ගලික ඇපකරුවන්.

ආ. පාරිභෝගික ණය - නේවාසික දේපළ, රත්‍රන්, වාහන, පුද්ගලික ඇපකරුවන්.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->

53.1 ණය අවදානම (සම්බන්ධයි) ->

53.1.1 ණය ගුණාත්මකභාව විශ්ලේෂණය (සම්බන්ධයි) ->

53.1.1.1. (ආ) ණය කළඹ කළමනාකරණය (සම්බන්ධයි) ->

නිමැවුම් හා ක්ෂේත්‍රය අනුව ණය අවදානම සංකේන්ද්‍රණය ->

බැංකුව විසින් නිමැවුම් හා ක්ෂේත්‍රය අනුව ණය අවදානමෙහි සංකේන්ද්‍රණය අධීක්ෂණය කරනු ලබයි. බැංකුවේ ණය කළඹෙහි (ණය සහ අත්තිකාරම්) සංකේන්ද්‍රණ අවදානමෙහි විශ්ලේෂණයක් පහත දැක්වේ.

නිමැවුම් අනුව සංකේන්ද්‍රණය ->

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>ණය හා අත්තිකාරම්</b>				
උකස් ණය	30,530,726	23,874,051	30,530,726	23,874,051
කාර්ය මණ්ඩල ණය	6,103,442	5,057,767	6,103,442	5,057,767
<b>කාලීන ණය</b>				
කෙටිකාලීන	6,080,407	1,458,560	6,080,407	1,458,560
දිගුකාලීන	380,231,640	340,380,153	380,231,640	340,380,153
<b>වෙනත්</b>				
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්	-	-	-	-
රජයට ලබාදුන් ණය	2,075,000	2,075,000	2,075,000	2,075,000
ප්‍රති විකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්	2,357,240	5,592,973	2,382,213	4,305,869
<b>දළ එකතුව</b>	<b>427,378,455</b>	<b>378,438,504</b>	<b>427,403,428</b>	<b>377,151,400</b>

ක්ෂේත්‍රය අනුව සංකේන්ද්‍රණය ->

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
<b>ණය හා අත්තිකාරම්</b>				
කෘෂිකාර්මික හා ධීවර	20,817,480	14,990,754	20,817,480	14,990,754
නිෂ්පාදන	-	-	-	-
සංචාරක	38,746	49,042	38,746	49,042
ප්‍රවාහන	1,356,593	1,040,305	1,356,593	1,040,305
ඉදිකිරීම්/ නිවාස	116,223,402	107,478,175	116,223,402	107,478,175
වාණිජ	-	-	-	-
නව ආර්ථික	-	-	-	-
<b>වෙනත්</b>				
මූල්‍ය හා ව්‍යාපාරික සේවා	26,413,837	27,452,914	26,413,837	27,452,914
යටිතල පහසුකම්	76,286,787	76,080,169	76,286,787	76,080,169
බලශක්ති	6,801,197	8,525,567	6,801,197	8,525,567
අධ්‍යාපන	36,362,632	31,844,099	36,362,632	31,844,099
පුද්ගලික/උකස්/වෙනත්	143,077,781	110,977,478	143,102,754	109,690,374
<b>දළ එකතුව</b>	<b>427,378,455</b>	<b>378,438,504</b>	<b>427,403,428</b>	<b>377,151,400</b>


53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.1 ණය අවදානම (සම්බන්ධයි) →

53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි) →

53.1.1. (ආ) ණය කළඹ කළමනාකරණය (සම්බන්ධයි) →

ණය හා අත්තිකාරම් ක්ෂේත්‍රය අනුව වර්ගීකරණය - බැංකුව →



53.1.1 (ආ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් (ගෙවියයුතු දිනය පසුව) ණය ගුණාත්මකතාව →

දෙසැම්බර් 31 දිනට	සටහන	ගෙවීමට නියමිත දින ඉකුත් නොවූ හා හානිකරණය වී නොමැති රු. '000	ගෙවීමට නියමිත දින ඉකුත්වූ නමුත් හානිකරණය වී නොමැති රු. '000	කේවල හානිකරණය රු. '000	එකතුව රු. '000
වත්කම්					
මුදල් හා මුදල් සමානයන් (දළ)*	16	3,434,750	-	-	3,434,750
මහ බැංකුව වෙනැති ශේෂයන්	17	-	-	-	-
බැංකුවල තැන්පතු (දළ)*	18	17,591,466	-	-	17,591,466
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	-	-	4,740,106
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
- සාධාරණ අගයට ගණනය කළ	20	16,680,382	-	-	16,680,382
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම් (දළ)*	21	388,425,969	38,952,486	-	427,378,455
- ණය හා වෙනත් උපකරණ (දළ)*	22	518,957,041	-	-	518,957,041
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	6,184,430	-	-	6,184,430
		956,014,144	38,952,486	-	994,966,630

\* හානිකරණය සඳහා සාමූහිකව අගයා ඇත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->

53.1 ණය අවදානම (සම්බන්ධයි) ->

53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි) ->

53.1.1 (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් (ගෙවියයුතු දිනය පසුව) ණය ගුණාත්මකතාව ->

ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති (උදා. එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත) ණය, මූල්‍ය වත්කම් පන්ති අනුව විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට - 2018	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය නොවූ				එකතුව රු. '000
	දින 1 -30 අතර රු. '000	දින 31 - 60 අතර රු. '000	දින 61 - 90 අතර රු. '000	දින 90 ට වැඩි රු. '000	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (දළ)*	27,606,474	4,528,089	412,766	6,405,157	38,952,486
	71%	12%	1%	16%	100%

එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත පහසුකම් ,ගෙවීමට නියමිත දින ඉකුත් වූ, යැයි සලකනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට - 2017	සටහන	ගෙවීමට නියමිත දින ඉකුත් නොවූ හා හානිකරණය වී නොමැති රු. '000	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති රු. '000	කේවල හානිකරණය රු. '000	එකතුව රු. '000
වත්කම්					
මුදල් හා මුදල් සමානයන් (දළ)*	16	3,849,627	-	-	3,849,627
මහ බැංකුව වෙතදැනි ශේෂයන්	17	-	-	-	-
බැංකුවල තැන්පතු (දළ)*	18	23,438,104	-	-	23,438,104
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	1,360,714	-	-	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
- සාධාරණ අගයට ගණනය කළ	20	6,472,314	-	-	6,472,314
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම් (දළ)*	21	348,000,812	30,437,692	-	378,438,504
- ණය හා වෙනත් උපකරණ (දළ)*	22	555,740,085	-	-	555,740,085
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	5,693,829	-	-	5,693,829
එකතුව		944,555,485	30,437,692	-	974,993,177

\* හානිකරණය සඳහා සාමූහිකව අගයා ඇත.

ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති (උදා. එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත) ණය, මූල්‍ය වත්කම් පන්ති අනුව විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට - 2017	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය නොවූ				එකතුව රු. '000
	දින 1-30 අතර රු. '000	දින 31-60 අතර රු. '000	දින 61-90 අතර රු. '000	දින 90 ට වැඩි රු. '000	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (දළ)*	21,234,233	3,656,028	339,814	5,207,617	30,437,692
	70%	12%	1%	17%	100%

එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත පහසුකම්, ගෙවීමට නියමිත දින ඉකුත් වූ, යැයි සලකනු ලැබේ.

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.1 ණය අවදානම (සම්බන්ධයි) →

53.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි) →

53.1.1. (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය ගුණාත්මකතාව - අදියර වශයෙන් - බැංකුව →

දෙසැම්බර් 31 දිනට - 2018	සටහන	ක්‍රමණය පිරිවැය					හානිකරණ ප්‍රතිපාදන					මූල්‍ය තත්ත්වය අනුව රු. '000
		ණය හානිකරණය නොවූ රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000		
<b>වත්කම්</b>												
මුදල් හා මුදල්වලට සමානයන්	16	893,804	2,540,946	-	-	3,434,750	227	-	-	227	3,434,524	
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-	-	-	-	-	-	-	
බැංකුවල තැන්පතු	18	-	17,591,466	-	-	17,591,466	3,021	-	-	3,021	17,588,445	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	-	-	-	4,740,106	-	-	-	-	4,740,106	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20											
- සාධාරණ අගයට ගණනය කළ		16,680,382	-	-	-	16,680,382	-	-	-	-	16,680,382	
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-	
ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම්												
- ණය හා අත්තිකාරම්	21	28,819,417	385,683,843	6,470,038	6,405,157	427,378,454	1,610,731	272,348	1,963,230	3,846,310	423,532,145	
- ණය හා වෙනත් උපකරණ	22	505,791,978	13,165,063	-	-	518,957,041	9,072	-	-	9,072	518,947,969	
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	6,184,430	-	-	-	6,184,430	-	-	-	-	6,184,430	
<b>එකතුව</b>		<b>563,110,118</b>	<b>418,981,317</b>	<b>6,470,038</b>	<b>6,405,157</b>	<b>994,966,630</b>	<b>1,623,051</b>	<b>272,348</b>	<b>1,963,230</b>	<b>3,858,630</b>	<b>991,108,000</b>	

53.1.1. (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය ගුණාත්මකතාව - අදියර වශයෙන් - බැංකුව →

දෙසැම්බර් 31 දිනට - 2018	සටහන	ක්‍රමණය පිරිවැය					හානිකරණ ප්‍රතිපාදන					මූල්‍ය තත්ත්වය අනුව රු. '000
		ණය හානිකරණය නොවූ රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000		
<b>වත්කම්</b>												
මුදල් හා මුදල්වලට සමානයන්	16	1,163,604	2,686,022	-	-	3,849,626	97	-	-	97	3,849,530	
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-	-	-	-	-	-	-	
බැංකුවල තැන්පතු	18	-	23,438,104	-	-	23,438,104	830	-	-	830	23,437,274	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	1,360,714	-	-	-	1,360,714	-	-	-	-	1,360,714	
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20											
- සාධාරණ අගයට ගණනය කළ		6,472,314	-	-	-	6,472,314	-	-	-	-	6,472,314	
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-	
ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම්												
- ණය හා අත්තිකාරම්	21	28,589,141	340,653,973	3,988,238	5,207,152	378,438,504	1,127,166	128,432	1,479,175	2,734,773	375,703,730	
- ණය හා වෙනත් උපකරණ	22	485,116,951	70,623,134	-	-	555,740,085	271,467	-	-	271,467	555,468,618	
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	5,693,829	-	-	-	5,693,829	-	-	-	-	5,693,829	
<b>එකතුව</b>		<b>528,396,553</b>	<b>437,401,233</b>	<b>3,988,238</b>	<b>5,207,152</b>	<b>974,993,176</b>	<b>1,399,560</b>	<b>128,432</b>	<b>1,479,175</b>	<b>3,007,167</b>	<b>971,986,009</b>	

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

53.2 ද්‍රවශීලතා අවදානම →

ශේෂපත්‍රය තුළ හෝ ඉන් පරිබාහිරව ගිවිසුම්ගත සහ අසම්භාව්‍ය මූල්‍ය බැඳීම් සඳහා ගෙවීම් සැලකිය යුතු අලාභයක් නොමැතිව ඉටු කිරීමට බැංකුවට ඇති නොහැකියාව ද්‍රවශීලතා අවදානම වේ.

53.2.1 ද්‍රවශීලතා වත්කම් සංකේන්ද්‍රණය →

සිය තැන්පතු වලින් 60% ක්, රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමට බැංකුවට පැවරී ඇති නියාමන අවශ්‍යතාව හේතුවෙන් ඉහළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වා ගැනීමට බැංකුවට සිදුවේ. ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 20% ට වඩා බෙහෙවින් වැඩි 54.9% ක ද්‍රවශීලතා අනුපාතයක් බැංකුව විසින් දැනට පවත්වාගෙන යනු ලබයි. බැංකුවේ සමස්ත ද්‍රවශීල වත්කම වෙතින් 94.7% ක් නියෝජනය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල කර ඇති ආයෝජනයන් මගිනි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
ද්‍රවශීලතා වත්කම් අනුපාතය				
වර්ෂාවසානයට	54.9	73.4	-	-
ජූනි 30 දිනට	71.7	74.1	-	-
වර්ෂාරම්භයේදී	73.4	72.6	-	-
තැන්පතු සඳහා දළ ණය සහ අත්තිකාරම්	50.9	52.9	50.9	52.8
මුළු වත්කම්වලට ශුද්ධ ණය සහ අත්තිකාරම්	40.8	38.3	40.3	38.0

ද්‍රවශීලතා වත්කම් හා වගකීම් - බැංකුව →

	අභ්‍යන්තර ව්‍යාපාරික ඒකක	
	2018 රු. '000	2017 රු. '000
ද්‍රවශීල වත්කම් එකතුව		
මුදල්	1,026,726	1,006,187
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති ශේෂයන්	20,372,364	26,584,690
ඉල්ලුම් තැන්පතු - ශ්‍රී ලංකා	-	643
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ හෝ ඇපවන ලද භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්	25,230,190	28,055,179
රැස් කිරීමේ ක්‍රියාවලියෙහි මුදල් අයිතම	271,129	277,031
එතෙර බැංකුවල ශේෂයන්	685,650	272,007
භාණ්ඩාගාර බැඳුම්කර	376,736,980	395,209,012
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	167,067	57,674,658
ද්‍රවශීල වත්කම් එකතුව (දෙසැම්බර් මාසය තුළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කමිහි දෛනික සාමාන්‍යය)	424,490,106	509,079,407
අවම ද්‍රවශීල වත්කම් අවශ්‍යතාවයට යටත්ව පදනම් වූ වගකීම් එකතුව	773,498,104	693,235,258
ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	54.88	73.44

53.2.2 කල්පිරීම තෙක් ඉතිරිව ඇති ගිවිසුම්ගත කාලසීමාව - බැංකුව සහ සමූහය →

පිටු අංක 372 සිට 374 හි සටහන් අංක 54 මගින් හෙළිදරව් කිරීම් දක්වා ඇත.

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.2 ද්‍රවශීලතා අවදානම (සම්බන්ධයි) →

53.2.3 ඉදිරි අරමුදල් සැපයීමට අදාළ මූල්‍ය වත්කම් →

ඉදිරි අරමුදල් සැපයීමට අදාළ බැංකුවේ පවතින මූල්‍ය වත්කම් පහත දක්වා ඇත.

2018 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව					සමුහය				
		බැඳීම් සහිත		බැඳීම් රහිත		එකතුව*	බැඳීම් සහිත		බැඳීම් රහිත		එකතුව*
		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000	
මුදල් හා මුදල්වලට සමානතාව	16	-	-	3,434,750	-	3,434,750	-	-	3,437,155	-	3,437,155
මහ බැංකුව වෙනුවෙන් ගෙවීම්	17	-	-	-	-	-	-	177	-	-	177
බැංකුවල තැන්පතු	18	-	-	17,591,466	-	17,591,466	-	-	17,591,466	-	17,591,466
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	4,740,106	4,740,106	-	-	-	4,740,106	4,740,106
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-	-	-	-	-	-	-
- සාධාරණ අගයට ගණනය කළ		-	-	16,680,382	-	16,680,382	9,595,990	-	17,271,543	-	26,867,533
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්		-	-	-	-	-	-	-	-	-	-
- ණය හා අත්තිකාරම්	21	-	-	427,378,455	-	427,378,455	-	-	427,403,428	-	427,403,428
- ණය හා වෙනත් උපකරණ	22	69,160,408	-	449,796,633	-	518,957,041	72,546,833	-	450,435,443	-	522,982,276
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	-	-	6,184,430	-	6,184,430	1,524,097	-	6,264,463	-	7,788,560
<b>එකතුව</b>		<b>69,160,408</b>	<b>-</b>	<b>921,066,116</b>	<b>4,740,106</b>	<b>994,966,630</b>	<b>83,666,920</b>	<b>177</b>	<b>922,403,498</b>	<b>4,740,106</b>	<b>1,010,810,702</b>

2018 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව					සමුහය				
		බැඳීම් සහිත		බැඳීම් රහිත		එකතුව*	බැඳීම් සහිත		බැඳීම් රහිත		එකතුව*
		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000	
මුදල් හා මුදල්වලට සමානතාව	16	-	-	3,849,627	-	3,849,627	-	-	3,854,086	-	3,854,086
මහ බැංකුව වෙනුවෙන් ගෙවීම්	17	-	-	-	-	-	-	94	-	-	94
බැංකුවල තැන්පතු	18	-	-	23,438,104	-	23,438,104	-	-	23,438,104	-	23,438,104
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	1,360,714	1,360,714	-	-	-	1,360,714	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-	-	-	-	-	-	-
- සාධාරණ අගයට ගණනය කළ		-	-	6,472,314	-	6,472,314	2,848,477	-	6,541,473	-	9,389,950
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්		-	-	-	-	-	-	-	-	-	-
- ණය හා අත්තිකාරම්	21	-	-	378,438,504	-	378,438,504	-	-	377,151,400	-	377,151,400
- ණය හා වෙනත් උපකරණ	22	48,382,000	-	507,358,085	-	555,740,085	51,689,909	-	507,901,410	-	559,591,319
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	-	-	5,693,829	-	5,693,829	1,690,832	-	5,823,100	-	7,513,932
<b>එකතුව</b>		<b>48,382,000</b>	<b>-</b>	<b>925,250,463</b>	<b>1,360,714</b>	<b>974,993,177</b>	<b>56,229,218</b>	<b>94</b>	<b>924,709,573</b>	<b>1,360,714</b>	<b>982,299,598</b>

\* හානිකරණ ප්‍රතිපාදනවලට පෙර අගයන් දක්වා ඇත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම →

වෙළඳපොළ මිල ගණන්වල සංචලනයන් විශේෂයෙන් පොලී අනුපාතික වල, විදේශ විනිමය අනුපාතිකවල හා හිමිකම් කොටස් මිල ගණන්වල වෙනස්කම් හේතුකොට ගෙන බැංකුව කෙරෙහි බලපාන වෙළඳපොළ අවදානම ඇති වේ. ණය හා වෙළඳපොළ ද්‍රවශීල අවදානම ආදී වෙනත් මූල්‍ය අවදානම් මගින් වෙළඳපොළ අවදානම බොහෝ විට ව්‍යාජන වෙයි. ශේෂ පත්‍රයෙන් පරිබාහිර මෙන්ම ශේෂපත්‍රය තුළ වන සිදුවීම් මත මෙම අලාභ ඇති වීමේ අවදානම හටගනු ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බලපාන වෙළඳපොළ අවදානම් ප්‍රභව →

පහත සඳහන් ප්‍රභවයන් තුළින් බැංකුව වෙළඳපොළ අවදානමට නිරාවරණය වීම හට ගනී.

- භාණ්ඩාගාර සුරැකුම් කළඹ (රාජ්‍ය සුරැකුම් සහ අනුමැතිය ලත් වෙනත් ස්ථාවර ආදායම් සුරැකුම්පත්)
- ප්‍රති මිලදී ගැනීම් සහ ප්‍රති විකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගැනීම් ගනුදෙනු
- විදේශ විනිමය හා සම්බන්ධ බැංකු මෙහෙයුම්
- හිමිකම් ආයෝජන
- ව්‍යුත්පන්න
- අනුපාතික සංවේදී වත්කම් - වගකීම් නොගැලපීම

53.3.1 වෙළඳපොළ අවදානම වෙළඳ හා වෙළඳ නොවන නිරාවරණය වීම් →

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නොවන සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වන මූල්‍ය වත්කම් හා වගකීම් වල වෙළඳපොළ අවදානම පහත දක්වා ඇත.

2018 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය		
		ධාරණ අගය රු. '000	වෙළඳාම් සඳහා නිරාවරණය වීම් රු. '000	වෙළඳ නොවන නිරාවරණය වීම් රු. '000	ධාරණ අගය රු. '000	වෙළඳාම් සඳහා නිරාවරණය වීම් රු. '000	වෙළඳ නොවන නිරාවරණය වීම් රු. '000
<b>වෙළඳපොළ අවදානමට යටත් වත්කම්</b>							
මුදල් හා මුදල්වලට සමානයන්	16	3,434,524	-	3,434,524	3,436,929	-	3,436,929
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	177	-	177
බැංකුවල තැන්පතු	18	17,588,445	-	17,588,445	17,588,445	-	17,588,445
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	-	4,740,106	4,740,106	-	4,740,106
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20						
- සාධාරණ අගයට ගණනය කළ		16,680,382	16,680,382	-	26,867,533	26,867,533	-
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අන්තිකාරම්	21	423,532,145	-	423,532,145	423,557,119	-	423,557,119
- ණය හා වෙනත් උපකරණ	22	518,947,969	-	518,947,969	522,973,159	-	522,973,159
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	6,184,430	-	6,184,430	7,788,560	-	7,788,560
<b>එකතුව</b>		<b>991,108,001</b>	<b>16,680,382</b>	<b>974,427,619</b>	<b>1,006,952,028</b>	<b>26,867,533</b>	<b>980,084,495</b>

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) →

53.3.1 වෙළඳපොළ අවදානම වෙළඳ හා වෙළඳ නොවන නිරාවරණය වීම් (සම්බන්ධයි) →

2018 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය		
		ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණය වීම්	වෙළඳ නොවන නිරාවරණය වීම්	ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණය වීම්	වෙළඳ නොවන නිරාවරණය වීම්
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>වෙළඳපොළ අවදානමට යටත් වගකීම්</b>							
බැංකු වලට ගෙවිය යුතු	31	77,119,146	-	77,119,146	83,615,264	-	83,615,264
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	1,533	1,533	-	1,533	1,533	-
ලාභ හෝ අලාභ මඟින් හඳුනාගත් මූල්‍ය වගකීම්	33	-	-	-	-	-	-
ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වගකීම්	34						
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු		839,574,411	-	839,574,411	839,574,411	-	839,574,411
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු		-	-	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවිය යුතු		14,804,802	-	14,804,802	21,750,178	-	21,750,178
නිකුත් කළ ණය සුරැකුම්පත්	35	52,389,133	-	52,389,133	52,389,133	-	52,389,133
<b>එකතුව</b>		<b>983,889,024</b>	<b>1,533</b>	<b>983,887,491</b>	<b>997,330,518</b>	<b>1,533</b>	<b>997,328,986</b>

2017 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය		
		ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණය වීම්	වෙළඳ නොවන නිරාවරණය වීම්	ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණය වීම්	වෙළඳ නොවන නිරාවරණය වීම්
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>වෙළඳපොළ අවදානමට යටත් වත්කම්</b>							
මුදල් හා මුදල්වලට සමානයන්	16	3,849,530	-	3,849,530	3,853,989	-	3,853,989
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	177	-	177
බැංකුවල තැන්පතු	18	23,437,274	-	23,437,274	23,437,274	-	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	1,360,714	-	1,360,714	1,360,714	-	1,360,714
ලාභ/අලාභ මඟින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20						
- සාධාරණ අගයට ගණනය කළ		6,472,314	6,472,314	-	9,389,950	9,389,950	-
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-
ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	21	375,703,730	-	375,703,730	374,416,626	-	374,416,626
- ණය හා වෙනත් උපකරණ	22	555,468,618	-	555,468,618	559,319,752	-	559,319,752
වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	5,693,829	-	5,693,829	7,513,932	-	7,513,932
<b>එකතුව</b>		<b>971,986,009</b>	<b>6,472,314</b>	<b>965,513,695</b>	<b>979,292,415</b>	<b>9,389,950</b>	<b>969,902,465</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) ->

53.3.1 වෙළඳපොළ අවදානම වෙළඳ හා වෙළඳ නොවන නිරාවරණය වීම් (සම්බන්ධයි) ->

2017 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය			
		ධාරණ අගය රු. '000	වෙළඳාම් සඳහා නිරාවරණය වීම් රු. '000	වෙළඳ නොවන නිරාවරණය වීම් රු. '000	ධාරණ අගය රු. '000	වෙළඳාම් සඳහා නිරාවරණය වීම් රු. '000	වෙළඳ නොවන නිරාවරණය වීම් රු. '000	
<b>වෙළඳපළ අවදානමට යටත් වගකීම්</b>								
	බැංකු වලට ගෙවිය යුතු	31	48,596,591	-	48,596,591	49,352,574	-	49,352,574
	ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	956,937	-	956,937	956,937	-	956,937
	ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	33	-	-	-	-	-	-
	ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්	34	-	-	-	-	-	-
	- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		737,212,640	-	737,212,640	737,212,640	-	737,212,640
	- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-	-	-
	- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		12,837,008	-	12,837,008	17,545,212	-	17,545,212
	නිකුත් කළ ණය සුරැකුම්පත්	35	162,709,027	-	162,709,027	162,709,027	-	162,709,027
	<b>එකතුව</b>		<b>962,312,204</b>	<b>-</b>	<b>962,312,204</b>	<b>967,776,390</b>	<b>-</b>	<b>967,776,390</b>

53.3.2 විදේශ විනිමය අවදානම ->

එක් ව්‍යවහාරික මුදල් ඒකකයක් තවත් ඒකකයකට හුවමාරුවීමේදී ඇති වන විනිමය අනුපාතික සංවලනය හේතුවකට ගෙන විදේශ විනිමය අනුපාතික අවදානම පැන නගින අතර බැංකුවේ ඉපයීම් හෝ හිමිකම් කෙරෙහි අහිතකර බලපෑමක් වෙත යොමුවිය හැකිය. විදේශ විනිමය අනුපාතිකයට බැංකුව නිරාවරණය වන අතර, මූල්‍ය උපකරණයක අගය හෝ විදේශ වත්කම්වල ආයෝජන, විදේශ විනිමය අනුපාතිකවල වෙනස්වීම් හේතුවකට ගෙන උච්චාවචනය විය හැකිය.

පුළුල්වන විදේශ විනිමය අනුපාතිකයෙහි ක්‍ෂයවීම් සඳහා 5%, 10% හා 15% ප්‍රකාශන මට්ටම් අදාළ කර ගනිමින්, ශුද්ධ විවෘත තත්ත්වයෙහි, විදේශ විනිමය බලපෑමෙහි විශ්ලේෂණය, ශුද්ධ විවෘත තත්ත්වයෙහි, (NOP) එක් එක් මුදල් වර්ගය අනුව වන බලපෑම සහ ආදායම් ප්‍රකාශයෙහි බලපෑම, 2018 දෙසැම්බර් 31 දිනට පහත වගුවෙහි දක්වා ඇත.

	ඇ.ඩො. '000	ශ්‍රී.ල.රු. '000	ම.බ්‍රි.ප. '000	ශ්‍රී.ල.රු. '000
ශුද්ධ විවෘත තත්ත්වය	864	157,818	503	116,581
ආතති මට්ටම	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000
විනිමය අනුපාත මත 5% ක ප්‍රකාශන (රුපියල් ක්‍ෂයවීම්)	7,891	165,709	5,829	122,410
විනිමය අනුපාත මත 10% ක ප්‍රකාශන (රුපියල් ක්‍ෂයවීම්)	15,782	173,600	11,658	128,239
විනිමය අනුපාත මත 15% ක ප්‍රකාශන (රුපියල් ක්‍ෂයවීම්)	23,673	181,491	17,487	134,068

	ජපාන යෙන්. '000	ශ්‍රී.ල.රු. '000	යුරෝ '000	ශ්‍රී.ල.රු. '000
ශුද්ධ විවෘත තත්ත්වය	(165,415)	(272,935)	4,307	900,431
ආතති මට්ටම	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000
විනිමය අනුපාත මත 5% ක ප්‍රකාශන (රුපියල් ක්‍ෂයවීම්)	(13,647)	(286,582)	45,022	945,453
විනිමය අනුපාත මත 10% ක ප්‍රකාශන (රුපියල් ක්‍ෂයවීම්)	(27,294)	(300,229)	90,043	990,474
විනිමය අනුපාත මත 15% ක ප්‍රකාශන (රුපියල් ක්‍ෂයවීම්)	(40,940)	(313,875)	135,065	1,035,496

විදේශ විනිමය අවදානම අවම කරලනු පිණිස බැංකු විසින් විදේශ විනිමය හුවමාරු ගිවිසුම් සහ ඉදිරි විදේශ විනිමය ගිවිසුම්වලට එළඹ ඇත. (පිටු අංක 293 සිට 295 දක්වා ඉදිරිපත් කර ඇති සටහන් අංක 19 මගින් දක්වා ඇත.)

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) →

53.3.3 හිමිකම් අවදානම →

හිමිකම් මත ආයෝජනයන්, සමස්ත වත්කම් වෙතින් 0.54% නියෝජනය කරන අතර, නිල ලැයිස්තුගත කළ හා නොකළ හිමිකම් කොටස් ආයෝජන ප්‍රතිශත පිළිවෙලින් 0.5% ක් හා 0.04% ක් බැගින් වේ. එහෙයින්, හිමිකම් අවදානමට බැංකුව විශාල වශයෙන් නිරාවරණය වීමක් නොමැත. කෙසේ වුවද, හිමිකම් ආයෝජන මත ප්‍රතිලාභ කෙරෙහි කොටස් වෙළඳපොළෙහි අහිතකර වලනයන් බලපාන ලදී. උපායමාර්ගික හේතු, ආර්ථික සංවර්ධනය හා වෙළඳපොළ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොට ගෙන නිල ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජනය කරනු ලබයි.

බැංකුව විසින් මාසික, කාර්තුමය සහ අවශ්‍යතා පදනම මත, "වෙළඳපොළට සලකුණු කර", ගණනය කිරීම් සිදු කරනු ලබන අතර, හිමිකම් මිල ගණන්වල වෙනස හේතුවෙන් ඇති වන බලපෑම හඳුනාගනු ලබයි.

හිමිකම් කොටස් මිල ප්‍රකම්පන →

මතු දැක්වෙන වගුව (ආදායම් ප්‍රකාශයට සහ හිමිකම් කෙරෙහි) බලපෑම සංක්ෂිප්තව දැක්වෙයි.

		බැංකුව සහ සමූහය					
		2018			2017		
සටහන		ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් රු. '000	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මිනින ලද මූල්‍ය වත්කම් රු. '000	එකතුව රු. '000	ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් රු. '000	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මිනින ලද මූල්‍ය වත්කම් රු. '000	එකතුව රු. '000
දෙසැම්බර් 31 දිනට	20 සහ						
හිමිකම් සුරැකුම්වල වෙළඳ අගය	22	1,878,919	3,447,888	5,326,807	2,357,336	3,876,570	6,233,907

ආතති මට්ටම	ලාභ/අලාභට බලපෑම රු. '000	වෙනත් විස්තීර්ණ ආදායමට බලපෑම රු. '000	හිමිකම් සඳහා බලපෑම රු. '000	ලාභ/අලාභට බලපෑම රු. '000	වෙනත් විස්තීර්ණ ආදායමට බලපෑම රු. '000	හිමිකම් සඳහා බලපෑම රු. '000
හිමිකම් මිල මත 5% ක ප්‍රකම්පන (ඉහළට)	93,946	172,394	266,340	117,867	193,829	311,695
හිමිකම් මිල මත 5% ක ප්‍රකම්පන (පහළට)	(93,946)	(172,394)	(266,340)	(117,867)	(193,829)	(311,695)
හිමිකම් මිල මත 10% ක ප්‍රකම්පන (ඉහළට)	187,892	344,789	532,681	235,734	387,657	623,391
හිමිකම් මිල මත 10% ක ප්‍රකම්පන (පහළට)	(187,892)	(344,789)	(532,681)	(235,734)	(387,657)	(623,391)
හිමිකම් මිල මත 15% ක ප්‍රකම්පන (ඉහළට)	281,838	517,183	799,021	353,600	581,486	935,086
හිමිකම් මිල මත 15% ක ප්‍රකම්පන (පහළට)	(281,838)	(517,183)	(799,021)	(353,600)	(581,486)	(935,086)
හිමිකම් මිල මත 20% ක ප්‍රකම්පන (ඉහළට)	375,784	689,578	1,065,361	471,467	775,314	1,246,781
හිමිකම් මිල මත 20% ක ප්‍රකම්පන (පහළට)	(375,784)	(689,578)	(1,065,361)	(471,467)	(775,314)	(1,246,781)

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) →

53.3.3 හිමිකම් අවදානම (සම්බන්ධයි) →


හිමිකම් කොටස් මත ආයෝජන ක්ෂේත්‍රය අනුව →

යම් ක්ෂේත්‍රයක් සමඟ ආශ්‍රිත අවදානම අවම කරනු පිණිස වෙළඳ කළඹෙහි විවිධාංගීකරණය පහත වගුව මගින් නිරූපිතය.


ක්ෂේත්‍රය	2018				2017			
	පිරිවැය රු. '000	මුළු පිරිවැයෙන් % ක් ලෙස	වෙළඳපළ අගය රු. '000	මුළු වෙළඳපොළ අගයෙන් % ක් ලෙස	පිරිවැය රු. '000	මුළු පිරිවැයෙන් % ක් ලෙස	වෙළඳපළ අගය රු. '000	මුළු වෙළඳපොළ අගයෙන් % ක් ලෙස
1. බැංකු, මූල්‍ය හා රක්ෂණ	507,640		372,564	21.7	336,293	9.8	264,382	12.2
2. ආහාරපාන හා දුම්කොළ	-	0.0	-	0.0	21,003	0.6	22,608	1.0
3. රසායනික හා ඖෂධ	100,527	3.1	63,927	3.7	100,527	2.9	74,004	3.4
4. ඉදිකිරීම් හා ඉංජිනේරු	408,295	12.5	117,577	6.8	408,295	11.9	188,168	8.7
5. විවිධාංගීකෘත සමාගම්	782,405	23.9	515,862	30.0	1,032,626	30.1	746,764	34.3
6. හෝටල් හා සංචාර	694,592	21.2	302,858	17.6	745,466	21.8	383,397	17.6
7. ආයෝජන භාර	11,307	0.3	6,857	0.4	11,307	0.3	8,302	0.4
8. ඉඩම් හා දේපළ	23,777	0.7	15,567	0.9	23,777	0.7	16,419	0.8
9. නිෂ්පාදන	301,773	9.2	189,007	11.0	287,345	8.4	293,465	13.4
10. බලශක්ති	46,066	1.4	38,695	2.2	50,719	1.5	49,705	2.3
11. විදුලි සංදේශ	81,332	2.5	37,757	2.2	94,332	2.8	49,105	2.3
12. වෙළඳාම්	315,149	9.6	60,085	3.5	315,149	9.2	77,820	3.6
අනු එකතුව	3,272,863	100	1,720,756	100	3,426,839	100	2,174,139	100
13. ඒකක භාර	95,110	2.8	158,163	8.4	95,110	2.7	183,197	7.8
එකතුව	3,367,973		1,878,919		3,521,949		2,357,336	

ක්ෂේත්‍රය අනුව හිමිකම් කොටස් මත ආයෝජනයෙහි වෙළඳපොළ අගය - බැංකුව සහ සමූහය →

වෙළඳ හිමිකම් කළඹ 2018 →



වෙළඳ හිමිකම් කළඹ 2017 →



53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) →

53.3.4 පොලී අනුපාතික අවදානම →

ඕනෑම පොලී අනුපාතික සම්බන්ධතාවයකදී හෝ ප්‍රතිලාභ වක්‍රයේ හැඩයේදී අනුපාතික දෙකක් අතර, ව්‍යාප්තියේදී ආයෝජනයක වටිනාකම, පොලී අනුපාතික පූර්ණ මට්ටමේදී වෙනස්වීමේ අවදානම, පොලී අනුපාතික අවදානමයි. මුළු ශේෂ පත්‍ර වගකීම්වලින් 80.93% ක් නියෝජනය කරනු ලබන තැන්පතු, බැංකුවේ අරමුදල් සපයන ප්‍රධානතම ප්‍රභවයයි. මින් 23.62% ක් ඉතුරුම් තැන්පතුද 76.38% ක් ස්ථාවර තැන්පතුද නියෝජනය කරයි.

53.3.4 (අ) පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය →

2018 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

බැංකුව	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොලී සහිත වත්කම්	37,126,827	71,149,238	104,526,636	216,552,684
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	749,722	8,975,812	12,068,111	17,601,973
ලාභ/අලාභ මඟින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	190,318	526,079	570,635	571,242
ක්‍රමඝෂය පිරිවැයට මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	14,642,598	24,859,047	41,533,244	101,172,738
- ණය හා වෙනත් උපකරණ	21,455,536	36,694,607	50,258,536	97,110,621
වෙනත් විස්තීර්ණ ආදායම් මඟින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	88,653	93,693	96,110	96,110
පොලී දරන වගකීම්	225,453,233	498,851,396	659,431,869	947,717,986
බැංකු වලට ගෙවිය යුතු	53,842,968	58,368,770	61,920,449	65,087,313
ක්‍රමඝෂය පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	158,160,107	425,141,386	582,029,005	821,436,738
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	13,450,158	14,619,083	14,762,981	14,804,802
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	722,157	719,434	46,389,133
ඉද්ධ අනුපාත සංවේදීතා වත්කම් (වගකීම්)	(188,326,406)	(427,702,158)	(554,905,233)	(731,165,302)
පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)	16	14	16	23

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) →

53.3.4 පොලී අනුපාතික අවදානම (සම්බන්ධයි) →

53.3.4 (අ) පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය (සම්බන්ධයි) →

2018 දෙසැම්බර් 31 දිනට සමූහයේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

සමූහය	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
<b>පොලී සහිත වත්කම්</b>	<b>37,361,505</b>	<b>71,853,272</b>	<b>105,656,047</b>	<b>218,532,850</b>
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	749,722	8,975,812	12,068,111	17,601,973
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	361,118	1,038,479	1,280,540	1,676,158
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	14,646,133	24,869,651	41,548,638	101,197,711
- ණය හා වෙනත් උපකරණ	21,490,680	36,800,040	50,395,468	97,310,551
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	113,852	169,290	363,290	746,457
<b>පොලී දරන වගකීම්</b>	<b>229,031,968</b>	<b>509,587,603</b>	<b>671,069,838</b>	<b>961,159,480</b>
බැංකු වලට ගෙවිය යුතු	55,572,529	63,557,454	67,544,944	71,583,431
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	158,160,107	425,141,386	582,029,005	821,436,738
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	15,299,332	20,166,606	20,776,455	21,750,178
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	722,157	719,434	46,389,133
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම් (වගකීම්)	(191,670,463)	(437,734,331)	(565,413,791)	(742,626,630)
<b>පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)</b>	<b>16</b>	<b>14</b>	<b>16</b>	<b>23</b>

2017 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

බැංකුව	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
<b>පොලී දරන වත්කම්</b>	<b>24,434,435</b>	<b>55,616,881</b>	<b>117,697,502</b>	<b>316,867,302</b>
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	1,008,750	5,089,145	11,196,173	23,820,037
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	1,840	91,793	112,824	243,775
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	17,102,744	25,264,584	36,102,906	97,562,298
- ණය හා වෙනත් උපකරණ	6,321,101	25,170,417	69,112,422	194,068,015
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	-	942	1,173,177	1,173,177
<b>පොලී දරන වගකීම්</b>	<b>199,871,593</b>	<b>456,013,831</b>	<b>585,765,770</b>	<b>901,999,449</b>
බැංකු වලට ගෙවිය යුතු	46,105,764	48,433,041	48,472,056	48,596,591
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	141,589,236	391,222,111	520,951,317	722,143,176
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	12,176,593	12,793,645	12,803,989	12,837,009
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	3,565,034	3,538,408	118,422,673
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම් (වගකීම්)	(175,437,158)	(400,396,950)	(468,068,268)	(585,132,147)
<b>පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)</b>	<b>12</b>	<b>12</b>	<b>20</b>	<b>35</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි) →

53.3.4 පොලී අනුපාතික අවදානම (සම්බන්ධයි) →

53.3.4 (අ) පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය (සම්බන්ධයි) →

2017 දෙසැම්බර් 31 දිනට සමූහයේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දැක්වා ඇත.

සමූහය	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොලී දරන වත්කම්	24,543,750	55,944,828	118,614,158	318,961,380
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	1,008,750	5,089,145	11,196,173	23,820,037
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	22,588	154,037	385,623	937,686
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	17,191,311	25,530,287	36,372,982	97,841,120
- ණය හා වෙනත් උපකරණ	6,321,101	25,170,417	69,418,163	194,985,238
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	-	942	1,241,217	1,377,299
පොලී දරන වගකීම්	201,837,047	461,910,194	592,040,049	909,029,561
බැංකු වලට ගෙවිය යුතු	46,754,915	50,380,494	50,544,327	50,918,499
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	141,589,236	391,222,111	520,951,317	722,143,176
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	13,492,896	16,742,555	17,005,997	17,545,213
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	3,565,034	3,538,408	118,422,673
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම් (වගකීම්)	(177,293,297)	(405,965,366)	(473,425,891)	(590,068,181)
පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)	12	12	20	35

53.3.4. (ආ) පොලී අනුපාත අවදානමට නිරාවරණයවීම් →

විවිධ පොලී අනුපාත සංසිද්ධීන් බැංකුවේ මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්වල සංවේදීතාව අධීක්ෂණය කිරීම තුළින් පොලී අනුපාතික පරතර සීමාවට එරෙහිව පොලී අනුපාතික අවදානම කළමනාකරණය පරිපූරණය කෙරෙයි.

එක් අවුරුදු සීමාවට අඩු කල්පිරීමේ කාණ්ඩය තුළ නිරතුරුව රඳවාගනු ලබන සියලුම අනෙකුත් විචල්‍යයන්හි පොලී අනුපාතිකවල වෙනස්වීම් හේතුවෙන් වාර්තා කරනු ලබන දිනට බැංකුවේ ආදායම් ප්‍රකාශයෙහි සංවේදීතාව පහත සඳහන් වගුව මගින් නිරූපිතය.

ප්‍රක්ෂේපිත ශුද්ධ පොලී ආදායමෙහි සංවේදීතාව →

ශුද්ධ පොලී ආදායම	2018	
	සමාන්තර වැඩිවීම රු. '000	සමාන්තර අඩුවීම රු. '000
මූලික අංකන 25 කින් වෙනස්වීම	(1,267,530)	1,267,530
මූලික අංකන 50 කින් වෙනස්වීම	(2,535,061)	2,535,061
මූලික අංකන 100 කින් වෙනස්වීම	(5,070,121)	5,070,121

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

53. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

53.4 මෙහෙයුම් අවදානම →

ප්‍රමාණවත් නොවන හෝ බිඳ වැටීම් සහිත අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයින්, පද්ධති හෝ බාහිර සිදුවීම් නිසා අලාභ හටගැනීමේ අවදානම, මෙහෙයුම් අවදානම ලෙස බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව නිර්වචනය කරයි.

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ආකෘතිය →

වඩාත් කාර්යක්ෂම, පාරදෘෂ්‍ය, ලාභදායී සහ තිරසාර ව්‍යාපාරික මෙහෙයුම් සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරී වන මෙහෙයුම් අවදානම් කළමනාකරණ ව්‍යුහයක් බැංකුව සතු වේ. මනා ව්‍යුහගත පාලනයක්, ප්‍රතිපත්තිමය ආකෘතිකයක් සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් ඊට ඇතුළත්ය. අවදානම් කළමනාකරණ අංශයෙහි මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය මගින් බැංකුවේ මෙහෙයුම් අවදානම් පිළිබඳව අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

54 — කල් පිරීමේ විශ්ලේෂණය →

බැංකුව	මාස 03 දක්වා රු. '000	මාස 03 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000	2018.12.31 දිනට එකතුව රු. '000	2017.12.31 දිනට එකතුව රු. '000
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම් (පොලී සහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානයන්	13,528	-	-	-	-	13,528	382,763
බැංකුවල ඇති තැන්පතු	8,962,285	8,626,160	-	-	-	17,588,445	23,437,274
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ	526,079	45,164	1,562,229	5,587,752	7,080,240	14,801,463	4,114,978
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	24,859,047	76,313,691	116,389,323	75,402,639	130,567,445	423,532,145	375,703,730
- ණය හා වෙනත් උපකරණ	36,694,607	60,416,015	100,748,159	124,717,849	196,371,339	518,947,969	555,468,618
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්							
	93,693	2,417	574,676	1,614,189	148,939	2,433,915	1,252,878
	71,149,238	145,403,447	219,274,387	207,322,429	334,167,963	977,317,466	960,360,241
<b>වෙනත් වත්කම් (පොලී රහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානයන්	3,420,996	-	-	-	-	3,420,996	3,466,767
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,740,106	-	-	-	-	4,740,106	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ	469,730	1,409,189	-	-	-	1,878,919	2,357,336
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්							
	-	-	-	-	3,750,515	3,750,515	4,440,951
පාලිත සමාගම්වල ආයෝජන	-	-	-	-	1,700,000	1,700,000	900,000
දේපල, පිරිසක සහ උපකරණ	-	-	-	-	13,465,755	13,465,755	12,395,684
වෙනත් වත්කම්	845,513	9,129,458	8,887,211	6,541,719	5,805,314	31,209,216	25,695,689
	9,476,345	10,538,647	8,887,211	6,541,719	24,721,584	60,165,507	50,617,141
<b>මුළු වත්කම්</b>	<b>80,625,583</b>	<b>155,942,094</b>	<b>228,161,598</b>	<b>213,864,148</b>	<b>358,889,547</b>	<b>1,037,482,973</b>	<b>1,010,977,382</b>

54. කල් පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි) →

බැංකුව	මාස 03 දක්වා රු. '000	මාස 03 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000	2018.12.31 දිනට එකතුව රු. '000	2017.12.31 දිනට එකතුව රු. '000
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම් (පොලී සහිත වගකීම්)</b>							
බැංකුවලට ගෙවිය යුතු	58,368,770	6,718,543	12,031,832	-	-	77,119,146	48,596,591
<b>ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්</b>							
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	425,141,386	396,295,352	13,301,606	4,836,068	-	839,574,411	737,212,640
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	14,619,083	185,718	-	-	-	14,804,802	12,837,008
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	46,389,133	-	6,000,000	-	52,389,133	162,709,027
	498,129,239	449,588,746	25,333,438	10,836,068	-	983,887,491	961,355,266
<b>වෙනත් වගකීම් (පොලී රහිත වගකීම්)</b>							
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	1,533	-	-	1,533	956,937
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	-	-	-	-	3,830,795	3,830,795	3,711,431
විලම්බිත බදු වත්කම්	-	-	-	-	582,463	582,463	507,063
වෙනත් වගකීම්	2,750,829	875,249	794,715	779,046	247,437	5,447,277	5,350,244
පාලිත සමාගම්වලට ගෙවියයුතු	750	-	-	-	-	750	750
ප්‍රකාශිත ප්‍රාග්ධනය/ඵවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	9,400,000	9,400,000	6,700,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	3,227,960	3,227,960	3,002,952
රඳවාගත් ඉපයීම්	-	-	-	-	4,622,080	4,622,080	1,102,798
වෙනත් සංචිත	-	-	-	-	26,482,625	26,482,625	28,289,941
	2,751,579	875,249	796,248	779,046	48,393,360	53,595,482	49,622,116
<b>මුළු වගකීම්</b>	<b>500,880,818</b>	<b>450,463,995</b>	<b>26,129,686</b>	<b>11,615,114</b>	<b>48,393,360</b>	<b>1,037,482,973</b>	<b>1,010,977,382</b>

\* වට්ටම් රහිත මුදල් ප්‍රවාහ මත පදනම්වූ ගිවිසුම්ගත කල්පිරීම්හි ඓක්‍යය නියෝජනය වේ.

සමූහය	මාස 03 දක්වා රු. '000	මාස 03 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000	2018.12.31 දිනට එකතුව රු. '000	2017.12.31 දිනට එකතුව රු. '000
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම් (පොලී සහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානයන්	13,528	-	-	-	-	13,528	382,763
බැංකුවල ඇති තැන්පතු	8,962,285	8,626,160	-	-	-	17,588,445	23,437,274
<b>ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්</b>							
- සාධාරණ අගයට ගණනය කළ	1,038,479	637,679	5,879,126	9,246,811	8,186,519	24,988,614	7,032,614
<b>ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වත්කම්</b>							
- ණය හා අත්තිකාරම්	24,869,651	76,328,059	116,389,323	75,402,639	130,567,447	423,557,119	374,416,626
- ණය හා වෙනත් උපකරණ	36,800,040	60,510,511	102,279,439	126,269,686	197,113,482	522,973,159	559,319,752
<b>වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>							
	169,290	577,167	574,676	2,566,972	149,939	4,038,045	3,072,981
	71,853,273	146,679,576	225,122,564	213,486,108	336,017,387	993,158,910	967,662,011

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

54. කල් පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි) ->

සමූහය	මාස 03 දක්වා රු. '000	මාස 03 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000	2018.12.31 දිනට එකතුව රු. '000	2017.12.31 දිනට එකතුව රු. '000
<b>වෙනත් වත්කම්</b> (පොලී රහිත වත්කම්)							
මුදල් හා මුදල්වලට සමානයන්	3,423,401	-	-	-	-	<b>3,423,401</b>	3,471,226
මහ බැංකුව වෙනැති ශේෂයන්	177	-	-	-	-	<b>177</b>	94
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,740,106	-	-	-	-	<b>4,740,106</b>	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ	469,730	1,409,189	-	-	-	<b>1,878,919</b>	2,357,336
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	-	-	-	-	3,750,515	<b>3,750,515</b>	4,440,951
පාලිත සමාගම්වල ආයෝජනය	-	-	-	-	-	-	-
දේපල, පිරිසක සහ උපකරණ	-	-	-	-	13,468,776	<b>13,468,776</b>	12,399,334
විලම්බිත බදු වත්කම්	-	-	-	-	73	<b>73</b>	-
ප්‍රවර්තන බදු වත්කම්	-	-	-	-	-	-	-
වෙනත් වත්කම්	872,671	9,420,776	8,889,208	6,543,717	5,806,312	<b>31,532,684</b>	25,976,944
	9,506,085	10,829,965	8,889,208	6,543,717	23,025,676	<b>58,794,650</b>	50,006,600
<b>මුළු වත්කම්</b>	<b>81,359,358</b>	<b>157,509,541</b>	<b>234,011,772</b>	<b>220,029,825</b>	<b>359,043,063</b>	<b>1,051,953,560</b>	<b>1,017,668,610</b>
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම්</b> (පොලී සහිත වගකීම්)							
බැංකුවලට ගෙවිය යුතු	63,557,454	8,025,978	12,031,832	-	-	<b>83,615,264</b>	49,352,574
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්							
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	425,141,386	396,295,352	13,301,606	4,836,068	-	<b>839,574,411</b>	737,212,640
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවිය යුතු	20,166,606	1,583,572	-	-	-	<b>21,750,178</b>	17,545,212
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	46,389,133	-	6,000,000	-	<b>52,389,133</b>	162,709,027
	508,865,446	452,294,035	25,333,438	10,836,068	-	<b>997,328,986</b>	966,819,453
<b>වෙනත් වගකීම්</b> (පොලී රහිත වගකීම්)							
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	1,533	-	-	<b>1,533</b>	956,937
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම්	-	-	-	-	3,832,777	<b>3,832,777</b>	3,712,665
ප්‍රවර්තන බදු වගකීම්	-	-	-	-	-	-	137,344
විලම්බිත බදු වගකීම්	-	-	-	-	582,463	<b>582,463</b>	507,138
වෙනත් වගකීම්	2,755,455	875,303	794,859	779,190	247,509	<b>5,452,317</b>	5,394,795
පාලිත සමාගම්වලට ගෙවිය යුතු	-	-	-	-	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	9,400,000	<b>9,400,000</b>	6,700,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	3,227,960	<b>3,227,960</b>	3,002,952
රඳවාගත් ඉපයීම්	-	-	-	-	5,198,451	<b>5,198,451</b>	1,679,540
වෙනත් සංචිත	-	-	-	-	26,929,073	<b>26,929,073</b>	28,757,786
	2,755,455	875,303	796,392	779,190	49,418,233	<b>54,624,574</b>	50,849,157
<b>මුළු වගකීම්</b>	<b>511,620,901</b>	<b>453,169,338</b>	<b>26,129,830</b>	<b>11,615,258</b>	<b>49,418,233</b>	<b>1,051,953,560</b>	<b>1,017,668,610</b>

\* වටපිට රහිත මුදල් ප්‍රවාහ මත පදනම්ව ගිවිසුම්ගත කල්පිරීම්ගේ ඵලතාවය නියෝජනය වේ.

55 — මූල්‍ය උපකරණවල සාධාරණ අගය →

55.1 සාධාරණ අගයට වාර්තා කළ මූල්‍ය උපකරණ →

ගිණුම්කරණ ප්‍රතිපත්ති

තක්සේරු තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සාධාරණ අගයට වාර්තා කළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගය තීරණය කරනු ලබන ආකාරය පිළිබඳව විස්තරයක් පහත දක්වා ඇත. වෙළඳපළ සහභාගිත්වය දරන්නෙකු විසින් එම උපකරණ ආගණනය කිරීමේදී කරනු ලබන උපකල්පන පිළිබඳ බැංකුවේ ඇස්තමේන්තුව ඒවායේ අන්තර්ගත වේ.

ව්‍යුත්පන්න

i. විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම

වෙළඳපළ ඒ හා සමාන ගිවිසුම් සඳහා අදාළ නිල ලැයිස්තුගත මිල ගණන් උපයෝගී කර ගනිමින් විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම් බැංකුව විසින් වටිනාකම තක්සේරු කිරීමට ලක් කරයි.

සසග විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAPS)

පවතින විදේශ විනිමය අනුපාතික හා විදේශ විනිමය ඉදිරි අනුපාතික ආදී විවිධ සාධක ඇතුළත් කරමින් තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් දරා සිටින ව්‍යුත්පන්න නිමැවුම් (විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAPS)/මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්) තක්සේරු කර ඇත.

ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්

i. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් සමන්විත තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත ඇතුළත් වට්ටම් කල මුදල් ප්‍රවාහ තක්සේරුකරණ ආකෘති භාවිතයෙන් බැංකුව විසින් සුදැකුම් තක්සේරු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ වෙළඳපොළ දත්ත සහ අතරමැදියන්ගේ ප්‍රකාශන, ප්‍රවර්තන පොලී අනුපාතික වලට අදාළ උපකල්පන මෙකී නිරීක්ෂණ දත්ත වලට අයත් වේ.

ii. ගිමිකම් සුදැකුම්

සක්‍රීය වෙළඳපොළ තුළ එක හා සමාන සුදැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් ගිමිකම් සුදැකුම් තක්සේරු කරනු ලබයි.

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්

සක්‍රීය වෙළඳපොළ තුළ එක හා සමාන සුදැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් නිල ලැයිස්තු ගත කළ ගිමිකම් සුදැකුම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම් වූ තක්සේරුකරණ ආකෘතියක් යොදා ගනිමින් නිල ලැයිස්තුගත නොකළ ගිමිකම් සුදැකුම් වල සාධාරණ අගය ගණනය කර ඇත.

55.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ ධුරාවලිය නිර්ණය කිරීම →

තක්සේරුකරන තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් මූල්‍ය උපකරණවල සාධාරණ අගය තීරණය කිරීමට හා හෙළිදරව් කිරීමට බැංකුව විසින් පහත සඳහන් ධුරාවලින් අනුගමනය කරයි.

- 1 මට්ටම එක හා සමාන වත්කම් හෝ වගකීම් සඳහා සක්‍රීය වෙළඳපොළ තුළ ඇති නිල ලැයිස්තුගත කළ (ගැලපීම් සිදු නොකළ) මිල.
- 2 මට්ටම වාර්තා කරන ලද සාධාරණ අගය මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන සියලු කරුණු, සෘජුවම හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි වෙනත් තාක්ෂණික ක්‍රම.
- 3 මට්ටම වාර්තා කරන ලද සාධාරණ අගය මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන කරුණු, නිරීක්ෂණය කළ හැකි වෙළඳපළ දත්ත මත පදනම් නොවූ තාක්ෂණික ක්‍රම.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

55. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි) →

55.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ දූරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි) →

සාධාරණ අගයේ දූරාවලි මට්ටමින් සාධාරණ අගයට වාර්තා කර ඇති මූල්‍ය උපකරණවල විශ්ලේෂණයක් පහත වගුවෙන් පෙන්වුම් කරයි.

2018 දෙසැම්බර් 31 දිනට	බැංකුව				
	සටහන	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	19	-	-	-	-
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	4,740,106	-	4,740,106
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	20	14,801,463	-	-	14,801,463
ගිමිකම් සුරැකුම්පත්	20	1,878,919	-	-	1,878,919
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්					
ගිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	23	3,447,888	-	-	3,447,888
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	23	2,433,915	-	-	2,433,915
ගිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	23	-	245,136	-	245,136
<b>එකතුව</b>		<b>22,562,185</b>	<b>4,985,243</b>	<b>-</b>	<b>27,547,427</b>
<b>වගකීම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	-	-	1,533	1,533

2017 දෙසැම්බර් 31 දිනට	බැංකුව				
	සටහන	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	19	650	-	-	650
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	-	1,360,064	1,360,064
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	20	4,114,978	-	-	4,114,978
ගිමිකම් සුරැකුම්පත්	20	2,357,336	-	-	2,357,336
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්					
ගිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	23	3,876,570	-	-	3,876,570
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	23	1,252,878	-	-	1,252,878
ගිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	23	-	506,890	-	506,890
<b>එකතුව</b>		<b>11,602,413</b>	<b>506,890</b>	<b>1,360,064</b>	<b>13,469,367</b>
<b>වගකීම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	-	956,937	-	956,937

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

55. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි) →

55.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ දූරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි) →

2018 දෙසැම්බර් 31 දිනට	සමූහය				
	සටහන	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	19	-	-	-	-
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	4,740,106	-	4,740,106
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	20	24,988,614	-	-	24,988,614
හිමිකම් සුරැකුම්පත්	22	1,878,919	-	-	1,878,919
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්					
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	23	3,447,888	-	-	3,447,888
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	23	4,037,045	-	-	4,037,045
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	23	-	245,136	-	245,136
<b>එකතුව</b>		<b>34,352,465</b>	<b>4,985,243</b>	<b>-</b>	<b>39,337,709</b>
<b>වගකීම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	-	-	1,533	1,533

2017 දෙසැම්බර් 31 දිනට	සමූහය				
	සටහන	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	19	650	-	-	650
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	-	1,360,064	1,360,064
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	20	7,032,614	-	-	7,032,614
හිමිකම් සුරැකුම්පත්	20	2,357,336	-	-	2,357,336
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්					
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	23	3,876,570	-	-	3,876,570
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	23	3,071,981	-	-	3,071,981
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	23	-	506,890	-	506,890
<b>එකතුව</b>		<b>16,339,150</b>	<b>506,890</b>	<b>1,360,064</b>	<b>18,206,105</b>
<b>වගකීම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	-	956,937	-	956,937

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

55. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි) →

55.3 සාධාරණ අගයේ මිනුම් ධුරාවලියේ එක් එක් මට්ටම් අතර සංවලන සැසඳීම →

සාධාරණ අගයේ මිනුම් ධුරාවලියේ එක් එක් මට්ටම් අතර සංවලන වර්ෂය තුළ වාර්තා නොවීය. ව්‍යුත්පන්න උපකරණවල සාධාරණ අගය ගණනය කිරීම පිණිස බැංකුව සහ සමූහය විසින් සාධාරණ අගයේ ධුරාවලියෙහි 3 වන මට්ටම භාවිතා කරනු ලබයි. එකී උපකරණ පිළිබඳ විස්තර පිටු අංක 293 හා 319 හි සටහන් අංක 19 සහ 32 මගින් දක්වා ඇත.

55.4 මූල්‍ය උපකරණවල සාධාරණ අගය →

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			
		2018		2017	
		ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>					
මුදල් හා මුදල්වලට සමානයන්	16	3,434,524	3,434,524	3,849,530	3,849,530
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-
බැංකුවල තැන්පතු	18	17,588,445	17,588,445	23,437,274	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	4,740,106	1,360,714	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
- සාධාරණ අගයට ගණනය කළ		16,680,382	16,680,382	6,472,314	6,472,314
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	21	423,532,145	423,532,145	375,703,730	375,703,730
- ණය හා වෙනත් උපකරණ	22	518,947,969	492,759,226	555,468,618	554,756,727
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	6,184,430	6,184,430	5,693,829	5,693,829
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>991,108,001</b>	<b>964,919,258</b>	<b>971,986,009</b>	<b>971,274,119</b>
<b>මූල්‍ය වගකීම්</b>					
බැංකුවලට ගෙවිය යුතු	31	77,119,146	77,119,146	48,596,591	48,596,591
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	1,533	1,533	956,937	956,937
ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	33	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්	34				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		839,574,411	838,307,567	737,212,640	735,574,071
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		14,804,802	14,804,802	12,837,008	12,837,008
නිකුත් කළ ණය සුරැකුම්පත්	35	52,389,133	52,389,133	162,709,027	162,709,027
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>983,889,024</b>	<b>982,622,180</b>	<b>962,312,204</b>	<b>960,673,635</b>

55. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි) →

55.4 මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	සටහන	සමුහය			
		2018		2017	
		ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>					
	16	<b>3,436,929</b>	<b>3,436,929</b>	3,853,989	3,853,989
මුදල් හා මුදල්වලට සමානයන්					
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	177	177	94	94
බැංකුවල තැන්පතු	18	17,588,445	17,588,445	23,437,274	23,437,274
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	4,740,106	4,740,106	1,360,714	1,360,714
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
- සාධාරණ අගයට ගණනය කළ		26,867,533	26,867,533	9,389,950	9,389,950
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	21	423,557,119	423,557,119	374,416,626	374,416,626
- ණය හා වෙනත් උපකරණ	22	522,973,159	496,656,654	559,319,752	558,686,437
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	7,788,560	7,788,560	7,513,932	7,513,932
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,006,952,028</b>	<b>980,635,523</b>	979,292,331	978,659,017
<b>මූල්‍ය වගකීම්</b>					
බැංකුවලට ගෙවිය යුතු	31	83,615,264	83,615,264	49,352,574	49,352,574
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	32	1,533	1,533	956,937	956,937
ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	33	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වගකීම්	34				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		839,574,411	838,307,567	737,212,640	735,574,071
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		21,750,178	21,750,178	17,545,212	17,545,212
නිකුත් කළ ණය සුරැකුම්පත්	35	52,389,133	52,389,133	162,709,027	162,709,027
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>997,330,518</b>	<b>996,063,674</b>	967,776,390	966,137,822

55.5 සාධාරණ අගයට නීර්ණය කිරීම →

සාධාරණ අගයට පවත්වා නොගත් මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ අගය →

මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ අගය වාර්තා නොකළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගයන් තීරණය කිරීම පිණිස උපයෝගී කර ගත් ක්‍රමවේද සහ උපකල්පන පිළිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

සාධාරණ අගයට ආසන්න ධාරණ අගය ඇති වත්කම් →

කෙටිකාලීන කල්පිරීම් සහිත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් (වසරකට අඩු ආරම්භක කල්පිරීමක් සහිත) සඳහා අදාළ ධාරණ අගය ඒවායේ සාධාරණ අගයට ආසන්න බව උපකල්පනය කර ඇත. නිශ්චිත කල්පිරීමක් නොමැති ඉතිරිකිරීමේ තැන්පතු සඳහාද මෙම උපකල්පනය අදාළ වේ.

වරින් වර ගෙවනු ලබන පොලී සහිත ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්නා දිගුකාලීන තැන්පතු සහ විවලය අනුපාතික යටතේ ගනුදෙනුකරුවන්ට පිරිනමන ණය හා අත්තිකාරම්ද සාධාරණ අගයට පවත්වාගෙන යාම සඳහා සලකා බලනු ලබයි.

### මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

#### 55. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි) →

##### 55.5 සාධාරණ අගයට නිර්ණය කිරීම (සම්බන්ධයි) →

###### ස්ථාවර අනුපාත මූල්‍ය උපකරණ →

කෙටිකාලීන ණය පහසුකම් සඳහා සාධාරණ අගයන් ලෙස ධාරණ අගයන් සලකනු ලබයි. කල්පිරීම තෙක් දරා සිටින සුරැකුම්වල සාධාරණ අගය ඇගයීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත, ඊට සමාන ගනුදෙනු කළහැකි සුරැකුම් වෙනුවෙන් යොදාගත් අනුපාතික භාවිතා කරන ලදී. සමාලෝචිත වර්ෂයෙහි සිටිවන කාර්තුව තුළ නව ණය ප්‍රදානය කරනු ලැබූ වෙළඳපොළ අනුපාතික යොදා ගනිමින් ස්ථාවර පොලී අනුපාතික සහිත ණය හා ලැබියුතු දෑ සාධාරණ අගය අගයන ලදී. කල්පිරීමේදී පොලී ගෙවනු ලබන සහ එක් වසරකට වඩා වැඩි මුල් කාලසීමාවක් සහිත ස්ථාවර නැත්පතුවලට සමාලෝචිත වර්ෂයෙහි සිටිවන කාර්තුව තුළ ගනුදෙනුකරුවන්ට ලබාදුන් දැනට පවතින වෙළඳපොළ අනුපාතික අනුව වටිටම් ලබා දෙන ලදී.

###### මූල්‍ය වත්කම්වල නිල ලැයිස්තුගත නොකළ හිමිකම් කොටස් →

සාධාරණ අගය විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කළ නොහැකි බැවින් වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම්වල නිල ලැයිස්තුගත නොකළ හිමිකම් සියල්ල (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැර) පිරිවැයට වාර්තා කරනු ලබයි. මෙකී ආයෝජන සඳහා සක්‍රීය වෙළඳපළක් නොමැති අතර සමූහය විසින් එය දීර්ඝකාලීනව රඳවා ගැනීමට අපේක්ෂා කරයි. නිරීක්ෂණ කළ හැකි දත්ත මත පදනම්ව තක්සේරුකරණ ආකෘතියක් උපයෝගී කර ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකු කොටස්වල ආයෝජන සාධාරණ අගයට ගණනය කර ඇත. පිටු අංක 309 හි දක්වා ඇති සටහන් අංක 23 (ඊ) වෙත යොමු වන්න.

### 56 — ප්‍රාග්ධන කළමනාකරණය (නියාමන වාර්තාකරණය අනුව) →

#### අරමුණ →

බැංකුවේ අවදානම් රුචිකත්වය හා අනුගාමිකතා පරිදි සකස් කළ උපාය මාර්ගික අරමුණු ඉටු කරගැනීමට ප්‍රමාණවත් ප්‍රාග්ධන ආවරණ රඳවා ගැනීමත් නියාමන අවශ්‍යතාවලට සරිලන පරිදි ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමත් බැංකුවට අවශ්‍ය වේ.

#### නියාමන ප්‍රාග්ධනය →

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකාබද්ධ හා කේවල පදනම මත නියාමන අවශ්‍යතා පැනවීම ද අධීක්ෂණය කිරීමද සිදු කරනු ලබයි. බාසල් III මාර්ගෝපදේශ අවලංගු කිරීමෙන් අනතුරුව 2017.07.01 දින සිට බල පැවැත්වෙන පරිදි නියාමන ප්‍රාග්ධනය හා කිසියම් අමතර අවදානම් ආවරණය පිණිස බාසල් III නියාමනවල ප්‍රතිපාදන හා බැංකුව අනුකූල විය යුතුය. 2017 මැද භාගයේ සිට අරඹා 2019 වන විට විසම පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බාසල් III ප්‍රාග්ධන නියාමන, බාසල් II යටතේ හඳුන්වා දුන් උපස්ථම්භන ක්‍රීත්වය මත එනම්, අවම ප්‍රාග්ධන අවශ්‍යතාව, අධීක්ෂණ සමාලෝචන ක්‍රියාවලිය සහ වෙළඳපොළ විනයානුකූලබව යන ස්ථම්භ මත පදනම්ව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

බැංකුව විසින් අවදානම සම්බන්ධයෙන් ප්‍රමාණකරණ ප්‍රවේශය ද වෙළඳපොළ අවදානම සම්බන්ධයෙන් ප්‍රමාණකරණ මිනුම් ප්‍රවේශය ද මෙහෙයුම් ණය අවදානම සම්බන්ධයෙන් මූලික දර්ශක ප්‍රවේශය ද දැනට භාවිත කරනු ලබයි. පොදු හිමිකම් ප්‍රාග්ධනය ප්‍රතිනිර්වචනය කිරීම තුළින් සහ ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය සහ දේශීය ක්‍රමික වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාර ආදී නව ප්‍රාග්ධන අවරෝධක හඳුන්වාදීම තුළින් ප්‍රාග්ධනයෙහි ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව විශේෂයෙන්ම හර ප්‍රාග්ධනය වර්ධනය කිරීම සඳහා බාසල් III මගින් ආවධාරණය කෙරෙයි. ශ්‍රී ලංකා මහ බැංකු බාසල් III නියාමනය අනුව 2019 වන විට සියලුම දේශීය ක්‍රමික වැදගත් බැංකු 14% ක අවම සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් පවත්වගෙන යාම අවශ්‍ය වෙයි.

නියාමන ප්‍රාග්ධනය, ස්ථර I ප්‍රාග්ධනය සහ ස්ථර II ප්‍රාග්ධනය යන ද්විත්වයෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතාවලට බැංකුව හා සමූහ සැම විටම අනුකූල වී ඇත.

#### නියාමන ප්‍රාග්ධන අනුපාතය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 බාසල් III	2017 බාසල් III	2018 බාසල් III	2017 බාසල් III
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාව 2018 - 7.375%, 2017 - 6.25%)	13.325	11.931	14.140	12.651
ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාව - 2018 - 8.875%, 2017 - 7.75%)	13.325	11.931	14.140	12.651
සමස්ථ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාව - 2018-12.875%, 2017 - 11.75%)	16.138	15,311	16.882	15.996

# අතිරේක තොරතුරු

**382**

නිමැවුම් හා සේවාවන්

**386**

ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

**387**

විස්තීර්ණ - ආදායම් ප්‍රකාශය ඇමරිකානු ඩොලර් වලින්

**388**

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

**389**

2016 අංක 01 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛන ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

**402**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීම් අවශ්‍යතාවයන්

**409**

සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2009-2018

**411**

තැන්පතු විශ්ලේෂණය

**412**

අනුරූප බැංකු

**413**

විදේශ විනිමය හුවමාරු සමාගම්

**415**

යුරෝපීයයෝ සාමාජිකත්වය

**416**

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

# නිමැවුම් හා සේවාවන්

## ➔ ඉතිරිකිරීමේ නිමැවුම්

### සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම ➔

වයස අවුරුදු 70 වැඩි ඕනෑම පුද්ගලයෙකුට රු. 100/- ක අවම මූලික තැන්පතුවකින් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් ඇරඹිය හැකිය. ගිණුම් හිමියන් හට ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් හෝ කෙටි පණිවිඩ බැංකුකරණය හෝ අන්තර්ජාල බැංකුකරණය හරහා මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීමේ පහසුකම ඇත.

### “හපන්” ළමා ඉතිරිකිරීමේ ගිණුම ➔

වයස අවුරුදු 8 න් 12 ක් අතර ළමුන් සඳහා හා වයස අවුරුදු 1 න් 7 ක් අතර සිගිත්තන් සඳහා සැලසුම් කරන ලද ළමා ඉතිරිකිරීමේ ගිණුම් දෙවර්ගයකි. “හපන්” ගිණුම හා “පුංචි හපන්” ගිණුම මෙම ගිණුම් දෙවර්ගය උදෙසාම සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකට හිමිවන පොලියට වඩා 1% ක පොලී අනුපාතිකයක් හිමිවේ.

### “නියෝ” ඉතිරිකිරීමේ ගිණුම ➔

“නියෝ” ඉතිරිකිරීමේ ගිණුම, වයස අවුරුදු 13 න් 19 ක් අතර නව යෞවන යෞවනියන් සඳහා විශේෂයෙන්ම සැලසුම් කරන ලද ගිණුමකි. සාමාන්‍ය “නියෝ” ඉතිරිකිරීමේ ගිණුම් සඳහා 4.5% ක පොලී අනුපාතිකයක් හිමිවන අතර අන්තර්ජාලය හරහා පමණක් ක්‍රියාත්මක ගිණුම් සඳහා 1%ක අතිරේක පොලී අනුපාතිකයක් හිමිවේ. මෙම ගිණුම් හිමියන් සඳහා දිනකට උපරිම රු. 200,000 ක මුදල් ආපසු ගැනීමේ සීමාවක් සහිත ජාත්‍යන්තර ණය කාවචපත් හිමිවේ. තවද, ණය කාවචපත් භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමේදී, තෝරාගත් වෙළෙඳුන් විසින් ලබාදෙන විශේෂිත වට්ටම් භුක්ති විඳීමේ අවස්ථාවක් ද මෙම ගිණුම් හිමියන්ට ලැබේ. නියෝ ගිණුම් හිමියන් විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවීම මත ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබයි.

### I'M ඉතිරිකිරීමේ ගිණුම ➔

යොවුන් පරපුර ඉතිරිකිරීමට දිරිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ගිණුමක් වන මෙම ගිණුම මඟින් වයස අවුරුදු 19 න් 30 ක් අතර යෞවන යෞවනියන් හට සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්වලට හිමි පොලියට වඩා 0.5% ක වැඩිපුර පොලියක් හිමිවේ. I'M ගිණුම් හිමියන්ට වයස අවුරුදු 35 වන තෙක් මෙම ගිණුම ඔස්සේ ඉහල පොලී අනුපාතයක් භුක්ති විඳිය හැකිය. තවද, 21 වෙනි උපන් දින ත්‍යාගය, පළමු දරු උපන් ත්‍යාගය සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය මත ශිෂ්‍යත්ව වැනි ප්‍රතිලාභ මෙම ගිණුම් හිමියන් හට භුක්ති විඳීමේ අවස්ථාව ඇත.

### “ස්ත්‍රී” ඉතිරිකිරීමේ ගිණුම ➔

වයස අවුරුදු 16 න් ඉහළ සමාජයේ විවිධ භූමිකාවන් නිරූපනය කරන කාන්තාවන්ට සිය ජීවිතයේ විවිධ ජයග්‍රහණයන් සැමරීම සඳහා මෙන්ම යහපත් හෙට දිනක් උදෙසා ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා අන්වැලක් සැපයීම අරමුණු කරගෙන වැඩි වරප්‍රසාද පෙරදැරිව “ස්ත්‍රී” ඉතිරිකිරීමේ ගිණුම සැලසුම් කර ඇත. මෙම ගිණුම් හිමියන්ට බැංකුවෙන් 1% පොලී අනුපාතික අඩුවීමක් යටතේ රන් සහන ණය ලබාගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මේ වන විට මෙම සහනය දිරිය ස්ත්‍රී ණය ලෙස හඳුන්වනු ලබන අතර, මෙම සහනය තවදුරටත් පුළුල් කරමින් ඉකෝ/පෞද්ගලික/බුද්ධි ණය සඳහා ද පිරිනමනු ලබයි.

### “එන්එස්බී පෙන්ෂන් ජලස්” ගිණුම ➔

“එන්එස්බී පෙන්ෂන් ජලස්” වූ කලී එකවර මුදලක් ආයෝජනය කිරීමෙන් හෝ නිශ්චිත කාලසීමාවක් මුළුල්ලේ තෝරාගත් අගයක් ආයෝජනය කිරීම මඟින් පවත්වාගත හැකි දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකි. රු. 100,000/- ක අවම ශේෂයක් සහිත ගිණුම්හිමියන්ට මේ ඔස්සේ වයස අවුරුදු 55 දී විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව උදාවේ.

### “හැපි” ඉතිරිකිරීමේ ගිණුම ➔

“හැපි” ඉතිරිකිරීමේ ගිණුමක් හිමි ඔබට වැඩියෙන් ඉතිරිකරමින් 6.25% ක උපරිමය දක්වා වූ ඉහළ පොලී අනුපාතික ලබාගත හැකි වන අතර මුදල් ආපසු ගැනීමේදී කිසිදු සීමාවක් නොපැනවේ. රු. 1,000/- ක අවම ආරම්භක තැන්පතුවකින් වයස අවුරුදු 16ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට මෙම ගිණුම ආරම්භ කළ හැකිය.

### “ස්මයිල්” ඉතිරිකිරීමේ ගිණුම ➔

වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට තනි පුද්ගල ගිණුම් වශයෙන් හෝ බද්ධ ගිණුමක් ලෙස මෙම ගිණුම් විවෘත කර පවත්වාගෙන යා හැකිය. රු. 100/- ක අවම තැන්පතුවකින් ආරම්භ කළ හැකි මෙම ගිණුමේ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම දිවයින පුරා පිහිටි ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් හෝ තැපැල් කාර්යාලයකින්/උප තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය.

### “පස් අවුරුදු” ඉතිරිකිරීමේ ගිණුම ➔

මෙය දීර්ඝකාලීන ඉතුරුම් සැලසුම් ප්‍රිය කරන ඕනෑම වයස් කාණ්ඩයක ගනුදෙනුකරුවන් සඳහා විවෘත, ඉහළ පොලී අනුපාතික රැගත් ජාතික ඉතිරිකිරීමේ බැංකු ඉතුරුම් ගිණුම් ක්‍රමයකි. රු. 100/-, රු. 200/-, රු. 300/-, රු. 400/-, රු. 500/-, හෝ රු. 1,000/-, හෝ ගුණාකාරවලින් විවෘත කර මාස 60 ක් පුරාවට මාසිකව එම මුදල් ප්‍රමාණය තැන්පත් කරමින් ගිණුම මෙහෙයවිය යුතු වේ. මෙම තැන්පතු මුදල අදාළ මාසය තුළ ඔබට පහසු ඕනෑම දිනයකදී ගිණුමෙහි තැන්පත් කළ හැකිය.

### “රියැලිටි” ඉතිරිකිරීමේ සැලසුම ➔

මෙය ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් විශේෂයෙන්ම සැලසුම් කරන ලද ඉතිරිකිරීමේ සැලසුමකි. මෙය තනි පුද්ගල, බද්ධ හෝ බාලවයස්කාර ඉතිරිකිරීමේ ගිණුමක් ලෙස විවෘත කළ හැකි අතර, ශ්‍රී ලංකා රුපියල් වලින් පමණක් පවත්වාගෙන යා යුතුයි. සැලසුම කල්පිරීමේ කාලසීමාව අවුරුදු 2, 3, 4 හෝ 5 විය හැකි අතර, කල්පිරීමේ වටිනාකම් අවම රු. 500,000.00 හෝ රු. 500,000.00 ගුණාකාර ලෙස විය හැක. ගිණුම් හිමියන්ට රු. 1,000,000.00 දක්වා රක්ෂණ ආවරණ ප්‍රතිලාභ සහ සහන කොන්දේසි සහිත පුද්ගලික ණය භුක්ති විඳිය හැක.

## ➔ කාලීන තැන්පතු

නිශ්චිත කාලසීමාවක් තුළ නිශ්චිත පොලී අනුපාතික යටතේ පොලී උපයාගත හැකි කාලීන තැන්පතු පවත්වාගෙන යාමේ අවස්ථාව බැංකුව වෙතින් හිමිවන අතර, කල්පිරීමට ප්‍රථම අවශ්‍ය අවස්ථාවල දී අදාළ පොලී අනුපාතික යටතේ ස්ථාවර තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ද තිබේ. මෙම තැන්පතු ඉන්ද්‍රෝමාසික සිට පස් අවුරුදු තෙක් කාලසීමා යටතේ ආයතනික, විවිධ සමිති සමාගම් ජ්‍යෙෂ්ඨ පුරවැසි හා ළමා යන කාණ්ඩ වෙනුවෙන් ආරම්භ කළ හැකිය.

එන්එස්බී ස්ථාවර තැන්පතු →

වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට තනි පුද්ගල/බද්ධ ගිණුම් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කළ හැකි අතර, දෙමාපියන්ට සහ භාරකරුවන් හට වයස අවුරුදු 16 ට වඩා අඩු දරුවන් වෙනුවෙන් ගිණුම් විවෘත කර පවත්වාගෙන යා හැකිය. මාස 12 ක කාලසීමාවක් සඳහා අදාළ ස්ථාවර තැන්පතුවක අවම ආරම්භක ශේෂය රු. 1,000/- කි. මාසික පොලියක් උපයා ගැනීම සඳහා අවශ්‍ය අවම තැන්පතුව රු. 25,000/- කි. ඊට අමතරව මාස 3, 6, 12, 24, 36 හෝ 60 සඳහා ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැකිය. එමෙන්ම ඔබට ස්ථාවර තැන්පතු ශේෂය මත ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ද ඇත.

“ප්‍රාර්ථනා” ළමා ඉතුරුම් සහතිකපත් →

මෙය දරුවන් වෙනුවෙන් වෙන්වූණු, සහතික පත්‍රය මිලදී ගන්නා දිනයේම පොලී හිමිවන, ආකර්ෂණීය පොලී අනුපාතික සහතික දිගුකාලීන තැන්පතු ක්‍රමයකි. දරුවාගේ වයස අවුරුදු 16 දී ප්‍රාර්ථනා සහතික පත්‍රය කල්පිටේ.

ගෞරව ස්ථාවර තැන්පතු →

අවුරුදු 55 ට වැඩි ඕනෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු හට ගෞරව ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කළ හැකි අතර, එමඟින් බැංකුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවලට වඩා 0.5% ක වැඩිපුර පොලියක් ඔවුන්ට හිමි වේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට රු. 25,000/- ක අවම තැන්පතුවකින් ගෞරව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි අතර, උපරිම තැන්පතු සීමාව රු. මිලියන 20 කි.

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ ස්ථාවර ගිණුම →

මෙය වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නියමිත ස්ථාවර තැන්පතු ගිණුමක් වන අතර, තැන්පත් කළහැකි උපරිම මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1.5 වන අතර, තැන්පතු හිමියෙකුට ගිණුම කල්පිටීමේදී 15% ක පොලී අනුපාතිකයක් යටතේ පොලී හිමිවේ.

→ විදේශ මුදල් නිමැවුම්

විදේශ මුදල් ඉතිරිකිරීමේ ගිණුම්/කාලීන තැන්පතු →

බැංකුව මගින් නේවාසික සහ අනේවාසික ශ්‍රී ලාංකිකයින් උදෙසා විදේශ මුදල් ඉතිරිකිරීමේ තැන්පතු හෝ කාලීන තැන්පතු පවත්වාගෙන යාමේ පහසුකම් සලසනු ලබයි. විදේශයක රැකියාවක නියුතු ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (අනේවාසික) විවෘත කළ හැකි අතර, විදේශ මුදල් අතැති හෝ විදේශ මුදල් ප්‍රේෂණ ලබන ඕනෑම නේවාසික පුරවැසියෙකු හට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (නේවාසික) විවෘත කළ හැකි වේ. එමෙන්ම, විදේශීය ජාතිකයන් හට, විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසියන් හට, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන් හට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන හට සහ විදේශීය සංස්ථාපිත ආයෝජකයන් හට, විශේෂ ආමුඛ ආයෝජන ගිණුම් විවෘත කළ හැකිය.

→ පාරිභෝගික ණය නිමැවුම්

නිවාස හා දේපළ ණය →

නව නිවාසයක් මිලදී ගැනීම, නිවාස අලුත්වැඩියාව, නිවාස ඉදිකිරීම හෝ නව නිවසක් ඉදිකිරීමේ පරමාර්ථයෙන් ඉඩමක් මිලදී ගැනීමට හෝ වෙනත් පිළිගත් මූල්‍ය ආයතනයකින් ගත් නිවාස ණයක් පියවීම යනාදී අරමුණු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණය ලබාගත හැකිය. විවිධ ගනුදෙනුකාර කාණ්ඩවලට ලබාගත හැකි නිවාස ණය නිමැවුම් පහත පරිදි වේ.

- ගේ දොර
- අලංකාර
- විකසිත
- රාජ්‍ය සේවකයන් සඳහා නිවාස ණය

පුද්ගලික ණය →

පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සේවා, විදේශ සංචාර, සුර්ය කෝෂ හා අධ්‍යාපන කටයුතු උදෙසා පුද්ගලික ණය පහසුකම් බැංකුව වෙතින් ගනුදෙනුකරුවන්ට සැලසෙයි. මෙහිදී ස්ථාවර දේපළ ඇප වශයෙන් සලකා හෝ ජීවිතාරක්ෂණාවරණයට යටත් ගනුදෙනුකරුගේ ජීවිත රක්ෂණ විටිනාකම හෝ ගනුදෙනුකරුට අයත් රාජ්‍ය සුරැකුම්පත් සුරැකුම් ලෙස සලකා කටයුතු කරනු ලබයි. තවද මෙම ණය මුදල් පුද්ගල ඇප මත ද පිරිනමනු ලබයි. පුද්ගල ණය මුදලෙහි ප්‍රමාණය හා ආපසු ගෙවියයුතු වන කාලසීමාව සුරැකුම හා ණයකරු මත තීරණය වෙයි. විවිධ පුද්ගලික ණය වර්ග පහත පරිදි වේ.

- සාමාන්‍ය පුද්ගලික ණය
- බුද්ධි ණය
- විශේෂ විශ්‍රාමික ණය
- වාරිකා ණය
- ඉකෝ ණය
- සෞඳුරු පියස ණය

එන්එස්බී ඔටෝ ලෝන් →

ලියාපදිංචි නොකළ නව වාහන සඳහා ගැණුම් මිලෙන් 75% ක් ආවරණය වන පරිදි සහ ලියාපදිංචි කළ වාහන සඳහා මිලෙන් 60% ක් දක්වා ඔටෝ ලෝන් වාහන ණය ලබාගත හැකිය. දැනට ලබාගෙන ඇති ණය මුදලක් පියවීම සඳහා ද මේ යටතේ ණය ලබාගත හැකි අතර, ණය අයඳුම්පත ඉදිරිපත් කර දින දෙක තුනක් ඇතුළත ණය මුදල ලබාගත හැකිය.

තැන්පතු මත ණය – කඩිනම් ණය →

ගිණුම්හිමියන්ට ඔවුන්ගේ තැන්පතුවලට එරෙහිව මෙම ණය මුදල් ලබාගත හැක. බැංකුව විසින් ගණනුදෙනුකරුවන්ගේ තැන්පතු සුරැකුම් වශයෙන් රඳවාගෙන එම තැන්පතු වලින් 90% ක් දක්වා ණය මුදල් ලබාදෙනු ලබයි.

### නිමැවුම් හා සේවාවන්

#### එන්එස්බී ඉකෝ ලෝන් →

මෙම ණය සුර්ය විදුලි බල උත්පාදන උපකරණ සවිකිරීම සඳහා ඇල්මක් දක්වන පාර්ශවයන්ට පහසුකම් සැපයීම සඳහා නිර්මාණය කර ඇත. මෙමගින් ඔවුන්ට එකම අවස්ථාවේ විදුලි බල ඉතිරි කරගත හැකි අතරම, පරිසර හිතකාමීද විය හැක.

#### “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය →

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදෙනු ලැබූ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ බැංකුව මගින් පහත දැක්වෙන ණය යෝජනා ක්‍රම ප්‍රදානය කරනු ලැබේ.

- රන් අස්වැන්න - කුඩා පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයන් හට ප්‍රදානය කරනු ලැබේ. ණය පහසුකම රු. 5,000,000.00 දක්වා ලබාගත හැක.
- ගොවි නවෝදා - මෙම ණය පහසුකම කුඩා පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන සඳහා කෘෂිකාර්මික උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රදානය කරනු ලැබේ. රු. 500,000.00 දක්වා ලබාගත හැක.
- හරිත ණය - මේ යටතේ රු. 5,000,000.00 ක උපරිම ණය මුදලක් ප්‍රදානය කළ හැක. මෙම ණය පහසුකම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සංචාරක සේවා සපයන කුඩා පරිමාණ හෝටල් හිමිකරුවන් වෙත ප්‍රදානය කරනු ලබයි.
- ජය ඉසුර - මෙම ණය පහසුකම කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, මුද්‍රණය, සංචාරක, අත්කම් සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවල නියුතු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට ලබාගත හැක. මේ යටතේ ලබාගත හැකි උපරිම ණය මුදල සමාගමේ ප්‍රමාණය සහ වාර්ෂික පිරිවැටුම මත වෙනස් වේ.

#### ආයතනික ණය

බලශක්තිය, විදුලි සංදේශ සේවා, සෞඛ්‍ය, මහා මාර්ග හා වාරිමාර්ග ව්‍යාපෘති වැනි වෙනත් සංවර්ධන ව්‍යාපෘති හා දිගුකාලීන යටිතල පහසුකම් වෙනුවෙන් ආයතනික ණය ලබාදීමෙහි ද බැංකුව නිරතව සිටියි. බැංකු හා මූල්‍ය ආයතන වෙත ලබාදෙන සෘජු ණය, රජයට අයත් ආයතන හෝ පෞද්ගලික ආයතන වෙත ලබාදෙන ඒකාබද්ධ ණය හෝ රජයට අයත් ආයතන වෙත ලබාදෙන සෘජු ණය මේ යටතට ගැනේ.

#### කාඩ්පත් ආශ්‍රිත සේවා

##### ෂොපින් + ATM කාඩ්පත →

ගනුදෙනුකරුවන්ගේ ඉතිරිකිරීමේ ගිණුම්වලට සම්බන්ධව බැංකුව විසින් නිකුත් කරනු ලබන “ෂොපින් + ATM කාඩ්පත” හරහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් පහසුවෙන් මුදල් ලබාගැනීමටත් අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමටත් හැකි වේ.

#### එන්එස්බී ඊසී කාඩ්පත →

මාස්ටර් පහසුකම් සහිත ඊසී කාඩ්පත් මගින් ස්ථාවර තැන්පතුව මත 80% ක් දක්වා ණය මුදල් ලබාගත හැකිය. මීට අමතරව එන්එස්බී ඊසී කාඩ්පතක් භාවිතයෙන් මාස්ටර් කාඩ් සංකේත නාමය සහිත ඕනෑම බැංකුවක ATM යන්ත්‍රයක් මගින් හෝ සියළුම එන්එස්බී ATM යන්ත්‍ර මගින් මුදල් ආපසු ලබාගැනීමේ පහසුව හිමිවේ.

#### වෙනත් සේවා

##### වෙළඳ මූල්‍යනය සේවා →

පාරිභෝගික වෙළඳ අංශය ඉලක්ක කර ගනිමින් බැංකුව විසින් ආනයන මූල්‍ය ගනුදෙනු සඳහා සේවා සපයයි. මෙහිදී වාහන ආනයන අංශය ප්‍රධාන වේ. ණයවර ලිපි නිකුත් කිරීම, ණයවර ලිපි මත ආනයන බිල්පත් හැසිරවීම, ගුවන් හා නාවික ප්‍රවාහනයේදී ඇප නිකුත් කිරීම, ඉදිරි විනිමය වෙන් කිරීම් හා බිල්පත් රැස්කිරීම යනාදී සේවාවන් වෙළඳ මූල්‍ය පහසුකම යටතේ සෑම ශාඛාවක්ම සපයනු ලබයි.

##### හාණ්ඩාගාර සේවා →

මේ යටතට මූල්‍ය වෙළඳපොළ කටයුතු, රාජ්‍ය සුරැකුම්පත්වල ගනුදෙනු කිරීම් සහ ව්‍යුත්පන්න ගනුදෙනු අයත් වේ.

##### එන්එස්බී යූ ට්‍රස්ට් →

එන්එස්බී යූ ට්‍රස්ට් යනු බැංකුවේ විදේශ මුදල් ප්‍රේෂණ සේවාව වේ. මෙමගින් විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ට සිය පවුල්වලට පහසුවෙන් මුදල් ප්‍රේෂණය කිරීම සිදු කළ හැකිය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුමකට හෝ වෙනත් ඕනෑම ගිණුමකට මෙමගින් මුදල් ප්‍රේෂණය කළහැක. එසේම ප්‍රතිලාභියාට ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයකින් සිය මුදල් ලබාගත හැක.

##### විදේශ මුදල් හුවමාරුව →

විදේශ මුදල් හුවමාරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලද අනුමැතිය මත ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ලබාදෙන මෙම සේවාව යටතේ විදේශ මුදල් අතැති ගනුදෙනුකරුවන් හට එම මුදල් දේශීය මුදල් බවට පරිවර්තනය කර ගැනීමටත්, විදේශ සංචාරයන්හි නියුතු ගනුදෙනුකරුවන් හට විදේශීය මුදල් නෝට්ටු තරඟකාරී මිල ගණන් යටතේ තෝරාගත් ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවලදී මිලට ගතහැකි වේ.

##### එන්එස්බී ඊච් →

ගනුදෙනුකරුවන්ට බැංකුව වෙත නොගොස් පොස් (POS) යන්ත්‍රය මගින් සිය මුදල් තැන්පත් කළහැකි පහසුකම එන්එස්බී ඊච් (NSB Reach) සමඟ හඳුන්වා දී ඇත. බැංකුකරණ සේවා ලබා නොගන්නා පිරිස් බොහොමයකට බැංකුකරණයේ නියැලීමේ හිරිහැර නොවිඳ ඔවුන් රැඳී සිටින ස්ථානයේ සිටම ඉතිරිකිරීමේ හැකියාව එන්එස්බී ඊච් මගින් ලබාදෙයි. “ඔබේ ලිපිනය අපේ ලිපිනයයි” යන්න තේමා කරගත් මෙය බැංකුකරණයේ නවතම මුහුණුවරයි.

**එන්එස්බී "අයි සේවර්" →**

මොබිටෙල් සේවා ස්ථාන හරහා දුරකථන ඒකාබද්ධ වේලාවකදී අප බැංකුවේ ගනුදෙනුකාර සේවා පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රයේ නවීනීකරණය මෙවලමකි. එන්එස්බී "අයි සේවර්" ඉදිරි ආයෝජන සඳහා අරමුදල් සැපයීමක් ධන උත්පාදනයටත් මග පාදමින් ශ්‍රී ලංකා ජනතාව අතර, තවදුරටත් ඉතිරිකිරීමේ පුරුද්ද ස්ථාපිත කර ගැනීම මෙම සේවාව මගින් අපේක්ෂිතය.

දිවයින පුරා පිහිටි එම් කැප් පාරිභෝගික සේවා ස්ථාන අතරින් ඔබට ආසන්නතම සේවා ස්ථානයේ සිට "එන්එස්බී අයි සේවර්" සේවාව භාවිතය තුළින් ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක දී ඔබට ඔබගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමට මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව මින් එළඹේ.

මෙම සේවාවේ ප්‍රතිලාභ පහත දැක්වේ.

- ගනුදෙනු කළ හැකි දීර්ඝ කාලසීමාව
- සති අන්ත සහ නිවාඩු දිනවලදී ගනුදෙනු කිරීමේ පහසුව
- බාධක රහිත ගනුදෙනුකාර පහසුකම්
- අඩු පිරිවැය මත තැන්පතු සංවලනය
- එසැනින් මුදල් ගිණුමට බැරවීම

මේ යටතේ මුදල් තැන්පත් කරනු ලබන තෙවන පාර්ශ්වයෙන් හෝ ඉතුරුම් ගිණුම් හිමියන් වෙතින් ගාස්තුවක් අය කරනු නොලැබේ.

**ඇපවීම →**

බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇප පහසුකම් සලසනු ලබයි. මේ යටතේ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික වගකීම වෙනුවෙන් තැන්පතුවෙහි අගය දක්වා කොන්දේසි රහිතව ඇප වෙනු ලබයි. මේ යටතේ ගනුදෙනුකරුගේ ඉල්ලීම අනුව පහත වර්ගවල ඇප පහසුකම් සපයනු ලබයි.

- කාර්ය ඉටුකිරීම පිළිබඳ බැඳුම්කර
- ලංසු බැඳුම්කර
- රඳවාගැනීමේ බැඳුම්කර
- රඳවාගැනීමේ ඇපකර
- ටෙන්ඩර් බැඳුම්කර
- අත්තිකාරම් ගෙවීමේ ඇපකර

**ස්ථාවර නියෝග →**

නිශ්චිත මුදලක්, ඉතුරුම් ගිණුමෙන් හර කර ඔබ වෙනුවෙන් නම් කරන ලද පුද්ගලයෙකුට හෝ ප්‍රතිලාභියෙකු හට ගෙවීම් මාලාවක් ලෙස ගෙවන මෙන් බැංකුවට බලය ලබාදීමට මේ මගින් ඔබට ඉඩකඩ සැලසේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් අතරතුර මුදල් හුවමාරු කිරීමේ දී ගාස්තු අය කරනු නොලැබේ.

**ආරක්ෂිත සේප්පු →**

ඔබගේ වටිනා භාණ්ඩ හා ලේඛන ආරක්ෂාකාරී ලෙස තැන්පත් කර තැබීමට විශ්වාසවන්ත හා සුරක්ෂිත ආරක්ෂිත සේප්පු පහසුකම් අපගේ තෝරාගත් ශාඛාවලදී අවම වාර්ෂික ගාස්තුවක් යටතේ සපයනු ලැබේ. කුඩා, මධ්‍යම හා විශාල යන ප්‍රමාණ ත්‍රිත්වයෙන් මෙකී ආරක්ෂිත සේප්පු පහසුකම් ලබාගත හැකිය.

**නාමයෝජනා කිරීමේ පහසුකම →**

ගිණුම් හිමියෙකුට, තම අභාවයෙන් පසු, තම ගිණුමේ පවතින මුදල් සම්බන්ධයෙන් වන හිමිකම සඳහා වෙනත් පුද්ගලයෙකුට නම් කළ හැක. මෙහිදී, ගිණුම් හිමියා වශයෙන් ඔබ හට ඔබගේ අභිමතය පරිදි නාමිකයෙකු/නාමිකයන් පත් කිරීමේ බලතල ඇත.

**උපයෝගීතා බිල්පත් ගෙවීම් →**

ගනුදෙනුකරුවන් හට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා උපයෝගීතා බිල්පත් සඳහා මුදල් ගෙවීමේ පහසුකම් බැංකුව විසින් සපයයි. මුදල් ගෙවූ සැනින් බිල්පත් යාවත්කාලීන වේ.

**කෙටි පණිවිඩ බැංකුකරණය →**

බැංකුවෙහි ඉතිරිකිරීමේ ගිණුමක් හිමි ඕනෑම තැනැත්තෙකු හට කෙටි පණිවිඩ ඔස්සේ බැංකුකරණ පහසුකම් විවෘත වේ. මේ හරහා ගනුදෙනුකරුවන් හට සිය උපයෝගීතා බිල්පත්වලට අදාළ ගෙවීම් සිදු කිරීමටද සිය ඉතිරිකිරීමේ ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව ද සැලසේ.

**අන්තර්ජාල බැංකුකරණය →**

බැංකුව මගින් ගනුදෙනුකරුවන් හට අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ද සැලසේ. මේ යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ ගිණුම් ශේෂ පරීක්ෂා කිරීම, ඔවුන්ගේ ගිණුම්වලින් ඕනෑම ගිණුමකට මුදල් මාරු කිරීම, ලබන්නාගේ ගිණුම පවතින බැංකුව කවරක්ද යන්න නොසලකා මුදල් මාරු කිරීමේ පහසුකම මෙන්ම අන්තර්ජාලය ඔස්සේ බිල්පත් සඳහා ගෙවීම් කිරීමේ හැකියාව ද උදාවේ.

**පාසල් තැන්පතු රැස්කිරීමේ ඒකක →**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පාසල් තුළ තැන්පතු රැස්කිරීමේ ඒකක හඳුන්වාදීම තුළින් පාසල් ළමුන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ගොඩනැංවීමෙහිලා දායකත්වය සපයා ඇත.

**එන්එස්බී ඇමතුම් මධ්‍යස්ථානය →**

බැංකු කටයුතු සම්බන්ධයෙන් පැන නගින ගැටළු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් එන්එස්බී ඇමතුම් මධ්‍යස්ථානය වෙතින් හිමිවේ. ඕනෑම පුද්ගලයෙකුට දුරකථන අංක +94 11 237 9379 ඔස්සේ එන්එස්බී ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැක. එසේම විද්‍යුත් තැපෑල, ස්කයිප් හෝ වෙබ් චැට් හරහා ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිමැවුම් හා සේවාවන් පිළිබඳ විමසීමට හා අදාළ විස්තර ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

# ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2018 ඇ. ඩො. '000	2017 ඇ. ඩො. '000	වෙනස %	2018 ඇ. ඩො. '000	2017 ඇ. ඩො. '000	වෙනස %
<b>දළ ආදායම</b>	<b>612,463</b>	704,795	(13)	<b>617,161</b>	706,354	(13)
පොලී ආදායම	604,827	675,970	(11)	611,460	681,488	(10)
අඩුකළා: පොලී වියදම්	468,628	511,942	(8)	473,215	515,484	(8)
<b>ශුද්ධ පොලී ආදායම</b>	<b>136,199</b>	164,028	(17)	<b>138,246</b>	166,004	(17)
ගාස්තු සහ කොමිස් ආදායම	5,502	5,109	8	5,520	5,124	8
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම්	773	712	9	792	738	7
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>4,729</b>	4,397	8	<b>4,728</b>	4,386	8
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	(3,872)	7,873	(149)	(5,815)	9,925	(159)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම තුළින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	38	4,617	(99)	38	4,617	(99)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	5,968	11,227	(47)	5,958	5,201	15
<b>මුළු මෙහෙයුම් ආදායම</b>	<b>143,062</b>	192,142	(26)	<b>143,154</b>	190,132	(25)
අඩුකළා: හානිකරණ ගාස්තු	4,767	4,998	(5)	4,767	4,998	(5)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>	<b>138,295</b>	187,144	(26)	<b>138,387</b>	185,134	(25)
<b>අඩුකළා: වියදම්</b>						
සේවක මණ්ඩල වියදම්	50,697	44,942	13	50,915	45,153	13
ක්ෂයවීම් හා ක්‍රමක්ෂය වියදම්	3,496	2,764	26	3,502	2,769	26
වෙනත් වියදම්	22,960	24,391	(6)	22,773	24,034	(5)
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ ණය ආපසු ගෙවීමේ බදු පෙර මෙහෙයුම් ලාභය	61,142	115,047	(47)	61,198	113,178	(46)
අඩුකළා: මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	14,108	20,118	(30)	14,144	20,677	(32)
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු	1,881	2,682	(30)	1,886	2,757	(32)
මූල්‍ය සේවා මත ණය ආපසු ගෙවීමේ බදු	1,688	-	100	1,688	-	100
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ ණය ආපසු ගෙවීමේ බදු පසු මෙහෙයුම් ලාභය	43,465	92,247	(53)	43,480	89,744	(52)
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
<b>ආදායම් බදු පෙර ලාභය</b>	<b>43,465</b>	92,247	(53)	<b>43,480</b>	89,744	(52)
අඩුකළා: ආදායම් බදු වියදම	18,835	28,839	(35)	18,850	29,988	(37)
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>24,630</b>	63,408	(61)	<b>24,630</b>	59,756	(59)
<b>ලාභය බෙදී යන ආකාරය</b>						
පාලක සමාගමේ හිමිකරුවන්	24,630	63,408	(61)	24,630	59,756	(59)
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>24,630</b>	63,408	(61)	<b>24,630</b>	59,756	(59)
<b>ලාභය මත කොටසක ඉපැයීම</b>						
සාමාන්‍ය කොටසක මූලික ඉපැයීම් (රු.)	0.04	0.10	(60)	0.04	0.10	(60)
සාමාන්‍ය කොටසක තනුක ඉපැයීම් (රු.)	0.04	0.10	(60)	0.04	0.10	(60)
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>24,630</b>	63,408	(61)	<b>24,630</b>	59,756	(59)

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2018 ඇ. ඩො. '000	2017 ඇ. ඩො. '000	වෙනස %	2018 ඇ. ඩො. '000	2017 ඇ. ඩො. '000	වෙනස %
වර්ෂය සඳහා ලාභය	<b>24,630</b>	63,408	(61)	<b>24,630</b>	59,756	(59)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්						
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ විනිමය වෙනස්කම්	-	-	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභ/(අලාභ)	<b>(1,598)</b>	1,893	(184)	<b>(1,598)</b>	1,893	(184)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ	<b>(699)</b>	4,526	(115)	<b>(816)</b>	5,605	(115)
අඩුකළ: වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණ ඉවත් කිරීම මත සාධාරණ අගය මත ලාභ/(අලාභ)	7	(4,506)	(100)	7	(4,506)	(100)
අඩුකළ: ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු අයිතමයන්ට අදාළ බදු වියදම්	-	-	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	<b>(2,289)</b>	1,914	(220)	<b>(2,407)</b>	2,992	(180)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්						
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණවල ආයෝජනයන්හි සාධාරණ අගයෙහි වෙනස්වීම්	<b>(3,779)</b>	(240)	1,475	<b>(3,779)</b>	(240)	1,475
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අවදානම ආරෝපණය කිරීමේ සාධාරණ වෙනස්වීම්	-	-	-	-	-	-
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගණනය	<b>(1,154)</b>	(13,525)	(91)	<b>(1,156)</b>	(13,523)	(91)
ප්‍රත්‍යාගණන අතිරික්තයෙහි වෙනස්වීම්	-	29,423	(100)	-	29,423	(100)
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
අඩුකළ: ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකළ යුතු අයිතමයන්ට අදාළ බදු වියදම්	-	-	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	<b>(4,933)</b>	15,658	(132)	<b>(4,935)</b>	15,660	(132)
	<b>(7,222)</b>	17,572	(141)	<b>(7,342)</b>	18,652	(139)
වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	<b>17,408</b>	80,980	(79)	<b>17,289</b>	78,408	(78)
ලාභය බෙදී යන ආකාරය						
පාලක සමාගමේ හිමිකරුවන්	<b>17,408</b>	80,980	(79)	<b>17,289</b>	78,408	(78)
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	<b>17,408</b>	80,980	(79)	<b>17,289</b>	78,408	(78)
ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය (රු.)	<b>182.7084</b>	153.2300		<b>182.7084</b>	153.2300	

# මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 දිනට	බැංකුව			සමූහය		
	2018 අ. දො. '000	2017 අ. දො. '000	වෙනස %	2018 අ. දො. '000	2017 අ. දො. '000	වෙනස %
<b>වත්කම්</b>						
මුදල් හා මුදල්වලට සමානයන්	18,798	25,123	(25)	18,811	25,152	(25)
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	1	1	-
බැංකුවල ඇති තැන්පතු	96,265	152,955	(37)	96,265	152,955	(37)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	25,944	8,880	192	25,944	8,880	192
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්						
- සාධාරණ අගයට ගණනය කළ	91,295	42,239	116	147,051	61,280	140
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්						
- ණය හා අත්තිකාරම්	2,318,077	2,451,894	(5)	2,318,214	2,443,494	(5)
- ණය හා වෙනත් උපකරණ	2,840,307	3,625,064	(22)	2,862,338	3,650,197	(22)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	33,849	37,159	(9)	42,628	49,037	(13)
පාලිත සමාගම්වල ආයෝජනයන්	9,304	5,874	58	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	-	-	-	-	-	-
දේපල, පිරිසහ සහ උපකරණ	73,701	80,896	(9)	73,717	80,920	(9)
දේපල ආයෝජන	-	-	-	-	-	-
කීර්තිනාමය හා අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	-	-
විලම්බිත බදු වත්කම්	-	-	-	-	-	-
වෙනත් වත්කම්	170,814	167,694	2	172,585	169,529	2
<b>මුළු වත්කම්</b>	<b>5,678,354</b>	<b>6,597,777</b>	<b>(14)</b>	<b>5,757,554</b>	<b>6,641,445</b>	<b>(13)</b>
<b>වගකීම්</b>						
බැංකු වලට ගෙවිය යුතු	422,089	317,148	33	457,643	322,082	42
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	8	6,245	(100)	8	6,245	(100)
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වගකීම්						
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	4,595,160	4,811,151	(4)	4,595,160	4,811,151	(4)
- ණය සුරැකුපත් ගිණිමයන්ට ගෙවියයුතු	-	-	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	81,030	83,776	(3)	119,043	114,502	4
නිකුත් කළ ණය සුරැකුම්පත්	286,736	1,061,861	(73)	286,736	1,061,861	(73)
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම්	20,967	24,221	(13)	20,978	24,229	(13)
ප්‍රවර්තන බදු වගකීම්	-	-	-	-	896	(100)
විලම්බිත බදු වගකීම්	3,188	3,309	(4)	3,188	3,310	(4)
වෙනත් වෙන්කිරීම්	-	-	-	-	-	-
වෙනත් වගකීම්	29,814	34,916	(15)	29,842	35,207	(15)
පාලිත සමාගම්වලට ගෙවියයුතු	4	5	(20)	-	-	-
<b>මුළු වගකීම්</b>	<b>5,438,996</b>	<b>6,342,633</b>	<b>(14)</b>	<b>5,512,599</b>	<b>6,379,484</b>	<b>(14)</b>
<b>හිමිකම්</b>						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	51,448	43,725	18	51,448	43,725	18
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	17,667	19,598	(10)	17,667	19,598	(10)
රඳවාගත් ඉපයීම්	25,298	7,197	252	28,452	10,961	160
වෙනත් සංචිත	144,945	184,624	(21)	147,388	187,677	(21)
අයිතිකරුවන්ගේ මුළු හිමිකම	239,358	255,144	(6)	244,955	261,961	(6)
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
<b>මුළු හිමිකම</b>	<b>239,358</b>	<b>255,144</b>	<b>(6)</b>	<b>244,955</b>	<b>261,961</b>	<b>(6)</b>
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>	<b>5,678,354</b>	<b>6,597,777</b>	<b>(14)</b>	<b>5,757,554</b>	<b>6,641,445</b>	<b>(13)</b>
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	24,528	119,561	(79)	24,528	119,561	(79)
<b>ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය (රු.)</b>	<b>182.7084</b>	<b>153.2300</b>		<b>182.7084</b>	<b>153.2300</b>	

## 2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

### ➔ බාසල් III ස්ථම්භය II යටතේ අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා

මූලික නියාමන අනුපාත - ප්‍රාග්ධන සහ ද්‍රවශීලතාව →

අයිතමය	බැංකුව		සමූහය	
	31.12.2018	31.12.2017	31.12.2018	31.12.2017
<b>නියාමන ප්‍රාග්ධනය (රු. '000)</b>				
පොදු හිමිකම් ස්ථරය I	<b>30,434,481</b>	25,564,909	32,750,842	27,370,741
ප්‍රාග්ධන ස්ථරය I	<b>30,434,481</b>	25,564,909	32,750,842	27,370,741
මුළු ප්‍රාග්ධනය	<b>36,859,411</b>	32,808,403	39,102,064	34,605,855
<b>නියාමන ප්‍රාග්ධන අනුපාත (%)</b>				
පොදු හිමිකම් ස්ථරය I ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2018 - 7.375%, 2017 - 6.25%*)	<b>13.325</b>	11.931	14.140	12.651
ප්‍රාග්ධන අනුපාතය ස්ථරය I (අවම අවශ්‍යතාවය: 2018 - 8.875%, 2017 - 7.75%*)	<b>13.325</b>	11.931	14.140	12.651
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2018 - 12.875%, 2017 - 11.75%*)	<b>16.138</b>	15.311	16.882	15.996
තෝලන අනුපාතය (අවම අවශ්‍යතාවය: 3%*)	<b>4.86</b>	-	5.00	-
<b>නියාමන ද්‍රවශීලතාව</b>				
නියාමන ද්‍රවශීල වත්කම් (රු. '000)	<b>424,490,106</b>	509,079,407	අදාළ නොවේ.	අදාළ නොවේ.
නියාමන ද්‍රවශීල වත්කම් අනුපාත (අවම අවශ්‍යතාව - 20%)			අදාළ නොවේ.	අදාළ නොවේ.
දේශීය බැංකු ඒකක (%)	<b>54.88</b>	73.44	අදාළ නොවේ.	අදාළ නොවේ.
අක්-වෙරළ බැංකු ඒකක (%)	-	-	අදාළ නොවේ.	අදාළ නොවේ.
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) - රුපියල් (අවම අවශ්‍යතාව: 2018 - 90%, 2017 - 80%*)	<b>245.06</b>	377.57	අදාළ නොවේ.	අදාළ නොවේ.
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) සියලු මුදල් (අවම අවශ්‍යතාව: 2018 - 90%, 2017 - 80%*)	<b>321.29</b>	376.18	අදාළ නොවේ.	අදාළ නොවේ.

\* නියාමන වාර්තාකරණය ක්‍රියාත්මක වන දිනය බලපවත්වනු ලබන්නේ 2019 ජනවාරි 01 දින සිටය.

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ බාසල් III - ප්‍රාග්ධන අනුපාත ගණනය කිරීම

අයිතමය	බැංකුව		සමූහය	
	31.12.2018 රු '000	31.12.2017 රු '000	31.12.2018 රු '000	31.12.2017 රු '000
ගැලපීම්වලට පසු පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනය (CET1)	30,434,481	25,564,909	32,750,842	27,370,741
පොදු හිමිකම් ස්ථර I (CET1) ප්‍රාග්ධන එකතුව	35,721,269	30,655,010	36,653,467	31,654,889
හිමිකම් ප්‍රාග්ධනය (ප්‍රකාශිත ප්‍රාග්ධනය)/පවරන ලද ප්‍රාග්ධනය	9,400,000	6,700,000	9,400,000	6,700,000
සංචිත අරමුදල	3,227,960	3,002,952	3,227,960	3,002,952
ප්‍රකාශිත රඳවාගත් ඉපැයීම්/(උපචිත රඳවාගත් අලාභ)	115,634	(3,122,124)	692,093	(2,545,305)
ප්‍රකාශිත උපචිත වෙනත් විස්තීර්ණ ආදායම්	(114,210)	982,297	(252,431)	912,206
පොදු හා අනෙකුත් අනාවරණය කළ සංචිතයන්	23,091,885	23,091,885	23,585,844	23,585,036
ප්‍රකාශයට පත් නොකළ ප්‍රවර්තන වර්ෂයේ ලාභය/(අලාභය) සහ වෙනත් විස්තීර්ණ ආදායම්හි පිළිබිඹු වන ලැබීම්	-	-	-	-
ඒකාබද්ධ බැංකුකරණ සහ බැංකුවේ මූල්‍ය පරිපාලිත සමාගම් විසින් නිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්ව විසින් රඳවාගත් සාමාන්‍ය කොටස්	-	-	-	-
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනයට මුළු ගැලපීම්	5,286,788	5,090,100	3,902,624	4,284,148
කීර්තිනාමය (ශුද්ධ)	-	-	-	-
අස්පාශ්‍ය වත්කම් (ශුද්ධ)	576,075	380,308	576,341	380,655
දේපල, පිරිසහ සහ උපකරණවල ප්‍රත්‍යාගණිත අලාභ	19,183	19,183	19,183	19,183
විලම්බිත බදු වත්කම් (ශුද්ධ)	-	-	73	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	-	291,924	-	291,924
ආයතනයේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් බැංකුව සතු නොවන මූල්‍ය ආයතනවල ප්‍රාග්ධන ආයෝජන	3,309,693	3,597,821	3,307,027	3,592,386
ආයතනයේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් බැංකුව සතු වන මූල්‍ය ආයතනවල සැලකිය යුතු ප්‍රාග්ධන ආයෝජන	1,381,837	800,864	-	-
ගැලපීම්වලට පසු අතිරේක ස්ථර I ප්‍රාග්ධනය (ATI)	-	-	-	-
අතිරේක ස්ථර I ප්‍රාග්ධන එකතුව	-	-	-	-
සුදුසුකම් ලත් අතිරේක ස්ථර I ප්‍රාග්ධන උපකරණ	-	-	-	-
ඒකාබද්ධ බැංකුකරණ සහ බැංකුවේ මූල්‍ය පරිපාලිත සමාගම් විසින් නිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්ව විසින් රඳවාගත් උපකරණ	-	-	-	-
අතිරේක ස්ථර I ප්‍රාග්ධනයට මුළු ගැලපීම්	-	-	-	-
ස්වකීය කොටස්වල ආයෝජනය	-	-	-	-
ගැලපීම්වලට පසු ස්ථර II ප්‍රාග්ධනය	6,424,930	7,243,494	6,351,222	7,235,114
ස්ථර II ප්‍රාග්ධන එකතුව	8,846,497	9,855,227	8,846,497	9,855,227
සුදුසුකම් ලත් ස්ථර II ප්‍රාග්ධන උපකරණ	3,600,000	4,800,000	3,600,000	4,800,000
ප්‍රත්‍යාගණිත ලාභ	3,565,866	3,565,866	3,565,866	3,565,866
ණය පාඩු ප්‍රතිපාදන	1,680,631	1,489,362	1,680,631	1,489,362
ඒකාබද්ධ බැංකුකරණ සහ බැංකුවේ මූල්‍ය පරිපාලිත සමාගම් විසින් නිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්ව විසින් රඳවාගත් උපකරණ	-	-	-	-

**2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්**  
**බාසල් III ස්ථම්භය යටතේ අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා**

අයිතමය	බැංකුව		සමුහය	
	31.12.2018 රු '000	31.12.2018 රු '000	31.12.2018 රු '000	31.12.2018 රු '000
<b>ස්ථර II ප්‍රාග්ධනයට මුළු ගැලපීම්</b>	<b>2,421,567</b>	<b>2,611,733</b>	<b>2,495,275</b>	<b>2,620,113</b>
ස්වකීය කොටස්වල ආයෝජනය	-	-	-	-
නිකුත් කරනු ලබන ආයතනයේ ඡන්ද අයිතිවාසිකම් සහිත නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10% කට වඩා බැංකුව සතු නොවන මූල්‍ය ආයතනවල ප්‍රාග්ධන ආයෝජන	2,421,567	2,611,733	2,495,275	2,620,113
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනය	30,434,481	25,564,909	32,750,842	27,370,741
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධන එකතුව	30,434,481	25,564,909	32,750,842	27,370,741
<b>මුළු ප්‍රාග්ධනය</b>	<b>36,859,411</b>	<b>32,808,403</b>	<b>39,102,064</b>	<b>34,605,855</b>
<b>මුළු අවදානම් බර තැබූ වත්කම් (RWA)</b>	<b>228,405,468</b>	<b>214,281,753</b>	<b>231,620,561</b>	<b>216,344,080</b>
ණය අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	185,794,966	157,267,128	185,358,837	157,555,103
වෙළඳපොළ අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	11,400,132	22,109,583	14,831,899	23,537,259
මෙහෙයුම් අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	31,210,369	34,905,043	31,429,825	35,251,718
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය, ප්‍රතිචක්‍රාකාර ප්‍රාග්ධන අවරෝධකය හා දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරයද ඇතුළත්ව) (%)	13.325	11.931	14.140	12.651
ඉන් ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය (%)	1.875	1.250	1.875	1.250
ඉන් ප්‍රතිචක්‍රාකාර අවරෝධකය (%)	0.000	0.000	0.000	0.000
ඉන් දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරය	1.000	0.500	1.000	0.500
<b>මුළු ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (%)</b>	<b>13.325</b>	<b>11.931</b>	<b>14.140</b>	<b>12.651</b>
මුළු ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය, ප්‍රතිචක්‍රාකාර ප්‍රාග්ධන අවරෝධකය හා දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරයද ඇතුළත්ව) (%)	16.138	15.311	16.882	15.996
ඉන් ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය (%)	1.875	1.250	1.875	1.250
ඉන් ප්‍රතිචක්‍රාකාර අවරෝධකය (%)	0.000	0.000	0.000	0.000
ඉන් දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරය	1.000	0.500	1.000	0.500

මූල්‍ය වාර්තාකරණවල දැක්වෙන රඳවාගත් ඉපැයීම් ශේෂය හා බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ගණනය කිරීම් අතර වෙනස හටගන්නේ පහත සඳහන් කරුණු මතයි.

- ප්‍රවර්තන වර්ෂයේ රඳවාගත් ඉපැයීම් පොදු සංචිතය වෙත මාරු කිරීම 2015 වර්ෂය අවසානය දක්වාම බැංකුවේ ප්‍රතිපත්තිය විය. 2016 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රවර්තන වර්ෂයේ රඳවාගත් ඉපැයීම් වලින් කොටසක් වෙනම පවත්වාගනු ලබන රඳවාගත් ඉපැයීම් සංචිතය වෙත මාරු කිරීම සිදු කරන පරිදි බැංකුවේ ප්‍රතිපත්ති වෙනස් කෙරිණි. එහෙයින් මූල්‍ය වාර්තාකරණවල දැක්වෙන රඳවාගත් ඉපැයීම් ශේෂය හා බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ගණනය කිරීම් අතර පවතින එක් වෙනසක් වනුයේ රුපියල් බිලියන 5.351 විශ්‍රාමික ප්‍රතිලාභ සැලසුම මත උපචිත ජීවගණක අලාභයයි. එම අගය 2016 වර්ෂයට පෙර පොදු සංචිතයට ගලපා ඇත.
- තවදුරටත්, ශ්‍රී ල.මු.වා.ප්‍ර. 09 අනුගත වීමත් සමග දින 1 බලපැවැත්මෙන් 25% ක් පමණක් වන රුපියල් බිලියන 1,126 බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ගණනය කිරීම් වලදී සැලකිල්ලට ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුව වෙත අවසර දී ඇති පරිදි බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ගණනය කිරීම් වලදී දින 1 බලපැවැත්ම අවුරුදු 04 ක සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක් මුළුල්ලෙහි සලකා බලනු ලබන අතර, මූල්‍ය වාර්තාකරණයේදී දින 1 බලපැවැත්ම සම්පූර්ණයෙන්ම සලකා බලනු ලැබේ.

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව්කිරීම්

තෝලන අනුපාතය ගණනය කිරීම ->

අයිතමය	බැංකුව	
	රු '000	සමූහය රු '000
ප්‍රාග්ධන ස්ථරය I	30,434,481	32,750,842
මුළු නිරාවරණයවීම්	625,952,845	655,042,559
ශේෂපත්‍රගත අයිතම (ව්‍යුත්පන්න සහ සුරැකුම්පත් මූල්‍යනය කිරීමේ ගනුදෙනු හැර, එහෙත් සුරැකුම් ඇතුළුව)	543,269,728	559,100,363
ව්‍යුත්පන්න නිරාවරණය වීම්	454,442	454,442
සුරැකුම්පත් මූල්‍යනය කිරීමේ ගනුදෙනු නිරාවරණය වීම්	79,981,972	93,241,051
අනෙකුත් ශේෂපත්‍රගත නොවන නිරාවරණය වීම්	2,246,703	2,246,703
බාසල් III තෝලන අනුපාතය (%) (ස්ථර I/මුළු නිරාවරණය වීම)	4.86%	5.00%

\* නියාමන වාර්තාකරණය ක්‍රියාත්මක වන දිනය බලපවත්වනු ලබන්නේ 2019 ජනවාරි 01 දින සිටය.

➔ බාසල් III - ද්‍රවශීලතා ආවරණ අනුපාතය ගණනය කිරීම (බැංකුව) - සියලුම මුදල් වර්ග

අයිතමය	2018		2017	
	බර නොතැබූ මුළු අගය රු '000	බර තැබූ මුළු අගය රු '000	බර නොතැබූ මුළු අගය රු '000	බර තැබූ මුළු අගය රු '000
ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ද්‍රවශීල වත්කම්වල මුළු එකතුව (HQLA)	422,527,455	419,793,574	430,221,226	426,508,743
1 A මට්ටමේ ගැලපූ මුළු වත්කම්	423,926,486	423,926,486	431,889,252	431,889,252
1 මට්ටමේ වත්කම්	416,569,693	416,569,693	422,446,260	422,446,260
2 A මට්ටමේ ගැලපූ මුළු වත්කම්	700,000	595,000	500,000	425,000
2 B මට්ටමේ වත්කම්	700,000	595,000	500,000	425,000
2 B මට්ටමේ ගැලපූ මුළු වත්කම්	5,257,763	2,628,881	7,274,966	3,637,483
2 B මට්ටමේ වත්කම්	5,257,763	2,628,881	7,274,966	3,637,483
මුදල් ගලා යෑම් - එකතුව	942,681,904	185,180,897	812,037,851	126,236,382
තැන්පතු	686,030,059	68,603,006	611,264,221	61,126,422
සුරැකුම් නොලත් නොග මූල්‍යනය	140,398,948	72,159,192	114,458,122	58,912,164
සුරැකුම් ලත් මූල්‍යන ගනුදෙනු	66,860,079	-	57,193,088	-
කැප වූ (අවලංගු කළ නොහැකි) පහසුකම් වල, භාවිතයට නොගත් කොටස සහ වෙනත් අසම්භාව්‍ය මූල්‍යන බැඳීම්	5,198,560	238,338	24,722,883	1,812,059
අතිරේක අවශ්‍යතා	44,194,258	44,194,258	4,399,536	4,399,536
මුළු මුදල් ගලායීම්	23,871,472	54,523,804	25,850,376	12,858,107
ඇප මගින් ආවරණය වූ සුරැකුම් කල් පිරෙන ණය ගනුදෙනු	4,801,432	2,450,006	7,704,695	2,115,566
කැප වී ඇති පහසුකම්	-	-	-	-
දින 30 ක් තුළ කල් පිරෙන ප්‍රතිපාර්ශ්වයන්ගේ වෙනත් මුදල් ගලායීම්	16,118,248	11,262,873	15,514,164	10,742,542
මෙහෙයුම් තැන්පතු	2,951,791	-	2,631,518	-
වෙනත් මුදල් ගලායීම්	40,810,925	40,810,925	-	-
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) (ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ද්‍රවශීල වත්කම්/ඉදිරි දින 30 තුළ මුළු ශුද්ධ මුදල් ගලායාම්වල එකතුව) *100	-	321.29	-	376.18

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ නියාමන ප්‍රාග්ධන උපකරණවල මූලික ගුණාංග

ප්‍රාග්ධන උපකරණවල විස්තරය	
නිකුත් කරන්නා	ජාතික ඉතිරිකිරීමේ බැංකුව
අනන්‍යතාවය	
උපකරණවල පාලන නීති	ශ්‍රී ලංකාව
නිකුත් කළ මුල් දිනය	2016 දෙසැම්බර් 29
උපකරණයක වටිනාකම	100
නිත්‍ය හෝ දින සහිත	දින සහිත
කල්පිරීමේ දිනය	2021 දෙසැම්බර් 29
නියාමන ප්‍රාග්ධනයෙහි හඳුනාගත් ප්‍රමාණය (රු. '000)	3,600,000
ගිණුම්කරණ වර්ගීකරණය (හිමිකම්/වගකීම්)	වගකීම්
පූර්ව අධීක්ෂණ අනුමැතියට යටත්ව නිකුත් කරන්නාට කැඳවිය හැකි විකල්ප කැඳවීම් දින, අසම්භාව්‍ය කැඳවීම් දින සහ නිදහස් කළහැකි අගය (රු. '000)	අදාළ නොවේ
පසු කැඳවීම් දින	අදාළ නොවේ
පොලිය/ලාභාංශ (ස්ථාවර හෝ පාවෙන) ලාභාංශ පොලිය	ස්ථාවර
පොලී අනුපාතිකය සහ අනෙකුත් සම්බන්ධිත දර්ශකයන්	13%
සමුච්චිත නොවූ හෝ සමුච්චිත	සමුච්චිත නොවූ
පරිවර්තනය කළහැකි හෝ පරිවර්තනය කළ නොහැකි	
පරිවර්තනය කළ හැකි නම්, පරිවර්තනයට තුඩු දුන් හේතුව/හේතු	අදාළ නොවේ
පරිවර්තනය කළ හැකි නම්, සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්ද වග	අදාළ නොවේ
පරිවර්තනය කළ හැකි නම්, අනිවාර්යද අනිවාර්ය නොවනද බව	අදාළ නොවේ
පරිවර්තනය කළ හැකි නම්, පරිවර්තන අනුපාතය	අදාළ නොවේ

➔ ප්‍රමාණාත්මකභාවය/වත්මන් හා ඉදිරි ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිළිබඳ සාරාංශය

ප්‍රමාණාත්මක භාවය/වත්මන් හා ඉදිරි ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිළිබඳ සාරාංශය සඳහා පිටු අංක 223 සිට 226 දක්වා ඇති අවදානම් කළමනාකරණ වාර්තාව වෙත යොමුවන්න.

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම (බැංකුව)

ණය අවදානම් නිරාවරණයවීම් සහ ණය අවදානම් අවම කිරීමේ බලපෑම් ➔

2018 දෙසැම්බර් 31 දිනට	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පෙර නිරාවරණය වීම්		ණය පරිවර්තන සාධකය ණය අවදානම් අවම කිරීමට පසු නිරාවරණය වීම්		අවදානම් බර තැබූ වත්කම් හා අවදානම් බර තැබූ වත්කම් ගහනතාව	
	ශේෂපත්‍රය මත අගය රු '000	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය රු '000	ශේෂපත්‍රය මත අගය රු '000	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය රු '000	අවදානම් බර තැබූ වත්කම් රු '000	අවදානම් බර තැබූ වත්කම් ගහනතාව (%) <sup>(ii)</sup>
වත්කම් කාණ්ඩය						
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අයවිය යුතු	541,037,145	40,809,393	538,679,906	816,188	35,712	0.0
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අයවිය යුතු	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අයවිය යුතු	130,743,609	460,596	57,491	-	57,491	100.0
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අයවිය යුතු	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අයවිය යුතු	44,965,188	-	44,965,188	-	21,067,423	46.9
මූල්‍ය ආයතන වලින් අයවිය යුතු	12,758,192	186,386	12,758,192	93,193	6,442,190	50.1
ආයතන වලින් අයවිය යුතු	12,249,702	131,550	12,249,702	65,775	4,253,912	34.5
පාරිභෝගික අයවිය යුතු	182,085,576	2,165,701	154,935,080	134,890	94,043,642	60.6
නිවාස දේපළ ඇප ලෙස තැබූ අයවිය යුතු	65,899,139	801,015	65,899,139	400,508	33,387,867	50.4
වාණිජ වතුපිටි ඇප ලෙස තැබූ අයවිය යුතු	-	-	-	-	-	-
අක්‍රීය වත්කම්* (i) (NPAs)	5,203,492	-	5,203,492	-	6,391,586	122.8
ඉහළ අවදානම් වර්ගීකරණ	318,163	-	318,163	-	795,408	250.0
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්	19,417,844	736,149	19,417,844	736,149	19,319,736	95.9
<b>එකතුව</b>	<b>1,014,678,049</b>	<b>45,290,790</b>	<b>854,484,197</b>	<b>2,246,703</b>	<b>185,794,966</b>	<b>21.7</b>

සටහන

- (i) අක්‍රීය ණය - ණය හා අත්තිකාරම්, ආදායම් හඳුනාගැනීම සහ වෙන්කිරීම් මත වර්ගීකරණය පිළිබඳ බැංකු පනත් විධාන අනුව.
- (ii) අවදානම් බර තැබූ වත්කම් ගහනතාව - මුළු අවදානම් බර තැබූ වත්කම්/ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පසු නිරාවරණය වීම්.

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ප්‍රතිනිගන ප්‍රවේශය යටතේ ණය අවදානම (සමූහය)

ණය අවදානම් නිරාවරණයවීම් සහ ණය අවදානම් අවම කිරීමේ බලපෑම් →

2018 දෙසැම්බර් 31 දිනට	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පෙර නිරාවරණය වීම්		ණය පරිවර්තන සාධකය ණය අවදානම් අවම කිරීමට පසු නිරාවරණය වීම්		අවදානම් බර තැබූ වත්කම් හා අවදානම් බර තැබූ වත්කම් ගනනාව	
	ශේෂපත්‍රය මත අගය රු '000	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය රු '000	ශේෂපත්‍රය මත අගය රු '000	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය රු '000	අවදානම් බර තැබූ වත්කම් රු '000	අවදානම් බර තැබූ වත්කම් ගනනාව <sup>(ii)</sup> (%)
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය විය යුතු	545,158,807	40,809,393	542,776,595	816,188	35,712	0.0
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අයවිය යුතු	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අයවිය යුතු	130,743,609	460,596	57,491	-	57,491	100.0
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අයවිය යුතු	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අයවිය යුතු	45,017,575	-	45,017,575	-	21,090,299	46.8
මූල්‍ය ආයතන වලින් අයවිය යුතු	12,854,155	186,386	12,854,155	93,193	6,461,440	49.9
ආයතන වලින් අයවිය යුතු	12,382,231	131,550	12,382,231	65,775	4,281,218	34.4
පාරිභෝගික අයවිය යුතු	182,085,576	2,165,701	154,935,080	134,890	94,043,642	60.6
නිවාස දේපළ ඇප ලෙස තැබූ අයවිය යුතු	65,899,139	801,015	65,899,139	400,508	33,387,867	50.4
වාණිජ වතුපිටි ඇප ලෙස තැබූ අයවිය යුතු	-	-	-	-	-	-
අක්‍රීය වත්කම්* (i) (NPAs)	5,203,492	-	5,203,492	-	6,391,586	122.8
ඉහළ අවදානම් වර්ගීකරණ	-	-	-	-	-	-
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්	19,707,702	736,149	19,707,702	736,149	19,609,584	95.9
<b>එකතුව</b>	<b>1,019,052,285</b>	<b>45,290,790</b>	<b>858,833,459</b>	<b>2,246,703</b>	<b>185,358,837</b>	<b>21.5</b>

සටහන

(i) අක්‍රීය ණය - ණය හා අත්තිකාරම්, ආදායම් හඳුනාගැනීම සහ වෙන්කිරීම් මත වර්ගීකරණය පිළිබඳ බැංකු පනත් විධාන අනුව.  
 (ii) අවදානම් බර තැබූ වත්කම් ගනනාව - මුළු අවදානම් බර තැබූ වත්කම්/ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පසු නිරාවරණය වීම්.

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම - වත්කම් කාණ්ඩ සහ අවදානම් බර තැබීම් අනුව නිරාවරණය වීම් (බැංකුව)

2018 දෙසැම්බර් 31 දිනට විස්තරය		ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පසු (රු. '000)							ණය සඳහා නිරාවරණය වූ මුළු අගය රු. '000
වත්කම් කාණ්ඩ	අවදානම් බර තැබීම්	0%	20%	50%	75%	100%	150%	>150%	
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය විය යුතු		539,317,534	178,560	-	-	-	-	-	539,496,093
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අය විය යුතු		-	-	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අය විය යුතු		-	-	-	-	57,491	-	-	57,491
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අය විය යුතු		-	-	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අය විය යුතු		-	15,222,979	23,438,768	-	6,303,442	-	-	44,965,189
මූල්‍ය ආයතන වලින් අය විය යුතු		-	1,923,086	9,741,454	-	1,186,845	-	-	12,851,385
ආයතන වලින් අය විය යුතු		-	9,465,626	978,128	-	1,871,723	-	-	12,315,477
පාරිභෝගික අය විය යුතු		29,675,178	4,457	-	125,390,334	-	-	-	155,069,970
නිවාස දේපළ ඇප ලෙස තැබූ අය විය යුතු		-	-	65,823,559	-	476,088	-	-	66,299,647
වාණිජ වතුපිටි ඇප ලෙස තැබූ අය විය යුතු		-	-	-	-	-	-	-	-
අක්‍රීය වත්කම් (NPAs)		-	-	34,575	-	2,758,149	2,410,766	-	5,203,491
ඉහළ අවදානම් වර්ගීකරණ		-	-	-	-	-	-	318,163	318,163
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්		687,687	183,213	-	-	19,283,093	-	-	20,153,992
එකතුව		569,680,399	26,977,920	100,016,484	125,390,334	31,936,831	2,410,766	318,163	856,730,900

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම - වත්කම් කාණ්ඩ සහ අවදානම් බර තැබීම් අනුව නිරාවරණය වීම් (සමූහය)

2018 දෙසැම්බර් 31 දිනට විස්තරය		ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පසු (රු. '000)							ණය සඳහා නිරාවරණය වූ මුළු අගය රු. '000
අවදානම් බර තැබීම්	0%	20%	50%	75%	100%	150%	>150%		
වත්කම් කාණ්ඩ	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අයවිය යුතු	543,414,224	178,560	-	-	-	-	-	543,592,783	
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අයවිය යුතු	-	-	-	-	-	-	-	-	
රාජ්‍ය ආයතන වලින් අයවිය යුතු	-	-	-	-	57,491	-	-	57,491	
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අයවිය යුතු	-	-	-	-	-	-	-	-	
බැංකු ආයතන වලින් අයවිය යුතු	-	15,234,038	23,480,097	-	6,303,442	-	-	45,017,577	
මූල්‍ය ආයතන වලින් අයවිය යුතු	-	2,018,860	9,741,643	-	1,186,845	-	-	12,947,349	
ආයතන වලින් අයවිය යුතු	-	9,597,155	978,128	-	1,872,723	-	-	12,448,006	
පාරිභෝගික අයවිය යුතු	29,675,178	4,457	-	125,390,334	-	-	-	155,069,970	
නිවාස දේපළ ඇප ලෙස තැබූ අයවිය යුතු	-	-	65,823,559	-	476,088	-	-	66,299,647	
වාණිජ වතුපිටි ඇප ලෙස තැබූ අයවිය යුතු	-	-	-	-	-	-	-	-	
අක්‍රීය වත්කම් (NPA)	-	-	34,575	-	2,758,149	2,410,766	-	5,203,491	
ඉහළ අවදානම් වර්ගීකරණ	-	-	-	-	-	-	-	-	
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්	687,697	183,213	-	-	19,572,941	-	-	20,443,850	
එකතුව	573,777,099	27,216,283	100,058,003	125,390,334	32,227,679	2,410,766	-	861,080,161	

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ප්‍රමිතිගත මිනුම් ක්‍රමවේදය යටතේ වෙළඳපොළ අවදානම

අයිතමය	බැංකුව		සමුහය	
	2018.12.31 දිනට අවදානම බර තැබූ වත්කම් අගය රු '000	2018.12.31 දිනට අවදානම බර තැබූ වත්කම් අගය රු '000	2018.12.31 දිනට අවදානම බර තැබූ වත්කම් අගය රු '000	2018.12.31 දිනට අවදානම බර තැබූ වත්කම් අගය රු '000
(අ) පොලී අනුපාතික අවදානම සඳහා අවදානම බර තැබූ වත්කම්	6,490,904	9,918,163		
සාමාන්‍ය පොලී අනුපාතික අවදානම	6,490,904	9,918,163		
(i) ශුද්ධ දිගු හෝ කෙටි තත්ත්වය	6,490,904	9,918,163		
(ii) තිරස් ඉඩ නොදීම	-	-		
(iii) සිරස් ඉඩ නොදීම	-	-		
(iv) විකල්ප	-	-		
විශේෂ පොලී අනුපාතික අවදානම	-	-		
(ආ) හිමිකම් සඳහා අවදානම බර තැබූ වත්කම්	3,659,542	3,664,051		
(i) සාමාන්‍ය හිමිකම් අවදානම්	1,954,061	1,956,728		
(ii) විශේෂ හිමිකම් අවදානම්	1,705,481	1,707,323		
(ඇ) විදේශ විනිමය සහ රන් සඳහා අවදානම බර තැබූ වත්කම්	1,249,687	1,249,687		
වෙළඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම (අ) + (ආ) + (ඇ) × ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (CAR)	1,467,767	1,909,607		

➔ මූලික දර්ශක ප්‍රවේශය යටතේ මෙහෙයුම් අවදානම

බැංකුව →

ප්‍රාග්ධන අයකිරීම	ප්‍රාග්ධන අයකිරීම සාධකය %	2018.12.31 දිනට දළ ආදායම			රු '000
		පළමු වසර රු '000	දෙවන වසර රු '000	තෙවන වසර රු '000	
මූලික දර්ශක ප්‍රවේශය	15	26,227,552	27,981,561	26,157,586	
ප්‍රාග්ධන අයකිරීම	-	-	-	-	4,018,335
මෙහෙයුම් අවදානම සඳහා අවදානම බර තැබූ අගය	-	-	-	-	31,210,369

සමුහය →

ප්‍රාග්ධන අයකිරීම	ප්‍රාග්ධන අයකිරීම සාධකය %	2018.12.31 දිනට දළ ආදායම			රු '000
		පළමු වසර රු '000	දෙවන වසර රු '000	තෙවන වසර රු '000	
මූලික දර්ශක ප්‍රවේශය	15	26,333,652	28,423,674	26,174,478	
ප්‍රාග්ධන අයකිරීම	-	-	-	-	4,046,590
මෙහෙයුම් අවදානම සඳහා අවදානම බර තැබූ අගය	-	-	-	-	31,429,825

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ගිණුම්කරණ සහ නියාමන විෂය පථයන් අතර වෙනස්කම් හා මූල්‍ය ප්‍රකාශන වර්ගීකරණය සමග නියාමන අවදානම් වර්ගීකරණය ගැලපුම් කිරීම්

බැංකුව →

2018 දෙසැම්බර් 31 දිනට	අ	ආ	ඇ	ඈ	ඉ
	ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශයන්ට අනුව ධාරණ අගය	නියාමන වර්තමාන විෂය පථයට අනුව ධාරණ අගය	ණය අවදානම් ආකෘතියට අදාළ වන	වෙළඳපොළ අවදානම් ආකෘතියට අදාළ වන	ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට යටත් නොවන හෝ ප්‍රාග්ධනයෙන් අඩුකිරීම් වලට යටත් වන
	රු '000	රු '000	රු '000	රු '000	රු '000
<b>වත්කම්</b>	<b>1,037,482,973</b>	<b>1,039,232,187</b>	<b>852,803,563</b>	<b>18,545,598</b>	<b>167,883,025</b>
මුදල් හා මුදල් වලට සමාන දෑ	3,434,524	5,786,129	3,405,984	22,905	2,357,240
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	17,588,445	17,151,588	17,151,588	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,740,106	-	-	-	-
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට හඳුනාගත් මූල්‍ය වත්කම්/වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	16,680,382	21,832,386	-	18,522,693	3,309,693
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	-	-	-	-	-
<b>ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්</b>					
ණය හා අත්තිකාරම් - බැංකු	24,326,293	22,805,186	22,805,186	-	-
ණය හා අත්තිකාරම් - අනෙකුත් ගනුදෙනුකරුවන්	399,205,852	401,317,886	243,481,272	-	157,836,614
ණය උපකරණ හා අනෙකුත් දෑ/කල්පිතවන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	518,947,969	503,953,872	501,532,305	-	2,421,567
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්/විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	6,184,430	-	-	-	-
පාලිත සමාගම්වල ආයෝජන	1,700,000	1,700,000	318,163	-	1,381,837
ආශ්‍රිත හා අනුබද්ධ සමාගම්වල ආයෝජන	-	-	-	-	-
දේපල, පිරිසහ සහ උපකරණ	13,465,755	12,889,681	12,889,681	-	-
ආයෝජන දේපල	-	-	-	-	-
අස්පාශ්‍ය වත්කම්	-	576,075	-	-	576,075
විලම්බිත බදු වත්කම්	-	-	-	-	-
<b>වෙනත් වත්කම්</b>	<b>31,209,216</b>	<b>51,219,384</b>	<b>51,219,384</b>	<b>-</b>	<b>-</b>

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

→ ගිණුම්කරණ සහ නියාමන විෂය පථයන් අතර වෙනස්කම් හා මූල්‍ය ප්‍රකාශන වර්ගීකරණය සමඟ නියාමන අවදානම් වර්ගීකරණය ගැලපුම් කිරීම (සම්බන්ධයි)

බැංකුව (සම්බන්ධයි) →

2018 දෙසැම්බර් 31 දිනට	අ	ආ	ඇ	ඈ	ඉ
	ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශයන්ට අනුව ධාරණ අගය රු '000	නියාමන වර්තාකරණ විෂය පථයට අනුව ධාරණ අගය රු '000	ණය අවදානම් ආකෘතියට අදාළ වන රු '000	වෙළඳපොළ අවදානම් ආකෘතියට අදාළ වන රු '000	ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට යටත් නොවන හෝ ප්‍රාග්ධනයෙන් අඩු කිරීමට යටත් වන රු '000
<b>වගකීම්</b>	<b>993,750,308</b>	<b>990,648,134</b>	-	-	-
බැංකු වලට ගෙවිය යුතු	77,119,146	76,883,763	-	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,533	-	-	-	-
ලාභ අලාභ මඟින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-	-
<b>ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වගකීම්</b>					
- වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු	839,574,411	813,905,714	-	-	-
- ණය සුදකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	14,804,802	14,592,473	-	-	-
නිකුත් කළ ණය සුදකුම්පත්	46,382,722	45,651,444	-	-	-
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	3,830,795	-	-	-	-
ප්‍රවර්තන බදු වගකීම්	-	-	-	-	-
විලම්බිත බදු වගකීම්	582,463	582,463	-	-	-
වෙනත් වෙන්කිරීම්	-	-	-	-	-
වෙනත් වගකීම්	5,447,277	33,032,277	-	-	-
පාලිත සමාගම්වලට ගෙවිය යුතු	750	750	-	-	-
යටත්කාලීන වගකීම්	6,006,411	6,000,000	-	-	-
ශේෂපත්‍රයෙන් බැහැර වූ වගකීම්	4,481,398	45,290,790	2,246,703	-	-
ඇපකර	1,887,763	1,887,763	-	-	-
කාර්ය සාධන බැඳුම්කර	-	-	-	-	-
ණයවර ලිපි	277,937	277,937	134,890	-	-
වෙනත් අසම්භාව්‍ය අයිතම	-	-	-	-	-
නොගෙවූ ණය බැඳීම්	1,579,548	1,579,548	559,476	-	-
වෙනත් බැඳීම්	736,149	41,545,541	1,552,337	-	-
කොටස්කරුවන්ගේ හිමිකම	9,400,000	9,400,000	-	-	-
හිමිකම් ප්‍රාග්ධනය (ප්‍රකාශිත ප්‍රාග්ධනය)/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනයට සුදුසුකම් ලබන අගය (CET 1)	9,400,000	9,400,000	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් අතිරේක ස්ථර I ප්‍රාග්ධනයට සුදුසුකම් ලබන අගය (AT 1)	-	-	-	-	-
රඳවාගත් ඉපැයීම්	4,622,080	-	-	-	-
සමුච්චිත වෙනත් විස්තීර්ණ ආදායම	528,430	-	-	-	-
වෙනත් සංචිත	29,182,155	39,184,053	-	-	-
මුළු කොටස්කරුවන්ගේ හිමිකම	43,732,665	48,584,053	-	-	-

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

➔ ගිණුම්කරණ සහ නියාමන නිරාවරණයවීම් අතර ඇති වෙනස්කම් පිළිබඳ පහදා දීම (බැංකුව)

ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 (විස්තර සඳහා මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 21 වෙත යොමු වන්න) අනුව ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශනයන්හි ණය හා අත්තිකාරම්වල ධාරක වටිනාකම අපේක්ෂිත ණය අලාභය යන ප්‍රතිපත්ති මත පදනම්ව භානිකරණයවීම් සඳහා ප්‍රතිපාදනවල යටත් වී ඇත. නියාමන වාර්තාකරණවල ධාරක වටිනාකම 2008 අංක 4 දරන බැංකු පනතේ විධාන අනුව පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් නිකුත් කරන ලද ආදායම් හඳුනාගැනීම සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, ණය හා අත්තිකාරම් වර්ගීකරණය කාලීන/පැහැර හැරීම් මත පදනම් වේ. බැංකුව ණය හා අත්තිකාරම් සඳහා භානිකරණයවීම් තනි තනිව හා සාමූහික වශයෙන් තක්සේරු කරනු ලබයි. භානිකරණ දීමනාව ඉහළ යන අපේක්ෂිත ණය අලාභ මත පදනම් වේ. එහිදී, මූල්‍ය උපකරණවල ඉතිරි ආයුකාලය පුරාවටම සිදුවන පැහැර හැරීම් අවදානමෙහි වෙනස සැලකිල්ලට ගනු ලැබේ.

බැංකුවේ ආයෝජන කළඹ වර්ගීකරණය, තක්සේරුකරණය සහ මෙහෙයුම් සඳහා නිර්දේශිත විවක්ෂණශීලී සම්මතයන් හා සම්බන්ධ බැංකු පනත් නියමය ප්‍රකාරව ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට හඳුනාගත් මූල්‍ය වත්කම් සහ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්, නියාමන වාර්තාකරණය යටතේ වෙළඳාම සඳහා දරා සිටින වත්කම් ලෙස වර්ගීකරණය කර ඇති අතර, උපවිත පොලිය වෙනත් වත්කම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ. නියාමන වාර්තාකරණය යටතේ ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් එනම්, ණය උපකරණ හා අනෙකුත් දෑ, කල්පිරෙන තෙක් දරා සිටින ආයෝජන (බැංකු පොත) ලෙස වර්ගීකරණය කර ඇති අතර උපවිත පොලිය වෙනත් වත්කම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ. මනිනු ලබන දිනට වෙළඳපොළ පාර්ශවකරුවන් අතර ක්‍රමානුකූල ගනුදෙනුවකදී වගකීමක් මාරු කර ගැනීම සඳහා ගෙවීම පිණිස හෝ වත්කමක් විකිණීම සඳහා ලැබෙන මිලෙහි හොඳම තක්සේරුව, "සාධාරණ අගය" ලෙස නිර්වචනය කරනු ලබයි. පිලිගත හැකි වෙළඳපොළ පරාමිතීන් මාලාවක් හා තක්සේරුකරණ ප්‍රභේදවල බද්ධවීමෙන් යම් අවස්ථාවකදී සාධාරණ අගය ඉක්මවූ අනපේක්ෂිත අවිනිශ්චිතතා තව දුරටත් උත්පාදනය කළ හැකිය. තක්සේරුකරණ ක්‍රමවේද සම්බන්ධයෙන් විස්තර සඳහා මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් අංක 55 වෙත යොමු වන්න.

එසේම, නියාමන වාර්තාකරණය යටතේ සලකා බැලෙන ගිණුම් කොටස් හැර අනෙකුත් සියලු මූල්‍ය උපකරණ ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශනයන් වලට වඩා වෙනස් වේ. ඒ, ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 යටතේ අපේක්ෂිත අලාභ මත පදනම් වූ භානිකරණ දීමනාව ප්‍රකාශන අරමුණු සඳහා හිලව් කර තිබෙන හෙයිනි.

අදාළ උපකරණයෙහිම වෙනත් නිරීක්ෂණය කළ හැකි ප්‍රවර්තන වෙළඳපොළ ගනුදෙනුවල සාධාරණ අගයෙන් ගනුදෙනුවල මිල වෙනස් වන අවස්ථාවලදී නියාමන වාර්තාකරණයට සාපේක්ෂව දින 1 වෙනස ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 අනුව හඳුනාගනු ලබයි. උදා: වෙළඳපොළ පොලී අනුපාතවලට වඩා අඩු සේවක ණය

ව්‍යුත්පන්නවූ කලී පොලී අනුපාතික, මූල්‍ය උපකරණවල මිල, වෙළඳ ද්‍රව්‍ය මිල, විදේශ විනිමය අනුපාතික, ණය අවදානම් හා දර්ශක වෙනස්වීම් වලට ප්‍රතිචාර වශයෙන් අගයන්හි ව්‍යුත්පන්න කරනු ලබන මූල්‍ය උපකරණයන්ය. ඉදිරි මිලකරණ ආකෘති උපයෝගී කර ගනිමින් මෙකී ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල සාධාරණ අගයන් තීරණය කරනු ලබයි. වාර්තාකරන දිනට මෙකී මූල්‍ය උපකරණවල ධන සාධාරණ අගයන්හි වෙනස්වීම් වත්කම් ලෙස වාර්තා කරනු ලබන අතර, සෘණ සාධාරණ අගයන්හි වෙනස්වීම් වගකීම් ලෙස වාර්තා කරනු ලබයි. මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 19 හි ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල විස්තර හෙළිදරව් කර ඇත. නියාමන වාර්තාකරණයේදී ව්‍යුත්පන්න, ශේෂ පත්‍රයෙන් පරිබාහිරව හෙළිදරව් කරනු ලැබේ.

➔ ප්‍රධාන අවදානම් නිරාවරණයවීම් වලට අදාළ අවදානම් කළමනාකරණය සහ බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රවේශය

ප්‍රධාන අවදානම් නිරාවරණයවීම් වලට අදාළ අවදානම් කළමනාකරණය සහ බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රවේශය, අවදානම් කළමනාකරණ වාර්තාවෙහි පිටු අංක 194 සිට 226 දක්වා ඉදිරිපත් කෙරෙයි.

# ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට අදාළව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීම් වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ආකෘති වලට අනුකූලවීම.

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
1. මූල්‍ය තත්ත්වය හා කාර්යසාධනය සඳහා මූල්‍ය උපකරණවල වැදගත්කම පිළිබඳ තොරතුරු		
1.1 මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශනය		
1.1.1 මූල්‍ය වත්කම් හා වගකීම් වර්ග හෙළිදරව් කිරීම්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 15 - මිනුම්කරණ පදනම මත මූල්‍ය උපකරණ විශ්ලේෂණය	289-291
1.1.2 අනෙකුත් හෙළිදරව් කිරීම්		
i. ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම්කළ මූල්‍ය වත්කම් හා වගකීම් පිළිබඳ විශේෂ හෙළිදරව් කිරීම්, ණය අවදානම හා වෙළඳපොළ අවදානම, මෙම අවදානම් සඳහා ආරෝපිත සාධාරණ අගයෙහි වෙනස්වීම් සහ ඇගයීම් ක්‍රම යනාදිය ද මෙයට ඇතුළත් වේ.	සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති: සටහන් 2.5.1.4.5 ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වත්කම් සටහන් 2.5.1.5.1 ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වගකීම්	265 266
ii. මූල්‍ය උපකරණ එකින් එකට ප්‍රතිවර්ගීකරණය කිරීම	සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති: සටහන් 2.5.1.7 මූල්‍ය වත්කම් සහ වගකීම් ප්‍රතිවර්ගීකරණය	267-268
iii. සුරැකුම් ලෙස ඇපයට තබා ඇති මූල්‍ය වත්කම් පිළිබඳ තොරතුරු සහ සුරැකුම් වශයෙන් පවත්වාගෙන යන මූල්‍ය සහ මූල්‍ය නොවන වත්කම් පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 22 - ක්‍රමානුකූල පිරිවැය සඳහා පවතින මූල්‍ය වත්කම් - ණය සහ අනෙකුත් උපකරණ	304-305
iv. මූල්‍ය වත්කම් වර්ගවල ණය අලාභ සඳහා දීමනා ගිණුම සංසන්දනය	සටහන් අංක 16 - මුදල් හා මුදල් සමානයන් සටහන් අංක 18 - බැංකුවල ඇති තැන්පතු සටහන් අංක 21 (ඇ) - වසර තුළදී හානිකරණය සංවලනයන් (ණය සහ අන්තිකාරම්) සටහන් අංක 22 (ආ) - වසර තුළදී හානිකරණය සංවලනයන් (ණය හා අනෙකුත් උපකරණ)	292 292 301 305
v. බහුවිධ ව්‍යුත්පන්න උපකරණ වලින් සමන්විත සංයුක්ත මූල්‍ය උපකරණ පිළිබඳ තොරතුරු	බැංකුව සතුව බහුවිධ ව්‍යුත්පන්න උපකරණ වලින් සමන්විත සංයුක්ත මූල්‍ය උපකරණ නොමැත.	
vi. ණය ගිවිසුම් කඩකිරීම් පිළිබඳ කොන්දේසි	නැත	
1.2 විස්තීර්ණ ආදායම් ප්‍රකාශය		
1.2.1 ආදායම්, වියදම්, ලාභ හා පාඩු අයිතම අනාවරණය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 3-13	277-287
1.2.2 අනෙකුත් හෙළිදරව් කිරීම්		
i. ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට මිනුම් නොකළ මූල්‍ය උපකරණ මත වන මුළු පොලී ආදායම හා පොලී වියදම	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 4 - ශුද්ධ පොලී ආදායම	277-279
ii. ගාස්තු ආදායම හා වියදම	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 5 - ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	279-280

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
iii. මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව භානිකරණ අලාභ වටිනාකම	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 10 - භානිකරණ වියදම්	283
iv. භානිකරණය වූ මූල්‍ය වත්කම් මත පොලී ආදායම	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 4 (අ) ශුද්ධ පොලී ආදායම	278
1.3 අනෙකුත් හෙළිදරව් කිරීම්		
1.3.1 මූල්‍ය උපකරණ සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති	සටහන් අංක 2.5 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - වත්කම් සහ වගකීම් හඳුනාගැනීම මූල්‍ය උපකරණ	263
1.3.2 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වත්කම්	බැංකුව/සමූහය මගින් මූල්‍ය වගකීමක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නියම කර නැත. මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් 2.5.1.5.1 ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වගකීම්	266
1.3.3 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ගිණුම් උපකරණ ආයෝජන		
i. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ගිණුම් උපකරණ පිළිබඳ විස්තර සහ එසේ නම් කිරීමට හේතු	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	305-309
ii. ශේෂපත්‍ර දිනට පවතින ආයෝජනයන්හි සාධාරණ අගය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 23 (ඉ) - ලැයිස්තුගත ආයෝජන ගිණුම් සුරැකුම්	308
	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 23 (ඊ) - ලැයිස්තුගත නොවන ආයෝජන - ගිණුම් සුරැකුම්	309
iii. කාලපරිච්ඡේදය තුළදී හඳුනාගත් ලාභාංශ, වාර්තා කළ කාලපරාසය තුළදී හඳුනා ගැනීම, ඉවත් කළ ආයෝජන සහ ශේෂපත්‍ර දිනට පවතින ආයෝජන	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 9 - වෙනත් ශුද්ධ මෙහෙයුම් ආදායම්	282
iv. කාලපරිච්ඡේදය තුළදී ගිණුම් තුළ පවතින සමුච්චිත ලාභ හෝ අලාභ මාරු කිරීම සහ ඒ සඳහා හේතු	ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සහ ප්‍රකාශිත ප්‍රාග්ධන අයිතිය සහ සංචිත වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	248-254
v. කාලපරිච්ඡේදය තුළදී වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ගිණුම් උපකරණ ආයෝජන හඳුනාගැනීම ඉවත් කිරීම: - ආයෝජන බැහැර කිරීමට හේතු - හඳුනාගැනීම ඉවත් කළ දිනට ආයෝජනයන්හි සාධාරණ අගය - බැහැර කිරීමේ සමුච්චිත ලාභ හෝ අලාභ	ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සහ ප්‍රකාශිත ප්‍රාග්ධන අයිතිය සහ සංචිත වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	248-254
1.3.4 මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය		
i. ප්‍රතිවර්ගීකරණය කළ වර්තමාන හෝ පෙර වාර්තා කාලපරිච්ඡේද මූල්‍ය වත්කම්හි - ප්‍රතිවර්ගීකරණ දිනය - ආයතනික ආකෘතිය වෙනස්වීම පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම සහ මූල්‍ය ප්‍රකාශනයන්ට එහි බලපෑම පිළිබඳව ප්‍රමාණාත්මක විස්තරය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 52 - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS 09) සඳහා සංක්‍රාන්තියට පැහැදිලි කිරීම	342

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
ii. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයෙන් ක්‍රමයෙන් පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ප්‍රතිවර්ගීකරණය කිරීම <ul style="list-style-type: none"> <li>- ප්‍රතිවර්ගීකරණ දිනට තීරණය කළ සඵල පොලී අනුපාතය</li> <li>- හඳුනාගත් පොලී ආදායම</li> </ul>	කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් මූල්‍ය උපකරණයක් වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයෙන් ක්‍රමයෙන් පිරිවැයට වර්ගීකරණය කර නොමැත.	
iii. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයෙන් ක්‍රමයෙන් පිරිවැයට හෝ ලාභ හෝ අලාභයේ සාධාරණ අගයෙන් ක්‍රමයෙන් පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ප්‍රතිවර්ගීකරණය සඳහා <ul style="list-style-type: none"> <li>- ශේෂපත්‍ර දිනට මූල්‍ය වත්කම්වල සාධාරණ අගය</li> <li>- මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය කර නොමැති නම් කාලපරිච්ඡේදය තුළදී ලාභ හෝ අලාභ හෝ වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත් සාධාරණ අගයේ ලාභ/අලාභ</li> </ul>	කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් මූල්‍ය උපකරණ ලාභ හෝ අලාභයේ සාධාරණ අගයෙන් ක්‍රමයෙන් පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයට වර්ගීකරණය කර නොමැත.	
1.3.5 හෙපින් ගිණුම් පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 19 - ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	293-295
1.3.6 සාධාරණ අගයට නම් කළ සියළුම මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්වල සාධාරණ අගයන් පිළිබඳ තොරතුරු පහත කරුණු සමග		
i. සැසඳිය හැකි ඉදිරියට ගෙනයන අගයන්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් සටහන් අංක 55.4 - මූල්‍ය උපකරණවල සාධාරණ අගය	378-379
ii. සාධාරණ අගය තීරණය කළ ආකාරය පිළිබඳ විස්තරයක්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: අංක 2.1.12.2 - මූල්‍ය උපකරණවල සාධාරණ අගය සටහන් අංක 2.3 - සාධාරණ අගය මිණුම්කරණය සටහන් අංක 55.2 - සාධාරණ අගය තීරණය කිරීම සහ සාධාරණ අගයන්හි ධුරාවලිය සටහන් අංක 55.5 - සාධාරණ අගය තීරණය කිරීම	260 262 375-377 379-380
iii. සාධාරණ අගය තීරණය කිරීමට භාවිතා කළ යෙදවුම්වල මට්ටම	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 55 - මූල්‍ය උපකරණවල සාධාරණ අගය	375-380
iv. (අ) සාධාරණ අගය මැනීමේ ධුරාවලි මට්ටම් අතර සංවලනය සැසඳීම. (ආ) තෙවන මට්ටමේ යෙදවුම් යොදාගෙන සාධාරණ අගයට අගය කළ මූල්‍ය උපකරණ සඳහා වන අමතර හෙළිදරව් කිරීම්	වසර තුළ සාධාරණ අගය මැනීමේ ධුරාවලි මට්ටම් වල වංචලනයක් සිදු වී නොමැත සටහන් අංක 55.3 - සාධාරණ අගය මිණුම්කරණ ධුරාවලියේ තලයන් අතර සංවලනයන්හි සැසඳීම	378
v. විශ්වසනීය ලෙස අගය කළ නොහැකි සාධාරණ අගය පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 23 (ඊ) - ලැයිස්තුගත නොවූ ආයෝජන - හිමිකම් සුරැකුම් සටහන් අංක 55.5 - සාධාරණ අගය තීරණය	309 379-380
2. මූල්‍ය උපකරණවල ස්වභාවය හා ඉන් පැන නගින අවදානම්වල ප්‍රමාණය පිළිබඳ තොරතුරු		
2.1 ගුණාත්මක හෙළිදරව් කිරීම්		
2.1.1 සියළුම වර්ගවල මූල්‍ය උපකරණයන්හි අවදානම් අනාවරණයන්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණ වාර්තාව	355-372 194-226

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
2.1.2 එම අවදානම් කළමනාකරණය සඳහා කළමනාකාරිත්වයේ අරමුණු, ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණ වාර්තාව	355-372 194-226
2.1.3 පෙර කාලපරිච්ඡේදයේ සිට වෙනස්වීම්	සලකා බලන වර්ෂයේ සැලකියයුතු ප්‍රතිපත්ති වෙනස්වීම් නොමැත.	
2.2 ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්		
2.2.1 ශේෂපත්‍ර දිනට එක් එක් අවදානම් පිළිබඳ අනාවරණයන්ගේ ප්‍රමාණාත්මක දත්ත සාරාංශය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණ වාර්තාව	355-372 194-226
2.2.2 ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, පොලී අනුපාත අවදානම පිළිබඳ හෙළිදරව් කිරීම් හා මෙම අවදානම් කළමනාකරණය කරන ආකාරය		
i. ණය අවදානම		
(අ) අනාවරණය කරන ඉහළම ප්‍රමාණය (සුරැකුම්වල වටිනාකම අඩු කිරීමට පෙර) සුරැකුම් පිළිබඳ විස්තරයක්, හිඟ හෝ හානිකරණය නොවූ මූල්‍ය වත්කම්වල ණය ගුණත්වය පිළිබඳ තොරතුරු සහ මූල්‍ය වත්කම්වල ණය ගුණත්වය පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53.1.1 - ණය ගුණත්වය විශ්ලේෂණය	355-361
(ආ) හිඟ හෝ හානිකරණය වූ මූල්‍ය වත්කම්වල කාලපරිච්ඡේදය හානිකරණය වූ ලෙස තීරණය කිරීමට සලකා බලන ලද කරුණු සියළුම වර්ගයේ මූල්‍ය වත්කම්වල ණය සුරැකුම් පිළිබඳ විස්තරයක්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53.1.1 - ණය ගුණත්වය විශ්ලේෂණය	355-361
(ඇ) ලබාගත් හෝ ඇමතු සුරැකුම් හෝ වෙනත් ණය වැඩි කිරීම් පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53.1.1 (ආ) - ණය කළඹ කළමනාකරණය	357-359
(ඈ) ණය අවදානම් කළමනාකරණ භාවිත;	මූල්‍ය ප්‍රකාශන වලට සටහන් :	
- ණය අවදානම් කළමනාකරණ භාවිත සහ අපේක්ෂිත ණය අලාභ හඳුනාගැනීම සහ මැනීම සඳහා යොදාගනු ලබන ක්‍රම, උපකල්පන සහ තොරතුරු ඇතුළුව ඒවා ණය අවදානම් කළමනාකරණයට සම්බන්ධ වීම.	සටහන් අංක 2.5.2.2.3 - අපේක්ෂිත ණය පාඩු මුලධර්මයන්හි දළ විශ්ලේෂණය සටහන් අංක 10 - හානිකරණ වියදම්	270 283
- ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු, අපේක්ෂිත ණය අලාභයන් පැන නගින මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණයන් වෙනස් කිරීම සහ එම වෙනස්වීම් සඳහා හේතු දැක්වීමට හේතු	සටහන් අංක 10 - හානිකරණ වියදම්	283
- මූලික හඳුනාගැනීමෙන් සැලකිය යුතු ලෙස මූල්‍ය උපකරණවල ණය අලාභය වැඩිවී තිබේදැයි බැංකුව තීරණය කරන්නා වූ ආකාරය	සටහන් අංක 2.5.2.2.7 - ණය අවදානම සැලකිය යුතු ලෙස වැඩිවීම	272
- විවිධ මූල්‍ය උපකරණ පැහැර හැරීම් සඳහා බැංකුවේ නිර්වචන සහ එම නිර්වචන කෝරා ගැනීම සඳහා හේතු	සටහන් අංක 2.5.2.2.8 - පැහැර හැරීම් සහ ණය හානිකරණ වත්කම් සඳහා නිර්වචන	272
- අපේක්ෂිත ණය අලාභය සාමූහික පදනමක් මත මැනිය හැකි නම් උපකරණ සමූහගත කරන ආකාරය	සටහන් අංක 10 - හානිකරණ වියදම්	283
- මූල්‍ය වත්කම් ණය අක්‍රීය බවට බැංකුව විසින් තීරණය කරනු ලබන ආකාරය	සටහන් අංක 2.5.2.2 - මූල්‍ය වත්කම් හානිකරණය (මෙම ප්‍රතිපත්තිය 2019 ජනවාරි 1 දින සිට අදාළ වේ)	270
- බැංකුවේ ණය කපා හැරීමේ ප්‍රතිපත්තිය, එය අයකර ගැනීමේ සාධාරණ අපේක්ෂාව ද ඇතුළුව	සටහන් අංක 21 (ඇ) - වසර තුළ හානිකරණ වෙනස්වීම්	301

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
- වෙනස් කිරීම් අවශ්‍යතා අදාළ කරගන්නා ආකාරය	සටහන් අංක 2.5.1.9 - මූල්‍ය වත්කම් සහ වගකීම් වෙනස් කිරීම්	269
(ඉ) අපේක්ෂිත ණය අලාභ ගණනය:		
- යෙදවුම් පදනම, උපකල්පන සහ අපේක්ෂිත ණය අලාභය ඇස්තමේන්තු කිරීමේ යොදාගත් ඇස්තමේන්තු උපක්‍රම	සටහන් අංක 2.5.2.2.4 - අපේක්ෂිත ණය අලාභය ගණනය කිරීම	271
- අපේක්ෂිත ණය අලාභ නිර්ණය කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිත තොරතුරු අන්තර්ගත කරනු ලබන ආකාරය	සටහන් අංක 2.5.2.2.6 - ඉදිරි දැක්ම සහිත තොරතුරු	272
- වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළදී ඇස්තමේන්තු උපක්‍රම හෝ සැලකිය යුතු උපකල්පනයන්හි වෙනස්වීම්	සටහන් අංක 2.2. - ශ්‍රී ල.ගි.ප්‍ර.39 වෙනුවට ශ්‍රී ල.මු.වා.ප්‍ර.09 අනුගතවීම සම්බන්ධයෙන් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ එසේ අනුගතවීම හෙළිදරව් කිරීමේ වෙනස්වීම්	261
(ඊ) අපේක්ෂිත ණය අලාභ මගින් උපදින්නා වූ වටිනාකම:		
- එක් එක් වර්ගයේ මූල්‍ය උපකරණවල හානිකරණ අලාභ දීමනාවේ ආරම්භක සහ අවසාන ශේෂ සැසඳීම	සටහන් අංක 16 - මුදල් හා මුදල් සමානයන් සටහන් අංක 18 - බැංකුවල රැඳුණු මුදල් සටහන් අංක 21 (ඇ) - වසර තුළදී හානිකරණ වෙනස්වීම් (ණය සහ අත්තිකාරම්)	292 292 301
- සැසඳීමේ අලාභ දීමනා වෙනස්වීමට හේතු පැහැදිලි කිරීම	සටහන් අංක 21 (ආ) - වසර තුළදී හානිකරණ වෙනස්වීම් (ණය සහ අනෙකුත් උපකරණ)	305
(උ) සුරැකුම්:	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්:	
- ශේෂපත්‍ර දිනට ඇති ණය අවදානමට බැංකුවේ උපරිම නිරාවරණය	සටහන් අංක 53.1.1 (අ) - මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව ණය අවදානමට ඇති ශුද්ධ නිරාවරණය වීම	355-357
- සුරැකුම් ආරක්ෂණයක් ලෙස පවත්වා ගැනීම සහ අනෙකුත් ණය වැඩිකිරීම පිළිබඳ විස්තරය	සටහන් අංක 53.1.1 (ආ) - ණය කළඹ කළමනාකරණය	357-359
(ඌ) වත්කම් කපා හැරීම	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 21(ඇ) - වසර තුළදී හානිකරණ වෙනස්වීම් (ණය සහ අත්තිකාරම්)	301-303
i. බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් කළමනාකරණ වාර්තාව	194-226
ii. ද්‍රවශීලතා අවදානම		
(අ) මූල්‍ය වගකීම් පිළිබඳ පරිණති විශ්ලේෂණය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 54 - පරිනති විශ්ලේෂණය	372-374
(ආ) අවදානම් කළමනාකරණ ප්‍රවේශය පිළිබඳ විස්තරය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 53 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණ වාර්තාව	355-372 194-226
(ඇ) බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් කළමනාකරණ වාර්තාව	194-226

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
iii. වෙළඳපොළ අවදානම		
(අ) බැංකුව නිරාවරණය වන සියළුම වර්ගයේ වෙළඳපොළ අවදානම්වල සංවේදීතා විශ්ලේෂණය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 53.3 - වෙළඳපොළ අවදානම අවදානම් කළමනාකරණ වාර්තාව	364-366 194-226
(ආ) බැංකුවේ අවදානම් නිරාවරණය සංවේදීතා විශ්ලේෂණයෙන් නිරූපනය නොවේ නම් අමතර තොරතුරු	අවදානම් කළමනාකරණ වාර්තාව	194-226
ඇ) බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් කළමනාකරණ වාර්තාව	194-226
iv. මෙහෙයුම් අවදානම		
2011 අංක 07 දරන බැංකු පනතේ බලපත්‍රලාභී බැංකු සඳහා වූ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට අනුකූලව සිදුකර ඇත.	අවදානම් කළමනාකරණ වාර්තාව	194-226
v. බැංකුව මුහුණදෙන හිමිකම් අවදානම		
(අ) ගුණාත්මක හෙළිදරව් කිරීම්		
→ ප්‍රාග්ධන ලාභ බලාපොරොත්තු වන සමාගම් හා සබඳතා හා උපාය මාර්ගික හේතු ඇතුළුව වෙනත් අරමුණු වෙනුවෙන් අත්කරගත් සමාගම් යන දෙකෙහි කොටස් හිමිකම වෙන්කොට දැක්වීම්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	305-309
→ බැංකුව සතු ස්කන්ධ හිමිකම් පිළිබඳව තක්සේරු කිරීම සහ ගිණුම් තැබීම ආවරණය කරන වැදගත් ප්‍රතිපත්ති පිළිබඳ විස්තරය	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	305-309
(ආ) ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්		
→ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වූ ආයෝජන පිළිබඳ වටිනාකම හෙළිකිරීම සහ එම ආයෝජන වල සාධාරණ අගය, මිල ප්‍රකාශිත සුරැකුම් සඳහා කොටස් මිල සාධාරණ අගයෙන් බොහෝ සෙයින් වෙනස් වන අවස්ථාවලදී පොදු මිල ප්‍රකාශිත කොටස් අගය පිළිබඳ සංසන්දනයක් සිදු කෙරේ.	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 20 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් සටහන් අංක 23 - ලාභ හෝ අලාභ මත හඳුනාගත් මූල්‍ය වත්කම්	296-299 305-309
→ ආයෝජනවල වර්ග සහ ස්වභාවය		
→ වාර්තාකරන කාලසීමාව තුළදී විකිණීමෙන් සහ ඇවර කිරීමෙන් ඇතිවන සමුච්චිත ලාභ/(අලාභ)	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 6 - විකිණීමෙන් ලද ශුද්ධ ලාභ/(අලාභ) සටහන් අංක 8 - මූල්‍ය ආයෝජනවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	281 282
vi. බැංකු පොතෙහි පොලී අනුපාත අවදානම		
(අ) ගුණාත්මක හෙළිදරව් කිරීම්		
→ බැංකු පොතෙහි පොලී අනුපාත අවදානමේ (IRRBB) ස්වභාවය සහ මූලික උපකල්පනයන්	මූල්‍ය ප්‍රකාශන වලට සටහන්: සටහන් අංක 53 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණ වාර්තාව	355-372 194-226

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
<p>(ආ) ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්</p> <p>→ බැංකු පොතෙහි පොලී අනුපාත අවදානම මැනීම සඳහා කළමනාකාරිත්වය භාවිතා කරනු ලබන ක්‍රමයට අනුව අනුපාතවල උච්ඡාවචන කම්පන තුළින් ඉපැයුම්වල හෝ ආර්ථික අගය (හෝ කළමනාකාරිත්වය විසින් භාවිතා කරනු ලබන සුදුසු ක්‍රමයක්) අඩු වැඩිවීම්</p>	<p>අවදානම් කළමනාකරණ වාර්තාව</p>	<p>194-226</p>
<p>2.2.3 අවදානම් සංකේන්ද්‍රනය පිළිබඳ තොරතුරු</p>	<p>මූල්‍ය ප්‍රකාශන වලට සටහන් : සටහන් අංක 53 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණ වාර්තාව</p>	<p>355-372 194-226</p>
<p>3. අනෙකුත් හෙළිදරව් කිරීම්</p> <p>3.1 ප්‍රාග්ධන ව්‍යුහය</p> <p>i. ගුණාත්මක හෙළිදරව් කිරීම්</p> <p>→ සියළුම ප්‍රාග්ධන උපකරණවල, විශේෂයෙන් නව්‍ය, සංකීර්ණ හෝ දෙමුහුන් ප්‍රාග්ධන උපකරණවල ප්‍රධාන ලක්ෂණ පිළිබඳ නියමයන් හා කොන්දේසි පිළිබඳ සාරාංශගත තොරතුරු</p>	<p>2016 බැංකු පනතේ අංක 01 දරන නියෝගයේ උපලේඛන III ට අනුව බාසල් III හෙළිදරව් කිරීම අවදානම් කළමනාකරණ වාර්තාව</p>	<p>389-401 194-226</p>
<p>ii. ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්</p> <p>(අ) ස්ථර I ප්‍රාග්ධනයේ අගය පහත අයිතමයන් වෙත වෙනම අනාවරණය කරමින්</p> <p>→ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනය/පොදු කොටස</p> <p>→ සංචිත</p> <p>→ පරිපාලිත සමාගම්වල කොටස්වල පාලනයට යටත් නොවන හිමිකම්</p> <p>→ නිර්මාණශීලී උපකරණ</p> <p>→ අනෙකුත් ප්‍රාග්ධන උපකරණ</p> <p>→ ස්ථර I ප්‍රාග්ධනයෙන් අඩුකිරීම්</p> <p>(ආ) ස්ථර 2 සහ ස්ථර 3 ප්‍රාග්ධනයේ මුළු වටිනාකම</p> <p>(ඇ) ප්‍රාග්ධනයෙන් අනෙකුත් අඩුකිරීම්</p> <p>(ඈ) මුළු යෝග්‍ය ප්‍රාග්ධනය</p>	<p>2016 අංක 01 දරන බැංකු පනතේ උපලේඛන III අනුව බාසල් III හෙළිදරව් කිරීම්</p>	<p>389-401</p>
<p>3.1.2 ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය</p> <p>i. ගුණාත්මක හෙළිදරව් කිරීම්</p> <p>→ වර්තමාන සහ අනාගත ක්‍රියාකාරකම්වලට සහයෝගය දීමට හෝ ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව තක්සේරු කිරීමට බැංකුවේ ප්‍රවේශය පිළිබඳ සාරාංශය</p> <p>ii. ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්</p> <p>(අ) ණය අවදානම, වෙළඳපොළ අවදානම සහ මෙහෙයුම් අවදානම සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවය</p> <p>(ආ) මුළු ස්ථර I ප්‍රාග්ධන අනුපාතය</p>	<p>අවදානම් කළමනාකරණ වාර්තාව</p> <p>අවදානම් කළමනාකරණ වාර්තාව</p> <p>අවදානම් කළමනාකරණ වාර්තාව</p>	<p>194-226</p> <p>194-226</p> <p>194-226</p>

## සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2009-2018

	2009	2010	2011	2012	2013	2014	2015	2016	2017	2018
<b>මෙහෙයුම් ප්‍රතිඵල (රු. මිලියන)</b>										
දළ ආදායම	49,803	50,070	46,545	52,903	65,573	77,890	79,282	87,399	107,996	<b>111,902</b>
පොලී ආදායම	49,046	48,142	47,096	52,531	64,248	74,023	78,128	86,390	103,579	<b>110,507</b>
පොලී වියදම	36,067	31,487	29,296	39,142	54,141	52,642	51,146	60,923	78,445	<b>85,622</b>
ශුද්ධ පොලී ආදායම	12,979	16,655	17,800	13,389	10,107	21,380	26,983	25,467	25,134	<b>24,885</b>
වෙනත් ආදායම්	757	1,929	(578)	347	1,292	3,798	1,043	872	4,308	<b>1,254</b>
<b>මෙහෙයුම් වියදම්, වෙන් කිරීම් සහ එකතුවල අගය මත බදු</b>										
බදු පෙර ලාභය	6,792	8,807	7,967	7,396	9,120	14,706	14,991	13,036	15,307	<b>18,197</b>
ආදායම් බදු	6,943	9,777	9,255	6,340	2,279	10,472	13,034	13,303	14,135	<b>7,941</b>
බදු පසු ලාභය	3,229	4,386	3,193	2,578	1,095	3,606	4,361	3,805	4,419	<b>3,441</b>
රජයට දායකත්වය	3,714	5,391	6,062	3,763	1,184	6,867	8,672	9,498	9,716	<b>4,500</b>
වත්කම්	7,277	10,107	7,970	6,327	4,731	11,043	11,016	19,251	13,440	<b>7,536</b>
<b>වත්කම්</b>										
මුදල් හා කෙටිකාලීන අරමුදල්	855	1,355	1,398	1,466	1,546	1,927	3,240	4,620	3,850	<b>3,435</b>
ණය සහ ආයෝජන	335,520	395,334	455,914	492,009	632,187	757,182	821,494	878,046	969,036	<b>989,373</b>
දේපල, පිරිසහ හා උපකරණ	3,584	4,971	5,247	5,264	5,692	5,594	7,025	7,277	12,396	<b>13,466</b>
වෙනත් වත්කම්	14,463	2,733	3,415	10,075	14,943	14,764	16,320	21,761	25,696	<b>31,209</b>
<b>මුළු එකතුව</b>	<b>354,422</b>	<b>404,393</b>	<b>465,974</b>	<b>508,813</b>	<b>654,368</b>	<b>779,466</b>	<b>848,079</b>	<b>911,704</b>	<b>1,010,977</b>	<b>1,037,483</b>
<b>වගකීම් හා කොටස්කරුවන්ගේ අරමුදල් (රු. මිලියන)</b>										
මුළු තැන්පතු	313,007	364,430	421,849	457,650	501,890	554,060	595,776	657,280	737,213	<b>839,574</b>
ප්‍රතිමිලදී ගැනීම්/ණයට ගැනීම්/උපකාරක ණයගැනීම්	8,730	11,436	16,270	22,958	120,561	191,192	207,101	213,162	224,143	<b>144,313</b>
විලම්බිත බදු	84	27	96	123	143	270	504	416	507	<b>582</b>
වෙනත් වගකීම්	14,841	5,997	4,707	4,314	9,557	10,684	12,274	8,600	10,019	<b>9,280</b>
කොටස්කරුවන්ගේ අරමුදල්	17,760	22,503	23,052	23,767	22,217	23,260	32,424	32,246	39,096	<b>43,733</b>
<b>මුළු එකතුව</b>	<b>354,422</b>	<b>404,393</b>	<b>465,974</b>	<b>508,813</b>	<b>654,368</b>	<b>779,466</b>	<b>848,079</b>	<b>911,704</b>	<b>1,010,977</b>	<b>1,037,483</b>

සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2009-2018

	2009	2010	2011	2012	2013	2014	2015	2016	2017	2018
<b>අනුපාත (%)</b>										
ආදායම් වර්ධනය	20.74	0.54	(7.04)	13.66	23.95	18.78	1.79	10.24	23.57	3.62
පොලී ආන්තිකය (%)	4.0	4.4	4.1	2.7	1.7	3.0	3.3	2.89	2.61	2.43
ශුද්ධ පොලී ආන්තිකය/ දළ ආදායම (%)	26.1	33.3	38.2	25.3	15.4	27.4	34.0	29.14	23.27	22.24
සේවක මණ්ඩල පිරිවැය/ දළ ආදායම (%)	6.9	7.4	8.9	7.7	6.4	6.2	7.5	7.13	6.38	8.28
පොදු කාර්ය පිරිවැය (වෙන්කිරීම් හැර)/දළ ආදායම	10.7	12.0	13.5	12.0	10.9	11.9	13.3	11.99	10.33	12.72
බදු පෙර ලාභය/දළ ආදායම (%)	13.9	19.5	19.9	12.0	3.5	13.4	16.4	15.22	13.09	7.10
ශ්‍රී ලංකා රජයට දායකත්වය/ දළ ආදායම (%)	14.6	20.2	17.1	12.0	7.2	14.2	13.9	22.03	12.44	6.73
තැන්පතු වලට පිරිවැය (%)	2.7	2.7	2.0	1.7	1.6	2.1	2.3	2.12	2.10	2.22
ආදායම් පිරිවැය අනුපාතය (එකතු කළ අගය මත බදු සහිත) (%)	55.5	48.9	45.4	52.8	67.7	44.8	46.1	50.13	49.58	66.47
ආදායම් පිරිවැය අනුපාතය (එකතු කළ අගය මත බදු හැර) (%)	38.8	32.4	36.4	46.1	62.2	36.7	37.4	39.59	37.75	54.18
කොටස්කරුවන්ගේ අරමුදල් වල සාමාන්‍ය මත ප්‍රතිලාභය (ROE)	22.7	27.3	26.61	16.07	5.15	30.20	31.15	29.37	27.24	10.87
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (ROA)	2.1	2.6	2.13	1.30	0.39	1.46	1.60	1.51	1.47	0.78
දළ අක්‍රීය ණය අනුපාතය %	3.80	2.55	2.57	2.38	6.54	7.61	3.46	1.55	1.34	1.44
ශුද්ධ අක්‍රීය ණය අනුපාතය %	3.00	1.80	1.93	1.78	6.66	7.56	3.35	1.47	1.22	1.22
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර I (අවමය 5%)	25.1	22.2	20.10	20.40	18.50	20.46	17.90	12.53	-	-
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර II (අවමය 10%)	21.5	19.2	17.70	19.10	16.72	18.98	16.40	14.68	-	-
බාසල් III - ස්ථර I (අවමය 8.875%)	-	-	-	-	-	-	-	11.31	11.93	13.33
බාසල් III - මුළු ප්‍රාග්ධනය (අවමය 12.875%)	-	-	-	-	-	-	-	13.86	15.31	16.14
මුළු විනිමය ද්‍රවශීලතා ආවරණ අනුපාතය (අවමය 90%)	-	-	-	-	-	-	445.88	393.96	376.18	321.29
වත්කම් වල ප්‍රතිශතයක් ලෙස තැන්පතු	88.3	88.0	90.5	89.9	76.7	71.1	70.3	72.1	72.9	80.9
සේවකයෙකු සඳහා ලාභය (රු. '000)	2,382	3,205	2,826	2,026	774	3,119	3,585	3,034	3,162	1,760
සේවකයෙකු සඳහා තැන්පතු (රු. '000)	107,378	116,513	128,809	146,261	170,537	164,997	163,855	149,927	164,925	186,076
<b>වෙනත් විස්තර</b>										
සේවක සංඛ්‍යාව	2,915	3,050	3,275	3,129	2,943	3,358	3,636	4,384	4,470	4,512
ශාඛා සංඛ්‍යාව	157	186	210	219	229	236	245	250	253	255
තැපැල් කාර්යාල/උප තැපැල් කාර්යාල	4,055	4,053	4,058	4,053	4,063	4,063	4,063	4,061	4,062	4,062
ගිණුම් හිමියන් (මිලියන)	16.3	16.7	17.0	17.4	17.9	18.3	18.8	19.3	19.9	20.4

සටහන:

තද පැහැති අකුරින් මුද්‍රිත විස්තර ශ්‍රී ල.බ.පු./ශ්‍රී ල.මු.වා.පු මත පදනම් වේ.

2017 සංඛ්‍යා ශ්‍රී ල.මු.වා.පු. 9ට අනුව තැවත ප්‍රකාශයට පත් කර ඇත.

## තැන්පතු විශ්ලේෂණය

	2009	2010	2011	2012	2013	2014	2015	2016	2017	2018
	රු. මිලියන									
<b>දේශීය මුදල් තැන්පතු</b>										
ඉතුරුම්	79,280	94,118	105,108	106,177	113,165	139,384	160,814	173,583	185,201	<b>194,946</b>
කාලීන	230,147	266,007	311,569	345,794	379,969	408,309	427,588	475,220	542,647	<b>633,632</b>
	309,427	360,125	416,677	451,971	493,134	547,692	588,402	648,803	727,849	<b>828,579</b>
වර්ධනය %	20.2	13.5	15.7	8.5	9.1	11.1	7.4	10.3	12.2	<b>13.8</b>
<b>විදේශ මුදල් තැන්පතු</b>										
ඉතුරුම්	1,255	1,517	1,750	1,963	2,101	2,215	2,568	2,764	2,990	<b>3,376</b>
කාලීන	2,325	2,788	3,422	3,717	6,654	4,153	4,806	5,714	6,373	<b>7,620</b>
	3,580	4,305	5,172	5,679	8,755	6,368	7,373	8,478	9,364	<b>10,996</b>
වර්ධනය %	67.3	20.3	20.1	9.8	54.2	-27.3	15.8	15.0	10.5	<b>17.4</b>
<b>මුළු තැන්පතු</b>	313,007	364,430	421,849	457,650	501,890	554,060	595,776	657,280	737,213	<b>839,574</b>
වර්ධනය %	20.6	13.5	15.8	8.5	9.7	10.4	7.5	10.3	12.2	<b>13.9</b>

සටහන: තද පැහැති අකුරින් මූලික විස්තර ශ්‍රී. ජ. මු. ව. පු./ශ්‍රී. ජ. ශි. පු. මත පදනම් වේ.

## අනුරූප බැංකු

### Banca Popolare →

Piazza Garibaldi 16  
23100,  
Sondrlom SO,  
Italy  
POSOIT22  
www.info@popso.it  
Tel: +390342528111/  
+390342528204

### Commerzbank German →

Commerz bank AG,  
Kaiser Platz 60311,  
Frankfurt am Main,  
Germany  
COBADEFF  
www.fi.commerzbank.com  
Tel: +496913626650

### Deutsche Bank →

NY Trust Company Americas  
No. 60,  
Wall Street,  
New York,  
NY 10005,  
USA BKTRUS33  
www.deutsche-bank.com  
Tel: 12122502500/+1 212 7970291

### Deutsche Postbank →

AG Friedrich-Ebert-Allee  
53113 Bonn,  
Germany  
PBNKDEFF  
www.postbank.de  
Tel: +114-126, 49 22855005500

### Kookmin Bank →

9-1, Namdaemunno 2-Ga,  
Jung-Gu  
Seoul 100-092  
CZNBKRSE  
www.kbstar.com  
Tel: +82-(2)-2073-2869

### Unicredito Italiano →

Piazza Gae Aulenti 3  
Tower A20154  
Mingerstrasse 20,  
54 Milano,  
Italy  
UNICRITMM  
www.unicreditgroup.eu  
Tel: +390288621/+390288623 340

### Woori Bank →

S.Korea 1-203,  
Hoehyeon-dong,  
Jung-gu,  
Seoul  
HVBKKRSE  
www.wooribank.com  
Tel: +82-2-2006 5000

### DBS Bank, Singapore DBS Bank Limited →

2 Changi Business Park Crescent,  
Lobby A # 04-02,  
DBS Asia Hub,  
Singapore 486029  
DBSSSGSG  
www.dbs.com  
Tel: +65-6-2222200/  
+65-6-8789010

### Post Finance Bank – Switzerland →

Mingerstrasse 20,  
3030 Berne,  
Switzerland  
POFICHBE  
Tel: +4184888710

### Bank of Tokyo →

Mitsubishi Japan 2-7-1, Marunouchi,  
Chiyoda-ku,  
Tokyo,  
100-8388,  
Japan  
BOTKGPJT  
www.bk.mufg.jp  
Tel: +81-3-3240-1111

### Deutsche Bank AG →

Frankfurt – German Deutsche Bank  
AG,  
P.O. Box: 60202  
Frankfurt am Main,  
Germany  
DEUTDEFF  
www.deutsche-bank.com  
Tel: +49 6991000/+49 6991034225

### Citi Bank NA →

388,  
Greenwich Street,  
New York,  
NY 10013,  
USA  
CITIUS33  
www.citibank.com  
Tel: +800-285-3000

### Keb Hana Korea →

55,  
Eulji-ro,  
Jung-gu,  
Seoul Republic of Korea  
KOEXKRSE  
www.hanabank.com  
Tel: +82-02-2002-1111

## විදේශ විනිමය හුවමාරු සමාගම්

**Al Ahalia Exchange →**

P.O. Box: 35245  
Electra Street,  
Abu Dhabi  
UAE  
Tel: +971229666

**Al Ansari Exchange →**

Al Ansari Exchange LLC  
Al Ansari Business Centre  
Level 8  
UAE  
Tel: +97143772890/+97143772788

**Al Fardan Exchange Qatar →**

Al Fardan Centre Grand Hamad  
Avenue  
P.O. Box: 339,  
Doha,  
Qatar  
Tel: +97444537755

**Al Fardan Exchange UAE →**

P.O. Box: 498,  
Liwa Street,  
Abu Dhabi  
UAE  
Al Fardan Exchange LLC Regional  
Management Office  
P.O. Box: 2095,  
Khalid Bin Walid Road,  
Burdubai.  
Dubai  
UAE  
Tel: +9712622322

**Al Mulla Exchange →**

P.O. Box: 177  
Safat 13002  
Kuwait  
Tel: +96522478250/+22478242

**Al Rajhi Bank →**

Olaya Street,  
Aqaria 3,  
Riyadh,  
11411,  
Kingdom of Saudi Arabia  
www.alrajhibank.com.sa  
Tel: +96614603333

**Al Rostamani →**

The Maze Tower  
Level 18  
Sheikh Zayed Road,  
P.O. Box: 10072,  
Dubai  
UAE  
Tel: +97144543200/+97144543284

**Al Dar for Exchange Works →**

Al Dar for Exchange works  
IBA Building C Ring  
Doha  
Qatar

**Arabian Exchange →**

Mercure Grand Hotel  
(Sofitel Shopping Complex),  
Ground Floor,  
Mushaireb Street,  
P.O. Box: 3535,  
Doha  
Qatar  
Tel: +97444438300

**Arab National Bank – KSA →**

Building King  
Faysal Street  
Al Mouraba  
Area 56921.  
Saudi Arabia  
Tel: +966114029000

**LuLu Exchange →**

P.O. Box: 881 Postal Code 112,  
Ruwi High Street,  
Muscat,  
Sultanate of Oman  
Tel: +97126547019

**Bahrain Exchange →**

Bahrain Exchange Company  
W.L.L M Floor Al Hajery Building  
P.O. Box: 29149,  
Safat 13152  
Kuwait  
Tel: +96522089039/+96522280520

**Bahrain Finance Company →**

(Ez remit is a product of BFC)  
P.O. Box: 243,  
3rd Floor,  
Bab Al Bahrain Building  
Manama  
Bahrain  
Tel: +97339958195

**Bank Al Bilad →**

Corporate Banking Division  
P.O. Box: 140  
Riyadh 11411  
Saudi Arabia  
Tel: +96692000/002

**City Exchange Company →**

City Exchange Co. LLC,  
Al wathan Doha Qatar  
City-Exchange Main Branch and  
Head Office  
Tel: +974 4476 9777

**City International Exchange →**

Abdullah Dashti Building  
Near KPTC Bus Depot.,  
Al Mirqab Abdullah Mubarak Street  
P.O. Box: 21804  
Safat 13079  
Kuwait  
Tel: +9652448507/2441845

**Delma Exchange →**

304, Al Montazah Tower,  
Zayed the First Street,  
Khalidiya,  
Abu Dhabi  
UAE  
Tel: +97124915757

**Dollarco Exchange Co Limited →**

P.O. Box: 26270  
Safat 13123  
Kuwait  
Tel: +96522412767/22454713

**Habib Qatar Exchange →**

Al Asmakh Building  
Grand Hamad Street,  
Doha Qatar  
Tel: +97444425151/44328853

**Index Exchange/Former Habib Exchange UAE →**

Office 201,  
2nd Floor,  
Sons of Jassim Darwish Building,  
Zayad 1st Street,  
Khalidiyah  
P.O. Box: 2370  
Abu Dhabi  
UAE  
Tel: +97126272656

**Instant Cash →**

Instant Cash FZE  
P.O. Box: 3014  
Dubai  
UAE  
Tel: +971 4 2059000/Ext: 260

**Kapruka Pty Limited →**

2251,  
Princes Highway,  
Mulgrave,  
Australia  
Tel: +61395445060/95432123

**Majan Exchange →**

P.O. Box: 583  
P.C 117  
Ruwi  
Sultanate of Oman  
Tel: +96824794017/18

**National Exchange Company →**

Via Ferruccio  
30,00185  
Rome  
Italia  
Tel: +390644341221 (Direct)

**Oman & UAE Exchange Centre →**

P.O. Box: 1116  
Al Hamriyah  
P.C.131  
Muscat  
Sultanate of Oman  
Tel: +96824796533

## Exchange Companies

---

### Samba Financial Group →

P.O. Box: 833  
Riyadh 11421  
Kingdom of Saudi Arabia  
Tel: +966112117473/+966112117424

---

### Small World →

Parliament House,  
12 Salamanca Place,  
London,  
SE 1 7HB,  
United Kingdom  
Tel: +44 20 7407 1800

---

### Transfast →

44 Wall Street,  
4th Floor  
New York  
NY10005  
Trans-Fast GCC 903  
Al Thurayya 2 Dubai Media City  
Dubai  
UAE  
Tel: +971 4 4587251

---

### UAE Exchange →

UAE Exchange Centre LLC,  
P.O. Box: 170,  
5th Floor,  
Tamouh Tower (Building No. 12),  
Marina Square,  
Al Reem Island,  
Abu Dhabi,  
UAE  
Tel: +97124945406

---

### Unistream →

20,  
Verhnyaya Maskovka Street,  
Building 2  
127083  
Moscow  
Russia  
Tel: +74955179260

---

### Valutrans →

Valutrans SPA  
Via M.Gioia,  
168 20125 Milan  
Italy  
Tel: +39 0291431306

---

### Wall Street →

Wall Street Exchange Centre LLC  
2201 Twin Towers  
Baniyas Road,  
Dubai  
UAE  
Tel: +97142284889/  
+971508764289/  
+971504801659

---

### Xpress Money →

X Press Money Services Limited.  
6th Floor  
Al Ameri Building TECOM,  
P.O. Box: 643996  
Sheikh Zayad Road,  
Dubai  
UAE  
Tel: +97148186000/  
+97148186000/  
Ext: 6132/+97148186227

---

### Doha Bank – Qatar →

Doha Bank Head Office Tower,  
Corniche Street West Bay  
P.O. Box: 3818,  
Doha, Qatar  
Tel: +97444257683

## යුරෝපීයීය සාමාජිකත්වය

---

La Banque Postale France →  
115 Rue de Sevres  
CP.P210 75275  
Paris Cedex 06  
France  
Tel: +33157754947

# මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

## ගිණුම්කරණ ප්‍රතිපත්තින් →

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතකර ඇති නිශ්චිත මූලධර්ම, පදනම්, ගිවිසුම්, නීති හා පරිච්ඡේද.

## උපවින පදනම →

ගණුදෙනු හා වෙනත් සිද්ධීන් වලින් වන බලපෑම මුදල් හෝ මුදල් සමාන දෙයකින් ලැබීම හෝ ගෙවීම තෙක් ප්‍රමාද නොකොට ගනුදෙනු හා වෙනත් සිද්ධීන් සිදුවන අවස්ථාවේදීම එහි බලපෑම හඳුනාගැනීම.

## ජීවගණක ලාභ/අලාභ →

ආයතනයක විශ්‍රාම සැලැස්මේ ඇස්තමේන්තුව සහ සත්‍ය අත්දැකීම් අතර වෙනසින් ඇතිවන්නා වූ ලාභ හෝ අලාභ, ජීවගණක ලාභ/අලාභයි.

## ක්‍රමක්‍ෂය →

අස්පාශ්‍ය වත්කමක ක්‍ෂය කළ හැකි අගය එහි ප්‍රයෝජනවත් ජීවිතකාලය පුරා ක්‍රමානුකූල පදනමක් මත විභජනය කිරීම.

## ක්‍රමක්‍ෂය පිරිවැය →

ක්‍රමක්‍ෂය පිරිවැය යනු මූල්‍ය වත්කම්/මූල්‍ය වගකීම්, මූලික හඳුනාගැනීමේදී ගණනය කරනු ලබන අගයෙන් සඵල පොලී ක්‍රමය උපයෝගී කරගනිමින් ආපසු ගෙවූ මුදල් මුදල අඩුකර, සමුච්චිත ක්‍රමක්‍ෂය අඩුකර/එකතුකර හෝ ආරම්භක වටිනාකම හා කල්පිරීමේදී ඇති වටිනාකම අතර වෙනස හා හානිකරණය හෝ රැස්කිරීමට නොහැකිවීම මත සිදු කරන අඩුකිරීම් හැර මෙය ගණනය කරනු ලබයි.

## විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් →

මේ යටතට විකිණීම සඳහා පවතින ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම් හෝ ණය හා අත්තිකාරම් ලෙස හෝ ලාභ/අලාභ තුළින් සාධාරණ වටිනාකමට ගලපන ලද මූල්‍ය වත්කම් හෝ කල්පිරෙන තෙක් දරා සිටින ආයෝජන ලෙස වර්ගීකරණය නොකළ වත්කම් අයත් වේ.

## බාසල් III →

බාසල් III යනු බැංකු වල ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය සහ ද්‍රවශීලතාවය පිළිබඳ බැංකු අධීක්ෂණ බාසල් කමිටුව විසින් නිකුත් කරන ලද ගෝලීය ස්වේච්ඡා නියාමන කාර්යයරාමුවකි.

## පදනම් අංකය →

සියයට දශම බිංදුවකින් එක යන අවස්ථාව (සියයට 0.01); පදනම් අංක 100ක් සියයට 1කි. පොලී අනුපාතයන් හෝ සුරැකුම්වල ප්‍රතිලාභවල වලනයන් නියම කිරීමේදී භාවිතා කරනු ලැබේ.

## ව්‍යාපාර ආකෘති ඇගයීම →

මෙය මූල්‍ය වත්කම් වර්ගීකරණ ක්‍රියාවලියේ පළමු පියවරයි. ව්‍යාපාර ආකෘතිය යනු ආයතනයක් විසින් මුදල් ප්‍රවාහ උත්පාදනය සඳහා මූල්‍ය වත්කම් කළමනාකරණය කරනු ලබන ආකාරයයි. උපකරණ මට්ටමට වඩා මූල්‍ය වත්කම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබිඹු වන මට්ටමක එය තීරණය වේ. ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 ව්‍යාපාර ආකෘති තුනක් හඳුනාගෙන ඇත. "එකතුකර ගැනීම සඳහා රඳවාගත්", "එකතුකර ගැනීම සඳහා රඳවාගත් සහ විකිණීම" සහ "වෙනත්" ව්‍යාපාර ආකෘතිය තීරණය කිරීමට එක් එක් ව්‍යාපාර ආකෘතියේ අරමුණු වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරයේ කාර්යසාධනය ප්‍රධාන කළමනාකාරිත්වයට වාර්තා කරන ආකාරය සහ ව්‍යාපාරයේ කළමනාකරුවන්ට ප්‍රතිලාභ ගෙවීම උදාහරණ වේ.

## ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත →

අන්තර්ජාතික පියවීම (BIS) සඳහා බැංකුව විසින් සැලසුම් කළ හා දේශීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නවීකරණය කරන ලද රාමුවට අනුව නිශ්චිතව දක්වා ඇති ප්‍රාග්ධන හා අවදානම් බර තැබූ වත්කම් අතර ඇති සම්බන්ධතාවය.

## ප්‍රාග්ධන සංරක්ෂක අවරෝධකය →

නියාමනයන් විසින් බාසල් III යටතේ ප්‍රාග්ධන අවරෝධකය විස්තර කරනු ලබන්නේ ආතති වලින් ඔබ්බට කාලවලදී බැංකු විසින් ස්ථාපිත කරන ලද ප්‍රාග්ධන සංරක්ෂකයන් අලාභ ලබන අවස්ථාවලදී එය අඩු කිරීම සඳහා ආපසු ගතහැකි පරිදි නිර්මාණය කරන සහතිකවීමක් ලෙසයි. බැංකුවල ප්‍රාග්ධන මට්ටම ප්‍රාග්ධන සංරක්ෂක අවරෝධක පරාස මට්ටමට වඩා අඩු වූ විට ප්‍රාග්ධන බෙදාහැරීම් නියාමනයන් විසින් සීමා කරනු ලබයි.

## ප්‍රාග්ධන වියදම් →

දේපල පිරිසිදු හා උපකරණ මිලදී ගැනීම සඳහා දරන ලද වියදම්.

## ප්‍රාග්ධන ලාභ →

වත්කමක් ඉවත් කිරීමෙන් (විකිණීමෙන්) ලැබෙන මුදලින් වත්කමේ පිරිවැය හා විකිණීම සඳහා වූ පිරිවැය අඩු කළ පසු ලැබෙන්නා වූ ලාභ ප්‍රාග්ධන ලාභ වේ.

## ප්‍රාග්ධන සංචිත →

1988 අංක 30 දරන බැංකු පනත යටතේ නිශ්චිතව සඳහන් කර ඇති අරමුණු සඳහා වෙන්කර ඇති සංචිත අරමුදල් වලින් සහ දේපල ප්‍රත්‍යාගණන සමන්විත වේ. මෙය අඩුකිරීමට හෝ බෙදාහැරීමට මූල්‍ය කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.

## ධාරණ අගය →

වත්කම් හා වගකීම්වල සාධාරණ අගයට ගැලපුම් කිරීමට පෙර පවතින පොත් අගයයි.

## මුදල් උත්පාදන ඒකකය →

ස්වාධීන මුදල් ප්‍රවාහ ජනනය කරන සහ වෙනත් වත්කම්වලින් ස්වාධීනව ජනනය කරන මුදල් ප්‍රවාහයන්ගෙන් සමන්විත කුඩාම වත්කම් සමූහයයි.

## මුදල් හා සමාන දෑ →

වටිනාකම වෙනස්වීම පිළිබඳ සැලකිය යුතු අවදානමක් නොමැතිව ව්‍යවහාර මුදල් බවට වහාම පරිවර්තනය කළහැකි කෙටි කාලීන ඉහළ ද්‍රවශීලතා තත්ත්වයක් පවත්නා වූ ආයෝජන.

## සාමූහික ගිවිසුම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ වෘත්තීය සමිති අතර ඇති කරගන්නා ලද ත්‍රෛපාක්ෂික ගිවිසුම.

## ණය හානිකරණය සඳහා සාමූහිකව අගය කර සිදු කරනු ලබන වෙන් කිරීම් →

මෙය කළඹ හානිකරණ වෙන්කිරීම ලෙසද හැඳින්වේ. තනිව ගත් කළ විශේෂිත වටිනාකමක් නැති හෝ පාඩුවක් ඇතිවී ඇත්තේ ගිණුම් වාර්තා දිනයට එම වටිනාකම හඳුනා ගත නොහැකි එක සමාන ලක්ෂණයන්ගෙන් යුතු ණය සමූහයක් වෙනුවෙන් සාමූහික පදනමට කරනු ලබන ණය හානිකරණ අගය ගණනය කිරීමයි. ණය හා අත්තිකාරම්, ණය ආයෝජන කළඹ මත අගයනු ලබයි.

## බැඳියාවන් →

ණය පහසුකම් අනුමත කළ නමුත් වාර්තා කරන දිනට සේවා දායකයන් විසින් භාවිතා නොකරන ලද ප්‍රමාණය.

## සංකේදණයවීමේ අවදානම →

ප්‍රතිපාර්ශ්වයේ ඇති අසමාන ව්‍යාප්තිය සහ ආයෝජන කළඹ අනාවරණය වී ඇති ව්‍යාපාර අංශය හෝ භූගෝලීය ප්‍රදේශය මත ජනිත වන අවදානම.

## අසම්භාව්‍යයන් →

අනාගත සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක්, ප්‍රතිඵලය තහවුරු වන ශේෂපත්‍ර දිනට පවතින තත්ත්වය/අවස්ථාව.

## ආයතනික පාලනය →

සංස්ථාපිත ආයතන පාලනය කිරීමට උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියයි. ආයතන කළමනාකරණය කිරීම හා මෙහෙයවීමේදී විධායක කටයුතු සුපරීක්ෂණය කිරීමේදී සහ අයිතිකරුවන්ට මෙන්ම අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත වගවීමේ කාර්යය ඉටුකිරීම සම්බන්ධයෙන් අධිකාරී බලය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය මෙහිදී සැලකිල්ලට ගැනේ.

## පිරිවැයට ආදායම් අනුපාතය →

ණය පාඩු ප්‍රතිපාදන හැරුණු කොට මෙහෙයුම් වියදම් සහ ගනුදෙනු කළහැකි සුරැකුම්පත්වල අගය පහත වැටීම් සඳහා වන ප්‍රතිපාදන ශුද්ධ ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

පිරිවැය ක්‍රමය →

ආයෝජනය එහි පිරිවැයට වාර්තාගත කරන ගිණුම්කරණ ක්‍රමයකි. ආයෝජනයාගේ සමුච්චිත ශුද්ධ ලාභයෙන් බෙදාහැරීම් ලැබුණු ප්‍රමාණය දක්වා පමණක් ආයෝජනයාගේ ආදායම් ප්‍රකාශයේ එම ආයෝජනයේ ආදායම හඳුනාගනී.

ණය ශ්‍රේණිගත කිරීම් →

සංස්ථාපිත ආයතනයකට එහි ණය පියවීමේ හැකියාව හෝ එය පැහැර නොහැරීමේ සම්භාවිතාව සම්බන්ධයෙන් ස්වාධීන ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් සිදු කරනු ලබන ඇගයීම.

ණය අවදානම →

ණයගැතියෙකු හෝ අදාළ පාර්ශ්වයක් විසින් ගිවිසගත් කොන්දේසි ප්‍රකාර කටයුතු කිරීමට අපොහොසත්වීමෙන් පැන නැගී තත්ත්වය, ණය අවදානම නැතහොත් පැහැර හැරීමේ අවදානම වශයෙන් සරලව අර්ථ දැක්වේ.

මුදල් හුවමාරුව (SWAPs) →

මුදල් ඒකක තත්කාලීන විනිමය ගෙවීම් ක්‍රමය යටතේ මිලදී ගැනීම සහ මෙම මුදල් ප්‍රමාණය එම මුදල් ඒකකයෙන්ම ඉදිරි ගිවිසුම් ගෙවීම් ක්‍රමය යටතේ විකිණීම සඳහා සමගාමීව කටයුතු කිරීම ව්‍යවහාර මුදල් හුවමාරුවක් වේ.

පාරිභෝගික තැන්පතු →

ගිණුම් ගිණියන් විසින් තැන්පත් කරන මුදල් වේ. මෙම අරමුදල් වගකීම් ලෙස වාර්තා කර ඇත.

ගනුදෙනු කළහැකි සුරැකුම්පත් →

කෙටිකාලීනව යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කරගත් හා රඳවාගත් අලෙවි කළ හැකි සුරැකුම්පත්.

ණයකර →

සංස්ථාපිත ආයතනයක් විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන ණය උපකරණයකි.

විලම්බිත බදු →

ප්‍රවර්තන මූල්‍ය වර්ෂය තුළදී හැර අනෙකුත් මූල්‍ය වර්ෂයන්හිදී ගෙවීමට සිදුවන බදු වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන වල වෙන්කර තබනු ලබන ප්‍රමාණය.

ක්‍ෂය කිරීම →

වත්කමක ක්‍ෂය කළ හැකි වටිනාකම එහි ඵලදායී ජීවිත කාලය තුළ විධිමත්ව ප්‍රතිපාදනය කිරීම.

හඳුනාගැනීම ඉවත් කිරීම →

මින් පෙර මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ වලදී හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් පොත්වලින් ඉවත් කිරීම.

පැහැර හැරීම →

ණය හෝ වෙනත් මූල්‍ය වගකීමක් සඳහා වූ ගෙවීම් අනුක්‍රමයෙන් නොලැබීම පැහැර හැරීමකි. ණය සහ අන්තිකාරම් සඳහා වූ ගෙවීම් මගහැරීම, පැහැර හැරීම ලෙස සලකනු ලැබේ.

ව්‍යුත්පන්නයන් →

මූල්‍ය උපකරණයක් වන අතර, එහි මිල ඒ සඳහා භාජනය වන වත්කම් වල අගය මත තීරණය වෙයි.

ණයවර ලිපි →

තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂිත නියමයන් සහ කොන්දේසි යටතේ නියම කර ඇති මුදල දක්වා බැංකුවෙන් ලබා ගැනීමට තුන්වන පාර්ශ්වයක් වෙත බැංකුව විසින් බලය ලබා දෙන්නා වූ ලිඛිත පොරොන්දුවකි. ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීමේ අරමුණින් මෙය පිහිටුවා ඇත.

දේශීය වශයෙන් පද්ධතීමය වශයෙන් වැදගත් බැංකු →

දේශීය වශයෙන් පද්ධතීමය වශයෙන් වැදගත් බැංකු යනු අසාර්ථක වීමට ඉඩ දිය නොහැකි විශාල බැංකුයි. මෙවැනි බැංකු අර්බුදයකදී රටේ සැබෑ ආර්ථිකයට අනාවරණ බැංකු සේවා අඛණ්ඩව ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍ර වත්කම් රු. බිලියන 500 ට සමාන හෝ වැඩි බලපත්‍රලාභී වාණිජ බැංකු, දේශීය වශයෙන් පද්ධතීමය වශයෙන් වැදගත් බැංකු ලෙස නම් කර ඇත.

සාමාන්‍ය කොටසක ඉපයුම (EPS) →

සාමාන්‍ය කොටස් ගිණියන් සඳහා වූ ලාභය සාමාන්‍ය කොටස් ගණනින් බෙදූ විට ලැබෙන අගයයි.

ආර්ථිකමය එකතුකළ අගය →

ඵලදායීතාව පිළිබඳ මිනුමක් වන අතර, ඒ සඳහා සමස්ත ආයෝජිත ගිණිකම් පිරිවැය සැලකිල්ලට ගනු ලැබේ.

සඵල බදු අනුපාතය →

බදු පෙර ලාභයෙන් බෙදන ලද බදු සඳහා වන ප්‍රතිපාදන.

සඵල පොලී අනුපාතිකය →

මූල්‍ය උපකරණවලින් අනාගතයේදී ලැබිය යුතු මුදල් ප්‍රවාහයන් හෝ ලැබීම් අපේක්ෂිත ජීව කාලය තුළ හෝ සුදුසු පරිදි ඊට අනුරූප කෙටිකාලයක් තුළ මූල්‍ය වත්කම්/වගකීම් වල ශුද්ධ ප්‍රවර්තන අගයට අනුව වට්ටම් කිරීමට යොදාගනු ලබන පොලී අනුපාතය.

ගිණිකම් උපකරණ →

ආයතනයේ වගකීම් අඩුකර ගැනීමෙන් පසු වත්කම්වල ඉතිරිව ඇති ප්‍රමාණය.

ගිණිකම් ක්‍රමය →

ආයෝජනය මුලදී පිරිවැයට ගිණුම්ගත කොට ඉන්පසු ඇති වූ වෙනස්කම් මත ආයෝජනයාගේ ගිණුම්වල ශුද්ධ වටිනාකමට/ආයෝජකයාට ඇති ගිණිකමට වෙනස්කම් සිදුකොට ගිණුම් නැඹිමේ ක්‍රමයයි. ආයෝජකයාගේ ලාභය හෝ අලාභයෙන් ආයෝජනයාගේ කොටස ආයෝජනයා විසින් ඇතුළත් කරනු ලබයි.

ගිණිකම් අවදානම →

කොටස් වෙළඳපොළ විචලනයන් හේතු කොට ගෙන ගිණිකම් වටිනාකම ක්ෂය වීමට ඇති අවදානම.

පැහැර හැරීමට නිරාවරණය වීම →

මෙය වූ කලී ගිවිසුම් මත හෝ වෙනත් හේතූන් මත ලේඛනගත කර ඇති මුදල සහ පොලිය ආපසු ගෙවීමද ඇතුළුව වාර්තා කළ දිනට පසු නිරාවරණයවීමහි අපේක්ෂිත වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ඉදිරි පැහැර හැරීම් දිනකදී නිරාවරණයවීමේ තක්සේරුවකි.

අපේක්ෂිත ණය අලාභ →

මෙය ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 - මූල්‍ය උපකරණ යටතේ පවතින ණය අලාභ භාතිකරණ කිරීමේ ක්‍රමයකි. මෙය පැහැර හැරීමේ සම්භාවිතාව පැහැර හැරීමට නිරාවරණය වීම, පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව ලෙස වට්ටම් සහිත නිෂ්පාදන වේ. අපේක්ෂිත ණය අලාභ, අපක්ෂපාතී මිනුම් වන අතර එය තීරණය කරනු ලබන්නේ විය හැකි ප්‍රතිඵල පරාසයක් තක්සේරු කිරීමෙනි.

විදේශ විනිමය ලාභය/අලාභය →

විදේශ විනිමය ගනුදෙනු සිදුවන දිනය/අවසන් වාර්තාගත දිනය සහ පියවීම් වාර්තා කරන දිනය අතර විදේශ විනිමය අනුපාත අතර ඇති වෙනස මත විදේශ විනිමය ලාභ උපදී. මෙය විදේශ මුදල් වෙළඳාම මතද උපදී.

සාධාරණ අගය →

දැනුවත් හා කැමැත්ත දක්වන පාර්ශ්වයන් අතර සිදුවන අනෙක් දුරින් ගනුදෙනුවකදී ණයක් පියවීම සඳහා හෝ වත්කමක් හුවමාරුකර ගැනීම සඳහා යොදාගත හැකි අගයයි.

මූල්‍ය වත්කම් →

මූල්‍ය වත්කම් යනු මුදල්, වෙනත් ආයතනයක ප්‍රාග්ධන උපකරණ හෝ වෙනත් ආයතනයක මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් ලැබීමට ගිවිසුම් ප්‍රකාරව ඇති අයිතියයි.

ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් →

වත්කම පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාර ආකෘතියක් තුළ වත්කමක් පවත්වා ගෙන යනු ලැබේ නම්, කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහයන් රැස් කිරීමට, වත්කම් තබා ගැනීම සහ මූල්‍ය වත්කමේ ගිවිසුම් නියමයන් නිශ්චිත දිනයක් මත පදනම්ව ගෙවනු ලබන මුදල් ප්‍රවාහයන් සඳහා ගෙවනු ලබන ප්‍රාග්ධනය සහ නොගෙවූ ප්‍රාග්ධනය සඳහා වූ පොලිය.

විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් →

මෙහි විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ ණය සහ ගිණිකම් උපකරණ ඇතුළත් වේ. ණය උපකරණයක් මෙසේ ගණනය කරනු ලබන්නේ, එය කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහ එකතු කිරීම සහ මූල්‍ය වත්කම් විකිණීම යන දෙකම මගින් ව්‍යාපාරයේ ආකෘතිය තුළ පවත්වාගෙන යනු ලබන්නේ නම් එය නියමිත දිනට නිශ්චිත දිනයන් මත ඉහළ යන මුදල් ප්‍රවාහයන් සඳහා ගෙවනු ලබන ප්‍රාග්ධනය සහ නොගෙවූ ප්‍රාග්ධන සඳහා වූ පොලියෙනි. ගිණිකම් ආයෝජන, විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයට අනිවාර්යයෙන් වර්ගීකරණය කළ හැක්කේ ශ්‍රී ල.ගි.ප්‍ර. 32 මූල්‍ය උපකරණ ප්‍රමිතයෙහි ගිණිකම් නිර්වචනයට අනුව "ඉදිරිපත් කිරීම සහ විකිණීමට තබා නොමැති" යටතේය.

### මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

**ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්** → ක්‍රමක්‍ෂය පිරිවැයට හෝ විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයට වර්ගීකරණය කර නොමැති සියලු මූල්‍ය වත්කම් මේ යටතට ගැනේ. මෙය විකිණීමට පවතින හෝ කළමනාකරණයට පවතින සහ ඒවායේ කාර්යසාධනය සාධාරණ අගයේ පදනම මත ඇගයීමට ලක් කෙරේ. එමෙන්ම මේවා රඳවා ගැනීමට කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහ මත එකතු නොකළ හෝ කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහ මත එකතු නොකළ සහ විකිණීම සඳහා නොපවතින මූල්‍ය වත්කම් යන දෙයාකාරයෙන් පවතින රඳවාගත් මූල්‍ය වත්කම් වේ.

**මූල්‍ය උපකරණ** →

එක් පාර්ශ්වයකට මූල්‍ය වත්කමක් සහ අනෙක් පාර්ශ්වයට මූල්‍ය වගකීමක් හෝ හිමිකමක් ජනනය කරනු ලබන ගිවිසුමකි.

**මූල්‍ය වගකීම** →

වෙනත් ඒකකයකට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට ඇති ගිවිසුම් ගත බැඳීමක්.

**ඇපයට කබන ලද පවරාගත් දේපල** →

පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය තෘප්ත කිරීමෙන් අත්පත් කරගන්නා ලද දේපල.

**විදේශ ව්‍යවහාර මුදල් අවදානම** →

දේශීය විනිමය හැරුණු විට අනෙකුත් විදේශ විනිමයන් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන අවදානම මෙහිදී සැලකේ. විදේශ මුදල් හුවමාරු අනුපාතයේ අහිතකර වෙනස්වීම් මත විදේශ මුදලින් පවතින වත්කම්/වගකීම් වල අගය අඩු විය හැක.

**විදේශ විනිමය ගිවිසුම්** →

ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සමග අනාගත දිනයක වර්තමානයේ එකඟවන අනුපාතයට හුවමාරු කිරීමට දෙපාර්ශ්වයක් විසින් ඇති කර ගන්නා එකඟතාවයකි.

**පොදු ප්‍රතිපාදන** →

තනි පුද්ගල පහසුකම් මත ණය පාඩු තීරණය කළ නොහැකි අවස්ථාවලදී සමුච්චිත තීරාචරණයවීම් හමුවේ ණය හා අත්තිකාරම් මත අනාගතයේදී සිදු වෙනැයි අපේක්‍ෂිත අලාභයන් ගෙවා දැමීම සඳහා වෙන්කර ඇති අරමුදල්.

**සමූහය** →

සමූහය යනු, පරිපාලකය සහ එහි සියලුම පරිපාලිතයන්ය.

**ඇපවීම්** →

ණය ගෙවීමට නියමිත තැනැත්තෙකු එය පියවීමට අපොහොසත් වුවහොත් එම වගකීම ඉටු කිරීමට එක් පාර්ශ්වයක (ඇපකරු) පොරොන්දුව මත බැඳෙන ඉන්ද්‍රජාලීය ගිවිසුමකි.

**ගෝලීය වාර්තාකරණ මූලපිරීම්** →

මෙය ව්‍යාපාර සඳහා උපකාරී වන්නා වූ අන්තර්ජාතික ස්වාධීන ප්‍රමිත ආයතනයක් වන අතර මෙය ව්‍යාපාර, රාජ්‍ය සහ අනෙක් සංවිධාන සඳහා ඒවායේ ගැටළු වලට බලපාන්නාවූ දේශගුණික විපර්යාස, මානව හිමිකම් සහ දූෂණය වැනි දෑ තේරුම් ගැනීමට සහ සන්නිවේදනයට උපකාරී වන්නා වූ අන්තර්ජාතික ස්වාධීන ප්‍රමිත ආයතනයකි. මෙය තිරසාර සංවර්ධනයක් ලබාගැනීමට ව්‍යාපාරයට අවශ්‍ය වන්නා වූ මාර්ගය ප්‍රවර්ධනය කරයි.

**ඉදිරි රැකුම්** →

අවාසිදායක මිල වෙනස්වීම් (පොලී අනුපාත සහ භාණ්ඩ මිල) නිසා ඇතිවන්නා වූ අවදානමක් එම අවදානම බලපැවැත්වෙන ගනුදෙනු ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමෝපායන්ය.

**කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන** →

කල් පිරීම තෙක් රඳවා ගැනීමේ අභිලාශය හා හැකියාව ඇති නිශ්චිත වටිනාකමක් සහ නිශ්චිත කල් පිරීමේ කාලයක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්.

**වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය ආයෝජන** →

කෙටි කාලීනව (අවුරුදු 1 ක කාලසීමාවට අඩු) යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කර ගත් ණය සහ හිමිකම් ආයෝජන

**ගුණාත්මක බවින් ඉහළ ද්‍රවශීල වත්කම්** →

ආතති කාලසීමාවන් තුළ ද්‍රවශීල හා ශ්‍රී ලංකා මහ බැංකුවට යෝග්‍ය බැඳීම් රහිත වත්කම්. නිදසුන් ලෙස මුදල් හා මහ බැංකුව හා මධ්‍යම බැංකු මත හිමිකම් මීට ඇතුළත්ය.

**අන්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා තක්සේරු ක්‍රියාවලිය (ICCAP)** →

පවතින බැංකුකරණ අවදානම් සඳහා අමතර ප්‍රාග්ධනයක් යොමු කරන බවට බැංකුව විසින් සහතික වීමේ ක්‍රියාවලියයි.

**භානිකරණය** →

වත්කමක් මගින් අයකර ගත හැකි මුදල් ප්‍රමාණය, එහි ප්‍රවර්තන අගයට වඩා අඩුවූ විට උද්ගත වන තත්ත්වයකි.

**භානිකරණයට ගැලපීම් සිදුකරන ලද වත්කම් කළඹ** →

තනිව ගත්කළ වැදගත් වන, භානිකරණය සඳහා ගැලපීම් සිදුකරන ලද ණය කළඹ හා තනිව ගත්කළ වැදගත් නොවන නමුත් දින 180 ට වැඩිකාලයක් ගෙවීම් පැහැර හරින ලදුව ඇති ණය කළඹ මේ නමින් හැඳින්වේ.

**භානිකරණය සඳහා වූ දීමනාව** →

සිදුවී ඇති අලාභයක් වෙනුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට ලාභයෙන් සිදුකරන වෙන් කිරීමකි. මෙය තනිව හෝ සාමූහිකව හඳුනාගනු ලබයි.

**භානිකරණ ගාස්තු/නැවත අයවීම්** →

වත්කමකින් ජනිත වන අනාගත වට්ටම් කළ මුදල් ප්‍රවාහයන්ගේ සහ වත්කමේ වර්තමාන වටිනාකම අතර වෙනස.

**භානිකරණ ණය** →

සමාගම් විසින් ගිවිසුම් පරිදි ලැබිය යුතු ණය මුදල් ප්‍රමාණ සියල්ල එකතු කිරීමට බලාපොරොත්තු නොවන හෝ එම ණය මුදල් ප්‍රවාහ ගිවිසුම් ප්‍රකාර දිනයට පසු දිනයකදී එකතු කිරීමට බලාපොරොත්තු වීම.

**කේවල භානිකරණය** →

තනි තනිව ගත් කළ සැලකිය යුතු ගිණුම් සහ සාමූහික භානිකරණයට අයත් නොවන සියලු ගිණුම් අලාභය සඳහා කොතරම් දුරට අනාවරණය වනවාද යන්න තක්සේරු කිරීම.

**අස්පාශ්‍ය වත්කම්** →

අස්පාශ්‍ය වත්කමක් යනු භෞතිකමය තත්ත්වයක් නොමැති හඳුනාගත හැකි වත්කමකි. ආයතනික බුද්ධිමය දේපල (උදාහරණ ලෙස, ජේටන්ට් බලපත්‍රය, පුරස්කාරය, වෙළඳ ලකුණ, ව්‍යාපාර පටිපාටි), හිමිකම්, කීර්තිනාමය, වෙළඳ නාමය ආදිය වර්තමාන පොදු අස්පාශ්‍ය වත්කම් ගණයට අයත් වේ.

**අවිනිශ්චිත පොලී** →

අක්‍රීය ණය හා අත්තිකාරම් මත ඇතිවන පොලී.

**පොලී අනුපාත අවදානම** →

මූල්‍ය සාධන පත්‍රයක සාධාරණ වටිනාකම හෝ අනාගත මුදල් ප්‍රවාහ වෙළඳපොළ පොලී අනුපාතවල වෙනස්වීම් හේතුවෙන් උච්චාවචනය වීමේ අවදානම.

**පොලී ව්‍යාජ්‍යතාව** →

පොලී අනුපාතික, විනිමය අනුපාතික, ණය ව්‍යාජ්‍ය සහ වෙනත් වත්කම් මිල වැනි විචල්‍යයන් නිසා පොලී උපයන වත්කම් හා පොලී සහිත වගකීම් මත උපයන ලද පොලී අනුපාතිකයෙහි සාමාන්‍යය හා ගෙවන ලද පොලී අනුපාතිකයෙහි සාමාන්‍යය අතර ඇති වෙනස නිරූපණය කරයි.

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

ආයෝජන දේපල →

භාවිතයට හෝ විකිණීමට හැර හුදෙක් බදු කුලී ඉපයීමට හෝ ප්‍රාග්ධන වටිනාකම වැඩිවීම හෝ දෙකම සඳහා (අයිතිකරු විසින් හෝ මූල්‍ය කල්බදු යටතේ බදු ගැනුම්කරු විසින්) තබා ගෙන ඇති දේපල (ඉඩම් හෝ ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලකින් කොටසක් හෝ ඒ දෙකම) වේ.

ආයෝජන සුරැකුම්පත් →

ප්‍රාග්ධන වර්ධන අරමුණු සඳහා අත්පත් කරගත් හා රඳවාගත් සහ සාමාන්‍යයෙන් කල්පිරීම තෙක් රඳවාගන්නා සුරැකුම්පත්.

පොළී අනුපාත හුවමාරු →

නිශ්චිත මුදල් මුදලක් මත පදනම්ව එක් ඉදිරි පොලී ගෙවීම් ප්‍රවාහයක් තවත් ඉදිරි පොලී ගෙවීම් ප්‍රවාහයකට හුවමාරු වීමට අදාළ පාර්ශ්ව 2 ක් අතර එකඟතාව.

ප්‍රධාන කළමනාකරණ පිරිස →

අධ්‍යක්ෂවරුන්ද ඇතුළුව ආයතනයක ක්‍රියාකාරකම් සෘජුව හෝ වක්‍රාකාරව සැලසුම්කරණය, මෙහෙයවීම සහ පාලනය සඳහා අධිකාරය සහ වගකීම් දරන පුද්ගලයින්ය.

තෝලන අනුපාතය →

මෙය ස්ථර I ප්‍රාග්ධනය හා මුළු නිරාවරණය වීම් අතර අනුපාතය මිනීමක් වේ. ශේෂප්‍රගත හා ශේෂප්‍රගත නොවන අයිතම හා ව්‍යුත්පන්න මුළු නිරාවරණවීම් වලට අයත් අතර නිරාවරණවීම් එහි ගිණුම්කරණ මිනුම් අනුව පැවතිය යුතුය. අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා බැංකු ක්ෂේත්‍රය තුළ අතිරේක තෝලනයන් ගොඩනැගීම සීමා කිරීම මෙම අතිරේක මිනුම් මගින් අපේක්ෂිතය.

ද්‍රවශීල වත්කම් →

මුදල් ලෙස රඳවාගන්නා ලද හෝ වෙනත් බැංකුවල තැන්පතු, විනිමය බිල්පත් සහ භාණ්ඩාගාර බිල්පත් වැනි පහසුවෙන් මුදල් බවට පත් කළහැකි ආකාරයෙන් පවතින වත්කම් මේ මගින් දක්වා ඇත.

ද්‍රවශීල වත්කම් අනුපාතය →

මහ බැංකුව විසින් ප්‍රකාශිත පරිදි මුදල් හෝ පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි ආකාරයෙන් පවතින වත්කම්, අසම්භාව්‍ය වගකීම්ද ඇතුළුව මුළු වගකීම් වලින් බෙදීමෙන් මෙම අනුපාතය ලබාගැනේ.

ජීවකාල අපේක්ෂිත ණය පාඩු →

මූල්‍ය උපකරණයක අපේක්ෂිත ජීව කාලය තුළ ඇති විය හැකි සියලු පැහැර හැරීම්වල ප්‍රතිඵල ලෙස පැන නගින අපේක්ෂිත ණය පාඩු. "මූල්‍ය උපකරණ" පිළිබඳ ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 ට අනුව, මූලාරම්භයේ පටන් ණය පාඩුවල සැලකිය යුතු වර්ධනයක් නොමැති විටකදී හැර අපේක්ෂිත ණය පාඩු දීමනාව, ජීවකාල අපේක්ෂිත ණය පාඩු මත පදනම් විය යුතුය.

ද්‍රවශීලතා ආවරණ අනුපාතය →

ඉදිරි දින 30 තුළ ඇතුළත පිටතට ගලායන ශුද්ධ මුදල් වලට සාපේක්ෂව බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත ද්‍රවශීලතා වත්කම් වල අනුපාතයයි. මෙම ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත ද්‍රවශීල වත්කම් අවහිරතා නොමැති ආතති අවස්ථා වලදී වෙළඳපොළෙහි ද්‍රවශීලතාවයෙන් යුතු සහ පූර්ණ වශයෙන් මහ බැංකු සුදුසුකම් ඇති ඒවා විය යුතුය.

ද්‍රවශීලතා අවදානම →

ඒකකයක් විසින් මූල්‍ය වගකීම සම්බන්ධ බැඳීම් සපුරාලීම සඳහා මුහුණ පෑමට සිදු වන දුෂ්කරතාවය පිළිබඳ අවදානම.

ණය සහ ලැබිය යුතු දෑ →

වෙළඳපොළේදී වටිනාකමක් තීරණය වී නොමැති සාම්ප්‍රදායික ණය වත්කම්ය. (උපද්‍රවන ලද හෝ අත්පත් කරගත්).

ගෙවීම් පැහැර හැරීම නිසා ඇතිවන පාඩුව →

ණයගැතියා ගෙවීම් පැහැර හැරීම නිසා ණය හිමියාට සිදුවන අලාභය මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

ණයට වටිනාකම් අනුපාතය →

මුල් උකස් අයිතියෙහි වටිනාකම, සැබෑ දේපළක සමස්ත ඇගයුම් වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙස ගණිතමය අනුසාරයෙන් ඉදිරිපත් කිරීම. ණය සඳහා යෝග්‍ය අවදානම් මට්ටම තීරණය කිරීමෙහි ලා ණයට වටිනාකම් අනුපාත ප්‍රතිශතය භාවිතා කෙරෙන අතර, එමගින් ණයකරුට ලබා දෙන ණයෙහි නිවැරදි මිල තීරණය කළ හැකි වේ.

වෙළඳපොළ අවදානම →

පොළී අනුපාත, විනිමය අනුපාත, ණය ව්‍යාප්තිය සහ වෙනත් වත්කම් මිල ආදී වෙළඳපොළ විචල්‍යයන්ගේ වෙනස්වීම් හේතුකොටගෙන මූල්‍ය උපකරණයන්හි අගය වෙනස්වීම මත අලාභ ඇතිවීමේ හැකියාව.

ප්‍රමාණාත්මක බව →

යම් ගනුදෙනුවක හෝ සිදුවීමක සාපේක්ෂ වැදගත්කම හෝ යම් ගනුදෙනුවක් හෝ සිදුවීමක් මඟහැරීම හෝ අවප්‍රකාශවීම මූල්‍ය ප්‍රකාශන ප්‍රයෝජනයට ගන්නා පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් සිදු කරන්නේ නම් එය ප්‍රමාණාත්මක ගනුදෙනුවකි.

ශුද්ධ පොලී ආදායම →

ආයෝජන කළඹින් ලද පොලී ආදායම සහ තැන්පතු මත ගෙවන ලද පොලී අතර ඇති වෙනස.

ශුද්ධ පොලී ආන්තිකය →

පොලී උපයන සාමාන්‍ය වත්කම් වලින් බෙදන ලද ආන්තිකය, ශුද්ධ පොලී ආදායම ලෙස හඳුන්වයි.

අක්‍රීය ණය →

තුන්මසකට වඩා වැඩි කාලයක් නොගෙවන ලද ණය.

නොසටුවා ගිණුම් →

දේශීය බැංකුවක් විසින් විදේශීය රටක එම රටෙහි ව්‍යවහාර මුදලින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකි.

අක්‍රීය ණය අනුපාතය →

සමස්ත අක්‍රීය ණය හා අන්තිකාරම් ප්‍රමාණය, සමස්ත ණය හා අන්තිකාරම් කළඹින් බෙදන ලද විට ලැබෙන අනුපාතය.

ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය →

ආතති අවස්ථාවක් උපකල්පනය කරමින්, අවශ්‍ය ස්ථාවර අරමුදල් වලට සාපේක්ෂව ප්‍රයෝජනය සඳහා ඇති අරමුදල් වල අනුපාතයයි. හිමිකම් ප්‍රාග්ධනය, අවුරුද්දකට වැඩි කාලයක් සහිත වරණීය කොටස් සහ වසරකට වැඩි කාලයක් ලෙස තක්සේරු කරන ලද වගකීම් යනාදී අයිතමයන් ප්‍රයෝජනයට ගත හැකි අරමුදල් වලට ඇතුළත් වේ. බාසල් III කොන්දේසි වලට අනුව 2018 සිට මෙම අනුපාතය 100% විය යුතුය. අපේක්ෂා නොකළ සිදුවීම් වල ප්‍රතිවිපාක ආමන්ත්‍රණය කිරීම සඳහා ශුද්ධ අරමුදල් ආවරණ අනුපාතය තවමත් නිරීක්ෂණ අවධියෙහි පවතී.

මූල්‍ය තත්ත්වය පිළිබඳ

ප්‍රකාශනයෙන් පරිබාහිර වූ ගනුදෙනු →

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනට හඳුනා නොගත් නමුත් අසම්භාව්‍යයන් හෝ වගකීම් ජනිතවන්නා වූ වත්කම් හෝ වගකීම් මේ නමින් හැඳින්වේ.

මෙහෙයුම් අවදානම →

ප්‍රමාණවත් නොවන හා අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයන් සහ පද්ධතීන් හෝ බාහිර සිදුවීම් නිසා ඇතිවන අවදානම.

විවෘත ණය නිරාවරණ අනුපාතය →

මුළු ශුද්ධ අක්‍රීය ණය සහ අන්තිකාරම්, නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස දක්වීම මෙම අනුපාතයයි.

පරිපාලකය →

පරිපාලකය යනු එක් පරිපාලක සමාගමක් හෝ ඊට වැඩියෙන් අති ආයතනයකි.

කළඹ →

රාජ්‍ය සුරැකුම්, ණය හා අන්තිකාරම්, සාමාන්‍ය කොටස් ඇතුළු ආයෝජන සංවිනයකි.

පැහැර හැරීමේ සම්භාවිතාව →

යම් වගකීමකට බැඳී සිටින තැනැත්තා එම වගකීම පැහැර හැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සෑම ගණුදෙනුකරුවෙක් පිළිබඳවම සිදු කෙරෙන අභ්‍යන්තර තක්සේරුවකි.

### මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

#### වෙන්කිරීම් ආවරණය →

අක්‍රීය ණය හා අත්තිකාරම් සඳහා වට්ටම් කිරීමට ප්‍රථම ශුද්ධ අක්‍රීය ණය හා අත්තිකාරම් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කෙරෙන ණය අලාභ සඳහා වන සමස්ත වෙන්කිරීම්ය.

#### ප්‍රක්ෂේපිත ණය ඒකක ක්‍රමවේදය →

අවසාන වගකීම ගොඩනැගීම සඳහා සේවාවට අදාළ එක් එක් කාල පරිච්ඡේදය විසින් අමතර ප්‍රතිලාභ ඒකකයක් ජනිත කරනු ලබන බව සහතික කරන ආයුගණක තක්සේරු ක්‍රමවේදයකි. අවිනිශ්චිත තත්වයන් යටතේ තක්සේරු කිරීමෙහිලා අවශ්‍ය තීරණ ගැනීමේදී යම් මට්ටමක හෝ අවධානයක් පවත්වාගැනීම මගින් වත්කම් හෝ ආදායම් වැඩියෙන් ප්‍රකාශවීම සහ වගකීම් හෝ වියදම් අඩුවෙන් ප්‍රකාශවීම සිදු නොවනු ඇත.

#### සාමාන්‍ය වත්කම් මත ආදායම →

සාමාන්‍ය වත්කම් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත බදු පසු ලාභය.

#### සාමාන්‍ය හිමිකම් මත ආදායම →

සාමාන්‍ය කොටස් හිමියන්ගේ කොටස් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත හිමිකරුවන් වෙත ලැබිය යුතු ශුද්ධ ලාභය.

#### සම්බන්ධිත පාර්ශවයන් →

මූල්‍ය හෝ මෙහෙයුම් තීරණ ගැනීමෙහිලා සෘජුව හෝ වක්‍රව එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය පාලනය කිරීමේ හෝ එම පාර්ශවය කෙරෙහි සැලකිය යුතු ආකාරයේ බලපෑමක් ඇති කිරීමේ හැකියාව සහිත පාර්ශවයන්.

#### සම්බන්ධිත පාර්ශවයන්ගේ ගනුදෙනු →

මුදල් අයකිරීම නොසලකා, වාර්තාකරණ ආයතනය සහ සම්බන්ධිත පාර්ශවයන් අතර සම්පත්, සේවා හෝ බැඳීම් හුවමාරු වීමයි.

#### ප්‍රතිමලදී ගැනීම් ගිවිසුම් →

පොලිය සමග ස්ථාවර මිලක්, යටතේ පසු දිනයක ආපසු මිලදී ගැනීමේ අරමුණෙන් ගැනුම්කරුවන් වෙත අලෙවි කරන සුරැකුම්.

#### ප්‍රතිවිකුණුම් ගිවිසුම් →

බැංකුවක් හෝ ගනුදෙනුකරුවෙක් විසින් සුරැකුම් මිලට ගෙන නිශ්චිත මිලක් යටතේ පසු දිනෙක අලෙවිකරු වෙත සුරැකුම් ආපසු අලෙවි කිරීමට අදාළ ගනුදෙනුවකි.

#### ආදායම් සංචිත →

අනාගතයේදී බෙදාහැරීම සහ ආයෝජනය සඳහා වෙන් කර තැබෙන සංචිත.

#### අවදානම මත බර තැබූ වත්කම් →

මූල්‍ය තත්ව ප්‍රකාශය අනුව වත්කම් වල අගය සහ මූල්‍ය තත්ව ප්‍රකාශයේ සඳහන් නොවන හා අදාළ අවදානම් මත බර තැබූ සාධක වලින් ගුණකරන ලද වත්කම් වලට සමවන ණය අගය.

#### රුපියල් ණය →

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන රුපියල් සුරැකුම්.

#### කොටස්හිමිකරුවන්ගේ අරමුදල →

1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද ප්‍රාග්ධන සංචිතයකි.

#### ණය අවදානමේ සැලකිය යුතු ලෙස ඉහළයාම →

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 9 අනුව ප්‍රථම වරට හඳුන්වාදීමෙන් පසු යම් මූල්‍ය උපකරණයකට අදාළව ආපසු ගෙවීම පැහැර හැරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් තිබේද යන්න යම් ආයතනයක් විසින් තක්සේරු කරනු ලැබිය යුතුය. ගිවිසුම්ගත ගෙවීම් දින 30 ක් පසුවන විටත් නොගෙවී නම් ප්‍රථම වරට හඳුන්වාදීමෙන් පසු යම් මූල්‍ය වත්කමක් ආශ්‍රිත ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට බිද හෙළිය නොහැකි පූර්ව නිගමනයක් සම්මතයේ පවතී.

#### මුල් මුදල හා පොලිය ගෙවීම්

##### පමණක් පරීක්ෂාව →

#### (Solely Payments of Principal and Capital - SPPI)

ණය වර්ගීකරණ ක්‍රියාවලියේ දෙවන අදියර ලෙස මෙම පරීක්ෂාව සිදු කෙරේ. ප්‍රථම වරට හඳුන්වාදීමේදී මූල්‍ය වත්කමක සාධාරණ අගය "මුල් මුදල" ලෙස නිර්වචනය කෙරෙන අතර මුල් මුදල ආපසු ගෙවීම හෝ වාරිකය හෝ වට්ටම ක්‍රමක්ෂය වීම හේතුවෙන් එය වෙනස්විය හැකිය. මුදලේ කාලීන වටිනාකම සහ මුදල් මුදලෙන් නොගෙවූ කොටස ආශ්‍රිත ණය අවදානම සඳහා වන සැලකිල්ල "පොලිය" ලෙස නිර්වචනය කෙරේ. යම් මූල්‍ය උපකරණයක් මෙම පරීක්ෂාව සමත්වීමෙන් පසු එය "රැස්කිරීම සඳහා රඳවාගත්" ව්‍යාපාරික ආකෘතියට අනුකූල වේ නම් ක්‍රමක්ෂය වූ පිරිවැය මත වර්ගීකරණය කෙරෙන අතර එය "රැස්කිරීම සහ අලෙවිය සඳහා රඳවාගත්" ව්‍යාපාරික ආකෘතියට අනුකූලවේ නම් වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ තක්සේරු කරන ලද සාධාරණ වටිනාකම් මත වර්ගීකරණය කෙරේ. යම් මූල්‍ය උපකරණයක් මෙම පරීක්ෂාව අසමත්වුවහොත් එය සම්පූර්ණයෙන්ම ලාභ හෝ අලාභ මත තක්සේරු කරන ලද සාධාරණ වටිනාකම මත වර්ගීකරණය කළ යුතුය.

#### ව්‍යවස්ථාපිත සංචිත අරමුදල →

1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද ප්‍රාග්ධන සංචිතයකි.

#### යටත්කාලීන වගකීම් →

බුන්වත්වීමකදී හෝ ඇවර කිරීමකදී මූල්‍ය උපකරණ නිකුත්කරන්නා විසින් වෙනත් ණයහිමියන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමෙන් පසු ශේෂ වන වගකීම්.

#### ආතති පරීක්ෂාව →

විවිධ උග්‍රතා සහිත පුරෝකථනය නොකළ තත්වයන් දරාගැනීමට බැංකුවට හැකියාව තිබේද යන්න විවිධ මට්ටම් වලින් පෙන්වුම් කරන ඒකාබද්ධ පරීක්ෂාවකි.

#### පරිපාලිතය →

එක් ආයතනයක් විසින් පාලනය කරනු ලබන තවත් ආයතනයක්.

#### ස්වරූපයට වඩා යථාතත්වය →

ගනුදෙනු වලට අදාළ මූල්‍ය ප්‍රකාශන වල අන්තර්ගත ගිණුම්කරණ යෙදීම සහ ඉදිරිපත් කිරීම හුදෙක් ගෙනතින ආකෘතිය පමණක් නොව ඒවායේ අන්තර්ගතය සහ මූල්‍ය යථාර්ථයද නිරූපණය කළ යුතුය.

#### හුවමාරු (මුදල් ඒකක) →

ස්ථානීය ගෙවීම් සඳහා යම් මුදල් ඒකක ප්‍රමාණයක් එකවර මිලදීගැනීම සහ ඉදිරි ගෙවීම් සඳහා එම මුදල් ඒකකයේ එම ප්‍රමාණයම අලෙවි කිරීම. එසේ නොමැතිනම්, යම් මුදල් ඒකකයක් ස්ථානීය අලෙවිය සහ ඉදිරිය සඳහා මිලට ගැනීම.

#### ස්ථර I ප්‍රාග්ධනය →

සාමාන්‍ය කොටස් ස්ථර I ප්‍රාග්ධනය සහ අතිරේක ස්ථර I ප්‍රාග්ධනය යන සාධක වලින් සමන්විත නියාමන ප්‍රාග්ධනයේ එක් අංගයකි. බැංකුවේ මූල්‍ය ශක්තිය මනින ප්‍රධාන මිනුම ස්ථර I කොටස් හිමියන්ගේ සමකොටස් සහ රඳවාගත් ඉපයීම් හා වෙනත් අතිරේක විසර්ජනය කිරීම ඔස්සේ නිර්මාණය කරන ලද හෝ ඉහළ නංවන ලද සංචිත නියෝජනය කරයි.

#### ස්ථර II ප්‍රාග්ධනය →

ස්ථර II ප්‍රාග්ධනය නැවත තක්සේරු කිරීමේ ප්‍රතිලාභ, සාමාන්‍ය විධිවිධාන සහ උපවින කාලීන ණය වැනි සමකොටස් හා ණය ආශ්‍රිත ඇතැම් ලක්ෂණ සංයෝග වූ වෙනත් ප්‍රාග්ධන මෙවලම් නියෝජනය කරයි.

#### සමස්ත ප්‍රාග්ධනය →

සමස්ත ප්‍රාග්ධනය යනු ස්ථර I ප්‍රාග්ධනය සහ ස්ථර II ප්‍රාග්ධනය යන සාධක දෙකෙහි එකතුවයි.

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

**භාණ්ඩාගාර බිල්පත් →**

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසි පදනමක් මත නිකුත් කරනු ලබන කෙටි කාලීන ණය උපකරණයකි.

**භාණ්ඩාගාර බැඳුම්කර →**

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසි පදනමක් මත නිකුත් කරනු ලබන දිගු කාලීන ණය උපකරණයකි.

**මාස 12ක කාලය සඳහා**

**අපේක්ෂිත ණය අලාභ →**

වාර්තා කරන ලද දිනට පසු එළඹෙන මාස 12 ඇතුළත ඇතිවිය හැකි යම් මූල්‍ය උපකරණයක් ආශ්‍රිත ගෙවීම් පැහැර හැරීමේ සිදුවීම් හේතුවෙන් පැන නැගිය හැකි අපේක්ෂිත ණය අලාභ නියෝජනය කරන පූර්ණ කාලීන ණය අලාභ වල කොටස.

**ඒකක භාර →**

ඒකක ඔප්පුවකට අදාළ වගන්ති යටතේ සුරැකුම් වල ආයෝජනය කිරීම සඳහා භාරගැනීම.

**ප්‍රයෝජනවත් ජීව කාලය →**

යම් ආයතනයක් විසින් යම් වත්කමක් ප්‍රයෝජනයට ගැනීම පිණිස සූදානම් කරනු ලැබීමට ගත වේ යැයි අපේක්ෂිත කාල සීමාව හෝ යම් ආයතනයක් වෙතින් යම් වත්කමක් ලබාගන්නා බවට අපේක්ෂිත නිමැවුම් සංඛ්‍යාව හෝ ඊට සමාන ඒකක සංඛ්‍යාව.

**එකතු කළ වටිනාකම් →**

බැංකු හා වෙනත් සේවා සැපයීම ඔස්සේ, එම සේවා සැපයීම සඳහා දරන ලද පිරිවැය අඩු කිරීමෙන් පසු ජනනය වූ ධනය. එකතු කළ වටිනාකම් සේවකයන් හා ප්‍රාග්ධන සැපයුම්කරුවන් සඳහා මෙන්ම පුළුල් කිරීම සහ වර්ධනය සඳහා රඳවාගත් සහ බදු ලෙස රජය සඳහාද වෙන් කෙරේ.

**අවදානමේදී වටිනාකම →**

වෙළඳපොළ අවදානම් සාධක ආශ්‍රිත අහිතකර විචලන වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අවදානම් තත්ත්ව හේතුවෙන් ජනිත වන අලාභ තක්සේරු කිරීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයකි.

**කල්පිරීමේ ඵලදා අනුපාතය →**

අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම, සුරැකුම් වල වත්මන් මිල සමග සමාන වන වට්ටම් අනුපාතිකය.





**This Annual Report is  
Carbon Neutral**

Produced by Smart Media (Pvt) Limited, a carbon neutral company that offsets its direct and indirect GHG emissions through verified sources.



[www.SmartAnnualReport.com](http://www.SmartAnnualReport.com)

[www.carbonfund.org](http://www.carbonfund.org)

